


විතෙරින් ආරෝග්‍යාන
දහම් හඩ
හන්නේ පිනාලංකාර



උගේරින් දැරෙස්න දැනුම් හඩ

හන්නේ පිනාලංකාර

විනෙරින් අයෙසෙහා
දැහම් හඳු

හන්තේ ජීනාලංකාර

වැනේරින් අසෙකුන දහම් හඩ

© නන්නේ පිනාලංකාර

සම්පාදක : බෞද්ධර අගෝක වියස්

පළමු මූල්‍යය : 2016 පොසොන්

ISBN 978-955-430-37-0-6

පිටකවරයේ ජායාරූපය : ප්‍රහාණ ලේවිකේබංඩාර

පරිගණක පිටු සැකැස්ම : වාක්‍ය රු

හා පිටකවරය අංක 42/8, මඟුලුව, පිළියන්දල.

දුරදුෂ්‍යමතුම : 0112 708377, 071 8378165

මුද්‍රණය

: රැචන් පහරැව

පළමු පැවුමග, රෝහල පාර, මහරගම

දුරදුෂ්‍යමතුම : 011284078

සම්පාදකගේ වෙනත් කෘති

Living in Peace - iv

නවසීලන්ත ධර්ම දේශනා (2009)

දේශක : ආචාර්ය හිකුණ්නී කුසුමා (MA, PhD)

මෙම පොත තොම්ලේ බෙදා නැරම පිණිසයි

This book is for free distribution, it is not for sale



පෙර්වදින

මේ වත්තිට වසර ගණනාවක් ම නවසිලන්තයේ, ඔක්ලන්ධි නුවර, ශ්‍රී ලංකාරාම විභාරස්ථානයේ මාසිකව විශේෂ භාවනා වැඩසටහනක් පවත්වා ගෙන එනු ලැබේ. ශ්‍රී ලංකාරාමාධිපති අතිරැක පූජනීය වල්ගම මුතින්ද්ව්‍ය නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි, එම සේනාසනයට සම්බන්ධ දායක පින්වතුන් විසින් මෙම වැඩසටහන ඉතාමත්ම හොඳින් සංවිධානය කරගෙන ඇත. ඒ සඳහා විශාල ධර්මකාමී සැදැහැවත් පිරිසක් සහභාගි වන අතර ධර්මයට ඉතාම ලැදිව, ධර්මය සෞයා යන දහම් මං පෙනක යෙදී කටයුතු කරගෙන යයි.

එහිදි පවත්වන ලද ධර්ම දේශනාවන් විවිධ මාත්‍රකාවන් මස්සේ පවත්වා ඇත. භාවනා කරණ පින්වතුන්ගේ ධර්මාවයෝගයට හේතුවන භාවනාවට සම්බන්ධ කරුණුද, විද්‍රෝහනාවට යෝග්‍ය ධර්ම කාණ්ඩා ඉදිරිපත් කොට ඇත. විශේෂයෙන් අභිජරමය තුළ විස්තර වන විත්ත වෙළතසික රුප යන පරමාර්ථ ධර්මයන්ට අදාළ ධර්ම කාරණා ද අඩංගු කොට ධර්ම දේශනා පෙළක් ද සිදුකරන ලදී.

එම දේශනාවන් විශාල පිරිසකට දහම් දැනුම ලබාගැනීමට ද දියුණු කරගැනීමට ද උපකාර වූ බව දැනගන්නට ලැබුණ අතර එසේ දහම් පාඩම් වශයෙන් ඉදිරිපත් කොට පවත්වන ලද එම දේශනාවන් සියල්ල එකතු කොට පොතක් වශයෙන් මුද්‍රණය කොට බෙදා දීම ධර්මදානය වශයෙන් ඉතාම උතුම් කටයුත්තක් වන බව පින්වත් දායක පිරිසගෙන්ම ඉදිරිපත් වූ කාරණයක් විය. මෙම දහම් පොතේ ඇතුළත් වත්තෙන්, අප විසින් එසේ දේශනා

කරන ලද ධර්ම දේශනාවල එකතුවකි. සූලහට කියැවෙන මාත්‍කාවලින් බැහැරව විස්තර වන ධර්ම කරුණු ඇතුළත් හෙයින් අන් අයට ද බෙදාදීම සුදුසුය යන අදහස ඉදිරිපත් වීම මෙම පොත බිජිවීමට හේතුපාදක කරුණ විය.

එම් අනුව පින්වතුන් බොහෝ දෙනෙක් තමන්ගේ වටිනා කාලය මේඩිංගු කොට ධර්ම දේශනාවන් විභියෝ පටිගත කිරීමටද, ලියා දීමටද ඉදිරිපත් වූහ. මෙම ධර්ම දානමය පිංකම සිදුකරගනිමින් විශාල පිරිසකගේ ධර්මයානය අවධිකරදීමට පොත සකස් කොට මුදණය කිරීමට ඉදිරිපත් වූයේ පින්වත් අසේක ඩයස් දොස්තර මහත්මයා සහ තාලිනී ඩයස් මහත්මිය යන දෙපළය.

ඇර්මයට හිතැතිව ධර්මාවබේදය අපේක්ෂාවෙන් කටයුතු කරණ පිරිසක් ලෙස එම පින්වතුන්ගේ මෙම සත්කාරය සත්පුරුෂයන්ගේ ප්‍රසංගාවට යෝග්‍යය.

මෙයින් ජනිත මහානීය වූ ධර්මදානමය පින පුරුනීය තායක මානීමිපාණන් වහන්සේටත්, අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් ධර්මාවබේදය පිණිස හේතු වේවා!

එසේම මෙම පොත සම්පාදනය කිරීමේදී, ධර්ම දේශනාවන් පටිගත කළ පින්වත් ප්‍රභාත් ලෙවිකේ බණ්ඩාර මහත්මයාටද, දේශනාවන් ලියාදුන් පින්වතුන්ටද, මුදණය කර බෙදාදීමට සැදැහැයෙන් ඉදිරිපත්ව, සියලු සංවිධාන කටයුතු සිදුකළා වූ පින්වත් අසේක ඩයස් දොස්තර මහත්මයා, එම මහත්මිය ඇතුළු තන් අපුරින් උපකාර වූ සියලු දෙනාටද, මේ පින ධර්මාවබේදය පිණිස ගක්තියක් වේවා! හේතුවක් වේවා! තව තවත් ගාම්පීරවූ ධර්මය අසන්නට මෙනෙහි කරන්නට ගක්තිය ලැබේවා!

සියලුළුම මෙම ධර්ම දානමය පින අනුමෝදන් වෙත්වා! සියලු දෙනා කුළම සමඟ භාවනා විදරුණනා භාවනාවන් වැශේච්වා! අවසන පරම ගාන්ත වූ නිරවාණ දාතුව අවබෝධ වේවා!

මෙයට ගාසන හිතැති

හන්නේ පිනාලංකාර

ලිපහාර සැමරුම්

මෙම ග්‍රන්ථය සකස් කරන ලද්දේ නවසීලන්තයේ වෙළින්වන් තුවර ධම්මගවේසි භාවනා මධ්‍යස්ථානයේ තිරමාතා පූජා වැළිමඩ ජ්‍යාලංකාර ස්වාමීන් වහන්සේ විසින් ඕක්ලන්චි තුවර ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේදී පවත්වන ලද ධරුම දේශනා අනුසාරයෙනි. ශ්‍රී ලංකාරාම විහාරස්ථානාධිපති නවසීලන්තයේ සංස්නායක පූජා වල්ගම මූත්‍රින්දව්‍යංස ස්වාමීන්වහන්සේගේ ඇරුයුම පරිදි සැම මසකටම වරක් දෙදිනක භාවනා වැඩමුළුවක් පූජා වැළිමඩ ජ්‍යාලංකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබයි.

මෙම ග්‍රන්ථයේ ඇති සියලුම දේශනාවන් Etherin Asena Daham Handa Bhante Jinalankara යනුවෙන් අන්තර්ජාලයේ you tube ආශ්‍යායන් සෙවීමෙදී ඔබට නැරඹිය හැකිය.

මෙම අන්තර්ගත සියලුම දේශනා video පටිගත කර you tube හරහා අන්තර්ජාලයට එකතු කරන ලද්දේ අප කාගේත් කළයාණ මිතු පින්වත් ප්‍රභාත් ලෙවිකේ බණ්ඩාර මහතා විසිනි.

සෝදුපත් තීරික්ෂණය කරන ලද්දේ ශ්‍රීලංකාරාම විහාරස්ථානවාසී පූජා හැඟව රාජුල ස්වාමීන්වහන්සේ විසිනි.

එම දේශනා අත් පිටපත් කර වයිත් කරන ලද්දේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ පහත නම් සඳහන් දායක දායිකා මහත්ම මහත්මීන් විසිනි.

Amara Nanayakkara

Ishara Gamage

Jayarani Kodikara

Kamani de Silva

Kumuduni Liyanage

Nalini Dias

Niranjan & Inoka Herath

Premasiri & Lakshmi Wijewardena

Sujatha Jayawardena

Sujatha Wadasinghe

Sumithra Thalakada

Sunethra Abhayawardena

youtube ආශ්‍රිතව බණ ඇසීමේදී උපයෝගී කරගත හැකි
මෙවැනි ගුන්ථයක් ලංකාවේදී ඉදිරිපත් කෙරෙන ප්‍රථම අවස්ථාව
මෙය විය හැක.

video පටිගත කරන ලද මෙම දේශනා අසම්න් බොහෝ
වෙනෙසක් දරා පිටපත් කොට වයිප් කරදුන් ඉහත නම් සඳහන්
පින්වත් මහත්ම මහත්මීන්හටද, අප්‍රමාදව, ගෙෂනව මෙහි අක්ෂර
සංයෝජනය කළ මහරගම වාමිනි සමන්තිකා මහත්මීයටද, ඉතා
සැලකිල්ලෙන් මූලුණ කටයුතු කරදුන් මහරගම රුවන්පහරුව
මූලුණාලයාධිපති බඩිලිවී. ඩී. විජයබණ්ඩාර මහතා ඇතුළු කාර්ය
මණ්ඩලයටද, මාඟට තොයෙක් අයුරින් උදව් උපකාර කළ පිළත්
සියලු දෙනාට ද මාගේ අවංක ආදර ස්ත්‍රීය පිරිනමම්.

Dr. Asoka Dias

6 Kelsey Crescent, Hillsborough

Auckland 1042, New Zealand.

email : asokadias@gmail.com

31.03.2016

~~~~~

ඩේම්බරයේ අරමුණ



රි. පී. රු. වියස් මැතිතුමා සහ එම මැතිණිය

1978 අප්‍රේල් මස 26 වන දින පරෙල් සැපන්  
තල්දුව ගමගේ ව්‍යුත් වියස් මැතිතුමන් (අවුරුදු 72)  
මා ආදර්තිය පියාතාන්

2004 ඔක්තෝබර් මස 03 වන දින පරෙල් සැපන්  
ගමේ කංකානම්ගේ යක්වත් වියස් විශේෂායක මැතිණිය (අවුරුදු 97)  
මා ආදර්තිය මැතිණිය

අදාළුව

පරෙල් සැපන් සියලු නැ හිත මේතුරේ මේ දේම දානයේ පින්  
අනුමෝදන්ව ගොර බේරම සසර දුකින් අත්මදී  
අමාමහ නිවතින් සැහස්‍යන්ව!

මේ දේමදාන පින්කමිනි අනුසස්

අප සියලු දෙනාටම විනුරුදිය සත්‍යවබෝධ කොට පර්ම ගාහ්තිකර වූ  
නිර්වාණ ලාභය පිතිසම උපස්න්හක වේවා!

## පටුන

|                                   | පටුව |
|-----------------------------------|------|
| 1. ධර්මයට පැනැදුන ආකාරය           | 11   |
| 2. වත්ත විටි ක්‍රියාකාරීත්වය      | 27   |
| 3. සින - 1                        | 35   |
| 4. සින - 2                        | 44   |
| 5. මරණය සහ වුත් සින - 1           | 55   |
| 6. මරණය සහ වුත් සින - 2           | 77   |
| 7. භාවනා කරන විට අභිවේන සින් - 1  | 110  |
| 8. භාවනා කරන විට අභිවේන සින් - 2  | 123  |
| 9. භාවනා කරන විට අභිවේන සින් - 3  | 135  |
| 10. භාවනා කරන විට අභිවේන සින් - 4 | 147  |
| 11. ප්‍රතිසන්ධි සින               | 162  |
| 12. අන්තක්කල්පය                   | 171  |
| 13. අසක් නිබෙන රුප කලාප           | 179  |
| 14. රුප කලාප - 1                  | 196  |
| 15. රුප කලාප - 2                  | 213  |
| 16. රුප කලාප - 3                  | 231  |
| 17. ඕසා දම්මා - 1                 | 253  |
| 18. ඕසා දම්මා - 2                 | 275  |
| 19. උද්‍යෝග ග්‍රානය               | 291  |
| 20. ලේඛ බාජුව සහ අපට ලැබේ ඇත් දේ  | 306  |
| 21. කාලාම සූත්‍රය                 | 312  |

## ධරම දේශනාව

මාත්‍යකාව : ටැමයට පැහැදෙන ආකාරය  
දේශකයාණන් වහන්සේ : පුජ්‍ය හන්තේ ජීනාලංකාර  
ස්ථානය : මික්ලන්චිජී, ශ්‍රී ලංකාරාම විහාරස්ථානය  
දිනය : 2013-06-06

1

## ධරමයට පැහැදෙන ආකාරය

සමන්තා වක්කවාලේසු  
අනු ගච්චන්තු දේවතා ....  
සද්ධම්ම මූලිකරාජස්ස  
සුනන්තු සග්ග මොක්බදී  
ධම්මස්සවන කාලෝ අයා හදන්තා ///  
නමෝ තස්ස හගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ///  
'සද්ධාය තරති ඕසිං - අත්පමාදේන අණ්ණවං,  
විරයේන දුක්ඛං අව්වති - පක්ෂ්‍යාය පරසුත්කතිති

ගරුතර මහා සංස රත්නයෙන් අවසරයි...!

කාරුණික පින්වතුනි,

තුන්ලෝකාග්‍රූහ හාගාවත්වූ අරහත්වූ සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේ විසින්, කාම රුප අරුප කියන ලෝකතුයටම කරුණාව විහිදුවලා, ටැම ගක්තිය විහිදුවලා දේශනා කළාබූ ටැමස්කන්ධයේ එන එක්තරා දහම් පදයක් මේ අවස්ථාවේ මාත්‍යකා වශයෙන් ඉදිරිපත් කරන්ව යෙදුනේ.

මේ පින්වතුන්ට මේ ගාලාව තිබෙන තැන මතක ඇති? සංයුක්ත නිකායේ එක තැනක වාතුර්මහාරාජුක දිව්‍ය ලෝකයට අයත් දේවතාවෙකුට (යක්ෂයෙකුට) දේශනා කළ පිළිතුරක් හැටියටත් සඳහන් වෙනවා. සූත්‍ර නිපාතයෙන් එම සූත්‍රයම සඳහන් කරලා තිබෙනවා. එනිසා මේ ගාලාව තැන් කීපයක එකම සූත්‍රයේ සඳහන් වෙනවා.

අදට මේ දේශනාවට මාතාකාවකුත් තියෙනවා. ඒ තමයි, සාමාන්‍ය කෙනෙනක් “ධර්මයට පැහැදෙන ආකාරය”, දර්මයට නැමෙන විදිය. අපි ඒ කාරණය දැන ගත යුතුයි. ඒ නිසා අපි දැන් මේ මාතාකාව යටතේ ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කර බලමු.

අද මේ සෙනසුරාදා ද්‍රව්‍ය, මේ ගුද්ධාවන්ත පින්වත් පිරිස සැදී පැහැදි පෙළ ගැසී, යම්කිසි වැදගත් ධර්ම කාරණයක් හිතට ගන්න ඉදිරිපත් වුණා. මේ පින්වතුන්ගේ බුද්ධියට මේ කරුණු වික ඉතා වැදගත් වේවි. අපි දැන් හිතමු මේ ගාලාව පිළිබඳව.

සද්ධාය තරති ඕසං - අප්පමාදේන අණ්ණවං ,

විරියේන දුක්ඛං අව්‍යෙනි - පක්ෂ්‍යාය පරිසුජ්ජ්‍යත්වති

මේ ගාලාවේ ක්‍රියා පදන් තියෙනවා, නාම පදන් තියෙනවා, උපකාරක පදන් තියෙනවා.

‘සද්ධාය තරති ඕසං... ගුද්ධාවෙන් ඕසයන් තරණය කරනවා,,, මතක තියා ගන්න. ‘අප්පමාදේන අණ්ණවං..., අණ්ණවය කියන මහා සංඛ්‍යා පහර ඉක්මවා යන්නේ’ අප්පමාදය නිසයි.... ‘විරියේන දුක්ඛං අව්‍යෙනි, ‘දුක ඉක්මවා යන්නේ, දුකෙන් එතෙර වෙන්නේ, දුක් පහකරන්නේ’ විරියයෙන්. පක්ෂ්‍යාය පරිසුජ්ජ්‍යති, සත්වයා පිරිසිදු වෙන්නේ ප්‍රයාවෙන්.

කරණ විහක්තියෙන් මෙවා යොදලා තියෙන්නේ. සද්ධාය, අප්පමාදේන, විරියේන, පක්ෂ්‍යාය,

අපි හිතමු මේ ගාලාව පිළිබඳව. මේ ගාලා පද වලින් යම් ධර්ම ස්වභාව විකක් කියලා දෙනවා. ඉතින් මේ ධර්මතා ගැන

හිතනවා වගේම. අපි තෝරුම් ගන්ට ඕනෑ. මෙතන ක්‍රියාපදිකීපයක් තිබෙන බව. එනම්: තරති, අව්‍යවති, පරිසුජ්‍යකති.

තරති, තරණය කරනවා, එහා පැත්තට යනවා. මේ වචනය විශේෂයෙන් භාවිතා කරන්නේ ගංගාවන් මහ මුහුද වගේ වතුරට, ජලාශයකට සම්බන්ධවයි. ඕස තරණ සුතුය කියල වෙනම ම සුතුයක් තියෙනවා. අද මම උත්සාහ කරන්නේ, මේ පින්වතුන්ට මේ ධරුණු ගැන හිතවන්න, ඒ දිහා යොතිසේ මනසිකාරයෙන් බලවන්ට, ඒ සඳහා යොමු කරවන්න.

මොනවද මේ ඕස කියලා කියන්නේ? ඕස හතරක් ධරුමයේ සඳහන් වෙනවා, කාම ඕස, හව ඕස, දිටියි ඕස, අවිත්පා ඕස කියල, මහා සැඩ පහරට, ගසාගෙන යන ජල පහරට ඕසය කියලා කියනවා.

මේ ඕසයකට අසු වුනාම කිසිවක්. කිසිවෙක්. ඉතුරු වෙන්නේ නැහැ. පසුගිය කාල ඇතිවුන විශාල ජල ගැලීම වලට, සුනාමියට ගෙවල් දොරවල්, මිනිසුන් වගේම සතුනුත් අනුවුනා. වැටුනේ කොහොන්ද කියල හිතාගන්න බැරි වුනා. ආයේ ගොඩ එන්න හිතනවා කියන එකත් ලේසි නැහැ. සමහරුන්ගේ ජීවිත විනාශයත් එකත්ම සිදු වුනා. මේ ජල පහර කොතරම් භයානකද කියල මෙයින් හිතාගන්න පූජාත්‍යන්. අනුවුනාම ගොඩ එම අමාරුයි. මේ කිවුවේ ජල පහරට අසුවුන සත්වයින් ගැනයි.

නමුත්, සත්වයා අසුවුනාම ගසාගෙන යන මේ වගේ සැඩ පහරවල් හෙවත් ඕස හතරක් ගැන බුදු රජාණන් වහන්සේන් දේශනා කරනවා.

එයින් එකක් තමා කාම ඕසය, මෙය ඇතිවන්නේ සත්වයාගේ හිත ඇතුළේ. එයට අසුවුනාම කෙනෙකුට හිස මසවන්න බැහැ.

අද සෙනසුරාදා හැන්දැව. මේ වගේ වෙලාවට යන්නකේ බලන්ට තගරයට, යන්නකේ බලන්න නාට්‍ය රු හළකට. යන්නකේ බලන්න සංගිත සංදර්ජනයක් තියෙන තැනකට, පින්තුර පෙන්නන තැනකට, කාම වස්තු, සම්පත් තියෙන

තැනකට. කොච්චර මිනිස්සු ඒ තැන්වලට එකතු වෙලා, ඇදිලා තියෙනවාද කියලා බලන්න. ඒ කුමක් නිසාද? කාම වස්තු වල තිබෙන ඕපයට, ආටෝපයට අහු වෙලා. මොන නමින් හැඳින්වුවත්. මේ තැන්වල තියෙන, මේ තැන්වල ක්‍රියාත්මක වෙන කාම ඕසුයන්ගෙන් ගැලවෙන්න ලේසි නැ. හරිම අමාරුයි. අහු වූනාම ඒ පැත්තටම ඇදගෙන යනවා. ඒවා තියෙන දිභාවටම ගසාගෙන යනවා.

අපේ ඇසට, අපේ කනට, අපේ නාසයට, දිවට ගරීරයට අසු වෙන්නාවු මේ කාම වස්තුන්ට, මේ කාම වස්තුන් තියෙන පැත්තට, ඇතුලතින් හටගෙන ගසාගෙන එන ඕසුයන්ට අහු වූනාට පස්සේ ගොඩ ඒමක් නැහැ. ගොඩ ඒම ලේසි නැහැ.

දැන් බලන්න, බොහෝ දෙනාගේ ආධාර, ඇප උපකාරයෙන්. මේ වගේ ධර්ම ගාලාවල් හදල, සේනාසන හදල තියෙන්නේ මොකටද? මේ කාම ඕසුයන් ගෙන් ගොඩ යන්න. මේ කාම ඕසුයන්ගෙන් එතෙරට යන්න. මේවා හරියට නැවු වගේ, බෝට්ටු වගේ, රුවල් වගේ, සංසාරයෙන් නැත්තම් ඕසුයන් තරණය කර එතෙරට යන්න සූදානම් වන අයට.... මේවට නැගල. ඒ ගමන කරන්න පහසුවක් වන විදියටයි මේ ආරාම සේනාසන ධර්මගාලාවල් හදලා තියෙන්නේ.

රේලුගට හව ඕස. ඒ කියන්නේ හවයට තියෙන තද බැල ආසාවයි. ඒකත් තද ඕසයක්, රාජ සැඩ පහරක්. මහා විශාල රේලුක්. මේ කරුණු දේරම තියෙන්නේ මුනුම්‍යයාගේ, සත්වයාගේ සිතේ හෙවත් සත්තානය තුළ.

සත්වයා කැමැතියි නැවත හවයකට. සත්වයා ආසයි නැවත උපදිනවාට. සත්වයා පතනවා නැවත නැවත හවවල සැරිසරන්ට. ඒ මවුන් තුළ ඇති හව රාගය නිසා. හව ආකාව නිසා. ඒක හයානක ඕසයක්.

අනික දිවයි ඕසයයි. ඒ නොයෙක් ආකාරයේ දෘශ්යයි. මේ ධර්මය පිළිබඳව හිතල බලන්න. මොන තරම් දේවල් හැදෙනවද

කියල. ලොවිතුරා බුදුරජාණන් වහන්සේ පහළ ව්‍යුණ කාලෙන් ප්‍රධාන වගයෙන් දෙසැටක් මිත්‍යා දාෂ්ඨීන් තිබුණා. ඒවා යටතේ තව තවත් බෙදීම තිබුණා. මේ දාෂ්ඨීන් හැදෙන්නේ ගස් වල වත් කදු උඩ වත් නෙවයි. සත්වයාගේ සිත තුළයි.

එහෙම සිතේ පහළ වත් දාෂ්ඨීයේ බලයෙන් මිනිස්සු යම් යම් දේවල් නිරමාණය කරනවා. පළමු වැනි කෙනාගේ දාෂ්ඨීය බලවත් ව්‍යුනාම, තව තවත් අය ඒකට එකතු වෙනවා. තව තවත් අය එක්වුනාට පසුව දාෂ්ඨීය මනුෂ්‍යයාගේ හිතට ගැහුවම. ඒවාට අනුව ඒවායේ බලයෙන්. අසමාන කමින් යුක්ත දේවල් හැදෙනවා. දේවාල පල්ලේ කෝවිල්, දාෂ්ඨීවලින් පුද් පුජා කරන නොයෙක් දේ හදනවා. කොහො ව්‍යුනත් පන්සල් පවා එක්තරා දාෂ්ඨීයකට අනුවයි හදන්නේ.

එත් මේ පන්සල තම් හදල තියෙන්නේ සම්මා දිවිධීයනුයි කියා පේනවා.

තවත් තියෙනවා දාෂ්ඨීය හේතු කරගෙන හැදෙන දේවල්. දාෂ්ඨී වලින් හදන නොයෙක් දේවල් වල ආරම්භය මනුෂ්‍යයාගේ සිතයි. අනාගතයේ මේ පිරිසිදු ධර්මය ලෝකෙන් තැනි වෙලා යන්නෙන් එවැනිම දාෂ්ඨීන් නිසයි. මිත්‍යා දාෂ්ඨීන් මතු වී ආවම ඒ දාෂ්ඨී ග්‍රහණයෙන්, ඒ දාෂ්ඨී පිළිගැනීමෙන් මිනිස් සිත සම්මා දිවිධීයන් ඇත්වෙනවා. සම්මා දිවිධීයන් අයින්වෙනවා, එතකොට සම්මා දාෂ්ඨීය ලෝකෙන් හෙවත් මිනිස් සිතෙන් තැනිවෙලා යනවා.

තවත් බොහෝ කළක් ගතවුනාට පස්සේ, පාරමී ගක්තිය දියුණු කරගත් ලොවිතුරා බුදු කෙනෙකුන් ලොව පහළ ව්‍යුණ විටකදී තමයි තැවත සම්මා දාෂ්ඨීයේ මතුවීම ඇතිවන්නේ. ලොවිතුරා බුදුරජාණන් වහන්සේ නමක් තමයි සම්මා දිවිධීය ලෝකයට ඉදිරිපත් කරන්නේ.

මනුෂ්‍ය සත්තානය දාෂ්ඨීවලිනුත් ගෙගෙන යනවා. මේකත් ඔසයක්.

කාම හට දැඟ්දී, මේ ඕස සේරම හැදෙන්නේ මුලාව නිසා. නොත්රුම් කම කියන අවිජ්පා ඕසය නිසා.

මේවායින් ගහගෙන යන සත්වය ඕසයන්ගෙන් මිදෙන්ට ඔහු ඕසයන් තිබෙන තැනින්, ඕසයන් හැදෙන පරිසරයෙන් එහාට යන්න ඔහු.

එම් ඕසයන් තරණය කිරීම සඳහා පිහිටවන්නාවූ, උපකාර වන්නාවූ එක්තරා ධර්මතාවයක් තියෙනවා. එකත් හට ගන්නේ සිතේමයි. එතකොට මනුෂ්‍යයාගේ සිත තමයි මේ ඕසවලට අහු වෙලා තියෙන්නේ. මෙහෙම ඕස හතරකට අහුවෙලා, ඒවාගෙන් ගසාගෙන යන සත්වයාට මේ වගේ සැඩ පහරවල් හතරක් හිත අස්සේන් ගළාගෙන ගසාගෙන යද්දී, මේ විදියට දවසක හමාරක භාවනාවකට වත් එනවා කියන එකත් හිතන්න අමාරු දෙයක්, ඉතාම දුෂ්කර දෙයක්.

නමුත් ඒවා මගහරවා ගෙන මෙහෙම එන්නේ ගුද්ධාව නිසයි. ‘සද්ධාය තරකී ඕසං’ ඒ ගුද්ධාවේ තිබෙන ගුණ ගක්තිය නිසයි ඕස ජයගෙන මේ විදියට ධර්ම ගමනක් යන්නේ. ගුද්ධාව තුළ එවැනි ගුණයක් ඇති නිසා ඒ මගිනුයි ඕස ජයගෙන මේ වගේ එතෙරවීමේ ගමනක් යන්ට පුළුවන් කම තිබෙන්නේ. ඒවා හරහට යන්න පාලම් නැහැ. ඕසයන් ඉක්මවා යන්න තියෙන එකම විදි ගුද්ධාවයි.

ගුද්ධාවන් තමයි ඕසයන් තරණය කරන්නේ, ජය ගන්නේ. මේ ගුද්ධාව හට ගන්නෙත් සිතේමයි. මෙක හරියට සැඩ පහරට හසුනෙනාවේ වතුර උචින් යන ඔරුවක් වගෙයි. රුවලක් වාගේ යි, එතෙරට යන්න නම් ගුද්ධාව කියන ඔරුවට ගොඩ වෙන්න ඔහු.

එතකොට, මොකක්ද මේ ගුද්ධාව කියන්නේ? ‘සද්ධනන ගතිය’. එක ගුණයක්. ඒ කියන්නේ විශ්වාස කරන ගතිය. ඒ කියන්නේ සත්‍යය පිළිගන්න අදහන ගතිය සිත් වල තියෙනවා. නියම ගුද්ධාව වෙන්නේ ‘සත්‍යය’ විශ්වාස කරන අදහන ගතියයි. ලක්ෂණයයි. කවුරුත් කිවාට විශ්වාස කිරීමක් නොමේ.

අද මාත්‍රකාව “ධර්මයට පැහැදෙන ආකාරය” සි. මෙය වටහාගන්න නම්, පළමුවෙන් ම, ගුද්ධාව කියන්නේ කුමක්ද කියල දැන ගන්න ඕනෑ. මෙය ආකාර කීපයකට දර්මයේ විස්තර කරනවා. එනම්, ආගම ගුද්ධාව, අධිගම ගුද්ධාව, මික්පෙන ගුද්ධාව සහ ප්‍රසාද ගුද්ධාව කියලා. මේ හතර ආකාරයට මෙය විස්තර වෙනවා.

ආගම ගුද්ධාව කියන්නේ බෝධිසත්ත්වයන් වහන්සේලාගේ සිත්වල පහළ වන්නාවූ, සර්වජ්‍යතා ඇෂානයට තැමුණු සත්‍ය අවබෝධයට තැමුණු, පාරමි දර්මයන්ගෙන් ගක්තිමත් වෙමින්, දියුණු වෙමින්, ජීවිතෙන් ජීවිතෙන්ට වැඩි වැඩි යන, ගක්ති සම්පන්න හොඳ ගුද්ධාවකටයි.

මේ වැඩි යන ආගම ගුද්ධා ගුණය තිසා බෝධිසත්ත්වරුන් මොන ජීවිතයක උපත ලැබුවන් වෙනස් වෙන්නේ තැහැ. ඒ කාලයට පවතින දර්මය, කර්මය, කර්ම එලය, හේතුඥල දහම තිබෙනවා නම් ඒවා ඉතා ඉක්මනින් තේරුම් ගන්නවා. බරපතල වැරදිවලට, පාප කර්මවලට අභ්‍යවත්තේ තැහැ, මේ බෝසත් සිත්වල පහළ වන්නා වූ ආගම ගුද්ධාව වැඩිලා, වැඩිලා ගොස් අවසන් වන්නේ සර්වජ්‍යතා ඇෂානය ලබා ගැනීමත් සමෘයි.

අධිගම ගුද්ධාව කියන්නේ. යම් කිසි කෙනෙක් සිල සමාධි ගුණ වඩාගෙන, සමථ විපස්සනා භාවනා පුරුදු කර ගෙන, ඉන්දිය දර්මයන් මෝරවා ගෙන ගිහින්, යමිකිසි අවස්ථාවකදී සත්‍ය අවබෝධ කර ගන්නවා. අන්න ඒ මාරුගලීල අධිගමයන් එක්ක, ඒ අවස්ථාවේ ඒ කෙනාගේ හිතේ නිර්වාන දර්මය කෙරෙහි, තෙරුවන් කෙරෙහි දහම භා සත්‍ය කෙරෙහි මහා ගුද්ධාවක් පිහිටනවා. ඒ පිහිටන ගුද්ධාව අවල ගුද්ධාවයි. එය සාමාන්‍ය කෙනෙකුගේ සිතේ ඇතිවන ගුද්ධාවක් වගේ නෙමෙයි. විශේෂීත බලයකින් යුක්තව ඇතිවන මහා ගුද්ධාවක්.

පෙනෙන් ඇතිවන ගුද්ධාව සැලෙනවා, හෙලවෙනවා, වෙනස්වෙනවා. එනිසා එය වල ගුද්ධාවක්, තැකි

වෙන්නත් පුළුවන්. අධිගමයන් එක්ක එන අවල ගුද්ධාව එසේ වෙනස් වෙනතේ නැහැ, නිවන් දැකීමෙන් ස්ථාවර වෙනවා.

ර්ලයට මිකප්පන ගුද්ධාව. ධර්මය පිළිබඳව සත්‍ය කරුණු කාරණා පිළිබඳව අසනකොට, ඒවා තේරුම් ගනීමින් අවබෝධයන් එක්ක ඇතිවන ගුද්ධාවයි. ගුද්ධාව අඩු අය තුළත් කරුණු කාරණා අවබෝධයන්, ගැඹුරු දහම් කරුණු හේතුවල වශයෙන් වටහා ගැනීමෙන් පසුව ඇති වන්නේ මෙවැනි ගුද්ධාවක්. සත්‍යයන් බැස ගත්ත, කරුණු කාරණා අවබෝධයන් එක්ක බැසගත්ත ගුද්ධාවක්.

ප්‍රසාද ගුද්ධාව පැහැදිම් මාත්‍රයයි. නොදු දෙයක් දැක්කම ඇහුවම කෙනෙක් තුළ පළමුවෙන් ඇතිවන්නේ ප්‍රසාදයයි. ගැඹුරු ධර්ම කාරණා දන්නා හෝ අධිගම ලැබූ කෙනෙකු නොවෙන්න පුළුවන්. නමුත් නොදු දේ පිළිබඳ ඇතිවන ප්‍රසාදය, ප්‍රසාද ගුද්ධාව හැටියටයි සැලකෙන්නේ.

තැනක් පිරිසිදුව තබා ගන්නේ, මල් සිටවන්නේ ප්‍රසාද ගුද්ධාව නිසයි, අපේ පැවිදී ජ්විතයේ මුල් කාලයේ ලොකු ස්වාමීන් වහන්සේලා අපට කියා තිබුණා කෙස රුවුල් බාලා පිරිසිදුවට ඉන්න කියල. ඒ ස්වාමීන් වහන්සේ නමක් දැක්කම ඒ සංසයා කෙරෙහි අප්‍රියාවක් නැතිව ප්‍රසාදයක් උපදාලා මිනිසුන් තුළ පැහැදිමක් වගේම ගුද්ධාවක් ඇති වීමට රැකුලක් වශයෙනුයි, එසේ අවවාද අනුශාසනා කරන්නේ. එය ගාසනයේ යහ පැවිත්මට මෙන්ම එහි දියුණුවට හා ගාසනයට අප්‍රතින් අය එක්වීමටත් හේතු වෙනවා.

කෙනෙක් පිරිසිදුව සිටීමත් ප්‍රසාද ගුද්ධාව ඇතිවීමට හේතු වෙනවා.

පාරවල් විහාර සේනාසන අතු ගැමත් එවැනි ක්‍රියාවල් වලට අයිතියි. එලෙසින් ඇති ව්‍යුණ ප්‍රසාදය නිවනට හේතු ව්‍යුණ අවස්ථාන් තියෙනවා. ස්වාමීන් වහන්සේලා තමන් ඇමුණු සේනාසන බිම දිහා බලලා සන්තේසයක් ඇති කරගෙන, ඒ තුළින් ගුද්ධාවම මතුකරගෙන රහත්වෙලා තිබෙනවා. ඒ වගේම,

මේ පිරිසිදු කිරීම් ආදිය සීමාවන් දැනගෙන කරන්නත් යිනේ. එතකොටයි එය ප්‍රසාද ගුද්ධාව හැරියට සිත පහන් වීමට හේතු වෙන්නේ. ධර්මාවබෝධයට හේතුවෙන්නේ.

සම්මත්ත්තීය පෙර කියලා ස්වාමින් වහන්සේ නමක් පමණ ඉක්මවා අතුගැමී කළ අවස්ථාවකදී, බුදුරජාණන් වහන්සේ උපදෙස් දී හරි මගට ගොමු කළා, පසුව රහත් බවටත් පත් වූණා. උන් වහන්සේ අතිත් අයට දොස් කියමින් හැම තිස්සෙම අතුගැමී කළ තමුත් එයින් “සිතේ කුණු” අයින් වීමක් සිදු වුනේ තැහැ. පසුව උන්වහන්සේට තියම විදියට ගුද්ධාව හසුරුවා ගැනීමට දහම උපදෙස් ලැබුණා. එනිසා අප හැම දෙනාටම ප්‍රසාද ගුද්ධාව අවශ්‍යය යිස තරණයට.

එහෙම මිසයන් තරණය කරන ස්ථාන තමා ආරාම සේනාසන හා පන්සල්. මේ ස්ථානයකට ඇවිත් ඒවා ඇසුරු කරමින් ධර්මය අහල එහෙමයි ප්‍රතිපත්තියට එන්නේ. සංස රත්නය කියන්නේ බුදුරජාණන් වහන්සේ පැනවූ ගික්ෂා පද ආරක්ෂා කරන, බුද්ධ ගාසනය රකින, පිළිවෙත් මගේ ගමන් කරන පිරිසක්. යම් කිසි සයැහැවතෙකුට එවන් සංසයා වහන්සේලා දැකීම පවා අනුත්තරිය දැක්මක් වෙනවා. උතුම දැකීමක් විදියට ඡානුත්තරිය සුතුයේ සඳහන් වෙනවා.

අනාපිණිච්චක සිටු තුමා බොහෝම ගරු කළා සාරිපුත්ත මහා රහතන් වහන්සේට. හරියට ප්‍රියයි, ඒ නිසාම තමන්ගේ අවසන් අවස්ථාවෙත් උන් වහන්සේගෙන් බණ රිකක් අහන්න ඕන වෙලා උන් වහන්සේට ආරාධනා කළා. සැරියුත් ස්වාමින් වහන්සේත් ඒ ආරාධනාව පිළිඳුවගෙන වැඩිම කරලා ධර්ම දේශනාවක්ද කළා.

ඒ දේශනාව අහල ධර්මය අවබෝධ කරගත් සිටුතුමා අභාවප්‍රාප්තවී දේවත්වයට පත්වූණා. එම දේවතාවා ආපහු රාත්‍රියේ ජේතවනාරාමය බලන්න ආවා කියනවතේ. ඇවිත් බුදුරජාණන් වහන්සේට වැදුලා. ඒ වගේම සතුවූ වෙලා තියෙනවා. මහා සංස රත්නය බැබලෙන ඉතා වටිනා ස්ථානයක් මේ ජේතවනාරාමය

කියලා. අද ව්‍යනත් නටඹුන් වී ඇති ජේතවනාරාමය බලන්න යනවිට අතිගය පහන් සංවේගයක් වගේම, ඉතාමත් හොඳ පැහැදිමක්, ප්‍රසාදතිය ගතියක් තමයි හිත්වලට දැනෙන්නේ, ඇති වෙන්නේ.

ප්‍රසාදය අපිට අවශ්‍ය වටිනා ධර්මයක්. එයින් තමයි කෙනෙක් ගාසනයට පළමුවෙන් බැස ගන්නේ. ධර්මයට හැරෙන්න ව්‍යනත්, පොතක් කියවීමේදී ව්‍යනත් ප්‍රසාදය පැහැදිම අවශ්‍යයි. දන් දෙන්නට පවා ප්‍රසාදය පැහැදිම අවශ්‍යයි.

එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ගෙන් කෙනෙක් අහනවා 'ස්වාමීනි දන් දෙන්න සුෂ්සු තැන කුමක්ද කියල. ඒ වෙළාවේ උන් වහන්සේ වදාලා ප්‍රසාදය පැහැදිම ඇති තැනට දෙන්න කියල. එතකාට තමයි හොඳින් පින් සිද්ධ වෙන්නේ.'

අපි කාටත් මේ පැහැදිමේ මානසික ධර්මය අවශ්‍යයි ගුණධර්ම දියුණු කරගනිමින් ඉස්සරහට යන්න.

සමහර අයට මේ ගුද්ධාව අඩුයි. නමුත් සිතිමේ හා කරුණු කාරණා ගැලපීමේ ඇළානය බුද්ධිය වැඩියි. මවුන් කරුණු ගලප ගලපා තර්කයෙන් දිනන්න බලනවා. ගුද්ධාව නැතිව බුද්ධිය ප්‍රඟාව වැඩි ව්‍යනාම එකත් ගැලපෙන්නේ නැහැ. එක කෙරාටික පක්ෂය භාර්තා කිරීම කියා කියනවා.

එ වගේම ගුද්ධාව වැඩි ව්‍යනාමත් ප්‍රඟාව නියම විදියට වැඩි කරන්නේ නැතිව අනුත් කියන හැම දේම පිළිගන්නවා, විශ්වාස කරනවා. දේවාලෙටත් යනවා. පන්සලටත් යනවා. පල්ලියටත් යනවා. කෝචිලටත් යනවා. ඔය හැම තැනටම යනවා. හරි දේ මොකක්ද කියල දැන ගන්න ඇළාණය, බුද්ධිය මදියි. ප්‍රසාදය වැඩි නිසා රට්ටිමේ ගතිය ඇති වෙනවා. මිට්‍යා අදහස් තියෙන අය යාලවන් හැටියට ඇසුරු කිරීමේදී ඒ අය යන යන තැන් වලටත් යනවා. වැට්ටිම අඩුයි. ගුද්ධාවට ගැලපෙන්න ඇළාණය, බුද්ධියත් අවශ්‍යයි.

මේ නිසා ගාසනයට ධර්මයට හැරෙන්න අවශ්‍යම වැදගත් කාරණය නම් හරි ගුද්ධාව හෙවත් පැහැදිම.

මේ විදියට ගුද්ධාව ආකාර හතරකින් දක්වා තිබෙනවා. ආගම ගුද්ධාව බෝධී සත්වයන් වහන්සේලාගේ සිත් තුළ පිහිටන ගුද්ධාවයි. අධිගම ගුද්ධාව වතුරාර්ය සත්‍ය අවබෝධයන් සමග ඇති වන ගුද්ධාවයි. මික්ප්පන ගුද්ධාව නම් සත්‍ය ගවේෂණයන් සමග හරි වැරදි තේරෙන කොට, සත්‍ය දැකීමෙන් ඇති වන ගුද්ධාවයි. ප්‍රසාද ගුද්ධාව කියන්නේ පැහැදිම මාත්‍රයයි.

අපිට මේ හතරෙන් බලවත් ගුද්ධාවක් අවශ්‍යයි, ධර්මයට එන්න, ධර්මය තේරුම ගන්න, සත්‍ය දකින්න. දැඩි වීරයක් යිනෙ ඉස්සරහට යන්න. මෙවට මූලික වෙන්නේ ගුද්ධාවයි. රේලගට 'අප්පමාදේන අණ්ණවං' 'අප්පමාදය කියන්නේ සිහියට, සතියටයි. අණ්ණවය තරණය කරන්න සිහිය සතිය අවශ්‍යයි. සතිය කියන්නේ කාරණයට හිත යොමුකිරීමයි. හොඳ තරක දැනැගන්ව සිහිය යොදන්ට ඕනෑ. කරන කියන දේ යහපත්ද, අයහපත්ද කියලා දැනැගන්ට සිහිය යොදන්ට ඕනෑ. හිතන දේ හිතන විදිය හොඳද තරකද කියලා දැනැගන්ට සිහිය යොදන්ට ඕනෑ. මෙක කුසල වෙතසික ධර්මයක්. මෙහි තිබෙන ප්‍රයෝගනය නම් හොඳ අරමුණට, හොඳ කාරණයට අපේ හිත අරගෙන යනවා. ඒකයි මේ සිහිය කියලා කියන්නේ.

අණ්ණවය කියන්නේ කිමුලන් සර්පයින් මිනී කන මාල්වන් වැනි දරුණු සතුන් ඉන්න රැලි තිබෙන විශාල ජලාගයකටයි. එහෙම තැත්තම්, හයානක සැඩි පහර තිබෙන ජල පහර කියන එකයි.

මූලින් කිවේ ඕස්ස කියන සැඩි පහර ගැනයි. මේ සැඩි පහරේ ගසාගෙන යනකොට මේ ජලයේ ඉන්න, අණ්ණවයේ ඉන්න රො හයානක සතුන්ට බිලි විමෙන් සිද්ධ වෙන්න පුළුවන් අනතුරු වැඩියි. අණ්ණවයේ ඉන්න සතුන්ට අනු වුනෙන් එකෙනුන් වෙන්නේ විපතයි. මෙය උපමාවක් පමණයි. වටහා ගන්න ඕනෑ මෙතන ඇති, සිදුවෙන්න පුළුවන් අනතුරු ගැනයි, හයානක කම ගැනයි. ගුද්ධාවයි සතියයි දෙකම අවශ්‍යයි මේ සතුන්

වැනි විනාශයන්ගෙන් බේරෙන්න. අණ්ණවය හා සිසය තරණය කරන්නත් ගුද්ධාවයි සතියයි දෙකම අවශ්‍යයි.

බුදුරජාණන් වහන්සේ රේලුගට දේශනා කරනවා ‘විරියේන දුක්ඛං අවවේති’ කියලා. ඒක අපේ සන්තානයේ ඇති කර ගත යුතු වීරයයක්. දුක ඉක්මවා යන්නේ මේ වීරයයෙන්. ඒ වගේම විවිධ බාධක අපහසු කම් ආවම ඒවාට යට නොවී වීරයයෙන් යුක්තව ඉවසන්න ඕනෑ වෙනවා. අධිජ්‍යාන ගක්තියත් අවශ්‍යයි. එයින් වීරය හදා ගන්න පූජ්‍යවන්. එතකොටයි සිත තුළ දැඩි වීරය අරගෙන සියල්ල මැඩගෙන දුක දරාගෙන, බාධකය මැඩගෙන, උපේක්ෂාව හදාගෙන ඉස්සරහට යන්න පූජ්‍යවන් වෙන්නේ. මෙතන ධර්ම කරුණු තුනක් තියෙනවා. ගුද්ධාව එකක්, සිහිය එකක්, වීරය තව එකක්.

රේලුගට තියෙන්නේ ‘පක්ක්දාය පරිපුජ්චකති’, ප්‍රයාවෙන් තමයි පිරිසිදු වෙන්නේ. ‘පරම විඟුද්ධිය’ ඇති වෙන්නේ නිර්වාණ ධාතුව අවබෝධ කර ගත්ත තැනැයි. මිනිසා ධර්මයෙන් පිරිසිදු වෙවි තමයි එතනට යන්නේ.

එතකොට දැන් මෙතන ධර්මතා හතරක් තියෙනවා. ගුද්ධාව සිහිය වීරය හා ප්‍රයාව කියලා. මේවා ඉන්දිය ධර්ම. නමුත් මෙතන සමාධිය ගැන කියලා නැහැ.

බුද්ධ දේශනාවේ මෙහෙම ධර්ම න්‍යායක් තියෙනවා. එක සමාන කම් ඇති ධර්ම රාජියකින් එක ධර්මයක් ප්‍රකාශ කළාත් අනිත් සමාන ධර්මයන් ඒකෙන් කියවෙනවා, ඒකට අන්තර්ගත වෙනවාය කියලා. මිනිසා මෙතන තොකියවුතු සමාධි ගුණය අන්තර්ගත බව සලකා ගත යුතුයි. ඒ අනුව ඉන්දිය ධර්ම තුළ ඇතුළත් සමාධිය මේ කරුණු හතරේ අන්තර්ගතයි. එතකොට ධර්ම කරුණු පහක් වෙනවා. මේවා අපි පොඩී දරුවන්ට ඉගැන්විය යුතු, මලුන් තුළ කාවැදැදිය යුතු ධර්ම කරුණුයි.

අපි උපන් දින සිහි කරනවා නේද? එක මහත්තයෙකුට උපන් දිනේට නොනාගෙන් කාර් එකක් තැගි ලැබුණා. සල්ලි

දිල තිබුනෙන් මහත්තයාමයි. එසින් ගමනක් යන්න පුළුවන්. ඒන් ගගකින් එතෙර වෙන්න පුළුවන්ද? බැ.

තැග්ගක් හැටියට අපි කෙනෙකුට ලබා දෙන්න සිනේ වටිනාම දේ සංසාරය තරණය කරන්න පුළුවන් වාහනයකි. උපන් දිනේට කේක් ගෙඩියක් කැවුම ඉවර වෙනවා. නමුත් ඉද්ධාව ඇතිවන යමක් කරලා ඒ ගුණය සිනේ ඇති කලොත් එය සිනේ රැඳෙනවා. ඕස තරණයට උපකාර වෙනවා.

ଆර්යයන් වහන්සේලාට වන්දනා කලොත්, පුජාවක් කලොත්, ධර්මය ගුවණය කලොත්, දානයක් දුන්නොත්, ඒවායින් ලැබෙන ගක්තිය, ඒවායින් ලැබෙන සතුට ඉතා ඉහළයි. මේවා නිතරම කරනවා වුනත් ඒ ගැන හිත හිතා පසු ගාමී නොවී එහි වටිනාකම වටහ ගන්න ඕනෑ.

එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා, වරින් වර කුටියේ තිබුණ මේසේත් පුටුවන් තියෙන විදිය වෙනස් කරනවා. එහෙම කලේ ජ්විතේ වෙනසක් කරන්න, එකාකාරී බවින් මිදෙන්න, ඒ තුළින් සැහැල්ලුවක් සතුටක් ලබන්නයි. එහෙම කරගන්නේ තමන් ඉන්න පරිසරය වෙනස් කරගැනීමෙන් විතරයි. ගුණාත්මක වෙනස් කම් වලින් ධර්මයන් එක්ක සිදුවෙන සහ සිදුකරණ වෙනස් කම් වලින් අපේ සිත සැහැල්පු වෙනවා. සතුට වෙනවා.

'අප්පමාදෙන' කියන මේ පදය සිංහල භාෂාවේ පරක්කු වෙන්න එපා, ප්‍රමාද වෙන්න එපා කියලත් යොදා ගන්නවා. නමුත් මූලික අර්ථය නම් සිහියෙන් ඉන්න කියන එකයි.

එසියන් ගෙන් අපි සේරම ගහගෙන යනවා. අද නම් අපි සේරම එක බෝටුවේවේ. ඕස තරණය කරන්න හැඳුන මේ ගාලාවේදී, මෙහෙම ධර්මය පාවිච්ච කරනවා. සිහිය දියුණු කරනවා. අප්පමාදීව කටයුතු කරනවා.

මේ විදියට මේ ආරාමයට එන්න, මේ විදියට ඉදගෙන ඉන්න, ඒ වගේම ධර්මයට ඇහුන්කන් දෙමින් සංසාරය තරණය කරන්නත් ගක්තිය ලබා ගන්නේ විරයයෙනුයි.

අතිතයේ හිටිය සියල් දෙනාම සංසාරයෙන් එතෙර වුනේ, මය කියන ලද ආකාරයට විරෝධයෙන් ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙනුයි. අපිට මේ පිළිබඳව ධර්ම ඉතිහාසයේ නොයෙක් විස්තර අපිට තියෙනවා. ඒවා කියවලා බලලා, අපිට අවශ්‍ය ධර්ම ගක්තිය, අපිට අවශ්‍ය ගුද්ධාව ඇති කර ගන්න ඕනෑ.

සමහර වෙලාවට අපේ සිත්වල සතුට අඩුයි. සිතට ගැමීමක් නෑ. හිතට ප්‍රිතියක් නෑ. ඒ වෙලාවට සිතේ ප්‍රිති සංඛොත්කාඩවිය ඇති කර ගන්න කියනවා. බොත්කංග ධර්ම හතක් තියෙනවා. බොත්කංග ධර්ම හතේ තියෙන එකක් තමයි ප්‍රිතිය කියල කියන්නේ. බොත්කංග කියන්නේ සේවාන් ආදි සතර මාරුග එල ධර්ම කියන බෝධි ධර්මවලට පත්වීම පිණිස වැඩිය යුතු, දියුණු කළයුතු ධර්ම කොටසක්. ඒවා අනිවාර්යයෙන්ම වැඩිය යුතුයි. ප්‍රිතිය හෙවත් සතුට කියන්නේ එක් බෝධි අංග ධර්මයක්. අපිට ප්‍රිති සමඟොත්කංගය උපද්‍රවා ගැනීමෙන් ගුද්ධාව, විරෝධ වැඩි කරගන්න ප්‍රාථමික වෙනවා. මෙසේ සිතේ ඇතිවන ප්‍රිතිය ධර්ම මාරුගයේ ගමන් කිරීමට උපකාර කරගත් අය ගැන බොහෝ විස්තර ධර්මයේ සඳහන් වෙලා තියෙනවා.

මනුෂ්‍යයෙක් නොමගට හියාම ප්‍රනරුත්පාපනය කරනවා. ඒ කියන්නේ නැවත යහපත් මාරුගයට ගන්ට යොදන ක්‍රියා පිළිවෙතක්. ධර්මය සම්බන්ධයෙනුත් ඇම් ප්‍රනරුත්පාපනය වෙන්න ඕනෑ. ඒක නැවත ඔසවා තැබීමක් වෙනවා. සමහර වෙලාවට අවශ්‍ය මානසික ගතිය 'එන්නේ නැහැ. එවිට ඒ පිරිහිගිය, ගිලිහිගිය, ජ්විතේට මග ඇරිහිගිය ධර්මතාවයන් නැවත අවධි කිරීමයි කළයුතු වන්නේ. ගුද්ධාව වැඩින දේ කියවන්න, ගුද්ධාව වැඩින දේවල් කරන්න. එවැනි දේට උපකාර කරන අය ඇසුරු කරන්න ඕනෑ.

අද ද්වසේ, මේ පින්වතුන් සියල් දෙනාම බොහෝම සතුට වෙන්න. කරුණාවෙන් ගුද්ධාවෙන් කාලය වෙන් කර ගෙන, මේ ධර්ම දේශනාව අසාගන්න පැමිණියා. අද ධර්ම දේශනාවෙන්

මම, මේ පින්වතුන්ට කියලා දුන්නේ ධර්මයට එන්න අත්‍යාච්‍යාලයම හතර ආකාර ගුද්ධාව ගැනයි.

අපි හිතන්න ඕහින් අද මෙහෙම හොඳට හිටියට, ලබන සතිය වෙනකොට මේ සතුට, සිනහව තියෙයිද? නැතිවෙයිද? කියලත්.

හැම වෙලාවේම මේ ජ්විතේ දිනා සතුරින් බලලා, මේ ජ්විතය සතුරින් පවත්වලා, අවසානයේදී, එය අත හැරලා දාල යන්න පූජිත්‍ය මානසික ගක්තිය අපි හදා ගන්න ඕනෑ. එය වෙන ක්වුරුත් අපිට කරලා දෙන්නේ නැහැ. අපිම වැඩිය යුතු, අපිම කර ගත යුතු දෙයක් ඒක.

ඉස්පිරිතාලවල ලෙඩුන්ට පිරින් දේශනා කරන්ට ගියාම අපිට පේනවා සමහර අය කතා කරන්නේ නැහැ, ඒ බයටයි. සමහර අය නම් කියනවා ‘අපි නම් මරණයට බය නැහැ භාමුදුරුවනේ’ කියල. ඒ වගේ බය නැතුව ඉන්ට හිතට ගැමිමක් හදාගන්න එක හොඳයි.

ලංකාවේදීත් අපි බොහෝම අමාරු ලෙඩුන් ලැගට පිරින් කියන්න ගිහින් තියෙනවා. ධර්ම මාර්ගයේ ගමනටත් මෙවැනි අත් දැකීම් හරිම උපකාර වෙනවා. හික්ෂු ජ්විතය පූදුම විශ්ව විද්‍යාලයක්.

අපි පිරින් කියල ආවට පස්සේ අපිට දැන ගන්න ලැබෙනවා ඒ ලෙඩා මිය ගිය කියලා. ර්ලගට පාංසකුලේටත් හත් ද්‍රව්‍යටත් ආරාධනා ලැබෙනවා. ඒවාටත් යනවා. සමහර වෙලාවට අපිට හිතෙනවා අපි ගිහින් පිරින් කියල ලෙඩුඩුන්ට. මරලා එනවා වත්ද කියලා. ඒ වගේ හැඟීමකුත් ඇති වූණා. නමුත් ඇත්තම සිද්ධිය නම්, මැරෙන්ට වැටිලා ඉන්න අයට පිරින් දේශනා කරලා යම් සහනයක් හදාලා දිලා ඒමයි. ඒ වගේම කිප දෙනෙකු හෝ පිරින් පිළිබඳව ගුද්ධාව ඇති කරගෙන හිත පහදවා ගැනීමෙන් සුගතියේ යන්නත් ඇති .

මේ කරුණු රික කිවේ, අපි පිරින් අහන්න දානය දෙන්න, පින් කරන්න අන්තිම මොහොත වෙනකල් ඉන්න ඕහින් නැහැ කියලා කියන්නයි.

මේ හැම අවස්ථාවකදීම ධර්මයේ පිහිට, ගුද්ධාව ප්‍රයුෂාව මේ හැම දෙනාටම ලැබේවා කියල මෙත්තියෙන් ප්‍රාර්ථනා කරනවා.

මේ පින්වතුන්ට, මිනිස් ජීවිතයක් ලැබූණ මේ අවස්ථාව ප්‍රයෝග්‍යනයට අරගෙන පාරමි ගක්තිය දියුණු කරගෙන ඒ උතුම් නිරවාණ ධාතුව සුවසේ අවබෝධ කරගන්නට මේ බණ ඇසීමේ පින හේතු වාසනා වේවා! කියා මෙත්තියෙන් ප්‍රාර්ථනා කරනවා.

සැම දෙනාටම තෙරුවන් සරණයි...!

## ඩරම දේශනාව

මාත්‍රකාව : වින්ත වීලි වල ක්‍රියාකාරීත්වය  
දේශකයාණන් වහන්සේ : පුරුෂ හන්තේ ජ්‍යාලංකාර  
ස්ථානය : මික්ලන්චිඩී, ශ්‍රී ලංකාරාම විහාරස්ථානය

දිනය : 2015-03-14

## 2

### වින්ත වීලි වල ක්‍රියාකාරීත්වය

අද විශේෂ වූ ඩරම කරුණක් එනම් හිත ගැන කතා කරමු. ජ්‍යාලන්වෙන හැම සත්වයෙකුටම 'සිත' කියල දෙයක් තියෙනවා. මේ හිත ගැන අපි සම්මුති හා පරමාර්ථ ව්‍යෙයන් කතා කරනවා.

සම්මුතියෙන් අපි සිත් සමුහයක් එකතු කරලා එක වචනයකින් හඳුන්වනවා. උදාහරණ විදියට පරිජ්පූ ඇට, සහ පරිජ්පූ කියන්නේ තැතුව අපි 'පරිජ්පූ' කියනවා වගේ මුළු ලෝකම ඉන්න ශ්‍රී ලංකික මිනිස්පූ ගත්තම එක නමකින් සිංහලයා හෝ ලක් වැසියා හෝ කියා කියනවා.

ඒ වගේම සිත කියල කියන්නේ එක වචනයකින් ලේසියට හඳුන්වන සිත් රාඛියකට.

ජ්වත් වන හැම කෙනෙකුටම ජ්වත් වන බව දැන ගන්නත් සිත අවශ්‍යයි.

රුපයක් දැන ගන්න නම් ඇස තියෙන්න ඕනෑ. ගබ්ධයක් දැන ගන්න කණ තියෙන්න ඕනෑ. නාසය දිව ගරීරය යන ඉන්දියන් සූවද රස හා පහස දැන ගන්නවා වගේම සිත දැන ගන්න නම් සිතක්ම තියෙන්න ඕනෑ.

මේ සිත වැඩ කරන්නේ නැති අවස්ථා දෙකක් තියෙනවා. රහතන් වහන්සේ නමක් හෝ අනාගාමී සංස්යා වහන්සේ නමක් තිරෝධ සමාපත්තියට සම වැදුනම ඒ අවස්ථාවේ සිත ක්‍රියා කරන්නේ නැහැ. රුපාවචර බූජම ලෝකයේ අසංජු තලයේදීත් සිත ක්‍රියාත්මක නැහැ. මේ අවස්ථා දෙකක්ද පමණයි නිවන් දැකින්නට පෙර සිත වැඩ කරන්නේ නැත්තේ. අන් සැම දිව්‍ය, තිරිසන්, අපාය ආදි සියලු තලයකම සත්වයන්ගේ සිත් වැඩ කරනවා.

සිතේ ක්‍රියාත්මක සිත හා අක්‍රියාත්මක සිත ක්‍රියා අවස්ථා දෙකක් තියෙනවා. අක්‍රියාත්මක සිත යම් කිසි තැනක කොහො භරි කුඩාලේලක් වගේ එල්ලිලා ඔහේ පවතිනවා. අතිතය ගැන අනාගතය ගැන බාහිර ලෝකය ගැන මොනවත්ම හිතන්නේ තැතිව. මේ තත්ත්වයට කියනවා සිතේ මූල ගතිය ක්‍රියා. ගරීරයේ තැනක් ආධාර කර ගෙන එක්තරා රටාවකට මේ සිත් මහේ තියෙනවා.

ක්‍රියාත්මක සිත බාහිරව හෝ අනාගතයට, අතිතයට, ස්ථානයට හෝ පංචද්‍රාරයෙන් හෝ මත්‍යාද්වරයෙන් ක්‍රියාකරන්නට පටන් ගන්නවා. ගරීරයේ සෑරාන හයකදිය මේ ක්‍රියාකාරිත්වය සිදු වන්නේ. ගබඳයක් ඇසෙන්නේ නම් සිත අක්‍රිය අවස්ථාවෙන් මිදි එම ගබඳය දෙසට ගොස් එය දැන ගන්නට ක්‍රියාත්මක වෙනවා.

අක්‍රිය සිත නමුව් ‘හවාංග සිත’ භරිම අමුතු සියුම් සුක්ෂම, දැන ගන්නට අපහසු අවස්ථාවක්.

සිතේ වයස මතින්න එකකයක් තියෙනවා. එය හඳුන්වන්නේ “ක්ෂණ” කියලා. හිතේ ආයුෂ ක්ෂණ එකයි.

යම්කිසි කෙනෙක් මවිකුසේ පිළිසිද ගෙන මාසයකින් මිය යනවා. එයාට ප්‍රතිසන්ධි සිතක් හට ගන්නවා. හවාංග සිත් රාජියක් හට ගැනෙනවා. මිය යන විට වුති සිත හටගන්නවා. ප්‍රතිසන්ධි සිතේ ආයුෂ ක්ෂණ එකයි. වුති සිතේ ආයුෂ ක්ෂණ එකයි. මේ අතර ජ්වත් වන මාසයේ හවාංග සිත් රාජියක් පහළ

වෙනවා. මේ සිත් එකම වර්ගයේ ජ්‍යෙ. ඇස්-කන්-නාසය ආදි නැති තිසා ක්‍රියාකාරීත්වයක් නැහැ.


මේ සිත ගැන අපි සම්මුතියෙන් හා පරමාර්ථයෙන් කතා කරනවා. සම්මුතියෙන් කතා කරන විට අපි සම්බුද්‍යයක් එකතු කරලා එක වචනයකින් හඳුන්වනවා. උදාහරණයක් විදියට පරිප්පූ හොඳේක් ගත්තහම පරිප්පූ ඇට ගාන, පරිප්පූ ඇට හොඳේද, කියන්නේ නැතුව පරිප්පූ කියනවා වගේ. මුළු ලේඛයේම සිටින ශ්‍රී ලංකික මිනිස්සු ගත්තහම එක නමකින් සිංහලයා හෝ ලක්වැසියා යයි කියනවා. ඒ වගේ සිත කියන්නේ එක් වචනයකින් ලේඛයට හඳුන්වන සිත් රාභියකට. අපට පහළ වන විත්තක්ෂණ කියල්ලටම අපි කියන්නේ සිත පහළ වුනා කියලා.

අපි ගහක් ගත්තොත් එය කුධා මොටියකින් පටන්ගෙන දාල, කොල දාල, අතු රිකිලි හැඳිලා විකාශනය වෙනවා. එය ගාකයක් බවට පත්වෙන්නට අවශ්‍ය කරන මූලයක්, ගක්තියක්, බලයක් එකේ තියෙනවා. ඒ වගේම අපේ සිත ක්‍රියාත්මක වෙලා පවතින්න නම් විත්ත මූලයක්, බලයක්, ගක්තියක් තියෙන්නම ඕනෑ. ඒ මුළු අවස්ථාවට අපි කියනවා “මූල විත්තය” කියලා. හවාංග විත්තය කියන්නෙන් එකමයි. වෙනත් විදියකින් කියනවානම් මනස කියන්නෙන් ඒ අවස්ථාවයි.

සිතක් පහළ වෙන්නට එයට අරමුණක් අවශ්‍යයි. හවාංගයේ පවතින සිතටත් අරමුණක් නැතිව සිත් පහළ වෙන්නේ නැහැ. බාහිර රුපයක් අපේ ඇසට පෙනෙනවා කියලා හිතන්න. ඒ රුපය අපේ ඇසේ ගැටෙන විටම, ඒ එක්කම එක හවාංග සිතේ භැංශපෙනවා. ඒ අලුතෙන් පෙනෙන රුපය සම්බන්ධයෙන් මේ සිතේ විත්තක්ෂණ 17 ක් ගමන් කරලා රුපය දැනගන්නවා. මේ විදියට විත්ත විටි 17 බැහිත් ජේලි කිහිපයක් ගමන් කරල රුපය දැන ගන්නවා. මේ විදියට විත්ත විටි 17 බැහිත් ජේලි කිහිපයක් ගමන් කරමින් ඒ බාහිරන් දැක්ක රුපය ඇති වෙවි ජේනවා. ඔය ගමන් කරන සිත් “විටි සිත්” යයි හඳුන්වනවා.

මේ විටි සිත් වර්ග 2 ක් තියෙනවා.

1. පංචද්වාරික වීලී සිත්
2. මනෝද්වාරික වීලී සිත්



### කුඩාය භවාංග

පංචද්වාරයෙන් සිත් වැඩ කරන්නේ එකම ආකාරයටයි. ක්‍රියාත්මක වන සැම සිතක්ම කරම සිත් නොවේ. ජවන සිත් වලදී පමණක් කරම සිදුවේ.

මතෙක්ද්වාර සිත වැඩ කරන ආකාරය.

- හවාංග
- හවාංග විලන
- හවාංග උපවිහේද
- මතෙක්ද්වාරාවර්ජන
- ජවන
- ජධාරම්මණ
- ජධාරම්මණ
- හවාංග
- හවාංග

#### මරණාස සහ සිතේ ක්‍රියාකාරන්වය

මරණාසන්න අවස්ථාවේ මේ තුනෙන් එකක් මතක් වෙනවා. අපි හැමෝටම ජ්වන් වෙන්නට අරමුණක් තියෙන්න යිනැළු. හිත ඇතුළේ තිබෙන අරමුණක එල්ලීගෙනම මේ සිත පවතිනවා. මරණාසන්න අවස්ථාවේදීත් අරමුණක් ඇතිවම වුත වෙන සිත නැවත උපදින්නේත් අරමුණක්. අල්ලගෙනමයි.

අපි කුසලයක් කරනවා යයි සිතමු. බෝධින් වහන්සේ ලැගට ගිහින් අතුශානවා. ඒ ක්‍රියාව මැරෙන වෙළාවට මතක් වෙන්න පුළුවන්. එකට කියනවා කරමය සිහිපත් වෙනවා කියලා. ඒ ක්‍රියාව මතක් වෙදදී එයට උදව් වූ ඉදල, මිදුල හා බෝධින් වහන්සේ

මතක් වෙනවා. ඒකට කියනවා කරම නිමිත්ත කියලා. මේ ක්‍රියාව දැන් වර්තමානයේ සිදුවෙන දේවල් නොවෙයි. අතිතයේදී සිදු වී මතකයේ හිඹි ගොස් කාලයක් ගතවී මරණාසන්න මොහොතේදී සිහිපත් වෙනවා. මෙවා එන්නේ කාරම එලය, කරම විපාකය හැටියට. මේ දෙකම ජීවිතයේ අතිතයේ තිබුණ දේවල්.

තවත් ඒවා තියෙනවා. අතිතයේදී සිදු වූ කරම වල ගක්තිය, බලය අනුව කරම පමණක් නොව කරම එල දෙන, විපාක දෙන තැන, ර්ලග ආත්මහාවයේ සලකුණු ජේන්ත පුළුවන්. ර්ලග උප්පත්තිය සිහිවන නිමිත්ත හඳුන්වනවා “ගති නිමිත්ත” හැටියට. බෝධිය අතුරුම වැනි කුසල කරමයක් මතක් වීමෙන් දිව්‍ය විමානයක්, ලස්සන මල්වත්තක් වගේ සුන්දර තැනක් සිහියට නැගෙනවා. මේ කුසල කරම පැත්ත. අකුසල කරමයක් ගැන සිහිපත් වූවා යැයි සිතමු. එයා සත්ත්ව මරපු කෙනෙනක්. එයාට මතකයට එන්නේ ඒ අකුසල කරමයට අනුව. ඒ විදියට එයාට කරම නිමිත්ත, ගති නිමිත්ත වශයෙන් මතක් වෙවී, යටපත් වෙවී නැවත නැවතත් මතක් වෙවී. ඉස්සරහට එන්නේ ඒ අකුසල කරමයයි. ඒක පැයකට කළින්, ද්‍රව්‍යකට කළින් හෝ සතියකට කළින් වෙන්න පුළුවන්. මේ සියලුම අරමුණු මරණාසන්නයේදී සිදුවෙන දේවල්.

විශේෂයක් තියෙනවා මරණාසන්න විත්ත විටියක. එහි ජවන් සිත් 5 ක් පමණයි වැඩ කරන්නේ. සාමාන්‍ය කෙනෙකුගේ ජවන් සිත් 7 ක් තිබුණත්, මරණාසන්නයේදී දුරවල වූ සිතට ජවන් සිත් 5 ක් පමණයි තිබෙන්නේ. වාහනයක් ඇදුගෙන යනවා වගේ. වේගයෙන් ගිය වාහනයක් නතර කරන්නට ලං වෙදිදී වේගය අඩු වෙනවා. ඒ වගේ අපේ සිත වේගයෙන් වැඩ කරලා මැරෙන්න යනකොට දුරවල වෙනවා. අලුත් සිත් හට ගන්නේ නැතිව, තිබෙන අරමුණක් මස්සේ පවතිනවා.

මූල සිත - හවාංගයයි. සිතක ආයුෂ ක්ෂේත්‍ර එකයි. අපි හිතමු අවු: 35 ක 40 ක කෙනෙනක් අසනීප වී මරණාසන්නයේ ඉන්නවා

කියලා පවුලේ යුතින්මේ අවස්ථාවේ ස්වාමීන්වහන්සේ නමක් වඩිමටාගෙන ඇවිත් පිරිත් කියනවා. ඒ වෙලාවේ ඒ මරණාසන්න තැනැත්තාට දැරුණය වන්නේ ස්වාමීන්වහන්සේගේ රුපය. ඒ අනුව දැන් සිත වැඩ කරන්නට පටන් ගන්නේ වක්බුද්ධාරයෙන් හටගත් අරමුණ හේතුකොට ගෙනයි.

මැරෙන විදි 4 ක් තියෙනවා.

- හවාංග
- හවාංග වලන
- හවාංග උපවිශේෂීන
- පංචද්ධාරාවර්ශන
- වක්බු වික්ද්යාණය
- සම්පරිවිෂන
- සන්තීරණ
- වොත්ප්‍රන
- ජවන
- හවාංග
- හවාංග

- හවාංග
- හවාංග වලන
- හවාංග උපවිශේෂීන
- පංචද්ධාරාවර්ශන
- වක්බු වික්ද්යාණය
- සම්පරිවිෂන
- සන්තීරණ
- වොත්ප්‍රන
- ජවන
- හවාංග
- වුති
- ප්‍රතිසන්ධි
- හවාංග
- හවාංග

- හවාංග
- හවාංග විලන
- හවාංග උපවිශේෂීන
- පංචද්වාරාවර්ජන
- වක්බු වික්සුයාණය
- සම්පරිවිෂන
- සන්තීරණ
- වොත්ප්‍රපන
- ජවන
- ජවන
- ජවන
- ජවන
- ජවන
- තදාරම්මණ
- වුති
- හවාංග

- හවාංග
- හවාංග විලන
- හවාංග උපවිශේෂීන
- පංචද්වාරාවර්ජන
- වක්බු වික්සුයාණය
- සම්පරිවිෂන
- සන්තීරණ
- වොත්ප්‍රපන
- ජවන
- ජවන
- ජවන
- ජවන
- ජවන
- තදාරම්මණ
- තදාරම්මණ
- වුති
- ප්‍රතිසන්ධි

“වුතිය” කියන්නේ කලින් තේවිතයේදී අවසානම හවාංග යයි.

සම්පරිවිවන - පිළිගැනීම, හාරගැනීම, හරවාගැනීම

සන්තීරණ - විමසීම, සොයාබැලීම, විපරම කිරීම

## ඩරම දේශනාව

මාත්‍යකාව : සිත (පලමු කොටස)

දේශකයාණන් වහන්සේ : පූර්ෂ හන්තේ ජ්‍යෙෂ්ඨකාර

ස්ථානය : ඕක්ලන්ඩිහි, ශ්‍රී ලංකාරාම විහාරස්ථානය

දිනය : 2015-03-15

# 3 සිත පලමු කොටස


ක්‍රියාකාරී සිත සහ ක්‍රියාකාරී නොවන සිත ගැන තැවත පැහැදිලි කරන ලදී.

ක්‍රියාකාරී සිත යනු මෙහිදී හඳුන්වන්නේ පංච ඉන්දිය හා මතෙන් ඉන්දිය මූලික වී හටගන්නා සිතයි. සිතින් සිතන දේවල්, අනාගත පැතුම් මතෙන්ද්වාරිකව හට ගන්නවා. මතෙන්ද්වාරිකව හෝ පංචද්වාරිකව ඇති වන සිත් වළව හවාංග සිත මූල්වෙනවා. එයට මූල විත්තය සහ මතෙන්ද්වාරය යයි කියනවා. සිතක් අරමුණක් ඇතිවම තමයි උපදින්නේ. අරමුණක් සම්බන්ධයෙන් මෙසේ සිත ක්‍රියා කරන්නේ යම් කිසි ක්‍රමයකට, යම්කිසි රටාවකට අනුවයි. මෙය විත්ත නියාමය කියලා හඳුන්වනවා. මෙය ස්වභාව ඩරමයට අනුව සිදුවන දෙයක් මිස කිසිවෙකු විසින් කරනු ලබන දෙයක් නොවයි. එම නියාමය කිසිවෙකුවත් වෙනස් කරන්නට බැහැ.

ජ්විතයක මූල්ම සිත හවාංග සිතට සමාන නමුත් එම ජ්විතයේ ආරම්භක සිත නිසා එයට “ප්‍රතිසන්ධි සිත” කියලා කියනවා. එමෙන්ම ජ්විතයේ අවසාන සිතද හවාංග සිතට සමාන නමුත් එම

ජ්‍යෙෂ්ඨයේ අවසාන සිත නිසා එයට "වුති සිත" කියලා කියනවා. ඒ අතරතුර කාලයේ ඇති වන සිත් (පංචද්වාරික හෝ මනෝද්වාරික තොට්ත සිත්) "හවාංග සිත්" යනුවෙන් හඳුන්වනවා. හවාංග සිත් පෙළක් ලෙස, පරම්පරාවක් ලෙස තමයි ඇති වන්නේ. හවාංග සිතට වඩා ප්‍රතිසිත්ත්වී සිතේ සහ වුති සිතේ කර්ම ගක්තිය වැඩියි. සිතක ආයුෂය "විත්තක්ෂණයක්" ලෙස හඳුන්වනවා. මෙය හොතික කුමයකින් මනින්න බැහැ. අපගේ ජ්‍යෙෂ්ඨයේ අපට වැඩියෙන්ම පහළ වන්නේ හවාංග සිත්.

හවාංග සිත් පෙළ ගමන් කිරීමේදී කිසියම් අරමුණක් පංචද්වාරයෙන් හෝ මනෝද්වාරයෙන් ගන්නා විට හවාංග සිත බිඳී ගොස් බාහිර අරමුණ කෙරෙහි සිතන සිත් පහළ වෙනවා. මේවාට "විෂි සිත්" කියලා කියනවා.



මෙසේ අරමුණක් දැනගන්නා අවස්ථාව සම්පූර්ණ වීමට විෂි සිත් විශාල ප්‍රමාණයක් ඇතිවෙනවා (ඉතා විශාල සංඛ්‍යාවක් සිත් ඇති වෙනවා). මෙසේ බාහිර අරමුණ දැනගැනීමට ඇතිවන විෂි සිත් ජේලි අතර තැවත හවාංග සිත් එකකට වැඩි ප්‍රමාණයක් ඇතිවෙනවා. මෙසේ විෂි සිත් ජේලි අතර ඇති වන හවාංග සිත් ප්‍රමාණය, එනම් විෂි සිත් ජේලි අතර ඇති වන පරතරය, සිතිමේ ගක්තිය අඩු වැඩි විම වශයෙන් අඩු හෝ වැඩි වෙනවා. පරතරය

අවම වන්නේ ලොවිතුරා සම්මා සම්බුද්ධරජාණන් වහන්සේටයි. රහතන් වහන්සේට එයට වඩා විකක් වැඩියි. සාමාන්‍ය පරතරය ගොඩක් වැඩියි.

ගබිද අරමුණක් ගැනීමේදී ඇතිවන සිත් පිළිබඳව සිතා බලමු.

ලදාහරණයක්:

අපට අම්මා කියන ගබිදය සම්පූර්ණයෙන් ඇසීමට විත්ත වීමේ දහයක් යන්නේ නම් එක විත්ත විටියකින් ඇසෙන්නේ ගබිදයක කොටසක් පමණයි. නමුත් මේ ක්‍රියාව ඉතා වේගයෙන් සිදු වන නිසා අතරතුර බිඳීමක් නොමැතිව අම්මා යන වචනය එක පෙළටම ඇසුනා සේ අපිට දැනෙනවා.

බාහිරින් එන අරමුණු නිසා හවාංග සිත් පෙළ ගමන් කිරීමේදී එම සිත් වලට ඉදිරියට යාම වලක්වා බාධා ඇතිවෙනවා. සිතට ගබිද අරමුණක් ගැනීමේදී ගබිදය කෙලින්ම අපගේ හවාංග සිත් පෙළේ වදින්නේ තැහැ. එය හවාංග සිත් පෙළේ වදින්නේ කන්බෙරය (සෝතද්වාරය) හරහා ගොසින්.

මෙසේ ගබිදයේ ප්‍රථම දැනීම් මානුය හවාංග සිත් පෙළේ හවාංග සිතකට වැදීමේදී හවාංග සිත් පෙළ ඉදිරියට යාමේ හැකියාව හින වී ගබිද අරමුණ දෙසට හැරීමේ වීමේ සිත් පහළ වීමට පටන් ගන්නවා. කනට ඇසීමේ හැකියාව නොමැතිනම් (ලදා: ඩිහිර නම්) හවාංග සිත් පෙළට ගබිදය නිසා බාධාවක් ඇති වන්නේ තැහැ. හවාංග සිත් පෙළ ඉදිරියටම ඇදී යනවා.

## ඁබේදය හවාංගයේ වැදුම

හවාංග



- හවාංග
- හවාංග වලන (හාවාංගය සෙලුච්ම්)
- හවාංග උපවිෂේෂ ප්‍රතිඵලය (හවාංගයේ බිඳීම්)
- පංචදේශීයවරුන (අධියට / අරමුණව තුරෙන සින්)
- සේත් විස්ස්කාජය (අරමුණ ගබුදයක් එව දැනගන්නා සින්)
- සම්පරිවිෂ්ණ (අරමුණ පිළිගැනීන සින්)
- සන්තිරණ (අරමුණ විමසන සින්)
- බෛත්පෙන (අරමුණේ තොද නරක තීරණය කරන සින්)
- ජවන (අරමුණ විදින සින්)
- තදාම්මිණ
- තදාර්මිණ
- හවාංග

අරමුණෙහි රසය විදිමින් (ලෝහ කරමින්, ද්වේග කරමින්, අලෝහ කරමින්, අද්වේග කරමින් ආදී වශයෙන්) එකක් එකක් පාසා ඇති වන ජවන් සින් පෙළ තිසා ලෝහ, ද්වේග, මෝහ ආදී අකුසල් කරමද, අලෝහ, අද්වේග, අමෝහ ආදී කුසල් කරමද ඇති වන බැවින් එම ජවන් සින් පෙනෙල් ස්වභාවයට අනුව එම සින්, ලෝහ සහගත සින්, ද්වේග සහගත සින්, මෝහ සහගත සින්, කුසල් සින්, ආදී වශයෙන් නම් කෙරෙනවා. මෙසේ එක්

විත්ත විරීයකින් පමණක් කුසලයක් හෝ අකුසලයක් හට ගන්නේ නැහැ. එවැනි ජවන් සිත් ඇති විත්ත විරී ගණනාවක් ඒ සඳහා ඇති වන්නට අවශ්‍යයි.

ප්‍රශ්නය : අවසරයි ස්වාමීන් වහන්ස, ගබඳ අරමුණක් සඳහා විත්ත විරීයක් සකස් වීමෙදී එක විත්ත විරීයකට හසු වන්නේ ගබඳයක කැල්ලක් (කුඩා කොටසක්) පමණයි. එවැනි කුඩා ගබඳ කොටසකට ද්වේශයක් ඇති වන්නේ කෙසේද?

පිළිතුර: ද්වේශය කියන්නේ අරමුණ භා ගැටෙන ස්වභාවයක්. එනම් අරමුණ රස විදින්නේ ආකමුත්තන්. මෙසේ විත්ත විරී විශාල ප්‍රමාණයක් ඇති වි නැති ව ගිය පසුවයි අපට වැටහෙන්නේ අරමුණට ද්වේශ කළ බව. එනම් විත්ත විරී රාජියක් එක මිටියට ගෙන සලකා බැලීමෙන් පසුවයි අපට එය වැටහෙන්නේ. නමුත් එක විත්ත විරීයකද ජවන් සිත් වල ද්වේශය ගැබිව තිබෙනවා. විත්ත විරීයක ජවන් සිත්වල පමණයි කුසල්, අකුසල් රස් වෙන්නේ.

ප්‍රශ්නය: විත්ත විරීයක විත්තක්ෂණ දහහනෙහිම ආයු කාලය සමානයාද?

පිළිතුර: ඔව්. විරීයක ජවන් සිත් සත එකම ආකාරයක් ගන්නවා. එනම් ලෝහ හෝ ද්වේශ හෝ වෙනත් ඕනෑම ආකාරයක සිත් 7 ක් එක පෙළට ස්‍රියාත්මක වෙනවා.

(මෙම දක්වා සිදුකරන ලද්දේ මෙයට පෙර දිනයේදී සිදු කරන ලද දේශනාවට අදාළ කරුණු පැහැදිලි කිරීමක්.)

අද දින සිදු කිරීමට. බලාපොරොත්තුවන දේශනයේ (සාකච්ඡාවේ) මාත්‍යකාව,

- ★ සිත තිබෙන්නේ කොතනාද?
- ★ සිත තිබෙන තැන අපට දැනෙන්නේ කෙසේද?

ප්‍රධාන වගයෙන් සිත ඇති ස්ථාන 3 ක් ගැන වර්තමාන ලෝකයේ කතා බහට ලක් වී තිබෙනවා. එනම් මොලයේ, හඳුය වස්තුවේ සහ මූල්‍ය ගරීරයේම. ගරීරයේ සමහර කොටස් නොමැතිව ඉපදිලා ඉන්න මිනිස්සු ඉන්නවා. ජ්වත් වන කාලයේ නොයෙක් හේතුන් නිසා ගරීර කොටස් ඉවත් කරන ලද (කකුල්, දෙඳත්, ඇස්, කන්, නාසා සහ ගරීරයේ ඇතුළත සමහර ඉන්දියයන්ගේ කොටස්) පුද්ගලයන් සිටිනවා. එම නිසා මූල්‍ය ගරීරයේම සිත ඇති බව කියන මතය පිළිගන්නට අපහසු වෙනවා. හඳුය බද්ධ කරලා තියෙන අයද ඇති මූත් එස් කළ අයගේ සිත් වෙනස් වී නැහැ. මොලයේ යම්කිසි ප්‍රමාණයකට වැඩි නොමැති අය ඇතිමුත් ඔවුන්ගේ දැනුමට (සිතිමට) එයින් බාධාවක් වී නැහැ.

ඝරමයට අනුව මිනිසා ඉපදිමේදී පළමුව පහළ වන්නේ දියර වැනි කුඩා රුපකයක්. මෙය අල්ලාගෙන ආධාරකරගෙන සිත පවතිනවා. මේ රුපය වැඩින විට එම මූල්‍ය රුප කොටස මැදට ගොස් ඒ වටා ගරීරය වැඩියැම පටන් ගන්නවා. අපට ගරීර අග පසග අඩු අය සොයා ගන්නට පුළුවන් වුනත් රුධිරය නොමැතිව ජ්වත් වන අයෙකු සොයා ගැනීම තම් හරිම දුශ්කර කාරණයක්. එම නිසා රුධිරය ඇසුරු කරගෙන සිත පවතින බව විශ්වාස කිරීමට ඇති සම්භාවිතාව පැහැදිලිවම වැඩියි. එනැනුදී ලේ ඇති සැමතිනම නොව ලේ පිරිසිදු කරන හඳුය වස්තුවේ යම් කිසි ස්ථානයක් ඇසුරු කරගෙන සිත පවතින බව විශ්වාස කරන්නට පුළුවන්.

සිත යනු එන්නන වේග ගතියක්, විදුලිය වැනි ක්‍රිය මානුයක්. එම නිසා සිතට ආගුර කොට පැවතීමට පිරිසිදු තැනක් තිබිය යුතුයි. නැතහොත් සිත ගරීරයෙන් ඉවත්ව යනවා. මෙය "මරණය" ලෙස හඳුන්වනවා. එම නිසා සිතට ආගුර කිරීමට තැනක් අවශ්‍යයි. මේ ආගුර කිරීම අනුව සිත ඇසුරු කරගෙන ඉන්න තැන සිතා ගන්නට හැකි වෙනවා. එම නිසා සිත තිබෙන්නේ හඳුය වස්තුවේ පවතින ලේ ධාතුව ආගුර කරගෙනයි. එම නිසා

සිත පිරිසිදු වන විට ලේ පිරිසිදු වෙනවා. සිත නරක් වන විට ලේ අපිරිසිදු වෙනවා. ප්‍රසන්න සිතක ඇතිල්ලී යන ලෙයද පිරිසිදු වී නිරෝගී බව ඇතිවෙනවා. අප්‍රසන්න සිතක ඇතිල්ලී යන ලෙයද අපිරිසිදු වී රෝගී බව ඇතිවෙනවා.

ප්‍රශ්නය: අවසරයි ස්වාමීන්වහන්ස, නවීන විද්‍යාව අනුව මතකය සහ ආච්චාර්ය ආදිය මොළයේ එක් ස්ථානයක තැන්පත් වී ඇති බව ප්‍රකාශ වෙලා තියෙනවා. මේ පිළිබඳව ධර්මානුකූල පැහැදිලි කිරීමක් කරන්ට පුළුවන්ද?

පිළිබුර : සිතෙහි දත්ත රඳි ඇති ස්ථානයක් දක්වන්නට බැහැ. අපට අප දත්තා යමක් කොළවල ලියා කිසියම් ස්ථානයක තැන්පත් කරන්න පුළුවන්. නමුත් එහි ඇත්තේ කඩඩාසි හා දත්ත ලියා ඇති තින්ත පමණයි. එහි අදහස එම කොළවල තැහැ. එම ලියා ඇති දේවල් විවෘත කර දැනගැනීමට වෙනත් කුමයක් තිබිය යුතුයි. එම නිසා අපගේ මතකයන් හෝ ආච්චාර්ය ද්‍රව්‍යමය වශයෙන් මොළයේ හෝ ගරීරයේ වෙනත් ස්ථානයක ද්‍රව්‍යමය ස්වභාවයක් ලෙස තැන්පත් වී තිබෙන්නට බැහැ. සිත සහ සිතුවීලි යනු සම්පූර්ණයෙන්ම රුප ස්වභාවයෙන් (පයිවි, ආපේර්, තේරේ, වායෝ ආදියෙන්) වියුක්ත වී ඇති දෙයක්.

මේ ආකාරයෙන් බලන විට වර්තමාන සෞයාගැනීම් වලට අනුව සිත තිබෙන තැන හරියටම කීමට පුළුවන්කමක් තැහැ. තම තමන් දත්තා දැනුමට අනුව එක් එක් අය විසින් ඒ ඒ ස්ථාන වල සිත ඇති බව දක්වා ඇති තමුත් එය සර්ව සාධාරණව මජ්පූ කරන්නට බැහැ. එම නිසා සිත ඇති තැන එය ඇසුරු කරන ස්ථාන අනුව දැනගන්නවා හැර එය වැඩිදුර සෞයා බැලීමෙන් නන්තත්තාර වෙන්න පුළුවන්.

දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදියේ සත්වන්ගේ ගරීර වල ලේ තොමැති නිසා එම සත්වයන්ගේ සිත් මවුන්ගේ ගරීර හා සම්බන්ධ වන කුමය වෙනත් ස්වභාවයක්.

සිත තිබෙන තතු අපට දැන්නේ කෙසේද?

ප්‍රශ්නය (ස්වාමීන් වහන්සේගෙන්): සිත කියන්නේ කුමක්ද?

පිළිතුර (සභාවෙන්): ක්‍රියා විශේෂයක්, ක්‍රියා ගක්තියක්, එක දෙයක් නොවේ, සම්පූර්ණක්ත ධර්මයක්, හැඟීමක්.

ස්වාමීන් වහන්සේගේ පිළිතුර: සිත යනු කුමක්ද? ප්‍රධාන වශයෙන් මෙය මනස, වික්ෂ්‍යාණය, සිත යනුවෙන් හඳුන්වනවා. තවත් මනෝධාතු, මනෝ වික්ෂ්‍යාණ දාතු ආදි වශයෙන්ද කියනවා. සිත යනු එකක් තමුත් එය ක්‍රියා කරන ආකාරය හා ස්ථාන අනුව වෙනත් නම් වැඩින් ප්‍රකාශ වෙනවා.

ලදාහරණයක් විදියට කාන්තාවකට "අම්මා" කියන්නේ දරුවන් සිටින නිසයි. කාන්තාවට "බිරිදි" කියන්නේ ස්වාමීයකු සිටින නිසයි. කාන්තාවකට "දුව" කියන්නේ අම්මා කෙනෙකු සිටින නිසයි. මේ අනුව කාන්තාව කියන තාමයට එය හාවිතා වන අවස්ථාව සහ ආකාරය අනුව වෙනත් වෙනත් අර්ථයන් ලැබෙනවා. සිතටද මේ අනුව නොයෙක් අවස්ථාවලදී හාවිතා වන අවස්ථාව අනුව වෙනත් වෙනත් නම් වැඩින් හඳුන්වනවා. මෙසේ එකම කාන්තාව, දරුවාට සාපේක්ෂව "අම්මා" ක්‍රියාද, ස්වාමීයාට සාපේක්ෂව "බිරිදි" ක්‍රියාද, අම්මාට සාපේක්ෂව "දුව" ක්‍රියාද අමතනවා. සිතද ආරම්මණයක් සිතන නිසා "සිත" ක්‍රියාද, ආරම්මණය දැනැගන්න නිසා "වික්ෂ්‍යාණය" ක්‍රියාද, මූල ස්වභාවයක් එනම්, තේවියෙක් නොවේ, සත්වයෙක් නොවේ, ආත්මයක් නොවේ, කිසිම් වින්තන ස්වභාවයක් ඇති නිසා "මනස" හෙවත් "මනෝධාතු" ක්‍රියාද හඳුන්වනවා.

සැරියුත් මහරහතන් වහන්සේගෙන් තවත් ස්වාමීන්වහන්සේ නමක් වික්ෂ්‍යාණය කුමක්දැයි ඇසු විට සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කර ඇත්තේ "විජානාතිත වික්ෂ්‍යාණය" එනම්, අරමුණ දැනැගන්නා නිසා වික්ෂ්‍යාණය ක්‍රියා කියනවා ක්‍රියායි. අරමුණු දැනැගන්නා ලක්ෂණයට, අරමුණු දැනැගන්නා බලයට,

අරමුණු දැනගන්නාවූ ගක්තියට “වික්ද්‍යාණය” යයි දේශනා කර තිබෙනවා.

නමුත් දැනගනු ලබන අරමුණට අනුව සිත වෙනත් වෙනත් නම් වලින් හඳුන්වනවා. රුප බලන සිතට, ගබ්ද අසන සිතට, රස බලන සිතට, ගද සුවද දැනගන්නා සිතට, ස්පර්ශ ලබන සිතට, සිතන සිතුවිලි දැනගන්නා සිතට වෙනත් වෙනත් නම් භාවිතා කරනවා. එම නිසා අරමුණේ ස්වභාවය අනුව සිත් ගොඩක් වශයෙන් නම් කළත් සිතේ ස්වභාවය අරමුණු දැනගන්නා ගතියයි.

අරමුණු වැඩි වීමේදී ඒවාට ලැබෙන නම්ද වැඩිවෙනවා. අරමුණු දැනගන්නවා කියන්නේ අරමුණට එක්තරා විදියකින් ප්‍රතිචාර දැක්වීමයි. අරමුණ හොඳ දෙයක් ලෙස හෝ නරක දෙයක් ලෙස හෝ ගන්ධයක් හෝ ගබ්ධයක් ආදී තොයෙක් ආකාරයෙන් දැන ගැනීමයි. ඒ ගක්තිය අප සියල්දෙනාටම තිබෙනවා. මෙසේ එක මොහොතකදී අරමුණක් දැනගන්නා ගක්තියට, බලයට, “සිත හෙවත් වික්ද්‍යාණය” යයි කියනවා. අරමුණක් තොමැතිව සිතක් පහළ වෙන්නේ නැහැ. දැනගැනීමට දෙයක් තිබෙන්නට ඕන. එසේ දැනගැනීමට දෙයක් තොමැතිව සිත පහළ වෙන්නේ නැහැ. සිත නිතරම අරමුණ දෙසට නැමිගෙන, හැරීගෙන, බරවීගෙන පහළවන නිසා, ඇති වන නිසා, උපදින නිසා “නාම” කියන නමින් හඳුන්වනවා.

## ධර්ම දේශනාව

මාත්‍රකාව : සිත (දෙවන කොටස)

දේශකයාණන් වහන්සේ : පූජා හන්තේ ජීනාලංකාර

ස්ථානය : මික්ලන්චිං, ශ්‍රී ලංකාරාම විහාරස්ථානය

දිනය : 2015-03-15

4

### සිත

දෙවනි කොටස

සිත තිබෙන්නේ කොතැනද?

සිත තිබෙන තැන අපට දැනෙන්නේ කෙසේද?

සිත කියන්නේ අතිගය ගැඹුරු මාත්‍රකාවක්. අපි මේ විදියට ඩිතමු. ජීවිතයේ අවසාන අවස්ථාවට ලන්ව වැතිර සිටින කෙනෙක් ගත්තාම අනිවාරයයෙන්ම ඒ අය ඉන්නේ භාවිතය තුළ. එයාට කතා කරන්නට බැරි වුවත්, ප්‍රතිවාරයක් නොදැක්වුවත්, කන් ඇසෙන්නට පුළුවන්. ඒත් බට ගහලා, හිර කරලා, කායික වශයෙන් පිඩාවෙන් ඉන්න තිසා එයාට පෙරමිලා භැරෙන්න බැරිවෙනවා. ගාරීරික වශයෙන් දැවිල්ලක් ඇතිවෙන්න පුළුවන්. ඉතින් එයාට කරගන්න දෙයක් නැහැ. ඒ තිසා එයාට ද්වේශයක් ඇති වෙන්නටත් පුළුවන්. ඒ කියන්නේ විත්ත වීමි යනවා කායද්වාරයෙන්. අර බෝඩි එකේ දක්වලා තියෙන්නෙ කාය වික්ද්‍යාණ සිතුවිලි.

ප්‍රශ්නය : තිරෝධ සමාපත්තියට සමවැදෙන අවස්ථාවක භා අසක්ෂිත තලයේදී සිත වැඩ කරන්නේ නැහැනේ. එතකාට භවාංග සිතකුත් එතන නැහැ. අසක්ෂිත තලයේ සිටින

සත්වයෙකුගේ වික්ද්‍යාණය එතැනින් නැවත හටයකට ගමන් කරනකාට, මුත් සිතකුත් නැතිනම්, නිර්වාණයත් ලැබේ නැතිනම් කොහොමද නැවත හටයකට ප්‍රතිසන්ධි සිතක් ඇති වන්නේ?

පිළිතුර : සත්වයෝ වර්ග 3 ක් ඉන්නවා.

එක වර්ගයක් තමයි සිතයි - කයයි දෙකම තිබෙන සත්වයෝ. මේ අපි වගේ. තව විදියකට වචනයක් පාවිච්ච කරනවා" වෝකාරය" කියලා. මේ අනුව,

- 1) ඒක වෝකාර සත්වයෝ
- 2) වතු වෝකාර සත්වයෝ
- 3) පංච වෝකාර සත්වයෝ

වගයෙන් කොටස් 3 යි. අපි අයිති වෙන්නේ පංච වෝකාර සත්ව කොටසට. රුප වෝකාරය, වේදනා වෝකාරය, සංඝා වෝකාරය, සංඛාර වෝකාරය, වික්ද්‍යාණ වෝකාරය යන වෝකාර පහෙන්ම යුත්ත වුනු සත්ව කොට්ඨාගයට තමයි අපි අයිති වෙන්නේ.

තව සත්ව කොට්ඨාගයක් ඉන්නවා රුප වෝකාරය පමණයි තියෙන්නේ. ඒ සත්ව කොට්ඨාගයට කියනවා "ඒක වෝකාර සත්වයෝ" කියලා. ඒ අයට රුපයක් තියෙනවා. නමුත් වේදනා, සංඝා, සංඛාර, වික්ද්‍යාණ නැහැ. අසක්ද තලයේ ජීවත් වන සත්වයන් අයිති වන්නේ මේ වර්ගයට. ඒ අයට රුපය පමණයි තියෙන්නේ. සිතක් නැහැ.

තවත් සත්වයෝ කොටසක් ඉන්නවා. ඒ අයට රුප වෝකාරය නැහැ. අනිත් වෝකාර හතරම තියෙනවා. මේ අය හඳුන්වන්නේ වතු වෝකාර සත්වයෝ කියලා. ඒ අය තමයි අරුපාවට බූහ්ම ලෝකවල ජීවත් වන්නේ.

මේ අනුව ඒක වෝකාර, වතු වෝකාර, පංච වෝකාර වශයෙන් සත්වයේ කොටස් 3 ක් ඉන්නවා.

රුප වෝකාරය = ඒක වෝකාර සත්වයේ

වේදනා වෝකාරය

සංයු වෝකාරය

සංඛාර වෝකාරය

වික්ද්‍යාණ වෝකාරය

රුප වෝකාරය

වේදනා වෝකාරය

සංයු වෝකාරය

සංඛාර වෝකාරය

වික්ද්‍යාණ වෝකාරය

} වතු වෝකාර සත්වයේ


} පංච වෝකාර සත්වයේ

ලෝකයේ ජීවත් වන සත්වයේ කළකිරීමට පත්වන්නේ අමුතු විදියටයි. විවිධාකාර දේවල් වලට විවිධ විදියට කළකිරෙනවා. සමහරු කළකිරෙන්නේ වද වේදනාවල් වලට, සමහරු කන විදියට කළකිරෙනවා, තවත් සමහරු අදින පළදින විදියට, හිටගෙන ඉන්න විදියට, බලන බැල්මට, කටහඩට, කන බොන දේවල් වලට කළකිරෙන්න පටන් ගන්නවා. එහෙම කළකිරිලා, නානා ප්‍රකාරයට දේවල් වලට කළකිරෙනවා. ගෙදර හතර දෙනෙක් ඉන්නවා නම් කළකිරීමත් හතර ආකාරයකටයි. අන්තිමට ඒ අය තමන්ගේ සිත ගැනත් කළකිරෙනවා. වේදනාවට, සංයුවට, සංඛාර වලට, වික්ද්‍යාණයට ඔක්කොටම කළකිරෙනවා. හිත තිසා තමයි මේ ලක්කොම කියලා සිතනවා. හැබැයි මේ අය රුපයට කළකිරෙන්නේ නැහැ. රුපයට නම් අතැහැන්නේම නැහැ. මේ අත කෙනිත්තුවත් ඔවුන්ට, අතට, කකුලට නෙවෙයි

වේදනාට තියෙන්නේ කියලා හිතනවා. ඉතින් සමහරු හිත ගැන කළකිරිලා-කළකිරිලා ඒ අයට හිත එපා වෙලා භාවනාවක් පටන් ගන්නවා. හිත එපාම කියලයි භාවනා කරගෙන යන්නේ.

එහෙම වූනාට පසුව මේ අය භාවනා කරගෙන යනකාට නාම ධර්ම කෙරෙහි කළකිරෙනවා. එහෙන් රුපය කෙරෙහි කළකිරීමක් ඇතිවන්නේ නැහැ. ඔන්න මය වෙලාවේ මේ කෙනාට භාවනා කරලා තියෙන නිසා හොඳ ශක්තිමත් දායාන හිතක් තියෙනවා, කයකුත් තියෙනවා. මෙයා දැන් මැරෙන්නයි යන්නේ. හිත ගැන කළකිරී භාවනා කළ නිසා එයා මෙතනින් වූත වෙලා ප්‍රතිසන්ධි හැටියට රුපයක් ඇතිව, ප්‍රතිසන්ධි සිතක් නැතිව ඉපදෙනවා. එතනදී ලොකු මැටි ගුලියක් වගේ තමයි රුප කය පවතින්නේ. මෙයා මේ විදියට කල්ප 500ක් ඉන්නවා. අපි මෙහෙම කිවිවට, මේ රුප හරිම සියුම් විදිහටයි පිහිටන්නේ.

කල්ප 500ක් ගියත් ර්මුග භවයේදී විත්ත ශක්තිය නවත්වපු තැන විනාශ නොවූ නිසා තැවත කාම භවයේ උප්පත්තියක් ලබනකාට ඒ හිත තැවත භට්තන්නවා. ඒ කාලයේදී කලුණාණ මිතු සම්පත්තිය ලැබිලා හොඳ තැනක ඉපදුනොත් ඉතා හොඳ වෙනස් ජ්විතයක් ලබන්නත් පුළුවන්. ඕකට හේතුව එයා නවත්තපු තැන කල්ප 500 කට පෙර නාමය නතර වූ තැන තිබූ බලය හේතුවෙන් තැවත හිත උපදින්නට පුළුවන්. දැන් මය කල්ප 500ක් හිත තැතුව ඉපදිලා හිටපු කාලය තුළ තිබෙන භයානකත්වය තමයි, ඒ කාලයේ අනිත් ලෝක වල බුදුරජාණන්වහන්සේලා පහළ වෙලා, බණ අහලා, දන් දීලා පින් කර ගන්න තියන අවස්ථාව මේ අයට නොමැති වීමයි. ඒ නිසා බුදුරජාණන්වහන්සේ මෙතැනට කිවිවේ “අහව්‍ය තලය, අහව්‍ය ස්ථානය” කියලයි. මේ “අසක්කුදු තල” බුහුම ලෝකයයි.



තවත් සමහරු කළකිරෙන්නේ රුපයට. මේ රුපය නිසා තමයි සියලු ලෙඛ දුක් හට ගන්නේ. වැස්සට තෙමුනත් ලෙඛ, අව්වට වේළනත් ලෙඛ, හිටගෙන සිටියත් ඉදගෙන සිටියත් ලෙඛ, ලැකින් තව කෙනෙක් සිටියත් ඒත් ලෙඛ.

දැන් බලන්න, කෙනෙක් විවාහයක් කර ගන්න හිතුනා කියන්න. ඉතින් ඉස්සේල්ලාම සූදුසුකම විදියට බලන්නේ මේ කෙනා සාංකීක දාන කියක් දිල තියෙනවද කියලද? එහෙම අහන්නේ තැහැනේ. ගොටෝ එකක් ගෙනාවද තියෙනවද? කියලා තමා අහන්නේ. එහෙමනම් මුලින්ම බලන්නේ රුපය දිහා නේද? මිනිස්සු උස්, මිටි, මහත ආදි වශයෙන් වර්ග කරන්නෙන් රුපයට අනුවයි. වින මිනිස්සු, කොරියානු, යුරෝපීය, ඉන්දියානු වශයෙන් මත්තසයෝ රුපය මුල් කර ගෙන වෙන් කෙරෙනවා නේද? ඒ නිසා සමහරු ලෝකයේ තිබෙන මේ රුපයට කුමති තැහැ. අතිත් අතට විශාල වැඩ කොටසක් මේ රුපය නිසා කරන්න සිද්ධ වෙනවා. මේ රුපයට කන්න බොන්න දෙන්න මින, අදින්න දෙන්න මින, ඉන්න හිටින්න ගෙවල් හදන්න මින, යන යන තැන ඔසවාගෙන යන්න මින, මැරුණට පස්සෙන් එම්බාම් කරන්න, පෙවිට හදන්න මිනැ. මේ ආදි වශයෙන් නොයෙක් දේ කරන්න වෙනවා.

ඉතින් මේ රුපයට කළකිරෙන්න හේතුවන කරුණු හිතන්න පටන් ගන්නවා. එට පස්සේ ඒ අය හිතනවා අහස ගැන. අහස සුදු ද - කඩ ද - නිල් ද කියලා තැහැව ඔහෙන් අහස ගැන

හිතල හිතල ආකාස සංයුව ඇති කර ගන්නවා. ඒකට කියනවා “ආකාසංන්දේශායතන බ්‍රාහ්මය” කියලා. එසේම අපි අමතක කරන්ව මොඳ නැ, මේ ආකාස සංයුව ඇතිකරගන්නේ වතුරුප බ්‍රාහ්මය ආධාර කරගෙන කියන බව. රට පස්සේ මේ විදියට සළකනවා. අහස ගැන දැනගන්නේ සිතෙන්. රට පස්සේ හිතන්න පටන් ගන්නවා ඒ හිත ගැන. සමහර අය අහස, මේ පන්සල විතර ප්‍රමාණයට හිතනවා. ඒ ගැන දැන ගන්නා සිතත් පන්සලේ ප්‍රමාණයටම හිතනවා. අහස මේ ඩික්ලන්ඩ් තරම් ප්‍රමාණය නම් ඒ ගැන දැන ගත් සිතත් ඩික්ලන්ඩ් තරම් කියලා හිතනවා. මේ විදියට හිතලා හිතලා එය වියුද්ධාණ සංයුව වඩා ගන්නවා.

අහස ගැන සිතුවත්, හිත ගැන සිතුවත් මේ දෙකේම මොනවත්ම නැ කියලා ර්ලගට හිතන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ භාවනා කරනවා. මේ විදියට කිසිවක්ම නැ කියලා හිතලා භාවනා කරන්න පටන් ගන්නවා. මෙසේ වඩා ගත් සිත “ආකික්ද්වයුද්ධායතන බ්‍රාහ්මය” කියා කියනවා.

මොනවත් නැ කියලා හිතුවට ඒ බව දැන ගන්නේ සංයුවෙන් කියලා, රට පසුව දැනගන්නවා. රට පස්සේ ඒ සංයු ගැන හිතලා වැඩුන සිතට කියනවා “නේවසක්ද්ධානාසක්ද්ධායතන” බ්‍රාහ්ම සිත කියලා. මේ අවස්ථාවට, මේ තත්ත්වයට කියන්නේ “හවාග්‍රය” කියලා. මෙතැනින් එහාට බුහුම ලෝක වල තැනක් නැ. මේ තමයි සංසාරයේ ඉහලම තැන කියලා හඳුන්වන තැන.

මේ විදියට වෛශ්කාර 4 යි.

|                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------|------|-------|-----------|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------|------|-------|-----------|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------|------|-------|-----------|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------|------|-------|-----------|
| <p>විශ්වාසක්‍රාන්ති (ඩීලිංග්)</p> <table border="1" style="margin-left: auto; margin-right: auto;"> <tr><td>වේදනා</td></tr> <tr><td>සංජා</td></tr> <tr><td>සංඛාර</td></tr> <tr><td>වියුද්ධාණ</td></tr> </table> <p>ආප්‍රාප කලේ 20,000</p> | වේදනා | සංජා | සංඛාර | වියුද්ධාණ | <p>විශ්වාසක්‍රාන්ති (ඩීලිංග්)</p> <table border="1" style="margin-left: auto; margin-right: auto;"> <tr><td>වේදනා</td></tr> <tr><td>සංජා</td></tr> <tr><td>සංඛාර</td></tr> <tr><td>වියුද්ධාණ</td></tr> </table> <p>ආප්‍රාප කලේ 40,000</p> | වේදනා | සංජා | සංඛාර | වියුද්ධාණ | <p>විශ්වාසක්‍රාන්ති (ඩීලිංග්)</p> <table border="1" style="margin-left: auto; margin-right: auto;"> <tr><td>වේදනා</td></tr> <tr><td>සංජා</td></tr> <tr><td>සංඛාර</td></tr> <tr><td>වියුද්ධාණ</td></tr> </table> <p>ආප්‍රාප කලේ 60,000</p> | වේදනා | සංජා | සංඛාර | වියුද්ධාණ | <p>විශ්වාසක්‍රාන්ති (ඩීලිංග්)</p> <table border="1" style="margin-left: auto; margin-right: auto;"> <tr><td>වේදනා</td></tr> <tr><td>සංජා</td></tr> <tr><td>සංඛාර</td></tr> <tr><td>වියුද්ධාණ</td></tr> </table> <p>ආප්‍රාප කලේ 84,000</p> | වේදනා | සංජා | සංඛාර | වියුද්ධාණ |
| වේදනා                                                                                                                                                                                                                                     |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |
| සංජා                                                                                                                                                                                                                                      |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |
| සංඛාර                                                                                                                                                                                                                                     |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |
| වියුද්ධාණ                                                                                                                                                                                                                                 |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |
| වේදනා                                                                                                                                                                                                                                     |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |
| සංජා                                                                                                                                                                                                                                      |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |
| සංඛාර                                                                                                                                                                                                                                     |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |
| වියුද්ධාණ                                                                                                                                                                                                                                 |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |
| වේදනා                                                                                                                                                                                                                                     |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |
| සංජා                                                                                                                                                                                                                                      |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |
| සංඛාර                                                                                                                                                                                                                                     |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |
| වියුද්ධාණ                                                                                                                                                                                                                                 |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |
| වේදනා                                                                                                                                                                                                                                     |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |
| සංජා                                                                                                                                                                                                                                      |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |
| සංඛාර                                                                                                                                                                                                                                     |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |
| වියුද්ධාණ                                                                                                                                                                                                                                 |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |                                                                                                                                                                                                                                           |       |      |       |           |

මේ හතර ස්ථානයටම පොදු වූ වේදනා, සංඝා, සංඛාර, වික්ද්‍යාණ නිසා මේ හතර දෙනාට කියනවා එතුර චෝකාර සත්වයේ කියලා. මේ අය අරුපාවචර ලෝකයේ ඉන්න රුපයක් නොමැති සත්වයේ. කෙනෙක් භාවනා කරලා හඳා ගත් ශක්තිමත් වූ තොසේල්වෙන සිතට කියනවා අන් + එංජ “ආනෙංජ සමාපත්ති සිත” කියලා.

**ප්‍රශ්නයක් :** අවසරය ස්වාමීන් වහන්ස, අපට ධ්‍යාන වලට යන්න අසිරි වෙන්නේ ඇයි?

පිළිතුර: හේතුව අපි කාමයට බරයි. සිත සමාධි කරගන්න බැහැ. ඒ පැත්තටම අදිනවා. කාමයන්හි ඇති සැපය, අගයක් ලෙස සලකාගෙන එතනටම යන්නයි කැමැත්ත. යම් කිසි විදියකින් කාමය පැත්තට ගියෙන් එයා අයිමත් මේ පැත්තට එන්න කැමැත්තක් නැහැ. ඒහි සැපයට කැමතියි. ඒක ලෝක ස්වභාවයයි.

**ප්‍රශ්නය :** ඇයි අසිත තාපසතුමාට බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ පසු මේ ලෝකයට එන්නට බැරි වුණේ?

පිළිතුර : අසිත තාපසතුමාට උනේ, එයාට ඒ පැත්තට හියාට පස්සේ එහේ සැපය නොදිය. වින්දනීය වශයෙන් කිසිම දුකක් නැහැ. යෝනිසේමනයිකාරය එහෙම මොනවත් නැහැ. එයා එතනට අදාළ විමුත්ති රසය විදින කෙනෙක්. විමුක්තියක්නේ එතන තියෙන්නේ. නොවසක්ද්‍යානාසක්ද්‍යායතනය කියන්නේ මත්ස්‍යය වශයෙන් තිදිහස් තැනක්. එයා ඒක අත්විදිනවා. මක්කොම නාමධර්ම හතරයිනේ පවත්වන්නේ.

**ප්‍රශ්නයක්** තියෙනවතෙන ඇයි බුද්‍යාමුදුරුවේ එතැනට වැඩියෙ නැත්තේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගන්න නම් කරුණු දෙකක් එතැන තියෙන්න ඕනෑ.

එකක් තමයි බුද්ධ දරුණනය. නොවසක්ද්‍යානාසක්ද්‍යායතනය කියන තැන එය නැහැ. බුදුරජාණන් වහන්සේ දකින්න ඇස්

නැහැලෙන. අතින් එක, බුදු බණ අහන්න නම් කන් අවශ්‍යයි. ඒ අයට කනත් නැහැ. කන් නැති නිසා බණ දේශනා කලත් ගුවණය කරන්න හැකියාවක් නැහැ. බණ අහන්නත්, බුදුනාමුදුරුවේ දැකින්නත් කාමාවටර සිත් අවශ්‍යයි. අරුපාවටර බුහ්ම ලෝකයේ සිටින බුහ්මයාට වුනත් බණ අහන්න කන් අවශ්‍යයි, දරුණනය වෙන්න ඇස් අවශ්‍යයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එතැනට වැඩියේ නැත්තේ. හේතුව එහේ තියෙන්තේ මනායතනයට සම්බන්ධ කරුණු පමණයි.

මෙහෙම නිතන්න, භාමුදුරුවේ තමක් භාවනා කරලා මේ සමාපන්තිය හදාගත්ත කියලා. මේ ප්‍රසන්න, සෞම්‍ය අරමුණට කියන්නේ “ගරු ආරම්මණය” කියලා. යම්තිසි තැනක හිටගත්තත් මේ තත්ත්වයට පත් වූ විට ක්ෂණයකින් සමාධිය ගන්න පුළුවන්. හේතුව අර ගරු ආරම්මණය නිතට එන නිසයි. මේ භාමුදුරුවේ විවේකයක් එහෙම අරගෙන රාත්‍රියේ නිත්දට යදී හදිස්සියේ හඳුයාබාධයක් ඇති වුනා යයි සිතන්න. ඒ අනුව මේ ස්වාමීන් වහන්සේ අපවත් වෙනවා. අපවත් වන්නේ හඳුයාබාධයකින් වුනන් එය ගරිරයට සිදුවුවක් විතරයි. සිතට එන්නේ, මතක් වෙන්නේ මොහොතකට කළින් සිදුවු ගරු ආරම්මණයයි. එය එසේ වෙනවාමයි. ඉතින් හඳුයාබාධය හැඳුන ගරිරය මෙහේ තියෙදී උන්වහන්සේගේ ප්‍රතිසන්ධිය ඇතිවන්නේ අරුපාවටර විපාක සිදුවන අරුපාවටර බුහ්ම ලෝකයෙයි. එට පස්සේ ප්‍රතිසන්ධි සිතත්, හවාංගයත් අරුපාවටරයි. එතැනින් කල්ප අසුහතරදහසක් ආයුෂ ගෙවා වුත වන විතත් අරුපාවටරයි.

මනුෂ්‍ය ලෝකයේ කෙනෙකුට ඇතිවන ප්‍රතිසන්ධි සිතත්, හවාංග සිතත්, බුහ්මයාගේ භාවංගයත් අතර බොහෝ වෙනස්කම් තිබෙනවා. බුහ්ම ලෝකවල හටගන්නා හවාංග හරි ප්‍රහලයි, දාන සම්පූර්ණක්තයි, සෞම්‍යයි.

රුපාවචන බූහ්ම ලෝක 16 ක් තියෙනවා.

- 1) බූහ්ම පාරිසංඛ්‍ය
  - 2) බූහ්ම පුරෝගික
  - 3) මහා බූහ්ම
  - 4) පරිත්තාහ
  - 5) අප්පමාණහ
  - 6) ආහස්සර
  - 7) පරිත්තසුහ
  - 8) අප්පමාණසුහ
  - 9) සුහකීණ්හක
  - 10) වේහප්ථල
  - 11) අසක්කු තලය - බුදු බණ අසන්නට නොලැබෙන තලය
  - 12) අවිහ
  - 13) අතප්ප
  - 14) සුදස්ස
  - 15) සුදස්සී
  - 16) අකත්තිවියක
- }
- ගුද්ධාවාසය

මෙම ගුද්ධාවාස බූහ්ම ලෝකවල ඉන්නේ උසස් අනාගාමී එලයන්ට පත්වී උප්පත්ති වශයෙන් එහි ගියාවූ උත්තමයන් වහන්සේලා. නැත්තම්, මෙහිදී අනාගාමී වී එහිදී රහත් එලයට පත්වූවා වූ උතුමන්. ඒ ලෝකවල සිට බුදුරජාණන් වහන්සේලා

දකින්නට, බණ අසන්නට මේ ලෝකයට එන්නට පුළුවන්. මේ බුහුම ලෝක 16 න් අසක්කු තලයේ අය හැර, අන් හැම ලෝකයේම සිටින අය බණ අහන්නත්, බුදුරජාණන්වහන්සේ දකින්නත් මේ ලෝකයට එනවා.

රුපාවචර බුහුම ලෝකවල අපේ යාතීන්, හිතවතුන්, ස්වාමීන්වහන්සේලා වගේ අය ඉපදෙන්නට පුළුවන්. පංචතීවරණ ධර්ම යටපත් කරගෙන ද්‍රාන පිහිටුවා ගතහාත්, එම ගරු ආරම්මණ සිහිපත් කරගත නොත් ගිහි පින්වතුන්ටත් එහි ඉපදෙන්නට පුළුවන්.

හැබැයි භාවනා කරලා කරලා සමහර විට අරුපාවචර බුහුම ලෝකයක එහෙම ඉපදෙනාත් අපිව අනාථ වෙන්න පුළුවන්. කිසිවක් කරගන්න බැරුව කාලයක් අනාථ වෙනවා. එහෙම කියන්නේ උසස් මාරුග එල අවබෝධය වශයෙනුයි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී එහේ ඉපදීමට මේවා වඩන්න කියලා උපදෙස් දුන්නේ නැහැ. අතිත් කර්මවාදී ආගම් වල යෝගී අය - හින්දු අය කියන්නේ මේ අරුපාවචර ලෝක වල ඉපදීම “විමුක්තිය” කියලයි. බුදුරජාණන් වහන්සේ දේනා කළේ ඒවා “පරම විමුක්තිය” නොවේ “කුජ්පා විමුක්තිය” කියලයි. ඒ කියන්නේ ඒවා වෙනස් වී යන විමුත්ති විදියක් බවයි, ඒවා ස්ථිර නැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිවිවේ මේ ද්‍රාන හැම එකක්ම වඩන්න ඕන කාමයන්ගෙන් වෙන්වීමට පදනමක් සාදාගැනීමට පමණක් ලෙසයි.

අපට තිබෙන්නේ බුහුම හෝ දේව ගරිර නොවේ. අපට තිබෙන්නේ මනුෂය ඇගක්. මනුෂය ගරිරයක්. මෙහෙම ඉන්න අපට හිතක් කියලා දෙයක් තියෙනවා කියලා දත්තවානෙ. සිත කියලා කියන්නේ අරමුණක් ගත්තා ගක්තිය. අපි ආනාපානසති භාවනාව වඩන විට අපට දැනෙන්නේ ආශ්වාස, ප්‍රශ්වාස ආරම්මණය තිබෙන්නේ කොයි පැත්තෙන් කියලද? ඉස්සරහිතද? පිටුපසින්ද? වමෙන් හෝ දකුණෙන්ද? මෙය ඔබට දැනීයන්නේ

කොහොමද කියා සිතා බලන්න. අපි මේ දැනෙන ගතිය කියලා කියන්නේ සිතටයි. දෙනෙන් පියාගෙන අපි වහලේ සිවිලීම ගැන සිතමු. අපට එය දැනේන් පහළ සිට ඉහළට. ඒ වගේම හිතන්න අපේ කන කසනවා කියලා. ඒ වෙලාවට අපට සිතෙන්නේ මදී සිට ඒ කන තිබෙන පැත්තට, හරහට නේද? තිකට කියල හිතලා බලන්න. එවිට දැනේන් උඩ සිට පහළට නේද? ඒ අනුව අපට දැනේන්නේ අපේ නාසයට පිටුපසින් කොතැනක හෝ මේ දැනෙන සිත තියෙනවා වගේ කියලා නේද? එය සිත තිබෙන තැන ඇත්තටම අපට දැනෙන හැටි මහොමයි. සිත කියන එක කොතැන තිබුණ්න් අපට දැනෙන ගතියන්, දැනීමට හසුවන දේන්, අරමුණ හසුරුවන ආකාරයන් අපේ භාවනාවට බොහෝ උපකාරී වෙනවා.

අපි දැන් ධර්ම සාකච්ඡා කලා, ඇහුවා, ප්‍රශ්න කලා, මෙනෙහි කලා. බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ සත්‍ය ධර්මය දේශනා කොට තිබූ හෙයින් අපට මේ ගැඹුරු වූ ධර්මය විමසීමට, දැනගැනීමට හැකි වුනා. ඉතින් මේ ගැඹුරු ධර්ම කරුණු විමසීමෙන්, දැනගැනීමෙන් සිහිය දියුණු කරගැනීමට කුසල් සිත් - විමසන සිත් වඩා ගැනීමෙන් ධර්මවිතය බොත්සංගය වැශේවා. ඒ වගේම මේ ධර්මය හොඳින් වටහාගෙන, තාවකාලික නැවතීමක් නැති, ආකාස වියුක්කාණාදි වූ ධර්මත් නැති ගාන්ත් වූ තිරවාණ ධර්මය අවබෝධ වේවා!

## ධරම දේශනාව

මාත්‍රකාව : මරණය සහ වුති සිත - පළමු කොටස

දේශකයාණන් වහන්සේ : පූජ්‍ය හන්තේ ජ්‍යෙෂ්ඨ කාර

ස්ථානය : ඩික්ලන්චිඩී, ශ්‍රී ලංකාරාම විභාරස්ථානය

දිනය : 2015-04-18

## 5

### මරණය සහ වුති සිත

පළමු කොටස

අපි මේ වෙළාවේ හැම දෙනාටම ආයිරවාද කරනවා, විශේෂයෙන් මේ වැඩ සටහනේ මේ කියල දෙන දරම කොට්‍යායය හොඳට තේරුම් ඇරගෙන, මේ පාඩමෙන් බුදුරජාණන් වහන්සේගේ දරමයේ දේශනා කරලා තියෙන මැරෙන සැටි කියන මරණය සිදුවෙන ආකාරය හොඳට තේරුම් ගන්න ලැබේවා කියලා.

අර කවුද කිවිවේ? මැරෙනා සැටි මම පෙන්වන්නම් කියලා, (...මද්දම බණ්ඩාර...) අන්න.... මද්දම බණ්ඩාර. ඉතිං මේකෙන් තියෙන්නේ මැරෙන සැටි පෙන්වන විදියයි. මේක හැඳුයි රිකක් සංකිරණයි. මේක සංකිරණ වැඩසටහනක්. හරි පරස්සමින්, අවුල් කර ගන්නේ නැතිව තේරුම් ගන්න ඕන. ඉක්මන් තොවී, ඒ කියන්නේ ඉක්මන් උනොත්, ඉස්සෙල්ලා මේට කළින් කියල තියෙන පාලි වවන කැලී එහෙන් මෙහෙන් ගෙනල්ල හඡ්ප ගන්තොත්, මේක ගුහණය කරගන්න තේරුම් ගන්ට අමාරු වෙනවා, සහ තමන්ගේ හිත පටලවා ගන්නවා. ඒක නිසා මේක හොඳට පරිස්සමින් තේරුම් ගන්න.

මැරෙන අවස්ථාවේ ඇතිවෙන්නාවූ මතකයන් නිෂ්පාදනය වෙන්නේ, එහෙම නැත්තම් ඒ මතක රුප හැදෙන්නේ කරම ගක්තියෙන්. දැන් මේ සියලු දෙනාම සුදානම් තේදි? මේ කාරණය අහගන්න ? (මිච්, එහෙමයි ස්වාමින් වහන්ස)

අපි කියනවා, මරණාසන්න අවස්ථාවේදී අපට සිහියට නැගෙනවා, මොනවදී කරමය, කරම නිමිත්ත සහ ගති නිමිත්ත කියල ධර්මතා තුනක්. මොකක්ද ඒ ?

- 1). කරමය
- 2). කරම නිමිත්ත
- 3). ගති නිමිත්ත

මේවා විත්ත විඳීදී එහෙම නැත්තම් අරමුණුද? මේවා අරමුණු බව දැනුගන්න. මෙතන බොහෝ දෙනා පටලවා ගන්න තුනක්. මේවා විත්ත විඳී නොවයි. මේවා සිත් වලට අරමුණු වන අරමුණු පමණයි. ඒ අරමුණු තුනක්ම එනවදී? දෙකක් එනවදී? එකක් එනවදී? එක්කෙනෙකුට ඉදිරිපත් වෙලා එන්නේ එකයි. ඒක කරම අරමුණ වෙන්න පුළුවන්. කරම නිමිති අරමුණක් වෙන්න පුළුවන්. නැත්තම් ගති නිමිති අරමුණක් වෙන්න පුළුවන්.

දැන් පරිස්සමින් තේරුම් ගන්න. කරමය අරමුණු කරගෙන සිත් ඇති වෙනවා, නැත්තම් කරම නිමිත්තක් අරමුණු කරගෙන සිත් ඇති වෙනවා. එහෙමත් නැත්තම් ගති නිමිත්ත අරමුණු කරගෙන සිත් ඇතිවෙනවා. සිත් ජේල් ජේල් ඇතිවෙනවා. මරණාසන්න වෙනකොට ඒ අරමුණ මතක් වීම ඉක්මනට වෙන්න පුළුවන්.

ඒ අරමුණු මතක්වීම මරණාසන්නය කිවිටු වෙනකොට වෙන්න පුළුවන්. නැත්තම් රේ ද්වසකට ඉහත වෙන්න පුළුවන්. පැයකට දෙකකට උඩි වෙන්න පුළුවන්. සමහර වෙලාවට රේ වරුවකට දෙකකට උඩි වෙන්න පුළුවන්. ඒවා එන්න පටන්ගන්නවා. ඒවා

මතක් වෙන්න පටන්ගන්නවා. ඒවා මතක් වෙවී, මතක් වෙවී යට යනවා, උඩ එනවා, ඔහොම තියනවා.

දැන් මරණාසන්න අවස්ථාවේදී මොකක්ද එනවා කිවිවේ. කර්මය / කර්ම නිමිත්ත / ගති නිමිත්ත. දැන් මේවා මතක් වෙනවා. මික මතක් වෙවී, මතක් වෙවී තියනවා. යට යනවා, උඩ එනවා, ඔහොම තියනවා.

දැන් අපි හැමදෙනාම ජ්වත්වෙලා ඉන්න කාලදී ජ්වත් වෙන්න අරමුණක් ඕන. දැන් මේ වෙලාවේ මේ පිංචුන්ට හිතන්ට අරමුණක් ඕන. අහන්න ගබඳ අරමුණක් ඕන. ඉතිං මේ හැම වෙලාවේම මොකක් හරි වැඩක් කරන්නේ බාහිරෙන් එන අරමුණක එල්ලිලාම තමයි. නැත්තම් හිත ඇතුළෙන් එන අරමුණක එල්ලිලාම තමයි මේ හිත වැඩ කරන්නේ. අරමුණක් නැතිව හිතක් පහළ වෙන්නේම නැහැ. ඒ අරමුණ වැඩකට ඇති එකක්ද, නැති එකක්ද කියන එක වෙනම කරාවක්. වැඩකට නැති ඒවත් තියනවා. ඇති ඒවත් තියනවා. කොහොම උනත් අරමුණක් ඇතිවම තමයි මේ සිත පවතින්නේ.

ඒ වගේම තමයි, මරණාසන්න අවස්ථාවේදින් මොකක් හරි අරමුණක් එනවා. අරමුණක් ඇතිව තමයි සිත යන්නෙන්, අරමුණක එල්ලිලා තමයි හිත උපදින්නෙන්. එක තමයි ස්වභාවය. මැරෙන්න කිවිටු වෙනකාට ඒ නිමිති, කර්මය කියන නිමිත්ත හරි, කර්ම නිමිත්ත කියන එක හරි, ගති නිමිත්ත කියන එක හරි අල්ලගෙන සිත් පහළ වෙනවා දිගටම.

මේ පින්චුන්ට තේරනවද කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන ඒවා මොනවාද කියලා? තේරුනේ නැ තේදා? තමන්ට වැටහෙන්නේ නැතිව, වැටහුනැයි කියලා ඉදීම තමන් තමන්ව රවවිටා ගැනීමක්. එහෙම වුනොත් සිද්ධ වෙන්නේ අවබෝධයෙන් අහකට යැමයි.

අපි ජ්වත කාලදී කරපු දේවල් තියනවා. ඒ වැඩ කරන්න ආධාර කරගත් දේවල් තියනවා. ඒවාට කියනවා කර්ම සහ කර්ම

නිමිති කියලා. දැන් අපි හිතමු අපි කුසල, අකුසල, පැන්තෙන් නිතර කරා කරන නිසා කුසලයක් කරනවා කියලා. අපි හිතමු, බෝධීන් වහන්සේ නමක් ලගට හිහින් අපි අවට අතුගානවා. එතකාට මේ අතුගාන වෙලාවේදී, අතුගාපු කාලේ, අතුගැම කරපු සිත මතක් වෙනවා. මම අහවල් ද්‍රවසේ මේ වගේ වැඩක් කළා කියලා මතක් වෙනවා .

ඒ කොයි වෙලාවේද මතක් වෙන්නේ? මැරෙන්න කිවිවූ අවස්ථාවක. එතකාට ඒ ක්‍රියාව මතක් වෙනකාට හිත ඒක අල්ල ගන්නවා. අන්න ඒ ක්‍රියාව මතක් වෙන එකට කියනවා කරමය සිහිපත් වෙනවාය කියලා.

දෙක - ඒ ක්‍රියාව කරන්න ආදාර වෙවිව දේවල් තියනවා. ඉදාල මතක් වෙනවා. නැත්තම් ඒ මිදුල මතක් වෙනවා. නැත්තම් බෝධීන්වහන්සේ මතක් වෙනවා. නැත්තම් තාප්පයක් මතක් වෙනවා. ඒ කියන්නේ ඒ ක්‍රියාව කරන්න අසල තිබිවිව, උද්වී වෙවිව, උපකාර වෙවිව සළකුණු මතක් වෙනවා. ඕවා මතක් උනාම සිත ඒක අරමුණක් හැරියට අල්ල ගන්නවා. අන්න ඒකට කියනවා කරම නිමිත්ත මතක් වෙනවාය කියල. මේවා දැන් අපේ මතකයේ නැහැ කියමු. අතිතයේ සිද්ධ වෙලා යට ගියපු දේවල්. මරණාසන්න අවස්ථාවේදී ඉලිප්පිලා එනවා. ඒ එන්නේ කරම ගක්තියෙන්, කරම බලයෙන්. කරමය සිහිපත්වෙලා මේකු මතක් වෙන්නේ විපාකයක් හැරියටයි. ඔය දෙකම මේ ඒවිතයේ අතිතයේ සිදු වුන දේවල්.

සමහර ඒවා තියනවා ඒ කරමවල ගක්තියේ හැරියට පසුගිය කරමයේ විතරක් නොවෙයි, කරම නිමිත්තේ විතරක් නොවෙයි, එකක් විපාක දෙන්න තියනවාතේ තැනක්. විපාක දෙන දෙවන ආත්ම හාවයක්, අන්න එතන සළකුණුත් එකක් දෙකක් අව්‍යාස්සලා ඇදාලා දෙනවා. ඒක කරන්නේත් කරමයෙන්. ඒකට කියනවා අඟිත් හවයේ නිමිත්තක්, අඟිත් ගතියේ නිමිත්තක් කියලා. බෝධීන් වහන්සේ නමක් වටේ මිදුල අතුගැවාත් තරක

තැනක යන්න බැඳෙන්. ඒක නිසා ඒ වේලාවට වෙන්නේ එක්කෝ දිව්‍ය විමානයක් හරි, ලස්සන උයනක් හරි, ලස්සන සැරසිලි තියෙන තැනක් හරි මතක් වෙන්න පුළුවන්. ඒ විදියට තමයි ඒක එන්නේ.

දැන් මේ කරමය, කරම නිමිත්ත, ගති නිමිත්ත එන්නේ මොකටද? මතසට පෙනෙන ඔය දෙයකට හිත අල්ලනවා. හිත අල්ලා ඒකට අනුව තමයි මෙහෙන් අයින් වෙලා එහා පැත්තට යන්නේ. මත්ත දැන් තේරෙනවද කරමය, කරම නිමිත්ත, ගති නිමිත්ත? ඔය කිවේ හොඳ පැත්ත ගැන. දැන් නරක පැත්ත ගැනත් සළකා බලමු.

හරක් මරන මනුස්සයෙක් ඉන්නවා. එයා ගොඩික් කාලයක් ඒ වැඩි කළා. මරණාසන්න අවස්ථාවේදී, එයා ඒ කළ වැඩිය එයාට සර්වීට වගේ පේනවා. ඒකට කියනවා කරමය කියලා. එයා හරක් මරන්න යොදා ගත්තු, ආධාර කරගත්තු පිහියක්, උලක්, යකඩයක්, සත්තු එහෙමත් මතක් වෙනවා නම් ඒකට කියනවා කරමය කිරීමට ආධාර වෙවිට සළකුණු හෙවත් කරම නිමිති කියලා.

එ මනුස්සයා ඒ කරගත්ත කරමයේ බලයෙන් අනාගතේ යන්න තැනක් තිබෙනවා නම්, එතැන තිබෙන්නාවූ සළකුණුත් ඉස්මතු කරලා දෙනවා. ඒවාට කියනවා ගති නිමිති කියලා.

මන්න ඕවා තමයි අරමුණු. මේවා එන්නේ කොයි වෙලාවටද? කොයි කාලයටද? මරණාසන්න අවස්ථාවේදී. මරණාසන්න අවස්ථාවේදී කිවිහම ඒක මැරෙන්න මොහොතකට කළින් වෙන්න පුළුවන්, ක්ෂණයකට කළින් වෙන්න පුළුවන්. ක්ෂණය කියන්නේ තත්පරයෙනුත් කොටස් ගණනකින් එකක් නේ. ඒ වේලාවට වෙන්න පුළුවන්, නැත්තම් ද්විසකට උඩි සතියකට උඩි මතක් වෙවි මතක් වෙවි එනවා.

இய சீட்டின் குறை அல்ல தியநவனே தீநிச்சூ கியநவா. மல் வது பேநவா கியநவா .... ரஸ்ஸந மல்வது .... விமான .... கிள்டர் .... கலிவர .... பல்லேர் .... அலி அநீஷ ... பேநவா கியநவா. அடை கொ யந்த லினவா பேநவா கியநவா. லீஹமனே. லீவா தமசி சுலக்ஞி. லினகோட் இய விடியடி மரணங்கள் அரமுஞ் குறை கியவெனவா. மேலா மோனவடி? ஹிதடி? அரமுஞ் டி? மேலா அரமுஞ். டை உந்த லீக்கு டுவரசி.

டை மே அரமுஞ் ஹைடென விடிய கிவிவா. அரமுஞ்குடி அரமுஞ்கு டை குற்ற பூலுவன்டி? எஹைனே. லீஹநமி அரமுஞ் டைகுற்றனே மோகெந்டி? ஹிதென்.

மரணங்கள் வித்த விரீயகு வைகிரந்தே அமுஷ விடியடி. டை மே வாஹநயகு பழுதென யநவா. வாஹநய வீரயென் திதின் நவநிதந்த யநகோட் மோகக்டி வெந்தே. சீலேர் (slow) வெனவா. வீரய அபிவெனவா. சீலேர் (slow) வெலா திதின் தமசி நவதின்தே. லீ வாஞ் அதே ஹிதத் வீரயென் வைகிரலா, வைகிரலா மரணங்கள் அவச்சிலாவுட லினகோட் சீலேர் (slow) வெனவா. மரணங்கள் வீலாவேடி ஹித டிர்வலடி. திதிவிவ அரமுஞ்கு லீல்லிலா ஒந்தவா மிச அல்த் அல்த் லீவா ஹித ஹித ஒந்த பூலுவன்குமக்கு நை. மே சீத் பல்ல வெந்தே பேலி பேலி. லீகுடி கியநவா சீத் பேலியகு ஹெவத் வித்த விரீயகு கியல். லீகு சீதக (வித்தயக) ஆயுதய க்குஷன் 1 டி. லீ க்குஷன் 17 கித் வித்த விரீயகு சுமிபூர்ண வெனவா. அல்த் வித்த விரீயகு லினவா நமி லீகுத் வித்தக்குஷன் 17 கித் லிந்த சினை. மே விடியடி தமசி மே வைசீ சீட்டிவ வெந்தே.

மேக ரீககு சங்கிரனடி. பரேச்சுமின் அழைந்குத் தெட்டா. டை மே கியப்ர ரீக தெர்ரைஞ்டி? லீஹநமி, தவ லீககு ஹிதமு.

லீ தமசி மரணய சீட்டிவ வென கும கிபயகு திவெநவா. லினமி, கும 6 கு திவெநவா. அபி மூரேந கோட் மே அதே வர பிடாவ

(කරණ ඒවා) කරම වෙනවා. කරම නිමිතින් වෙනවා. ඒ වෙලාවට තිබෙන එකකුත් කරම නිමිත්තක් වෙනවා.

- 1) අපි මෙහෙම හිතමු. දැන් කෙනෙක් මරණාසන්නයි. දැන් පිරින් කියන්න ස්වාමීන් වහන්සේලා වඩුම්මනවා. ඉතින් ස්වාමීන්වහන්සේලා පිරින් කියනවා එයාට ඇශෙනවා. ස්වාමීන්වහන්සේලා ජේනවා. එතකොට ඇශෙන් ඒ දැරුණනය ගන්නවා. ස්වාමීන්වහන්සේලා දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න ගමන්ම ඒ විත්ත විටිය කෙළවර එයාගේ වුතිය සිද්ධ වෙනවා.

ඒ වෙලාවේ එයාගේ මතකයට ආව සළකුණ මොකක්ද? ස්වාමීන් වහන්සේලා. එතකොට එයා ස්වාමීන් වහන්සේලා කියන ඒ දැරුණනය අරගෙන තමයි මෙහෙන් අයින් වෙලා, අනිත් පැත්තට (අලිත් භවයට) යන්නේ. එයාගේ අලිත් භවයේ නිමිත්ත මොකක්ද? ඇශෙන් ගත්ත ගුමණ රුපයක්.

- 2) කෙනෙක් මරණාසන්නව බණ අහගෙන ඉන්නවා. බණ හෝ පිරින් අහගෙන ඉන්න කොට කනෙන් ගබාය ඇශෙනවා. පිරින් කියන ගබායට කන හරවාගෙන ඉන්නවා. රේට පස්සේ මොකද වෙන්නේ. එයාගේ අවසාන සිතෙන් ගබායට බැඳෙනවා. ඒක අහගෙන ඉන්න ගමන් ඒ ගබාය අරමුණු කරගෙන එයා වූත වෙලා ප්‍රතිසන්ධිය ලබනවා. රේගා ජීවිතයට අරමුණු වුණේ මොකක්ද? ගබාය ගබා නිමිත්ත ගුහණය කරගෙන තමයි එයා යන්නේ.

- 3) අපි ස්වාමීන් වහන්සේලා වඩුම්මලා විශේෂ පුරාවක් කරනවා. පිරින් කියල, සමන්පිවිව මල් තියපු මල්වටියක් සහ හඳුන්කුරු පත්තු කරලා බුදුහාමුදුරුවන්ට පුරා කරනවා. දැන් මරණාසන්න කෙනාට අපුවෙනවා මේ සුවද. මෙයා සුවද විදිමින් සුවද එකක් ඉන්නකොට ඒ සුවද ආස්‍රාණය කරන්නාවූ මරණාසන්න විත්ත විටිය යනවා. ඒත් එකක්ම

එයාගේ වුතිය සිද්ධ වෙනවා. එතකොට නිමිත්ත වූණේ මොකක්ද? මේ සුවඳ.

- 4) ඉතින් මේ මරණාසන්න අවස්ථාවේදී, මේ කෙනා ජ්වත්ව ඉදිදි හොඳට කැවෙ බිවිත් තැනි උනත්, මැරෙන්න යනකොට දෙඩ්ම් යුප හරි, මිපැණි හරි මොනවා හරි කටටේ ගානවනේ. එතකොට දිවට දැනෙන රසය අරමුණු කරගෙන සිත් පහල වෙනවා. ඒකත් එක්ක ගිහින් එය වුතියට පත් වෙනවා. රේගට එහා ජ්විතයේදී හවාංගයට අරමුණු වෙන්නේ මොකක්ද? රසය.
- 5) රේගට මරණාසන්න ලෙඛාට කවුරු හරි පවත් ගහනවා හරි සිනිදු, සුමුදු දෙයකින් ඇග ස්පර්ශ කරනවා කියලා හිතමු. එහෙමත් තැන්නම් ඇද හරි කුළන් එක හරි සිනිදුවට පහසුවට මෙයාට දැනෙනවා. එය ඒක වින්දනය කරන ගමන් අවසාන විත්ත විවියේදී වුතියට පත්වෙනවා. ඒකට කියන්නේ ස්පර්ශය අරමුණු කරගෙන වුති වෙලා ප්‍රතිසන්ධියට ගියා කියලා.
- 6) රේගට තව එකක් තියෙනවා. මනෝ ද්වාරික වශයෙන් එන අරමුණු. මනාද්වාරික වශයෙන් එන අරමුණු මක්කොම පරණ ඒවා. දැන් මේවා (අරමුණු) ගන්නේ මොකන්ද? මනාද්වාරයෙන්. තව එකක් සිද්ධ වෙනවා. පරණ අරමුණු වක්බු ද්වාරයෙනුත් ගන්නවා. ඒක වෙන්නේ මෙහෙමයි. එයාගේ කර්ම ගක්තිය නිසා, කරපු කරමයක එලයක් හැරියට එයාගේ ඉස්සරහ දර්ශනය වෙනවා. ලස්සන විමානයක් / දිවා රථයක් / මල් මාලාවක්. මෙයාට මෙක හොඳට පේනවා. එතකොට එයාට වැඩ කරන්නේ මොකක්ද? ඇසුම තමයි. ඒක වක්බු ද්වාරය.

සමහර වෙලාවට ලස්සනට පිරින් කියන ගබඳය වගේ ඇහෙනවා. ඒ ගබඳය එයාට දැනෙන එකක්, නමුත් වැඩකරන්නේ දැනට තිබෙන්නාවූ ගෞත්ත ද්වාරයයි දැන් මේ කියපු කාරණය තේරෙනවද?

ර්ලයට අපි බලමු ඇහෙන් ද්‍රේගනයක් අරගෙන වූත වන විදිය:

අපට තියෙනවා මූල හිතක් කියලා එකක්. ඒකට හවාංග හිත කියල කියනවා. කේත්දිය හිත කියලත් කියනවා. අපි යම් කිසි දෙයක් බල බල ඉදල, වෙන දෙයක් අහන්න යනවනම් සිත හාවංගයට ගිහිල්ලා තමයි ආයිත් විත්ත විදියක් යන්න පටන්ගන්නේ. ඒක නිසා අපේ ජීවිතයේ මුල් හිත තමයි හවාංගය. ඒ හවාංගයෙන් තමයි සිත් පේළි වශයෙන් ගිහින් දෙයක් බලලා ආයිත් හවාංගයටම එන්නේ. ඔහොම විත්ත විටියක් යනවා, දෙයක් අහනවා, නැවත හවාංගයට එනවා, ආයිත් එකක් යනවා, දෙයක් බලනවා, නැවත හවාංගයට එනවා. ඔය විදියට හවාංග යේ සිට අතු අතු වගේ විත්ත විටි ගිහින් ගිහින් නැවතත් හවාංග යටම එනවා.

තිදාගත්තට පස්සේ අපට තියෙන්නේ හවාංග සිතයි. අපට මේ වැඩ කරන වෙලාවෙන් හවාංග සිත තියෙනවා. හැබැයි ඒකේ තිබෙන සූක්ෂ්ම කම නිසා, ඒකේ තියන සෞම්‍ය බව නිසා, ඒකේ තිබෙන ලයාන්විත සහ පිරිසිදු බව නිසා ඒක අපට තේරෙන්නේ නැහැ.

හවාංග සිතෙන් බිඳිලා යම් කිසි දෙයක් බලන්න යනකාට යන්නේ දිගට විත්ත විටියක් වශයෙනුයි. දැන් අපි මෙහෙම බලමු. දැන් අපි කිවිවනේ හවාංග සිත් දිගට යනවයි කියල. මෙහෙම අපේ සිතේ හවාංග සිත් යනකාට, අප ඉදිරියේ මෙතන තියනවා මලක්. හවාංගයෙන් බිඳිලා ගිහින් එක හිතකින් පමණක් මෙක බලන්න බැහැ. මේ මල ගැන දැන ගන්න නම් සිත් පේළියක්ම යන්න ඕනෑ. එක පේළියට සිත් 17 ක් යනවෙන්. ඒ සිත් 17 න් තමයි මෙකේ පාට දැනගෙන, මෙක මලක් කියල තේරුම් ගන්නේ. මේ සිත් පටන් ගන්නේ හවාංගයෙන්. එතකාට හාවංග දිගටම යනවද? නැහැ. එක වේලාවට හිතට දෙකක් කරන්න බැහැ. ඒක නිසා මලට සිත වැදුන ගමන්ම හවාංග

සිත තැවතිලා, අරමුණකට ක්‍රියාත්මකවෙන සිත් පටන් ගන්නවා. මේවාට කියනවා ක්‍රියාත්මක වූ වීමි සිත් කියල. දැන් මේ කාරණය තේරනවද? ඔව් එහෙනම්, අපි රේඛ කාරණය දැනගනිමු.

ක්‍රියාත්මක සිත් වලට අරමුණක් අවශ්‍යයි. දැන් අපි බලනවා, අහනවා, ගද සුවද දැන ගන්නවා, රස විදිනවා, ස්පර්ශය ලබනවා කියලා කියන්නේ වීමි සිත් වලින්. ස්පර්ශය දැන ගන්න හරි, ආස්‍රාණය කරන්න හරි, රසක් දැන ගන්න හරි, ද්‍රිකින්න හරි, අහන්න හරි වීමි සිත් එන්නම ඕනෑම.

හැබැයි මේ මල ද්‍රිකින්න එක වීමි සිතකිනුත් බැහැ. බාහිර අරමුණක් සඳහා පහළ වන, වීමි සිත් ජේලියකට සිත් 17 සි නේ තියෙන්නේ. ඒ වික මදි. මලේ හැඩ වැඩි, පාට එහෙම දැන ගන්න (විත්තක්ෂණ 17 ක් තිබෙන) වීමි සිත් ගොඩක් යන්න ඕනෑම. එක වීමි සිතක් යනවා. ආයිත් හවාංශයට එනවා. මේ විදියට වීමි සිත් ගොඩක් මල කියන අරමුණ පැත්තට හැරිලා ක්‍රියාත්මක වෙනවා.

දැන් අපි හිතමු මේක ඇස කියල. දැන් ඇසෙන් මල දිහා බලාගෙන ඉන්නවා. ඇසෙන් බලනවා කිවිටට මල පැත්තට ඇහැ හරවාගෙන ඉන්න තාක් කල් විත්ත වීමි ගිහින් අර මලේ වැඩිලා හවාංශයට එනවා. තමුත් අපි ඒකට කියන්නේ තැ මම මේ මලක් දිහාටට විත්ත වීමි යවනවා කියලා. අපි කියන්නේ 'මලක් බලනවා' කියල. මේ 'බලනවා' කියන වවතේ ඇතුළේ තියෙන්නේ මොකක්ද? ඇසෙන් විතරක් බලන්න බැහැනේ. ඇහැ මල දිහාටට හරවලා සිතින් තමයි මල ද්‍රිකින්නේ. සිතෙන් තමයි විත්ත වීමි යන්නේ. සිතෙන් තමයි මල අරමුණු කරන්නේ.

මේක තෝරුනාද? මේක හරි සංකීර්ණයි. පටලවා ගන්න එපා.

මෙයා දැන් බලලා ඉවරයි. දැන් ගබඳයක් ඇහෙනවා. දැන් මෙහෙ ගබඳය අරමුණු කරගෙන කනෙන් විත්ත වීමි යනවා

గබිදය අසාගන්න. එක සිතකින් පුලුවන්ද? බැහැ. විත්ත වීමි මහා ගොඩක් යන්න වෙනවා. ඒ විදියට තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් මේ කාරණය වැටුණුණාද?

ර්ලයට තව කාරණයක් තියනවා. පූපට මේ විත්ත වීමි එක එක වෙන වෙනම අභුවෙන්නේ නෑ. සාමාන්‍ය ජ්විතයේදී අපි දෙයක් බැලුවා කියන කොට විත්ත වීමි මිටියක්ම අභුවෙලා. දැන් අපි හිතමු, අපි යම් කිසි දෙයක් දැක්කයි කියලා. මේ රුපය දැන ගන්න විත්ත වීමි ගොඩක් යනවා. එතකොට මේක් සණයක් හැදෙනවා. විත්ත වීමි ලැගින් ලැගින් යන කොට ඒවා බෙදා වෙන් කර ගන්න අමාරුයි. එක නිසා මේක අපිට අභුවෙන්නේ මිටියක්, රාජියක්, ගොඩක් විදියටයි .

දැන් මේ විදියට අපි දැකපු රුපකයක් රට පැයකට පස්සේ සිහි කරනවා. දැන් අපි හිතන කොට හිතන්නේ අර දැකපු රුපයයි. තේරුණාද? දැන් මෙතන ඉදගෙන පැයකට කළින් දැකපු රුපය සිහිකරනවා. එතකොට අපට විත්ත වීමි එක එක වෙන වෙනම අභුවෙන්නේ නෑ. සණයක් විදියට, මිටියක් වශයෙන් අභුවෙනවා. ඒ නිසා අපට තියෙන්නේ සණ සංයුව. ඒවා දෙකට තුනට කඩින්න පුළුවන් කමක් අපට තැහැ. එක නිසා තමයි අපි පොචි පොචි කියාවල් ගොඩක් එකතු කරලා සණ සංයුවෙන්, රාජි සංයුවෙන් තමයි අපි මේක හිතින් හසු කර ගන්නේ.

මේක තේරුම් කර ගන්න ඕනෑ. මේ මැරෙන හැටිනේ පෙන්වන්නේ. මද්දම බණ්ඩාර තමයි මැරෙන හැටි පෙන්තුවේ න්ද? මේක රට හපන්.

අපි යම් කිසි දෙයක් බැලුවට පස්සේ ඒ බලපු දේ මිටියට හසුවෙලා මිටි මතකයක් (සණ සංයුවක්) තමයි අපට තියෙන්නේ. දැන් බලමු 'අම්මා' කියන වචනය අපි ගතිමු. 'අම්මා' කියන වචනය පහළ වෙන තාක් මොනවාද? 'අ' යන්න උගුරේ හැදෙනවා. 'ම්' යන්න තොලේ හැදෙනවා. 'මා' යන්නත්

තොලේ භැඳෙනවා. දැන් අම්මා කියල ගබ්දයක් ඇහෙනවා. ඔය සම්පූර්ණ ගබ්දය ඇහෙන්න ගොඩක් විත්ත වීමි යන්න මත. යම් කිසි විදියකින් එක ගබ්ද කැල්ලකට විත්ත වීමියක් ගියේ තැන්නම්, අපි හිතමු 'ම' යන්නට කියවෙන්ව විත්ත වීමියක් ගියේ තැහැ කියල, එතකොට ඇහෙන්නේ 'අම්මා' කියල නෙවෙයි. 'අමා' කියල.

එතකොට මේ භැම ගබ්ද කැල්ලක්ම ස්පර්ශ කරලා හිත් පෙළ ආයිමත් එන්නේ හවාංගයටයි. විත්තවීමි දෙකක් අතරේ තියෙන්නේ හවාංගයයි. එතකොට මේ හවාංගයත් තියෙනවා. ඒකේ විත්ත වීමිත් යනවා. විත්ත වීමි ගිහින් ගිහින් මේ ගබ්දයේ පොඩි පොඩි කැලී තමයි අහගෙන තැවත තැවත හවාංග යට එන්නේ. (bits) මේ පොඩි කැලී අහලා අපි ජ්වා මිටි කර ගන්නවා. අපට ගබ්ද bits සංඛ්‍යාව තැහැ. තියෙන්නේ මිටි සංඛ්‍යාව. (සණ සංඛ්‍යාව). ගබ්ද මිටියකට කියනවා 'වචනයක්' කියලා. 'අම්මා' කියන වචනයේ තියෙන්නේ ගබ්ද මිටියක්. අපි මේ ගබ්ද කැල්ලකට කියනවා 'ස්වරයක්' කියල. 'මා' කියන අකුරේ ගබ්ද කියක් තියෙනවද? ( මි + ආ ) = මා ඔය ගබ්ද කැලී එකතු වෙලා තමයි 'මා' අකුර හැදිලා තියෙන්නේ. එක ගබ්ද කැල්ලක් අල්ලගෙන විත්ත වීමි කිපයක්ම යන්න යින. රට පස්සේ තමයි 'අම්මා' කියන (වචනය) ගබ්දය තේරුම් ගන්නේ.

ඔය කාරණය දැනගන්න පුළුවන්, අර පරිගණකයේ තියෙන sound editing එකට ගිහිල්ලා, මොකක් හරි talk එකක් දාල ඒක දිග හරින්න. රට පස්සේ pixel 2 ක් විතර තොරලා ජේල් (play) කරන්න, ක්‍රියාත්මක කරන්න. ඒ කථාව එක එක ගබ්ද කැල්ලෙන් කැල්ලට (bit) නවතිනවා. දැන් මේ කියපු කාරණය තොරනව තන්ද?

දැන් අපි යමු අර කළින් කතා කළ මරණාසන්න අවස්ථාවට. ඒත් රට ඉස්සෙල්ලා විත්ත වීමි ඉගෙන ගන්න එපායු.

ඉතින් ඔය වගේ විත්ත වීම් පේලි පේලි ගිහින් තමයි අපි අහන්නේ. ඒවගේම තමයි අපි දකින්නේ. හිතන කොටත් ඒ වගේ විත්ත වීම් පේලි පේලි ගිහින් තමයි එක එක කරුණු අරගෙන අපි හිතන්නේ. එක විත්ත වීමියකින් අපිට හිතන්න බැඳු.

මෙක බලන්න. මෙක විත්ත වීමියක්.

• • • • • • • • • • • • • • •

මේ එක එක නිතකට අපි කියනවා සිත් කියලා. මේ එක නිතකට වයසක් තියනවා. විත්තක්ෂණ එකයි. එක හිතකට ඉන්න පූඩ්‍රවන් වන්නේ විත්තක්ෂණ එකක් පමණයි. එක විත්ත වීමියක මේ වගේ ක්ෂණයක ආයුෂ තියෙන සිත් 17 ක් තියනවා. ඔය විදියට විත්තක්ෂණ ගොඩික් ගිහින් තමයි අපි යමක් දැනාගන්නේ, තෝරුම් ගන්නේ, හිතන්නේ. ඔය විදියට තමයි මේ වැඩ්ඟ සිද්ධ වෙන්නේ.

දැන් අපි මේ ඉන්න වෙලාව ගැන හිතලා බලන්න. මේ වෙලාවේ අපිට නොතේරෙන සිත් මොත්වාද? හවාංග සිත්. නැම වෙලේම විත්ත වීම් ගිහින් ආයිත් හවාංගයටමයි එන්නේ.

දැන් මේ විදියට අපිට එදිනෙදා හමුබ වෙන ගබඳත් එකක්. ගනුදෙනු කරනවා. ඇහෙන, ජේන රුපත් එකක් ගනුදෙනු කරනවා. එදිනෙදා හමුබවෙන සුවඳ, ගද, ලැබෙන රස, ස්පර්ශ එකක් ගනු දෙනු කරනවා. අපි හිතන, කියන අපේ සිතුම් පැතුම් එකක් ගනු දෙනු කරනවා. අපි මේ ජේවත් වෙනවා කියන්නේ ඔන්න ඔය අරමුණුත් එකක් ක්‍රියාත්මක වෙවි ඉන්තවාට තමයි. මෙක තමයි mechanism එක. අපි බාහිර ලෝකේ වෙන වෙන ව්‍යවන තමයි මෙකට දාල තියෙන්නේ. සමාජ, ජාති, දරුණ ආදි නොයෙක් නම් ජාති දාලා තියෙනවා. අපි ඒවගෙන් මුලා වෙලා තියෙන්නේ, මෙකේ නියම තතු දන්නේ තැනි නිසා.

(1) කුමය

|   |   |    |   |   |     |    |    |   |    |    |    |    |    |    |        |    |   |
|---|---|----|---|---|-----|----|----|---|----|----|----|----|----|----|--------|----|---|
| 1 | 2 | 3  | 4 | 5 | 6   | 7  | 8  | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16     | 17 |   |
| • | • | •  | • | • | •   | •  | •  | • | •  | •  | •  | •  | •  | •  | •      | •  |   |
| හ | ව | යේ | ප | ව | පටි | නී | වො | ප | ප  | ප  | ප  | ප  | ප  | වු | ප්‍රති | ත  | හ |

දැන් අපි ආයිත් බලමු මරණාසන්න විත්ත විශිය දිහා. මේ මරණාසන්න කෙනාට මරණාසන්න අවස්ථාවේදී හමුබවෙනවා රුපයක්. ඇස හරහා යන නිසා වක්ඛු ද්වාරික විත්ත විශියක්. දැන් හැදෙනවා වක්ඛු වියුක්කාණය.

දැන් මේ ඉහත සටහනට අනුව, 4 වෙනි විත්තක්ෂණය පංචද්වරාවර්ජනයි. 5 වෙනි විත්තක්ෂණයේදී වක්ඛු වියුක්කාණය හටගන්නවා. මරාසන්න අවස්ථාවේ දකන ස්වාමීන්වහන්සේගේ රුපය පෙනෙන දරුණය මේ සිත හටගන්නා ආකාරය සි. 6 වෙනි විත්තක්ෂණය සම්පරිවිෂ්ණු සිතයි. 7 වැනි සිත සංතිරණ සිත. රේගට 8 වැනිව වොත්ප්‍රපන සිත. ඒ කියන්නේ තීරණය කරන සිත. රට පස්සේ ජවන් සිත් යනවා 5 ක්. මේ අනුව 9 වෙනි විත්තක්ෂණයේ සිට 13 වන විත්තක්ෂණය වන තුරු. තව ඉතුරු විත්තක්ෂණ 4 සි. රේගට 14 වෙනි විත්තක්ෂණයේදී වූතිය සිද්ධ වෙනවා. මේ විත්ත විශියට අනුව 15 වැනි විත්තක්ෂණයේදී තමයි ප්‍රතිසන්ධිය සිද්ධ වෙන්නේ. රේගට හවාංග, හවාංග කියා සිත් දෙකක් මතුවෙනවා.

මෙතන හරි පරෙස්සමෙන් බලන්න. පැටුලෙන තැනාක්. විත්ත විශියේ මුල තියෙන්නෙන් හවාංග සිතක්. එහි අගට තියෙන 16, 17 විත්තක්ෂණ දෙකන් හවාංග සිත්. දැන් මේ විත්ත විශියේ හවාංග සිතෙන් පටන් ගෙන, හවාංග වලනය වෙලා, රේගට ජේදනය වෙලා, පක්ෂ්වද්වාරාවප්ප්රනය මතුවෙලා, වක්ඛු වියුක්කාණ සිතන් හැදිලා, සම්පරිවිෂ්ණු, සංතිරණ, වොත්ප්‍රපන සිත් පහළවෙලා, ජවනය ඉවර වෙවිව ගමන්ම වූතිය සිද්ධ වෙනවා. වූති සිතෙන් පස්සේ මෙයා මේ ලෝක්

නෙමෙයි. මේ එයාගේ රේලය හවයයි. රේලගට එන ප්‍රතිසන්ධි සිත මෙයාගේ එහා ජීවිතයේ එනම් පසු ජීවිතයේ පළමුවන සිතයි. 14 වන විත්තක්ෂණයෙන් එහාට මේ මිය යන කෙනාට බලන්න ඇසක් නැහැ. රේලය හවයෙදී එයාට තියෙන්නේ අලුත් ඇහැක්.

මය මරණය සිද්ධ වෙන එක විදියක්, එක කුමයක්. තවත් විදියකට මැරෙන තාලයක් තියෙනවා මෙන්න මෙහෙම. දැන් එක කියන්නම්.

### (2) කුමය

| 1 | 2 | 3  | 4 | 5 | 6   | 7  | 8  | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
|---|---|----|---|---|-----|----|----|---|----|----|----|----|----|----|----|----|
| • | • | •  | • | • | •   | •  | •  | • | •  | •  | •  | •  | •  | •  | •  | •  |
| හ | ව | ශේ | ප | ව | පරි | නි | බා | ඡ | ඡ  | .ඡ | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  | හ  |

මේ විත්ත විවිධ මරණාසන්න විත්ත විවිධ සිද්ධ ජවන් 5 ක් ගියාට පස්සේ 14 වෙනි විත්තක්ෂණයේ තව භාව්‍ය යක් ගිහින් තමයි 15 වැනි විත්ත ක්ෂණයේදී වූතිය සිද්ධ වන්නේ. වූතියට පසු ප්‍රතිසන්ධිය ඇතිවෙනවා. මේ තමයි දෙවනි කුමය.

තව එක විදියක් තියෙනවා. මේ තුන්වෙනි කුමයයි දැන් පෙන්වන්නේ.

### (3) කුමය

| 1 | 2 | 3  | 4 | 5 | 6   | 7  | 8  | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
|---|---|----|---|---|-----|----|----|---|----|----|----|----|----|----|----|----|
| • | • | •  | • | • | •   | •  | •  | • | •  | •  | •  | •  | •  | •  | •  | •  |
| හ | ව | ශේ | ප | ව | පරි | නි | බා | ඡ | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  | ප  |

මේ මරණාසන්න විත්ත විවිධ දී ජවන් සිත් 5 ට පසුව තදාරම්මණ සිත් 2 ක් ගිහින් රේලය විත්තක්ෂනයේදී වූතිය සිද්ධ වෙන්නේ. ඒ වූතියෙන් එහාට එයාගේ රේලය හවයයි.

දැන් ඇහැ සම්බන්ධව ඇතිවන මරණාසන්න විත්ත වීමි කියක් කිවිවද? විත්ත වීමි තුනයි. දැන් ඔන්න තව එකක්. ස්වාමින් වහන්සේ නමකගේ රුපය අරගෙන තමයි මේ මරණාසන්න විත්ත වීමි හටගන්නේ.

#### (4) කුමය

| 1 | 2 | 3  | 4 | 5 | 6   | 7  | 8  | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
|---|---|----|---|---|-----|----|----|---|----|----|----|----|----|----|----|----|
| • | • | •  | • | • | •   | •  | •  | • | •  | •  | •  | •  | •  | •  | •  | •  |
| හ | ව | යේ | ප | ව | පරි | ති | වො | ප | ප  | ප  | ප  | ප  | ත  | ත  | හ  | වු |

මේ විත්ත වීමිය කළින් ජ්වාට වඩා වෙනස් වෙන්නේ 14 වෙනි විත්තක්ෂණයේදී, පස් වෙනි ජවන් සිතට පසුව තදාරම්මන සිත් දෙකක් හටගෙන හවාංගයක් ඇතිවෙලා තමයි චුතිය සිද්ධ වන්නේ. දැන් මේ ක්‍රම 4 වම ඇහෙන් බලාගෙන ඉදිදි මරණය සිද්ධ වෙන්න පූඩ්වන්. ඇහෙන් බලාගෙන ඉන්න කොට පළවෙනි ක්‍රමයේ විත්ත වීමියක් ගිහින් මැරෙනවා. නැත්තම් දෙවෙනි වීමියේ, තුන් වෙනි වීමියේ, නැතිනම් හතර වෙනි වීමියේ මරණාසන්න විත්ත වීමියක් ගිහින් මැරෙනවා. එතකොට මය විදියට වක්බුද්ධාරික මරණාසන්න විත්ත වීමි 4 ක් තියෙනවා.

මේ විදියට යම්කිසි දෙයක් අහගෙන ඉන්නකාටත් මරණාසන්න විත්ත වීමි හැදෙන ආකාර 4 ක් තියෙනවා. වක්බු වික්ද්‍යාණය වෙනුවට ඇතිවන්නේ ග්‍රෝත වික්ද්‍යාණ යයි. අතිත් විත්තක්ෂණ සියලුම සමානයි. ඒ තිසා ග්‍රෝතද්වාරික මරණාසන්න විත්ත වීමිත් 4 ක් තියෙනවා.

සාම වික්ද්‍යාණයෙන් (නාසයෙන්) අරමුණු කරගත් මරණාසන්න විත්ත වීමිත් 4 ක් තිබෙනවා.

කාය වික්ද්‍යාණයෙනුත් මේ ආකාරයටම සිද්ධ වෙන මරණාසන්න විත්ත වීමි 4 ක් තියෙනවා.

එතකාට මෙතන විත්ත වීමි 20 ක්ම තියෙනවා.

මතසේ ඇතිවන අරමුණු ගැන හිත හිතා ඉන්න කොටත් මරණාසන්න විත්ත විටි වැඩි කරනවා. නමුත් ඒවායේ වෙනසක් තියෙනවා. ඒ ගැන සළකා බලන්නට කළින් අපි වෙන පැත්තකට හැරෙමු.

දැන් ඔහු කෙනෙකුට ප්‍රශ්න ඇසීමට පුළුවන්.

ප්‍රශ්නය - ස්වාමින් වහන්ස, සංතිරණ, සම්පරිච්ඡන කියන්නේ මොකක්ද?

උත්තරය - සංතිරණ, සම්පරිච්ඡන ...මේ විත්ත විටියක කැල්ලක්නේ කොටසක්නේ අහන්නේ.

සම්පරිච්ඡන කියන්නේ - පිළිගැනීම / භාර ගැනීම / හරවා ගැනීම.

සංතිරණ කියන්නේ - විමසීම / සොයාබැඳීම / විපරම් කිරීම

මෙන්න මෙහෙම එකක් වෙනවා. විත්ත විටියක 6 වෙනි විත්තක්ද යය සම්පරිච්ඡන සිත. 7 වෙනි විත්තක්ෂණය සංතිරණ සිත.

අපි වචනයක් දැමීමට පිළිගැනීම / භාර ගැනීම / හරවා ගැනීම කියලා, ඔතන තියෙන්නේ එක විත්තක්ෂණය සි. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. රුපයක් හෙවත් රුප ජායාවක් ඇහේ ගැටුන ගමන්ම ඒ වේගයෙන්ම ඒ වේලාවට තියෙන හවාංග සිතේ වදිනවා. අන්න ඒක තමයි ඒ විත්ත විටියේ පළමු වන විත්තක්ෂණය. ඒ භාවංගය මේක වැදුන සැරට හෙල්ලෙනවා. එහි යම්කිසි වලන ස්වභාවයක් වෙනස් වෙන ස්වභාවයක් ඇති වෙනවා. එතකාට හවාංග වලනයට පසු හවාංග තේශ්දනය වෙනවා. දැන් භාවංගයට තව දුරටත් හවාංග ස්වභාවයෙන් යන්න බැහැ. දැන් හිත් ජේලිය පස්වද්වාරය පැත්තට හැරෙනවා. එට පස්සේ තමයි වක්ඩු විස්කේදාණ පහළ වෙන්නේ. ඒ වැට්ටිව් රුපය හොඳද, තරකද කියල තවම දන්නෙ තැ. රුප මානුයක්,

වර්ණ මාත්‍රයක් විතරයි තවම වැදුනේ. මේ වැදුණු හමුවුනා අරමුණ පැත්තට හැරලා එය තමන් පැත්තට නමා ගන්නවා / අද්ද ගන්නවා වගේ ක්‍රියාත්වක වෙන සිතක් පහළ වෙනවා. ඒකට තමයි සම්පරිවිෂ්ණු කියන්නේ.

ඡේලගට සංතීරණය. මේ ගත්ත රුපය කුමක්ද කියා හොඳ නරක විමසීමක් කරනවා. සෞයා බලා විමසන ගතියක් ඇතිවෙනවා. නමුත් මෙතන අපි සාමාන්‍යයෙන් සමාජයේ කතා කරන විදියේ සෞයාබලන එකක් නොවේයි. ඉන්පසු ඒක තීරණය වෙනවා. ජවන් වලට වැඩ කරන්න. දැන් වොත්පතන සිතින් තමයි මෙය තීරණය වෙන්නේ. මේ වොත්පතන සිතින් තීරණය කරලා දෙන අරමුණ වින්දනය කරන්නේ, එහි හොඳ නරක රස අනුහව කරන්නේ, රස විදිත්ත්තේ ජවන් සිත් වලිනුයි.

**ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස, තදාරම්මණ කියන්නේ මොකක්ද?**

පිළිතුර - තදාරම්මණ කියන්නේ මේ වගේ ජවන් වලින් ගත්ත ජවන් දුවන වේගයට සිදුවෙන තවත් විදියක සිත් ඉපදිමක්. දැන් සමහර අරමුණු තියෙනවා ඒවා ඇතිවුනාම යන වේගයට එක පාරටම නවත්ත ගන්න බැහැ. දැන් අපි පිතමු වාහනයක් වේගෙන් ගිහින් බුක් කලොත් ස්ලෝ (slow) වෙලා නවතින්න පුළුවන්, තැත්තම් ගිය වේගයට ඇදිලා ගිහින් (skid) නවතින්න පුළුවන්. නවත්තගන්න ඕන වුන තැන නොමයි වාහනය නවතින්නේ. ආපු වේගය තිසා රිකක් ඉස්සරහට ගිහිල්ලයි නවතින්නේ. ඒ වගේ තමයි මේක. ජවන් වලින් ආපු වේගය තිසා තව විත්තක්ෂණ දෙකක් ඉදිරියට යන්න ගක්තිය ලැබෙන්නේ.

· ඒක හැම මරණාසන්න විත්ත විලියකම තැහැ. අපි කියපු ආකාර 4 න් තුන්වන සහ හතරවන මරණාසන්න විත්ත විලි වල පමණයි තදාරම්මණ විත්තක්ෂණ 2 ක් ඇතිවෙන්නේ.

**ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස, "වුතිය" විත්ත විලියේ වෙනත් අවස්ථාවකත් වෙන්න පුළුවන්ද?**

**උත්තරය** - නැහැ. ඔය කියපු විදිවලට පිට වෙන විදියකට වෙන්ට ප්‍රාථමික කම්ක් නැ. මේක විත්ත නියාමයයි.

**ප්‍රශ්නය** - ජවන් යන්නම ඕනෑද?

**උත්තරය** - මව්, ඒක ධර්ම ස්වභාවයක්. විත්ත නියාමයක්.

**ප්‍රශ්නය** - ස්වාමීන් වහන්ස, මේ සටහනට අනුව 4 වෙනි මරණාසන්න විත්ත විවිධෝ, මුතියෙන් පසු ප්‍රතිසන්ධි සිත නැතෙන්.

**උත්තරය** - ප්‍රතිසන්ධිය වෙන්නේ මුතියෙන් පස්සේ. නමුත් ඒ ප්‍රතිසන්ධිය අලුත් විත්ත විවිධක් හදාගෙන රේඛ සිත් පෙළේ පළමුවෙන්ම හටගන්නවා. ඒ ප්‍රශ්නය බරපතලයි. මික හවාංග ප්‍රශ්නයක්.

මේක තේරුම් ගන්න. මේක සමහර අයගේ හිත හැඳුවෙන තැනක්. මම ඔය හැඳුවෙන හිත ගැවෙන තැන් තමයි කියලා දදන්නේ.

දැන් මේවාට කියනවා මරණාසන්න විවි සිත් කියල. ඒ කියන්නේ විවිධක වැඩ කරන සිත්. හැඳුයි මරණය සිදු වන්නේ මේ විවිධක තියෙන එක සිතකින්. මරණය කියන්නේ, මේ හටයේ විත්තක්ෂණයක් පමණයි. අනිත් විත්තක්ෂණය එහා හටයේ.

දැන් සමහරු කියනවා මත්ස්සයා මෙතනින් මැරිලා ගිහිල්ලා තැවත උපදින තැනට එනකම් අන්තරාභවිකයෙක් වෙනවා කියලා. මේ අනුව එහෙම ජාති මතුවෙන්නේ නැහැ. අන්තරාභවය කියල එකක් නැහැ. ඒවා ලස්සනට හදුපු කතාන්දර විතරයි. මුතිය සහ ප්‍රතිසන්ධිය අතර අන්තරාභවයක් නැහැ. එතකාට අනිත් විත්ත විවි දුවන්නේ කොහොද?

**ප්‍රතිසන්ධිය** - ප්‍රතිසන්ධියක් වීමට අරමුණක් තිබිය යුතුයි.

**හවාංගය** - හවාංගය හැටියට වැඩ කරන්න අරමුණක් තිබිය යුතුයි.

ව්‍යුතිය - ව්‍යුතියට අනුව අරමුණක් තිබිය යුතුයි.

අරමුණක් තැනීව හිතක් ඇතිවෙන්නේ තැහැ. පවතින්නෙන් තැහැ. එතකොට මෙතන තිබෙන ප්‍රශ්නය මේකයි. මේ මරණාසන්න විත්ත වීම් 4 ම හවාංගව තියෙනවා. මේක තෝරුම් ගන්න.

දැන් අපි හිතමු මෙහෙම. අපි දැන් අලුත් හවයක උපදිනවානේ. උපදින වෙලාවේ අපට මොකක් හරි අරමුණක් සිනැ නේ. ඒ අරමුණ හැදෙන්නේ කර්මයෙන් හරි, කර්ම නිමිත්තෙන් හරි, ගති නිමිත්තෙන් හරි. ඒ එකක එල්ලිලා තමයි මේ ප්‍රතිසන්ධිය හටගන්නේ.

කර්මය ( අරමුණ )



ප හ හ හ හ හ

දැන් අපි හිතමු කර්මය අරමුණු කරගෙන ඇති ප්‍රතිසන්ධි සිත මවි කුසක හටගන්නවා කියලා. ප්‍රතිසන්ධි වූණාට පසුව, ඉපදුනාට පසු රේලුග සිතේ ඉදුලම ඇති වෙන්නේ හවාංග සිත්. (පංචද්වාරික හෝ මනෝද්වාරික අරමුණක් තැනි සැම අවස්ථාවකම මේ හවාංගය තමයි පවතින්නේ)

ප්‍රති සන්ධි සිතෙන් පසු යන්නේ හවාංග සිත්. මේ හැම එකකම අරමුණ කර්මයයි. (ලඛ තිබෙන කොටස / නිමිත්ත / අරමුණ)

අපි හිතමු කෙනෙක් මවු කුසක ඉපදුනා කියලා. උපදින්නේ කර්ම නිමිත්තක් අල්ලගෙන. ඒ නිසා මේ පළමු සිතට ප්‍රතිසන්ධිය කියා කියනවා. ප්‍රතිසන්ධිය එක විත්තක්ෂණයයයි. රීට පස්සේ දෙවන විත්තක්ෂණයේ ඉදලා ඇතිවන සියලු සිත්, ඔක්කොම සිත් හවාංග සිත්. දැන් මේ අලුත උපන් කෙනා හෝ විස්ක්කාණය, අපි හිතමු දච්චක් මවු කුසේ හිටියා. අම්මා දන්නේන් නැ. වූත වෙනවා. එහෙම අවස්ථා තිබෙනවා. දැන් මේක සිද්ධ වෙන්නේ එක්තරා විදියකට.

මම මේ උදාහරණය ගන්නේ මේ කාරණය තේරුම් කරලා දෙන්නයි. දැන් ප්‍රතිසන්ධිය වූණා. ඒකේ අරමුණ මොකක්ද? මොකක් හරි නිමිත්තක්. ඒ නිමිත්ත තමයි මේ හවාංගයට තියෙන්නේ. ඒ හවාංග වලම අවසානය තමයි වූතිය වෙන්නේ.

දැන් අපි හැම කෙනාටම හවාංග සිත් තියෙනවා. ඒ හවාංග සිත් වල අරමුණ මොකක්ද? අර ප්‍රතිසන්ධියේදී ගත්ත අරමුණම තමයි. වෙන මොකවත් නොවෙයි. ඒක එකම විදියයි. එකම විදියට යන නිසා අපට තේරුම් කරන්න බැහැ. ප්‍රතිසන්ධියේ අරමුණයි, හවාංගයේ අරමුණයි, වූතියේ අරමුණයි තුනම එකයි.

මේ හවයෙන් වූත වෙලා රේළුග හවයේ ප්‍රතිසන්ධිය ලබනවා. ප්‍රතිසන්ධියේ ඉදල දෙවන විත්තක්ෂණයෙන් පසු ආයෙත් හවාංග පටන් ගන්නවා. පරණ ජීවිතයේ හවාංග සිත්වල තිබුණ අරමුණ අලුත් ජීවිතයේ හවාංග සිත් වල නැහැ. අරමුණ වෙනස් වෙනවා. හේතුව, හවයෙන් හවයට ප්‍රතිසන්ධියට ගන්නා අරමුණ වෙනස් වෙන නිසා.

පළමු හවයේ උපදින්න මෙයාට අරමුණු වූමෙන් එකක්. එයා වූත වෙන්න යන කොට මරණාසන්න විත්ත වීමියදී කර්මය / කර්ම නිමිත්ත / ගති නිමිත්ත අනුව එයාගේ අරමුණ වෙනස් වෙනවා.

ව්‍යුතිය කියන්නේ කළුන් ජීවිතයේ අවසාන හවාංගයට කියන තමයි. ඒක ඒ ජීවිතයේ අවසාන හවාංගය නිසා ඒ සිතට ව්‍යුති සිත කියනවා. මය කාරණා තමයි පටලුවෙන තැන්.

දැන් මේ උදාහරණය බලන්න. වින රටින් මේ රටට මනුස්සයෙක් එනවා. එයාගේ නම වින නමක්. එයා මේ රටට ඉන්නේ ජේත් කියන නමින්. හේතුව බටහිර අයට වින නම් එතරම් පුරු නැති නිසා. එයා ආයිත් විනයට යනවා. ඒ යනකාට එයා ජේත් නෙවෙයි. යන්නේ වින නමින්මයි. එයාගේ පළමු කෙනා වශයෙන්මයි. නමුත් නම් දෙකක් ව්‍යුණාට එකම මනුස්සයා.

මයටගේ තමයි හවාංගය වශයෙන් ඉන්නවා. යනකාට ව්‍යුතියෙන් යනවා. නමුත් එක්කෙනාමයි. මේ අමුතු නම් නිසානේ තේරෙන්නේ නැත්තේ. නමුත් ඒවායේ ඒ ඒ තැන්වල ක්‍රියාව අනුවයි නම් දාලා තියෙන්නේ. දැන් තේරුණාද? හවාංග - ප්‍රතිසන්ධි - හවාංග - ව්‍යුති කියන අවස්ථාවල වෙනස.

පළමු කොටස නිමි

තේරුවන් සරණීන් සැම දෙනාටම

අතුම් ධර්මාවලබෝධය වේවා..!

## ඛර්ම දේශනාව

මාත්‍යකාව : මරණය සහ වුති සිත - දෙවන කොටස

දේශකායාණන් වහන්සේ : පූජ්‍ය හන්තේ ජනාලංකාර

ස්ථානය : ඔක්තෝබ්‍රිතිය, ශ්‍රී ලංකාරාම විහාරස්ථානය

දිනය : 2015-04-19

## 6

### මරණය සහ වුති සිත

දෙවනි කොටස

අද මම මේ පින්වතුන්ට කියලා දෙන්ට යන මේ දහම් කරුණු වික ඉතා හොඳින් තේරේවා! වැටහේවා..! හොඳින් අවබෝධ වේවා...! මෙය ඛර්මාවබෝධයට හේතුවන උතුම් මාර්ගයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා!

දැන් මම මේ පිංචාතුන්ට ඛර්මයේ එන වචන දෙකක් කියලා දෙනවා. මේ වචන දෙක හොඳට තේරුම් ගන්න. ඒ තමයි:

- 1). නිශ්චය (ආශ්‍රය / ආධාරය)
- 2). ආරම්මණ

අපට කර්මයෙන් පහළවෙලා තිබෙන ඇසේ, කන, තාසය, දිව, ගරීරය කියන මෙවා රුප වික සහ හඳුය වසේතු රුපය. අපේ සිත වැඩ කරන්නේ ක්‍රියාත්මක වෙන්තේ මින් එකක් ආශ්‍රය කරගෙනයි. ඒ හිතට හසුවෙන දේ අරමුණු කරගෙනයි. ආශ්‍රය කියන්නේ මොකක්ද?

ආශ්‍රය කරගෙන ඉන්නවා කියන්නේ ඇසුරු කරගෙන කියන ගිකයි. ආධාර කරගෙන, භුමියක් වශයෙන් හේතු කරගෙන

ඉත්තවා කියන එකයි. ඇපුරු කරගෙන ඉත්තවා ක්‍රියාත්මක වෙනවා කියලත් කියන්ට පූජාවන්.

අතිත් එක තමයි, ආරම්මණය. ආරම්මණය කරනවා කියන්නේ අරමුණු කරගෙන ඉදිම.

මය වෙත දෙක පටලවා ගන්න එපා. මෙහි වෙනස තේරුම් ගන්ව. “එකක් ආගුය කරගන්නවා. අතික් එක අරමුණු කරගන්නවා”.

මෙහෙම හිතන්න. මය රුපයක් බලන කොට ඒ රුපය පේන්නේ ඇසැටදී? සිතටදී?

අපි රුපයක් දිහා බලන කොට, ඒ රුපයේ වගකුග ඔක්කොම දැනෙන්නේ, පේන්නේ සිතටයි. ඇසට දැනෙන්නේ නැහැ. හැබැයි ඒ දැනීම කියන හිත පහළ වෙන්නේ ඇස ආගුය කරගෙනයි. ඇසට තෙමෙයි පේන්නේ ඇස ආගුය කරගෙන, ඇස ආධාර කරගෙන පහළ වන්නාවූ සිතටයි. ඒ නිසා ඒ සිතට නමක් දානවා, ආගුය කරගෙන ඉත්ත තැන නිසා “වක්වු වියුද්ධාණය” කියල. දැන් තේරුණාදී?

හේතුව....රුප ධර්ම වලට රුප ධර්ම තේරුම් ගන්න බැහැ. එහෙම ගක්තියක් ඒවාට තැ. ඇස කියල කියන්නේ ප්‍රසාද රුපයක්. (කර්මයෙන් පහළ වුනේ). වර්ණය කියල කියන්නේ බාහිර වර්ණ රුපයක්. මේ ප්‍රසාද රුපයට තතිකර ඩුදෙක් ගිහිල්ල වර්ණ රුපය දැනගන්න බැහැ. එක නිසා වර්ණය දැන ගන්න අවශ්‍ය වෙන්නේ මොකක්ද? එකට හිත අවශ්‍යයි. හැබැයි ප්‍රසාදය තැතිව රුපය දැන ගන්නටත් හිතට තනිව යන්ට බැහැ. අන්න එක නිසා හිත වර්ණ රුපය දැනගන්නට ඇස ආධාර කරගන්නවා. ආගුය කරගන්නවා. ආගුය නිගුය කියන්නේ දෙකම එකයි. එකට ආධාරය කියලත් කියනවා. එතකොට ආරම්මණය එක රුපයක්, නිගුය වෙන එක තවත් රුපයක්. දැන් තේරුණාද?

කණ සම්බන්ධයෙනුත් මෙය එහේමමයි. ගෞත් ප්‍රසාදය ආගුය කරගෙන ගබා රුපය දැන ගන්නවා. මොකක්ද? සිත. දැන් ගෞත් ප්‍රසාදය කියල ආගුය කරගන්න රුපයක් තැත්තම්, සිතට ඒ ගබා රුපය දැනගන්න බැහැ. කණ ඇහෙන්නේ නැති අයට ඇහෙන්නේ තැත්තේ ආගුය / නිගුය කරගන්න සූදුසු රුපයක් නැතිකම නිසා. ඒ අයට නිගුය රුපය තිබුණා නම් ඩොඳට ඇහෙනවා.

නාසයෙන් ගද සුවඳ දැනගන්නෙන් සිතින්. ඒ ගද සුවඳ දැනගනීමේදී සිතට ගද සුවඳ දැනගන්නට තියෙන්න ඕන මොකක්ද? ආගුය වන රුපය. ආගුය / නිගුය නැත්තම් බැහැ. අපි මේ කන්නාචියෙන් මූණ බලනවානේ. එතකාට මූණ පේනවානේ. එක කාරණයක් තියනවා, ඒ තමයි මූණ පෙනන ගතිය. ඒ පෙනන ගතියට විතරක් අහසේ ඉන්න බැහැ. එහෙම පුළුවන්ද? බැහැ. එහෙම මොකක්ද වෙන්න ඕනෑ? කණ්ණාචි, විදුරුව, එහි පෙනන ගතිය තියෙන්ට ඕනෑ. ඒවා ආධාර කරගෙන තමයි ඉන්නේ. ඒක හරියට ප්‍රසාදය වගේ. ඒ නිසා නිගුය / ආගුය මෙතැනිදී හරි වැදගත්.

රුප දෙකක් තියෙනවා. එකක් තමයි වක්බු වික්ද්‍යාණය පහළ වෙන්න 'ආධාර වෙන රුපය'. අනික් රුපය තමයි, වක්බු වික්ද්‍යාණයෙන් 'දැන ගන්නා රුපය.' මේක තේරෙනවා නේද?

එතකාට වක්බු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, සාණ ප්‍රසාදය, ඒවා ප්‍රසාදය, කාය ප්‍රසාදය කියන ප්‍රසාද රුප පහ ආගුය කරගෙන, නිගුය කරගෙන තමයි ආරම්මණ හැරියට පහළ වන රුපය, ගබාය, ගන්ධය, රසය, ස්පර්ශය දැනෙන්නේ. ඕක තේරෙනවනේ. ඔය කාරණය මය විදියට කිවිවාම හරි සරලයි. තේරෙනවා. හැබැයි ඔතන තේරෙන්නේ නැති තැනක්, තේරෙන්නේ නැති කාරණයක් තියෙනවා.

මම දැන් මේ කාරණය මෙතැනින් අතහරිනවා. වෙන පැත්තකට, වෙන කාරණයකට හැරෙනවා.

**ප්‍රශ්නය** - ස්වාමින් වහන්ස, ප්‍රතිසන්ධියක් ඇතිවූණාට පසු පහළවෙන්නේ හටාංග සිත්තේ? එතකාට එතන වෙනස් වෙන්නේ කොහොමද? අන්තිම හටාංග සිතු වුතිය හැරියට සැලකෙනවා. රුලුගට ප්‍රතිසන්ධි සිතේ සිට ඇතිවෙන හටාංග වල අරමුණ වෙනස් වෙන්නේ කොහොමද?

**උත්තරය** - ඒක තමයි මේ කියාගෙන යන්නේ. මූලාගුරුයක් නැතිව යමක් අහනකාට තේරෙන්නේ නැහැ. එතන පැහැදිලි කරගන්ට අපි දැනගන්න ඕන මේ ආගුර/නිගුර සහ ආරම්මණ කියන ඒවා, මොනවාද කියලා. එනිසා අපි දැන් ඒ ගැන දැනගනිමු.

දැන් එය කාරණය තේරෙනවතේ. ඒ වගේම තමයි අපේ හිත් පහළ වෙන කොටත් තියෙනවා ඒ හිතට ආගුර වන වස්තුවක්. ඒ වගේම තමයි ඒකටත් ආරම්මණයක් තියෙනවා. පස්ච්ච ඉන්දියන් අරමුණු කරන්නේ නැති වෙලාවට, හිතටත් තිබෙනවානේ ඒ වගේම දෙයක්.

වක්බු විස්කේස්ඩාණයට නම් හරි, ඒකට අරමුණක් තිබෙනවා. ගෞත් විස්කේස්ඩාණයටත් හරි. සාණ, ජ්විහා, කාය විස්කේස්ඩාණවලටත් හරි, ඒවාටත් අරමුණු තිබෙනවා. එතකාට හිතට? හිතට අරමුණක් දැනෙන කොට ඒවා හිතින් ගන්න දේවල් නේ, ඒවා හිතින් හිතන ඒවානේ. ඒවාට ආධාර වෙන්නේ, ඒවා ආධාර කරගන්නේ, ඒවා පහළ වෙන්නේ කොහොද? අන්න ඒකට කියනවා “වස්තු රුපය” කියලා.

මේ පින්වතුන්, වස්තු රුපය ගැන අහලා තියෙනවද? එහෙම නැත්තම්, දැන් ආපහු කියන්න වෙයිද? තේරෙන්නේ නැති අය, අත උස්සන්න බලන්න. මව දැනගැනීමට අවශ්‍ය බොහෝ දෙනෙක් ඉන්න බව ජේතවා.

හොඳයි එහෙතම්, දැන් අහුමිකන් දෙන්න. අපිට යම්කිසි රුපයක් දැනගන්න, අහන්න, රුප කියක් අවශ්‍යද? රුප දෙකක් අවශ්‍යයි. එකක් තමයි ආධාරක රුපය. අනික් රුපය තමයි ආරම්මණ රුපය. එතකාට මේ ඇහේ වක්බු විස්කේස්ඩාණය පහළ



හිත

ආගුය / නිශ්චිත රුපය

ආරම්මණ රුපය

වෙන්ට ආධාරක රුපයකුත් තියෙනවා, ආරම්මණ රුපයකුත් තියෙනවා.

සූත්‍ර දේශනාවේ මේ ගැන කරා කරන්නේ වෙන විදියකටයි. මේ විදියට දේශනාවේ සඳහන් වෙනවා. හිත කියන්නේ ආරම්මණ රුපයක් නොමෙයි. නිශ්චිය රුපයකුත් නොමෙයි. ඒක වෙනම ම එකක් නේ. ඒ නිසා මෙහෙම කියනවා. භාවනා කරන කෙනා දැන ගන්නවා - 'වක්බුද්ධ ව පජානාති' ඒ කියන්නේ අසේ ගැන දැනගන්නවා. වක්බුඩ් ව පජානාති කිවිවාම අසේ කියන නමින් මොන රුපයද දැනගන්නේ? එතැනැදී දැනගන්නේ ආගුය / නිශ්චිය රුපයයි. ඒකට පෙනෙන, ගොදුරුවන දේ තමයි ආරම්මණ රුපය කියන්නේ.

"වක්බුද්ධ ව පජානාති, රුමේව පජානාති, යක්ච්චල තදුහයං පටිවිච උප්ප්ප්පති සංයෝජනං තං ව පජානාති" කියල කියන්නේ

සිත → ආගුය / නිශ්චිත රුපය → ආරම්මණ රුපය

සිත කියන ධර්ම ස්වභාවය ආගුය / නිශ්චිය රුපය හරහා ආරම්මණය හිහින් ඒ අරමුණ දැන ගන්නවා. මේ කාරණය වැටහෙනවද?

මය විදියට තමයි සූත්‍රයේ භාජාව හසුරුවන්නේ. මේ කාරණය තේරුම් ගැනීමට මෙක පොඩි ආධාරකයක්.

වස්තු රුපය - දැන් අපි දන්නවානේ; මතෙන්ද්වාරික සිත් පහළ වෙනවා කියලා. මතෙන්ද්වාරික සිත් පහළ වෙන කොට

මොකක්ද එතන ආධාර වන නිශ්චය රුපය. මොකක්ද නිශ්චය රුපය වෙන්නේ. ඒ තමයි වස්තු රුපය. වස්තු රුපය තමයි එහිදී නිශ්චය රුපය වන්නේ.

අපේ ගැටිරයේ තැනක තියෙනවා වස්තු රුපය කියල රුපයක්. ඒ වස්තු රුපය ආධාර කරගෙන තමයි අපට යට නිනද ගියහම සිත් පහළ වන්නේ. මේ වස්තු රුපය ආධාර කරගෙන හවාංග සිත් ගොඩික් පහළ වෙනවා. එහෙම රුපයක් තැන්තම් මේ සිතට ඉන්න තැනක් තැති වෙනවා.

දැන් අපි මනසින් හිතනවනේ. මනසින් හිතන කොට මනෝමය විත්ත රුප, මනෝමය අරමුණු හැම එකක්ම වදින්නේ හැපෙන්නේ කොහොද? වස්තු රුපයේ. වස්තු රුපය ආධාර කරගෙන තමයි මනස වැඩ කරන්නේ. දැන් මේ කාරණය තේරනවනේ? එතකොට මේ සිතට ඉන්න තැනක් තියෙනවා. ඇහෙන් රුපයක් බලන වේලාවට විතරයි, සිත ඇස ආධාර කර ගන්නේ, නිශ්චය කරගන්නේ.

ගබදයක් අහන කොට විතරයි, සිත කණ ආධාර කර ගන්නේ, නිශ්චය කරගන්නේ. අනිත් වෙලාවට ඒ හිත ආධාර කරගෙන ඉන්නේ වස්තු රුපයයි. ඒක නිසා තමයි වස්තු රුපය මනසේ ආධාරක නිශ්චයස්ථානය කියලා කියන්නේ.

වස්තු රුපය කරමයෙන් හටගන්නා රුප දරමයක්. මනුස්ස ගැටිරයක ඇස හැදෙන්නත් කළින් තමයි වස්තු රුපය හැදෙන්නේ.

මතකනේ අපි මිට ඉස්සර වෙලා කිවිවා ප්‍රතිසන්ධියක් ගන්න අවස්ථාවකදී රුප තුනක් හැදෙනවාය කියලා. වස්තු රුපය, භාව රුපය, කාය රුපය මේකට වස්තු රුපය කියා කියන්නේ හිතට ඉන්න භුමියක්, ක්ෂේත්‍රයක් වෙන හිනදයි.

වස්තු රුපය ආධාර කරගෙන සිත් පහළ වෙනවා. ඒ සිත් වලට අරමුණු එනවා. ඒවා තමයි මනසින් අපි දැකගන්නේ, දැනගන්නේ. ඒ මනසින් දකින්නේ අර හිත් වලට වැටහෙන

ආරම්මණ ධරුම. ඒ සිත් පහළ වන්නේ කුමක් ආධාර කරගෙනද? මේ වස්තු රුපය ආධාර කරගෙන. මේක මතක තියා ගන්න.

තව එකක් තියෙනවා. ඒ තමයි මේ රුප මැරෙන තැනක් තියෙනවා. මෙහෙම කතාවක් කිවිවා මතක නැදේද? ප්‍රතිසන්ධි සිතත් එකක් කරම්ත රුප හැදෙනවා. ප්‍රතිසන්ධි සිතත් එකකම පහළ වෙනවා රුප තුනක්. කාය, භාව, වස්තු කියන රුප තුන. රීට සති කිපයකට පසුවයි වක්බූ, ගුරුත්, සාණ, ජ්විහා ප්‍රසාද රුප හැදෙන්නේ.

ර්ලගට මතකද අපි කිවිවා, සිත් පහළ වෙන කොට ඒවත් එකක් රුප හැදෙනවා කියලා. අපේ ඇගේ තියෙනවා කිවිවතේ සිත් එකක් පහළ වන රුප. ඒ වගේම කරමයෙන් හටගත්ත රුප.

අපි මරණාසන්ත වෙන කොට මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. වස්තු රුපය ඇතිවෙනවා, නැතිවෙනවා. වස්තු රුපය හැදෙනවා, විත්තක්ෂණ 17 ක් පවතිනවා, නැතිවෙනවා. මේ විදියට ඇති වෙනවා, නැති වෙනවා. ඇය එහෙම වෙන්නේ? රුපයක ආයුෂය විත්තක්ෂණ 17 සි. සිතක ආයුෂය විත්තක්ෂණ එකයි (1). මේ විදියට වස්තු රුපය හැදෙනවා, විත්තක්ෂණ 17 කින් මැරෙනවා. ආයිත් හැදෙනවා, මැරෙනවා. මය වගේ ඇතිවී නැතිවී යැමට යටත්ව තියෙන එකක් ආධාර කරගෙන තමයි මේ හවාංග සිත් වැඩ කරන්නේ.

මේකේ තියෙන වටිනාකම තමයි, වස්තු රුපය පොකුරක් වගේන් තියෙන්නේ. විත්තක්ෂණ 17 කින් ඒවා මැරිගෙන යන කොට අලුතෙන් අලුතෙන් අලුත් ඒවා හට ගන්නවා. ඒක නිසා අඩුවක් දැනෙන්නේ නැ. මෙහෙම මැරිගෙන මැරිගෙන යනවා. ඒත් එකකම ඉපදිගෙන ඉපදිගෙන එනවා. ඒ නිසා වස්තු රුපයේ අඩුවක් පෙන්නේ නැහැ. හැබැයි මේකේ වෙන්න මොකක්ද? හටගැනීම, නැතිවීම. හටගැනීම, නැතිවීම.

මේ වස්තු රුපය විත්ත විශිෂ්ට හැම විත්තක්ෂණයක් ගානෙම පහළ වෙනවා. එතකොට සිතක් පහළ වෙන්න නම් වස්තු රුපයක්

පහළ වෙලා තියෙන්න ඕනෑ. මනොද්වාරික සිත්, හටාංග සිත් පහළ වෙන්න වස්තු රුපයක් පහළ වෙලා තියෙන්න ඕන.

රේලතට අපි තේරුම් ගනිමු ජීවිතයක අවසානයට පහළවන සිත් ගැන. දැන් මේ කියන්ව යන්නේ මරණාසන්න විත්ත විවිධයක්. මේක විශේෂ තැනක්. ඒ නිසා හොඳින් අසාගත්ත.



අපි මේ කළින් කිවිවානේ හැම සිතක් ගානෙම කරම්ත රුපත් පහළ වෙනවා කියලා. නමුත් මරණාසන්න විත්ත විවිධයේදී වෙන්නේ ඉදිරියට විත්තක්ෂණ 17ක් යන්න තියදී, හටාංග සිත් හරියේදීම (පළවෙනි විත්තක්ෂණයේදී) කරම්ත රුප හැදෙන එක නවතිනවා. මෙතනට එනකාට කළින් හැඳුණ කරම්ත රුප හැදිලා ඉවරයි. එතනින් එහාට නැවත කරමයෙන් හැඳුන රුප පහළ වෙන්නේ නෑ. එතකාට අලුතෙන් කරම්ත රුප හැදෙන්නේ නැති විත්තක්ෂණ කියක් තියනවද? විත්තක්ෂණ 17යි. විත්තක්ෂණ 17ක් ඉදිරියට තියල මේක අලුතෙන් කරම්ත රුප හැදෙන එක නවතිනවා.

අැසට සම්බන්ධ කරම්ත රුප හැදෙන්නේ නැහැ. හැඟැයි මේ වෙලාට වෙනකාට කළින් හැඳිවිව රුප නම් තියෙනවා. එතනින් පස්සේ හැදෙන්නේ නැහැ. නමුත් මෙතන මේ වෙනකාට හැඳිවිව රුපයට විත්තක්ෂණ 17ක ආයුෂයක් නම් තියෙනවා. මේක තේරුණාද?

පිරිස - නෑ ස්වාමීන් වහන්ස, අපිට හරියටම තේරුම් ගියේ නෑ.

එහෙනම් මෙහෙමයි. වස්තු රුපය කියන එක තේරෙනවද? වස්තු රුපය හැදෙන්නේ මොකන්ද? වස්තු රුපය හැදෙන්නේ

කර්මයෙන්. ඒ වගේම හැඳුන වස්තු රුපය කර්මයෙන්ම පවතිනවා. වස්තු රුපය හැදෙන්නේ කර්මයෙන්. ඒකට කියනවා රුප ජනක කර්මය කියලා. වස්තු රුපය පවතින්නේ ප්‍රවෘත්ති කර්මයෙන්.

දැන් අපි සියලු දෙනාම ඉපදිලානේ ඉන්නේ. ඉපදුනාට පස්සේ ඉපදුන තැන ඇතිවෙලා නැතිවෙලා ගියානේ. ඉතින් ඉපදුනු අපේ ඒවිතය තව ඉස්සරහට තියෙන්න එපායැ. ඒක නිසා කර්මයෙන් හදලා, කර්මයෙන් උපදේශවලා දෙන රුප වික අවසානයේ මැරෙන අවස්ථාව දක්වා අල්ලගෙන යන්නේ, ගෙනියන්නේ, පවත්වාගෙන යන්නේ මොකන්ද? මේ ප්‍රවෘත්ති කර්මයෙන්. ඒක කර්ම ගක්තියක. ප්‍රවෘත්ති කාලය කියන්නේ පවතින කාලය කියන එකයි. නැත්තම් අපි මැරෙනවානේ.

දැන් බලන්ව, අපිට මේ ඇස් පේනවා, අපේ මේ කන් ඇහෙනවා, ඇයි මේ ගක්තිය පවතින්නේ? මොකන්ද? කර්මයේ ප්‍රවෘත්ති ස්වභාවයෙන්. ඒක නිසා කියනවා කර්මයක් විපාක දෙනකාට ජනක කර්මයෙන් තැන හදලා දෙනවා. ප්‍රවෘති කර්ම ගක්තියේ විපාක වශයෙන් ඒ හදුපු දේ පවත්වා ගෙන යනවා. එහෙම ගක්තියක් තියෙනවා. ඒක නිසා කියනවා ජනක කර්ම තියෙනවා, ප්‍රවෘත්ති කර්ම තියනවා, කියලා.

ප්‍රවෘත්තිය කියන්නේ පවත්වාගෙන යැමනේ. පවත්වාගෙන යන්න දෙයක් නැත්තම් අපට අල්ලගෙන යන්න බැහැ. එනකාට මේ වස්තු රුපය ඉස්සේල්ලාම හැඳුනේ මොකන්ද? කර්මයෙන්. ඒක කර්මයෙන් පටන්ගත්තට රීට පස්සේ ඒ මැරෙන මැරෙන වස්තු රුප ආයේ හද හදා දෙන්නේ මොකන්ද? ප්‍රවෘත්ති කර්මයෙන්. මේක බැටන් රිලේ එකක් වගෙයි. එක්කෙනෙක් දුරක් දුවලා අනිත් එක්කෙනාට බැටන් එක දෙනවා. එයා දුවලා තව එක්කෙනෙකුට දෙනවා. ඒ වගේ මේක දිගටම යනවා. මේ විදියට එක්කෙනෙක් පටන් ගන්නවා. රීට පස්සේ අනිත් අය දිගටම අරගෙන යනවා. මේ දිගට අරගෙන යන එකට කියනවා

ප්‍රවෘත්ති කරම ගක්තිය කියලා. ඒ ප්‍රවෘත්ති කරම ගක්තිය අපි හැමදෙනාගේම ජ්‍යෙතවල තියෙනවා.


ඇසට ප්‍රවෘත්ති කරම ගක්තිය තියෙනවා. කනට, නාසයට, දිවට, ඇගට ප්‍රවෘත්ති කරම ගක්තිය තියෙනවා. සිතටත් තියෙනවා. මේවා ඔක්කොම කරමයෙන් හැදිවිව ඒවා නිසා, උපන් මොහොත් පවත් ප්‍රවෘත්ති කරම ගක්තියෙන් අල්ලාගෙන, පවත්වාගෙන යනවා. ඒක යම් කිසි තැනක තැන්තටම තැනි උනානම් එය මරණය හැටියට සළකනවා.

අපි හිතමු ඇස හැදිවිව කරම ගක්තිය නිසා, කරමඡ රුප වලින් ඇස හොඳට පවත්වාගෙන යනවා කියලා. අවුරුදු 50ක් 60ක් හියාට පස්සේ මොකක් හරි බලවත් කරමයක් බලපානවා. එට පස්සේ තව දුරටත් ඒකට ප්‍රවෘත්ති කරමයෙන් ගෙනියන්න පවත්වාගෙන යන්ට බැහැ. ලෙඩික් ආවා. ඇස නොපෙනී ගියා. එතකොට එතතින් එහාට ඒ ඇහෙළ කරමඡ රුප ගක්තිය ඉස්සරහට ගෙනියන්නේ තැනැ. එතකොට ප්‍රවෘත්ති ගක්තිය ඉවරයි. ඔය විදියටයි මික වෙන්නේ. දැන් මේක තෝරුනාද?

ඒ වගේ වස්තු රුපය හැදෙන්නේ කරමයෙන්. එය පවත්වාගෙන යන්නේ ප්‍රවෘත්ති කරමයෙන්. දැන් තව එකක් වස්තුරුපය ආධාර කරගෙන සිත් පහළ වෙනවා. ඒ වෙලාවෙම පහළ වෙනවා එයාට ජේන රුපයක්. අපි හිතමු දැන් කෙනෙක් මරණාසන්නට බලා ඉන්නවා කියල. එයාට ජේනවා රුපයක්. මේක මොකක්ද? මේකට කියනවා රුප ආරම්මණය කියල.

මේ ආරම්මණ රුපය ඒ මරණයට පත්වෙන කෙනාට කරමයක් හරි, කරම නිමිත්තක් හරි, ගති නිමිත්තක් හරි වෙනවා.

වස්තු රුපය ආධාර කරගෙන සිත් පහළ වෙනවා. දැන් අරමුණක් ආවා.



### වස්තු රුපය

මෙ රුපයේ ආයුෂ විත්තක්ෂණ 17 යි. මෙ පහළවුනේ විත්තක්ෂණ 17 ක් ආයුෂය තිබෙන රුපයක්. මේක පෙනෙන එකක්. අපි හිතම් එයාට මතක්ලනා කියලා. පෙනුනා, මතක්ලනා, ඇහුණ කියලා. මෙ රුපයට ඉන්න පුළුවන් විත්තක්ෂණ 17 යි. දැන් මෙ උපන් රුපයේ ආයුෂ විත්තක්ෂණ වශයෙන් අඩු වෙවී යනවා. ඒක එහෙම වෙන වේලාවට භාවාංග සිත් වැඩිකරන්නේ නැහැ. ඒ වේලාවට සිත් එල්ලිලා තියෙන්නේ ඔය ආරම්මණ නිමිත්තේ. ඒය මරණාසන්න අවස්ථාවට ඉදිරිපත්වූ නිසා කරම නිමිත්ත කියා කියනවා. සිත් පවතින්නේ ඔය කරම නිමිත්තේ. ඒ කියන්නේ ආරම්මණයේ. දැන් විත්තක්ෂණ ගණන අඩු වෙවී ගිහින් ජවන් සිත් වලට එනකොට ගොඩක් ගෙවී ගිහින් අවසානයි. මෙතන ජවන් පහක් තියෙනවා. දැන් 'ජවන' ඉවරයි. ජවන් ඉවර උනාම මෙ රුපයට තව ආයුෂ තියෙන්නේ විත්තක්ෂණ 4 යි.

(මෙ රුපය කියන්නේ මොකක්ද? ආරම්මණය. කරමය හරි, කරම නිමිත්ත හරි, ගති නිමිත්ත හරි හැටියට මතු වුණු ආරම්මණය තමයි මෙ රුපය කියන්නේ.)

දැන් ජවන් සිත් ඉවර වුණ ගමන්ම එකපාරටම 14 වෙනි විත්තක්ෂණයේදී පේළියේ අරමුණ වෙනස් වේලා අර පරණ සුපුරුදු භවාංග සිතක් පහළ වෙනවා. (15 වෙනි විත්තක්ෂණයේදී අලුත් අරම්මණයට පෙර සිත් සිතා ආ භවාංගය.) ඒ පරණ පේළියේ භවාංග හිතට අරමුණු වෙන්නේ පරණ කරමයයි, අපි මෙ ලෝකයට උපදින වේලාවේ පහළ වූ අරමුණයි. නමුත්

මරණාසන්න විත්ත විටියේදී අරමුණු වෙවි ආවේ අඩිත් කරමයයි (ආරම්මණයයි). වූති සිතට අරමුණු වූණා පරණ කරමය. ඒත් එක්ම රේගාට ඇතිවන සිතට ලගම තියෙන අරමුණ මොකක්ද? ඒ තමයි මේ විනාග විගෙන යන මැරිගෙන යන ඉතිරි අරමුණු කැල්ලනේ. ඉතිං ප්‍රතිසන්ධි සිත එම ඉතිරිවූ අරමුණ අල්ලාගන්නවා.

එතකාට ප්‍රතිසන්ධි සිත අල්ල ගන්නේ පරණ හවාංග කරමයද? නැත්තම්, අලුතින් ආ කරමයද? අලුත් කරමයයි.

ප්‍රතිසන්ධි විත්තයේදී අරමුණු කරගත් රුපය තමයි, අලුත් ජීවිතයේදී පහළ වන දෙවෙනි සිත වන හවාංගයට අරමුණු වෙන්නේ. තුන්වෙනි එකටත් ඊට පසු දිගටම හවාංග සිතට අරමුණු වෙන්නේ ඒ රුපයයි.

දැන් තේරුණාද? මේ කාරණය තේරුණු අය අත උස්සන්න බලන්ට. බොහෝම භොඳයි. සැම දෙනාටම වගේ තේරුම් ගිහිල්ලා තිබෙනවා.

ප්‍රශ්නයක් - ස්වාමින් වහන්ස, අලුත් අරමුණක් ආවේ කොහොන්ද? අරමුණ මාරු වූණේ කොහොමද? එතන තේරුනේ නැහැ.

උත්තරය - මෙතන කෙනෙකුට ප්‍රශ්නය වෙන්නේ මරණාසන්න විත්ත විටියට කළිනුත් හවාංග සිත් තියෙනවා. ප්‍රතිසන්ධි සිතට පසුවත් හවාංග තියෙනවා. මෙන්න මෙතන තමයි ඉතාම සියුම් සුක්ෂම තැන. හට දෙකක් අතරේ අරමුණ මාරු වෙන තැන තමයි හරිම සුක්ෂම. ආයිමත් කියන්නම්.

‘ අපි මේ ජීවිතයේ ඉපදුනා ඉපදුනා කියමු. ඊට පසු ජීවිතයේ දිගටම ඇවිත් දැන් මින්න ලෙඛි උනා. දැන් ඇදට වෙලා ඉන්නවා. කරා කරන්නත් බැ. ඇස් පේන්නෙත් නැ. මුකුත් අලුත් ආරම්මණයක් නැහැ. ඒ වෙලාවේ පහළ වෙන්නේ මොනවාද? හවාංග සිත්. මේ හවාංග සිත් වලට අරමුණ වෙන්නේ මොකක්ද? අපි ඉපදෙන කොට ගත් කරමය හරි, කරම නිමිත්ත හරි, ගති

නිමිත්ත හරි තමයි. ඒකට අපි මේ බෝඩී එකේ පේලියට දාමු තරු ලකුණු. මේ තරු ලකුණු තමයි මේ ජ්විතයේ හවාංගයට අරමුණු වෙන්නාවූ කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත භදුන්වන්නේ.

| 1 | 2 | 3 | 4 | 5 | 6   | 7  | 8  | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15   | 16 | 17 |
|---|---|---|---|---|-----|----|----|---|----|----|----|----|----|------|----|----|
| ★ | ★ | ★ | ★ | ★ | ●   | ●  | ●  | ● | ●  | ●  | ●  | ●  | ●  | ●    | ●  | ●  |
| හ | ව | ල | ප | ව | පරි | නි | ඩා | ප | ප  | ප  | ප  | ප  | වූ | ප්‍ර | හ  | හ  |

අපි හිතමු හාමුදුරුවෝ තමක් වඩිනවා පිරිත් කියන්න. ස්වාමින් වහන්සේ පිරිත් දේශනා කරනවා. දැන් ලෙඩා පිරිත් අහගෙන ඉන්නවා. එයාගේ ඇසුට හාමුදුරුවන්ගේ රුපයත් වදිනවා, හැපෙනවා. ස්වාමින්වන්සේ එතන වික වෙලාවක් වැඩ ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි මේ මැරෙන්න යන කෙනා යම් කිසි වෙලාවක ස්වාමින්වහන්සේ දැකළ, ඒ රුපය අරමුණට ගත්ත ගමන් එයා එකේ හිතින් එල්ලිලා ඉන්නවා. ස්වාමින්වහන්සේ ලැය හිටියට එයා බලාගෙන ඉන්නේ ඇසෙන් ගත් රුපය දිහා. ස්වාමින් වහන්සේ පැත්තක ඉන්නවා. නමුත් එයාට අර ගත් රුපය ජේන්නේ ස්වාමින්වහන්සේ හැටියටමයි. ඒ අරමුණු කරගත්ත රුපයේ වයස කියද? විත්තක්ෂණ 17 දි.

. දැන් ක්‍රියාත්මක විත්ත විවිධක් යනවා (මරණාසන්න විත්ත විවිධ). දැන් මේ සටහනින් දක්වන්නේ මොකක්ද? මේ විත්ත විවිධක්. මේ විත්ත විවිධ පෙනෙන්නේ කවුද? ස්වාමින්වහන්සේ. දැන් මෙයා මෙහේ මැරෙන්න යන වෙලාව. මේ අවසාන මරණාසන්න විත්ත විවිධ. ඒක කොහොමද වෙන්නේ? පළවෙනි විත්තක්ෂණය හවාංග, රේලුගට හවාංග වලන, රේලුගට හවාංග උපවිණ්ද, අනතුරුව පංචද්වාරාව්චන, වක්බූ විජ්ජාණ, සම්පරිවිතන, සංකීරණ, වොත්ප්‍රපන, රේලුගට ජවන් සිත් 5 ක් යනවා. ඇයි ජවන් සිත් පහක් යන්නේ? මේ අවස්ථාව දුරටත්

නිසා (ල්කනේ මැරෙන්නේ). දැනට කියක් විත්තක්ෂණ ඉතුරුද? 4 සි. රේට පස්සේ වුත්, ප්‍රතිසන්ධී, හවාංග, හවාංග.

මෙහේ කළුනුත් හවාංග, අතන පසුවත් හවාංග (15-ප්‍රතිසන්ධී, 16-හවාංග, 17-හවාංග රතු පාටින් ලකුණු කළා) දැන් මේ සිතට අරමුණ මොකක්ද? ස්වාමීන්වහන්සේ තමක් අරමුණු වුණේ. පළවෙනි හවාංගයට අරමුණ මොකක්ද? (මරණාසන්න විත්ත විවිධේ) පෙර තිබූ කරම නිමිත්තමයි. (\*) ඒ හවාංගයට තමයි ස්වාමීන්වහන්සේ අරමුණු වුණේ. එතනින් එහාට එයා ආල්ලගෙන ඉන්න අරමුණ 'ස්වාමීන්වහන්සේ'. දැන් මේ මරණාසන්න විත්ත විවිය දුවනවා ස්වාමීන් වහන්සේගේ කියන රුපය ආල්ලාගෙන. ඒ තුළ ජවනත් දුවනවා. දැන් මේ ජවන් දුවලා ඉවරවෙච්ච ගමන් ධර්මානුකුලට මෙයාගේ හිතේ පහළ වෙනවා තැවත හාංගයක්. ස්වාමීන්වහන්සේගේ රුපයට ආයුෂ විත්තක්ෂණ 17 සි. තැවත මේ විත්ත විවිධේ හවාංගයක් පහළ වන්නේ විත්තක්ෂණ 14 දි. මේ හවාංගයදේ එයාට අරමුණු වෙන්නේ පරණ හවාංගයේ කරම නිමිත්තයි. (\*) මෙකට අරමුණු වුණේ මොකක්ද? පරණ තරු ලකුණු කළ හවාංගයේ කරම නිමිත්ත. ඒක තමයි මේ ඒවිතයේ අවසානම හවාංගය. ඒක නිසා අපි ඒකට අවසානම හවාංගය යයි කියන්නේ තැහැ. නම වෙනස් කරනවා. ඒකට කියනවා වුත් සිත කියලා. ඔන්න මික තමයි පටලුවෙන තැනු. වුත් සිතට අරමුණු වන්නේ මොකක්ද? පරණ කරම නිමිත්ත.

වුත් සිතට මෙක අරමුණු වෙලා මැරිලා යනවා. නමුත් අර රුපයේ ආයුෂ තව විකක් තියෙනව. 14 වන විත්තක්ෂණයේදී පොඩී කැපුමක් ගියා. ඒ පේළියේ යනකොට හවාංගය ඉවර වෙන කොටම ලැගම තියෙන රුපය මොකක්ද? ස්වාමීන්වහන්සේගේ රුපය. ඒක නිසා වුත් සිත ඉවර වෙනකොටම ආයිත් ස්වාමීන්වහන්සේගේ රුපයේ එල්ලෙනවා. මෙක දාහතර වැනි සිතේ (14) දී වුණේ මොකක්ද? මෙලොට තිබුණ රුප අරමුණ අත හැරුණා. ගෙනාපු පරණ කරම නිමිත්තේ එල්ලුනා.

ප්‍රේලගට ප්‍රතිසන්ධි විත්තක්ෂණයේදී ආයිමත් ලගම තියෙන ස්වාමීන්වහසේගේ රුපයේ එල්ලුනා.

ප්‍රතිසන්ධි විත්තක්ෂණය ඉවරවෙනකාට දෙවන හවයේදී ජ්‍රේත්ව ඉන්න තාක් කල් එයාගේ හවාංග සිත්වල අරමුණ වෙන්නේ මොකක්ද? ස්වාමීන්වහන්සේගේ රුපය. මේක තමයි ධර්ම ස්වභාවය.

ප්‍රශ්නය - ස්වාමීන් වහන්ස, දැන් භාමුදුරුවෝ නමක් වැඩියේ නැත්තම්, කවුද අරමුණු වෙන්නේ?

උත්තරය - එහෙනම් ගෙදර ඉන්න කෙනෙක් අරමුණු වෙයි.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්සේ නමක් වැඩියේ නැත්තම්, එයාට පරණ කර්මයක් බලපාලද උපදින්නේ? ඒ කාරණය කොහොමද අලුත් සිතක් වෙන්නේ?

උත්තරය - මේක දිව්‍ය ලෝකයේදී සිද්ධ වෙනවා. මේ පෙන්නපු විදියටම හවාංග සිත් යනවා. එහෙම යනකාට දිව්‍ය ලෝකයේ පිරිත් කියන්න කෙනෙක් නෑ. මේ ජ්‍රේතයේ කරපු පිංකමක්ත් නෑ. හිනෙන් වගේ ජේතවා මීට පෙර ජ්‍රේතයක කරපු කියපු දෙයක්. ඒක මත්‍යාමයයි. එය ජ්‍රේත තුනාකට පමණ පෙර කළ මල් පුජාවක් මතක් වෙනවා. ඒක සංඛ්‍යාව ජේත එකක් නොමෙයි. මත්‍යාමයක් වෙනවා. ඒ රුපය විත්තක්ෂණ 17 ක් දුවනවා. ඒක අරමුණු කරගෙන සිත් පහළ වෙනවා.

මරණාසන්න විත්ත වීරිය පෙර කිවු ආකාරයෙන්ම සිද්ධ වෙනවා. විත්තක්ෂණ 14 දී නැවත එක් වතාවක්, පරණ හවාංග සිතට අරමුණු වූ කර්ම නිමිත්ත සහිත හවාංග සිතක් පහළ වෙනවා. පහළ වෙවිව ගමන් වුතිය සිද්ධ වෙනවා. ප්‍රතිසන්ධියේදී අරමුණු වෙන්නේ අර මල් පුජාවේ අරමුණ. ඒ කියන්නේ මේ තිබිවිව හවාංග ආරම්මණයෙන් එයා අලුත් අරමුණකට මාරු

වෙනවා. රේලය ජීවිතයේ ප්‍රතිසන්ධියේ සිට එයාට දිගටම තියෙන්නේ මොන අරමුණද? අර අපුත් මල් පූජාව හැරියට පහළ වූණ අරමුණ. ප්‍රතිසන්ධියේ අරමුණ (මල් පූජාමය රුපය) ගෙනාවේ කොතන ඉදළද? පෙර ජීවිතයේ මරණාසන්න විත්ත විරියේ මුල ඉදලා. ඉතින් මැරෙන්න ඉස්සෙල්ල මේ රුපයේ එල්ලෙන්න ඉඩ තියෙනවා. හේතුව, විත්ත විරියේ මුල ඉදලම මේ රුපය තියනවතේ.

**ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස, ගති නිමිත්ත පේන කොට කොහොමද?**

උත්තරය - ගති නිමිත්ත පේනවා මේ විදියට. අපි හිතමු දේවත්වයට පත් වෙන්න යන කෙනෙක් කියල. එයාට පේනවා අනාගතයට සම්බන්ධ දෙයක්. මාලිගාවක්, මල්මාලාවක්, උයනක් වැනි දෙයක් දරුණාය වෙනවා මරණාසන්න විත්ත විරියට. මේ දරුණාය එන්නේ අනාගතය සම්බන්ධයෙන්. එයා ඒ රුපයේ එල්ලෙනවා. මතෙක්මය විත්ත ස්වභාවයට අනුව මේ රුප ඇති වෙනවා, නැති වෙනවා. පේනවා නැවත නොපෙනී යනවා. පෙනෙන්න පටන් ගත් වෙලාවක ඒ රුපය කොට්ටර වෙලා තියෙනවද? විත්තක්ෂණ 17 යි. මරණාසන්න විත්තවිරිය දැන් යනවා. (හවාංග, හවාංගවලන, හවාංග උපචිජේද, පංචද්වරාවර්ශන, වක්ඩු විශ්වැක්ෂණය, සම්පරිවිෂ්ණ, සංතීරණ, වොක්ප්පන, ජවන, ජවන, ජවන, ජවන, ජවන, ජවන, භවාංග, ප්‍රතිසන්ධි, හවාංග, හවාංග වශයෙන්) ජවන් සිත් පහක් ගිය ගමන්ම හවාංගයට යනවා. මුතියට පහළ වෙන්නේ පරණ හවාංග සිතේ අරමුණයි. (14 වෙනි විත්තක්ෂණය) ඒ එක්කම මේක කඩාගෙන වැවෙනවා. කඩා වැවෙන කොටම ප්‍රතිසන්ධි සිතට අරමුණු වෙන්නේ මාලිගාව. එතකාට ඒ අරමුණේ එල්ලෙනවා. මේ මාලිගාව ආවේ ප්‍රතිසන්ධියේ නෙවෙයි. මේක පෙර ජීවිතයේ මරණාසන්න විත්ත විරියේ මුල සිටම ඇවිල්ලා තිබුණේ. අන්න මය විදියට තමයි මරණාසන්න අවස්ථාවේද මේක සිද්ධ වෙන්නේ. දැන් තේරුණා නෙදා? ආරම්මණය මාරුවෙන ආකාරය? රේලයට කෙනෙක් තව ප්‍රශ්නයක් ඇහුවා නෙදා?

**ප්‍රශ්නය** - ස්වාමීන් වහනස්, මේ ආත්මයේ (ජ්විතයේ) ගොඩාක් කුසල් කරලා තියෙනවා නම්, ඇයි ස්වාමීන් වහනස් පරණ ආත්මයක දෙයක් අවශ්‍ය වන්නේ?

**උත්තරය** - අපට ඇත්ත වගයෙන්ම පරණ එකක් අවශ්‍ය නැහැ. නමුත් අපිට මේක කියන්න පුළුවන්ද? දැන් භාවනාවට ආවනේ. දැන් මම ආවේ භාවනා කරන්න. මම ආවේ බණ අහන්න. ඉතින් මය භාවනා කරන වෙලාවේ, බණ අහන වෙලාවේ ඇයි මට පරණ ඒවා මතක් වෙන්නේ? හිතට එන්ට ඕනෑ වෙන්නේ භාවනා අරමුණ විතරයි නේ. හිතෙන්ට ඕනෑ වෙන්නේ අහන බණට අවශ්‍ය දේවල් විතරනේ. ඇයි වෙන ඒවා, පරණ ඒවා මතක් වෙන්නේ?

පරණ ඒවා මතක් වෙන්නේ සමහර අවස්ථාවලදී, ඒ අයගේ සිතේ මේ ජ්විතයේ කරපු දේවල් පිළිබඳව මනසිකාරය වැඩිපුර පවත්වලා නැහැ. "හරිම කෙයාලස්" (careless) අපට තීතියක් නැහැ, මේ ජ්විතේ හිටිය මෙහෙම හින්දා මේක එන්න ඕන කියලා හෝ පරණ ජ්විතේ මෙහෙම හිටපු නිසා ඒක එන්න ඕනම කියලා. ඒ වෙලාවට මොකක් හරි ප්‍රබල එකක් තිබුණද, ඒකේ එල්ලිලා තමයි එන්නේ. එතැනට සිතුවිලි හැදෙන එකක් තිබෙනවා. ඕවා ගොඩාක් මතොද්වාරිකයි. දැන් ගත්තේ පංචද්වාරික විත්ත විරියකින්නේ. මම දැන් මතොද්වාරික විත්ත විරියක් බෝඩි එකේ දාල පෙන්නන්නම්.

**ප්‍රශ්නය** : ස්වාමීන් වහනස්, මම පොඩිඩික් බාධා කළා. ඒ උදාහරණය ස්වාමීන්වහනස් ගත්තේ දෙවියක් ගැනනේ. එතකොට දෙවියන්ට ඒ ජ්විතේ කරපු කුසල් නැති නිසා, අර කලින් හව තුනකට පෙර කරපු මල් පුජාවක් මතකයට එන්නේ. එතකොට ඒක අර ප්‍රශ්නයට උත්තරයක් වෙනවා නේද.

**උත්තරය** - දිව්‍ය ලෝකයේ පමණක් නොවයි. මෙහාටත් ඒක වෙන්න පුළුවන්. උදාහරණය අරකම තමයි. ඒකෙන් මේ

කාරණය පැහැදිලි කරගෙන ගොඩාගන්න පුළුවන් නම් ඒත් හොඳයි.

ප්‍රශ්නය - ස්වාමීන්වහනස බලවත් කරමය කියන්නේ මොකක්ද ?

උත්තරය - බලවත් කරමය කියන්නේ, ඒ කරමය සිද්ධ කරන අවස්ථාවේ දාපු සිතට අනුව, ඒක බලවත් කරමයක් වෙනවා. ඒ කියන්නේ ඒ කරමය කරන වෙලාවේ කරුණු කරණා එකතු කරගත්ත විදියට අනුව, තුවන යොදපු විදියට අනුව, පරිත්‍යාග යක් වැනි දෙයක් නම් ඒ සඳහා යොදාගත්තු පරිසරයට අනුව, උපකාර කරගත්ත දේවල් වලට අනුව තමයි කරමය බලවත් වෙනවා කියලා කියන්නේ.

දැන් මෙහෙම කාරණයක් තියෙනවා. මෙහෙම හිතන්න, මනස වැඩ කරන කොට එක අරමුණක් අල්ලගෙන දිගටම සිතුවිලි වැළ යන ගතියක් තියෙනවා. අපි හිතමු අපි ඇවේදගෙන යනවා ‘One Tree Hill’ එකට. කාර එක පහළ නවත්තලා යනකොට, දැන් අපට පේනවා පාරක් එකේ තියෙන ගහක්. ඒ ගහ දැක්ක ගමන් ලංකාවේ අපේ වත්තේ තියෙන අඩි ගහ මතකයට එනවා.

දැන් මේ පාක් එකේ තිබෙන ගහ අපට මතක් කරලා දුන්නේ මොකක්ද? අර ලංකාවේ අපේ වත්තේ තිබූ අඩි ගහනේ. දැන් අඩි ගහ මතක් වෙනකොටම ඒ අඩි ගහට සම්බන්ධ තවත් සිද්ධියක් මතක් කරලා දෙනවා. අපි පුංචි කාලේ මය අඩි ගහේ මන්විල්ලා පැදේද හැරී, එතකොට මතක් වෙනවා, නංගියි, මල්ලියි, අයියි, අක්කයි එකේ මන්විලි පැදපු හැරී. රට පස්සේ මන්විල්ලාව කඩින් වැරීවිව හැරී. රට පස්සේ අපිව ඉස්පිරිතාලෙට ගෙතියපු හැරී. ඉස්පිරිතාලෙට ගෙතිවිවට පස්සේ තමන්ට සිද්ධ වුණු තවත් දේවල්. මය ආකාරයට එක කාරණයක් අල්ලගත්තට පස්සේ එකේ වැළ දිගට යනවා. මේ ඉන්න කාටවත් එහෙම වෙලා තැදේද?

මරණාසන්න අවස්ථාවත් මය විදියට මෙය සිද්ධ වෙනවා. අපි හිතාගෙන හිටියට මේ මේ විදියට වෙන්න මින කියල, මම

හොඳට හිටියා, ශ්‍රී ලංකාරාමයේ මම දායකයෙක් වෙලා හිටියා කියලා, ඔවා එතැනදී හරියන්තේ තැහැ. මේ විත්ත ජේල්, අරමුණු යන විදියක් තාලයක් තියෙනවා. හරියට එක සිද්ධියක් හිතට ආප්‍ර ගමන් ඒකට සම්බන්ධ තවත් සිද්ධි අතු අතු මතක් වෙවී එනවා.

අපි මේ විදියටත් හිතමුකෝ, මෙහේ වන්දනා කරන්න ආප්‍ර තරුණ හෝ මහලු හෝ මධ්‍යම වයසේ කෙනෙක් දකිනවා. ඉතිං අපි හිතනවා එයා අපේ තැන්දා වගේ කියල. රට පස්සේ තැන්ද ගැන විකක් හිතනවා. තැන්දා කරපු දෙයක්, හොඳ වැඩික් ගැන හිතනවා. ර්ලයට තැන්දගේ ගෙදර එහෙමත් මතක් වෙනවා. ඒ ගෙදර අර ප්‍රතාල කට්ටියට තැග්ගට දිපු එකතේ. රට පස්සේ මතක් වෙනවා අර ප්‍රතාව. එයාලත් එක්ක අපි ගනුදෙනු කරපු කාලවකවානුව මතක් වෙනවා.

මය විදියට ඒක ආරම්මණයක් ගත්තට පස්සේ දිගට ඇදි ඇදි සිතිවිලි එනවා. අපි හිතන්න හොඳ නැ කම්පියුටරයක් ප්‍රෝග්‍රෘම් (computer programme) කරලා තියෙන විදියට ඕක එනවා කියලා. එහෙම වෙන්නේ තැහැ. ඕක ඇදි ඇදි භැම තැනම යනවා. ඔන්න ඕක තිසා තමයි මරණාසන්න අවස්ථාවේදී අරම්ණක් ආප්‍ර ගමන්ම ඒකක් ඇදි ඇදි යන්නේ. ඒක කරමය වෙන්න පුළුවන්, ගතිනිමිත්ත වෙන්න පුළුවන්, කරම නිමිත්ත වෙන්න පුළුවන්.

**ප්‍රශ්නය** - ස්වාමීන්වහන්සේ කිවිවා නේද අර ප්‍රතිසන්ධියක් වෙලා දච් දහයකින් වුත්වෙලා තව ප්‍රතිසන්ධියක් ලබනවා කියලා. එහෙම නම්. ඒ වෙලාවේදී, ඒ දච් 10 යෙදි හවාංග සිත් ඇති වෙනවා. එතකොට දෙවන ප්‍රතිසන්ධියට කොහොමද හේතුවන්නේ?

**උත්තරය** - හරි. ඒකත් මහා බරපතලයි. ඒ විදියට මැරෙන්නම යින.

අපි දැන් බලමු කෙනෙක් හඳිසි අනතුරකින් මැරිලා කොහේ හරි පිළිසිද ගත්තා කියල. මව් කුසක පිළිසිද ගත්තා.

• • • • •

ප භ භ භ භ

පළවෙනි ප්‍රතිසන්ධියට අරමුණු වූවෙන් මොකක්ද? අපි හිතමු මලක් අරමුණු වූවා කියලා. මේ මල තමයි ප්‍රතිසන්ධි සිතේ අරමුණ. දෙවෙනි විත්තක්ෂණය මොකක්ද? භවාංග. ඒකේ අරමුණත් මලම තමයි. දැන් දිගටම භවාංග යනවා. ඒ හැම එකටම අරමුණ මල මයි. මේ භවාංග සිත් ද්‍රව්‍ය 10 ක් ම යනවා කියමු.

දැන් මෙයා තැවත මෙතැනින් වූත වෙන්න යන්නේ. දැන් මෙයා මවි කුසේදී කරපු කරම තියෙනවද? තැහැ. මෙයාට මේ සමග සිත් පහළ වෙන්ට ආධාර වූණ ඉනුදිය මොකක්ද? වස්තු රුපය. වස්තු රුපය හදලා දුන්නේ කවිද? මේට පෙර ජ්විතයක කරපු කරමය. ඒ වස්තු රුපය කොතැනදි හැඳුනේ? ප්‍රතිසන්ධියත් එකකමයි. දැන් මෙයා මරණාසන්නයට පත් වෙනවා. මෙයාට මේ අලුත් ජ්විතයේ ඉන්න බැ. මෙයා මෙකෙන් වූත වෙනවා කියන්නේ, මෙයාට මේ අවස්ථාවේදී මරණාසන්න විත්ත විවිධක් හැදෙනවා කියන එකයි. එක මනෝද්වාරික විත්ත විවිධක්. ඇස්, කන්, තැහැ. නමුත් මෙයාගේ භවාංග සිතේ පරණ ගොනුවෙවිව දේවල් මතකයට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙයාට මතක් වෙනවා පෙර ජ්විතයක කොහො හරි, කාට හරි කන්න දීපු එකක්. එක පාරටම මනෝද්වාරික විත්ත විවිධක් යනවා. ඒකට ජේන්න මින කුම පිගානක්. මෙක ආවේ කොහොන්ද? මනෝද්වාරයෙන්. දැන් මෙයා මනසින් ආපු ඒ රුපයට, අරමුණට බැඳී යනවා.

මෙයා මවි කුසේ ද්‍රව්‍ය දහයක් හිටියා. දැන් මැරෙන්න යනකාට එයාට ආවා මනෝද්වාරික අරමුණක්. මනෝද්වාරයෙන් ආපු නිසා භවාංග වලනය වෙන්න දෙයක් තැ. පෘවද්වාරයෙන් අරමුණක් ආවේන් තමයි හවාංග, භවාංගවලන, උපවිශේදන, එහෙම කියල කියන්නේ. මෙතන අරමුණ ආවේ මනෝද්වාරයෙන්.

එතකාට කෙලින්ම පළවෙනි විතක්ෂණයට හවාංග වලන කියලයි ගන්නේ. පංචද්වාර යන්න විදියක් නැතේ අරමුණ පිටින් ආපු එකක් තොවන නිසා. එතකාට මතොද්වාර යනවා. රට පස්සේ යනවා ජවන් 5 ක්. රේඛට හවාංගයක් හැදෙනවා. ඒ හවාංගය ඉවර වුණ ගමන් ප්‍රතිසන්ධිය ඇතිවෙනවා. රට පස්සේ නැවතත් දිගටම හවාංග සිත් හටගන්නවා. දැන් මේ කියපු කාරණය වැටහෙනවද?

මේ හවාංග සිතට අරමුණු වුණේ මොකක් ද? මේ මල. එයා මැරෙන්න යනකාට විත්ත වීරියක් යනවා. එතකාට ඉදිරිපත් වූ අරමුණ මොකක්ද? පරණ දානයක්, පුජා කරපු සිද්ධිය හෝ විත්ත රුපය. එකට ඩිත එල්ලෙනවා. එකේ එල්ලිලා මතොද්වාරිකව විත්ත වීරි යනවා. මතොද්වාරාවර්ජන විත්තක්ෂණය ඉවර වුණ ගමන්ම යන්නේ මොනවාද? ජවන් සිත් 5 ක්.

මේ අරමුණ සිතේ කෙටිලා තියෙන දෙයක්නේ. ඒ නිසා ආයිත් ඒ ගැන විපරමි කරන්ව හොයන්න බලන්න අවශ්‍ය නැහැ. ඒවා හැඳිලා තිබුණු ඒවා. ඒ නිසා මතොද්වාරාවර්ජන සිතෙන් පසු ජවන් සිත් 5 ක් යනවා අරමුණ අල්ලගෙන, අරමුණට නැමිලා.

රට පසු නැවත වතාවක් එක හවාංගයක් හැදෙනවා. ඒ හවාංගයට අරමුණු වෙන්නේ මොකක්ද? අර වුතියට පෙර, මුව කුසේදී තිබු අරමුණුමයි. ඒ කියන්නේ අර මල. ඒ අවසාන හවාංග සිතට අපි කියනවා වුති සිත කියලා. ඒ සිත ඇතිවෙලා නැති වෙනකාට ගන්න තියෙන අරමුණ මොකක්ද? දානේ පිගාන. රට පස්සේ ඒ ජීවිතේ ඉත්ත තාක් කළ එයාගේ හවාංග සිතේ ආරම්මණය මොකක්ද? ඒ වුතියට අරමුණු වෙවිව දානේ පිගාන.

ප්‍රශ්නයක් - ස්වාමීන් වහන්ස, 17 වෙනි විත්තක්ෂණයේදී සිද්ධ වුණෙන් රේඛ සිත පටන්ගන්නේ ඒකෙන්මද? මුලින් කිවිවනේ හතර විදියකට යනවා කියල?

**උත්තරය** - මෙහෙම තියෙනවා, පංචද්වාරාවර්ජන සිත අරමුණට සම්බන්ධව වැඩකිරීමයි, මතොය්ද්වාරාවර්ජන සිත අරමුණ පිළිබඳව වැඩ කිරීමයි විධි දෙකකටයි සිද්ධ වෙන්නේ. ඩේතුව පංචද්වාරාවර්ජනය වැඩ කරන්නේ විත්තක්ෂණ 17 කට ආයුෂය තිබෙන රුපයක් එක්ක. මතොය්ද්වාරික විත්තවිලි වල වැඩකරන්නේ, හිතෙන් කළින් අරගෙන තිබෙන්නාවූ, හිතෙන් කෙටිලා ඇති අරමුණක් එක්ක. ඒ නිසා ඒවාගේ ආයුෂ ප්‍රමාණවල වෙනසක් තිබෙනවා. මේ උදාහරණයේ කිවිවේ විත්ත විශිය වැඩ කිරීමට හදාගත් මතොය්ද්වාරික ආරමුණයය. ඒ නිසා සම්පරිවිතන, වොත්පිපන ආදි නමින් සිත් ඒකේ තැඹැ.

තව කාරණයක් බලමු. තැත්තම් මේක හරි යන්නේ තැ. තැත්තම් කියයි අපි පංචද්වාරයෙන් විතරයි මැරුණෙන් කියල. (පිරිස සිනාසේ)

**ප්‍රශ්නය** - එතකොට කොමා (coma) එකකින්, සිහිතැතිව ඉදලා කෙනෙක් මැරුණෙනාත්.

**උත්තරය** - කොමා (coma) වෙන්නේ අපට. මැරෙන කෙනාට "නො කොමා ( no coma)" එතනදී මතොය්ද්වාරික සිත් වැඩ කරලා ඒවා තියම පිළිවෙළට සිද්ධ වෙනවා.

**ප්‍රශ්නය** - එතකොට ස්වාමීන්වහන්ස, අරමුණක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද?

**උත්තරය** - ප්‍රතික්ෂේප කරන්න නම් මෙතනට ආවට පස්සේ බැං. කළින්ම අරමුණු ප්‍රතික්ෂේප වෙන විදියට කටයුතු කරගෙන තියෙන්න ඕනෑ.

අපිට ඕනෑ ඕනෑ විදියට මරණාසන්න විත්ත විශි වෙනස් කරන්න බැං. අපිට ඒවා කරන්න පුළුවන් කමක් තැ. මරණාසන්න විත්ත විශිය හැදෙන්නට කළින් හිත සකස් කරලා තියෙන්නට ඕනා, මරණාසන්න විත්ත විශිය මෙන්න මේ විදියට අරමුණක්

අරගෙන යන්න හැකි වේවා කියලා. අපි ඒකයි පිරින් කියන්නේ. මල් පුජා කරවන්නේ. බුදුපිළිම වහන්සේ නමක් ඉදිරියේ තියන්නේ. මේ ඔක්කොම කරන්නේ, මරණාභන්න විත්ත විලියක් හැමදන තැනට ගියාට පස්සේ මොක්ත්ම කරගන්න බැරිනිසා. අපි කරන්නේ එයාට අරමුණක් ඉදිරිපත් කරලා දීම විතරයි. ඒක එක්තරා පිහිටක්.

**ප්‍රශ්නය** - ස්වාමින් වහන්ස, ප්‍රතිසන්ධිය සිද්ධ වෙන්නේ වුති සිතට අනුව කියලා තියනවනේ. වුති සිත හවාංගයට අනුවනේ ඇති වෙන්නේ?

**උත්තරය** - ඒ කාරණය මෙහෙමයි. වුති සිත කියලා කිවිවට ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ. වුති සිත කියල කියන්නේ ඒ ජ්විතයේ ඇතිවෙන අවසාන හිතයි. අපි ඒ කාරණය පිළිවෙලට බොංචි එකක් ලියලා ඉගෙන ගනිමු.

මෙවා මතෙන් ද්වාරිකු විත්ත විෂි

|    | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
|----|---|---|---|---|---|---|---|---|---|----|----|----|----|----|----|----|----|
| 1) | ★ | ★ | ★ | ★ | ★ | ● | ● | ● | ● | ●  | ●  | ●  | ●  | ●  | ●  | ●  | ●  |
|    | ව | ල | ම | ඡ | ඡ | ඡ | ඡ | ඡ | ඡ | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  |

|    | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
|----|---|---|---|---|---|---|---|---|---|----|----|----|----|----|----|----|----|
| 2) | ★ | ★ | ★ | ★ | ★ | ● | ● | ● | ● | ●  | ●  | ●  | ●  | ●  | ●  | ●  | ●  |
|    | ව | ල | ම | ඡ | ඡ | ඡ | ඡ | ඡ | ඡ | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  |

|    | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
|----|---|---|---|---|---|---|---|---|---|----|----|----|----|----|----|----|----|
| 3) | ★ | ★ | ★ | ★ | ★ | ● | ● | ● | ● | ●  | ●  | ●  | ●  | ●  | ●  | ●  | ●  |
|    | ව | ල | ම | ඡ | ඡ | ඡ | ඡ | ඡ | ඡ | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  |

|    | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
|----|---|---|---|---|---|---|---|---|---|----|----|----|----|----|----|----|----|
| 4) | ★ | ★ | ★ | ★ | ★ | ● | ● | ● | ● | ●  | ●  | ●  | ●  | ●  | ●  | ●  | ●  |
|    | ව | ල | ම | ඡ | ඡ | ඡ | ඡ | ඡ | ඡ | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  | ඡ  |

මේ විදියට අකාර 4 කට මේ මරණාසන්න විත්ත විලි සිද්ධ වෙනවා. කෙනෙක් මේ 4 න් කොයි එකෙන් හෝ වුතිය සිද්ධ වෙලා මැරෙන්න පූජාවන්. පළමු විදියට අපි මේ පාචම කළාතේ. දැන් දෙම වනි එකෙන් මැරෙන වුතිය ප්‍රතිසන්ධී සිදුවෙන විදිය බලමු. මොකක්ද දෙවෙනි එක් තියෙන වෙනස? හවාංගවලන, උපවිෂේද, මතෙන්ද්වාරාවර්ජන, ජවන, ජවන, ජවන, ජවන, ජවන, භවාංග, වුති රේඛට ප්‍රතිසන්ධී. අපි හිතමු එයා කොමා (coma) එකක ඉන්නවා කියල. අපි ඒ කෙනාට එහෙම සැලකුවාට එයාට එක වැඩික් නැහැ, අපි මොන විදියට තීරණය කරනවද කියල. මතස වැඩ කරන්නේ මතෙක්මය ධර්මයට අනුවයි. කඩා තොකර අත පය හොලුවන්නේ නැතිව ඉන්නව නම් අපි කියනවා එයා කොමා (coma) එකක ඉන්නවා කියල. වතුරේ ගිලිලා හරි, පුස්ම හිරවෙලා හරි කෙනෙක් හිටියෙක් විනායි ගණනක් ඉන්න පූජාවනි. එතකොට එයාගේ හිත හවාංගයට ගිහින් එක් තමයි ඉන්නේ. ඒ වගේ අවස්ථාවක අපි සමහර වෙලාවට තීරණය කරනවා ගිරිරය ප්‍රතිවාර දක්වන්නේ නැත්තම් මැරුණා කියල. එයාට මැරුලා කියලා තීරණය කරන්නත් පූජාවන්. (ලෙඛික් මැරුනට පස්සේ පැය දෙකක්ද කොහේද තියන්න කියනවන්)

කොහොම හරි එයා ප්‍රතිවාර දක්වන්නේ නැත්තම් අපිට එයාට එක්කෝ කොමා එක්, නැත්තම් මැරුණා. කොමා එක් ඉන්න කොට එයාගේ හිත වැඩකරන්නේ මොකක්ද? හවාංගයේ. දැන් එයා මරණාසන්න වෙනවා. එතකොට එයාට කුයාත්මක වුති සිතක් එන්න ඕන. නැත්තම් එයාට අහක් වෙන්න බැහැ. එයා දැන් මැරෙන්න යන්නේ දෙවෙනි මරණාසන්න විත්ත විරියෙන්.

අපි බලමු කොමා එකට එන්න කළින් එයාගේ හවාංග සිතේ වැඩකළ අරමුණ මොකක්ද කියල. අපි හිතමු පෙර තේවිතයක පූජා කළ කොඩියක් මතක් වුණා කියල. එයාගේ හවාංග අරමුණ වෙන්නේ කොඩිය. මේ හවාංග සිත් පහළ වෙන්නේ වස්තු රුපය

ආධාර කරගෙන. දැන් මරණාසන්න විත්ත විපිය පහළ වෙනවා. හදිසීයේම මේ ජීවිතයේ සිද්ධියක් මතක් වෙලා යමක් අරමුණු වෙනවා.

දැන් කොඩිය අරමුණු වේවී හටාග සිත තිබුණා. coma එක් ඉන්න කොට එයාට අලුත් අරමුණක් අවශ්‍යයි. උදව් උපකාර කරපු නිසා, රැක බලා ගත් නිසා, කැම බීම ගෙනත් දිපු නිසා, ජීවිතේ කිවුවෙන් සිටි නිසා එහෙනම් එයාට හාර්යාට මතක් වෙනවා. එතකොට සිද්ධි ඔක්කොම මතක් වෙන්නේ නැහැ. එයාගේ ජායා මාත්‍රය විතරයි අරමුණු වෙන්නේ. සිද්ධි මතක්වෙනවා කියන්නේ එතකොට අරමුණු ගොඩික් නේ. එහෙම මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ ජායා මාත්‍රයක් විතරයි. එතකොට මොකද වුණේ?

හටාග වලනය, හටාග උපවිෂේදනය, මතෙක්ද්වාරික, ජවන් යනවා 5 ක්. ඊට පස්සේ 4 වෙනි විත්තක්ෂණයෙන් ජවන ඉවර උන ගමන් ඊළග විත්තක්ෂණයත් හටාග වෙනවා. (4 වෙනි විත්තක්ෂණයට එනතුරු ආරම්මණය වුණේ, බිරිදිගේ ජායාව.) 9 වෙනි විත්තක්ෂණයේදී, ඒ කියන්නේ හටාගයදි අරමුණ වෙන්නේ, මේ විත්තවිපියට කළින් තිබු හටාග අරමුණ. ඒ අරමුණ මොකක්ද? කොඩිය. කළින් හටාග සිත් වල තිබුණ අරමුණමයි. ඊට පසු වුති සිතට අරමුණු වෙන්නේ මොකක්ද? ඒත් කොඩියමයි. එහෙම වෙනවා, මොකද හටාග 2 ක් යනවා. ඒ හටාග 2 කටම අරමුණ වෙන්නේ කොඩියයි. ඉස්සෙසල්ලා අවස්ථාව අපි හටාග නැතුවයි කිවුවේ. ඇයි? වර්ග 4 ක් තියනවාතේ. මතෙක්ද්වාරික මරණාසන්න විත්ත විටී 4 වර්ගයක් තියෙනවා.

දැන් අපි ගත්තේ දෙවනි වර්ගයේ විත්ත විපිය නේ. ඉස්සෙසල්ලා ගත්තේ ජවන ඉවර වුණ ගමන් වුතිය වේවිව එක. මේක් තියන්නේ ජවන ඉවරවෙලා හටාගට ගිහින් ඊට පස්සේ වුතියට යන විදිය.

මෙම හවාංග 2 කම ඒක සමාන සිත් තමයි. හවාංගය කිවිවේ ඒක වුතිය කරන්නේ තැකි නිසා. මේකට වුතිය කිවිවේ ඒක හවාංගයක් උනාට ඒ සිත් තමයි ජ්‍යෙන් අවසානම හිත. මේ සිත් දදකටම අරමුණු වෙන්නේ ඒකම කොචිය. එට පස්සේ වුතිය ඉවර වෙනකොටම, කඩා වැශෙන කොටම ප්‍රතිසන්ධි සිතට ගන්න අරමුණ මොකක්ද? බිරිදිගේ ජායාව. ඒක නිසා ප්‍රතිසන්ධියේ අරමුණ හවාංග සිත් කෙළවරටම යනකම් එක සමානයි. මේක වැටහුනාද? මේක බොහෝම බරපතල එකක්.

**ප්‍රශ්නය -** ස්වාමීන් වහන්ස, විත්ත විරියට අරමුණු වෙලා තියෙන්නේ නොනව නේ. එතකොට එක දිගටම ඇවිල්ලා ජවන් වලට යනකොට එළඟට හවාංග සිතට එක නේද ආසන්නම අරමුණු?

**උත්තරය -** නැහැ. හේතුව මෙහෙම එකක් තියෙනවා. අපි මූලින්ම කිවිවා මේ විත්ත විරි වල තවත් කාරණයක් තියෙනවා කියලා. මේ වගේ වැඩිපුරම තියෙන්නේ මොන සිත්ද? ජවන් සිත්. යම් කිසි අරමුණක් මේ ජවන් සිත් වලින් ගත්තොත් ඒ ජවන් සිත් වලින් ගත්ත දේ තමයි මෙතෙන්ට, ප්‍රතිසන්ධියේදී ගන්න හයිය තියෙන්නේ.

**ප්‍රශ්නයක් -** ඇයි හවාංග සිතට එක ගන්න බැරි වුණේ? හවාංග සිතට ආවේ කොචිය නේ.

**උත්තරය -** හවාංග සිත කියන්නේ කළින් ක්‍රුණ එකක් මිස අලුත් එකක් නෙමෙයි.

**ප්‍රශ්නයක් -** හබැයි අර ජවන් බලවත් නො? 'නොනා' කියන අරමුණ බලවත්නො? ඒත් 9 වෙනි 10 වෙනි විත්තක්ෂණ වලට ආවේ කොචියනො?

**උත්තරය -** එක තමයි ධර්ම ස්වභාවය. ජවන් වලට ගිහිල්ලා හාවංගයක් වෙලා, වුතියක් වෙලා යනකොට මේ ආපු හවාංග

වල නෙමෙයි යන්නේ. මේ කියන මරණාසන්න විත්ත විටි අපි සාමාන්‍ය ජීවිතයේදී කතා කරන විදියේ විත්ත විටි නෙවෙයි. මේවාට විශේෂ තමක් තියෙනවා. මරණාසන්නයේදී වැඩ කරන විත්ත විටි කියල.

ඒකට තව උත්තරයක් දිලා ඉන්න ඕන. අර ඉස්සේල්ලා අහපු ප්‍රශ්නයක් තියෙනවා. අහන්න බලන්න ප්‍රශ්නය.

ප්‍රශ්නය - ස්වාමින් වහන්ස, වූති විත්තය නේ අනිත් උපතට හේතු වන්නේ. ඒ උනාට දැන් ගන්න අරමුණ, අපි හිතමුකා කනින් ආපු එකක් කියල. හවාංගය එවිවර ප්‍රබල එකක් නෙමෙයි නම් තිබුනේ, එතකාට වූති විත්තය ප්‍රබල වෙන්නේ නැහැ නේ. ඒත් අන්තිමට ආපු අරමුණ හොඳ එකක් නම් රේග හවයට හොඳ අරමුණක් එයාට ලැබෙනවානේ.

උත්තරය - මෙහෙම කාරණයක් තියෙනවා. ධර්මයේ තියෙනවා කරා කරන්න කරා 10 ක්. සීල කරා. සමාධි කරා, මෙත්තා කරා, යාන කරා, අප්පේලිඡ කරා ආදී වශයෙන්. අපේ හැරියට කතාකරන කොට සමාධි කරා, සීල කරා, අල්පේලිඡ කරා, යාන කරා කියලා කියනවා. නමුත් බෙකරි කාරයන්ට යාන කතා කියන්නේ තවත් එක විදියක කැමක්. බෙකරි කාරයන්ගේ යාන කතායි අපේ යාන කරායි දෙකක්. ඒවා සම්පූර්ණ වෙනස්. මේක තේරනවද ?

රේගට මිනිස්සු කියනවානේ වූති විත්තය කියල. වූති විත්තයෙන් ගන්න අරමුණ කියලා කියනවනේ. විත්ත විටියක වූති විත්තය කියල කියන්නේ ජවන් ඉවර වූ තැන ඇතිවන හවාංගට සමාන හිත. හැඳියි විත්ත නියාමයට අනුව ඒක තමයි අවසාන වූති විත්තය.

ලෝකයේ සමහර අය කියන විදියට වූති විත්තය කියන්නේ අවසන් ජවන් හිතට. එතකාට ඒ හිතට අනුව මිය යනවා කියන කොට, ඒකට ගත්ත අරමුණ මොකක්ද කියලා හිතන්න

මිනැය. සාමාන්‍ය ලෝකයා වුති විත්තය කියන්නේ අවසානයේ ගත් ආරම්මණය ඇති ජ්‍යවන් සිත. ඒකේ ආරම්මණය 'නොෂා' නමුත් නියම විදියට වුතිය සිද්ධ වෙන්නේ අවසානයට පහළ වන හවාංගයට සමාන සිතොදී. එතැනැදී ඒකට කියන්නේ වුති සිත කියලා.

පිරිසෙන් කෙනෙක් අදහසක් ප්‍රකාශ කරයි - අපි අමතක කරන්න හොඳ තැං හැම වෙලේල්ම ඔබවහන්සේ කිවිවානේ අර විත්ත විවිධේදී හැම වේලේල්ම ජවන් ඉවර උනාම ආයිත් හවාංග යට එන්න මින කියල. ඒකයි අපි ඒ හවාංගයට එන්නේ. අපි මේ ආත්මේ පටන් ගත්නේ හවාංග සිතකින්නේ. ඒ නිසා අර මික්කොම ජවන් ගිහින් ආයිත් එන්නේ මේ ආත්මේ ඉපදෙන කොට තිබුණ හවාංග සිතටයි. ඒ හවාංග සිත අර අපි පෙර ආත්මේ ගත්ත හවාංග සිතට සමාන වෙනවා. ඒකයි පැවෙළන්නේ.

ස්වාමීන්වහන්ස - ඔව් ඒකත් එක කාරණයක්. දැන් අපි මේ කුසල් සිත් කියලා කියනවානේ, කුසල් සිත් කියන්නේ ජවනය වැඩ කරන ඒවානේ. කලින් සිත් හවාංගයට පත්වෙන කොට වස්තු රුපය ගක්කීමත්ව තිබුණා. දැන් එහෙම නැ. වස්තු රුපයත් දුරටලයි.

ප්‍රශ්නයක් - ස්වාමීන් වහන්ස මේ මරණාසන්න විත්ත විවිධ සතර ආකාරයේම අන්තිම ප්‍රතිඵලය එකයි නේද?

උත්තරය - ඔව්, ඒ කියන්නේ මිටර 100 දුවන්න කොච්චර වෙලාවක් යනවද? කෙනෙකුට මිටර 100 ක් දුවන්න විනාඩි 20 ක් යන්න ප්‍රථමන්. තවත් කෙනෙකුට විනාඩි 10 යි. තවත් කෙනෙකුට විනාඩි 11 යි. තව කෙනෙකුට විනාඩි 12 හයි. මේ යන වෙලාවේ වෙනස් කම් තිබුණට හතරදෙනාම දුවන්නේ එකම දුරයි. මිටර 100 යි. අන්න ඒ වගේ, අරමුණේ හැරියට යන වෙශයක් තියනවා. එක එක්කොනාගේ හැරියට ගොඩාක් වෙනස් වෙන්නේ නැ. පොඩි වෙනසක් වෙනවා. නමුත් ප්‍රතිඵලය එකයි.

**ප්‍රග්‍නය** - ස්වාමීන් වහනස්ස, අර මුව කුසක සිටින කාලය තුළ,  
ඉපදෙන තුරුම හවාංග සිත්ද තියෙන්නේ?

**උත්තරය** - නැහැ, දැන් අර ඒක ප්‍රග්‍නයකට උත්තරයක් දුන්න  
නේ. මිනිස්සු කරා කරන ව්‍යති සිතයි, ඇත්තටම ඇත්තිවන ව්‍යති  
විත්තයයි කියන්නේ දෙකක් කියල. ඒක තේරුම ගත්තනේ. තව  
ප්‍රග්‍නයක් තිබුණා. ඒ මොකක්ද?

**ප්‍රග්‍නය** - අර බලවත්ව ඇත්වුණු ජවන් සිත් වලට පසුව (නොතා  
ගැන) ඇයි පරණ හවාංග සිතේ අරමුණ ආවේ? වඩාත් බලවත්  
වුණේ ජවන් සිතේ අරමුණ නේද කියලයි මට ප්‍රග්‍නය වුණේ.

**උත්තරය** - ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ. මේ වගේ ස්වභාව  
දෙකක් තියෙනවා. පවතින හවාංග සිතේ ගක්තිය අඩුයි. විත්ත  
විටියේ වැඩ කරන සිත් වල ගක්තිය වැඩියි. හේතුව හවාංග  
කියන්නේ විපාක සිත් ජාතියක්. ජවන් සිද්ධ වෙන තැන  
තියෙන්නේ කරම හරි ස්ථියා හරි සිද්ධකරන ගක්තියක්. යම්  
කිසි තැනක ජවන් තිබෙනවා නම් අඩුවෙන් හරි, වැඩියෙන්  
හරි, ඒවායේ අල්ලන ප්‍රමාණය සැරයි, අරමුණ ගන්න ගතිය  
වැඩියි.

මේවා විපාක සිතක් නොමෙයි. (ජවන් සිත් පෙන්වයි) මේක  
කුසල් සිතක්. මේකට අරමුණු වෙන්නාවූ ආරම්මණය විපාක  
ආරම්මණයක්. පැවති හවාංග සිත විපාකයක්. අරමුණත් විපාකයක්.  
වස්තු රුපයත් විපාකයක්. හවාංග සිත් කියන්නේ විපාක සිත්.  
ප්‍රතිසන්ධිය කියන්නේත් විපාක සිතක්. ප්‍රතිසන්ධියට සමාන නම්  
අනිත් සිත කුසලයක්ද? විපාකයක්ද? ඒකත් අනිවාර්යයෙන්ම  
විපාක සිතක්. එහෙනම් ප්‍රතිසන්ධි සිතත් විපාකයි. හවාංග සිතත්  
විපාකයි, ව්‍යති සිතත් විපාකයි.

ප්‍රතිසන්ධිය වන්නේ අපි කරපු කරමයක විපාකයක්  
හැරියටතේ. ඒකට හවාංග සිත සමාන නම් ඒකත් විපාකයක්  
මයි. ව්‍යතියත් විපාකයක් මයි.

මේ විපාක සින් (හවාංග) කියන්නේ පෙර දිපු ගක්තියකින් තල්ල කළාට පසු කැරකිලා යන එකක්. එතකොට ඒවා දිගටම යනවා. ඒ යන අතරවාරයේදී තමයි මේ වින්ත විටියට කරමය හරි, කරම නිමිත්ත හරි, ගති නිමිත්ත හරි මතක්වෙලා අරමුණු වෙන්නේ. ඒක හදලා / මවලා දෙන්නේ ඉස්සෙල්ලා කරපු කරම ගක්තියකින් තමයි. කරමයෙන් ආරම්මණය හදලා දෙනවා. මේ කරමයෙන් හදලා දෙන ආරම්මණය දකින්නේ, බලන්නේ, අත් විදින්නේ කුසල් තිතකින්. මෙතන ජවන් සින් විපාක නෙවෙයි. ඒක නිසා වඩාත් ගක්තිමත් වන්නේ ජවන් සිත්. මේ ජවන් සින් කුසල් හෝ අකුසල් වෙන්න පූළුවන්. ඒවා හරිම ගක්තිමත්. හරි හරි කරම රහස් ඕචියෙයේ තියෙනවා.

**ප්‍රශ්නය :** ස්වාමින් වහන්ස, දැන් ජවන් සින්නේ බලවත් කියන්නේ. එතකොට ජවන් සිත් වලට අරමුණු වෙච්ච 'නොනා' කියන අරමුණ බලවත් වෙන්න මින නේද?

**උත්තරය** - ඒ නිසා තමයි ප්‍රතිසන්ධියේදී ඒ අරමුණ රේලුග හවය හදාගත්ට පිළිගන්නේ.

**ප්‍රශ්නය** - ඒ අරමුණ 9 සහ 10 වින්තක්ෂණ වලට ආවේ නැනේ. ඒ අරමුණ නේ ආසන්නම අරමුණ.

**උත්තරය** - ඒක ධර්ම ස්වභාවයක්. ඒ අරමුණ ආසන්න එක උනාට ධර්ම ස්වභාවයෙන් ඒ අරමුණ වුතියේදී හැමෙන්නට යින. එතනින් වුත වෙන්න මින. එතන වස්තු රුපයත් දුරවලයි.

හරි දැන් මේක තේරුම් ගන්න. අපි තිතමු දැන් කෙනෙක් ඉපදිනා කියලා. වුතියයි, ප්‍රතිසන්ධියයි අතර කාලය මතකයිනේ.

|    |   |   |   |   |   |   |   |   |    |    |    |    |    |    |    |             |                  |
|----|---|---|---|---|---|---|---|---|----|----|----|----|----|----|----|-------------|------------------|
| 1  | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17          | (ක්ෂණ අවස්ථා)    |
| •  | • | • | • | • | • | • | • | • | •  | •  | •  | •  | •  | •  | •  | •           | මනොද්ද්බරිකුයින් |
| ඩි | ඡ | ඣ | ඣ | ඣ | ඣ | ඣ | ඣ | ඣ | ඣ  | ඣ  | ඣ  | ඣ  | ඣ  | ඣ  | ඣ  | (සිත්ල-කම්) |                  |

දැන් ප්‍රතිසන්ධිය සිද්ධ වුණා. අප්‍රති අරමුණ අපී හිතමු වෙටත්‍යයක්ය කියලා. රේට පසු හවාංග සිතෙන් දැන් තියෙන්නේ අලුත් අරමුණ. දැන් අලුත් ජීවිතයට අයත් හවාංග ජේලිය යනවා. අරමුණ කුමක්ද? වෙටත්‍යය. වෙටත්‍යය අරමුණු කරගෙන ප්‍රතිසන්ධි ඉවර වුණු තැනා පටන් හවාංග ගලාගෙන යනවා. මෙහෙම 15 ක් 16 ක් හවාංග යනවා. රේට පසු මෙයාට මැරුණු තැනා හරි, රූලග ජීවිතය ගැනා හරි, මට මොකද වුණේ කියලා හරි හිතිලා නැවතත් මතෙන්ද්වාරික සිත් පහළ වෙනවා. ඔන්න ඔය ආකාරයටයි ඔය වැශේ සිද්ධ වෙන විදිය විස්තර වෙන්නේ.

ප්‍රතිසන්ධියෙන් විත්තක්ෂණ 15 ක් 16 ක් ගියාට පසු තමයි එයාට හිතෙන්නේ මම කොහො ඉදළාද ආවේ? මොනවාද කළේ? මට මොකද උනේ? කියලා. එහෙම තැන්නම් මේ අලුත් ජීවෙන් මොකක්ද? කියලා අන්න ඒවා පිළිබඳව විපරමි කරන මතෙන්ද්වාරික සිත් ආයිත් අලුතෙන්, අලුත් ජීවිතයට සම්බන්ධව පහළ වෙනවා. අලුත් ජීවිතයට සම්බන්ධව ප්‍රතිසන්ධිය ගැනා හිතන, විපරමි කරන සිත් පහළ වෙන්නේ මෙසේ හවාංග 15 ක් 16 ක් ගියාට පසුවයි. මේ හවාංග සිත් කියන්නේ විශී සිත් ජාතියක් නොවෙයි.

විෂී සිත් කියල කියන්නේ මතෙන්ද්වාරික හරි පංචද්වාරික හරි අරමුණක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, වැඩිකරන සිත්. විෂී නොවන සිත් තියෙනවා. ඒවාට කියනවා විෂී මුක්තක සිත් කියලා.

- 1) ප්‍රතිසන්ධි සිත් ..... ප්‍රතිසන්ධි විත්ත විෂී කියා දෙයක් තැත.
- 2) හවාංග සිත් ..... හවාංග විත්ත විෂී කියා දෙයක් තැත.
- 3) වුති සිත් ..... වුති විත්ත විෂී කියා දෙයක් තැත.

(මරණාසන්න විත්ත විෂී තමයි තියෙන්නේ)

**ප්‍රශ්නය** - ස්වාමින් වහන්ස, එතකොට රහතන් වහන්සේ නමකට නැවත ප්‍රතිසන්ධියක් නැත්තේ අරමුණ විදින්නේ නැති නිසාද ? ජවන් පහළ වෙන්නේ නැති නිසාද?

**උත්තරය** - ඒක වෙන්නේ මෙහෙමයි. ඉස්සර වෙලා අපි මේ කියාගෙන යන කාරණා රික ඉවර කරලා ඉමු.

**ප්‍රශ්නය** - ස්වාමින් වහන්ස, මේ ටික සිද්ධ වෙන්නේ මව කුසේද ?

**උත්තරය** - ඔවුන්, වූතියෙන් එහා පැත්තට ගිය ඒවා පෙර ජීවිතයට. ප්‍රතිසන්ධියෙන් මෙහා පැත්තට මේ සිද්ධ වෙන්නේ මව කුසේ. කෙනෙක් මවිකුසක පිළිසිද ගත්තා නම්, මෙක සිද්ධ වෙන්නේ මවිකුසේ.

**ප්‍රශ්නය** - එතකොට දෙවියෙක් නම් ?

**උත්තරය** - දෙවියෙක් නම් දිව්‍යලෝකයේදී. එම දෙවියා ඡිපපාතිකව දිව්‍ය ලෝකේ පහළ වෙනවා. රිට පස්සේ එයා හිතනවා, මට මේ මොකද උනේ? මේ විමානයක් වගේ මොකක්ද? කියල හිතන්න පටන්ගත්තේ හවාංග 15, 16 ක් හරි රිට වැඩියෙන් හරි ගියාට පස්සේ. මේවා යන්න එවිටර වෙලාවක් යන්නේ නැහැ. මෙක ධර්ම ස්වභාවයක්.

**ප්‍රශ්නයක්** - ස්වමින් වහන්ස, ආයිත් වීමි සිත් හැදෙන්න පටන් ගත්තේ කොහොමද?

**උත්තරය** - වීමි සිත් පටන්ගත්තේ මේ හවාංගයට වැදිලා තියෙන අරමුණු තියනවතේ. ඒ අරමුණු අල්ලගෙන තමයි වීමි සිත් පටන් ගත්තේ. මෙතන අලුත් අරමුණක් තියනවතේ. (මෙවත්තය)

අවසාන වගයෙන් තව එකක් කියන්න ඕන. මෙන්න මෙහෙම කාරණයක් තියනවා සැම දෙනාටම අහගත්ත දැනගත්ත.

රහතන් වහන්සේගේ සිත් සහ අපේ සිත් වැඩ කරන විදිය වෙනස්. පෑප්ත්තනයාගේ සිත් අනුගය තියනවා. තණ්හාට,

අවිද්‍යාව තියෙනවා. ඒක නිසා මොන අරමුණ ආවත් මය අවිද්‍යාව නිසා ඒවා වරදවා පිළිගන්නවා. ඩොඳ හරි, තරක හරි, එන හැම අරමුණක්ම වරදවා ගන්නවා. එහෙම ගන්වන ගක්තිය අර සිත් අස්සේ කැවිලා, කෙටිලා තියෙනවා. ඒකට කියනවා 'අනුශය' කියලා. අනුශය තියෙන නිසා ආපුව තියෙන නිසා අරමුණ දකින කොටම අනුශයෙන් අර කෙලෙස් ගතිය අවුස්සලා ගළාගෙන එනවා. ඒක නිසා පෘත්තනයාට මොකක් හරි අරමුණක් ආවෝත් එයා ඒකේ එල්ලෙනවා. ඒක තේ අර කරමය හරි, කරම නිමිත්ත හරි, ගති නිමිත්ත හරි කියලා දෙයක් බාරගන්නේ.

රහතන් වහන්සේගේ හිතේ අනුශය ගතිය නැහැ. අවිද්‍යාවත් නැහැ. තණ්හාවත් නැහැ. රහතන් වහන්සේගේ සිත් මොන අරමුණක් ආවත් තදින් එල්ලෙන්නේ නැහැ. අන්ත ඒ නිසා තමයි උන්වහන්සේට ප්‍රතිසන්ධියක් සිද්ධ තොවන්නේ.

**ප්‍රශ්නය -** රහතන් වහන්සේට ත්‍රියා සිත් ඇතිවෙනවාද ? ජවන් සිත් ඇති වෙනවාද?

**උත්තරය -** ඔව්, ක්‍රියා සිත් ඇතිවෙනවා තමුන් ඒ අරමුණු වල එල්ලෙන්නේ නැහැ. උන්වහන්සේ අරමුණු වල එල්ලෙන ඇමෙන ගතිය අත හැරලා තේ ඉන්නේ. අනුශය නැහැ. අනුශය නැති නිසා අරමුණු වල එල්ලෙන්නේ නැහැ. කරම, කරම නිමිති, ගති නිමිති එන්නේත් ගන්නේත් නැ. තමුන් අපිට වෙලා තියෙන්නේ අපි හැම කරමයේම, කරම නිමිත්තේම, ගති නිමිත්තේම එල්ලෙනවා.

තෙරුවන් සරණීන් සැම දෙනාටම

උතුම ධර්මාවබෝධය වේච!

## ඩරම දේශනාව

මාත්‍යකාව : හාටනා කරන විට ඇතිවන සිත්  
දේශකයාණන් වහන්සේ : පුරුෂ හන්තේ ජ්‍යෙෂ්ඨකාර  
ස්ථානය : මික්ලන්චිං, ශ්‍රී ලංකාරාම විභාරස්ථානය

දිනය : 2015-05-17

7

## භාවනා කරන විට ඇතිවන සිත් (පළමු කොටස)

අපි හාටනා කරන උදිවිය. අපිට හාටනා කරන විට ඇතිවන සිත් මොනවාද?

අපේ හිතේ තියෙන වැඩියෙන්ම වැඩ කරන සිත් මොනවාද? ඒවා තමයි හවාංග සිත්. හවාංග සිත් කියා කියන්නේ මොනවාද? ඒ තමයි මූල සිත. මේ වෙළාවේ තියෙන්නා වූ සිත. අපි නිදාගෙන ඉන්න වෙළාවට තියෙන සිත මොකක්ද? හවාංග සිත. දැන් මේ හවාංග සිතෙන් පටන් ගෙන තමයි වෙන මොකකට හරි, ඇහෙන් හරි, කනෙන් හරි, නාසයෙන් හරි, දිවෙන් හරි, සිතෙන්ම හරි, අරමුණක් වෙත යන සිත් පේළියක් යන්නේ.

අරමුණන් අරමුණට සිත් පේළි වෙනස් වෙනවා. ඒ සිත් පේළියකට සිත් කියක් තියෙනවද? සිත් 17 ක් තියෙනවා. මේ සිත් පේළියේ සිත් 17 ක් යනකොට මොකක් හරි පොඩි ප්‍රමාණයකට හෝ වැඩක් සිද්ධ වෙනවා. ඉතින් එහෙම සිත් පේළි පේළි යන එක තමයි තියෙන්නේ. අපි සාමාන්‍ය ලෝකයේ සිත ගැන කතා කරන විදියයි, යරමයේ සිත් විටි හෙවත් පේළි ගැන කතා කරන විදියයි වෙනස්.

විත්ත වීමී ප්‍රධාන වගයෙන් වර්ග 2 ක් තියෙනවා. විත්ත වීමීය කියන්නේ මොකක්ද? විත්ත වීමීයක් කියන්නේ සිත් ජේලියක්. ඒ සිත් ජේලි වර්ග කළාම, කාම ජවන විත්ත වීමී, අර්ථණා ජවන විත්ත වීමී කියලා විත්ත වීමී වර්ග තියෙනවා.

ඉතින් අද අපි කතා කරමු හාවනා කරන කොට කොහොමද විත්ත වීමීයක් පහළ වෙන්නේ කියලා.

අපට එක පාරටම එක විත්තක්ෂණයකින් අරමුණක් දැනුගත්ත බැහැනේ. ඒ එක විත්තක්ෂණයකට ඒ තරම් හයියක් නැහැ. එහෙම විත්තක්ෂණයකට පමණක් කරන්න පූජ්‍යවන් යමක් නැහැ. නමුත් ප්‍රං්ඩ් ප්‍රං්ඩ් ඒවා ගොඩක් එකතු වෙලා මේ ලොකු වේයයකින් හා ගණනාකින් තමයි යම්කිසි දෙයක් අරමුණු කරන්න හිතන්න පූජ්‍යවන් වෙන්නේ. එතකොට ගොඩක් සිත් ජේලි ජේලි ඇතිවෙනවා. ඒ සිත් ජේලි වලින් තමයි අරමුණු කරන අරමුණු දැනුගත්තනේ. ඒ ඒ අරමුණේ හැටියට සිත් ජේලිත් එහි පිළිවෙළත් වෙනස් වෙනවා.

එක විත්ත වීමී වර්ගයක් තමයි "කාම ජවන විත්ත වීමී" කියන්නේ. ඒ කියන්නේ කාමාවටර අරමුණු වලට යන සිත් ජේලි. දැන් ඔය ඇහැට පේන දේවල් - රුප, කනට ඇහෙන දේවල් - ගබඳ, ගද සුවද, ස්පර්ශ මේවා කාම වස්තුන් කියලනේ ධර්මයේ කියන්නේ. අපි හිතමු ඒවා ඉස්සරවෙලා දැකළා පස්සේ ඒවා ගැන හිතින් හිතනවා කියලා. ඒ හිතින් හිතන කොටත්, මනසින් හිතන කොටත් ඒවා කාම වස්තුම තමයි, කාම අරමුණුම තමයි.

එතකොට ඒ කාමයට සම්බන්ධ දේවල් රුප, ගබඳ, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් ඒ වෙලාවට අත් වීදීම් වගයෙන් හෝ වේවා, මනසින් හිතමින් ඉන්න විට හෝ වේවා, ඒවාට දුවන විත්ත වීමී වලට කියනවා කාමාවටර කාම ජවන විත්ත වීමී කියලා. ඒ විත්ත වීමීවල ජවන්වලට කියන්නේ කාම ජවනයේ කියලයි. මේ කාම ජවන විත්ත වීමීවල මැද ජවන් කියලා සිත්

ජාතියක් ඇතිවෙනවා. ඒවා අරමුණ හොඳින් තදට අල්ලන දැනගන්න සිත් වර්ගයක්.

මේ ඇරැන කොට තියෙනවා අරපණා ජවන විත්ත විලි කියලා කොටසක්. මේ අරපණා ජවන විත්ත විලි විකක් හසිය වැඩියි. හේතුව, කාම ජවන විත්ත විලිවල කාමාවවර කුසල් හෝ අකුසල් සිද්ධ වෙනවා.

අපි හිතමු මෙහෙම, කේක් එකක් තියෙනවා. ඒක කාම වස්තුවක් නේ. ඇහැට් පේනවා, රස විදින්නන් පුළුවන්. සුවදුකුත් තියෙනවා. දැන් මේ කාම වස්තුවෙන් වර්ග 2 ක විත්ත විලි ඇති වෙනවා. කෙනෙක් ඒකට ලෝංහ කරනවා. එතකොට අකුසල කාමජවන සිත් පහළ වෙනවා. තව කෙනෙක් හිතනවා ඒක දානෙකට දෙන්න ඔන කියලා. එතකොට පහළ වෙනෙන් කාමජවන කුසල් සිත්. මේ විදියට කාම ජවන් හැදෙනකොට ඒවා තුළ තියෙනවා අකුසල් සිත් හෝ කුසල් සිත්.

අකුසල් සිත් 12 ක් තියෙනවා. ලෝංහ මූල සිත් 8 යි, ද්වේෂ මූල 2 යි, මෝංහ මූල 2 යි. මේවා ඔක්කොම වැඩ කරන්නේ මේ කාම ජවන් වශයෙන්. රළුගට තියෙනවා තවත් කාමාවවර සිත් විකක්. මහා කුසල්, විජාක, ක්‍රියා සිත් කියලා තුන් වර්ගයක් තියෙනවා. එතන සිත් 24 ක් තියෙනවා. (කාම සෞඛන සිත් 24)

අකුසල් සිත් 12 යි, කාම සෞඛන සිත් 24 යි, අහේතුක සිත් 18 යි. මෙතන ඔක්කොම සිත් 54 යි. මේ විකට කියනවා කාමාවවර සිත් කියලා. එතකොට, මේ කාමාවවර විත්ත විලිවල අස්සේ ජවන් වර්ග දෙවිදියකට වැඩ කරනවා, කුසල් හෝ අකුසල් වශයෙන්.

ඉහත කියපු විදියට කාම වස්තුවක් අරගෙන ඒකට ලෝංහ කරනවා. අකුසල් විත්ත විලි වැඩකරනවා. දානයක් දෙන්න හිතනවා. එතකොට කුසල් විත්ත විලි වැඩකරනවා.

දැන් අපි භාවනා කරන්න යනවා. භාවනා කරන විට ඉස්සේසල්ලම පහළ වෙනෙන් කාම ජවන විත්ත විලි.

හේතුව: අපි හිතමු මෙත්තී භාවනාව වඩනවා කියලා. මෙත්තී භාවනාව වඩන කක්නාට අරමුණු වෙන්නේ සත්වයේ නේ. දැන් මෙයා සත්වයින් අරමුණු කරගෙන “සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා” කියලා හිතනවා. මෙහෙම හිතන්න හිතන්න මෙයා සත්වයේ ගොඩක්, සත්ව අරමුණු ගොඩක් ඔවුන් දාගන්නවා. මෙහෙම හිතනකොට ඉස්සෙල්ලම පටන් ගන්නේ කාම්පවන විත්ත වීමි වලින්. හේතුව අර්ථයා ජවන් වලට යන්න තරම් තවම හයිය නැහැ. ඒ සිත් බලවත් වැඩියි නේ. සත්වයේ කියලා කියන්නේ කාම වස්තු නිසා, මේවා කාම්පවන් විත්ත වීමි.

බල්ලෝ, බල්ලු, ගලයෝ, දුදරුවෝ, කියන්නේ කාමවස්තු. මේ අසරණ සත්වයේ ගැන හිතලා මෙයා ඔවුන් වෙත මෙත්තී සිත් යවනවා සුවපත් වේවා, සුවපත් වේවා කියලා. එතකොට විත්තක්ෂණ 17 ක් ඇති විත්ත වීමි යනවා. ඒ විත්ත වීමි වලින් තමයි මෙයා මේ සත්වයින්ට මෙත්තී කරන්නේ. විත්ත වීමි ඇතිවෙවි යන්නේ හිතේ. අරමුණ තියෙන්නේ එමියේ, එහෙම නැත්තාම් පිටතින්.

දැන් මෙයා මෙත්තී වඩාගෙන වඩාගෙන යනවා. ඉස්සෙල්ලා ඇතිවෙන කාම්පවන විත්ත වීමි දගුලනවා වැඩියි. සෙලවෙනවා වැඩියි.

උදාහරණයක් හැටියට, ඒක වෙන්නේ මෙහෙමයි. මුලදී කාම්පවන විත්ත වීමි දෙකක් විතර ගිහිල්ලා පුරුදු නැති නිසා ඒක පෙරලෙනවා අතිත් පැන්තට. ආයෙමත් සත්ව අරමුණ අරගෙන මෙත්තී වඩනවා. විත්ත වීමි 3 - 4 ක් ඇතිවෙනවා, මුලදීට වඩා විකක් වැඩියෙන් යනවා. ආයෙමත් කඩන් වැටෙනවා. ආයත් කොහොම හරි මෙත්තී අරමුණ අරගෙන සුවපත් වේවා කියමින් මෙත්තී භාවනාව වඩනවා. රළාගට විනාඩි 10 ක් විතර අල්ලගෙන ඉන්න පුළුවන් වෙනවා.

දැන් මෙහෙම යන්න යන්න කාමාවවර සිතුවිලි වල ඉස්සරට වඩා විකක් තැන්පත් ගතියක් ඇතිවෙනවා. දුවන ගතිය,

කඩාගැලෙන ගතිය අඩුවෙනවා, නැතිවෙනවා. මහොම ගිහිල්ලා මෙයාගේ හිතේ සුවපත් වේවා! කියන කාමරුවන් විත්ත විටී ලස්සනට, එක්තරා ලතාවකට යන්න පටන් ගන්නවා. දැන් මේ වැඩි විනාඩි 15 - 20 ක් විතර අල්ලගෙන ඉන්න ප්‍රාථමික.

අරමුණ සත්ව අරමුණයි. මෙයා දුර ඉදගෙන තමයි සත්වයින්ට මෙත්මි සිත් පහළ කරන්නේ, මෙත්මිය දෙන්නේ.

(රුපකයක්)

මෙවාට කියනවා මෙත්මි සිත් කියලා.

මෙහෙම යනකාට, එන්න එන්න මෙත්මි වැඩින කොට, මෙයාගේ හිත තැන්පත්වෙලා, ගාන්ත වෙලා, බොහෝම සෞම්‍ය වෙලා, මේ සිතුවිලිවල දැයලිලි නැතිවෙලා, මේ සිතුවිලි කෙලෙස් අරමුණු කරන්නේ නැතිව යනවා. මේ සිතුවිලි හොඳට ගක්ති සම්පන්න වෙනවා. ඉස්සෙල්ලට වඩා හරිම ලස්සනයි. ගැස්සිලි මොනවත් නැහැ.

(රුපකයක්)

භාවනා මනස මෙන්න මේ වගේ අවස්ථාවකට එනකාට, ඒකට කියනවා උපවාර සමාධි අවස්ථාව කියලා. උපවාර අවස්ථාවේදී තියෙන්නේ කාමාවවර කුසල් සිතුවිලි. තමුත් මෙතන තිවරණ ධර්ම පහළ වෙන්නේ නැ.

දැන් මෙයා උදේර්, දවල්ට, හටසට භාවනා කරනවා. හොඳට මෙත්මිය වඩනවා. උපවාර සමාධි අවස්ථාවේ තමයි දැන් ඉන්නේ. උපවාර සමාධිය කියන්නේ කාමාවවර ජවන්වල ඉහළ තලයක්. හොඳ ආලෝකමත් අවස්ථාවක්. දැන් මෙයා තවදුරටත් සත්ව අරමුණට මෙත්මිය වඩාගෙන යනකාට, මේ ආලෝකමත් කාමාවවර භාවයේ යන්න ප්‍රාථමික ඉහළම මට්ටමක් තියෙනවා, ඒ තත්වයම යනවා. බැලුම් බෝලයක් උනත් ප්‍රමුඛලා ප්‍රමුඛලා ඒකට භූලා දරන්න ප්‍රාථමික උපරිම ප්‍රමාණයක් තියෙනවා නේ. රේට වඩා පිම්බුවෙන් ප්‍රපුරලා යනවා නේ. ඒ වගේ මේ

කාමාවට සිතුවීලිවලටත් මේ වගේ හාවනා අරමුණක් පස්සේ යන්ට පූජාවත් යම් මට්ටමක් තියෙනවා. ඒ දක්වා යනවා.

ඒ මට්ටමෙන් එහාට ගියාට පස්සේ මේ කාමාවට සිතුවීලිවලට තවදුරටත් ඒ තත්වයෙන්, ඒ මට්ටමෙන් මෙමතිය ගෙනියන්න බැහැ. සිතේ සමාධි ගතිය වැඩියි. ඒක නිසා එවැනි අවස්ථාවකදී සිත කාම්පවත් වලින් අර්ථණා ජවන්වලට මාරුවෙනවා.

සත්ව අරමුණට පැවති සිත මේ තත්වයට මාරු වුණේ උපවාර අවස්ථාවේ සිටයි. උපවාර කියන්නේ කාමාවට සිතුවීලිවල උපරිමයක්. උපවාර අවස්ථාවට එනවිට කාමච්ඡන්දය නැ, ව්‍යාපාදය නැ, රීත්මිද්ධය නැ, උද්ධිවිව කුක්කුවිව නැ, විවිධවිෂාව නැ. හබැයි ගැහුරු දානාන තත්වයකුත් නැ. දැන් මේ උපවාර අවස්ථාවෙන් එහා පැත්තට ඉක්මනට මාරුවෙනවා. එනම් රේඛ අවස්ථාවට, අර්ථණා විත්ත විවියකට. ඒකට කියනවා දාන විත්ත විටි කියලා.

හැම වෙලාවේම විත්තක්ෂණ 17 ක විත්ත විවියක් යනවා, රේඛට හවාංගයට යනවා. නැවත සිත් 17 ක විත්ත විවියක් යනවා, හවාංගයට යනවා. නැවත විත්ත විවියක් යනවා. මෙය වෙශයෙන් සිදුවෙන නිසා අපට තේරෙන්නේ නැ. ඒ නිසා විවි මාරුවේමේදී සාමාන්‍ය යෝගියෙකුට මේවා දෙකට බෙදාගන්න අමාරුයි.

අපි දැන් බලමු විත්ත විවියක් දානායකට හැරිලා දානායකට ගොඩවෙලා යන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දාන විත්ත විවියක් වැඩිකරන ආකාරය.

මෙතැනැදි හිත හොඳටම ආලෝකමත් වෙලා, ගාන්ත වෙලා තියෙන්න ඕන. මෙතැන විවිය යන්නෙන් අදහස් වෙන්නේ ජේලිය කියන එකයි. දාන විත්ත විවි මනොද්වාරිකයි තේ. ඇස් දෙක පියාගෙන මනසින් සත්වයින්ට සුව්‍යත් වේවා කියමින් සිටින්නේ.

දැන් විත්ත වීරියක් ගැන සළකා බලමු :-

මෙක පටන්ගන්නේ හවාංගයෙන්

ර්ලැගට හවාංග වලන, හවාංග උපවිෂේද, මනොද්වාරාවර්ජන, ජ්‍යෙ පසුව ඇතිවෙනවා ජවන. (සම්පූර්ණ සිත්තිරණ, වොත්ප්‍රහා ආදිය ඇතිවන්නේ පංචද්වාරාවර්ජනය හරහා සිත් එළියට යනවා නම් පමණයි. මනොද්වාරාවර්ජන විත්ත වීරිවල එන්නේ නැත්තේ ඒකට අරමුණ හොඳට අභුවෙලා තියෙන තිසා. එනිසා මෙතන හොයල බලන්න දෙයක් තැ).

ච - උ - ම - ජ - ජ - ජ - ජ - ජ - හ

මේ විදියට හවාංග වලනයේ සිට සිත් 8 ක් යනවා. ජවන් සිත් 5 ක් තියෙනවා.

දැන් මේ තැනැත්තා භාවනා කරමින් සිටියා. පළමුව මේ භාවනාව මනොද්වාරිකයි. කාමාවටර සිත් උපරිමයකට ගිහින්, සමාධිය වැඩි තිසා, අර්පණාවට හැරුණා. ඒ කියන්නේ ධ්‍යාන විත්ත වීරියකට හැරුණා. දැන් මේ ඉස්සෙල්ලම යන ධ්‍යාන විත්ත වීරිය. ඒකේ අර්පණා ජවන් 5 ක් තියෙනවා.

මනොද්වාරික අර්පණා විත්ත වීරි පටන් ගන්නේ හවාංග වලනයේ ඉදලා. භේත්තුව හිත ඇතුළෙන්ම නේ ඒවා දෙදරලා වාගේ එන්නේ. (පංචද්වාරික විත්ත වීරි පටන් ගන්නේ හවාංග යේ ඉදලා)

මහ්න දැන් සත්ව ආරම්මණයට බැසැගෙන බැසැගෙන යනවා. (ආරම්මණය තියෙන්නේ ඉදිරියේ)

ච - උ - ම - ජ - ජ - ජ - ජ - ජ - හ

මේ ජවන්වල ගක්තිය වැඩිය (වලනය, උපවිෂේදය, මනොද්වාරාවර්ජනය යන සිත් වලට වඩා). මේවා එක පේළියට යනවා. ඒ කියන්නේ එකක් පටන් ගත්තොත් පිළිවෙළට පහම යනවා.

මෙතනදී තවන් විශේෂ කාරණයක් තියෙනවා. මෙතන මේ ජවන් සිත් වෙන නම් වලින් තමයි හඳුන්වන්නේ.

මේ පේෂීයේ දෙවෙනි ජවනයට "උපවාර සිත" කියා කියනවා. නමුත් ඒක ජවන සිතක්මයි. අරමුණ වෙනුවෙන් තමා සතු වැඩය ඉතා මොදින් සිදු කරනවා.

තුන්වෙනි ජවනයට කියනවා "අනුලෝච්ච සිත" කියලා.

ර්ලගට මේ තැනැත්තා කාමාවවර සිත්වල ඉදලා අමුතු තැනකට ගොඩවෙලා යනවා. මේ තමයි ගොඩවෙලා යන පාර. "ව - උ - ම - ප - උ - අ - ගේ - කඩ - කඩ - හ

අපි හිතමු මෙහෙම. කෙනෙක් රටක ප්‍රධානියා වෙන්නේ ජන්දයකින් කියලා. ජන්දය ලැබුණට, ජන්දය ගණන් කරන විට, වැඩි ජන්ද ලැබුණට, දිවුරුම් දෙන කාර්යාලයට හියාට, වාක්‍ය කිවිවට, තීත්‍යානුකූල ජනාධිපති වෙන්නේ තැ. තියම ජනාධිපති වන්නේ අවශ්‍ය ලේඛනයට අත්සන් තැබීමෙන් පසුවයි.

ල් වගේ, මේ ලෙස විත්ත විවිධ හැඩවෙශෙන යනවා. ර්ලග ජවනයෙන් පසු අතිත් පැත්තට හැරෙනවා.

ල් තිසා හතරවෙනි ජවනයට කියනවා ගේතුතු සිත කියා. ඒ කියන්නේ ඒ තිත පහත තත්ත්වයෙන් උසස් කරනවා.

ර්ලගට පස්වෙනි ජවන් සිත තමයි ද්‍රාන සිත වෙන්නේ. මේ තමයි ද්‍රාන සිතට පිළියෙළ කරගෙන ආපු විදිය.

ව - උ - ම - ප - උ - අ - ගො - ද්‍රා - ද්‍රා - හ

රට පසු පළමුව ආ හවාංගය ජේෂ්වරම යනවා. තැවත විත්ත විරීයක් යනවා. එහිදී ද්‍රාන සිත් තුනක් ගොස් හවාංගයට යනවා. මේ ආකාරයට විත්ත විරී යන්න යන්න එහි ඇති ද්‍රාන සිත් ගණන වැඩිවෙනවා

ව - උ - ම - ප - උ - අ - ගො - ද්‍රා - ද්‍රා - ද්‍රා - හ.

මේ විදියට දියාන විෂී වලට ආවට පස්සේ, දියාන අරමුණ වචන්න වචන්න, එයාගේ දියානය සත්ව ආරම්මණය අරගෙන, විත්ත විශියේ වැඩියෙන් වැඩියෙන් දියාන සිත් පහළ වෙනවා.

ගෝනුහු අවස්ථාවෙන් පසු දිගටම දියාන සිත් පහළ වෙනවා. විනාඩි 15 ක්, 20 ක්, 30 ක් ආදි වශයෙන් එක දිගටම දියාන සිත් පහළ වී හවාංශයට පත්වෙනවා.

ව - උ - ම - ප - උ - අ - ගෝ - දියා - දියා - දියා - දියා -

එකම සිත් දිගටම එක පේලියට පහළ වේ. පුරුදු කිරීමෙන් ලක්ෂ කෙටි ගණන් දියාන සිත් පහළ වේ. යම් බාධකයක්, යම් සද්ධයක්, ආවිට එක විටම හවාංශයට වැවෙනවා. මේ නිසා දියානය වහි කරගෙන තිබිය යුතුයි.

මෙතැන් සිට ප්‍රශ්න උත්තර වාරය.

ප්‍රශ්නය : ස්වාමීන් වහන්ස, කොතරම් වෙළාවක්, කොතරම් කාලයක් මේක පවතිනවාද?

උත්තරය : ඉස්සර වෙළාම විනාඩි 5 ක් වෙන්න පුළුවන්. 7 - 10 ක් වෙන්න පුළුවන්. පුරුදු කරන්න, පුරුදු කරන්න, පහළ වෙන දියාන සිත් ගණන වැඩිවෙනවා. දියාන සිත් පවතින කාලය වැඩිවෙනවා.

ප්‍රශ්නය: ස්වාමීන් වහන්ස, හවාංශ සිතට ආවට පස්සේ ආපසු දියාන සිතට යන්න පුළුවන්ද?

උත්තරය: දියානයේ විනාඩි 5ක් විතර ඉත්ත විට සද්ධයක් ආවෙත්, දියාන සිත් පේලිය කැඩී, හවාංශයට ගොස්, සිත සද්ධය පැත්තට යනවා. සද්ධය වැඩික් තැනෙනයි සිතා, සද්ධය අතහැර දමා ආපසු භාවනා අරමුණට එනවා. එතකොට ඒ එන විට ඒ හිතට ඉස්සල්ල භාවනා කරපු පුරුද්දක් මතකයක් තියෙනවා. ඒ නිසා ආයතන් යනවා, ශිහිල්ලා එකපාරටම ගොඩවෙනවා දියාන සිතට.

**ප්‍රශ්නය :** කාමාවවරයට යන්නේ නැදේද?

**උත්තරය :** කාමාවවරයට යන්නේ නැතේ. සදුදායට යන විට ඒක කාමාවවරයි නේ. කාමාවවරය වැඩක් නැති තිසා තමයි ආයත් ද්‍රාන සිතට එන්නේ. එහෙම වෙන්නේ ද්‍රාන සිතේ ගක්තිය වැඩි තිසා.

**ප්‍රශ්නය :** ස්වාමීන් වහන්ස, භාවනාව යන විට ද්‍රාන සිත් වැඩිවෙන්නේ අනුපිළිවෙලටද?

**උත්තරය :** අපි හිතමු මෙහෙම. පළවෙනි වීරීයේ ද්‍රාන සිත් දෙකයි කියලා. දෙවෙනි වීරීයේ ද්‍රාන සිත් තුනයි. ඔහොම හිහිල්ලා භාවනාව වැඩෙන්න වැඩෙන්න, පස්සේ භාවනාවට කැමැත්ත, ජන්දය ආදිය ඇතිවෙන කොට, හිතේ තිවරණ නැතිවෙන කොට, එවැනි තත්ත්වයක් ඇතිවෙච්ච ගමන්ම ද්‍රාන සිත් බොහෝ පහළ වීමට පුළුවන්.

**ප්‍රශ්නය :** එතකොට 17 ගණන නැදේද?

**උත්තරය :** එහෙම වෙන්ට මේවා විත්තක්ෂණ 17 විත්ත වීරී නොවේ. ද්‍රාන සිත්ම දිගටම පහළ වෙනවා. එහෙම සිතක් අනුවුතු ගමන්ම, සිත් එක ගානකට (සුළුගේ යනවා වගේ) දිගටම යයි. එක විත්ත වීරීයක් කියලා තෙවෙයි හඳුන්වන්නේ. ඒවට සමාපත්ති සිත් කියායි හඳුන්වන්නේ. එයට කියන්නේ ද්‍රාන සමාපත්තිය කියායි. සමාපත්තිය කියන්නේ එකම විදියේ, එකම වර්ගයේ, එකම සිත් උස් පහත් නොවී එක ගානකට පැවතියි.

**ප්‍රශ්නය :** ස්වාමීන් වහන්ස, ද්‍රානයට ගියා කියන විට සිතේ ස්වභාවය සුවපත් වේවා කියන සිතුවිල්ලද? සිතේ ස්වභාවය මොකක්ද?

**උත්තරය :** සිතේ ස්වභාවය අරමුණට සෙත් පතන ගතිය නේ. සුවපත් වේවා කියන සිතුවිල්ල වෙන්න පුළුවන්. වෙන කුසල්

සිත්තුවිල්ලක් වෙන්න පුළුවන්. තමා ගන්න සත්ව අරමුණට හිත සුව ප්‍රාර්ථනා කරන ගතිය.

මේකේ මෙහෙම දෙයක් තියෙනවා. සුවපත් වේවා කියන කීම මූලින් පතන් ගැනීම. කාමාවවර ජවන් වලදී තමයි සුවපත් වේවා කියා යන්නේ. හැබැයි ද්‍රානයට ගොඩවෙන විට ඇතිවෙන්නේ ඒ සත්වයින්ට, වචනයකින් නොවේයි, තමුත් හිත ප්‍රිය භාවය දක්වන අදහසක්, අර සත්වයින්ගේ හෙවත් සත්ව අරමුණේ ඇතිලේ ඇතිලේ තියෙන්නා වාගේ එකක් වෙන්නේ.

අපේ හිතේ මුලදී “සුවපත් වේවා” කියලා හිතක් හදාගැනීම, හරියට හැන්දක් අරගෙන හැන්දෙන් මොනවා හරි බෙදන්නා වගේයි. සුවපත් වේවා 1 යි, සුවපත් වේවා 2 යි, සුවපත් වේවා 3 යි, විදියටයි මේක යන්නේ. එයින් පසුව සුවපත් වේවා කියන වචනය තිබුණට, එයට වඩා, එක එක නොබේදා, බාල්දීයක් අරගෙන වත්කරනවා වගේ (පිළිප්පයක් ඇරියා වගේ), හිතේ තියෙන මුදු ගතිය, සෞම්‍යය ගතිය පතුරවනවා, සත්ව ආරම්මණයට ගලාගෙන යන ආකාරයෙන්. සත්ව ආරම්මණය මනයින් ස්ථාපිත කරනවා සුව වේවා කියලා.

ප්‍රශ්නය : ස්වාමීන් වහන්ස, ඔය දේවල් ඇතිවෙන්නේ මෙමත් භාවනාවේදී විතරද? ආනාපාන භාවනාවේදීත් ඇතිවෙනවද?

උත්තරය : ආනාපාන භාවනාවට වෙන විදියටයි සිද්ධ වෙන්නේ. මේ තියෙන්නේ උදාහරණයක් ලෙස ගත් මෙමත් භාවනාවේ තියෙන ආකාරයයි.

ප්‍රශ්නය : ස්වාමීන් වහන්ස, සත්වයින් අරමුණු වූ නිසා කාමාවවර කියා කිවුවා. ද්‍රාන සිතෙත් සත්ව අරමුණ තිබෙන නිසා කාමාවවර නොවන්නේ ඇයි?

උත්තරය : ද්‍රානවල අරමුණු හරිම පුදුමයි. ඉස්සරවෙලාම මෙමත් භාවනාව කරන කෙනාට සත්වයෝ සංඛ්‍යා වශයෙන් ඇතිවෙනවා. සුවපත්වේවා කියලා එක්කෙනෙක් ගන්නවා. රේඛා සුවපත් වේවා කියලා දෙන්නෙක් ගන්නවා. රේඛා

තුන්දෙනෙක්, එළගට හතරදෙනෙක් ආදි වශයෙන්. මොඩුට ආරම්භයේදී මේවෝ අරමුණු ඇතිවෙනවා. ඒ නිසා පලමුවේදී මේ සත්වයේ වික සංඛ්‍යාත්මකයි. දත්තා කියන, හිතවත්කම වැඩි, තෝරාගත් කොටසක් මේකට ගන්නේ. අතිත් අය පිළිබඳව මතකයේ නැ. එතකොට මේ භාවනා අරමුණ සීමාන්විතයි, ප්‍රමාණාත්මකයි.

මෙහෙම මෙමත් වැඩිගෙන යනකොට, මෙහිදී වෙන්නේ, දත්තෙම තැකුව සත්වයේ ගොඩික් එකතු වෙනවා. එතකොට විශේෂයෙන් කෙනෙක් කියලා ගන්නේ තැහැ. මේ තමයි කාමාවවර අරමුණ. මෙහෙම වැඩිගෙන යනවිට, මොඩුට මුළු ලෝකයේම ඉන්න අය, ඉන්න සත්වයින් තුළ සත්ව සංඛ්‍යාව ඇතිවෙනවා. (සත්වයින් 1, 2, 3, -- 100 ආදි වශයෙන් නොවෙයි). සමූහයක් වශයෙන් සත්ව සංඛ්‍යාවට යනවිට, කාමාවවර අරමුණ වූනාට මේක මහා විශාල සත්ව සංඛ්‍යාව අරමුණක් බවට වෙනස් වෙලා. ඒ නිසා තමයි දිජාන ලැබෙන්නේ.

**ප්‍රශ්නය :** ස්වාමීන් වහන්ස, දිගටම එක් කෙනෙකු අරමුණු කොට මෙමත් කිරීමෙන් මය තත්වයට එනවද?

**උත්තරය :** ඒත් පුළුවන්. ඒ වනවිට, මුලදී අරමුණේ තියෙන හැඩිරුව හිතන ගතිය පසුව තැකිවෙලා සත්ව සංඛ්‍යාවටම තමයි මෙමත් වඩින්නේ.

**ප්‍රශ්නය :** ස්වාමීන්වහන්ස, කෙනෙක් මේ සිදුවීම් පෙළ සිදුවන ආකාරය දැනගෙන භාවනා කරන විට සහ නොදැන භාවනා කරන විට වෙනසක් තිබිය හැකිද ?

**උත්තරය :** සිදුවෙන සිදුවීම් දැනගෙන භාවනා කරන විට, මෙමත් භාවනාවට වඩා, එයාට විපස්සනාව වැඩ්බිනවා. හේතුව එයා සිත් කඩිනවා. මෙමත් භාවනාව තියම විදියට සිදුවෙන්න නම්, සත්ව සංඛ්‍යාව වැඩ්බින්න නම්, මේ සිදුවෙන ආකාරය අමතක වෙන්න ඕන. (වාහනයක් හද හදා පදවන්න බැ නේ, අන්න ඒ වගේ)

මේ මෙත්තී හාටනාව කරලා, මේ සත්වයෝ කියලා මෙත්තී වැඩුවාට, ඇත්තටම සත්වයක් නෑ. සංජාවක් විතරයි තියෙන්නේ. මෙත්තී වචන්නාවූ කෙනත් ඇත්තටම සත්වයක් නොවෙයි. සිතුවිලි සහ වෙතසික මාත්‍රයක් පමණයි. ඒ නිසා මුළුන් මෙත්තී වචන්න පටන් ගන්නවා සත්ව සංජාවක් අරගෙන. ඒ මෙත්තී වචන කෙනා කුවුද කියා හිතු විට සින් සහ වෙතසික එක්ක රුප සමුහයක් සත්ව සංජාව හැටියට අරමුණු කරනවා. ඒ නිසා සත්වයෝ කියා මෙත්තිය ලබන කෙනාත් සත්ව සංජාවක් විතරයි. මෙත්තී කරන්නාවූ කෙනාත් සත්ව සංජාවේ තියෙන විත්ත වෙතසික ධර්ම සමුහයක් විතරයි. එතකාට ඒ විත්ත වෙතසික ධර්ම සමුහය නිරත්තරයෙන් වෙනස් වී යන්නාවූ ධර්ම ගොඩික්, ඒ හැර මෙතැන පරමාර්ථ වශයෙන් සත්වයෝ නෑ කියලා දැකපු ගමන්, මෙත්තියෙන් විද්‍රෝහනාවට යනවා. විද්‍රෝහනාවෙන් ධර්මාවබෝධය කර ගන්නවා.

ඒ නිසා තමයි කියන්නේ “දිවියේං ව අනුපගම්ම සිලවා” පලමුවෙන් දෘශ්‍යයක් තියෙන්න මිනි. එහෙම තියෙනවා. පස්සේ පස්සේ සත්ව සංජාවෙන් බැහැර වෙනවා. ඇත්තෙන්ම සත්වයෝ ඉන්නවා කියා තදින් ගන්නේ නැහැ. සත්ව දෘශ්‍යකට යන්නේ නැහැ. සක්කාය දිවියට යන්නේ නැහැ.

රළගට “දස්සන්න සම්පන්නෝ” සිත්වල තියෙන අතිතය. දුක්ඛ, අනාත්ම ස්වභාවය බලලා, රට පස්සේ මාර්ග සිත පහළ වෙනවා. මාර්ග සිත පහළ වෙනවා කියලා කියන්නේ දරුණයට පත්වෙනවා.

**ප්‍රශ්නය :** ස්වාමින් වහන්ස, මෙත්තී හාටනාවෙනුන් තිවන් අවබෝධ කරන්න පුළුවන් කියලද ඒ කිවිවේ ?

**උත්තරය :** පුළුවන්. මුළුන් මෙත්තී හාටනාව වඩා, මුළුක අඩ්තාලම ගඳාගන්නවා. රට පස්සේ මෙත්තී හාටනාව ඇතුළත තිබෙන්නාවූ ධර්ම මෙනෙහි කරන්න මින. එතකාට ධර්මාවබෝධය වෙනවා.

**තෙරුවන් සරණින් සැමදෙනාවම  
උතුම් ධර්මාවබෝධය වේවා...!**

## ඛරම දේශනාව

මාත්‍යකාව : හාටනා කරන විට ඇතිවන සින්

දේශකයාණන් වහන්සේ : පුරුෂ හන්තේ ජනාලංකාර

ස්ථානය : ඔක්ලන්ධිඩි, ශ්‍රී ලංකාරාම විභාරස්ථානය

දිනය : 2015-05-17

## ४

### භාවනා කරන විට ඇතිවන සින්

(දෙවනි කොටස)

හැම කෙනාම එක සමාන නැහැ. සමහර වෙළාවට අපි හිතන විදිය වෙනස්. අපේ වින්තන විදිය හරිම තීක්ෂණයි. සමහර වෙළාවට අපිට ගැමීමක් ගන්න මිනැ වෙනවා. ගැමීමකට හිතන්න මිනැ. ඒ නිසා හැම එක්කෙනාගේම සින් එක සමාන නැහැ. ඒ නිසා දියාන සින් පහළ වෙනවිට දියාන වින්ත විටි යන්නේ තීක්ෂණ කෙනාට එක විදියකට. තීක්ෂණ ගතිය නැති මන්ද කෙනාට තව විදියකට. ඒ නිසා හිතන විදිය අනුව, හිතේ තියෙන ගක්තියට අනුව මනුස්සයෝ කොටස් දෙකක් වෙනවා.

- 1) තීක්ෂණ ප්‍රායුද්‍ය
- 2) මන්ද ප්‍රායුද්‍ය

තීක්ෂණ ප්‍රායුද්‍ය කියන්නේ තීක්ෂණව හිතන්න පුළුවන් තුවනක්, ඇුන ප්‍රාග්ධනයක් තියෙන කෙනාට. එවැනි කෙතෙකුට ඇතිවන වින්ත විටිවල පරිකර්ම සිත නැත.

මතෙක්ද්වාරාවර්ශන සිතෙන් පසුව උපවාර, අනුමෝම, ගෝනුහු, රේලුගට දියාන සින් ඇතිවෙනවා.

ච - උ - ම - උ - අ - ගො - දියා - දියා - දියා - දියා ---

මන්ද ප්‍රායුදාගේ දියාන විත්ත විවිධ පරිකර්ම සිතක්ද තියෙනවා.

ච - උ - ම - ප - උ - අ - ගො - දියා - දියා - දියා - දියා -----

පරිකර්ම සිත - කාමාවවර ජවනයක්

උපවාර සිත - කාමාවවර ජවනයක්

අනුලෝධ සිත - මෙයත් කාමාවවර ජවනයක්

ගොනුහු සිත - මෙයත් කාමාවවර ජවනයක්. හැබැයි මෙක දියාන සිතක් වගේ. සිත් පේළියේ වම් පැත්තට බරව වැඩකරන අවසාන කාමාවවර සිත. ගොනුහු සිතෙන් එහාට (සිත් පේළියේ දකුණු පැත්තට) තියෙන දියාන සිත බුහ්ම සිතක්. රට පෙර සිදුවන්නේ බුහ්ම තත්ත්‍යට සූදානම් කිරීමක්.

තික්ෂණ ප්‍රායු -

ච - උ - ම - උ - අ - ගො - දියා - දියා - දියා -----

මන්ද ප්‍රායු -

ච - උ - ම - ප - උ - අ - ගො - දියා - දියා - දියා -----

පරිකර්ම, උපවාර, අනුලෝධ, ගොනුහු මෙවා කාමාවවර ජවන්. බුහ්ම සිත පිළියෙළ කරන සිත්. ඉන් එහාට ඇති ජවන් දියාන සිත්, රුපාවවර ජවන්.

ප්‍රශ්නය: පරිකර්ම කියන්නේ කුමක්ද?

උත්තරය: පරිකර්ම කියලා කියන්නේ, එක්තරා විදියකට හාවනා අරමුණට හිත ගොඩ කරලා, හොඳට හදලා, ලැස්ති කරන ගතියක් ඒ හිතෙන් තියෙනවා. හාවනා කරන විට අරමුණක් අවශ්‍යයි. දියාන සිත් පහළ වන අවස්ථාවේදී අරමුණ ගාන්තයි. ගාන්ත වූ සත්ව අරමුණක් ඒක.

(රුපකයක්)

මෙ දියාන සිත් වලින් අරමුණු කරන්නේ ගාන්ත සත්ව අරමුණයි. හිත වැඩ කරන්නේ සත්ව අරමුණයි. මේ සිත්වල අරමුණ සම්බන්ධයෙන් වැඩ කරන ප්‍රධාන ධර්මතා 5 ක් තියෙනවා. ඒවා මේ සිත් අස්සේ තමයි තියෙන්නේ. ඒ තමයි:

- 1) විතක්කය
- 2) විවාරය
- 3) ප්‍රිතිය
- 4) සුබය
- 5) ඒකාග්‍රතාවය

මෙ විත්ත ධර්ම පහ ප්‍රබලව තියෙන්නේ දියාන සිත්වලයි. මේ පහ දියාන සිත්වලට එන්නේ භෞද්‍යට අරමුණට යොමුවෙලයි. මේ තැනැත්තා මේ විදියට භාවනා කරලා විනාඩි 5 ක් විතර ඉදලා අරමුණෙන් ඉවත් වෙනවා. අරමුණ සිතීමෙන් අයින් වෙලා, දැන් හිතනවා දියාන සිත ගැන. දියාන සිත් ඇතුළත තිබෙන්නාවූ විතක්ක, විවාර, ප්‍රිති, සුබ, ඒකග්ගතා යන අංග පහ බලනවා. අරමුණ බලන්නේ තැහැ. මේ සිත්වලට කියනවා ප්‍රත්‍යවේක්ෂා සිත් කියලා. ඒවා දියාන සිත් නොවේ. ඒවා කාමාවටර සිත් පෙළක් ප්‍රත්‍යවේක්ෂා සිත් නමින් හඳුන්වන්නේ.

දියාන සිත් වලින් වැඩ කමල් අරමුණක්. දෙවැනි වතාවේ එයින් ඉවත් වෙලා ඒකට වැඩ කරපු සිත් වික දිහා බලනවා. එතකාට ඒ හිතට ජේනවා ඒවා ඇතුළේ විතක්ක, විවාර, ප්‍රිති, සුබ, ඒකග්ගතා තියෙනවා කියලා. ඒ වගේම තමයි ඒ බලන කොට, ඒවගේ තියෙන අඩුපාඩුත් ජේනවා.

**ප්‍රශ්නය: ඒක දියුණු අවස්ථාවක්ද?**

එ සඳහා ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි. ප්‍රත්‍යවේක්ෂා කරල කරලා බලනවා. ඒ දියාන සිත්වල තිබෙන්නාවූ අංග පහෙන් සමහර ඒවා තියෙනවා හොඳ ඒවා. සමහර ඒවා තියෙනවා විකක් අඩුපාඩු සහිතයි. ඒ කියන්නේ අපි තැමෝම කැමතියින් සමාධියට.

හැබැයි හිත දුවනවට කැමති නෑ. තව විවෙක සමාධියේ සැපයට කැමතියි. හැබැයි එය එක අකාරයකින් තියෙන්නේ නැතුවට කැමති නෑ. ඒ වගේ භාවනාව දැන ගත්තම, ඒක් හොඳ ඒවත් තියෙනවා, හොඳ උනත් ටිකක් අඩුපාඩු සහිත ඒවත් තියෙනවා. ඒවා බලන්නේ ප්‍රත්‍යාවේක්සා සිතින්. එතකොට එයාට හිතෙනවා මෙන්න මේක තිබුණට කමක් නැහැ. මෙන්න මේ අංග නැති වුනාට කමක් නෑ කියලා අදහසක් එනවා. රට පස්සේ විතක්ක විවාර දෙක අයින් කරගැනීමට භාවනා කරනවා. ප්‍රථම ධ්‍යානයට ගියාට පස්සේ හිත පුරුෂෙන් ඒකට. හිත පුරුෂ වූණාම හැම වෙළාවේම හිත පුරුෂු එකට යනවා. ඒකට තොයන්න නම් හොඳ සිහියකින් ඉන්න යින.

හිත ඉස්සසෙල්ල ගිය, සත්ව ආරම්මණයට සැපවත් වේවා කියල පුරුදේදට මනසින් කේරිගෙන යනවා. ඒක නිසා ඒකට තොයන්න විශේෂ අධිෂ්ථානයක් කරලා, මට මේ විතක්කය එපා, මේ විවාරය එපා. ප්‍රථම ධ්‍යානයට මගේ හිත යන්න එපා, මගේ හිත ප්‍රථම ධ්‍යානගත වෙන්න එපා කියලා මුලින්ම හිතට කා වද්දනවා. ඒ කියන්නේ අධිෂ්ථාන කරනවා. ඉන්පසු භාවනා කළවිට හිත විතක්කය නැති විවාරය නැති දෙවෙනි ධ්‍යානයට යනවා. මේ කොටස් නැති තැනට පත්වේවා කියලා කරලා භාවනා කරනවා. දෙවෙනි ධ්‍යානය කියන්නේ ප්‍රති, සුබ, ඒකගුරුතා සහිත විශේෂ සමාධි අවස්ථාවක්.

**ප්‍රශ්නය: ප්‍රත්‍යාවේක්සා කරන හිත කාමාවවර වෙන්නේ ඇයි?**

**උත්තරය:** එතන තියෙන්නේ ධ්‍යාන ආරම්මණයක් තොවයි. ධ්‍යාන හිතක් පිළිබඳව ආපසු හැරී බැලීමක්. එතකොට විතර්ක ගොඩක් වැඩියි.

මෙහෙම දෙයක් තියෙනවා. ධ්‍යාන හිතකට ගිහිල්ලා, ධ්‍යාන ආරම්මණයක ඉදලා, ධ්‍යාන ආරම්මණයන් එහියට ආවාම ඇතිවෙන්නේ කාමාවවර සිත්. ඒවා සිත් වශයෙන් කාමාවවර

වුණාට, අර දියාන සිතේ බලය වගේ ස්වභාවයක් ඒවායේ තියෙනවා. හේතුව ලැංඡීම අතහැරයේ දියාන සිත් නිසා.

දාදාහරණයක්: මිනිසෙක් පොකුණකට බැහැල නානාවා. නාන විට හැමවිම ඇගේ වතුර ගැවී තියෙනවා. රේට පස්සේ මහු ගොඩිට ආවත් ඇගේ තෙතමනය වතුර ගතිය රේක වෙලාවක් තියෙනවා. ඒවගේ කාමාවවර සිතේත් කෙලෙස් තැති දියාන සිත්වල බලය වැශ්‍යතා යම්කිසි ගතියක් තියෙනවා. හරි පිරිසිදුයි. එනිසා ප්‍රත්‍යාවේකක්ෂා සිත් හරි ගක්තිමත්. මේවා සිත් වර්ග කිරීම නිසා කාමාවවර වුනාට දියාන සිත්වලට ලැංඡීන් යන හොඳ හයිය ඇති අලෝකමත් සිත් විකක්.

විපස්සනා කරන්න මේ ස්වභාවය අවශ්‍යයි. විපස්සනා කරන්න හොඳ ගක්තිමත් කාමාවවර තියුණු ආලෝකමත් සිත් අවශ්‍යයි.

දාදාහරණය: පිහියකින් අතු කපන විට පිහිය මොට වෙනවා. රේටපසු මුවහත් තියන්න ඕනෑ. තැවත තියුණු වුනාම හොඳින් කැපෙනවා. තැවත කපාගෙන යනවිට මුවහත් අඩුවෙනවා, තැවත මුවහත් තියනවා.

ශේ වගේ, හිත දියානයට යවලා හොඳට මුවහත් තියාගන්න ඕනෑ. ඉන්පසු ප්‍රත්‍යාවේකක්ෂා කරන විට සිත් හොඳට ගක්තිමත් වෙනවා. දියානයක් භාවිතා කරන්නේ මේ සඳහායි. ප්‍රත්‍යාවේකක්ෂා සිත් කියන්නේ විත්තක්ෂණ 17 කාමාවවර විත්ත විෂි.

ප්‍රග්‍රන්ථය: එතනින් විපස්සනාවට යන්න පූජුවන්ද?

උත්තරය: එතන ප්‍රත්‍යාවේකක්ෂා සිත් යන්නේ දියානයේ අංග බැඳීමට. විද්‍රේශනා සිත් කියලා කියන්නේ, දියාන සිතේ තිබෙන අඩුපාඩු, ඒවගේ අනිතය, දුක්ඛ, අනාත්ම බලන සිත්. මේවා නාම ධර්ම. මෙතන තියෙන්නේ නාම ධර්මවලින් නාම ධර්ම අරමුණු කිරීමක්. ප්‍රත්‍යාවේකක්ෂා සිත් නාම ධර්ම. ඒකට අරමුණු වෙන සිතුන් නාම ධර්ම. මේ තුමයට තමයි විද්‍රේශනා කිරීම සිදුවන්නේ.

දෙව් දේවතාවුන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කලේ නාම ධර්ම මනසිකාරය. එසේ කලේ ඒ අයට නාම ධර්ම හසුකර ගැනීම පහසු නිසයි. ගරිර සියුම් නිසා සහ හොඳට දිවැසේ තියෙන නිසා.

අපේ සිත හොඳට සමාධි නම් ආලෝක ප්‍රහාවය වැඩිනම්, ඒ යොමු කරන තැන තිබෙන්නාවූ අතිතා ස්වභාවය, දුක්ඛ ස්වභාවය හොඳට පේනවා. ඒ නිසා තමයි දිජාන සමාධි භාවිතා කරන්නේ. ඒ විදියට දිජාන භාවිතා කරන කොට දිජාන නිකන්ති වෙන්නේ නෑ. ඒ කියන්නේ ඒවාට ඇලෙන්නේ නෑ. බැදෙන්නෙන් නෑ. හැඟැයි එතැනට යන්න බැරිකමක් නෑ.

ප්‍රග්නය: ආශ්චර්ය ප්‍රග්නයයේ දිජාන සිත් ගැන කොහොමද?

උත්තරය: ආශ්චර්ය ප්‍රග්නයය දැනෙන්නේ කයට. ආනාපානය කායික අරමුණක්. ඒ නිසා තමයි එය කායානුපස්සනාට කියන්නේ.

(රුපකයක්)

හුස්ම ඇතුළු වෙනවා. ඩුස්ම පිටවෙනවා. පලමුව මේක බලන්නේ පංචද්වාරයෙන්. ඒ කියන්නේ පංචද්වාරාව්‍යේන සිත් වලින්. මෙහිදී මෙවැනි විත්ත විෂි ඇතිවෙනවා.

හ - ව - උ - ප - කා - ස - සං - මවා - ජ - ජ - ජ - ජ - ජ  
- ජ - ජ - ත - ත - හ

මෙවැනි කායද්වාරික විත්ත විෂි බොහෝ ගණනක් ඇතිවෙනවා. ඒ එක්කම, කායද්වාරික විත්ත විෂියෙන් පසුව මතෙකද්වාරික විත්ත විෂිත් යනවා. ඒවා ඇතිවෙන්නේ මේ විදියටයි.

හ - ව - උ - ම - ජ - ජ - ජ - ජ - ජ - ජ - ජ - ත - ත - හ

පංචද්වාරික (කායද්වාරික) සහ මතෙකද්වාරික යන විත්ත විෂි දෙවර්ගයම යොමු වෙලා තියෙන්නේ ආශ්චර්ය ප්‍රග්නයයටයි.

බොහෝ වේලා භාවනාවේ ඉන්න ඉන්න ආශ්චර්යයේ මුළු ඉදාලා අගටම පැහැදිලිව පිරිසිදුව බලන තත්ත්වයට පත්වෙනවා. දැන් අරමුණ හොඳට පැහැදිලියි. අරමුණ දැනෙන්නේ නාසය තුළ හෝ ඒ අගයි.

(රුපකයක් - පුස්ම නාසය තුළ)

මෙහෙම ඉන්න කොට මෙක් ඇතිවෙනවා එක්තරා ආකාරයක මෝස්තරයක් (pattern) එකක්. තව විකක් යනකොට භාවනාවේ අරමුණ නාසය ඉදිරියෙන් දැනෙන්නේ පටන් ගන්නවා. ඇත්තටම තියෙන්නේ නාසය ලුත. ඒ උතාට දැනෙන්නේ ඉදිරියෙන් වගේ.

(රුපකයක් - පුස්ම නාසය ඉදිරියෙන්)

මහාම ගිහිල්ලා ආශ්චර්ය ප්‍රශ්නය සියුම් වෙනවා. එවිට එක්තරා විදියක ලස්සන මෝස්තරයක් ගන්නවා. ආශ්චර්ය ප්‍රශ්නයත් දැනෙනවා. එතන ලග කුඩා එළියකුත් වැදි තියෙනවා පේනවා. (මෙහි මෝස්තර කිවිවේ මැහුම් ගෙතුම් මෝස්තර නොවේයි) එක්තරා තාලයක් කියන එකයි.

(රුපකයක් - පුස්ම එළිය වැදි)

එවිට ආශ්චර්ය ප්‍රශ්නයත් තේරෙනවා. ආලෝකයත් තේරෙනවා. මේ වෙලාවේ මනෝද්වාරක විත්ත විෂි වැඩියි.

මේ අවස්ථාවේ යම්තිසි විදියකින් මේ එළියට ලෝහ කලොත්, මේ අවස්ථාව කඩා වැටී, මුල් අවස්ථාවට පත්වෙනවා. බැලිය යුත්තේ ආලෝකය දිහා නොවේයි, ආශ්චර්ය ප්‍රශ්නයයි. එළියත් පවතිනවා. (නමුත් ගනන් ගන්නේ නෑ). මෙහෙම ආලෝකය ගැන වැඩි අවධානයක් නැතුව, පුස්ම බලන විට පුස්ම සියුම් වි ආලෝකමත් ගතිය වැඩිවෙනවා. දීප්තිමත් වෙනවා. මේ අවස්ථාවේදී වැඩි කරන්නේ මනෝද්වාරක විත්ත විවිධියි.

භාවනාවේ ආනිසංසයක් නිසා තමයි මේ අවස්ථාව මතුවුණේ. මෙකට කියනවා භාවනා නිමිත්ත කියලා.

මේ විදියට භාවනා කරගෙන යනවිට අවසානයේදී මෙයාට හිතෙනවා ආනාපානයේ වැඩිය නැතුව තිමිත්තේ විතරක් ඉන්න, යෙදෙන්න. දැන් තියෙන්නේ ආලෝකය. හැබැයි ආනාපානයන් දැනෙනවා නමුත් වැඩිය නැහැ.

රට පස්සේ භොදුට භාවනා කරගෙන ගිහිල්ලා යම් අවස්ථාවකදී එයාගේ හිත මාරුවෙනවා යම් තත්ත්වයකට. මෙපමණ වෙලා වැඩ කළේ කාමාවවර විත්ත විරියි. කාමාවවර විත්ත විරියේ සිට මාරුවෙන්නේ මෙහෙමයි.

ච - උ - ම - ප - උ - අ - ගො - ධයා - භ

මේ අවස්ථාවේදී ඉදිරියේ තිබුණ ආලෝකය මොහුගේ මුහුණ දෙසට ඇවිත් මුහුණ වසාගන්නවා වගේ සිදුවීමක් වෙනවා. මේ ආලෝකමත් ගතියෙන් තමන්ව වැසිගියා සේ දැනෙනවා.

(රුපකයක් - ධයාන අවස්ථාව)

මොහු ආලෝකය තුළට යනවා. මේ ධයාන අවස්ථාවයි. මුලදී පවතින්නේ වික වෙලාවයි.

ප්‍රශ්නය: ධයානය ඇතුළට ගිහිල්ලා වික වෙලාවකින් හිත එළියට එනවද?

උත්තරය: ආලෝකය මුහුණෙන් ඉදිරියට යනවා වගේ දැනෙනවා. ආලෝකය ගැලවී යනවා වගේ හෝ තමන් පස්සට යනවා වගේ හෝ ආලෝකය පරවී හිය ගතියක් වගේ හෝ දැනෙනවා.

විද්‍රෝහනා භාවනා කරන විට ධයානය ඇතුළේ ඉදගෙන කිසිවක් කළ නොහැකියි. අනිවාර්යයෙන්ම එළියට එන්න යින. ඇටිල්ලා නැවත බලන්න ඕනෑ ධයානය තුළ ඉන්න විට ඇටිවූ නාම ධර්ම පිළිබඳව, ඒවායේ අනිතයය පිළිබඳව. එතකොටයි තියම විදියට ධයාන පාදක විද්‍රෝහනාව වෙන්නේ.

**ප්‍රශ්නය :** මත් දුව්‍ය ගත් විට HALLUCINATIONS ඇතිවීමේදී සිදුවන්නේ කුමක්ද? මිට සමාන දෙයක්ද?

මෙතන ආරම්මණය වෙනස්. ධ්‍යාන ඇතිවෙන්නේ නැ. දෙන බෙහෙත ස්නායුවලට බලපානවා. තමන්ට පාලනයක් නැ. ස්නායු වලට බලපෑම තිසා තින පෙනීම වගේ අවස්ථාවක් පවතිනවා. ධ්‍යාන වලදී තියෙන්නේ හොඳ පැහැදිලි මනසක් මිසක හැලුසිනේෂන්ස් වල වගේ විකාර අවස්ථාවක් නෙවෙයි.

පළමුවෙන්ම විත්ත විටි පංචද්වාරිකයි, (කායද්වාරිකයි). රිට පස්සේ මනෝද්වාරිකයි. රිට පස්සේ මනෝද්වාරික විත්ත විටි මාරුවෙනවා අර්ථණා හෙවත් ධ්‍යාන විත්ත විටිවලට.

මේ ධ්‍යාන සිත සමඟ සමාධියක්. සමථයෙන් විද්‍රෝහනාවට යන්නේ මෙහෙමයි. එක පාරටම ධ්‍යානයෙන් විද්‍රෝහනාවට යන්න බැහැ. ධ්‍යාන සිත ගක්තිමත් වෙන්න ඕන. ඒ සඳහා ධ්‍යාන සිත් වැඩිපුර යන විත්ත විටි ඇතිවෙන්න මිනැ.

ව - උ - ම - ප - උ - අ - ගො - ධ්‍යා - ධ්‍යා - ධ්‍යා - ධ්‍යා -  
- ධ්‍යා -----

පරිකර්ම, උපවාර, අනුලෝධ්ම, ගෝත්‍රුහු මෙවා ජවන් සිත්. මේ ජවන් සිත් වලින් සිදුවෙන ක්‍රියාව අනුව නම යොදා තියෙනවා. ගොත්‍රුහු සිතෙන් එහාට ඇති ධ්‍යාන සිත් බුහ්ම සිත්.

මෙයා ධ්‍යානයෙන් එළියට පැමිණ, භාවනා කරපු සිත ගැන බලනවා. ප්‍රත්‍යාවේක්ෂා කරනවා. ඒ විටි මෙසේයි. කාමාවටර ප්‍රත්‍යාවේක්ෂා සිත්.

ව - උ - ම - ජ - ජ - ජ - ජ - ජ - ජ - ජ - භ

මේ සිත් වලින් ධ්‍යානය තුළ ඇති අංග බලනවා. මේ විද්‍රෝහනාවේදී මෙවගේ තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය තේරෙනවා. එතකොට ඒවායේ ඇලෙන්නේ නැ.

**ප්‍රශ්නය :** මේ අවස්ථාවේදී ආනාපාන අරමුණ අයින් වෙලාද?

**උත්තරය:** ආශ්චර්ජ ප්‍රශ්නවාසය අරමුණ අයින් වෙලා, දියාන ආරම්මණයේ පැවැති දියාන සින් පේෂීය ගැන තමයි බලන්නේ.

**ප්‍රශ්නය:** ප්‍රත්‍යාවේක්ෂා කරන්නේ කොහොමද?

**උත්තරය:** ප්‍රත්‍යාවේක්ෂා කරනවා කියන්නේ ආපසු හැරි බැලීමක් නේ. එහිදී බලන්නේ මේ දියාන සින් අස්සේ ඇති දේවල්. ඒ කියන්නේ දියාන අංග. එතකාට එයාට ජේනවා විතක්ක, විවාර, ප්‍රීති, සුබ, ඒකග්ගතා කියන අංග ධර්ම වික.

රේට අමතරව තව තව නාම ධර්ම තියෙනවා නම්, ඒවත් ජේනවා. මේ නාම ධර්ම එතරම් ගක්තිමත් ඒවා නොවේ. ඇතිවෙනවා නැතිවෙනවා කියා දකිනවා. ඒවායේ තියෙන ඇතිවීම, ඒවායේ තියෙන නැතිවීම, දකිනවට කියනවා විද්‍රෝහනා කරනවා කියලා.

මේ ප්‍රත්‍යාවේක්ෂා විත්ත විලී හරි බලවත්, දියාන සින් වල සිට පැමිණි තිසා හරි පිරිසිදු ගතියක් තිබෙනවා.

ව - උ - ම - ජ - ජ - ජ - ජ - ජ - ජ - ජ - ජ - ඩ

**ප්‍රශ්නය:** දියානය ගැන ආපසු හැරිබලනවා කියන්නේ අනිතය මෙනෙහි කිරීමක්ද?

**උත්තරය :** අනිතය මෙනෙහි කිරීමක් තමයි. වර්තමානය කියලා කියනවා. ක්ෂණ වර්තමානය නෙවෙයි එතැන තියෙන්නේ සන්තති වර්තමානයයි. ඒකත් ලග අනිතයයි.

මෙතැන වර්තමාන දෙකක් තියෙනවා. එයින් ක්ෂණ වර්තමානයෙන් බලන්න බැහැ. ප්‍රත්‍යාවේක්ෂා විත්ත විලීයෙන් කවදාවත් ක්ෂණ වර්තමානය බලන්න බැහැ. දියානයෙන් එළියට ආවහම දියානයෙන් ආව තිසා හිතට එක්තරා විදියක බලයක් තියෙනවා. ඒ ගක්තිය වික වෙලාවක් යනතුරු සන්තති වශයෙන් තියෙනවා. අමතක නොවී අල්ලගෙන පවතිනවා. ඒ කාලය තුළදී දියාන සින් ගැන බැලිය යුතුයි. ඒකට කියනවා

සන්තති පව්ච්චපන්නය කියලා. ඒ කියන්නේ ද්‍රානයෙන් එමුදියට ආවම, ද්‍රානයේ ගක්තිය තියෙන එක්තරා විදියක සීමාවක්. ටික වෙළාවක් තිබිල මෙය නැතිව යනවා. ඉන් පස්සේ මෙයා නැවතත් ද්‍රානයට යනවා. ඔය විදියට තමයි ද්‍රාන සිත් ප්‍රත්‍යාවේක්ෂා කරන්නේ.

ප්‍රශ්නය: ද්‍රාන සිතෙන් පැනල, නැවත ආග්‍රාස ප්‍රශ්වාස බලනවද?

උත්තරය: නැහැ. එතකොට බලන්නේ රුපයක්. මිලාරික රුපයක්. ඒක නම් රෝ කළින් බලන්නත් පුළුවන්. රුප ධර්ම ගොරෝසුයි රඳයි. නාම ධර්ම හරිම සියුම්.

ප්‍රශ්නය: විද්‍රෝහනා කරලා නැවත ආනාපානයට යනවද?

නැහැ. ඒකත් කියලා දෙන්නමිනෝ.

ප්‍රශ්නය: කොවිවර වෙළා විද්‍රෝහනා කරනවද?

උත්තරය: එහෙම වෙළාවක් නැහැ. ටික වෙළාවක් විද්‍රෝහනා කරලා ද්‍රානයට යනවා. ටික වෙළාවක් විද්‍රෝහනා කරගෙන යනකොට, අතිත්‍ය, දුක්ඛ, අනාත්මය හොඳට වැටහෙනවා.

ධ්‍රානයෙන් එමුදියට ආව කොනා ආනාපාන නිමිත්ත මතක තියාගන්න යිනැ. එයා නැවත ද්‍රානයට යන්නේ නිමිත්ත මතක් කරගැනීමෙන්. නිමිත්ත මතක්කර ගත් විගසම ද්‍රානයට පත්වෙනවා. ඒ සඳහා ආනාපානය බැලීම අවශ්‍ය වන්නේ නැහැ. නිමිත්ත පුරු කරන්නේ මෙන්න මේ සඳහායි.

ප්‍රශ්නය: නිමිත්ත අවස්ථාවේදී පූස්ම ගැහැ දැනීමක් ඇත්තෙම නැදුද?

උත්තරය: නැත්තෙමම නැ. යම්තම දැනීමක් තියෙනවා. ද්‍රානය ඇතුමේ ඉන්නකෝටත් තියෙනවා දැනෙනවා.

ප්‍රශ්නය: (අපැහැදිලියි, තේරුම ගන්ට බැරේවුණා)

උත්තරය: නිමිත්ත පහළ වෙන්නේ විවිධ ආකාරයටයි. සමහර අයට ආලෝකය පහළට යනවා ඉහළට යනවා වගේ තේනවා. සමහර අයට වැළි ඉහින්න වගේ ගතියක් ලාවට තේරෙනවා. නමුත් මෙතන මේක ආලෝකමත් ගතියක්.

(රුපකයක්)

මෙවා මානසික ධර්ම. තේරුම් ගැනීම සදහා විත්ත විෂි සමග එකතු කරලා යම් මතක් කිරීමක් කළේ.

තෙරුවන් සරණීන් සැමදෙනාටම  
උතුම් ධර්මාවලෝධය වේවා...!

## ඛර්ම දේශනාව

මානාකාව : හාටනා කරන විට ඇතිවන සිත්  
දේශකයාණන් වහන්සේ : පුරුෂ හන්තේ ජීනාලංකාර  
ස්ථානය : මික්ලන්චිඩි, ග්‍රී ලංකාරාම විහාරස්ථානය  
දිනය : 2015-05-18

## 9

### හාටනා කරන විට ඇතිවන සිත් (තුන්වැනි කොටස)

#### අර්ථණා විත්ත වේරි:

අර්ථණා විත්ත වේරි කියන ඒවා සාමාන්‍ය අයට වැඩ කරන්නේ තැහැ. අපට වැඩ කරන්නේ බහුලව කාමාවවර විත්ත වේලී.

සත්වයෝ ජ්වත්වන තල තුනක් තියෙනවා. ඒ තමයි:

- 1) අරුප ලෝකය: ඉහළින්ම, උඩින්ම අරුප ලෝකය එහිදී පහළ වෙන්නේ අරුපාවවර සිත්
- 2) රුප ලෝකය: අරුප ලෝකයට පහතින් පිහිටා තිබෙන්නේ අරුපාවවර බුහුම ලෝකය, එහි වැඩ කරන්නේ බුහුම සිත්, රුපාවවර සිත්.
- 3) කාම ලෝකය: මෙහේ පහළ වෙන්නේ කාමාවවර සිත් 54.

දිව්‍ය ලෝක 6,

- ★ මනුෂ්‍ය ලෝකය
- ★ තිරිසන් ලෝකය
- ★ ප්‍රේත ලෝකය

\* අසුර ලෝකය

\* අපාය

අපාය තමයි මෙහි යටම තලය. අපි අයිති වෙන්නේ මෙහි මැදට, ඒ මත්තුස්ස ලෝකය. මේ තලයේ වැඩ කරන්නේ කාමාවවර සිත් 54. මේ සත්වයින්ට කාමරාගය, පටිසිය, ඊර්ජ්‍යාව, මානය ආදී කෙලෙස් තියෙනවා.

සිත් පහළ වන ලෝක කියා කියන්නේ මේ ලෝක තුනටයි. මේ ලෝක තුනට අයිති නැති සිත් තියෙනවා. ඒවා ලෝකෝත්තර සිත්.

අර්ථණා විත්ත විෂී වර්ග තුනයි.

- 1) ද්‍යාන විත්ත විෂී
- 2) මාර්ග විත්ත විෂී
- 3) සමාජත්ති විත්ත විෂී

අද අපි මාර්ග විත්ත විෂී ගැන ඉගෙන ගනිමු. මාර්ග විත්ත විෂී වැඩ කරන විදියක් කාලයක් තියෙනවා. ද්‍යානයකට ප්‍රයෝගනවත් වුණේ, මෙමත් භාවනාවට අරමුණ වුණේ, සත්ව සංයුෂ්‍යාවයි. ආනාපානසති භාවනාවට අරමුණ වුණේ නිමිත්ත වුණේ, එයින් උපන් ආලෝකයි. ආනාපාන සති නිමිත්ත. ද්‍යානයකට නිමිත්තක් අවශ්‍යයි. කසිණ නිමිත්ත, ආනාපානසති නිමිත්ත, සත්ව සංයුෂ්‍යාව ආදී වූ කුමක් හෝ නිමිත්තක් අවශ්‍යයි සිත එහි ගැට ගසා තබන්න.

මාර්ග විත්ත විෂී නිමිති වලින් පහළ වෙන්නේ නැ. මාර්ග විත්ත විෂීයක් හැඳෙන්න විද්‍රෝහනාවක් අවශ්‍යයි. මාර්ග විත්ත විෂී හැඳෙන්නේ විද්‍රෝහනාවන්. ද්‍යාන විත්ත විෂී හැඳෙන්නේ සමඟ භාවනාවන්.

විද්‍රෝහනාව කරන්නේ මේ ආකාරයෙන්. පටන් ගන්නේ උදියවා යානයෙන්. පළමුකොටම විද්‍රෝහනාව ආරම්භ වෙනවා.

ඒ කියන්නේ තරුණ ලාභාල උදයවා ඇානයෙන්. රීට පස්සේ ඇතිවෙනවා හංග විද්‍රෝහනා ඇානය. රීට පස්සේ ඇතිවෙනවා හයතුපටියානා ඇානය. රීට පස්සේ ඇතිවෙනවා ආදිනව ඇානය. ඉන් අනතුරුව ඇතිවෙනවා නිබිඩාව කියන විද්‍රෝහනා ඇානය. රීට පස්සේ ඇතිවෙනවා පටිසංඛාන ඇානය. ඒ කියන්නේ සංස්කාර ධර්මයන්ගේ තිබෙන්නාවූ ස්වභාවය මෙසේය කියා දැනගන්නා ඇානය.

ඉන් අනතුරුව තමයි සංඛාරා උපේක්ෂා ඇානය ඇතිවන්නේ. එම ක්‍රාණය වැඩිගෙන යනකාට පස්සේ ඇතිවෙනවා අනුලෝච්නා ඇානය.

සංඛාරා උපේක්ංඛ ඇානය තමයි විද්‍රෝහනාව කරගෙන යනවිට පෘතිග්‍රනයෙක් හැටියට ලබන්න පුළුවන් ඉහළම ඇානය. සංඛාර උපේක්ංඛ ඇානය අරුපාවවර එකක් නොවයි, රුපාවවර එකක් නොවයි. එය කාමාවවරයි. සංඛාර උපේක්ංඛ ඇානයෙන් තමයි එතැනැදි සංස්කාර ස්වභාවය මෙතෙහි කිරීම සිද්ධ වෙන්නේ. මනසිකාරය හොඳව සිදු කරන්නේ. සංස්කාර දිභා හොඳව බලන්නේ එම ක්‍රාණයෙන්.

අපි හිතමු මෙහෙම.

(යෝගී) කෙනෙක් අමාරුවෙන් අමාරුවෙන් හාවනා කරගෙන එනවා. විද්‍රෝහනා කරන කොට පළමුවෙන්ම විද්‍රෝහනා විත්ත විටි ඇතිවෙනවා.

හ - ව - උ - ම - ජ - ජ - ජ - ජ - ජ - ජ - ජ - ත - ත - හ

(තදාරම්මන ඇතුව හෝ නැතුව වෙන්න පුළුවන්)

මේ සිත් වලින් තමයි සංස්කාර අරමුණු කරන්නේ. මේ තමයි විද්‍රෝහනා කරන විට ඇතිවන විත්ත විටි. මේ විත්ත විටියෙන් ගිහිල්ලා මෙහෙම බලනවා.

(රුපකයක්)-

## සංඛාරුපෙක්ඩා කූඩාණය:

සංස්කාර බොහෝම සියුම් විදියට ඇතිවෙනවා නැතිවෙනවා. සියුම් විදියට යෝගියාට පේනවා. සංස්කාර පිළිබඳව නොදුට පේන්නේ විත්ත විටියේ ජවන් සිත් වලටයි. ඒ ජවන් සිත්වල තමයි මේවා බලන්න පුරුවන් ශක්තිය තියෙන්නේ. විදුරගෙනා සංඛාරුපෙක්ඩා කූඩාණය කියලා සළකන තුනේ වැඩ කරන්නේ මේ ජවන් සිත් 7. මෙවැනි විත්ත විටි බොහෝමයක් යනවා. ලක්ෂ කෝට් ගණනක් යනවා. මෙහෙම යන්න යන්න ජවන් නොදුට වැඩ කරනවා. සංස්කාරයන්ගේ ලක්ෂණ වශයෙන් තියෙන හැම දෙයම පේනවා.

මේ සිත් කාමාවවරයි. මේ මනේද්වාරික සිත් වලින් මේ විදියට නාම රුප ධරුමයන් බලනවා. මේ තත්ත්වයට කියන්නේ සංඛාරුපෙක්ඩා කූඩාණය කියලා. සංඛාරුපෙක්ඩා කූඩාණ අවස්ථාව විදුරගෙනාවේ ලොකික මට්ටමේ උපරිම තත්ත්වයක්. දැන් මෙහෙම නාම රුප ධරුම අරමුණේ ඇතිවෙන නැතිවෙන ආකාරය නොදුට බලමින් ඉන්නවා .

තවත් කාරණයක් දැනගන්ව ඕනෑ. අපි හැමදෙනාම සංසාරයේ ඉන්දිය ධරුම දියුණු කරලා තියෙන තත්ත්වයන් ආකාරයන් වෙනස්. ඒ අනුව සමහර අයගේ හිත්වල ගුද්ධාව වැඩියි. සමහර අයගේ හිත්වල සමාධිය වැඩියි. සමහර අයගේ ප්‍රජාව වැඩියි. හැම දෙනා තුළම මේ ධරුම තුනම තියෙනවා. මේ හාවනාව කරගෙන යනකොට මින් එකක් මූල් වෙනවා.

## ඡද්ධාව මූල් වූ විට:

මේ තැනැත්තා සංසාරයේ ගොඩක් දානය දිලා. සිල් රෙකලා, බණ අහලා, වන්දනාවේ ගිහිල්ලා, ගොඩක් එවැනි දේවල් කරපු කෙනෙක්. දැන් මෙයා ඉහත කියාපු විදියට හාවනා කරමින් සිටිනවා. දැන් ඔන්න සංස්කාර බලාගෙන යනවා. මෙයාට සංස්කාර අස්සේ තියෙන කරුණු තුනක් පේනවා. ඒ තමයි:

1. අනිත්‍ය ලක්ෂණය,
2. දුක්ඛ ලක්ෂණය,
3. අනාත්ම ලක්ෂණය.

මේ යොගියාට ශ්‍රද්ධාව වැඩිපුර වැඩිකරන නිසා, මෙයින් වැඩිපුර ජේන්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණයයි. ශ්‍රද්ධාව වැඩිනම් සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව බහුලව ජේනවා. අනිත්‍ය ජේන්න හේතුව මෙයාගේ ශ්‍රද්ධා ඉන්දිය වැඩි නිසා. ඒක ධර්ම ස්වභාවයක්.

**අනිත්‍ය ජේනවා කියලා කියන්නේ කුමක්ද?**

සංස්කාරයන්ගේ ස්ථීරභාවයක් නැ. ස්ථීර පිහිටිමක් නැහැ. කිසිම දෙයක අල්ලා හිටිමක් නැහැ. සියල්ල කඩාවැවෙන, බිඳවැවෙන, නැතිවෙන ස්වභාවය තමයි ජේනනේ. මේ තමයි අනිත්‍යය හැරියට වැටහෙන විදිය.

මේ ආකාරයට සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය පෙනී පෙනී ඉන්නවා. සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බලනකාට මෙන්න මෙහෙම දේශුන් වෙනවා. සංස්කාර ධර්මයන්ගේ තියෙනවා, සංස්කාර නිසා ඒවා ආධාරකරගෙන හටගන්න, සංස්කාර නිමිති කියා ස්වභාවයක්. අපට කරදර වන්නේ සංස්කාර තෙවෙයි. සංස්කාර නිමිතියි. අපි හැම වෙලාවේම ඉන්නේ, ඒ ගත්ත සංස්කාර නිමිත්තක් එක්ක.

(රුපකයක්)

මේ තමයි සංස්කාරයන්ගේ ස්වභාවය, ඇතිවෙනවා නැතිවෙනවා.

මෙක අපිට ජේනනේ මේ විදියට තොවෙයි.

(රුපකයක්)

මෙක පෙන්නේ මෙහෙමයි. මේ විදියට පෙනීම තමයි කරදමේ. මෙන්න මෙහෙම ජේනකාට කියනවා නිමිත්ත ගත්තවා කියලා. නිමිත්තක් කියන්නේ මේ ආකාරයට වැමදන එකට.

විද්‍රෝහනා කරන විට අපේ හිත්වලින් ගැලවීලා කැඩිලා යන්නේ මේ විදියට පෙනෙන සංස්කාරයි. මෙලෙස පෙනෙන සංස්කාර විද්‍රෝහනාවේදී අයින්වේවී අයින්වේවී යනවා.

(රුපකයක් - කැඩිලු ඉරි වලින් ඇත්ද මලක්)

"----- = සංස්කාරයන්ගේ ස්වාභාවය මේ ආකාරයි. මෙය සංස්කාර දරුම විකක්. මෙය අපට ප්‍රශ්නයක් තැහැ. අපි හිරියන් තැතෙන් සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය මෙලෙස පවතිනවා. නමුත් අපි මේක දිනා බලන විට සංස්කාර දිනා නොවේයි බලන්නේ.

(රුපකයක් - නොබිදුනු ඉරි වලින් ඇත්ද)

සංස්කාර උඩ මතුවෙලා තියෙන දදයක් (මලක්) තමයි පෙනෙන්නේ. මේකට කියනවා නිමිත්ත කියලා.

අපි හැමදෙනාම සංස්කාරයන්ගේ නිෂ්පාදනයක්. හැබැයි අපට ජේන්නේ සංස්කාර නොවේයි, අපට ජේන්නේ ඒවා මතුපිට තිබෙන නිමිති. ලෝකයේ හැමදෙනාගේම නිමිති තමයි ජේන්නේ.

විපස්සනාවේ තිබෙන ආනුභාවය නිසා මේවගේ තිබුණු නිමිති, වික වික ගැලවී ගිහිල්ලා, දැන් නිකම්ම නිකම් සංස්කාර විකක් තමයි බලබලා ඉන්නේ. මොහුට දැන් අරමුණේ සන්වයෝ තැහැ. සත්ව සංයුත තැහැ. සත්ව සංයුත කියන්නේ නිමිත්තක්. සත්ව සංයුත, පුද්ගල සංයුත, මව, පියා, සහෝදරයා, දෙවියෝ, බුහුම මේ සියලුම සංස්කාර නිමිති.

මොහු විද්‍රෝහනා නොවබා ඉන්න තාක්කල්, ඉන්නේ මේ නිමිති වලට අහුවෙලා, ඒවා එක්ක. විපස්සනා කරන විට මේ නිමිති කැඩිලා ගිහිල්ලා. දැන් ඉතුරු වූණේ සංස්කාර රාඛිය පමණයි. සංස්කාරවල නිමිති තැ. ඒ නිසා මෙයාට එතන මතුවෙනවා අනිමිත්ත ස්වභාවයක්.

(රුපකයක්--- මුහුණ, අරමුණ, බලන සිත්)

මොහු දැන් අරමුණ බලන සිතුත් බලාගෙන යනවා. අරමුණ බලන සිතුත් විපස්සනා කරනවා. දැන් දිගටම මෙහෙම බලබලා ඉන්නවා. එතකොට හැම එකක්ම වෙනස් වෙනවා ජේනවා. වෙනස් වෙනවා කියන අනිත්‍ය ගතිය මෙහි තියෙනවා.

මෙහෙම බලබලා ඉන්න කොට මොහුට යම්කිසි අවස්ථාවකදී, සංස්කාර තුළින් ජේනවා, රේට එහායින් නිමිති නැ කියලා.

(රුපකය)

මෙය අනිමිත්ත ස්වභාවයක්. මේ තමයි නිර්වාණ බාතුව. මේ තමයි නිර්වාණ බාතුව අරමුණු වන ආකාරය. මෙසේ බලබලා සිටින විට, අනිමිත්ත ස්වභාවය පෙනෙන විටම, අනේ මෙතන හොඳයි කියා, එතකොටම හිත එතනට බැසැගන්නවා. එතකොට මොහු නිමිත්තක් නැති තැනකට තමයි පත්වුණේ.

මොහුගේ හිත නිමිත්තක් නැති තැනකට පත්වීමට කියනවා අනිමිත්ත වෙනෝවීමුක්තිය කියා. මොහුගේ හිත නිමිතිවලිනුත් නිමිති හදන සංස්කාර වලිනුත් මිදුනා.

මූල දී හිත නිමිත්තක කුරකි, හිරවි හිරවි තිබුණා. පසුව සත්ව පුද්ගල ස්වභාවය නැ. සත්ව සංඛ්‍යාව කැඩිලා ගිහිල්ලා, අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් තිබුණා. ආවසානයේදී, මොහුගේ හිත අනිමිත්ත ස්වභාවයට පත්වුණා. හිත මිදුනා. හිත විමුක්තියට පත්වුණා. හිත විමුක්තියට පත්වීමට කියනවා වෙනෝවීමුත්තිය කියා.

මේ වෙනෝවීමුත්තිය වූමේ කුමක් නිසාද? කුමක් අරමුණු කරගෙනද? අනිමිත්ත ස්වභාවය අරමුණු කරගෙන. එමතිසා මෙය අනිමිත්ත වෙනෝවීමුත්තිය නමින් හඳුන්වනවා.

අනිමිත්ත වෙනෝවීමුත්තියට පත්වෙන්න, පැනගන්න, හිත එතෙන්ට පත්වෙන්න, මොකක් හරි පදනමක් අවශ්‍යයි. ඒ පදනම වැටුනේ සංස්කාර මෙනෙහි කිරීම නිසා.

මෙ අනිතා මෙනෙහි කිරීමට කියනවා විමුත්ති මූඛය කියලා. විමුක්තියට පත්වෙන දොර එතනයි. ඉන්පසු විමුක්තියට පත්වුණා. එහා පැත්තට ගියා.

( රුපකය--සියල්ල පෙන්වන)

වේතෝ කියන්නේ හිත. මෙයාගේ හිත වැඩකලේ සංස්කාරයන්ගේ අනිතා ස්වභාවයට අනුවයි. මෙයාගේ හිත එයට අනුව වැඩකිරීමෙන් වෙනත් ස්වභාවයකට පත්වුණා. මෙයයි වේතෝවිමුත්තිය.

ප්‍රශ්නය: තදාරම්මණය කියන්නේ කුමක්ද?

උත්තරය: සංඛාරුපෙක්ඛ විත්ත විඳී තදාරම්මන ඇතුව හෝ නැතුව යන්න පුළුවන්. තදාරම්මන කියන්නේ ජවන්වලින් ගත්ත අරමුණම ගන්න සිත්. ජවන යන්න පුළුවන් උපරිම 7 යි. වේගයෙන් යන ජවන්, අන්තිමට එක පාරටම නවතින්නේ නැතුව විකක් දුවලා නවතිනවා. මේ සදහා කාමාවටර අරමුණක් වියයුතුයි. රුපාදී දේවල් අනිතා ලෙස මෙනෙහි කරන කොටත් පහළ වන්නේ කාමාවටර සිත්.

සමාධිය මුල් විමෙන් භාවනා කරනවිට ඇතිවන පිළිවෙළ මෙහෙමයි.

දැන් මෙතන භාවනා කරන තැනැත්තාගේ ප්‍රධාන අංගය සමාධියයි. මොහුට සමාධි ගතිය වැඩියි. භාවනා කරගෙන යනවිට සංස්කාර ඇතිවෙනවා තැතිවෙනවා පෙනවා. මුලදී මෙයාට සංස්කාරවල රසයක් විදින්න තිබුණා. රසයක් ඇතිවුණේ මෙවගේ නිමිති තිබුණ නිසා. මොහු මුලදී සංස්කාර ඇල්ලුවේ සත්ව, දේව, බුහුම, මත්‍යාෂ්‍ය ආදී ලෙස. පසුව ඒවා ගැලවිලා ගැලවිලා ගියා තුවණීන් මෙනෙහි කිරීම නිසා. මේවා ගැලවී යනවිට මුලදී ප්‍රණිතව දැනිවිට තැන් දැන් නීරසයි. ඒවායේ රසයක් තැහැ. සත්ව, පුද්ගල, දිවා, බුහුම සංඡා සංස්කාරවලට දාලා තියෙන කොට හරි රසයක් තියෙනවා.

ලංදාහරණය: ඇතිවෙන තැනිවෙන සංස්කාර ගොඩකට දේව ප්‍රයුෂ්ථිය, දේව සංයාච දැමුවීට අපට තේරෙන්නේ සතායක් ලෙසයි. එතකොට එහි යමිකිසි රසයක් ඇතිවෙනවා. හේතුව, ප්‍රයුෂ්ථි, සංයා, නිමිති හරි ප්‍රබලයි.

විද්‍යුත්ගනා භාවනාව කරන විට, මේ සංයා, නිමිති තැනිවෙන විට, ඉස්සේල්ල සතුවක් රසයක් තිබුණ දේවල්ල දැන් කිසිම රසයක් සතුවක් ඇත්තටම තැනි දේවල් ගැටියට වැටහෙනවා.

මොහුට දැන් මේ සංස්කාරවල සතුවක් තැහැ, රසයක් තැහැ. ඒ නිසා එයාට ප්‍රකිත ගතියක් තැහැ. මෙය සංස්කාරවල අප්‍රකිත ස්වභාවය වැටහිමයි. මේ සමාධි ගුණය නිසයි. සංස්කාරයන් තුළ මොනවා බැලුවන් ප්‍රකිත ගතියක් තැහැ කියලා දැනෙනවා.

මෙහෙම බලබලා ඉන්න කොට මෙයාට මෙහේම හිතෙනවා. "මේ සංස්කාර තුළ කිසිම ප්‍රකිතභාවයක් තැ. වින්දන භාවයක් තැ. මිට වඩා භෞද්‍ය මේ සංස්කාර තැනි තැනක් තියෙනවා නම් අන් භෞද්‍ය කියා හිතෙනවා. "ගැමුරින් එහෙම හිතපු ගමන්ම විමුත්තිය හසුවෙනවා අරමුණු වෙනවා".

(“අප්‍රකිත කියන එකට පාලියෙන් කියන්නේ අප්‍රකිතිත කියලයි. - විදින්න තරම් දෙයක් තැ.”)

සංස්කාර තැනි තැන ප්‍රකිතයි කියා වෙතෝවීමුත්තිය ඇතිවෙනවා. හිත මිදෙනවා. සිනේ මිදිම වෙතොවීමුක්තියයි. මේ සඳහා මොහුට හේතු වුණේ, මොහු සංස්කාර ධර්මයන්ගේ තුළ බලමින් සිටි අප්‍රකිතිත ස්වභාවයයි. දුක්ඛ ස්වභාවයයි. විමුක්තියට පත්වුණේ සංස්කාරයන්ගේ දුක්ඛය බැලීමත්. ඒ නිසා මහුට සංස්කාරයන්ගේ අප්‍රකිතිත ස්වභාවය බැලීමම විමුත්ති මූජයක් වෙනවා. එකට අප්‍රකිතිත වෙතොවීමුක්තිය කියා කියනවා.

(රුපකය -- සියල්ල පෙන්වන)

ප්‍රඟාව මූල් වෙළා භාවනා කරන විට සිදුවෙන විදිය:

මිළග තැනැත්තාගේ ආකාරය වෙනස්. මේ තැනැත්තා බොහෝ විපස්සනා භාවනාව කරපු කෙතෙක්. පරණ විදුරුගනා යෝගීයෙක්. මොහුගේ ස්වභාවයට අනුව ප්‍රඟාව නොදුට වැඩ කරනවා. මොහුත් සංස්කාර ධර්මයන්ගේ ත්‍රිලක්ෂණය බලනවා.

මුලදී මොහු සංස්කාර ධර්මයන් ගැන සිතා සිටියේ ආත්මයක් ලෙස. බුහුම ආත්ම, දිව්‍ය ආත්ම, මනුෂ්‍ය ආත්ම, සදාකාලික දේවල් ලෙස. විදුරුගනා භාවනා වචනවිට මොහුට මේ සංස්කාර තුළ ආත්ම කියලා ජාතියක්, එහෙම එකක් තැති බව වැටහෙනවා. ආත්ම වලින් හිස් බව නොදින් තේරෙනවා. බුහුම, දිව්‍ය, මනුෂ්‍ය කියන අය, අම්මලා, තාත්ත්වා කියන අයගෙන් මේ සංස්කාරයේ හිස් බව පේනවා. එතකොට ආත්ම සංඟාවක් තැත. සත්ව සංඡාවක් තැත.

විදුරුගනා භාවනා වචන විට, මේ සංස්කාරවල අනිත්‍ය, දුක්ඛ, ස්වභාවය වැටහෙන විට මේවා ආත්ම ස්වභාවයෙන් හිස් බව දැනෙනවා. මේවා සංස්කාර මානු පමණය කියලා වැටහෙනවා.

මේ නිසා මොහු තේරුම් ගන්නවා මේ සංස්කාරයන් අස්සේ නියෙන්නේ අනාත්ම ස්වභාවය බව. ඔහුට අනාත්ම ලක්ෂණය පෙනෙන්නේ ප්‍රඟාව නිසයි.

දත් මොහු සංස්කාරයන්ගේ අනාත්මය බලමින් ඉන්නවා. මමස් බලබාලා ඉන්න කොට මෙයාට මික්කොම පේන්නේ හිස්බවකින් පිරිවිව තැනක් හැරියට. මේ සංස්කාර මික්කොම සත්වයන්ගෙන් පුද්ගලයන්ගෙන් සම්පූර්ණයෙන්ම හිස් පුදු සංස්කාර මානුයක්. ආත්මයක් තැ.

මේ වගේ හිස් සංස්කාර තැති තැනක් ඇතිදෝ කියා මොහුට අදහසක් එනවා. ඒ අදහස එතකොටම මොහුට තිවන අරමුණු වෙනවා. තිවන දිස්වෙනවා .

(රුපකය)

අනාත්ම ස්වභාවය බලබල ඉන්න කොට තමයි හිත විමුක්තියට පත්වුණේ. එමනිසා මෙයට කියනවා පුද්ග්‍රත විමුත්තිය කියලා.

විද්‍රෝහනා භාවනාවෙන් සංස්කාර ධර්මයන්ගේ මෙනෙහි කිරීම කරනවා. ත්‍රිලක්ෂණය නොදු තේරෙනවා. පුද්ගල හේදය අනුව අනිතා ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය මෙනෙහි කරමින් සිටිනවා.

ගුද්ධාව මූලික නම අනිතානුපස්සනාව සිද්ධ වෙනවා.

සමාධිය මූලික නම දුක්ඛානුපස්සනාව සිද්ධ වෙනවා.

ප්‍රයාව මූලික නම අනත්තානුපස්සනාව සිද්ධ වෙනවා.

විමුත්තියට යන්නේ සංස්කාර ගොනුව හරහා. සංස්කාරයන්ගේ ලක්ෂණය දැකිමෙන් පසුව තමයි නිවන අරමුණු වෙන්නේ, නිවන දරුගනය වන්නේ.

(රුපකය)

නිවන අරමුණුවන අවස්ථාවේ වැඩ කරන සිත් පෙළ මේ ආකාරයි.

ව - උ - ම - ප - උ - අ - ගෝ - මා - එ - එ - න

හවාංග සිත, හවාංග වලන සිත, හවාංග උපවිශේද, මෙන්ද්වාරාවර්ජන, පරිකර්ම, උපවාර, අනුලෝච්ච, ගෝනුහු, මාරුග සිත, එල සිත්, හවාංග සිත.

මෙම තමයි සංස්කාර අරමුණ කෙළවරේ සිට නිවනට යන්නාවූ විත්ත විශිය.

පරිකර්ම (මන්ද ප්‍රායු නිසා), උපවාර, අනුලෝච්ච, ගෝනුහු, මාරුග සිත, එල සිත් යන මෙවා ජවන් සිත්. ජවන් සිත් 7 සි මෙතන තියෙන්නේ.

නුවණ වැඩි කෙනාට එල සිත් තුනක් පහළ වෙනවා. ඒ විත්ත විරීය යෙදෙන්නේ මේ විදියටයි.

ච - උ - ම - උ - අ - ගෝ - මා - එ - එ - එ - න

ඉස්සර වෙලා කිවුවේ සංස්කාර බලන විත්ත විරීය ගැනයි. මේ දැන් කිවුවේ සංස්කාරයන්ගෙන් ගැලුවීලා නිවනට පත්වෙන විත්ත විරීය ගැනයි.

කාමාවවර විත්ත විරීයකින් නිවන් දකින්නේ නැ. මේ විත්ත විරීයට කියන්නේ මාරු විත්ත විරීය කියලයි සි. මේ වගේ විත්ත විරී එකයි යන්නේ. ඒ හොඳවම ඇති සසරින් එතෙර වන්ට.

තෙරුවන් සරණින් සැමදෙනාටම  
ලතුම ධර්මාවබෝධය වෙවා...!

## ඩරම දේශනාව

මාත්‍යකාව : හාටනා කරන විට ඇතිවන සින්  
දේශකයන් වහන්සේ : පුරුෂ හන්තේ ජීතාලංකාර  
ස්ථානය : මික්ලන්චිං, ශ්‍රී ලංකාරාම විභාරස්ථානය

දිනය : 2015-05-18

## 10

### හාටනා කරන විට ඇතිවන සින්

(හතර වැනි කොටස)

මේ විත්ත විරියට කියනවා මාරුග විත්ත විරිය කියලා.

ව - උ - ම - ප - උ - අ - ගො - මා - එ - එ - එ - හ

ගෝතුහු අවස්ථාවට එනතුරු මොහු පෘතුග්රනයි. එතනින් එහාට ලෝකෝත්තරයි. හැබැයි මේ විත්ත විරියක් යන්න ගත්තෙන්ත් මගදී නතර වෙන්තෙන්ත් නැ. වෙන පැත්තකට හැරෙන්තෙන්ත් නැ. විත්ත නියාමයට අනුව එක දිගටම යනවා.

යමිකිසි කෙනෙකුට අවශ්‍යය නම්, මේ විත්ත විරියට අනුව; මොහු පෘතුග්රනයි කියා කියන්න, ඒ ගෝතුහු අවස්ථාවට එනතුරු පමණයි. එතැනින් එහාට ඔහු ලෝකෝත්තරයි.

මේ මාරුග විත්ත විරිය තමයි කෙලෙස් කැඳින තැන. මෙතැනදී තොළයක් ආකාරයේ අපායගාමී සංයෝජන, ගුන්රි, නීවරණ, සැක ආදි කෙලෙස් ප්‍රහාණය වෙනවා. මේ මාරුග සිතෙන් අනතුරුව එල සිතට පත්වෙනවා.

සංජ්‍යකාරයන් අනිත්‍ය ලෙස බලා හෝ, දුක්ඛ වශයෙන් බලා හෝ, අනාත්ම වශයෙන් හෝ බලාගෙන යනවිට විත්ත විරිය වැඩි

කරන්නේ මේ අකාරයටයි. අනුලොම යූනය, ගෝතුහු යූනය ආදි යූන මාර්ග අවස්ථාවට සම්බන්ධයි. මේ විත්ත විපියක් හඳු ගන්න, ඇතිකරගන්න හරිම අමාරුයි. බලෙන් ඇතිකරගන්නත් බැහැ. තමා තුළ ගුණ ධර්ම දියුණු වීමෙන්, වැඩිමෙන්ම සිදුවිය යුතුයි.

මෙවා හැදෙන්නේ දත් දිලා, සිල් රෝකලා, හාවනා කරමින් විදුරශනා කරකර, කාමාවචර කුසල් සිත්, රුපාචර කුසල් සිත් වඩමින් යනවිටයි. මුලදී කරන විපස්සනාව සක්මන් හාවනාව, සතිපථියාන වැඩිම් ආදියට කියනවා පුරුවගාමී විදුරශනාව කියලා. ඒවෙශ් ආනුභාවයෙන් තමයි මේ මාර්ග විත්ත විපියක් පහළ වෙන්නේ. හොඳ දේවල් ගොඩක් වෙලා පවතින්නේ නැහැනේ. මාර්ග සිතේ මහා බලවත් ගක්තියක් තියෙන නිසා, අල්ල අල්ලා කෙලෙස් කඩන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ප්‍රාගාක් වෙලා පවතින්න අවශ්‍යත් නැහැ.

### ප්‍රශ්න වාරය:

**ප්‍රශ්නය:** ස්වාමින් වහන්ස, එතකොට මොහු දත්තවද තමන්ගේ හිත මිදුනා කියලා.

**ලත්තරය :** කෙනෙක් මය තැනට යන්නේ නිදිමතේ එහෙම තෙවෙයි. සිහියේ උපරිම දියුණුවකින් තමයි ඒ තත්වයට යන්නේ. සිහිය තුවන වඩලා වඩලා ඉතා ඉහළ තලයකින් තමයි යන්නේ. මේ වෙශ් සිහිය දියුණු වෙලා තියෙන, ඉමහත් ගක්තියක් තියෙන අනාදිතමන් කාලයක තිබුණ කෙලෙස් කැඩීම සිදුවන විට එය සිදුවෙවිව බව තේරනවා .

**ප්‍රශ්නය:** නිවනේ ජායාචක් ද්‍රිකිනවා කියලා කියන්නේ මොන අවස්ථාවද?

**ලත්තරය:** මාර්ග විත්තක්ෂණ, එල විත්තක්ෂණ අවස්ථාවේදී. සෝංවාන් වුවත්, සකංදාගාමී වුවත්, අනාගාමී වුවත් විත්ත

විරීය වැඩ කරන්නේ මේ ආකාරයටයි. වෙනස් වෙන්නේ මාරුග විත්තක්ෂණට සම්බන්ධ ගක්තියයි. එය සෝච්චන් මාරුග, සක්සදාගාමී මාරුග, අනාගාමී මාරුග හෝ අරිහත් මාරුග විත්තක්ෂණය විය හැකියි.

ප්‍රශ්නය: ස්වාමින් වහන්ස , ඒ ක්ෂණයට පසුව නැවත හවාංග වලන ආදිලෙස නැවත විත්ත විරීයක් යනවාද?

උ: මාරුග සිතෙන් නිවන අත්දැකිනවා. එල සිතෙන් එය විදිනවා. රට පසු හවාංගයට හිහිල්ලා විත්ත විරීය ඉවරවෙනවා. විත්ත තියාමයට අනුව හිත් නැවත හවාංග ගතලෙනවා.

ප්‍ර: අන්තිම සිත හවාංග වෙන්නේ ඇයි?

උ: එතනින් එහාට යන්න දෙයක් නැති නිසා. සෝච්චන් විමෙදි, ජීවිතයේ පළමුවෙනි වතාවට බොහෝම රිකක් නිවන අත්දැකපු අවස්ථාට තමයි මේ විත්ත විරීය. මේ විත්ත විරීය නිකම්ම නිකම් විත්ත විරීයක් නොවේ. බලවත් වූ ගුද්ධාව, බලවත් වූ සමාධිය, බලවත් වූ ප්‍රයාවකින් යුක්තවයි යන්නේ. සාමාන්‍ය වේගයකින් යන විත්ත විරීයක් නොවයි. මොහු මේ විත්ත විරීයෙන් නිවන අත්දැකිනවා. මේ විත්ත විරීයෙන් පසු සිත හවාංගයට යනවා. නැවත කිසිදාක එවැනි මාරුග විත්ත විරීයක් ඇතිවන්නේ නෑ.

හවාංග ගතවීමෙන් පසු ඊළගට යන විත්ත විරීය මේ විදියයි.

ච - උ - ම - ජ - ජ - ජ - ජ - ජ - ජ - ජ - ජ - න

මේ ජවනවලින් මොහු බලනවා දැන් රිකකට ඉස්සෙල්ල මට මොකද්ද වුණේ? කියලා. මේ සිතට කියනවා ප්‍රත්‍යාවේක්ඡා යුන විත්ත විරීය කියලා. වෙවිව දේ ගැන ආපසු හැරී බලන ප්‍රත්‍යාවේක්ඡා යුනය. එතකොට මොහුට ජේනවා මම නිවන් දැක්කා. මට යම්කිසි දෙයක් වුණා. නිවන කියන සංස්කාර නිවීම පෙනුණා. මගේ මෙවිවර ප්‍රමාණයක් කෙලෙස් නැහැ කියලා. මෙසේ තහවුරු වෙන යුනය තමයි මේ විත්ත විරීයේ

තියෙන්නේ. ප්‍රත්‍යාවේක්ඡා ඇුහයෙන් තමාටම තේරෙනවා සිදුවෙවිව දේ. මෙය කාමාවචර විත්ත වීරියක්. එනිසා ජවන් සිත් 7 ක් තියෙනවා.

ප්‍ර: මේ ඔක්කොම විත්ත නියාමදී?

උ: ඔව්. මේවා ඔක්කොම වැඩ කරන්නේ විත්ත නියාමයට අනුවයි.

ප්‍ර: ප්‍රත්‍යාවේක්ඡා ශ්‍යාණයත් එක විත්ත වීරියක්ද? නැත්තම් විත්ත විලී ගොඩක් යනවාද?

උ: ප්‍රත්‍යාවේක්ඡා ශ්‍යාණය තිබෙන විත්ත වීරියක් යනවා. අතිවාර්යයෙන්ම එකක් හෝ දෙකක් යනවා. එකක් නම් යනවාමයි. ඒ සිත් පේලියේ ජවන් සිත් භතක් තිබෙනවා.

"තදා සමුදාගතේ ධම්මේ පස්සනේ පස්ස්සා, පව්වවෙක්බනේ ශ්‍යාණ". ඒ තමන් ලැබූ ධර්මය බලන්නා වූ ශ්‍යාණය තමයි ප්‍රත්‍යාවේක්ඡා ශ්‍යාණය කියන්නේ.

ප්‍ර: සේවාන් මාර්ගයට පැමිණි කෙනෙක් එලයට පත් නොවී ඉන්න පුළුවන්ද?

උ: විත්ත නියාමයට අනුව නම් එහෙම වෙන්ට බැඳැ.

ප්‍ර: ස්වාමීන් වහන්ස, භාවනා කරනවිට එක එක අයට වෙනස් අත්දැකීම් නේ එන්නේ . දැනෙන සමහර අත්දැකීම් දිහා, (මාර්ග ශ්‍යාණය නොවනට) නිකම් බලනවනේ මේ මොකක්ද? අද අපුත් අත්දැකීමක් කියලා හිතල බලනවනේ. විද්‍රෝහනා කරන කොට, වෙනදා නැති අත්දැකීමක් ලැබුණාම හිතල බලනවනේ, ඇයි කියලා. එතකොටත් ඒකට ප්‍රත්‍යාවේක්ඡා කරනවා කියලද කියන්නේ?

උ: ඔව්, ඒකටත් කියනවා ප්‍රත්‍යාවේක්ඡා කරනවා කියලා. භැඳැයි මූලින් කියවුණේ ලෝකෝත්තර මාර්ග ප්‍රත්‍යාවේක්ඡාව ගැනයි.

විදුරගනා කිරීම් වශයෙන් පසුගිය දේවල් ප්‍රත්‍යාවේක්ෂා කරන්න පුළුවන්. අනිත් එක අතිතයේ සිදුවූ සිදුවීම් ආපසු හැරී බලනවාටන් කියනවා ප්‍රත්‍යාවේක්ෂා කරනවා කියලා.

ප්‍ර: ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේටත් මේ විත්ත විවිධ වැඩ කරන්නේ?

උ: බුදුරජාණන් වහන්සේලාට වැඩ කරන්නේ මේ විත්ත විවිධ තොවයි. බුදුරජාණන් වහන්සේලාට පරිකරුමය කියන සිත එන්නේ නෑ. පරිකරුම විත්තය එන්නේ බුද්ධියෙන් දූෂණයෙන් අඩු අයට. බුදුරජාණන්වහන්සේ කියන්නේ තීක්ෂණ ප්‍රාදාව තියෙන උත්තමයෙකුටයි. උත්තමයෙකුට ඇතිවෙන්නේ:

ච - උ - ම - උ - අ - ගො - ම - එ - එ - එ - භ

බුදුරජාණන් වහන්සේ තමක් ප්‍රාදාව බහුලයි. නිවනට පත්වන්නේ අතාත්ම ලක්ෂණය බැලීමෙන්. පාරමී පුරුන එක තම්, කාලය වශයෙන් වෙනස් වෙනවා. සම්මා සම්බුද්ධත්වයට පත්වෙන කොට පරිසරය, දරන වීරය වෙනස් වෙන්ට පුළුවන්.

ශ්‍රද්ධාව බහුල නම → අනිත්‍යානුපස්සනාව මගින් - අනිමිත්ත විමෝක්ෂය ඇතිවෙනවා.

සමාධිය බහුල නම → දුක්ඛානුපස්සනාව තුළින් - අජ්‍යාපණීත විමෝක්ෂය ඇතිවෙනවා.

ප්‍රාදාව බහුල නම → අනත්තානුපස්සනාව තුළින් - සුයේශ්ඨත විමෝක්ෂය ඇතිවෙනවා.

ප්‍ර: ස්වාමීන් වහන්ස, දැන් සේවාන් වලින් සකඟාගාමී වෙන විට ප්‍රාදාවද මූල් වෙන්නේ, නැත්නම් අනිත් ඒවත් වෙන්න පුළුවන්ද?

උ: මූල් විමෝක්ෂ මූඩ් වෙනස් වෙන්න පුළුවන්. ඒකේ අනිවාරයක් නෑ. උදා - අනිත්‍යානුපස්සනාවන් සේවාන් වෙලා දුක්ඛානුපස්සනාවන් සකඟාගාමී වෙන්න පුළුවන්. ඒකට

නියමයක් තැහැ. පසේ බුදුරජාණන් වහන්සේලා බොහෝ දුරට නිවන් දැකින්නේ ප්‍රඟාව ප්‍රධාන කරගෙනයි.

ප්‍ර: දැන් ගුද්ධාව විතරක් තියෙන අයටත්, අනිත් ඒවත් එක්ක එකට යන්න ඕනෑද?

උ: අනිත් ඒවත් වැඩෙන්න ඕනෑද. උදා - ප්‍රඟාව තියෙන අයගේ සමාධිය තියෙන්නේ ප්‍රඟාවට සමාන්තරව. එතැනු ප්‍රඟාව මූල් වෙනවා. අනෙක් ඒවා තැතැව නෙවෙයි. මෙතැනු කියන්නේ පදනම් වන, මූල් වන දෙය ගැනයි.

ප්‍ර: ප්‍රතිසන්ධි විත්ත වීමි:

උ: ප්‍රතිසන්ධි විත්ත වීමි කියා දෙයක් තැහැ. මරණාසන්න විත්ත වීමිය කියලා එකක් තියෙනවා. මරණාසන්න විත්ත වීමිවල ඇතිවෙන එක සිතක් තමයි ප්‍රතිසන්ධි සිත කියා කියන්නේ. වූතියත් එහි තිබෙන තවත් සිතක්.

මරණාසන්න විත්ත වීමි:

වූතියකට පසු ප්‍රතිසන්ධිය සිද්ධ වෙන්න අරමුණක් අවශ්‍යයි. මේ ඒවිතයේදී දැන් ගොඩක් අරමුණු මතුවෙලා තියෙනවා. මරණාසන්න අවස්ථාවේදී පරණ කරපු කරමයක් නිසා, අපට ඒ වෙලාවට අරමුණක් උළුප්පවලා දැනවා. ඒකට කියනවා කරමය හෝ කරම නිමිත්ත හෝ ගති නිමිත්ත කියලා. ඒ මතු කරලා දෙන නිමිත්ත පරණ කරමයකින්, කළින් කරන ලද කරමයේ බලයෙන් හදාලා දෙන කරම නිමිත්තක්. ඒ නිමිත්තේ ආයුෂය විත්තක්ෂණ 17 යි. මෙය විත්තක්ෂණ 17 ක ආයුෂයක් තියෙන රුපයක්. මේ රුපය පහළ වෙන කොටම, හිත තිබුණේ හවාංග යේ. රුපයේ දෙවනි විත්තක්ෂණයට යනවිට හවාංග වලනය වෙනවා.

නිමිත්ත විත්තක්ෂණ 17

0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0

හ - ව - උ - ම - ව - පටි - ති - බො - ජ - ජ - ජ - ජ - ජ - ප්‍ර - භ - භ

කරම නිමිත්තට මෙලෙස පංචද්වාරික (වක්බුද්ධාරික) විත්ත වීරියක් යයි.

හවාංග - හවාංග වලන - උපවිහේදි - පංචද්වාරාවර්ජන - වක්බු වික්ද්‍යාණය - සම්පරිවිතනය - සංතීරණය - වොත්පිපනය - ඉන්පසු ජවන් 5 ක් හටගන්නවා. සමහර විට හවාංගයක් යනවා. - ඉන්පසු වුතිය ඇතිවෙනවා. වුතිය වුවාට පසු මේ ජ්විතයේ මානසික ගක්තිය එතනින් ඉවරයි. - රේට පසු ප්‍රතිසන්ධිය.

මේ ජ්විතයේදී අල්ලා දුන්න අරමුණ තාම තියෙනවා. වුතියෙන් පසු මරණය සිදුවෙනවා. වුතියෙන් පසු ප්‍රතිසන්ධි සිත ඇතිවේ. ප්‍රතිසන්ධිය ගන්න විට එයාට අසු වී ඇති අරමුණ තමයි කරම නිමිත්තේ ඉතිරි වික. - ප්‍රතිසන්ධි සිතෙන් පසු හවාංග සිත (අලුත් ජ්විතයේ).

මෙයා ගරිරය අත්හරිමින් මැරුණට, සිතින් ගත්ත ආරම්මණ වශයෙන් මෙයා මේ ජ්විතයටත් සම්බන්ධයි. දැන් එහා ජ්විතයට ගියාට හවාංග වශයෙන් වැඩ කරන්නේ මේ ජ්විතයේදී ගත්ත අරමුණක් මයි. හිතෙන් මේ ජ්විතයෙන් මැරුණට, අරමුණ වශයෙන් එහා පැත්තේ හවය භා මෙහා පැත්තේ හවය සම්බන්ධ කරලා දෙනවා.

තවත් අවස්ථාවක වුතියට පස්සේ හවාංගයක් හිහිල්ලත් ප්‍රතිසන්ධිය වෙනවා .

හ - ව - උ - පං - ව - පටි - ති - වො - ජ - ජ - ජ - ජ -  
ජ - හ - වු - පූ - හ - හ

ජ - ජ - ජ - ජ - ජ - හ (වු) (පූ) - හ - හ

මෙතැන ජවන 5 න් පසුව එන හවාංග හිතට වුති සිත කියා කියනවා. මේ හටයේ අවසාන හවාංග සිත වුති සිතයි. රේග හටයේ පළවෙති සිත නිසා රේග සිතට ප්‍රතිසන්ධි සිත කියනවා. නමුත් මෙතනදී ඇති වූ හවාංග සිත් සහ මුලදී තියෙන හවාංග සිත් වෙනස්.

ප්‍ර: මේ සිත්වල වෙතසික තියෙනවද ?

උ: ඔව්. තියෙනවා.

ප්‍ර: ස්වාමීන් වහන්ස, මෙහෙම වූතිය සිදුවීමේදී මේ ජීවිතයේ තිබුණ අනිත් කරම්වල, අලුත් ජීවිතයට මාරුවීමක්, මේ හරභා විස්තර කරන්න පුළුවන්?

උ: අනාදීමත් කාලයක් තිස්සේ ඉදාලා මෙන්න මෙහෙම දෙයක් වෙනවා.

(රුපකයක්)

මේක දිගට යන විත්ත ප්‍රවාහයක්. බොහෝකල් ඉදාලා දිගට යන විත්ත ප්‍රවාහයක්. මේ විත්ත ප්‍රවාහය යනකොට, මේකම ඇතිවූ යම් යම් ගක්ති බල විශේෂ නිසා, මේකට ගන්න රුප වෙනස් වෙනවා.

(රුපකයක්)

එක් රුප කොටසක් එක ජීවිතයක් ලෙස භදුන්වනවා. ඒ විත්ත ප්‍රවාහය අනිත් පැතැතට යනකොට තවත් ආකාරයක රුපයක් ගන්නවා. එක අලුත් ජීවිතයක් කියා භදුන්වනවා. එව පසු ජීවිතය තවත් හැඩයක් ගන්නවා. මේ විත්ත ප්‍රවාහය රුප අතරින් ගියාට, එකම විත්ත ප්‍රවාහයක් යන්නේ. එක රුපයකින් අනිත් රුපයට පත්වෙන අවස්ථාව තමයි මරණය. මේක් හැමවෙලාවෙම වූතියෙන් ප්‍රතිසන්ධියට සම්බන්ධයක් තියෙනවා. ඒ විතරක් තොවයි, මේ මොහානේ තිබෙන්නාවූ සිතෙනුත් හවාංගයට සම්බන්ධයක් තියෙනවා. එක නිසා මේ විත්ත ප්‍රවාහය නිවන දක්වාම එක දිගට (එක පේලියට) යනවා. වෙනස් වෙන්නේ මේ සිත බාරගන්නාවූ රුපයයි. වූතියේ ඉදාලා ප්‍රතිසන්ධියට යනකොට පරණ එක් සම්බන්ධයකුත් අල්ලලා දෙනවා. එක නිසා තමයි, මේකට කියන්න පුළුවන්කම තියෙන්නේ: -

"න ව සේය් - න ව අක්දේසේය්" - මේ එකම විත්ත ප්‍රවාහයක් යන නිසා වෙන කෙනෙකුත් තොවයි.

"නව සේ" - ගරීරය වෙනස් වෙන නිසා එකම කෙනා නොවෙයි.

විත්ත ප්‍රවාහය ගැන සිතන විට මෝය වෙන කෙනෙක් නොවන්නෙත් නොවෙයි. එයාම වෙන්නේත් නොවෙයි.

මෙක අමුතු ධර්මයක්. ජේලියට යන ගක්ති විශේෂයක්. සමහර ධර්ම තියෙනවා විස්තර කරන්න අමාරුයි. තුවණින් ම තේරුම් කරගන්න ඕනෑ.

උදා- කෙනෙක් ලෙඩ වෙනවා. බෙහෙත් බිලා හොඳ වෙනවා. බෙහෙත ගැන කියන්න පුළුවන්. බෙහෙත් ප්‍රමාණය කියන්න පුළුවන්. එවායේ පාට කියන්න පුළුවන්. නමුත් සුවච්ච ගැන එහෙම කියන්න අමාරුයි. සුවය කියන එක ජේන එකක් නොවෙයිනේ. එකම පුද්ගලයා සුවවෙලත් ඉන්නවා. ලෙඩ වෙලත් හිටියා. ඒ වගේ සමහර ධර්ම විග්‍රහ කරන්න අමාරුයි. මෙක් ගක්තියක් තියෙනවා. මේ කාරණය ගැන විග්‍රහ කරන්න හොඳම තැන තමයි පටියානය.

මේ සිත් ප්‍රවාහයේ එක සිතක් නිරුද්ධ වෙනකොට ඒ සිතේ ගක්තිය අනිත් සිතට දිගෙන තමයි නිරුද්ධ වෙන්නේ. එක සිතක් අනෙක් සිතට ප්‍රත්‍යා වෙනවා. අනත්තර ප්‍රත්‍යායෙන්, සමනන්තර ප්‍රත්‍යායෙන් ප්‍රත්‍යාය වෙනවා. එක සිතක් තිබෙන ධර්මත් සහජත ප්‍රත්‍යායෙන්, අක්කුමක්කු ප්‍රත්‍යායෙන්, ආසේචන ප්‍රත්‍යාය ආදී ප්‍රත්‍යාය ධර්මයන්ගෙන් එකිනෙකට ප්‍රත්‍යාවෙනවා. මේ විදියට පළමු සිතන් ගෙනා ගක්තියේ සම්බන්ධයක් පසු සිතට තියෙනවා.

උදා- පරණ ජනාධිපති අලුත් ජනාධිපතිට බලය පවරන්නා වාගේ. රුපය මාරු වුණා. බලය ජේන්නේ නෑ.

ප්‍ර: ආත්ම ස්වභාවය පෙන්නුම් කරන්නේ කොහොමද?

උ: ආත්ම ස්වභාවයක් පෙන්නුම් කරන්නේ මේ මක්කොම එකක් ලෙස ගන්නාවිට. ආත්ම ස්වභාවයක් තියෙනවා නම් සිත්

එක එක යන්න බැහැනේ. මේ සිත් එකක් එකක් ගත් විට එහි ආත්ම ස්වභාවය තිබුණා නම් එය කුබේන්න බැහැ, බිඳෙන්න බැහැ, සිත නිරද්ධ වෙන්නත් බැහැ. සිතක් කුබේන්නේ, බිඳෙන්නේ ඒකේ හයියක් තැති හින්දනේ. ආත්මය කියන එකේ තියෙන්න එනැ යම්කිසි හයිය ගතියක්, ගක්තිමත් ගතියක්. ඒ නිසා ඒ සිත තුළ, මේ විත්තක්ෂණය තුළ ආත්මය ස්වභාවයක් ඇත්තේම තැහැ. විත්තයට හයියක් නැ, නොවිදී ඉන්නම බැ, කඩා වැවෙනවා. නොවෙනස්වී ඉන්න බැ. එහෙම ගතියකින් හයිය තැති හේතුවලින් තමයි හිත හැඳුනේ. එතකොට ඒ වගේ කඩතොලු තියෙන, ගක්තියක් තැති, බිඳි යන, හයිය තැති එකකින් අතිත් එකට ගක්තියක් දුන්වීට, ඒකත් ඒවාගේම එකක් තමයි. දුර්වල කෙනෙකුගෙන්, දුර්වල හේතුවලින් ගත් ගක්තියකින් ඉන්න නිසා, ඒකටත් ආත්ම ගක්තිය තැහැ. මේවා පරම්පරා වශයෙන් කතා කළාට, ගක්තිය තැති නිසා, ඉන්න බැරි නිසා, ඉතා වේගයෙන් කැඩී කැඩී, බිඳි බිඳි යන්නේ. ඒ නිසා පරම්පරා වශයෙන් ගත්වීට, ගොඩවල් වශයෙන් ගත්වීට කෙනෙකුට ආත්ම ස්වභාවයක් පෙන්නුම් වෙනවා. ඒක මේවා ගැන දන්නේ තැති නිසා වෙන දෙයක්.

සංස්කාර ධර්මයන් සිහි කරන විට, මේවාගේ කැඩී කැඩී යන ධර්ම විදියට මෙතනහි කළවීට සංස්කාර කෙරෙහි ස්ථීරත්වයක් තැති බව වැටහෙනවා. එතකොට ඒවා ස්ථීරයි කියා බාරගන්නේ නැ. අපට වෙලා තියෙන්නේ අපි මේවා මිටියට ගන්නවා නේ. මිටියට ගන්න හේතුව, මේ සිත් දුරස් කරලා, වෙන්කරලා, ඉඩ තියලා තේරුම් ගන්න බැරි ගතියක් නිසා. සඟ සංඛ්‍යාවෙන් අපිට වහලා. තියෙන්නේ. සන්තතියෙනුත් අපිට වැහිලා තියෙන්නේ.

ප්‍ර: (අපැහැදිලියි) ස්වාමීන් වහන්ස, සෑන සංඛ්‍යාවෙන් ගන්න ක්‍රියාව සිදුවෙන්න, මලක් දිභා බලලා විත්ත ගොඩක් ශින්ල්ලා, ඒ මලක් කියලා ගන්න ක්‍රියාව සිදුවෙන්නේ මොන වෙතකික වලින්ද? රුපය හැදෙන්නේ හිත ඇතුළේ ක්‍රියාවක් වීම.

උ: චෙවත්සික කිහිපයකින්. ප්‍රධානියා දිවියේය. ඒ වැඩ කරන චෙවත්සික තමයි - අවිද්‍යා, සංඝා, දිවියේ. මේවා තමයි විපල්ලාස භද්‍යන්නේ. තව මනසිකාරය, එස්සය ආදී රාශියකිනුත් මේවා ඇතිවෙනවා. අනිත්‍යානුපස්සනාව කර කර ඉන්නකාට දාශ්ටී ගතිය තැනිවෙනවා. දාශ්ටීයට තැනක් තැනිව යනවා.

ප්‍ර: කළලය පටන් ගන්නේ ප්‍රතිසන්ධි සිතෙන්. කළලය එක වික ලොකවෙන කොට, එය ඉන්නේ හවාංග සිතෙන්මද? ඉපදෙන තෙක් දස මාසයක්ම තියෙන්නේ හවාංග සිතමද?

උ: තැහැ. මතෙකද්වාරික විත්ත විමින් පහළ වෙනවා. කායද්වාරික විත්ත විමි පහළ වෙන්ට ප්‍රාථමික, සිතල උණුසුම ආදිය නිසා.

වුතිය ඇතිවන්නේ මට්ට කුසෙන් පිට තැනක. ප්‍රතිසන්ධිය පහළ වෙන්නේ මව කුසේ. වුතිය වෙනවා පිටින්, නාමය පහළ වෙනවා මව කුස තුළ. වුතිය වෙන විට එයා මව කුස බාරගන්නේ තමන්ට කාමරයක් හැරියට වගේ මිසක, එයාට එහෙන් මොනවත් හමිබ වෙන්නේ තැ. එයාට ඉන්න තැනක්, පරිසරයක් විතරයි එතැන තියෙන්නේ. මව කුස කියන එක ප්‍රතිසන්ධිකාරයාගේ එකක් නොවෙයි.

වුතිය වෙන විට කරමය බලපාලා බැලෙන්නේ මව කුස එයාට ඉන්න සූදුසුද, වැඩින්න සූදුසුද කියායි. මේක කර්ම ගක්තියෙන් වෙන දෙයක්, පරිසරය විතරයි බලන්නේ. මව කුසේ හැදෙන යුක්තාණුව ප්‍රතිසන්ධිය ගන්න කෙනාගේ නොවෙයි. ප්‍රතිසන්ධි විශ්දේශාණය යනවා මව කුසේ යුක්තාණුව කිවුවට. ඒ රුපය ආධාර කරගෙන, යුක්තාණුවේ රුප ආධාර කරගෙන මෙයා හදාගන්නවා තමන්ට කරමයේ ආධාරයෙන් හටගන්න රුප තුනක්. ඒ තමයි, කාය, හාට, වත්ප්‍ර කියන රුප කොටස් තුන. මේ රුප කොටස් තුන හදා ගැනීමේ හැකියාව ප්‍රතිසන්ධි විශ්දේශාණයේ තියෙනවා. ප්‍රතිසන්ධි සිතේ එම හැකියාව තිබුනට එයාට තැනක් තැහැ. ඒ නිසා මව කුසට ගිහින් පරිසරය හදා ගන්නවා. කාය, හාට, වත්ප්‍ර රුප තුන විශ්දේශාණයට ගැටුගැසී

තිබීම නිසා, ඒ වික එයාගේ වෙනවා. තමන්ගේ වෙනවා. වික කාලයක් මේ කුස කියන පරිසරයේ, ආගුරේ ඉන්න කොට, මේ කාය, භාව, වත්පූ කියන රුප භා ඒ.පරිසරය එකතු වෙනවා. විකකින් මේක මෝරා ගිහිල්ලා පසුව අනිත් රුපත් සැදෙනවා. මෙතැනදී මෙයාට වැඩිය දැයැලිලි කරන්න තරම් ගක්තියක් නැ. ආව ගමන්ම නිසා සහ තවම තියෙන්නේ කාය, භාව, වත්පූ රුප වික විතරයි නිසා. මෙතැනදී වැඩියෙන් වැඩි කරන්නේ හවාංග සිත් පෙළ. වරින් වර පරණ ඒවා මතකයට එනවා. ඉන්පසු තැවත හවාංග වෙනවා. වික වික කාය රුපය ලොකුවෙනවා. අතපය, නාසය, කට, දිවි, කන් සැදෙනවා. ගිරිරය ලොකුවෙන්න ලොකුවෙන්න සංවේදී වෙනවා වැඩියි. ඇස් වැහිලා තියෙන්නේ. කනට නම් සද්ද දැනෙනවා. සමහරු කියනවා නාසයටත් දැනෙන්න පුළුවන් කියා. මව හැරෙන විට කයට දැනෙනවා. යම්කිසි වලනයක් සෙලවීමක් වෙනවා කියලා.

මව කුසේ කර්මජ, විත්තජ, සංතුජ, ආභාරජ රුප කළාපත් තියෙනවා. මවට ආභාරජ රුප එන්නේ පිටින් ගන්න ආභාරයෙන්. කළලයේද කර්මජ, විත්තජ, සංතුජ, ආභාරජ කියන රුප තියෙනවා. තමුත් දෙදෙනාගේ කර්මජ රුප වෙනස්. මවගේ ගිරිරයේ කර්මජ රුප මව කරපු කර්මයට අනුව පහළ වෙනවා. දරුවාගේ කර්මයට අනුව ඒ ගිරිරයේ කර්මජ රුප හැදෙනවා. කළලයට ආභාරජ රුප ලැබෙන්නේ නම් මවගෙන්.

ප්‍ර: දරුවාට අම්මාගේ තාත්තාගේ ලක්ෂණ එන්නේ කොහොමද?  
උ: එහෙම එන ගතියකුත් තියෙනවා. වෙනස් වෙන එවත් තියෙනවා.

මව කුසේ ලමයෙක් හැයුනම, සමහර විට මව කුසේ ඉන්න ලුමයා, මව කුසේ පරිසරයට යටත් වෙනවා. මව කුසේ තිබෙන රුප ගොඩක් ගන්නවා කළලයට. එසේ අරගෙන ඒ ආකාරයට තමයි ඉන්නේ. එතකොට අම්මා වගේ තාත්තා වගේ ගතියක් එනවා. මෙයාට අලුත් ජ්විතයට ආපු අම්මා ගැනත් තාත්තා ගැනත් වැඩිපුර හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්න හිතෙන්න

එයා හැම වෙලාවෙම එතෙන්ට ආසා කරනවා. එතකොටත් මේ රුප ස්වභාවයක් ඒ ආකාරයට හැමදනවා.

සමහර අය මව කුසට ආවට පස්සේ ඒ පරිසරයට යටත් වෙන්නේ නෑ. එයාගේ විදිය ආරක්ෂා කරගන්නවා. සමහර අය ඉන්නවා කරුමයෙන් ආවාම, (මවිකුස මනුෂ්‍ය ජ්විතයට එන්න කුමයක්) පරිසරයක් හැරියට භාවිතා කළාට, එයාගේ කරුම ගක්තිය හරි බලවත් නිසා එයාගේ තියෙන පුණු ගක්තියට අනුව එයාගේ ස්වභාවයට තමයි එය වැඩ කරන්නේ. උදා:- එතකොට එයා අවලස්සන අම්මා කෙනෙකුගේ ලග ලස්සන දරුවෙක්ට වෙලා උපදිනවා. අකුසලයන් මේ වගේම සිද්ධ වෙන්න පුළුවන්.

ප්‍ර: ස්වාමීන් වහන්ස, මවිකුසේදී ජවන් වැඩ කරනවාද?

උ: ජවන් විත්ත විටී වැඩ කරනවා. ජවන් ප්‍රබලයි. කරුම සිද්ධ වෙන්නාත් පුළුවන්.

ප්‍ර: දෙනීඩී ලමයි?

උ: එය කරුමයක්. විස්කේකුණ දෙකක්. දෙන්නෙක් එකම තැනක රුපයක පහළ වෙනවා.

ග්‍රීක ජාතික කාන්තාවක් සමග 2002 දී මිස්ට්‍රේලියාවේදී කළ සාකච්ඡාවක්:

ද්විසක් දුරකතනයෙන් කතාකරපු ගොඩාක් දුකට පත් වූ කාන්තාවක්, බොද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් උපදෙසක්, පිහිටුවක් ලබා ගැනීමට අවශ්‍ය බව කිවුවා. ඊට පස්සේ මෙයා ආවා. ඉතින්, මේ කාන්තාව මට කියනවා.

"මට ප්‍රං්ඩි දරුවෙක් ඉන්නවා. දැන් නැවත දරු පිළිසිදිමකුන් තියෙනවා. දරු ගැබවත් මාස එකහමාරක් විතර ඇති. ස්වාමී පුරුෂයා කියනවා ඒ දරුවාට ගබිසා කරන්න කියලා. මම කැමති නැහැ. මින් ඉස්සරත් දරුවෙක් ගබිසා කරලා තියෙනවා. ඉන්පසු ගොඩාක් දුකට පත් වූණා". කලින් දරුවා ගබිසා කරන්න දොස්තර මහත්මයෙකුගෙන් දිනයක් ගත් ද්වීසේ පටන් මේ කාන්තාවට

දැනිලා තියෙනවා, ඒ කුසේ ඉන්න දරුවා හදවතේ එල්ලී එල්ලී කතා කර කර කියනවාදු, “මාව අයින් කරන්න එපා, මාව අයින් කරන්න එපා” කියලා. නමුත් ඇයට අවසානයේදී ගොඳාගත්ත පරිදි ගබිසා කරන්නට සිදුවුණා. රේට පසුව ඇය ගොඩක් දුකට පත්වෙලා තිබෙනවා. ඒ දරුවා හදවතේ එල්ලී කිවිවා වගේ දැනිවිච්ච වචන ටික සිහිවෙනවා. රේට පස්නේ මෝට depression හැදිලා බොහෝම අමාරුවෙන් නොද කරගෙන තිබෙනවා. එකත් එයා ගොඩක් දුක් විදාලා තියෙනවා.

“ඉතින් දැන් මේ අවස්ථාවේදීත් වගේ මහත්තයා කියනවා ගබිසා කරන්න කියලා. මෙය නොකළාත් මහත්තයා මාව අතහැරලා යනවා. රටේ නිතියට අනුව දරුවෙක් ලැබිලා අවුරුදු එකඟමාරක් යනතුරු දරුවා අම්මා ලූග තබාගත යුතුයි. මට එවිවර කාලයක් එහෙම දරුවාගේ වගකීම බාර ඇරගෙන කටයුතු කරන්ව අපහසුයි” කියලා කිවුවා.

ඒ වෙලාවේ මම කිවුවා “අපේ ධර්මයේ, බුද්ධ ධර්මයේ හැරියට මව කුසින් දරුවෙක් අයින් කරනවා කියන්නේ මිනිමැරුමක්. මබ දරුවා අවුරුදු එකඟමාරක් තියාගන්න බැහැ කියලා ගබිසා කළාත්, මබට දුක් විදින්න වෙන්නේ අවුරුදු එකඟමාරක් නොවේ, රේට වඩා බොහෝම කාලයක් දුක් විදින්න වෙනවා”.

මධ්‍යස්ථානය ආවයින් පස්සේ ඒ විස්කුදාණය මධ්‍යස්ථානය කර ගන්නවා. එතැන් නොදයි කියා බාර ගන්නවා. මව හිතන දේවල් එයාට හරි ලේසියෙන් විදිනවා, දැනෙනවා. කුසේ උපන් දරුවා අම්මට හරි කිවිවුයි. ගමන් යනකාට, නිදියන කාට, හැමවෙල්ම දරුවා ඉන්නේ අම්මත් එක්ක. අම්මාගේ අදහස් වල ගක්තිය ඉක්මනින් දරුවට ගුහණය වෙනවා, දැනී යනවා. ඉතින් මේක දිහා කුදාණවන්තව බැලුවාම ජේනවා මේක තමයි දුක්බ සත්‍යය.

ප්‍ර: ස්වාමීන් වහන්ස, දරුවෙක් ඉපදුනාම හිත ප්‍රභාස්වරයි කියලා කියනවනේ?

උ: හිත ප්‍රහාස්වරයි කියලා කියන්නේ හට්ටාග හිත ප්‍රහාස්වරයි. ඒක විපාක හිතක්නේ. ඒ නිසා එහි කෙලෙස් පහළ වෙන්නේ තැහැ. ඒක නිසයි ඒ හිත ප්‍රහාස්වරයි කියලා කියන්නේ.

ප්‍ර: දෙවියන්ගේ උත්පත්තිය?

උ: දෙවියෝ පහළ වෙන්නේ මිපපාතිකවයි. සම්පූර්ණ අගපසය ඇතුව, කතා කිරීමේ හැකියාව ඇතිව පහළ වෙනවා. කාමාවවර හටයක් නිසා හට්ටාග සිත් පහළ වෙනවා. නමුත් කෙනෙක් සමාපත්තියකට සමවැදි සිරින විට හට්ටාග ඇතිවෙන්නේ තැහැ. විත්ත විට දෙකක් අතර හට්ටාග සිත් පහළ වෙනවා.

ප්‍ර: ස්වාමීන් වහන්ස, මවිකුසේ ඉන්න අයට පිත් ගන්න පුළුවන්ද?

උ: මවිකුසේ ඉන්න අයට පිත් ගන්න බැහැ. මනුෂා ලෙස්කයේ ඉපදුනාට පසුව එයාට රට පෙර ජ්විතය ගැන එතරම් සංවේදී තැහැ. පරදත්තුපත්වී ලේතයෝ, දේව ආත්ම හාව වල ඉපදුන අයට තමයි රට පෙර ජ්විතය ගැන බලන්න පුළුවන්කම තියෙන්නේ. ඉන් එහා ජ්විතය ගැන සංවේදී හාවයක් තියෙන්නේ ඒ අයටයි.

ප්‍ර: අන්තරාභවය කියන්නේ මොකක්ද?

උ: අන්තරාභවයක් ගැන බුදුරජාණන්ධන්සේ නම් දේශනා කරල තැහැ.

ප්‍ර: මනුෂ්‍යයාට පෙර ආත්මය සංවේදී නැත්තේ ඇයි?

උ: දෙවිවරු මිපපාතිකව උපදින නිසා වූතවීම හා ඉපදීම (මවිකුසින් බිජිවීම) අතර හට්ටාග අඩුයි. (හට්ටාග පරතරය අඩුයි) තිරිසන් සතුන් හා මනුෂ්‍යයින්ගේ වූතිය හා ඉපදීම (මවිකුසින් බිජිවීම) අතර හට්ටාග පරතරය වැඩියි. නින්ද යනු හට්ටාග සිත් වැඩි වැඩියෙන් පහළ වන කාලයයි. එම නිසා අතිත හටය ගැන සංවේදී තැහැ.

## ඩරම දේශනාව

මාත්‍රකාව : ප්‍රතිසන්ධි සිත

දේශකයාණන් වහන්සේ : පුරුෂ හත්තේ ජීනාලංකාර

ස්ථානය : මික්ලන්චිභි, ශ්‍රී ලංකාරාම විභාරස්ථානය

දිනය : 2015-20-06

## II

### ප්‍රතිසන්ධි සිත

ප්‍රතිසන්ධි සිත හරිම බලවත් එකක්. ඒක මහා පුද්‍රම එකක්. වූතිය හා ඒ ජීවිතයට අයිති සම්බන්ධතාවය කැබෙනකාට අලුත් රුප විකක් හඳුගෙන අලුත් පරිසරයකට ඇතුළු වෙන්නේ තිකම්ම නිකන් හිලාවැටුණු පන නැති හිතක් විදියට නොමෙයි. එතැනැදි මහ විශාල බලයක් මේකේ තියෙනවා. මේ හිතේ තියෙන්නේ විත්ත බලයට වැඩි කර්ම බලයයි. ඒවුනාට අපි කතාවට කියනවා ප්‍රතිසන්ධි සිත කියලා. මේකේ කර්ම බලය වැඩියි. අතික මේක විපාක හිතක්. කර්ම ගක්තිය (කර්ම බලය) වැඩි තිසා මේ සිතත් සමග රුප කළාප තුනක් ඇති වෙනවා.

ප්‍රතිසන්ධි සිත තිසා ඇති වෙන පළමුවැනි රුප කළාපය පයිටි, ආපෝ, තේපෝ, වායෝ, වර්ණ, ගත්ති, රස, මිශ්‍ර, ජීවිතින්දීය, සහ වත්ප්‍රී රුපය. මෙම රුප කළාපයේ රුප දහයක් තියෙනවා. මේ රුප දහය එකට, මිටියට, ගුලියට තියෙන්නේ. මේවාට වෙන් වෙන්න බැහැ. මේවා ඉඟිල් හටගන්නවා තෙවෙයි. ප්‍රතිසන්ධි වියද්‍යාණය ඇතුළු බලයක්, ගක්තියක්, හැකියාවක් තියෙනවා. මේ හැකියාවට කියනවා කර්ම ගක්තිය, කර්ම බලය, කර්ම හැකියාව කියලා. මන්න මය බලයෙන් තමයි මේ රුප වික

හැදෙන්නේ. එනිසා මේ රුප කලාපය කරමයෙන් උපන්න රුප කලාපයක්. ඒකියන්නේ කරමඟ රුප කලාපයක්. මේ පළමුවෙනි රුප කලාපයට කියනවා වත්පූ දසක රුප කලාපය කියලා. දහයක් තියෙන නිසා වත්පූ දශකය කියලා කියනවා.

දෙවැනි රුප කලාපයෙන් තිබෙනවා රුප දහයක්. මේකට කියනවා කාය දශකය කියලා. තුන්වැනි රුප කලාපයෙන් තිබෙනවා රුප දහයක්. මේකට කියනවා හාව දශකය කියලා.

දැන් මෙහි කලාප ඩෙවන් රාජ වශයෙන් ගත්තාම රුප කලාප තුනක් තියෙනවා. එක රුප කලාපක් ඇතුළු රුප දහයක් තියෙනවා.

පළමුවැනි රුප කලාපය: පයිවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජේවිතින්දිය, වත්පූ රුපය.

දෙවැනි රුප කලාපය: පයිවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජේවිතින්දිය, කාය රුපය.

තුන්වැනි රුප කලාපය: පයිවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජේවිතින්දිය, හාව රුපය.

හොඳට තේරුම් ගන්න, රුප සහ රුප කලාප කියන්නේ එකක් නෙවෙයි. ඉහත කි එක රුප කලාපයක් ඇතුළු රුප දහයක් තියෙනවා. එතකොට රුප කලාප තුන ඇතුළු මක්කොම රුප තිහක් තියෙනවා. මේකේ පයිවි ගුණ තුනක් තියෙනවා. ආපෝ තුනක් තියෙනවා. හේතුව වත්පූ රුපයට තහිව ඉන්න බැහැ. වත්පූ රුපය අනිත් අයත් එකක් එකට ඉන්නේ කණ්ඩායමක් විදියට. මේ පයිවි රුපය අනිත් අයට යම්කිසි උපකාරයක් කරනවා. නමුත් වත්පූ රුපයන් එකක් තියෙන පයිවි රුපය අනිත් රුප කලාප වලට (කාය, හාව රුප කලාප වලට) උද්ව කරන්නේ නැහැ. ඒක තමයි ඒවාගේ ස්වභාවය. ඒ ඒ කලාපයට අදාළ එකට වෙන් වුණු රුප තියෙනවා.

දැන් මේ ඔක්කොම හැඳුනේ ප්‍රතිසන්ධි සිතේ තියෙන කරුම බලය නිසයි. මේ රුප කළාප තුන හැදෙන්නේ පෙර පසු තොවී. ප්‍රතිසන්ධි සිත හටගන්න කොටම එකට ගැවිලා, එකත් සමග මේ රුප කළාප තුනත් හැදෙනවා. දැන් මේ දහයේ ගාච්චල් තුන (රුප කළාප තුන) එකට එකතුවෙලා තියෙන තැන තමයි ප්‍රතිසන්ධි සිත තියෙන්නේ. හැබැයි මේකේ විත්ත බලය නැහැ. කරුම බලය විතරයි තියෙන්නේ.

ඉන්පසු ප්‍රතිසන්ධි සිත ඉවර වූණ ගමන්ම හැදෙනවා තව සිතක්. එක හවාංග සිත. ප්‍රතිසන්ධි සිතත් එක්ක හටගත්ත වත්පු, කාය, හාව රුප නිසා ඒ ක්ෂේණය ඉවර වෙනකාටම දෙවැනි සිතට අනුරුපව (හවාංග සිතට අනුරුපව) හැදෙනවා තව රුප කළාප තුනක්. ඒ ක්ෂේණය ඉවර වෙනකාටම තවත් හවාංග සිතක් හැදෙනවා. රෝ අනුයාතව තව රුප කළාප තුනත් හැදෙනවා. මේ විදියට වත්පු, කාය, හාව රුප කළාප හිතක් හිතක් ගානේ ඇතිවෙනවා. මේ මොංගාතෙත් අපේ ගරීරයේ මේ රුප හැදෙනවා.

දැන් මේ රුප හදාලා දුන්නේ ප්‍රතිසන්ධියෙන්. පළමුවෙන්ම හැඳුන රුප කළාප තුනට කියනවා ප්‍රතිසන්ධි රුප කියලා. ඒ කියන්නේ උපදින කාලයේ ඉපදුනු රුප. දෙවැනි එකේ ඉදාලා කියනවා ප්‍රවෘත්ති රුප කියලා. ඒ කියන්නේ පවතින කාලයේ ඇතිවෙන රුප. දැන් අපිට ගරීරයේ තියෙන්නේ ප්‍රවෘත්ති රුප. තමුත් පටන්ගත්තේ ප්‍රතිසන්ධි රුප වලින්.

තව විදියකට මේක විස්තර කළාත්, පළමුවැනි ප්‍රතිසන්ධි සිතත් එක්ක ඇති වූණ රුප කළාප තුන ඉවර වී, දෙවැනි සිතත් එක්ක හටගන්න රුප කළාප තුන එක්ක ඇති වෙනවා තව රුප ජාතියක්. මේ තමයි විත්තත රුප. දෙවැනි සිතේ ඉදාලා කරුමත රුපයත් තියෙනවා. විත්තත රුපයත් තියෙනවා.

ප්‍රතිසන්ධියත් එක්ක ඇති වූණ රුපවල ආයුෂ විත්තක්ෂණ 17 ක වෙනවා. දෙවැනි එකට එනකාට කළින් හදාලා තියෙන රුප

කලාප තුන සහ දෙවැනි සිතත් එක්ක හැඳුන රුප කලාප එකට  
 එකතු වෙනවා. එතකොට දෙවැනි විත්තක්ෂණයට එනකොට  
 රුප කලාප හයක් වෙනවා. හැඳුයි පළමුවෙන් හටගත්ත රුප  
 කලාප වල ආයුෂ දැන් විත්තක්ෂණ එකකින් අඩුවෙලා. ඒකේ  
 ආයුෂ දැන් විත්තක්ෂණ 16 සි. දෙවැනි එකේ දැන් ආයුෂ  
 විත්තක්ෂණ 17 සි. තුන්වැනි එකට එනකොට මුලින්ම පහළ  
 වුණ රුප කලාප තුනයි, දෙවැනියට පහළ වුණ රුප කලාප  
 තුනයි, තුන්වැනියට පහළ වුණ රුප කලාප තුනයි මකොට  
 රුප කලාප නමයක් තියෙනවා. එතකොට මුලින්ම පහළ වුණ  
 රුප කලාප වල දැන් ආයුෂ විත්තක්ෂණ දෙකකින් අඩුවෙලා. ඒ  
 කියන්නේ ආයුෂ විත්තක්ෂණ 15 සි. දෙවැනියට පහළ වුණ රුප  
 කලාප තුන්වැනි එකට එනකොට ආයුෂ විත්තක්ෂණ එකකින්  
 අඩුවෙලා. ඒ කියන්නේ විත්තක්ෂණ 16 සි දැන්. තුන්වැනි  
 එකේදීම ඇති වුණ අලුත් රුප කලාප වල ආයුෂ විත්තක්ෂණ 17  
 සි. මේ විදියට මුලින්ම ඇතිවුණ රුප කලාප තුන විත්තක්ෂණ  
 17ක් යනකම් අඩුවෙවි යනවා. ඒ හැම විත්තක්ෂණයකදීම අලුත්  
 රුප කලාප බේරෙනවා. මේ විදියට ගිරිරය ලොකු වී ගෙන  
 එනවා. මේ විදියට විත්ත රුපයත් එක එක විත්තක්ෂණයේදී  
 වැඩි වෙමින් එනවා. එතකොට කළල රුපය ලොකු වෙමින්  
 හැඳිගෙන එනවා.

මවගේ ගිරිරයේ තිබෙන්නා වූ ආහාර ඕජා ගුණය මේ රුපයට  
 උරා ගන්නවා. එතකොට ආහාරජ රුපත් හැදෙනවා. දැන් රුප  
 වර්ග හතරක් වෙනවා. කර්මජ රුප, විත්තජ රුප, සංතුජ රුප,  
 ආහාරජ රුප. දැනටමත් ඒවා අපේ ගිරිරයේ තියෙනවා. ඒක  
 නිසා එන්න එන්නම රුප ප්‍රමාණය වැඩි වෙනවා.

හවාංග සිත් කියන්නේ විත්තක්ෂණ දහහතේ ඒවා නොවේයි.  
 ඒවා කෝටී ගාතක් දිගට පවතිනවා. එතකොට රුප සලකා  
 බැලුවෙන් හවාංග සිත් කොපමණ දිගට ගියත් රුප විත්තක්ෂණ  
 දහහතේන් දහහතට වෙනස් වෙනවා.

**ප්‍රශ්නය :** අවසරයි ස්වාමීන්වහන්ස; කලලයක් හටගැනීමේදී වැඩිපුර බලපාන්නේ ප්‍රතිසන්ධි සිතේ තියෙන කරම ගක්තියයි, විත්ත ගක්තියයි දෙක. රේට අමතරව මවගෙන් සහ පියාගෙන් ලැබෙන දේ බලපාන්නේ කොහොමද?

**පිළිතුර:** මේක උදාහරණයකින් පැහැදිලි කළුත් මෙහෙමයි, අපි ලංකාවේ ඉදලා නවසිලන්තයට ආවානේ. අපි දැන් මේ පරිසරයේ ජ්වත් වෙනවා. නමුත් අපි ලංකාවේ ඉදලා මෙහෙට ගෙනාපු ගරිරයක් තියෙනවා. ඒ ගරිරය තමයි නවසිලන්ත මහ පොලවේ පිහිටුවන්නේ, ඇවිද්දවන්නේ, ක්‍රියාකරවන්නේ. හැබැයි අපි මෙහෙට ආවා කියලා සම්පූර්ණයෙන් නවසිලන්තයෙන් ම යැපෙන්නේ නැහැ. අපි ආධාරකය විතරයි ගන්නේ. අපිම මුදල් උපයාගෙන තමයි රේට පස්සේ යැපෙන්නේ, පවතින්නේ. හැබැයි ඒකට අපිට මේ පොලව පයගහලා ඉන්ට හොඳ ආධාරකයක් තියෙනවා.

මව පියන්ගේ සහයෝගය නිසා, ගරිරවල් දෙකේ ස්වභාවය නිසා හැදෙනවා යුක්තාණුවක් කියලා එකක්. යුක්තාණු කොට්ඨානක් මවගේ කුසේ තියෙනවා. කොට්ඨානක් යුක්තාණු තිබුණට පිටින් එන වියුතුකාණයට ඒවා මක්කාම වැඩක් නැහැ. නවසිලන්තයේ ගෙවල් දහස් ගානක් තියෙනවා. ඒ ගෙවල් දහස්ගානේ කාමර දහස් ගානක් තියෙනවා. නමුත් මෙහාට එන තකනාට අවශ්‍ය වෙන්තෙන එක ගෙයයි. ඒ වගේ පෙර ඒවිතයෙන් අලුත් ඒවිතයේ එන්නාවූ ඒ වියුතුකාණයට අවශ්‍ය වෙන්තෙන මේ යුක්තාණු කොට්ඨානෙන් එක යුක්තානුවක් විතරයි. එය මෙතන ආධාරකයක් කරගන්නවා විතරයි. ර්වපසුව එය ගෙනාපු ගක්තින්ගෙන් මෙතැන ගොඩනැගෙනවා. නැතුව සම්පූර්ණයෙන් යුක්තාණුව මත යැපෙනවා තෙමයි. යුක්තාණුව ආධාර කරගෙන මෙයාගේ කරම ගක්තියෙන් යුක්තාණුවේ තිබෙන්නාවූ යුගලය හදාගන්නවා. මේක කරමඟයි.

පියාගේ ගරිරයේ රුප හැදෙනවා. පියාගේ ගරිරයේ රුප හැදෙන්නේ පියාගේ කරමයට අනුව සහ පියාගේ තිබෙන්නාවූ

සිතුවීලි වලට අනුව. මවගේ කරිරයේ රුප හැදෙන්නේ මවගේ කර්මයට අනුව සහ මවගේ තිබෙන්නාවූ සිතුවීලි වලට අනුව. මේ දෙන්නම එක්කෙනෙක් නොවයි. මේ දෙගාල්ලගේම තියෙන්නේ රුප දෙවරුයයක්. මෙතනට තුන්වැන්නෙක් එනවා. එයා එන්නේ තිස් අතින් නොවයි. එයා එන්නේ තමන් රස් කරපු කර්මයක් අරගෙන. ඇවිත් මව් පියන්ගේ සහයෝග යෙන් ඇතිවුණ රුප භූමියක් හැටියට පාවිච්ච කරනවා.

උදාහරණයක් විදියට තවසීලන්තයේ තියෙන දේවල් අපේ හැටියට අපි හදාගන්නවානේ. ඒවගේ තුන්වැනියා ඇවිල්ලා මව් පියන්ගෙන් ලැබුණු ආධාරකය පාවිච්ච කරලා එයා එයාගේ රුප හදාගන්නවා. ඒ තමයි මේ කර්මජ රුප. සමහර අවස්ථා වලදී මවිතුමියගේ රුප බලවත් වෙනවා. සමහර අවස්ථාවලදී පියතුමාගේ රුප බලවත් වෙනවා. මවිතුමියගේ රුප බලවත් අවස්ථාවලදී, මවිකුසට එනකෙනාගේ රුපහදා කර්මය ඒ තරම් බලවත් තැනිනම් එයා මවගේ හැඩය ගන්නවා. පියතුමාගේ රුප බලවත් අවස්ථාවලදී එනකෙනාගේ රුප හදන කරම ඒ තරම් බලවත් තැනිනම් එයා පියාගේ හැඩය ගන්නවා. මවගේත් පියාගේත් රුප එනකෙනාගේ රුප තරම් බලවත් තැනිනම් ඒ දරුවා මවගේ හැඩයත් නොවයි, පියාගේ හැඩයත් නොවයි. එම නිසා කාටවත් නිර්ණය කරන්න බැහැ ඇයි මේ දරුවා මව වගේ හෝ පියා වගේ නොවුනේ කියලා.

**ප්‍රශ්නය :** එතකොට ස්වාමීන්වහන්ස ජාත තියෙන්නේ කොහොද?

**පිළිතුර:** ජාත තිබෙන්නේ රුප කලාප වලයි. ඇත්තටම රුප කලාපයක් කියන්නේ ගක්ති විශේෂයක්. ජාතයක් අපිට පෙන්නන්න ප්‍රාග්‍රෑවන්නම් ඊටත් වඩා කුඩා රුප කලාපය.

පිනෙන්, ගුණයෙන්, ධර්මයෙන් වැඩුනට පස්සේ හැම වෙලාවෙම තමන් දෙයක් අරගෙනයි තැනාක ප්‍රතිසන්ධිය ලබන්නේ. අපිට තියෙන්න මින දන් දීමෙන්, සිල් රකිමෙන්, භාවනා කිරීමෙන් එක් රස් කරපු ප්‍රණා ගක්තියක්. සමහර වෙලාවට මේ

එනකෙනා ප්‍රතිසන්ධිය ලබපු ගමන්ම දෙමවිපියන්ගේ රැකියා අහිමිවෙලා තොයෙකුත් ප්‍රශ්න වලට මූහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට දෙමවිපියන්ට තව තවත් දින ලාභ ලැබේලා සෞඛ්‍යාග්‍යය උදා වෙනවා.

ප්‍රශ්නය : ස්වාමීන්වහන්ස, ඒකට දෙමවිපියන්ගේ කුසල අකුසලයන් බලපානවා නේද?

පිළිතුර: ඔව්. මෙතන කිටුවම කෙනා තමයි අම්මා. දරුවට කිටුවම කෙනා අම්මා නිසා දරුවට ප්‍රශ්න ගක්තිය අඩු නම් අම්මට කන්න තැනිවෙනවා. ආනන්ද සිටුවරයාගේ මසුරුකම නිසා මරණ්න් පසු ගිහින් ඉපදුනේ සැබේල් කුලයක. ඒ අම්මාට දරුවා ඉපදුන දා ඉදලා හිගමන් ලැබුනේ තැහැ. ඒ සිටිය කණ්ඩායමටම කන්න බොන්න ලැබුණන් තැහැ. ඉන්පසු පිරිසෙන් අම්මටයි, දරුවටයි අයින් කළා. එදා ඉදලා පිරිසට කන්න බොන්න ලැබෙනවා. අම්මටයි දරුවටයි ලැබෙන්නේ තැහැ. කර්මය මේ විදියයි.

ප්‍රශ්නය : ස්වාමීන්වහන්ස, සමහර අවස්ථාවලදී අම්මගේ සිතුවිල වලින් දරුවාගේ කර්මය වෙනස් කරන්න පුළුවන්ද?

පිළිතුර: මාතා භා පිතා රුප හැඳුනට පසුව ඒ එන කෙනාගේ ප්‍රශ්න ගක්තිය වැඩි නම් අම්මට තාත්ත්ව සරු වෙනවා. ඉඩකඩීම්, වස්තුව ලැබෙනවා. සමහර වෙලාවට අප්‍රත් කෙනා ඉපදුන ගමන් සියලා, ආවිචිලා ඉඩකඩීම් එයාගේ නමට ලියනවා. රන් ආහරණ අප්‍රත් උපන් මූණුබුරාට, මිණුපිරියට දෙනවා. අම්මා හොඳ දේවල් හිතනවා නම්, හොඳ පරිසරයක ඉන්නවා නම් ඒවා පිළිසිද ගත් දරුවාට බලපානවා. තමුත් කර්මයේ තිබෙන්නාවූ අඩු වැඩි කම අනුව මේක වෙනස් වෙන්න පුළුවන්.

දැන් අපි මේ කිවිවේ ප්‍රතිසන්ධියකදී රුප හැඳිලා ඒවා වැඩි වෙවියන ආකාරය ගැනයි. දැන් මේ රුප මක්කොම එකට එකතු වෙලා ගරිරය වැඩුනා කියලා හිතමු. මේකෙ කර්මජ, විත්තජ, සාතුජ, ආහාරජ රුප තියෙනවා. ඉස්සෙල්ලා රුප කළාප තුනක් තිබුණා. වත්ප්‍ර රුපය, කාය රුපය, භාව රුපය.

දැන් මේ රුප වැඩි වී ගෙන එතකොට ගිරිරය ටිකක් විකාශනය වූනාට පසු යම් අවස්ථාවකදී හැදෙනවා වක්බූ දශකය කියලා එකක්. එතකොට පයිචි, ආපෝ, තේශෝ, වායෝ, වර්ණ, ගන්ධි, රස, මිණා, ජ්විතින්දිය, වක්බූ ප්‍රසාද රුපය හැදෙනවා. එතන රුප දහයක් තියෙන තිසා වක්බූ දශකය කියලා කියනවා. ඒ එක්කම හැදෙනවා සේත දශකය. රට පසුව සාණ දශකය, ජ්විහා දශකය හැදෙනවා. මේ ඔක්කොම කරම්ප රුප. දැන් ප්‍රතිසන්ධියෙදී හැදුන රුප කළාප තුනයි, රට පසුව හැදුන රුප කළාප හතරයි, ඔක්කොම රුප කළාප වර්ග හතක් ගිරිරයේ තියෙනවා. මේ රුප ඔක්කොම එකට මිශ්‍ර වෙලා තියෙන්න.

දැන් අපි හිතමු විද්‍රිගනා භාවනාව කරනවා කියලා. එතකොට මේ මිශ්‍ර වූණ, පැටලුන දේ ලිහා ගන්න පුළුවන් වෙනවා. හොඳට භාවනාව දියුණු වූණාට පසුව මේ එක එක රුප වෙන වෙනම දකින්න පුළුවන්. සමාධිය දියුණු වූණාම මේ එක එක රුප හොඳට ද්‍රිගනය වෙනවා.

**ප්‍රශ්නය :** ස්වාමීන්වහන්ස, සිංහත් කුමරු ඉපදී දින හතකින් මහාමායා දේවිය කළිරය කළා. එකට හේතුව කුමක්ද?

**පිළිතුර:** කරුණු 2 ක් තිබෙනවා. මේ ලෝකය බඩුවෙනු, මේ ලෝකයට ගක්තිය වීවාත කරන, නිවන් මග හෙළි කරන ලොවුතුරා ප්‍රූදුරජාණන් වහන්සේ නමක් මේ සක්වල, පිට සක්වල, දස දහසක් සක්වල වලින් දෙවියන්, බුහුමයන් ඇවිත් වදින පුදන ග්‍රේෂ්‍ය දරුවෙක් පසුත කළාම ඒ මවිතුමිය වැඩිකල් ඒ ජ්විතයේ ඉන්නේ නැහැ. ස්ත්‍රී තත්ත්වයේ ඉන්නෙන් නැ. හේතුව ඒ මවිතුමිය වන්දනීයයි, ප්‍රජනීයයි. ඒ තිසා ඒ මවිතුමිය කරපු ලෝක ස්වාව වෙනුවෙන් එයා ඉතා ඉක්මනින් මේ ලෝකයෙන් ඉවත් වෙනවා. එක ලෝක ධර්මතාවයක්.

**ප්‍රශ්නය:** ස්වාමීන් වහන්ස, ඒ කියන්නේ මහාමායා දේවියගේ ක්‍රිස්තයක්ද විපාක දුන්නේ.

පිළිතුර: කුසලයන් විපාක දුන්නා. ධර්මයන් ක්‍රියාත්මක වුණා. බෝසතාණන් වහන්සේ තුසිත දෙවිලොව වැඩ සිටින කාලයේ, තුසිත දිවා ලෝකයට දෙවියන්, බූහ්මයන් විගාල පිරිසක් එක් රස්වුණා. මේ දෙවියන්, බූහ්මයන් සමුහය බෝසතාණන් වහන්සේට ආරාධනා කරනවා “ස්වාමීන්, ඔබවහන්සේ මනුෂ්‍ය ලෝකයේ උපදින්න” කියලා.

එතකොට බෝසතාණන් වහන්සේ දිවසින් මනුෂ්‍ය ලෝකය දෙස බැලුවා. සිල්වන්ත, ගුණවන්ත, පිරිසිදු රජතුමෙකු ඉන්නවා. නම ගුද්ධේයිදාන. සිල්වන්ත, ගුණවන්ත දේවියක් ඉන්නවා. මහාමායා දේවිය. හැබැයි මහාමායා දේවිය ජේවත් වෙලා ඉන්නේ තව මාස දහයක්, දින හතක් පමණයි. රට පසුව බැලුවා මනුෂ්‍ය ලෝකයේ ආයුෂ ආවුරුදු 100 ත්, 120 ත් අතර වගේ වෙනවා. ඉන්පසුව දීපය, දේශය, බැලුවා. ඉන්පසුව බෝසතාණන් වහන්සේ බලාගෙන හිටියා පුරුහසලාස්වක පොහොය දිනය එනතෙක්. මනුෂ්‍ය ලෝකයේ මේ ද්වසට මිනිසුන් සිල් සමාදන් වෙන නිසා. නික්ලේදී භාවය පතන උත්තමයෙක් මව කුසට එනකොට ආන්න ඒ වගේ දිනයක තමයි එන්නේ.

ප්‍රශ්නය: ස්වාමීන්වහන්ස, ඒ කාලේ ඉන්දියාවේ හින්දු ආගමද තිබුණෙ?

පිළිතුර: ඒ කාලේ තිබුණේ බාහ්මණ ආගම, වේදය මූල් කරගත්ත පුරුදු කිරීමක්. ඒකට හින්දු කියන නම හැඳුනෙන ඉංග්‍රීසින්ගෙන් පස්සේ. ඉන්දියාවේ මිනිසුන් ඉන්දු ගංගාව ආස්‍රිතව වාසය කරපු නිසා තමයි ඉංග්‍රීසින් ඒ මිනිසුන්ට මය හින්දු කියන නම කිවිවේ. ඒ කාලේ ඉන්දියාවේ මිනිසුන් වේද ධර්මය තමයි පුරුදු කෙරුවේ.

තෙරුවන් සරණීන් සැම දෙනාටම

උතුම ධර්මාවබෝධය වේවා...!

## ඛර්ම දේශනාව

මාතෘකාව : අන්ත්‍රාකල්පය

දේශකයාණන් වහන්සේ : පුරුෂ හන්තේ ජීවාලංකාර

ස්ථානය : මික්ලන්බිජි, ශ්‍රී ලංකාරාම විභාරස්ථානය

දිනය : 2015-06-21

12

## අන්ත්‍රාකල්පය

බුදුරජාණන්වහන්සේ වැඩ ඉන්න කාලයේදී මනුෂ්‍යයාගේ පිළිගත් පරමායුෂය අවු: 100-120 කි. මනුෂ්‍යයෙක් අවු: 100 ක් ජීවත් වෙනකාට, පරමායුෂය අවුරුද්දකින් අඩු වෙනවා. ඒ කියන්නේ අවු: 100 කට එක අවුරුද්දක් අඩු වෙනවා. එතකාට අවු: 200 කට අවු: 2 ක්, අවු: 300 කට අවු: 3 ක් අඩුවෙනවා. අවු: 400 ක් යනකාට අවු: 4 ක් අඩු වෙනවා. මේ ආකාරයට අවු: 2600 කට අවු: 26 ක් අඩු වෙනවා. ඒ කියන්නේ වර්තමානයේ මනුෂ්‍යයාගේ පරමායුෂ අවු: 74 ක් වෙනවා.

සාමාන්‍යයෙන් නවසිලන්තයේ පිරිමියෙකුගේ පරමායුෂ අවු: 79 ක් වෙනවා. මේ මැතකදී දක්වන ලද වාර්තාවන්ට අනුවයි. කාන්තාවකගේ අවු: 83 වෙන බව සඳහන් වෙනවා. ඒ අතරේ සමහර අය අවු: 80-90 ක් විතර ජීවත් වෙනවා.

ඉනෑදියාවේ මිනිසුන්ගේ පරමායුෂ අලුත්ම වාර්තාවන් අනුව අවු: 64-68 අතර තියෙන්නේ. ඒ අතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා රීට වැඩියෙන් ජීවත්වෙන. එහෙම බැලුවහම බුදුරජාණන්වහන්සේගේ කාලයෙන් හිටියා අවු: 160 ක් පමණ ජීවත් වූණ අය. මේකට හේතුව ඒ අය ගන්න ආහාර පාන

වල විශේෂත්වය වෙන්ට පුළුවන්. එසේම පෙර පිනක විපාකය වෙන්න පුළුවන්.

දැන් අපි බලමු මත්‍යාගේ ආයුෂ වැඩිවිගෙන යන ආකාරය හා අඩුවිගෙන යන ආකාරය කොහොමද කියලා. අපි මත්‍යාගාගේ පරමායුෂය වයස අවු: 10 ක් වන කාලයෙන් පටන් ගනිමු. මේ කාලය තමයි සත්ව විනාශයක් වෙන තැන. ආයුෂ අවු: 10 ක් වන කාලයේ මත්‍යා සත්වයා මුවනොවුන්ට ප්‍රිය කරන්නේ තැකි තත්වයක් උදාවෙනවා. ඔවුනොවුන් කෙරෙහි අවශ්‍යාසය අමතාපය බහුල ගතියක් ඇති වෙනවා.

මහාම හිහිල්ලා මේ සත්වයෝ ඔවුනොවුන් මරාගෙන විනාශ වෙලා ඉතුරු වෙන පිරිසක් ඉන්නවා. දැන් මේ කාලේ, මිනිස්සු බය වෙනවා ජනගහණය වැඩි වෙනවා කියලා ඒ වුණාට මොකක් හෝ බරපතල හානිකර හේතුවක් ඇතිවුණාම, ඇත්තටම මිනිස්සු හරි ඉක්මනින් විනාශ වෙනවා. භූමිකම්පා, වසංගත වගේ දේවලින් ඉක්මනින් ඉතා විශාල ප්‍රමාණ වලින් මිනිසුන් විනාශ වෙලා යනවා.

මේ විදියට සිදුවන සත්ව විනාශයෙන් පසුව ඉතුරුවෙන මත්‍යායෝ ගුණයට පෙළමෙනවා. ඒ අය ගුණයට පෙළමෙන්නේ මිනිසුන් ගහමරා ගැනීමෙන් ඇති වූ ආදිනව දැකලා, අපි මරා ගන්න හොඳ නැහැ කියලා තේරුම් අරගෙනයි. විනාශ වී ගියා වූ ගුණධර්ම දැන් ආයත් මිනිස් හිත්වල පැලවෙන්ට, වැඩින්ට පටන් ගන්නවා. ගන්පසු මේ ගුණධර්ම නිසා මත්‍යාගේ ආයුෂ වැඩිවිම සිද්ධ වෙනවා. මෙක එකපාරටම වෙන්නේ නැහැ. ඉතාමත් හෙමින් ගුණධර්ම වැඩිමත් සමගම ආයුෂ වැඩින්ට පටන් ගන්නවා. මේ විදියට කාලයක් යනකාට මේ ආයුෂ අවු: 10 යෙන් පටන්ගෙන අසංඛ්‍ය දක්වා වැඩිවි යනවා. එතකාට ඒ කාලට මත්‍යාගාගේ ආයුෂ අසංඛ්‍යයි. ඒ කාලට ලෝකයේ සම්මා සම්බුද්ධවරු පහළ වෙන්නේ නැහැ. හේතුව ඒ කාලට මිනිසුන්ට දුක තේරුම් කරන්න බැහැ. ඒ කාලට

ලෙඛ හැදෙන්නේ නැහැ. ඒ නිසා බොහෝම සෞඛ්‍යාගාරුමත්, තිරෝගීමත්, දිරසායුෂ තියෙන මිනිස්සු ඉන්න කාලයක් තමයි ඒ කාලය.

වාතුරුමහාරාජිකය, තවිතිසාට වගේ සමහර දිව්‍යලෝකවල දෙවියන්ටත් ඒ කාලෙට ආයුෂ අඩුයි. මේ කාලයේ නම් දිව්‍යලෝක වල ආයුෂ වැඩියි මනුෂා ලෝකයට සාපේක්ෂව. අසංඛ්‍යා කියන්නේ අවු:  $10^{140}$  (10 එකසිය හතුලිස්වන බලය) එක නමුත් අපිට මේ දිරස කාලය හිතාගන්න අමාරුයි.

අසංඛ්‍යායෙන් පසු නැවතත් ආයුෂ කුමයෙන් අඩුවෙන්ට පටන් ගන්නවා. මෙහෙම අඩුවීගෙන ගිහින් බොහෝම කාලයකට පස්සේ නැවතත් ආයුෂ අවු: 10 ට බහිනවා. මෙන්න මේ අවු: 10 සිට ආයුෂ අසංඛ්‍යායට නැගගෙන ගිහිල්ලා නැවත ආයුෂ අවු: 10 ට බැස යැමට ගතවන සම්පූර්ණ කාලයට කියනවා “අන්ත්කල්පය” හෙවත් “අන්තර කල්පය” කියලා. අන්ත්කල්පය අවසානයේදී නැවත සත්ව විනාශයක් සිද්ධ වෙනවා. සත්ව විනාශයක් වුණුට ඒ සත්වන්ගේ කර්මය විනාශ වෙන්නේ නැහැ. කර්මයට අනුව ඒ සත්වයන් නැවතත් කොහො හෝ හවුයක ප්‍රතිසන්ධියක් ලබනවා.

එක අන්ත්කල්පයක් අවසන් වුනාට පසු නැවත අන්ත්කල්පයක් පටන් ගන්නවා. නැවත ආයුෂ අවු: 10 ගේ සිට අසංඛ්‍යාවත්, අසංඛ්‍යායේ සිට අවු 10 වත් අඩුවෙනවා. මේවගේ අන්ත්කල්ප 64 කට සීමාවෙන කාලයට කියනවා “අසංඛ්‍යා කල්පය” කියලා. එතකොට මේ කාල පරිච්ඡේද නැවතතරේ අවසානයේදී සත්ව විනාශත් 64 ක් වෙලා තියෙනවා. දැන් මේ විදියට, මේවගේ අසංඛ්‍යා කල්ප 4 ක් ගිය තැනා ඒ කාලසීමාවට කියනවා “මහා කල්පයක්” කියලා. ඒ කියන්නේ මහා කල්පයකට අන්ත්කල්ප 256 ක් තියෙනවා.

අන්ත්කල්ප 64 = අසංඛ්‍යා කල්ප 1

අසංඛ්‍යා කල්ප 4 = මහා කල්ප 1

අවු: 10 යේ සිට අසංඛ්‍යයට නැඟී යන කාල සීමාවදී බුදුරජාණන්වහන්සේලා පහළ වෙන්නේ නැහැ. අසංඛ්‍යයයේ සිට නැවතත් අවු: 10 ට ක්‍රමයෙන් බැසගෙන යන කාලයේදී මනුෂ්‍යාගේ ආයුෂය අවු: ලක්ෂයත් සියයත් අතර කාලයේදී තමයි බුදුරජාණන්වහන්සේලා පහළ වෙන්නේ. ඇනෙක් කාලවල වතුරාරය සත්‍යය සැරුවිලා තියෙන්නේ. වතුරාරය සත්‍ය පෙන්නුම් කරන්නත් බැහැ. අවබෝධ කරගන්ට උනන්දුවන කෙනෙකුත් නෑ.

ගොතම බුදුරජාණන්වහන්සේ පහළ වූතේ මනුෂ්‍යාගේ ආයුෂ අවුරුදු සියයක් වන කාලයේදී. දැන් මේ ගතවෙන්නේ මනුෂ්‍යාගේ ආයුෂ අවුරුදු දහය දක්වා අඩුවිගෙන යන කාලයයි. ඉන්පසු නැවත අසංඛ්‍යය දක්වා වැඩිවි, ආපසු ක්‍රමයෙන් ආයුෂ අඩුවිගෙන යන විට ආයුෂ අවුරුදු අසූදහසට පැමිණි තැනා තමයි මෙත්ති බුදුරජාණන්වහන්සේ පහළ වෙන්නේ.

මේ පොලුව විනාශ වෙලා හිහිල්ලා යම්කිසි තැනකදී පයවි, ආපෝ, තත්පර්, වායෝ වලින් හටගත්ත ඉතා කුඩා අඟ දුව්ලි පමණ අංගුවලින් හටගන්නවා. මේකට තවතවත් අංගුත් එකතුවෙලා, මේක ටික ටික ලොකු වෙනවා. පළමුවෙන් මෙය ජල අංගුවලින් හටගන්නා බව සඳහන් වෙනවා. ඉන්පසු එය සිංහවනය වෙනවා. මෙහෙම ලොකුවෙලා ලොකුවෙලා එක්තරා මට්ටමකට මේක වැඩිගෙන එනවා. මෙහෙම පොඩි අංගුවකින් හටගෙන මේ පොලුව විකාශනය වෙමින් වැඩින්න යන කාලය අන්තක්ල්ප 64 ක් වෙනවා. මේකට කියනවා විවචි ක්ල්ප එකක් කියලා. මෙහෙම විකාශනය වෙලා මේ පොලුව තවදුරටත් විකාශනය තොවී ස්ථායි වන අවස්ථාවක් එනවා. ඒ කියන්නේ වැඩිලා පවතින කාලය. මේ ස්ථායි අවස්ථාව අන්තක්ල්ප 64 ක් පවතිනවා. මෙම කාලයට කියනවා විවචිතයායි ක්ල්පය කියලා. ඉන්පසු මේ පොලුව නැවත හිනිගැනීම වගේ දේවල් වලින් ක්‍රමයෙන් විනාශ වෙන්න පටන් ගන්නවා. මේ විනාශ වෙන්න යන කාලය අන්තක්ල්ප 64 ක්. එහෙම විනාශ වෙලා හිහින්

පොලවක් හැදෙන්නේ නැතුව තිබෙන කාලය අන්තක්ල්ප 64 ක් වෙනවා. විනාශ වෙන කාලයට කියනවා සංවරිය කළුපය කියලා. විනාශවෙලා තියෙන කාලයට කියනවා සංවරියායි කළුපය කියලා. මේ විධියට පොලෝත්ලයක් හැඳිලා විනාශ වෙන්න අන්තක්ල්ප 256 ක් ගත වෙනවා. මේ සම්පූර්ණ කාලයට කියනවා මහා කළුප එකක් කියලා. මෙන්න මේ විනාශයට කියනවා ලෝක විනාශය කියලා.

දැන් අපි මේ ඉන්නේ මේ පොලව වැඩිගෙන යන කාලයේ. ඒ කියන්නේ විවචිත කළුපයේ. භූමිකම්පා ආදිය නිසා දැනට සිදුවන්නේ මේ පොලව විකාශනය වීමයි. මේ විවචිත කාලය ආරම්භ වෙනකාට බුහ්මයන් තමයි මූලින්ම මේ පොලවට එන්නේ. ඉන්පසුව මනුෂා වාසය සිදුවෙනවා. ලෝක විනාශය වෙනකාට මේ පොලෝත්ලය ගිහිගන්නවා. එතකාට මේකේ ඉන්න සත්වයෝ එයාලෝගේ අපරාපරියවේදනීය කර්මයකට අනුව දිව්‍ය ලෝක, බුහ්ම ලෝක වලට යනවා. අපායවලුත් මේ විනාශයට හසුවෙනවා. ඒ නිසා ඒ හැම සත්වයෙක්මත් දිව්‍ය ලෝක, බුහ්ම ලෝක වලට යනවා. මේ විශ්වයේ සත්ව වාසයන් තියෙන මෙවැනි විශාල වස්තුත් සැම එකකටම මෙම න්‍යාය පොදුයි.

සමහර කාලවල මුළු අන්තක්ල්ප හැටහතරටම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වන්නේ නැහැ. ඒ කාලවලට කියනවා බුද්ධ ග්‍රනා කළුප කියලා.

**ප්‍රශ්නය:** ස්වාමීන්වහන්ස, බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වූණ නිසා මේ කළුපයට භඳ කළුපය කියා කියනවා. මේ ගැන විස්තර කළාත්...?

**පිළිතුර:** අපි මේ පොලවට වදිනවා නේද. අපි මේ පොලවට අගයක් දෙනවා නේද. අපි බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා, වැදලා එන තැනක් තමයි දිඹදිව තලය. එයිනුත් ජය ශ්‍රී මහා

බෝධින් වහන්සේ වැඩ ඉන්න තැන. ඉස්සරවෙලාම යම්කිසි  
 තැනක එක්තරා ප්‍රමාණයකට භුමියක් හැදුනොත්, එය මූල්  
 පෘථිවියක් හැරියට විකාශය වෙන්න කළින් ඒ භුමිය එක්තරා  
 මට්ටමකට විකාශය වුනාට පසුව, එතනට මුළින්ම එන්නේ  
 ඕහ්මයන්. මවුන් ඒ භුමියේ තිබෙන යම්කිසි හැඩයක් ආකාරයක්  
 අල්ලාගෙන සතුවුවෙනවා. ඒ සතුවුවෙන්නේ ඒ භුමියේ යම්කිසි  
 සලකුණක් තිබෙනවා මේ විකාශය වෙමින් යන්නාවූ භුමියේ  
 අනාගතයේදී බුදුරජාණන් වහන්සේලා පහළ වෙන බවට. දැන්  
 මේ භුමිය අන්තක්ල්ප 64 ක් වැඩෙනවා. ඉන්පසු අන්තක්ල්ප 64  
 ක් වැඩිලා තියෙනවා. අන්තක්ල්ප 64 ක් ඒ භුමිය විනාශ වෙමින්  
 පවතිනවා. අන්තක්ල්ප 64 ක් ඒ භුමිය විනාශ වෙලා තියෙනවා.  
 එතකොට සමහර පොලෝතලවල මේ මූල අන්තක්ල්ප  
 හැටහතරේ ඒවා හතරටම බුදුරජාණන් වහන්සේ නමක් පහළ  
 වන්නේ නැහැ. ඒවා ඇති වී ඒ සිටින සත්වයින් සමගම  
 විනාශ වෙලා යනවා. සමහර පොලෝතලවල මේ අන්තක්ල්ප  
 හැටහතරේ ඒවා හතරෙන් එකකදී එක බුදුරජාණන්වහන්සේ  
 නමක් පමණක් පහළ වෙනවා. සමහර පොලෝතලවල  
 බුදුරජාණන් වහන්සේලා දෙනමක් අන්තක්ල්ප දෙකකදී පහළ  
 වෙනවා. සමහර පොලෝතලවල බුදුරජාණන් වහන්සේලා  
 තුන්නමක්, සමහර පොලෝතලවල බුදුරජාණන් වහන්සේලා  
 හතරනමක් පහළ වෙනවා. මේ පොලෝතලයක බුදුරජාණන්  
 වහන්සේ නමක් පහළවෙන්න පුළුවන් උපරිම කාල පරාසය  
 අන්තක්ල්ප හැටහතරේ ඒවා දෙකයි (අන්තක්ල්ප 128 යි). විවචි  
 ක්ල්පය සහ විවචිතයායි ක්ල්පයේදී පමණයි බුදුවරුන් පහළ  
 වෙන්නේ. ඉතිරි අන්තක්ල්ප එකසියවිසිඳුවෙම බුදුවරුන් පහළ  
 වෙන්නේ නැහැ. වැඩිම අන්තක්ල්ප 5 කදී තමයි බුදුවරුන් පහළ  
 වන්නේ.

ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේදී බුදුවන  
 බවට නියත විවරණ ලැබුවාට පසු බුදුරජාණන් වහන්සේලා  
 පස්නමක් පහළ වුණ එකම ක්ල්පය නිසා තමයි මෙකට මහා

හඳ කල්පය කියා කියන්නේ. ඩොඩම කල්පය, යහපත් කල්පය, විසිතුරු කල්පය කියන එකයි ඒකේ අදහස.

ප්‍රශ්නය: ස්වාමීන්වහන්ස, මිනිසුන්ගේ ආයුෂ වැඩිවෙන්න වැඩිවෙන්න බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ධර්මය වටහාගන්න, පිළිපදින්න බැරි කමක් තියෙනවාද?

පිළිතුර: ඔව්, ආයුෂ වැඩි කාලට මනුෂ්‍යයාට සැප බහුලයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තමයි බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රධාන දේශනාව. එතකොට මේ කල්ප විනාශයට, සත්ව විනාශයට සත්වයා ගොදුරු වෙන්නේ මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ධර්මය දන්නේ තැනුව මේ ලෝකයට ඇලි සිටින නිසයි. ආයුෂ වැඩි ව්‍යුණාට පසු මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ධර්මය මේ සත්වයන්ට පහදා දෙන්න බැහැ. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක පෙන්නන්න අමාරුයි. හේතුව අවුරුදු දහස් ගාණකින් තමයි මරණයක් සිද්ධ වෙන්නේ. ඒක නිසා දුක දැනෙනවා පෙනෙනවා අඩුයි. දැන් බලන්ට, මේ වර්තමානය කාලය ගත්තාම සාමාන්‍යයෙන් අවූ: 80 කදී කෙනෙකුට මරණයක් වෙනවා දකින්න පුළුවන්කම තියෙදින්, මනුෂ්‍යයාට මේ ධර්මය වටහා දෙන්න කොපමණ අමාරු දී?

ප්‍රශ්නය: ස්වාමීන්වහන්ස, ඇයි ඉන්දියාවේම විතරක් බුදුවරුන් පහළ වෙන්නේ?

පිළිතුර: දැන් මේ පොලෝතලය ටිකෙන් ටික වෙනස් වෙවී ගියාට මේ සත්වයන්ගේ තියෙනවනේ යමිකිසි ව්‍යවහාරික භාෂාවක්. ටික බුහ්ම ලෝකයේ ගියත් ඔහොම ම තියෙනවා. බුහ්මයා ව්‍යනත් ආගුව ගති තැති කරලා තැහැනේ, ආර්ය තත්වයට පත්වෙලා තැත්තාම්. මෙහේ තියෙන යම් යම් ගති එහේ ගියාට පසුත් තියෙනවා.

දැන් බලන්න පරණ තිබිව් “නම්” අයෙන් මතු වෙවී එනවා. අප්‍රතිතත් උපදින දරුවන්ට ඒ නම දානවා නේද. ඒ නිසා

පොලවක් වෙනස් වූණාට ඉන්දියාව, දුම්ඩිව කියන තම් ආයත් මතු වෙලා එනවා.

පහළ වෙන සැම පොලවකම දුම්ඩිව කියලා දැනට සළකන කොටස මේ තිබෙන දිග පළලටම පිහිටන්නේ නෑ. ඒ වගේත් වෙනස් කම් තිබෙනවා. සියල්ල වෙනස් වෙනකාට ඒක විතරක් වෙනස් නොවී තිබෙන්නේ කොහොමද?

ඒ භුමියේ මූල්කාලයේ තිබේච ජම්බු ගහක් මූල්කරගෙන තමයි මේ ජම්බුදීපය කියන නම හාවිතා වෙලා තියෙන්නේ. ඒ වවනය සිංහලෙන් අපි හාවිතා කරනවා “දම්දිව” කියලා. හැඳුස් ශ්‍රී ලංකාවේ, “දම්ගස්” කියලා වෙනම ජාතියක් තියෙනවා. මේක පටලවා ගන්ට නොදු නෑ. මේ කාලයට අපි හාවිතා කරන මය නම වෙනස් වෙන්ට ප්‍රාථමන්. නාමුන් මේ පොලෝ තලයේ තම් බුදුවරු පහළවෙන්ට සුදුසු භුමිය හැටියට සැකසිලා තිබෙන්නේ අපි දැන් යන ඉන්දියාවේ මය භුමියයි.

තෙරුවන් සරණින් සියල් දෙනාටම ධර්මාවබෝධය වේවා!

(මෙම කල්ප විහාග විස්තරය අනිධර්මාර්ථ සංග්‍රහයේ විස්තර කරණ ලද පරිදි ඉදිරිපත් කොට ඇති බව සළකන්න.)

## ධරම දේශනාව

මාත්‍යකාව : අැසක තිබෙන රුප කලාප

දේශකයාණන් වහන්සේ : පූජ්‍ය හන්තේ ජ්‍යෙෂ්ඨ කාර

ස්ථානය : මික්ලන්චිභී, ශ්‍රී ලංකාරාම විභාරස්ථානය

දිනය : 2015.07.18

13

## අදසක තිබෙන රුප කලාප

ගුද්ධාවන්ත පින්වත්ති,

සැම දෙනාටම තෙරුවන් සරණයි...!

සියලු පින් බලයෙන්, තුණුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් අද මේ පින්වතුන් සියලු දෙනාටම කියලා දෙන ධරුණු වික හොඳින් වැටහේවා කියා ප්‍රාර්ථනා කරනවා. අද මාත්‍යකාව ඇසක හටගන්නා රුප කලාප පිළිබඳවයි.

මේ කොටස විද්‍රෝහනා භාවනාවට ප්‍රයෝගනවත් වෙන ධරුම කොටසක්. එනිසා දැන ගැනීම ඉතාමත් ම වටිනවා.

ඇසක තිබෙනවා කරමයෙන් හටගන්ත රුප කොටසක්.

මෙවා කරම්ත රුප තමින් තමයි හඳුන්වන්නේ.



1 වෙනි කරම්ත රුප කලාපය - වක්ඩු දසක කලාපය

පයිති, ආපස්, තේතේ, වායෝ, විරෝ, ගන්ධ, රස, මිජා, ජ්විතින්දිය සහ වක්ඩු ප්‍රසාදය.

මෙතන රුප 10 ක් තියෙනවා. ජ්විතින්දියන්, වක්ඩු ප්‍රසාදයන් ඇති නිසා මෙවා කරමයෙන් හට ගත් රුපයන් හැටියටයි සලකන්නේ. මෙයට වක්ඩු දසක කලාපයයි කියා කියනවා.

මෙහි පය්චිල්, අපෝර්, තේරොෂ්, වායෝ කියන රුප භතරම මහා භූත රුපයෝ සි.

වර්ණ, ගන්ධි, රස, මිශ්‍ර, ජීවිතින්දිය සහ වක්බූ ප්‍රසාද කියන රුපයෝ උපාදාය රුපයන්ය.

උපාදාය රුප වලට මහා භූත රුප තැකුව ඉන්න බැහැ. මෙම මහා භූත රුප වලට මව රුපයන් කියා හඳුන්වන්ට පුළුවන්. ඉහත සඳහන් මවිරුප හෙවත් මහා භූත රුප 4 ත් උපාදාය රුප 5 ත් උද්වි උපකාර වන්නේ වක්බූ ප්‍රසාදයටය පමණයි. දැන් අපිට කර්මයෙන් හටගත් ප්‍රසාද රුපයක් ඇතු.

ප්‍රශ්නය - දැන් මෙම ඇස තිබෙන්නේ කොහේද?

උත්තරය - ගරිරයේ, එහෙම තැත්තම් කයේ.

එතකොට අප් ඇස ගරිරයේ භුම තැනම නැහැනේ. එය තියෙන්නේ කයේ එක තැනකයි. එතකොට ඇසට පිහිටා සිටින්ට ආධාරකය වන තැන තමයි කය.

එතකොට ඒ කය ඇතිවුනේ කෙසේද? ඒකත් හටගත්තේ කර්මයෙන්මයි. දැන් තවත් කර්මජ කලාපයක් මේ ඇස ලැග තියෙනවා. එතකොට ඇහැට ආධාරකය තමයි කය.

2 වෙනි කර්මජ කලාපය - කාය දසක කලාපය

පය්චිල්, ආපෝර්, තේරොෂ්, වායෝ, වර්ණ, ගන්ධි, රස, මිශ්‍ර, ජීවිතින්දිය සහ කාය ප්‍රසාදය

මෙයට කාය දශකයයි කියලා කියනවා. වක්බූ ප්‍රසාද කලාපයට පවතින්න නම් කාය ප්‍රසාද කලාපය ආධාරකයක් හැරියට අවශ්‍යයි.

මිළයට, මෙම ඇස කාගේ ඇසක්ද? පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රීයෙකුගේයි.

මෙයද කර්මයෙන් හැඳුණු භාව රුප කලාපයෙක්.

### 3 වෙනි කර්මත කලාපය - භාව රුප කලාපය

පයිවි, ආපේ, තේශේ, වායෝ, වර්ණ, ගත්ධ, රස, මිත්‍ර, ජීවිතින්දිය සහ භාව රුපය.

ඉහත කියන ලද කලාප 3 හැඳුනේ කර්මයෙන්. ඇසට ආධාර පිණිස පහළ වන මේ කර්මත රුප කලාප ඇස සම්පයේම තිබෙන කලාපයෝ වෙනවා.

වක්ෂූ ප්‍රසාද, කාය ප්‍රසාද භාව රුපය ද ඇති කර්මයෙන් සැදුන මෙම ඇස එහාට මෙහාට හරවනවයි සිතමු. ඇස හරවන්තේ කුමකින්ද? හිත නිසයි. එම නිසා හිතෙන් උපදින රුප කලාපයක්ද ඇත.

### 4 වෙනි රුප කලාපය විත්තරයි.

පයිවි, ආපේ, තේශේ, වායෝ, වර්ණ, ගත්ධ, රස, මිත්‍ර හිත නිසා හැදෙන, සිතෙන් උපදින එම විත්තර රුප කලාපයේ රුප 8 ක් තියෙනවා. කර්මය නිසා භාව රුප, ජීවිතින්දිය, කාය ප්‍රසාද රුප හැදෙනවා. නමුත් විත්තර රුප වල ඇත්තේ පයිවි, ආපේ, තේශේ, වායෝ, වර්ණ, ගත්ධ, රස, මිත්‍ර යන රුප 8 පමණයි.

මේ අයුරින් ඇස අරින විට, වහන විට හැදෙන රුප විත්තර රුපයන්ය.

ඇස කියලා ගත්තාම පුදුම රුප සම්භාරයක් ඒ ඇසේ තියෙනවා. ඇස හැඳුණු අයුරු තමයි ඉහත කිවිවේ. සාමාන්‍යයෙන් ඇස කියල කිවිවාම අපි ගත්තේ වක්ෂූ ප්‍රසාදය ගැන පමණයි. ඒක තියෙන්තේ කොහොදු, කාගේ අහැක්ද කියන එක ගැන අපි භෞයන්තේ නැහැ.

දැන් ඔක්කොම රුප කලාප කියද? 4 යි. දැන් මීලුගට බලමු ර්ලුග රුප වර්ගය ගැන. සමහරු කියනවා ඇස් දැවිල්ලයි කියලා.

ඇස අරින්න බැහැ කියනවා. ඒ වෙලාවේදී එහෙම සිදුවෙන්නේ ඇගේ තිබෙන රස්නය නිසයි. එය සෘතුෂ් රුප කළාපයක්.

## 5 වෙනි රුප කළාපය සෘතුෂ් රුප කළාපයයි.

පයිවි, ආපෝ, තේජේ, වායෝ, වර්ණ, ගන්ධ, රස, සිඹා

අව්‍යව්‍ය යනකාට, රස්නය ඇති කාමරයකට ගියාම ඇසට රස්නය දැනෙනවා. මේ ගතියට කියනවා සෘතුෂ් රුප වල බලපෑම කියල.

දැන් අපි රුපකළාප 5 ක්ම ඉගෙන ගත්තා. මේ රුප කළාප 5 කාහේද තියෙන්නේ. ඇස ලැයි.

අපි ඇස් දනවා කියන්නේ මේ සෘතුෂ් රුප වල බලපෑම මත්වීමටයි.

මිලගට බලමු ර්‍යුග කළාපය:

දැන් කෙනෙකුට කැම බීම නැති වෙනවා. එතකාට වෙන්නේ ඇස මලාතික වීම. හොඳට කැම බීම වැවෙන කාට ඇස් ප්‍රාණවත් වෙනවා. එවිට තොබලන දෙයක් නැහැ. හොරෙනුත් බලනවා. ජනෙල්වලිනුත් බලනවා. එහෙම නේද? එතකාට ඇස ප්‍රාණවත් වුණේ මොන රුප නිසාද? ආහාර්ථ රුප නිසා.

## 6 වෙනි රුප කළාපය - ආහාර්ථ රුප කළාපයයි.

පයිවි, ආපෝ, තේජේ, වායෝ, වර්ණ, ගන්ධ, රස, සිඹා - මෙයත් අශ්වක කළාපයක්.

දැන් ඔක්කාම රුප කළාප කියද? යේ. කර්මණ රුප කළාප 3 යි. විත්තත් රුප කළාප 1 යි. ආහාර්ථ රුප කළාප 1 යි. සෘතුෂ් රුප කළාප 1 යි.

ඔක්කාම රුප වෙන වෙනම ගත්තාම කියද? රුප 54 යි. විපස්සනා භාවනා කරන විට මෙම රුප දිහා තමයි අපි බැලිය යුත්තේ. මේවා දැනගෙන සිටීම ඉතාමත් හොඳයි.

සමහර වේලාවට සැර ආහාර ගන්නා විට අපිට දැනෙනවා ඇස් දනවා වැනි ගතියක්. ඒ දැනෙන්නේ ආහාර රුපවල විපරයාසය නිසයි. සමහර වේලාවට තරහ ගියහමත් ඇස් දනවා. ඒ වේලාවේදී ඒ විත්තර රුප වල බලපෑම නිසයි.

සමහර වේලාවට සැර අවිව නිසා ඇස් දනවා. ඒක සාතුර රුප වල බලපෑම නිසයි.

ඇස ලග තිබෙන රුප කලාප 6 ට අනුව, තේජේ ගතිය 6 පලකම තියෙනවා. මේ විදියට මෙවා දැනගැනීම සූතමය ඇශානය දියුණු කිරීමයි. තමුත් සිහිය නුවණ යෙදුවාම ප්‍රායෝගික වශයෙනුත් මෙය දැනෙනවා.

සමහර වේලාවට ඇස ලග තිකම් සෙලවීමක් දැනෙනවා. එය ආහාරු හෝ සාතුර නිසා විය හැකියි.

සමහර වේලාවට ඇස සෙලවීම විත්තරවද කර ගත හැකියි. කවුරුහරි දිහා බලන් ඉදල විත්තර ඇගෙවීමකින් ඇස සෙලවිය හැකියි.

ප්‍රශ්නය - ස්වාමින් වහනස, අපි භාවනා කරන විට සමහර වේලාවට ඇස් දැවීම සිදුවෙනවා. එය විත්තරද?

එය ආහාරු හෝ සාතුර වෙන්ට ප්‍රශ්නවන්. සමහර වේලාවද වායුව තැන් තැන් වල බිලොක් (block) කරන විට ඒ තෙරපීම නිසා සෙලවීම සිද්ධ වෙනවා.

ඒ වගේම සිතල වැඩි වෙන කොට සමහරුන්ගේ තෙන්ඩ පෙරලෙනවා. එසේ සිදුවන්නේ වායුවගේ තෙරපීම නිසයි. එය සාතුර හෝ ආහාරු විය හැකියි.

ප්‍රශ්නය - (ප්‍රශ්නයක් අසන ලදී. ප්‍රශ්නය පැහැදිලි නැත.)

දැන් මේ පිත්වතුන් ඇස් දෙක තදට පියාගන්න. එතකොට ඒ ලග තද ගතියක් දැනෙනවා. එතන පයිවි ධාතුව වැඩියෙන් ඉස්මතු වූ නිසා තද ගතිය දැනෙනවා.

දැන් කෙනෙක් අඩන විට ඒ අඩන්නේ හිතෙන්. එතකොට කදුල් එතවා. ඒ නිසා එය විත්තූතයි.

සමහර වේලාවට සමහරුන්ට බොරු කදුල් අවශ්‍ය වෙනවා. ඒ වේලාවට බොහෝ වෙලාවක් ඉර දිහා බලන් ඉදිමෙන්ද, එහෙම තැත්තම් රතු එැනු ගෙධියක් ඇසු ලග පොඩි කිරීමෙන්ද මේ බොරු කදුල් ලබා ගත හැකියි. එතැනදී කරන්නේ සෘතුර කදුල් හෝ ආහාරජ කදුල් හදාගෙන විත්තජ බවක් පෙන්නුම් කරනවා.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස කර්මජ රුප වෙනස් කරන්න පුළුවන්ද?

උත්තරය - කර්මජ රුප අපිට ඕනෑ විදිහට වෙනස් කරන්න බැ.

හේතුව මෙම කර්මජ රුප සියල්ලම තීරණය වෙලා තියෙන්නේ පෙර කර්මයෙන්. ඒ කර්මයේ එලයෙන් තමයි ඇසු හැදිලා තියෙන්නේ. පස්සේ ඒක වෙනස් කරන්ට බැ. නමුත් ඒවා තැති කරන්ට පුළුවන්. කෙනෙක් තමන්ගේ ඇහැට මොනවා හරි විෂක් දැමීමෙක් ඇසු මැරිලා යනවා. ඒ කියන්නේ කර්මජ රුප විනාශ වුනා.

දාහරණයක් - කාය ප්‍රසාදය තැනි කරන්න බැහැ. එය තැනි කලොත් එතන තියන මක්කොම කළාප ටික තැති වෙලා යනවා.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස අසනීප වේලාවකදී කදුල් එන්නේ කුමක් නිසාද?

උත්තරය - ඒ වෙලාවේදී ආහාරජ හෝ සෘතුර කළාප වල වෙනස් විමක් වෙන්ට පුළුවන්.

සැම වෙලාවකදීම ධර්ම කරුණු තේරුම් ගන්නකොට, පොතෙන් විතරක් නෙමෙයි සිද්ධීන් වලට ද ගලපා බැලිය යුතුයි. එවිට ධර්ම කරුණු භාදින් පැහැදිලි වෙනවා.

කර්මය නිසා කෙනෙකුගේ ඇසික් හැදෙන කොට, යම් යම් අඩුපාඩු කම් තිබිය හැකියි. පෙනීමේ අඩු පාඩු කුමක් තිබෙනවා නම් ඒකට රැකුලක් උපකාරයක් වශයෙන් හොඳ පිත්කම් කළ

හැකියි. එවිට ඒ හරියේ හොඳ විත්තත් රුප හැමදනවා. ඒ පිංකම හොඳ දෙයක් දකින්න යැමි වශයෙනුත් කරන්ව ප්‍රාථමික. හොඳ දෙයක් ප්‍රජා කිරීම් වශයෙන්ද කළ හැකියි.

අනිත් එක තමයි සාතුළ රුප:

හොඳ පරිසරයක ජ්වත්වීම. එනම් අධික රස්නය නැති සිතල නැති පරිසරයක ජ්වත්වීමයි.

ආහාරත රුප වශයෙන් ඉතාමත් පෝෂ්‍ය ආහාර, හොඳ බෙහෙත් වර්ග ගත හැකියි.

ඉහත කියන ලද ආහාරත, විත්තත් හා සාතුළ රුප විලින් උපස්ථිමිහනයක් වක්බූ ප්‍රසාදයට ලැබෙනවා. එවිට ඇසේ යම් යම් අඩුපාඩුවක් තිබුණෙන් එය සනීප කරගන්ව ප්‍රාථමික.


ප්‍රශ්නය - ස්වාමීන් වහන්ස, අන්ධ කෙනෙකුගේ කළාප පිහිටන්නේ කෙසේද?

උත්තරය - අන්ධ කෙනෙක් ලග වක්බූ ප්‍රසාද රුප ඇති රුප කළාපය පිහිටන්නේ නැත. අනිත් කළාප 5 හම තිබෙනවා.

අසේ ගැන විද්‍රෝහනා මනසිකාරයෙන් බලනවා කියන්නේ මහා විශාල පරාසයකට හිත යෙදීමක්. මෙම රුප කළාප පොදිය, මෙනෙහි කරගෙන ගියාම එහි රුප සමුහයක් තිබෙන බව පෙනෙනවා. ඉතින් ඒ රුප බලන්නත් හොඳ අසේකුත් තියෙන්න ඕන. මය සියලුම රුප කළාප වල රුප එක පොදියටය තියෙන්නේ. වෙන් වෙන්ව දැනගැනීමට යෝනිසේ මනසිකාරය හසුරුවන්ව යිනැළු.

මිළගට අපි කන ගැන බලම්.

කන ලගත් පළමු ආකාරයටම කළාප 6 ක් තියෙනවා. එනම් සෝත දැකය, කාය දැකය, හාව දැකය, විත්තත්, ආහාරත, සාතුළ යන



කලාප ඇත. ඒ රුප සමූහය වෙන් වෙන්ව සැලකුවාම මක්කොම රුප 54 ක් තිබෙනවා.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස, වයසට යන විට කන නැඹීම, ඇස් නොපෙනීම සිදුවන්නේ ඇයි?

උත්තරය - එයට නොයක් හේතු තියෙනවා. සේත්ත ප්‍රසාදය තියෙන තැන අනිකුත් රුප වල අඩුපාඩු නිසා සිදුවිය හැකියි. සමහර වේලාවට ආහාර්, සෘත්‍ර රුපවල හිගය නිසා සිදුවිය හැකියි. නමුත් ප්‍රසාද රුපය තියෙනවා. එය අඩු මට්ටමකින් හෝ වැඩි මට්ටමකින් පිහිටිය හැකියි. එහි ප්‍රසාද රුප නැතැයි කියා කිව නොහැකියි.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස මෙම රුප අනිත්‍ය වෙනවාද? එවිට කර්මය වෙනස් වෙනවාද?

රුප, හැදෙන්න පටන් ගත්ත දච්චෙ ඉදන්ම මේවා අනිත්‍ය වෙනවා. ඇතිවී නැතිවී යනවා. ඒ ගතිය හැමදාම තියෙනවා. නමුත් කර්මය වෙනස් වෙන්නේ තැහැ. ඒ කර්මය වික වික ගෙවෙන්ට පුළුවන් විපාක දීම නිසා.

මීලගට සාණ ප්‍රසාදයේ ඇති කලාප බලමු. එතනද රුප 54 කි.

මේ ආකාරයට ජීවිතා ප්‍රසාදය ඇති තැනද රුප 54 කි.

කාය ප්‍රසාදය තියෙන තැන නම තිබෙන්නේ රුප 44 ක් පමණයි.

මේ අයුරින් වක්මු, සේත්ත, සාණ, ජීවිතා, කියන ඉන්දිය වල රුප 54 බැගින්ද, කාය ප්‍රසාදය තිබෙන තැන්වල රුප 44 බැගින්ද පිහිටා තියෙනවා.

කයට ඇතිවන රුපත්, විත්තර්, ආහාර්, සෘත්‍ර වශයෙන් තියෙනවා. ඒවා තේරුම් ගැනීම පහසුයි. කයට දැවිල්ලක්

දැනෙනවා නම්, රේට බලපැමි ඇති කරන රුප සංතුෂ්‍ර හෝ ආහාරජ විය හැකියි. සිත නිසාද ඇති වෙන්න පුළුවන්.

හාවනා යෝගියෙකුට තම ගරීරයේ යම් යම් වෙනස් කම් ඇතිවන බව හොඳට දැනෙනවා. ඒවා ආහාරජ හෝ සංතුෂ්‍ර විය හැකියි.

කය අසනීප වෙන විට, එක හේතුවක් තමයි කරමය නිසා අසනීප වෙනවා. හැබැයි සිංහල වෙද මහත්තුරු හැම තිස්සේම බලන්නේ වා, පිත්, සෙම් කියන කරුණු වශයෙනුයි. සමහර වේලාවට අඡ්‍රණයක් විය හැකියි. එවිට ආහාරජ රුප කලාපයන් තමයි රේට බලපාන්නේ.

නමුත් වැඩි පුරම ලෙඩි හැදෙන්නේ විත්තත රුප නිසයි. ඇත්තටම එය සිතෙන් ලෙඩි හදා ගැනීමක් තියෙනවා. සමහරු ලෙඩි විමට පෙරත් නිවාඩු දමනවා. එයට බලපාන්නේ විත්තත රුපයි.

මෙම රුප වික නිරෝගිව තබා ගැනීමට නම් මධ්‍යම ප්‍රතිපදාව අවශ්‍ය වෙනවා. වැඩියෙන් ආහාර ගත්තොත් අසනීප වෙනවා. ආහාර තැනි උනත් අසනීප වෙනවා.

එසේම සංතුෂ්‍ර බලපැමද මධ්‍යම වශයෙන් පැවැත්විය යුතුයි. එසේම වැඩියෙන් ව්‍යායාම කලොත් අසනීප වෙනවා. අඩු උනත් අසනීප වෙනවා. මානසිකව එකම දෙයක් ගැන දිගටම හිතුවෙන් අසනීප වෙනවා. මේ ආකාරයට හිතෙන් තමයි පූගක් ලෙඩි ඇතිවෙන්නේ

එසේම භාව රුපයද බලපායි. භාව රුප වලට අනුයාතව වැඩියෙන් හිතන්න ගියෙන් උදාහරණයක් ලෙස - ස්ත්‍රී භාව රුපය තියෙන කෙනෙක් කාන්තාවක් නිසා හැම වෙලාවකදීම ස්ත්‍රී භාවය ඉදිරියට දමින් "අපි කන්තාවේ නේ, අපිට මය වැඩ කරන්න හොඳ තැහැනේ" කියමින් අනික් ඒවා ප්‍රතික්ෂේප කරමින්, කාන්තා ගතියටම ඉඩ දෙමින්, කාන්තා ස්වරුපයේම රැඳෙන්න බලනවා.

එශේම අනිත් පැත්තට පුරුෂ ආකල්ප තියෙන කෙනෙක් පුරුෂ ගතියට මූල් තැන දෙනවා. "අපිට උයන්න හොඳ නැහැ. රෙදි හෝදන්න හොඳ නැහැ. ඒවා කාන්තා පක්ෂයේ වැඩි" කියමින් එම වැඩි පැහැර හරිමින් පුරුෂ ගතිය ඉස්මතු කරගන්ව බලනවා.

ඉහත අන්ත දෙකටම නොහිතින් මධ්‍යස්ථාව සිටිය යුතුයි. එතකොට නිරෝගි කමත් තිබෙනවා. පරෙස්සමත් හොඳයි.

නිදුසුනක් වශයෙන් මෙයට කථාවක් කියන්ව පුළුවන්.

නකුල මාතා තකුල පිතා කියා ස්වාමී හාර්යා දෙදෙනෙක් හිටියා. ඒ කියන්නේ නකුල කියන තරුණයාගේ අම්මය තාත්ත්‍ය දෙන්නා. නකුල පිතා අසනීප වී මැරෙන්න යන විට ඔහු මෙහෙම හිතනවා. "මම තමයි මේ කුමුරු වැඩපල වික කළේ. මගේ බිරිදි කන්තාවක් නේ. ඇයට මේ වැඩ වික කරගන්න බැහැනේ" කියා කියා හිතින් කම්පා වෙනවා.

නකුල මාතාව මෙහෙම සිතනවා. "මම ගෝලයන් යොදවල මේ කරපු ව්‍යාපාරය කරගෙන යනවා. ලමා ලපටින්ද හදාගෙන කොහොම හරි ජීවිතය ගෙන යනවා" කියල හිත සකස් කර ගන්නවා. හිත හදාගන්නවා. මේක බුද්ධ කාලේ සිදුවුණු දෙයක්. ඒ කාලේදිත් මේ අදහස් තිබුණා.

මිළගට අපි හිතමු කාන්තා අදහස් තියෙන කෙනෙක් මේ ආකාරයට හිතුවොත් "මට මේ ගැණු ගතියෙන් වැඩක් නැහැ. මම ගන්නවා පිරිමි හාව රුප විකක්" කියලා. එහෙම හිතලා හැම එකටම ප්‍රමුඛත්වය අරගෙන, ඉදිරියට හිහිල්ලා වැඩ කරන්න යනවා. එහෙම යැමත්, ඒකත් ගැලෙපෙන්නේ නැ.

එශේම පුරුෂ පක්ෂය හිතනවා "මම ගෙදර ගිහින් වී. වී. එක බලනවා. නොත්තට කබේ යන්න කියනවා. නොත්තට වැඩිව යන්න කියනවා." කියලා. එතනදී පුරුෂ පක්ෂය කාන්තා ස්වරුපයක් අරගෙන ගෙදරට වෙලා හිටියෙත්, එතනත් නොගැලීමක්

තියෙන්නේ. මෙහෙම උතොත් එතනද අසම්බුලිත තාවයක් තමයි තියෙන්නේ.

ප්‍රශ්නය - මෙම ගති හිතට එන්නෙත් කරමය නිසාද?

පිළිතුර - නැ. මේ වගේ ගති සහ සිතිවිලි එන්නේ කරමය නිසා නෙවෙයි.

නමුත් එක්තරා කාලයකදී සමහර අයගේ ජීවිත ආත්ම භාවය වෙනස් වෙනවා.

උදාහරණ - ගැහැණියක් පිරිමියෙක් වීමද, පිරිමියෙක් ගැහැණියක් වීමද සිදුවිය හැකියි. ආත්ම 500 ක් පමණ දිග කාලයක් පුරුෂයෙක් වෙලා හිටපු කෙනෙක්, කාන්තාවක් බවට පත් වූණා නම්, යම් යම් අවස්ථාවල දී පිරිමි ගති ඉස්මතුවෙනවා. එසේම වැඩි ආත්ම ගණනාවක් කාන්තාවක් වූ කෙනෙක් පුරුෂ ආත්මයක ඉපදුනා නම් එම පුරුෂයාටද සමහර වේලාවට කාන්තා ගති ඉස්මතු වෙන්ට පුළුවන්.

මේ ආකාරයට මිනිස් කටහඩ වූණත් භාව රුප වල නියෝජනයක් වෙනවා.

මෙම රුප වික මධ්‍යම තත්ත්වයෙන් පවත්වාගෙන යාමයි නිරෝගී කම කියන්නේ.

ප්‍රශ්නය - ආහාර රුප නිසා කරම්ප රුප වල වෙනස් කම කරන්න පුළුවනි?

උත්තරය - ආහාරප රුප නිසා රුප කය නිරෝගීව පවත්වාගෙන යන්ට පුළුවන්. එයින් උපස්ථිතිහනයක් පමණක් සිද්ධ වෙනවා. නමුත් කරම්ප රුපවල පුරුණ වෙනස් කමක් කරන්ට තොහැකියි.

උදාහරණයක් ගතිමු: කරම්ප රුප කියන්නේ එන්ඡීමක් වගෙසි හිතමු. අනිත් රුප කලාප වික ඒකට උපස්ථිතිහනය වෙනවා මිසක, එය වෙනස් කරන්න හැකියාවක් නැ.

**ප්‍රශ්නය** - වයසට යන විට හැදෙන රුප ගණන අඩුවේ යනවද? විනාශ වන රුප ගණන වැඩි වී යනවද?



**පිළිතුර** - ඔව්, එහෙම ස්හාවයක් තියෙනවා.

**අපි තරුණ කෙනෙකුගේ ඇසක් ගනිමු.**

මෙම ඇසේ වක්‍රී ප්‍රසාදය රුප පොකුරක් වශයෙනුයි තියෙන්නේ. එනම් කලාප මිලියනයක් පමණ ඇතැයි කියා සිතමු.

මෙසේ තරුණ කාලයේදී ප්‍රසාද රුප වැඩියෙන් තියෙන විට ඉස්සරහ තිබෙන රුප හොඳට දරුණය වෙනවා.

**දාඟලරණ** - කුමරාවේ පික්සල් (pixel) ගණන වැඩි වෙන්න වැඩි වෙන්න පින්තුරය බොහෝම (clear) හොඳට පැහැදිලි වෙනවා වගේ.

වික කාලයක් යනවිට මෙම ප්‍රසාද රුප ප්‍රමාණය භාගයකට අඩු වූණයි සිතමු. එවිට පෙනීමේ ගතිය අඩු වී යනවා.

**ප්‍රශ්නය** - ස්වාමීන්වහන්ස මහාජත සමග උපාධාය රුපත් එකටමද ඉන්නේ.

**පිළිතුර** - ඔව්, එහෙම තමයි. උපාධාය රුපවලට මහා භූත රුප තියෙන්වම සිනැ.

**ප්‍රශ්නය** - දැන් අපි මෙහෙම කාරණයක් ගනිමු. කෙනෙක් අකුරු දන්නවා. සිංහල හෝ ඉංග්‍රීසි අකුරු දන්නවා කියමු. දැන් එයාට ලියුමක් ලියන්න ඕන වෙනවා. අකුරු දැන ගත්තට ලියුම ලියන්න කොළයක් ඕන. පැන ඕන. එය ලියන්නේ කොළය උඩයි. හැබැයි ලිපිය ලියන ගතිය තියෙන්නේ හිතේයි. මේ ලියන ගතිය, ලියන ගුණය කොළයට නැත. නමුත් කොළය නැතිව ලියුම ලියන්ත් බැහැ. තැපැල් කරලා යවන්නේ කොළයක්. නමුත් එහි තියෙන්නේ හිතේ අදහසයි. තීන්ත පමණක් යවලත් බැහැ. කොළයේ ලියලම යවන්න ඕන.

මේ ආකාරයට දැන් අපි ඇහැ ගැන හිතලා බලමු. පෙර කරම ගක්තියෙන් ඇසක් හැදිලා තියෙනවා. පෙනීමේ ගතිය හැදිලා තියෙන්නේ එයට සුදුසු යම් පිනක් කරපු තිසයි. පහන් පුජා, බණ දේශනා, ඇස් අසතිප අයට බෙහෙන් දිලා තියෙනවා. නමුත් එම පිනකම් වලින් ලැබෙන්නේ වක්බූ ප්‍රසාදය පමණයි. නමුත් ප්‍රසාද රුපය තිබුණට ප්‍රමාණවත් නැහැ. එම රුපය හයිවෙලා තියෙන්ට තැනක් අවශ්‍යයි. තොද තිරෝගිමත් වූ කයක්, තෙල් (oily) ගතියක් තියෙන, දියාරු ගතියක් තිබෙන පරිසරයක හැදුණු යම් කිසි වට්පිටාවක් අවශ්‍යයි. ඒ වට පිටාව හැදෙන විට එතනට පයිවි, ආපෝ, තේශෝ වායෝ, වර්ණ, ගන්ධ, රස, මිතා, ජීවිතින්දිය යන සියල්ලම තියෙන තැනක තමයි ප්‍රසාද රුපය ඇතිවන්නේ. මෙය හරියට ලියුමක් ලිවීමට පැන, තීන්ත, කොලය වැනි දේ අවශ්‍ය වෙන්තාක් වාගෙයි.

ප්‍රසාද රුපය යම් විදියකින් එතැනින් ගැලවුණෙන්ත්, විනාශ වූණෙන්ත් ප්‍රසාද රුපයට අයිති අනිත් සියලුම රුප රික එතනින් ඉවත්වෙනවා, නැතිවෙලා යනවා. ඒක හරියට ලියුමක් පිවිචුවාම එකේ තිබු අකුරු සටහන් ආදි සියලුම දේ පිවිචිලා ගියා වාගෙයි.

හැම ප්‍රසාදයක්ම තියෙළන කිරීමට පහළ වන අෂ්ටක කලාපයේ රුප සියල්ලම වැඩකරන්නේ ඒ රුප එකිනෙකාට පාක්ෂිකවයි. එසින් එකක් නැති වූණෙන්ත් අනිත් සියලුම රුප, රික නැති වී යනවා.

**ප්‍රශ්නය - ගරිරයේ යම් යම් තැන් වල දැනීමේ ගතිය නැත්තම් එතන කාය ප්‍රසාදය නැත්ද?**

**උත්තරය -** කාය ප්‍රසාදය තියෙන තැන දැන ගන්න පුළුවන්. එතන වේදනාවක් තියෙනවා. තියපෙළාතු, මෙස්, ලොම්, මය මැරුණු හම් කැලී සහ දත්වල අග හරියේ කාය ප්‍රසාදය නැත. මේ විදියට වක්බූ, සෝත, සාණ, ජීවිහා, යන ඉන්දිය වලට කලාප 6 බැඟිනුන් රුප ධර්ම 54 බැඟිනුන් තිබෙනවා. එසේම කායික රුප පරිසරයේ තිබෙන්නේ කලාප 5 ක් පමණයි. තනි රුප 44 යි.

ප්‍රශ්නය - ස්වාමීන්වහනස්ස, රුප රුප කියන්නේ මොනවාද?

ලත්තරය - රුප-රුප කියන්නේ කර්මයෙන් හටගත් මහාජත රුප ඇතුළුව රුප දහ අටකටයි.

ප්‍රශ්නය - ස්වාමීන්වහනස්ස, භාවනා කරන විට මෙම රුප ප්‍රඟාවට ජේත්තේ කොහොමද? මනුෂ්‍ය ඇසකට මේ තරම් කුඩා රුප ජේත්තේ නැහැ නේද?

පිළිතුර - මේවා ජේත් මනසවලුත් තියෙනවා, තොපෙනෙන මනසුත් තියෙනවා. ප්‍රඟාවට තියෙනවා මේ ඇසට තොපෙනෙන දේවල් දකින්ට පුළුවන් විශේෂීත ගුණයක් හැකියාවක්. ඒ පෙනෙන ගක්තියට තමයි සේවා අහුවෙන්නේ දැනෙන්නේ සහ පෙනෙන්නේ.

ප්‍රශ්නය - සේවාන් වෙන කොට දැන් "මම" නෑ කියලා මේ රුප දකින්නේ කොහොමද?

පිළිතුර - සේවාන් වීමට පෙර, එය දකින්නට පෙර විපස්සනා යානය ලැබෙනවා. විපස්සනා යානයේ උපරිමය තමයි සේවාන් වීම. විපස්සනා යානය ලැබෙන විට මෙම රුප දැක ගන්න පුළුවනි. ඒ එක්කම විපස්සනා යානයට මම නෑ කියලා ජේත්වා. දැනෙනවා.



මේ බලන්ට මේ රුප සටහන දිහා. භාවනාව පටන් ගන්න පාථිග්‍රනයෙකුගේ ආරම්භක හිත මුළින්ම අවුල් සහගතයි.



විකක් භාවනා කරනගෙන යනවිට මේ ආකාරයට අවුල් ගතිය අඩුවෙනවා. අවුල් සහගත ගතිය විකක් අඩුවෙනවා.



තව රිකක් හාවනා කරගෙන යනකොට  
හිත මේ ආකාරයට සකස් වෙනවා.



එන එන සිතුවිලි දිභා බලමින් හාවනා  
කරන කොට මේ ආකාරයට සිත පෙළ  
ගැසෙනවා.



තව රිකක් හොඳට හාවනා කරනගෙන  
යනකොට හිත මෙම ආකාරයට හැඩා ගැසේ.  
මේ අවස්ථාවේදී සිත දුවන්නේ නැත.




1. අවස්ථාව දැන් බලමු, ආනාපාන  
මූල් අවස්ථාවේදී හිත තියෙන්නේ මේ  
ආකාරයටයි.

වික වෙළාවකට පසු මෙම දැනෙන ගතිය තාසයට ඉස්සරවෙළා  
පේන්න පටන් ගන්නවා. එවිට හිතේ දැලැන්නේ නැති ගතියක්  
දැනෙනෙනවා. වික වෙළාවකට පසු එතන ආලෝකයක් පේන්න  
පටන් ගන්නවා.



2. අවස්ථාව




3වන අවස්ථාව

අවසානයේදී මේ ආලෝකය තමන්ගේ හිස වටකරගෙන, ඔහුව වට කර ගන්නවා වගේ වෙනවා.

### ආලෝකය

#### 4. වෙති අවස්ථාව



මේ වගේ අවස්ථාවක් උදාවෙන කොට යෝගියාගේ හිත ද්‍රානයකට පත්වුණාය කියා කියනවා. දැන් මෙම ද්‍රාන ගතියෙන් හිත් එළියට ආවාට පසු හිතට හොඳ ප්‍රහාෂ්වර ගතියක් කියනවා. එය සමාධියෙන් ඇතිවෙන ඉතා හොඳ සේමුම්‍ය සමාධි බලයෙක්. මේ සමාධියෙන් එළියට ඇවිත් එම ද්‍රානයේ බලයෙන් ආලෝක හිත යොදවලා වක්වූ ප්‍රසාදය ගැන හිතන විට බලන විට ඉහත කි වක්වූ ප්‍රසාදයේ ඇති සියලුම රුප වෙන් වෙන්ව ජේනවා.

ඒ රුප ධර්මයන් එම සමාධියේ ඇති ප්‍රයා ඇසට පේනවා. එම තනි තනි රුප කුමන කළාපයට අයිති දැයි කියා දැනගැනීමටත් පුළුවන්. මේ වෙලාවේදී එම රුප වෙන් වෙන් වශයෙන් බලන විට එතන ආත්ම වශයෙන් කිසි දෙයක් නැති බවක් හිතට වැටහෙනවා.

එනම් රුප කළාප වෙන් වෙන් වශයෙන්ද එම රුප කළාප වල ඇති රුපන් වෙන් වෙන් වශයෙන්ද හඳුනාගත හැකියි. එවිට අන්තිමට ඒ බලපු තැන පුද්ගල සංඛ්‍යාවට ගැලපෙන දෙයක් නැති බවක් දැනෙනවා.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස හිත දිහා බලන්නේ කොහොමද? එය මිට වඩා ලේසියිද?

පිළිතුර - එය ලේසි නැත. හේතුව හිත අරුපි නිසා. නමුත් ඇසු කන නාසය ආදි මය ඉන්දියන් රුපී ධර්මයන්ය. එම නිසා රුප දිනා බැලීමට ලෙහෙසියි.

මේ ධර්මය මේ ආකාරයට පොඩියට කුඩාවට කඩ කඩා යන විට හරීම රසවත් වෙනවා. මේ ආකාරයට බලන විට මේ ධර්ම සමූහය තුළ පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වෙන ආකාරයන් පැහැදිලිව ජේනවා.

තෙරුවන් සරණීන් සැමදෙනාටම  
උතුම ධර්මාවලෝධය වේවා...!

## ධර්ම දේශනාව

මාත්‍යකාව : රුප කලාප

දේශකයාණන් වහන්සේ : පූජ්‍ය හන්තේ ජ්‍යෙෂ්ඨ කාරු

ස්ථානය : ඔක්ලන්ඩ්හි, ශ්‍රී ලංකාරාම විහාරස්ථානය

දිනය : 2015-07-19

14

## රුප කලාප

පළවෙනි කොටස

අපි රෝගේ කතා කලා අපේ ඇසේ රුප 54 ක් තිබෙන බව. රුප කියල කිවිවම, රුපයකට හාවිත යම්කිසි අර්ථයක් තියෙනවා, තේරුමක් තියෙනවා. අපි මේ වචනය වැඩියෙන්ම හාවිතා කරලා තිබෙන විදියට නම්: රුපය කියන්නේ යම්කිසි සටහනක්. යම් කිසි පින්තුරයක්. අපි ඉස්කොලේදී ඇස ගැන, හරක්, කුරුලේලෝ, කන ගැන, සතුන් ගැන රුප ඇත්තේ. අපිට ඔය විදියේ රුප සටහන් ඇදාලා හිතට පුරුදුවෙලා තියෙන නිසා, අපිට රුපය කියල කිවිවහම ඉස්සරවෙලාම හිතට එන්නේ හාවිත අර්ථය. ඒ කියන්නේ අපි පාවිච්චි කරලා හිතට පුරුදුවෙලා තිබෙන දේ.

රිට පස්සේ බණ දේශනා කරන කොට කියනවා පයින් රුප, අපේ රුප, තේජේ රුප, වායෝ රුප කියලා. ඒක අහනකාට අපේ හිතට මහා පටලුවිල්ලක් වගේ දැනෙනවා. ඒ නිසා මේ වචනය අපි ඉස්කොලේදී පාවිච්චි කරපු වචනය නොමයි. මෙතනදී රුප කියන්නේ හොතික මුල ධර්ම වලට හා ඒවායේ අස්සේ තියෙන යම් යම් ගුණ ස්වභාවයන්ටයි. ඒ නිසා මේක අහගෙන ඉන්න පින්තුන්, මේ වෙනස පැහැදිලිව හිතට ගන්න, තේරුම් ගන්න.

දැන් බලන්න, රුප කියක් ධර්මයේ විස්තර කරලා තියෙනවාද? රුප 28 යි.

රුපයට අයිති මොනවා හරි දෙයක් ඒ ආගුරෝද්‍ය හෝ ඒ තුළ තියනවාද ඒ හැම එකක්ම රුපයක් හැවියට සළකනවා.

සැරියුත් ස්වාමින් වහන්සේ රුප ගැන ග්‍රාවකයන්ට හරි ලස්සනට කියා දෙනවා.

ප්‍රතිචිරුද්ධ ධර්මයන්ගෙන් විනාශයට, වෙනස්වීමට යන්නාවූ දේවල් රුප කියනවා. එක තමයි සාමාන්‍ය එක්කෙනාට රුප ගැන කියා දෙන්න ඒ ස්වාමින්වහන්සේ හාවිතා කරපු කුමය හෙවත් විදිය.

දැන් බලමු තේ එකක් හඳුන කොට කහට වැඩි වුණා කියලා. කහට වැඩි වුණාම මොකක්ද කරන්නේ? එක්කේ කිරී දම්නවා, තැන්නම් වතුර දානවා. කිරී දාපු ගමන් පාට වෙනස් වෙනවා. වතුර දාපු ගමන් පාටත් රසත් දෙකම් වෙනස් වෙනවා.

මොනවා හරි දෙයක් උකු නම් වතුර දාපු ගමන් උකු ගතිය තැති වෙනවා. අතින් එක තමයි රස්නයට සීතල දාපු ගමන් රස්නය වෙනස් වෙනවා. හැම වෙලාවේදීම රස්නයට විරුද්ධව සීතල, දියාරු ගතියට විරුද්ධව තද ගතිය, වලනයට විරුද්ධව ස්ථාවර ගතිය, මේ විදියට හැම වෙලාවේදීම ප්‍රතිචිරුද්ධ රුප හැම එකකම හැජ්පි හැජ්පි තමයි තියෙන්නේ.

එක කාලයකට ගස් වල කොළ හට ගන්නවා. මල් පිපෙනවා. මල් හැලෙනවා. අව්ව වැශෙන කොට කොළ හැලෙනවා, කොළ කහපාට වෙනවා. මේ විදියට හැම වෙලාවේදීම ප්‍රතිචිරුද්ධ ධර්මයන්ගෙන් හැජ්පි හැජ්පි තියෙන්නේ. මේකට කියනවා “රුප්පන ගතිය” කියල. ඉතින් මේ වගේ ගණන් ගන්න පුළුවන්, සළකන්නට පුළුවන් රුප කියක් තියෙනවාද? රුප 28 යි.

අපි රියේ කතා කළා රුප ධර්ම පිළිබඳව. අපේ ඇසු ගැන කතා කළා. ඇසේ තියෙන රුප කළාප 6 ක් ගැන කතා කළා.

කලාප කියන්නේ කුමක්ද? මෙය ප්‍රායෝගිකව තේරුම් ගත යුතුයි. එතකොටයි අඩිට ධර්මාවලෝධයට උපකාර වෙන්නේ. මේ පින්වතුන් කියන්න බලන්න රීයේ තේරුම් ගත්ත දේවල් මොනවාද කියලා.

### කර්මජ රුප

කර්මජ රුප කියන මේ වචනයේ තේරුම කුමක්ද? කර්මයෙන් උපන්. 'කර්ම' කියන්නේ කර්ම. 'ජ' කියන්නේ උපන් කියන එක. එනම් කර්මයෙන් උපන්, කර්මයෙන් හටගත්ත කියන එකයි 'කර්මජ' කියන්නේ.

එතකොට මොනවාද මේ කර්මජ රුප?

පයිවි, අපේර්, තේරේර්, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතින්දිය, වක්බූ ප්‍රසාදය.

මෙතන රුප දහයක් (10) ක් තියෙනවා. මේ රුප 10 දෙනා හැම වේලේම ඉන්නේ එකටමයි. එකට උපදිනවා, එකට නැතිවෙනවා. කිසි ද්‍රව්‍යක, කිසි මොහොතක පයිවි රුපය ඉස්සෙල්ලා ඉපදිලා ර්‍රළගට අනිත් රුප එකක්වත් එන්නේ නැහැ. එකට තමයි ඒ මක්කොම ඉපදෙන්නේ. මේ කලාපය තියෙන්නේ ඇසෙයි. මෙය කර්මයෙන් හටගත් දෙයක්. මේ රුප කලාපයේ වක්බූ ප්‍රසාදයට තමයි රුප හැපෙන්නේ වැදෙන්නේ. නමුත් හැම වෙලාවකදීම ප්‍රසාදය තනිවම ඉන්නේ නැහැ. තනියම ඉන්න බැහැ. මේ කලාපය කියනවා වක්බූ දශක කලාපය කියල.

දෙවනි කර්මජ රුප කලාපය.

පයිවි, ආපේර්, තේරේර්, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතින්දිය, කාය ප්‍රසාදය.

වක්බූ ප්‍රසාදය සමග තියෙන රුප 10 තියෙන්නේ කොහොදු කයේ යි.

කයේ තමයි ඇසු තිබෙන්නේ. ඒ නිසා වක්බූ ප්‍රසාදයට අයිති රුප 10 තියෙන්නේ කාය දැකකය කියන රුප වික ලැඟයි. මේ කාය දැකක කලාපයන් ඉපදෙන්නේ කර්මයෙන්. ඒ නිසා මේකට කියනවා කර්මජ රුප කියලා.

### තුන්වන කර්මජ රුප කලාපය

පයිචි, ආපෝ, තේශෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, මිරා, ජීවිතිනදිය, භාව රුපය.

මේකට රුප රාශියට කියනවා භාව රුප කලාපය කියල. යම් කිසි කෙනෙකුගේ ඇසු තියෙන්නේ කයේ යි. ඒ කය කාගේද? ස්ත්‍රීයෙකුගේද? පුරුෂයෙකුද? ස්ත්‍රී භාවය, පුරුෂ භාවය නියෝජනය කරන්න තවත් රුපයමය ස්වභාවයක් තියෙනවා. මේක තමයි භාව රුප කලාපය.

මෙම කලාප ඔක්කොම එක පොදියටයි තියෙන්නේ. පහැදිලි කරලා දෙන්ට මිනැ තිසා list එකක් හැරියට ලිවිවට, මේවා ඔක්කොම එකටයි තියෙන්නේ. හරියටම කසාය වගේ. කසාය වල ලුණු, වතුර, මුල්, කොළවල සාරය, තින්ත ගතිය, ඔය හැම එකක්ම එකටයි තියෙන්නේ. නමුත් වට්ටෝරුව ලියන කොට ලියන්නේ, වෙන වෙනම කොළ, මුල්, තෙල්ලි, අරඹ, සටිද ලුණු, ඔය විදියට වෙන වෙනමයි ලියන්නේ. නමුත් මේවා ඔක්කොම ඒකට දමලා තම්බන විට ඒක රාශි වෙනවා.

අන්න ඒ වගේ තමයි මේ රුප කලාපත්. වෙන වෙනම කලාප හැරියට තිබුණත්, ඒ කලාපත් අනෙක් ඒවා උග කවලමටයි පවතින්නේ. දැන් අපි කර්මජ රුප කලාප 3 ක් ගැන කිවිවා.

### මිළග රුප කලාපය විත්තජ රුප කලාපයකි.

පයිචි, ආපෝ, තේශෘ, වායෝ, වර්ණ, ගන්ධ, රස, මිරා. මෙතන තියෙනවා රුප ධර්ම අටක්. ඒ නිසා මේක අෂ්ටක කලාපයක්.

මේ රුප කලාපය උපදින්නේ සිතෙන්ය. ඒ නිසා ඒකට විත්තජ රුප කලාපය කියා කියනවා.

මීලග රුප කලාපය සංතුෂ්‍ර රුප කලාපයකි.

පයිවි, ආපෝ, තේරෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, මිශ්‍ර.

මෙතනත් තිබෙනවා රුප අටක්. එනිසා මෙයත් අෂ්ටක රුප කලාපයක්. මෙය සංතුවෙන් උපන්න නිසා මෙයට, සංතුෂ්‍ර රුප කලාපය කියනවා.

මීලග රුප කලාපය අභාරාජ රුප කලාපයකි

පයිවි, ආපෝ, තේරෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, මිශ්‍ර.

මේ ආභාරජ රුප කලාපයෙත් රුප අටක් තියෙනවා. එනිසා මෙයත් අෂ්ටක කලාපයක් වෙනවා. පහළ වී තිබෙන්නේ ආභාරයෙන් නිසා ආභාරජ කියනවා.

දැන් ඔක්කොම රුප කලාප 6 ක් තියෙනවා. මේ රුප කලාප 6 ම තියෙන්නේ ඇසේස්යි. ඒ කියන්නේ මේ ඇස් ගෝලය තුළයි.

පෙනීමේ ගතිය සම්බන්ධ රුප කලාපයත්, ඒ රුප කලාපයට පිහිටා සිටීමට ආධාර වුණු කාය රුප ප්‍රසාද කලාපයත්, ස්ත්‍රී භාවය හෝ පුරුෂ භාවය නියෝජනය කරන රුප කලාපයත් යන කලාප තුනම කරමයෙන් හැඳුණු කලාපයෝ යි. මේක දැන් අපිට තේරෙනවා.

විත්තජ රුප කලාප පහළ වෙන විදිය හිතලා බලමු.

දැන් අපි විත්තජ රුප කලාපය තේරුම් ගන්නේ කොහොමද? මේ පින්වතුන් දැන්, මේ සිලිම දිහා බලන්න. නැවත තමන්ගේ දකුණ පැන්ත බලන්න. දැන් රේලගට වම්පැන්ත බලන්න. මෙතැනදී එහෙට මෙහෙට ඇස් හැරෙවිවේ කරමයෙන්ද? තැත්. ඇස් හැරෙවිවේ කරමයෙන් නොවෙයි තේ.

එෂෙනම්, හිතෙන් තමයි ඇස හරවන්නේ. මේකට හිතෙන් විධාන කළේ නැත්තම් ඇස හරවන්න බැහැ. මේ කරුමයෙන් හැඳුණ රුප වික එහාට මෙහාට ක්‍රියාත්මක (operate) කරන්නේ හිතෙන්ය.

ඒ නිසා ඒ වෙළාවේදී විත්තජ රුප හදාගත්තේ නැත්තම් ඇස හරවන්න බැහැ. ඇස නිශ්චලව තිබෙනවා. නිදාගෙන ඉන්න මිනිසුන්ට ඇස් හරවන්න බැර ඒ කාලය තුළ මවුන් තුළ ඇස සම්බන්ධයෙන් විත්තජ රුප හදාගත්තේ නැති නිසයි.

විත්තජ රුප කියන්නේ ඒ දකින ගතිය එහාට මෙහාට හැරවීමයි. ඒක කරන්නේ සිතෙන්ය. එම රුපය දුරට ලැයට දමන්නේ සිතෙන්ය. එම වැඩය කරන රුප පිණ්ඩය (rem sett l) තමයි විත්තජ රුප කළාපය කියා කියන්නේ.

මිළගට සංතුෂ්‍ර රුප කළාපය ගනිමු.

දැන් අපි හිතලා බලමු, සංතුෂ්‍ර තෝරාගෙන බේරාගෙන දැනෙගත්තේ කොහොමද කියලා? ඒක පොතෙන් පතින් නැතුව බාහිර දෙයකින් සෞයාගනිමු.

Heater එක ප්‍රාග්‍රැම ගියාම රත්වෙන ගතිය දැනෙනවා. ඒ රස්නය ආවේ මොකක්ද? මොකක් නිසාද? සංතුව නිසයි.

අනිත් එක තමයි බාහිර රස්නය නිසා, බාහිර සිතල නිසා, ඒ වගේ සංතුෂ්‍ර ගුණ නිසා අපේ ඇසේ රුප හැදෙනවා. සමහර වේලාවට සංතුෂ්‍ර නිසා අපේ ඇසේ කදුළු හැදෙනවා. රීයේ මම කිවේ මොකක්ද? ඇසේ කදුළු හැදෙන එක ගැන.

අවමගුල් ගෙවල් වලට යන කොට සුදු අදින්න ඕන. සිති තේකාල අවශ්‍යයි, ඒවා ගෙනියන්ට ඕනෑ. අවශ්‍ය උනොත් ගත්ත කදුළුත් තියෙන්ට ඕනෑ. කදුළු නැති උනොත් වත් කියල, ඕන වේලාවට ගත්ත ලේන්සුවේ රතු එනු ගෙඩියක්වත් ඔතාගත්තත් ඕන. එවිට ඇසට අල්ලලා මේරිකලා කදුළු ගත්තත්

පුළුවන්. එහෙම තැක්නම් අභය දිහා ගොඩ වෙලාවක් බලන් ඉදල කදුළු ගන්නත් පුළුවන්. මේ ආකාරයට මේ කදුළු එන්නේ මොකක් නිසාද? සංතුරු නිසයි.

අත්තටම දුකක් තියෙනවා නම්, ඒ කදුළු එන්නේ විත්තජ නිසයි.

ඒ වගේම ආහාර වලින්ද ඇසට කදුළු ගන්න පුළුවන්. කාපු දියක් නිසා කදුළු එනවා නම් ඒ ආහාරජ රුප නිසයි. උදාහරණ - අව්වාරු, මිරිස්, වසාහි වගේ දේවල් කැවහමත් කදුළු එනවා. මේ කදුළු ආවේ ආහාර නිසාවෙන්.

අපි ප්‍රායෝගිකව මෙවා තේරුම් ගත යුතුයි. සමහර වේලාවට ඇස සම්පයෙහි ආහාරජ රුප අඩු වෙන්න පුළුවන්. එතකොට කොහොමද තේරුම් ගන්නේ. එතකොට ඇස් පේන්නේ නැහැ. මලානික වෙනවා. නිලංකාර වෙනවා. පණ ගතිය නැති වෙනවා. ලෙඩ උතාමන් මේ ගතිය ඇති වෙනවා.

දැන් මේ විස්තර කරපු රුප කළාප 6 යේම රුප කියද? ඔක්කොම රුප 54 යි. මේ අයුරින් ඇසට සම්බන්ධව පිහිටි තනි රුපවලින් සැලකුවාම රුප 54 යි.

මෙතන පයිවි 6 වර්ගයකි.

කර්මයෙන් 3 යි.

- 1) වක්බූ ප්‍රසාද රුප කළාපයේ පයිවි තියෙනවා.
- 2) කාය ප්‍රසාද රුපයේ පයිවි තියෙනවා.
- 3) භාව රුප කළාපයේ පයිවි තියෙනවා.
- 4) විත්තජ රුප කළාපයේ පයිවිය.
- 5) සංතුරු රුප කළාපයේ පයිවිය.
- 6) ආහාරජ රුප කළාපයේ පයිවිය.

සමාධියේ හා පූජාවේ තිබෙන ආනුහාවය තමයි මෙම පයිටි වර්ග 6 ය වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න පූජාවන් වීම. නැත්තම් එක එක පයිටි ධාතුව ඉපදුනේ කුමන කලාපයේද කියා වෙන වෙනම හඳුනා ගැනීමට පූජාවන් වීම.

මෙම හඳුනා ගැනීමට විද්‍රෝගනා නුවණ සහ විද්‍රෝගනා මනසිකාරය ඉතාමත් අවශ්‍යයි.

මේ ආකාරයටම කන, තාසය, දිව යන ඉන්දියවලන් රුප කලාප 6 බැහින් පහළ වෙනවා. එක් එක් ඉන්දියකට රුප 54 බැහින් ඇතිවෙනවා.

නමුත් කයට හෙවත් කාය ප්‍රසාද රුපයට අදාළව ඇත්තේ රුප කලාප 5 ක් පමණයි. එනිසා රුප 44 ක් පමණක් ඇතිවෙනවා.

ප්‍රශ්නය - ස්වාමින් වහන්ස දෙව්වරුන්ටන් මේ වගේ රුප කලාප පිහිටනවද?

උත්තරය - දෙව්වරුන්ටන් මේ වගේ රුප කලාප පහළ වෙනවා.

ප්‍රශ්නය - දිවාලෝකවල සංතු තියනවද?

උත්තරය - ඔව්, නමුත් සංතු රුප අපේ වගේ මිලාරික තැත. අපිට කර්මජ රුප කලාප තියෙනවා. ඒවා මිලාරිකයි. අපේ මිලාරික රුප වැඩියි. හැම වෙලාවකදීම අපේ කර්මජ රුප වලට කැම දිය යුතුයි. කර්මජ රුප වලට සංතු හා ආහාර රුප හැම වෙලාවකදීම දිය යුතුයි. හේතුව අපේ ගරීරය මිලාරික තිසයි.

මිලාරික රුප ඇති ඒවිත වල, කර්මජ වක්බු, කර්මජ කාය, කර්මජ හාව, මෙම රුප වලට කැම නොදුන්නෙනාත් එම රුප මැරිලා යනවා. කර්මජ රුප ගක්තිය තවත් එකක ආධාරයෙන් තමයි පවතින්නේ. මෙම කර්මජ රුප වල බලවත්කම අවුයි. නමුත් දෙව්යන්ගේ කර්මජ රුප ගක්තිය බලවත් වෙනවා. ඒ දෙව්යන්ට පොඩි යම් කිසි දෙයකින් යැපෙන්නට පූජාවනි. අපේ

කර්මජ රුපවල බලවත්කම අඩු තිසා අපිට නිතරම ආහාර පාන ගන්ව අවශ්‍ය වෙනවා. දෙව්වරුන්ගේ රුපය ඕලාරික නැ. එය ඉතාම සියුම් වූ සුක්ෂම ගිරියක්. විදුරු වගේ බැබලෙන ස්වභාවයක් ඇති අතිශය සියුම් එකක්. දෙව්වරු හරි වේලාවට ආහාර ගන්නවා.

**ප්‍රශ්නය - දෙව්වරු කැම දිභා බලනවා විතරද?**

**ලත්තරය -** නැහැ, ඒ දෙව්යන්ගේ හැරියට හොඳට ආහාර ගන්නවා. දිව්‍ය අමෘතය.

**ප්‍රශ්නය - දෙව්වරු සුවඳ ආස්‍රාණය කරනවාද?**

**ලත්තරය -** එහෙම දෙව්වරු කොටසකුත් ඉන්නවා. මල් සුවඳ, ගස් වල කදෙහි සුවඳ වැනි ඔය වගේ එක එක දේවල් ආස්‍රාණය කරලා සුවඳ ලබා ගන්නා දෙවි දේවතාවන් ඉන්නවා. සමහර දෙව්වරු වළාවට කුමතියි. ඒ දෙව්වරු හැම වළාවකම වළාව ආස්‍රාණය කරගෙන තමයි ඉන්නේ. සමහරු කුදා වළට කුමතියි. ඒ අශ්‍රීතව තමයි ඒගාල්ලන්ගේ හැසිරීම.

**ප්‍රශ්නය -** ස්වාමීන්වහන්ස, බුහ්ම ලෝකවල බුහ්මවරු ආහාර ගන්නවද? නැත්තම් ප්‍රීතිය අහාර කරගෙනද ඉන්නේ?

**ලත්තරය -** ආහාර ගන්න දෙව්වරු ඉන්න දිව්‍ය ලෝක තියෙන්නේ 6 යයි. ඒවා බාහිර වශයෙන් දෙයක් ආහාර කොට ගන්නා ලෝක. ඒ තමයි,

- 1) ව්‍යුතුරුමහා රාජ්‍යය
- 2) තවිතිසාව
- 3) යාමය
- 4) තුසිතය
- 5) නිමමාණරතිය
- 6) පරනිමිත වසවර්තිය කියන දිව්‍ය ලෝක හය.

මෙම දිව්‍ය ලෝක වල ආහාර වල කිඛෙන සාණ ස්වභාවය එකිනෙකට වෙනස්ය. ආහාර ගත්තා විදියන් එකිනෙකට වෙනස්ය.

බහ්ම ලෝකයට ගියාට පසු එහි සීමාව ඉක්මවූ නිසා ඒ බ්‍රහ්මයින්ට ආහාර අවශ්‍ය තැත. ඒ බ්‍රහ්මයින්ට ජ්විතය පවතින්නේ කරම්ප සහ විත්තප රුප වලින්ය.

ප්‍රශ්නය - වක්බු ප්‍රසාදය ලග රුප කියද? 54යි.

සෙෂ්ත ප්‍රසාදය ලග රුප කියද? 54 යි

සාණ ප්‍රසාදය ලග රුප කියද? 54 යි

ජ්විහා ප්‍රසාදය ලග රුප කියද? 54 යි

කාය ප්‍රසාදය ලග රුප කියද? 44 යි

දැන් මිට අමතරව අපේ සිත ක්‍රියාත්මක වීමට ආධාරවන තැනක් තියෙනවා. ඒ තැනට කියනවා වස්තු රුපය කියලා. ඒ වස්තු රුපය ආගුර කරගෙන තමයි හිත තියෙන්නේ සහ පවතින්නේ. හටාංග සිත් පහළ වෙන්නෙන් වස්තු රුපය ආගුර කරගෙනයි. මතෙන්ද්‍රාරික සිත් පහළ වන්නෙන් එම වස්තු රුපය ආගුර කරගෙනයි. එය එක විදියට බැඳුවහම කණ්නාචියක් වගෙයි. ඒ වගේ ඔප ගතියක් තියෙනවා. එක අවස්ථාවක මෙයට මතෙන් යාතුවයි කියලත් භාවිතා කරනවා.

සමහර අවස්ථාවලදී වක්බු, සෙෂ්ත, සාණ, ජ්විහා, කාය, මත කියලා කියන විට වස්තු රුපයටත් ඒ සමග පවතින විත්ත මූලයටත් මත කියල පාවිච්ච කරනවා. එහෙම කියන්නේ එය ආගුර කරගෙන හිත පවතින නිසයි.

යම් කිසි ලෝහමය දෙයක් රත් වුණාට පසු ඒ රත් වුණ ලෝහයෙන් රස්තය නිකුත් වෙනවා. නමුත් එය පෙනෙන්නේ තැත. නමුත් එය දැනෙනවා. එය බලාගන්න විදියකුත් තියනවා.

ලයිට් එකක් තියන තැනක බිත්තියට මෙම රත් වුණ ලේඛය ලං කරහම බිත්තියේ හෙවනැල්ල වදිනවා. බිත්තියේ දුම් වගේ ජායාවක් වැටෙනවා. පහනක් පත්තු කරන විටත් පහනේ දැල්ල බිත්තියේ වැටෙන්නාක් වගෙයි. යකචියේ රස්නය යකචිය ආධාර කරගෙන මිරිගුව වගේ බිත්තියේ හැදෙනවා ජේනවා.

අන්න ඒ වගේ තමයි වස්තු රුපය ආධාර කරගෙන සිතුවිලි හැදෙන්නෙත්. නැම අවස්ථාවකදීම හිත ආධාර කර ගන්නේ වස්තු රුපයයි.

වස්තු රුපය හැදිලා තියෙන්නෙත් කර්මයෙන්මයි.

පයිවි, ආපෝ, තේපෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, සිඹා, ජ්විතිනැයි, වස්තු රුපය. මේ තමයි එතැන තිබෙන රුප සමූහය.

මෙයට වස්තු දශකයයි කියා කියනවා. මෙම වස්තු රුපය ඉතාම සියුම්ය. බලාගන්න බැරි තරමට සියුම් වූ රුප ගුණයකි.

මෙම වස්තු රුපය පවතින්නේ කයේ නිසා කාය දශකයත්, භාව රුපයක් ඇති නිසා භාව දශකයත් මෙය ආග්‍රිතව පවතිනවා. දැන් වස්තු රුපය ආගුර කරගෙන, කාය දශකයත්, භාව දශකයත් තිබෙනවා. මිට අමතරව විත්තර රුපද හටගන්නවා. සංතුර රුපද භටගනී. ආහාර රුපත් තිබෙනවා. මේ කළාප 6 ම වස්තු රුපය ආධාර කරගෙන පවතී.

අපි නිදාගන්නා විට භවාංග රුප හැදෙන්නේ මේ වස්තු රුපය අගුයේය.

වස්තු රුපය තියෙන හරිය හිතෙන් රිද්වනවා. රිද්වනවා කියල කියන්නේ, හිතට යම් කිසි තරහක්, වෙරයක්, නුරුස්සන ස්වභාවයක් ආ විට එවැනි සිතක් පහළ උනහම ඒ සිත ගින්දර වගේයි. ඇයි එහෙම කියන්නේ? ගින්දරේ ස්වභාවය තමයි ද්වන ගතිය, ප්‍රවිචන ගතිය. යම් කිසි තැනක ගින්දර පත්තු කළාට පසු ගින්දරේ කිසිම කෙලෙහි ගුණයක් තැති කම

නිසා ඒ ඉත්ත තැනම පුවිවලා දමනවා. ගින්දර හටගන්තෙන් එක තැනක. ගින්දර ඉත්තෙන් එතනමයි. හටගත් තැනමයි ඉත්තෙන් පවතින්නේ. ඉත්ත තැන රත්කරලා දවන තවන ගතිය ගින්දරවලට තියෙනවා.

යම් කිසි තැනක ද්වේශය පහළ උනහම ඒ පහළ උන තැන දවන තවන පිචිවෙන අගුරු කරන ගතිය තමයි ඒ හිතේ තියන්නේ. ඒ නිසා යම් තරහක් ඇති උනහම වස්තු රුපය ආගුව ඇති සියලුම රුප දවන පුවිවන තවන ගතිය ඇතිවෙනවා. එම නිසා විත්තජ රුප ගොඩක් පැහැදිලිව එතන තෝරුම් ගන්න පූජාවන්.

ප්‍රශ්නය : මෙත්තී සිත පහළ වුනාට පසු කෙසේද?

එවිට වස්තු රුපය ආගුත්ව ඇති රුප ගොඩක්ම ප්‍රසාදනීයයි.

ප්‍රශ්නය : යට හිත කියන්නේ කුමක්ද?

ඩරමයේ තම යටිහිත කියා දෙයක් නැත. බටහිර මිනිස්සු තමයි මය වචනය පාවිච්චි කරන්නේ.

ප්‍රශ්නය - හඳ රුපය කියන්නේත් මෙකටමද?

උත්තරය - මවි, මෙයට හඳය රුපය කියනවා. හඳය වස්තු රුපය කියනවා. වස්තු රුපය කියනවා.

දැන් වස්තු රුපය ආගුත්ව සියලුම රුප කියද? 54 යි.

ප්‍රශ්නය - වස්තු රුපය කොතනද පවතින්නේ? හඳය වස්තුවේ ලේ ධාතුව ආගුය කරගෙනයි වස්තු රුපය පවතින්නේ.

උඩ සිට බිමට වැවෙන දිය පහරකට යම් කිසි දෙයක් වැටුන විට එය පහත වතුර වැටුනු තැන, එතනම කුරකි කුරකි තියෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිත ඇග හැමතැනම ගලාගෙන යන්නේ නැතිව ඒ තැනට මිශ්‍රවෙලා එතන රදී පවතින ගුණ ස්වභාවයක් එකට තිබෙනවා. මරණයට පත් වෙන තුරුම හිත මය වස්තු රුපය ආගුයේම තමයි පවතින්නේ.

**ප්‍රශ්නය** - බටහිර ක්‍රමයට කියන්නේ සියලුම දේවල් Brain එකෙන් කරනවා කියලා නේද? නැත්තම් mind එකෙන් කරනවා කියල නේද?

**උත්තරය** - mind එකත් brain එකත් දෙකම රුපගත්මයි. උදාහරණයක් - යකචියත් රස්නයත් දෙකක් නේ. ඒ වගේ brain එකත් mind එකත් දෙකක්. ඒ ඒ තැන්වල තිබෙන විත්තජ රුප වෙනස්ය.

Brain එකෙන් කරන්නේ කායික පාලනයක් පමණයි. නැත්තම් පාලන මැදිරියයි. ගෝරයට යම් කිසි දෙයක් උනහම, උදාහරණයක් - වේදනාව, දැවිල්ල මවැනි දේ සන්නිවේදනය කරන්නේ මොලයෙන්.

මොලයෙන් පිට කරන යම් යම් සිග්නල් කුමරාවක් මගින් දැක ගන්න පුළුවන් කියල සෞයාගෙන තියෙනවා. කුමරාවකින් පේනවා තම් ඒ යන කිරණ වලට අන්තිම අඩු මට්ටකින් හරි පාටක් තියෙන්ට ඕනෑ. ඒ පාට තමයි අපට දුරශනය වෙන්නේ. එවැනි පාටක් ඇත්තම් ඒ වරණ රුපයයි. වරණ රුපයට තනිව ඉන්න බැහැ. ගුද්ධාෂ්ටකයට අයත් අනිත් රුපත් තිබිය යුතුයි.

මේ පෙනෙන ගතිය තිබෙන්නේ රුප වල පමණයි. ඒ කියන්නේ වරණ රුපයේ පමණයි. හිතේ පාටක් නෑ රුපවල වගේ. හේතුව එය අරුපියි. එම තිසා මොලයේ යම් කිසි දෙයක් රෙකොට්ඩ වෙනවනම් එය රුපයක්ය. මෙතැනදී මොලය හිත නෙවයි කියල අපි තේරුම් ගත යුතුයි.

**ප්‍රශ්නය** - ස්වාමීන්වහනස්ස අරුපී නම් එතන ගුද්ධාෂ්ටක නැහැ නේද?

**උත්තරය** - නැත. අරුපී නම් එතන රුපයක් නැත. නමුත් ඉලෙක්ට්‍රොනික් wave එකේ යම් කිසි දෙයක් දුරශනය වෙනවා නම් එතන රුපයක් ඇත.

ලදාහරණයක් හැවියට : ගසක් ගනිමු. ගස හැදෙන්නේ ගසක් විමට කරපු පිනාකින් නොවෙයි නේ. ගස කර්මයක් කරලා තැහැනේ. ලෝහ, ද්‍රව්‍ය, මෝහ කියන මූලසිත් වලින් ඉපදුනේන්ත් තැහැ. ඒ නිසා කර්මජ රුප ඒ ගස්වල තැත. එතකාට භාව රුපත් තැත. වස්තු රුප, කාය දශක, වක්බූ, සෝත, සාණ, ජීවිතා වැනි කළාප ද තැත. දැන් කර්මජ රුප පමණක් නොව විත්තත රුප ද තැත. ගස කපන කාට කැ ගහන්නේ තැහැ. කෙදිරි ගාන්නේ තැහැ. ඒ නිසා විත්තත රුප තැත. මේ ගස අල්ලපු ගස කන්නේනත් තැහැ. ඒ නිසා ආහාරජ රුප ද තැත.

දැන් ඉතුරු වන්නේ සංතුත කළාපය පමණි. ගසකට උණුසුම අවශ්‍යයි. සුළුග අවශ්‍ය යයි. අව්‍යාචි. මෙවා සංතු ගුණයන්ය. ඒ වගේම පොලොව අවශ්‍යයි. පරිසරය අවශ්‍යයි. මේ නිසා ගසකට තියෙන්නේ සංතුත ගුද්ධාෂ්ටක් පමණයි. එනම් පයිවි, අපෝ, තෝපෝ, වායෝ, වර්ණ, සන්ධ, රස, ඡිතාව කියන ගුද්ධාෂ්ටකය පමණයි.

**ප්‍රශ්නය - ආහාරජ රුප තැත්ද?** වතුර දැමීම, පෝර දැමීම ආහාර නොමෙයිද?

**උත්තරය -** එය ක්‍රියාවලියක්. ඒවා ඩීප නියාමයට, සංතු නියාමයට අයිති ක්‍රියාවලියක්.

**ප්‍රශ්නය -** ගසක් කපලා තැවත ලියලීම සිදුවන විට කුමණ ක්‍රියාවලියද?

**උත්තරය -** එය ඩීප නියාමයට අයිති ක්‍රියාවලියක්.

**ප්‍රශ්නය -** අනිත් ගබිද රුප වගේ දේවලට රුප්පන ගතිය තිබේද?

**පිළිතුර -** ඔව්, තියෙනවා. හැම රුපයක්ම ප්‍රතිවරුද්ධ ධර්ම නිසා විනාශ වෙලා යනවා. ඒ නිසා රුප්පන ගතිය ඇත.

කළාප ගැන කියන විට කළාප එක පොකුරට තිබුණට එම රුප කළාප අස්සේ තියෙන්නේ තනි තනි රුපයන්ය. කළාපයක්

ව්‍යුණා කියලා ඒවාට වැඩි කාලයක් ඉන්න පුළුවන් කමක් නැහැ. විත්තක්ෂණ 17 කදී එය නැති වී යනවා.

ගබිදය ඇති වෙන්නේ කෙසේද?

ගබිදයට හිතවත්ම කිවිටුම රුපය තමයි වායෝ ධාතුව. එම නිසා ගුද්ධාෂ්ටකයේ වායෝ ධාතුව ලැගින්ම ගබිදය උප්පාදනය වේ. වායෝ ධාතුවට අනිත් 7 දෙනා නැතිව තනියම ඉන්න බැහැ. දැන් ගබිදය ගුද්ධාෂ්ටකයට එකතු වන විට ගබිද නවකායයි කියනවා.

ප්‍රශ්නය - රුප දෙකක් එකට ගැමෙන විටද ගබිදය ඇති වෙන්නේ?

පිළිතුර - තැත.

උදාහරණක් ගනිමු. ගල් ගෙඩි දෙකක් එකට හැජ්පෙන විට ගබිදයක් ඇසේ. ගල් ගෙඩි දෙකේම ගුද්ධාෂ්ටක ඇත. ගල් ගෙඩි හැජ්පීම නිසා ගබිදය නිකුත් වන්නේ, ගල් වල ඇති පයිවි ධාතුව නිසා නෙමෙයි. වායෝ ධාතුවෙන් තමයි ගබිදය නිකුත් වෙන්නේ. වායෝ ධාතුව ගොඩික් වැඩි ගුද්ධාෂ්ටක අඩංගු ද්‍රව්‍ය වල ගබිදය වැඩියි. වායෝ ධාතුව අඩු ගුද්ධාෂ්ටක අඩංගු ද්‍රව්‍ය වල ගබිදය අඩුයි. වායෝ ධාතුව යෙදෙන ප්‍රමාණයට ගබිදය නිකුත් වෙනවා.

ප්‍රශ්නය - කාය ප්‍රසාදය කයේ හැම තැනුම තියෙනවාද?

පිළිතුර - මවි, කාය ප්‍රසාදයට දැන ගැනීමේ හැකියාව තැත. කිසිම ප්‍රසාදයකට දැන ගැනීමේ හැකියාව තැත. අපි වක්වූ ප්‍රසාදයෙන් දැන ගන්නා කිවිවට කිසිම ප්‍රසාද රුපයකට දැන ගැනීමේ හැකියාව තැත. ප්‍රසාද රුප වලට ජේනවා කිවිවෙන් ඒක ධර්ම විරෝධ වෙනවා. ප්‍රසාද රුපයන්ගේ ඉපදීම කර්මජ වශයෙනුයි සිද්ධ වෙන්නේ. ප්‍රසාද රුප අයන් වන්නේ රුප ගොඩිවිය. රුප වලට දැන ගැනීමේ හැකියාව කිසිසේන්ම නැත. දැන ගන්නා හැකියාව හෙවත් දැනගන්නා ගක්තිය ඇත්තේ විස්සුනාණ වලට පමණයි.

කාය ප්‍රසාදයන් කර්මයෙන් හටගත් දෙයක් වන අතර එය රුපෙයක්.

අප පරිසරයේ හතර වට්ටීම භාණ්ඩ ඇත. එනම් ගුද්ධාෂ්ටක කලාප ඇත. හතර වට්ටීම රුප තියෙනවා. කාය වික්ද්‍යාණයට මේ හතර වට්ටීම තිබෙන රුප සියල්ලම දැනගත්ත බැහැ. කයේ හැඳුවෙන කොටස පමණයි කාය වික්ද්‍යාණයට දැන ගත්ත පුළුවන් වන්නේ. මේ කාය ප්‍රසාදය කියන්නේ පයිවි, තේජේ, වායෝ කියන රුප ස්වභාව තුන හැඳුවෙන තැන මිසක, දැනගත්ත එක නෙමෙයි. ඒ හැඳුවීම ස්පර්ශ වීම නිසා තමයි වික්ද්‍යාණය ඇතිවන්නේ. වික්ද්‍යාණයට තමයි හැඳුප්පන බවත්, රුපයේ තිබෙන ස්වභාවයන් දැන ගත්ත පුළුවන් වෙන්නේ.

ප්‍රශ්නය - විත්තය කියන්නේ නාමදී? රුපද?

ලත්තරය:- සිත කියන්නේ නාමය.

විත්ත + ජ = සිත නිසා හට ගත්ත

|          |         |                                               |
|----------|---------|-----------------------------------------------|
| 1) පයිවි | 5) වර්ණ | සිත නිසා<br>මේ අෂ්ටක<br>කලාපය<br>පහළ<br>වී ඇත |
| 2) ආපේ   | 6) ගත්ධ |                                               |
| 3) තේජේ  | 7) රස   |                                               |
| 4) වායෝ  | 8) මිජා |                                               |

මෙවා හෝතිකයි. මේ සිද්ධිය අපි ප්‍රායෝගිකව බලමු.

අපි රුප දෙස බලන හැම වෙලාවකදීම, රුප එකක් දෙකක් ඉස්මතු වෙලා වැඩියෙන් පේනවා. අනිත් ඒවා එහෙම ඉස්මතු වී පේන්නේ නෑ.

උදාහරණයක් හැටියට: - තේ එකක උණු ගතිය, කිරී රස ගතිය, සිති රස ගතිය වැඩියෙන් දැනෙනවා. එනම් ඉස්මතු වී පේනෙනවා දැනෙනවා. නමුත් තේ එකක් තේ ගතිය, වතුර ගතිය

තිබුණට ඒවාට වඩා ඉහත කියපු දේ ඉස්මතු වී තේරෙනවා දැනෙනවා.

මේ වගේ තේ එක් ගති දෙක තුනක් ඉස්මතු වී ඇත්තම් අනිවාරයෙන්ම එතන අනිත් ගතිද තියෙනවා.

මේ මහත්මයා තමන්ගේ අත නොදුට මිරිකන්න බලන්ට. දැන් තමන්ට දැනෙන්නේ කුමක්ද? මේ අතේ තිබෙන තද ගතිය සහ රස්නේ ගතිය දැනෙනවා තේදි? මෙම තද ගතිය රස්නේ ගතිය දැනුනේ සංකුවෙන්ද, ආහාර නිසාද තැන්තම දැන් ඔය තිබෙන හිත නිසාද? හිත නිසා හිත තමයි මෙම එතන තිබෙන ක්‍රියාවලිය සිදුවෙන්නේ. මේ හිත නිසා එතනට එන, එතන මතුවන රුප තමයි අපිට දැනුණේ. එනම් ඒවා විත්තර රුපයෝයි. මෙම විත්තර රුප හැදෙන්නේ අනිත් රුප කළාප සම්ගයි. එම රුප කළාප යට කර ගෙන තමයි ඉහත ක්‍රියාවලිය මතුවන්නේ.

තවත් උදාහරණයක්? අපි දත් හපන කොට තොතිබුණ තද ගතියක් එතන ඇති වූණා. එම තද ගතිය ඇති වූණේ සිතින් තෙරපත නිසයි. ඒ කියන්නේ එතන විත්තර රුපයක් පහළ වූණා කියන එකයි.

අවසානය

සැමට ධර්ම අවබෝධය වේවා!

## බරුම දේශනාව

මාත්‍යකාව : රුප කලාප දෙවැනි කොටස  
දේශකයාණන් වහන්සේ : පූජ්‍ය සහ්තේ ජ්‍යාලංකාර  
ස්ථානය : මික්ලන්චිං, ශ්‍රී ලංකාරාම විභාරස්ථානය

දිනය : 2015-08-15

15

## රුප කලාප

2 වෙනි කොටස

පරමාර්ථ වශයෙන් රුප 28 ක් තියෙනවා. මෙම රුප වලට තනියම පවතින්න නොහැකියි. සැම වෙලාවකදීම තවත් රුපයකට ගිලිලයි මේවා පවතින්නේ. එසේම රුප වලට රුප්පන ගතියක්ද තිබෙනවා. රුප්පනය කියන්නේ ප්‍රතිවිරැද්‍ය රුපයන්ගෙන් වෙනස් වී යන ගතියයි.

ලදාහරණයක් - පස් වලට වතුර දැමු විට වතුර නිසා පස් වල ස්වභාවය වෙනස් වේ. වතුර වල ස්වභාවය පස් නිසා වෙනස් වේ. දෙදෙනාගේම මුලින් තිබු ගති ස්වභාවයන් වෙනස් වී ගොස්ය. එසේම රුප වලට හිතක් නොමැත. එනිසා ඒවාට හිතන්න බැරිය. දැනීමක් ද තැත. එනිසා ඒ රුපවලට අනෙක් දේවල් දැනගත්තටත් නොහැකිය.

## අවිනිඩ්හෝග රුප

අවිනිඩ්හෝග රුප යනු වෙන් කළ නොහැකි රුපයන්ය. මේවා 8 කි. ඒවා තම් - පයිටි - ආපෝ - තේලෝ - වායෝ - වර්ණ - ගන්ධ - රස - මිත්‍ර. මෙම රුප වික එක පොදියටයි තිබෙන්නේ. මේවා එකිනෙකාගෙන් වෙන් කළ නොහැක. නමුත්

ප්‍රබල සමාධිගත සිතකට මෙම රුප එකිනොකාගෙන් වෙන් කොට හදුනා ගැනීමට නම් හැකිය. මෙම රුප රාජියට, රුප කළාපයට අෂේශ කළාපයයි කියනවා. නමුත් හිතට පුළුවනි මෙම රුප වෙන් වෙන්ව හදුනා ගන්න.

1) ඇසක ඇති දශක කළාපය.

පයිවි - ආපෝ - තේජේ - වායෝ - වර්ණ - ගන්ධ - රස - ඕජා - ජීවිතින්දිය - වක්වූ ප්‍රසාදය

2) නාසයට ඇති දශක කළාපය.

පයිවි - ආපෝ - තේජේ - වායෝ - වර්ණ - ගන්ධ - රස - ඕජා - ජීවිතින්දිය - සාණ ප්‍රසාදය

3) කණට ඇති දශක කළාපය.

පයිවි - ආපෝ - තේජේ - වායෝ - වර්ණ - ගන්ධ - රස - ඕජා - ජීවිතින්දිය - සෝත ප්‍රසාදය

4) දිවට ඇති දශක කළාපය

පයිවි - ආපෝ - තේජේ - වායෝ - වර්ණ - ගන්ධ - රස - ඕජා - ජීවිතින්දිය - ජීවිභා ප්‍රසාදය

5) ගේරයට ඇති දශක කළාපය

පයිවි - ආපෝ - තේජේ - වායෝ - වර්ණ - ගන්ධ - රස - ඕජා - ජීවිතින්දිය - කාය ප්‍රසාදය

6) ස්ත්‍රී භාව දසක කළාපය

පයිවි - ආපෝ - තේජේ - වායෝ - වර්ණ - ගන්ධ - රස - ඕජා - ජීවිතින්දිය - ස්ත්‍රී භාව රුපය

7) පුරුෂ භාව දසක කළාපය

පයිවි - ආපෝ - තේජේ - වායෝ - වර්ණ - ගන්ධ - රස - ඕජා - ජීවිතින්දිය - පුරුෂ භාව රුපය

## 8) වස්තු රුප දශක කලාපය

පයිවි - ආපෝ- තේජෝ - වායෝ - වර්ණ - ගන්ධ - රස - ඕජා - ජීවිතින්දිය - වස්තු රුපය

එසේම ජීවිත තවකය යනුවෙන් තවත් තවක කලාපයක් ඇත. එහි ඇත්තේ රුප 9 කි.

එනම් පයිවි - ආපෝ - තේජෝ - වායෝ - වර්ණ - ගන්ධ - රස - ඕජා - ජීවිතින්දිය.

මෙම රුප කලාප වල රුප 10 ක් අඩංගු වෙනවා. ගොච්චල් වශයෙන් සැලකුවාම 8 යි.

රුප 9 ක් අඩංගු ගොච්චල් 1 කි.

මෙම සියලුම කලාප වලට කර්මයෙන් හට ගත් රුප කලාපයයි කියා කියනවා.

මෙම කලාප 9 ය භාවනාවක් වශයෙන් මෙහෙති කිරීම  
නමෝ තස්ස හගවනෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!!!

වෙන්කළ තොහැකි රුප 8 ද, ජීවිත රුපයද, වක්මු ප්‍රසාද රුපයද, යන රුප 10 ය කර්මයෙන් හට ගත්තා වූ වක්මු දශක රුප කලාපය නම් වේ.

වෙන්කළ තොහැකි රුප 8 ද, ජීවිත රුපයද, සේතු ප්‍රසාද රුපයද, යන රුප 10 ය කර්මයෙන් හට ගත්තා වූ සේතු දශක රුප කලාපය නම් වේ.

වෙන්කළ තොහැකි රුප 8 ද, ජීවිත රුපයද, සාණ ප්‍රසාද රුපයද, යන රුප 10 ය කර්මයෙන් හට ගත්තා වූ සාණ දශක රුප කලාපය නම් වේ.

වෙන්කළ තොහැකි රුප 8 ද, ජීවිත රුපයද, ජීවිහා ප්‍රසාද රුපයද, යන රුප 10 ය කර්මයෙන් හට ගත්තා වූ ජීවිහා දශක රුප කලාපය නම් වේ.

වෙන්කළ නොහැකි රුප 8 ද, ජීවිත රුපයද, කාය ප්‍රසාද රුපයද, යන රුප 10 ය කර්මයෙන් හට ගන්නා වූ කාය දශක රුප කලාපය නම් වේ.

වෙන්කළ නොහැකි රුප 8 ද, ජීවිත රුපයද, ස්ත්‍රී භාව රුපයද, යන රුප 10 ය කර්මයෙන් හට ගන්නා වූ ස්ත්‍රී භාව දශක රුප කලාපය නම් වේ.

වෙන්කළ නොහැකි රුප 8 ද, ජීවිත රුපයද, පුරුෂ භාව රුපයද, යන රුප 10 ය කර්මයෙන් හට ගන්නා වූ පුරුෂ භාව දශක රුප කලාපය නම් වේ.

වෙන්කළ නොහැකි රුප 8 ද, ජීවිත රුපයද, හඳුය රුපයද යන රුප 10 කර්මයෙන් හට ගන්නා වූ වස්තු දශක රුප කලාපය නම් වේ.

වෙන්කළ නොහැකි රුප 8 ද, ජීවිත රුපයද යන රුප 9 ය කර්මයෙන් හට ගන්නා වූ ජීවිත නවක රුප කලාපය නම් වේ.

දැන් රුප කලාප කියක් තිබෙනවාද? රුප කලාප 9 සි. වෙන්කළ නොහැකි රුප කියපු ගමන් මතක් වෙන්ට ඔහා, එනම් ගුද්ධාෂ්ටකයයි. ඒවා මොනවද? පයිවි - ආපෝ- තේජෝ- - වායෝ- වරුණ - ගන්ධ - රස- ඕජා. මෙයට අවිනිඛීහෝග රුප යයි කියනවා.

එතකොට අපි දැන් දන්නවා කර්මයෙන් හට ගන්නාවූ රුප කලාප 9 ක් තිබෙන බව.

දැන් අපේ ගරිරයේ තිබෙන වක්ඩු ප්‍රසාද රුප කලාපය ඇශේද,

ජීවිභා ප්‍රසාද රුප කලාපය දිවේද,

සාණ ප්‍රසාද රුප කලාපය නාසයේද,

සෝත ප්‍රසාද රුප කලාපය කනේද,

කාය ප්‍රසාද රුප කලාපය කයේද,  
 ස්ත්‍රී භාව රුප කලාප ස්ත්‍රීන්ගේද,  
 පුරුෂ භාව රුප කලාප පුරුෂයන්ගේද,  
 හඳය වස්තු රුප කලාපය දෙගාල්ලන්ගේමද හිබෙනවා.  
 තවද ජීවිත නවක රුප කලාපයකද ඇත.  
 ඉහත කි රුප කලාප 9 යම කර්මයෙන් හටගන් රුපයන්ය.

### අවසාන රුප කලාපය

කෙනෙක් භාවනා කරමින් සිටිනවයි සිතමු. එයා මෙහෙම හිතනවා. "මට ඔක්කොම කරදර හිත නිසයි" කියල. දැන් එයා හිතට බැන බැන දොස් කියමින් හිත එපා කරවනවා කියල හිතමු. දැන් එයාගේ භාවනාව "මට හිත එපා, එපා හිත, එපා හිත" යනුවෙති. මෙකට පාලි භාජාවෙන් කියන්නේ 'දි සංඝාව යි' 'දි' කියල කියන්නේ පාලි භාජාවෙන් පහත් කරලා සලකන එකයි. හිත අප්‍රිය කරනවා. මෙයා එපා කිවිවේ හිතට විතරයි. මෙයා මැරෙනවා. මරණයට පත්වන තෙක් මෙයා එපා කිවිවේ හිතට පමණයි. රුපයට එපා කිවිවේ තැහැ. රුපය පිළිකුල් කළේ නෑ. රුපයේ දොස් සැලකුවේ නෑ. මෙයා අවු 79 ක් පමණ ආසුෂ විදාලා, මේ තැනැත්තා මරණයට පත් වූණා කියලා සිතමු. මෙයා මරණයට පත් වන මොහොත්දී හිත මරණාසන්න විත්ත විටියේ නවතිනවයි සිතමු.

මේ විත්ත විටියේ ගක්තියෙන්, කර්ම බලයෙන් එයාට ඇගක් භැදෙනවා. නමුත් හිතක් හටගන්නේ නෑ. එයා මේ කිටිටුව පළාතක නෙමෙයි ඉපදෙන්නේ. එනම් බ්‍රහ්ම ලෝකයේ. කිසිම දෙයක් මෙයාට හිතෙන්නේ නෑත. මේ රුපය ගන්න මිනිස් ලොව අවුරුදු 79 යයි ජීවත් වූණේ. මෙයාගේ ගරිරය ඉතාමත් සියුම් එකක්. මේ ගරිරය ස්ත්‍රීයෙකුගේදී, පුරුෂයෙකුගේදී නොවේ, ඉතාම පූක්ෂම ගරිරයක්ය. වක්ඛ, සෝත, සාණ, ජීවිහා, කාය,

ස්ත්‍රී භාව රුප, පුරුෂ භාව රුප ඒ මොකවත් ඒකේ තැනැ. දැන් ඉතිරිව ඇත්තේ ජ්‍යෙෂ්ඨ නවක කලාපය පමණයි. කලින් කියපු රුප කලාප වලින් කලාප 8 ක්ම තැනැ. ඇත්තේ පයිචි, ආපෝ, තේලෝ. වායෝ, වර්ණ, ගන්ධ, රස ඩිජා සහ ජ්‍යෙෂ්ඨින්දිය පමණයි.

මේ ආකාරයට ජ්‍යෙෂ්ඨ නවක කලාපය තමයි ඒ මූහ්ම ලෝකයේ තියෙන්නේ. මෙයාට වින්දනයක් තැනැ. ඉර පැව්චට දැනෙන්නේ තැනැ. කිසිම දෙයක් ඇගෙන්නේ තැනැ. මෙය මූහ්මයෙක් හැරියට මූහ්ම ලෝකේ කල්ප 500 ක් ඉන්නවා. කල්ප 500 ඉවර උනහම මෙම රුපය තැනි වෙනවා. තැවත පෙර මිනිස් ලොව නවත්තපු තැනින් හිතත් රුපයන් ඇතිව ඉපදෙනවා. එයා නැවත මිනිස් ලොවට එන විට, එයා සමග භාවනා කරමින් සිටි අතෙක් අය භාවනා කරලා තිවනට පත්වෙලා ඉවරයි. එහෙම වෙන්ව පුළුවන්. මේ තැනට බුදුහාමුදුරුවෝ කිවිවේ අභව්‍යය තලය කියලයි.

මෙන්න මේ ආකාරයටයි ජ්‍යෙෂ්ඨ නවක කලාපය ඇතිවීමෙන් සිදුවන ප්‍රතිථිලය.

**ප්‍රශ්නය - මෙය මිත්‍යා දෘශ්ටිය නිසා සිදු වීමක්ද?**

**උත්තරය -** එයා කරම, කරම එලය විශ්වාස කරනවා. ඒනිසා කම්මිස්ස්සකත සම්මා දිවියිය තිබෙනවා. නමුත් එයා හිතන්නේ එතනයි විමුක්තිය තියෙන්නේ කියලා. මෙම භාවනා කුමය ලෝකයේ තියෙන දෙයක්. ඒ වූණාට එයාට තැත්තේ තිවන් දැකීමට හේතුවන සම්මා දෘශ්ටියයි.

**ප්‍රශ්නය -** ස්වාමීන්වහන්ස, නාමයන් රුපයන් දෙකම එපා කියල භාවනා කරන්න පුළුවන්ද ?

**උත්තරය -** පුළුවනි, රුපය එපා කීමත්.... නාමය එපා කීමත් .... එය එක්තරා කුමයකටයි සිද්ධ වෙන්නේ. හතරවෙනි දානායට ගිහින් තමයි එය කරන්ට පුළුවන්. නමුත් විමුක්තියක් තැනැ. මෙම භාවනාව යෝගී භාවනාවක්.

මෙතන රුප 9 යකි. මේ රුප කලාප හිතෙන් හට ගන්නවා. මෙම කලාපයට කාය විස්සුකුත්ති නවක කලාප යයි කියනවා. එනම් ගුද්ධාජ්වලකය සහ කාය විස්සුකුත්ති යන රුපයන්ගෙන් යුත්ත කලාපය.

අපි බලම් දැන් කාය විස්සුකුත්තිය කියන එක තුවණින් තෝරා ගන්න පිළිවෙළ.

කෙනෙක් ලංකාවේ සිට නවසීලන්තයට ඇවිත් ජ්වන් වෙනවා. වික කළකට පසු තවත් ලාංකිකයෙක් පළමු වැන්නාට මූණ ගැහෙනවා. දැන් දෙවැන්නා පළමු වැන්නාට තමන් හඳුන්වා දදනවා.

“මම ලංකාවේ බොහෝම මහන්සියෙන් ධනය උපයා ගත්තා. මම මැණික් ව්‍යාපාරයක් කරපු කෙනෙක්. මට විශාල ගෙයක් කන්ද උඩක තිබුණා. එම ගෙදර දොරවල් වලට මැණික් හයි කරලදී තිබුණේ. ඒ වගේම මට වටිනා වාහන තිබුණා. මට අලිත් හිටියා. එකෙක් තොන්ඩ් ගැහුවා කකුල ගලක හැජ්පිලා” මේ වගේ විශාල කතාවක් කරගෙන යනවා.

මේ ආකාරයට එයාගේ ජ්විත කතාව පළමු වැන්නාට කියනවා. පළමු වැන්නා මේ කතාව අහගෙන ඉදාලා වචනයක්වත් කතා තොකර, මළව වනන එකම විතරක් කරනවා. නමුත් ඔහු මේ කතාව නොදුට අහගෙන හිටියා.

එතැනැදී පළමු වැන්නා ඔව්ව වන වනා අගවන්නේ, මේ නම් නොදුට තෙම්පරායු කරපු, නොදුට හෝදුට හදපු බොරුවක් බවයි. මේ ඔව්ව හෙලවීම අස්සේ තියෙන්නේ විස්සුකුත්ති භාෂාවක්. කයෙන් අගවන විස්සුකුත්ති භාෂාවයි. මෙයට කියනවා කාය විස්සුකුත්තිය කියලා.

ඒ වගේම ලංකාවේ පොලිස් හටසින්ද විස්සුකුත්ති භාෂාවෙන් තමයි මාර්ගය හසුරුවන්නේ. වචන වලින් තැකුව කය භාවිතා

කර සංඡා දීමයි. මෙම කාය විස්කේස්ත්තිය රුප හදන ගතිය තියෙන්නෙන් හිතේ. එම නිසා මෙම කලාපයද විත්තත් රුප කලාපයක්.

දැන් මීලගට විත්තත් රුප කලාප දෙකක් කියවෙනවා.

3). පයිචි - ආපෝ - තේජේ - වායෝ - වරණ - ගන්ධ - රස - මිජා - වලි විස්කේස්ත්තිය - ගබ්දය

මෙතන රුප 10 ක් අඩංගුයි. වලි විස්කේස්ත්තිය කියන්නේ වචනයෙන් අගවන, වචන ගබ්දයෙන් අගවන අදහසයි. එය මේ විදියට තෙරුම් ගනිමු. අපි වචන කතා කරන විට එතන භාජාමය ලක්ෂණයක් තියෙනවා.

උදාහරණ - යකඩයක් බිමට වැටීම,

අකුණු ගැසීම

මනුෂ්‍යයෙක් කැ ගැසීම.

මෙම කරුණු තුන ගැන හිතලා බලන්ව. යකඩය බිමට වැටෙන විට ඒ තුළ කියන භාජාවක් නැත. ඒ වගේම අකුණු ගහන විටන් ඒ තුළ කියන භාජාවක් නැත. තමුත් මනුෂ්‍යයෙක් කැ ගහන විට ඒ තුළ, ඒ කැ ගැහිල්ල තුළ, දුකක් හෝ සතුවක් හෝ යම් අදහසක් ගැවීලා තියනවා. යම් අදහසක් කැවීලා තියනවා. එකට තමයි කියන්නේ වලි විස්කේස්ත්තිය කියලා. එතැනිදී වචනයක් ප්‍රකාශ කළේ නැති උනත්, ගබ්දයෙන් සංඡාව හඳුනා ගත හැකියි. මෙයත් විත්තත් රුප කලාපයෙකි.

4). පයිචි - ආපෝ - තේජේ - වායෝ - වරණ - ගන්ධ - රස - මිජා - ලහුතා - මුදුතා - කම්මස්කේස්තා

මෙහිදී ගුද්ධාපේටකයට තවත් රුප 3 ක් එකතු වී සැදෙන විත්තත් රුප කලාපයක් තිබෙනවා. මෙයට එකාදෙක කලාපය යයිද කියනවා.

ලහුතා, මූදුතා, කම්මක්ස්සුතා පැහැදිලි කරමු.

අපි දැන් හාවනා කරනවයි හිතමු. ආහාර පාන ගත්තයින් පසු ගරීරය රඟයි. ගොරෝසුයි. නමුත් හාවනා කරන විට අපේ ගරීරය සන්සුන්ව, හිතද සන්සුන්වෙලා මඟ ගතියක් ඇතිවෙනවා. මෙයද සිදු වන්නේ විත්තර වශයෙනුයි. එනම් හිත නිසයි. නමුත් මෙම කලාප දැනටමත් ගරීරයේ තියෙනවා. හාවනා කරන කොට ඒවා ප්‍රකට වෙනවා.

ලහුතා යනු සැහැල්ල ස්වභාවයයි.

මූදුතා යනු මඟ ස්වභාවයි.

කම්මක්ස්සුතා යනු තැවෙන ස්වභාවයයි. (ක්‍රියා කර හැකි ස්වභාවය)

මෙහි 'තා' කියලා හාවනා කරන්නේ ස්වභාවය, බව කියන අදහසින්.

5). තවත් විත්තර රුප කලාපයක් තිබෙනවා. එහි රුප 12 ක් අඩංගුයි. මෙයට ද්වාදස කලාපය යයි කියනවා. එහිදී ගුද්ධාෂ්ටකයට තවත් රුප 4 ක් එකතු වෙනවා.

එනම් - ලහුතා - මූදුතා - කම්මක්ස්සුතා - කාය වික්සුත්තිය.

යන එන විටත්, හාජාවක් හැසිරවීමේදී සහ කතා කරන විට, කාය වික්සුත්තිය අවශ්‍ය වේ. ලහුතා, මූදුතා, කම්මක්ස්සුතා යන තුනම එකටයි තියෙන්නේ. කාය වික්සුත්තිය කියන්නේ හාඡා ස්වරුපයක්. ප්‍රකාශන ගක්තියක්, ප්‍රකාශන ගතියක්.

කම්මක්ස්සුතා කියන්නේ ක්‍රියා කරන ගක්තියයි.

කාය වික්සුත්තිය හා කම්මක්ස්සුතා යනු ධර්මතා දෙකක්.

6). මීළගට අවසන් රුප කලාපය ගනීමු. එහි රුප 13 ක් තියෙනවා. එය 'තේරසක' කලාපය තමින් හඳුන්වනවා.

මෙහිදී ගුද්ධාජ්ට්ටකයට තවත් රුප 5 ක් එකතුවෙනවා.

පයිචි - ආපෝ - තේපෝ - වායෝ - වර්ණ - ගන්ධ -  
රස - ඕජා - ගබිදය - ලහුතා - මුදුතා - කම්මක්කුතා - කාය  
වික්කුත්ති

මෙතන රුප 13කි.

මෙතන වච්ච්චුත්තියන් කාය වික්කුත්තියන් ඇත.

වච්ච්චුත්තිය ඇති වන අයුරු.

ලදාහරණයක් - කුඩා ලමයෙක් ගහක් උඩිට තැග්ග විට අම්මා  
බොහෝම කරුණාවෙන් ලමයට කියනවා, ගහන් බහින්න  
කියලා. එතන වච්ච්චුත්තියක් තියෙනවා. එම වචනයේ  
පයිචි - ආපෝ - තේපෝ - වායෝ - වර්ණ - ගන්ධ - රස - ඕජා  
- ගබිදය සහ වච්ච්චුත්තිය තියෙනවා.

ඒත් දැන් ලමයා ගහන් බහින හැඩක් තැහැ. දැන් අම්මා  
කේටුවක් අරගෙන සැරෙන් කියනවා බහින්න කියල. ඒත්  
ලමයා ගහන් බහින්නේ තැහැ. දැන් අම්මා කේටුවත් විසි  
කරලා බොහෝම ආදරන් කියනවා “ප්‍රතේ බහින්න කියල”  
නොයෙකුත් උපතුම වලින් වචන ප්‍රකාශ කරනවා. නොයෙකුත්  
දේවල් අරන් දෙන බවත් කියනවා. මේ විදියට ආදරයෙන් කතා  
කරනවා. දැන් එතන සිදුවන්නේ මොකද්ද? එම ගබිදය තුළ  
මෘදු ගතිය, ලහුතා ගතිය, කම්මක්කුතා ගතිය. ඔය සියල්ලම  
තියෙනවා. ගබිදයට මෙම රුප ටික එකතු කරලා ප්‍රකාශ කරනවා.  
එවිට ලමයා ගහන් බහිනවා.

මෙතන මේ රුප කළාප පහළ වූනේ හිතෙන්. එනම් අම්මගේ  
ගබිදය ඇතුළත තමයි මේ මෘදු ගතිය, සෞම්‍ය ගතිය තියෙන්නේ.  
ගබිදය ඇතුළත අදහස ගැඩි වෙලා තියෙනවා.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස, ගබිදයක් පිට කළ යුතුමද වච්ච්චුත්තිය සිදු කිරීමට. හිතෙන් අදහස ගොනු කරගෙන  
ඉන්න විට වච්ච්චුත්තිය සිදු වෙනවද?

**උත්තරය** - ඔව්, විවිධ සිදු විමට වචන පිට කළ යුතුමයි. හිතේ තිබුදෙනුට විස්කේත්තිය ක්‍රියාව සිදුවන්නේ නැ. හිතෙන් හඳුගෙන ඉන්න ඒවා මගෙන්මය ධර්මයි. සිතල වචනය පිට කළ යුතුමයි, විවිධ සිදු වෙන්ට. එනම් ඉස්සර වෙලා හිතලා රීට පසු රුප වික නිෂ්පාදනය කරනවා. ඒ නිසා තමයි මේ රුප විත්තර රුප කියල කියන්නේ.

**ප්‍රශ්නය** - කතා කරන්න බැරි කෙනෙකුට විවිධ සිදු වේද?

**පිළිතුර** - කතා කරන්න බැරිය යනුවෙන් කියන්නේ වචන සීමා සහිත බවයි. අ....අ....අ...කියනෙකාට එතන විවිධ සිදුකේත්තිය තියෙනවා. නමුත් අනිත් අයට තේරුම් ගැනීමටය බැරි ලෝක සම්මුතියට අයත් වචන හෝ ගබඳ මහුගෙන් පිට වෙන්නේ නැති නිසා.

**ප්‍රශ්නය** - ස්වාමීන් වහන්ස, ලුහුතා, මුදුතා, කම්මස්සුක්කතා යන රුපත් එකටමද පවතින්නේ.

**පිළිතුර** - ඔව්, ඒ රුප තුනම නිතරම පවතින්නේ එකටයි.

දැන් ඔක්කොම රුප කලාප පිළිබඳව හිතමු.

- 1). කර්මත රුප කලාප 9 දි.
- 2). විත්තර රුප කලාප 6 දි.
- 3). ජීවිත නවක කලාපය තිබෙන්නේ බුහ්ම ලෝකයේ පමණයි.

ඔක්කොම කර්මත රුප කලාප 9 යකි. මෙහි නවක කලාපය බුහ්ම ලෝකයේ තිබෙනවා. ඉතිරි කලාප 8 මිනිස් ලොව ඇතේ.

පිරිමියකුගේ ගරීරයේ ස්ත්‍රී භාව රුප කලාපය නැත. ස්ත්‍රීයකුගේ ගරීරයේ පුරුෂ භාව රුප කලාපයත් නැත. එම නිසා ස්ත්‍රීයකගේ ගරීරයේ ඇත්තේ රුප කලාප 7 කි. එමෙසම පුරුෂ ගරීරයේ ඇත්තේත්ත් රුප කලාප 7කි.

මූල සක්වලම ඇති සතුන්ගේ රුප කලාපයන් මෙයින් පෙන්නුම් කරනවා.

ප්‍රශ්නය - බුහ්ම ලෝක වලත්, කාම ලෝක වලත් මෙම රුප කලාප මේ විදියටමද පවතින්නේ?

උත්තරය - බුහ්මයන්ට බුහ්ම ගරීරය තියෙන්නේ. දෙවියන්ට දිවා ගරීරයක් තියෙන්නේ. මනුෂයන්ට මනුෂය ගරීර තියෙන්නේ. මනුෂයයින්ගේ ගරීරවල, කර්මජ රුප විශේෂ ආහාරජ රුපත් වැඩියි. මනුෂයන්ගේ ගරීරයේ කර්මජ රුප පැවතෙන්න නම් ආහාරජ රුප වැඩියෙන් තිබිය යුතුයි. ආහාරජ රුප ලැබෙන්න ලැබෙන්න තමයි කර්මජ රුප පවත්තන්ට පුළුවන් වෙන්නේ. ඒ නිසා සැම විටම ආහාරජ රුපවල උපස්ථිතිනය ලැබෙනවා කර්මජ රුප වලට. මිනිස් ගරීරය කර්මජ රුප වලින් පටන් ගන්තන් ආහාරජ රුප වලින් එය දියුණු වෙනවා පවතිනවා. නමුත් දිවා ගරීරයේ ආහාරජ රුප අඩුයි. කර්මජ රුප වැඩියි. එට හේතුව දෙවියන්ගේ ගරීරයේ කර්මජ රුපවල ගක්තිය වැඩියි. ඒ නිසා දෙවියන්ට ඒ අවශ්‍ය ආහාරජ රුප අඩුවෙන් ලැබුණන් ප්‍රමාණවත් වෙනවා. පොඩිඩක් කැම ගන්තහම ප්‍රමාණවත්ය. එම ආහාර වලට දිවා අමතයයි, දිවා ඕනෑම යැයිද කියනවා. බුහ්මයන්ට කැම ගැනීල්ලක් නැත. ඔවුන්ට ඇත්තේ එත්ත ප්‍රීතියයි.

බුහ්මයන්ගේ ආහාරය මේ සිනේ පවත්වන්නා වූ ප්‍රීතියයි.

එක් අවස්ථාවක බුදුහාමුදුරුවේව් දේශනා කරනවා "පිතිහක්බා භවිස්සාමි, දේවා ආහස්සරා යථා" කියල. ඒ කවුරු විශේද? ආහස්සර බඟ ලොට බුහ්මයන් විශේද.

ප්‍රශ්නය - දෙවියන්ටත් රුප කලාප තියෙනවද?

පිළිතුර - ඔව්, දෙවියන්ටත් රුප කලාප තියෙනවා.

බුහ්මයින්ට භාව රුප කලාප නැත. දෙවියන්ට ඇත. එසේම දුගති සතුන්ටත් භාව රුප කලාප ඇත. දිවා ලෝකයේ දිවා

පුත්‍රයා, දිව්‍යාංගනාව, මේ අපුරින් නම් කරන්නේ හාට රුප ඇති තීසයි.

ප්‍රශ්නය - යම් කිසි අකුසල කර්මයක බලපැමක් නිසාද ස්ත්‍රී හාට රුපය ලැබෙන්නේ.

පිළිතුර - ඔව්, ස්ත්‍රී හාට පුරුෂ හාට රුප දෙකම ලැබෙන්නේ ඒ ඒ කර්මවල විපාක හැටියට.

ස්ත්‍රී හාට රුපය කියන්නේ කර්මජ රුපයක්. මේ නිසා ස්ත්‍රී හාට රුපයටත් පුරුෂ හාට රුපයටත් අඩු වැඩි වශයෙන් කර්ම විපාක දීමක් තිබෙනවා. හේතුව හාට රුප යනු කර්මජ රුපයෝ යි. එවැනි හාට රුප ලැබුනයින් පසු එම එක් එක් හාට රුප වලට අඩු වැඩි වශයෙන් සැපු වශයෙන් හෝ දුක් වශයෙන් හෝ කර්මය විපාක දිය හැකියි. ඒකට කර්මයෙන් හැඳුණ රුපයන් තියෙනවා.

පුරුෂ හාට රුපයට අදාළ කුසල් අකුසල් කරමින්, ස්ත්‍රී හාට රුපයට අදාළ කුසල් අකුසල් කරමින් විපාක දීමට අවශ්‍ය එම පරිසරය නැත්තම්, එම කර්මයන් අහොසි වේ. එම කර්මයෙන් මිදෙයි.

කර්මයෙන් රුප පරිසරයක් හැඳුනයින් පසුව, ර්ට අදාළව එකතු පුණු කර්ම, විපාක දීමට සූඩූ අවස්ථාවකදී ඉදිරිපත් වෙනවා.

එසේම කාන්තාවන්ට හැදෙන ලෙඩිත් පුරුෂයින්ට හැදෙන ලෙඩිත් වෙන් වෙන්ට තිබෙනවා. ඒ නිසා එවැනි ලෙඩි දුක් ඇති වන්නේ ඒ ඒ අදාළ කර්ම වලිනුයි.

කාන්තාවකගේ ප්‍රධාන ලක්ෂණය තමයි තම ගරීරය එපා නොකිරීම. ඒකට අධිමෝක්ෂය යයි කියනවා. කාන්තාවන් හැම දේම පළදින්න කුමතියි. එය කාන්තාවන්ගේ ස්වරුපයයි. එසේම කාන්තාවකගේ ජ්විතියකට එම ගරීරයට අවෙනික දුක් සමුදායක් තියෙනවා. පුරුෂයන්ට එහෙම නැත. ස්ත්‍රීන් ජ්විතියේ සැම වෙලාවකදීම ඇාති වියෝගයෙන් යුක්තයි. අවුරුදු 16 - 20 පසු

කාන්තාව උපන්නා වූ ගෙයින් අයින් වෙනවා. එය කාන්තාවන්ට ආවේනිකයි. සහෝදර සහෝදරීයන්ගෙන් අයින් වෙන්ට සිද්ධ වෙනවා.

එම තිසා කුමති අය කාන්තා ගතියෙන් මිදෙන්න කුසල් කිරීමෙන් ප්‍රාර්ථනා කළ යුතුයි.

ප්‍රශ්නය - කර්මයෙන් අපිට ඇතිවෙලා තිබෙන මෙම ගති විත්තත රුප වැඩින් වෙනස් කරන්න පුළුවන්ද?

උත්තරය - බැහැ අඟේ ඕනෑකම් මත එහෙම කරන්ට බැ.

වෙනස් කරන්න ප්‍රාථමික එකම විදිය තමයි ස්ත්‍රී රුපයේ ඇති දුක් ගොඩි ආදිනව සැලකීමෙන්. මට ස්ත්‍රී භාවය තැවත එපා කියලා කුසල් කරලා පතන එක. එකට අවශ්‍ය දාන සීල භාවනා කර අධිෂ්ඨිතය ප්‍රාර්ථනාව කරන්න ඕනෑ. විවාහක නම් සැමියා රෙක බලා ගැනීම, ගරු කිරීම, ප්‍රාර්ථනා සිතින් කළ යුතුයි.

ප්‍රශ්නය - ප්‍රාර්ථනා කරන්නේ සිතෙන්ද?

පිළිතුර - ඔව්, ප්‍රාර්ථනාව සිදුකරන්නේ සිතින්මයි.

ප්‍රශ්නය - ලහුතා , මූදුතා , කම්මලක්කුදුතා යන මෙම රුප වෙනස් කරන්න පුළුවන්ද?

පිළිතුර - හිතේ ස්වභාවය යම් ආකාරයක් නම්, හිත යම් කිසි ආකාරයකින් දරදු නම් දරදු ගතිය පෙන්නුම් කරයි.

හිත යම් කිසි ආකාරයක සෞඛ්‍ය නම්, මැදු නම් ඒ පිත්තුරය තමයි රුපයට වැශෙන්නේ. එක අනුව තමයි ලහුතා, මූදුතා, කම්මලක්කුදුතා, ව්‍යු වික්කුදුත්ති, කාය වික්කුදුත්ති ආදිය ලැබෙන්නේ.

ප්‍රශ්නය - ස්වාමීන් වහන්ස එතකොට මුහුණේ පෙනුමත් වෙනස් කරගන්න මෝ හේතු වෙනවද?

පිළිතුර - ඔව්, කාන්තාවන් ස්වභාවයෙන්ම කුමතිය ලස්සනට, යම් කිසි කෙනෙකුට ප්‍රිය මනාපව ඉන්න. අතින් එක කාන්තාවන්

කුමතියි අනිත් අය තමා දිහා බලනවට. එම අවධානය තමා දිහාවට යොමුවෙන ආකාරයට කොළඹේ හදාගන්ව, ගමන් බිමන් යන්ට, ඇස් සකස් කරගන්නා ගතියක් කාන්තාව තුළ තියෙනවා.

ලදාහරණයක්:- පිරිමි 10 දෙනෙක් පාරේ එක් පැත්තක යනවා. පාරේ අනිත් පැත්තේ කාන්තාවක් යනවා. තවත් කෙනෙක් වික වෙලාවකට පසු කාන්තාවගෙන් අහනවා “මේ පැත්තෙන් පිරිමි කටිරියක් ගියාද” කියල. කාන්තාව කියනවා ඇය ඒ ගැන නොදන්නා බව.

පිරිමි පක්ෂයෙන් අහනවා “මේ පැත්තෙන් කාන්තාවක් ගියාද” කියල. එවිට පුරුෂ පක්ෂය කියන්නේ මව මේ පැත්තෙන් කාන්තාවක් ගියා. මගේ දිහාත් විකක් බලලා ගියා කියලා.

මේ අනුව තෝරෙන්නේ පිරිමි පක්ෂය ගැන කිසිවෙක් විශේෂ අවධානයක් දක්වන්නේ නැති බවයි. නමුත් කාන්තා පක්ෂය ගැන නිතරම විශේෂ අවධානයක් තියෙනවා.

එසේම පුරුෂ ආකල්ප ස්ත්‍රී ආකල්ප යනුවෙන් දෙවිදියක් වෙනවා. එනම් ඒ අයගේ හිත් වෙනස් වෙනවා. හිතන පතන විදිය වෙනස්. පුරුෂ ආකල්ප නම්, ඔවුන්ගේ දැඩි ගතිය, රළ ගතිය සහ පුරුෂයින් ලස්සනට ඉන්නවට වඩා බලය පෙන්වන්නයි කුමති වන්නේ.

ස්ත්‍රී ආකල්ප මීට වෙනස් වෙනවා.

ප්‍රශ්නය - ස්ත්‍රී ආකල්ප බදින්න පෙර වැඩියෙන් තියෙනවා පසු කාලයකදී ඒ ආකල්ප වෙනස් වී යනවා නේද?

පිළිතුර - නැතු,

පොඩි කාලේ ඉදන් මැරෙන කල්ම ඒ ආකල්ප තිබෙනවා. තරුණ කාලයේදී ලලනා ගතිය වැඩියි. ලස්සනට අදින්න පළදින්න කුමතියි. ගිරිරයේ මණ්ඩන ගතිය හදනවා වැඩියි. වයසට යන විට ඒ ගතිය අඩු වැඩි වීමකුයි ඇත්තේ.

**ප්‍රශ්නය** - හාට රුප ගැන හිතන්නේ නැතිව නිවන ප්‍රාර්ථනා කළාම මේ ගතියෙන් මිදෙනවා නේද?

**පිළිතුර** - මව් එක රුපයක්වන් එපා කියල ප්‍රාර්ථනා කරන්න. එක තමයි හොඳම එක. කරමයෙන් හදපු යම් රුපයක් තියේ නම් ඒවා අස්ථිරයි නේ. ස්ත්‍රී හාට රුපය හෝ වේවා පුරුෂ හාට රුපය හෝ වේවා, වක්වූ දශක කළාප හෝ වේවා ඔය ආකාරයට ඔය සියල්ලම පටලැවිලි වලට බන්ධනය කරන දේවල්තෙන. එනිසා දුකින් පිරිවිව දේවල්.

**ප්‍රශ්නය** - හාටනා කරන විට එකම ප්‍රාර්ථනාව නිවන නම්, එහෙම හාටනා කරන විට ඔය බුජම ලෝක වලට යන්නේ නැහැ නේද?

**පිළිතුර** - සමහර වේලාවට යන්නත් පුළුවති. තමුත් අපි හිතමු නිවන ප්‍රාර්ථනා කළාට නිවන් දැක්කේ නැත්තම්. ඒ වුණත් අපිට යම් කිසි විදියක කුසල ගක්තියක් තිබේ නම් අපි හොඳ තැනක ඉපදුනෙන් එයත් එපා කියන්නේ නැහැ නේ. තමුත් එම ආත්මයත් නිවන් ලැබීමට උද්වි විය හැකියි, හොඳ කරම වඩා තිබෙන නිසා.

**ප්‍රශ්නය** - ස්වාමීන්වහන්ස අසුළු හාටනාව කරන කොට මෙවැනි ස්ත්‍රීන්ට පොදු ආගාවන් ඇති වන්නේ නැහැ නේද?

**දුත්තරය** - නැතු.

ස්ත්‍රී රුපය පවත්වා ගන්නට හා ඒ ආකල්පයන්ට ඉඩ දෙන විදියට පුරුෂයාට වඩා කාත්තාව ඒ ගැන වැඩියෙන් හිතනවා. සමහර වේලාවට එය ස්ත්‍රී පුරුෂ හේදයක් නැතිවම දෙගාල්ලන්ටම, එකම අයුරින් එම හාට රුප වලට අදාළ අශ්කල්ප තිබෙනවා.

තෙරුවන් සරණීන් සැම දෙනාටම  
සුවච්ච ධර්මාවකෝධය වේවා....!

## ධරම දේශනාව

මාත්‍රකාව : රුප කලාප - තුන්වන කොටස  
දේශකයාණන් වහන්සේ : පූජා හන්තේ ජිනාලංකාර  
ස්ථානය : මික්ලන්ධිගි, ශ්‍රී ලංකාරාම විහාරස්ථානය  
දිනය : 2015-08-16

16

## රුප කලාප

තුන් වන කොටස

රුප කලාපයක් කියන්නේ මොකක්ද? රුප පිණ්ඩයක්, රුප එකතුවක්, රුප සමුහයක්, ගුලියක්. ඒකට තමයි කියන්නේ රුප කලාපයක් කියලා.

### සංතුරු රුප කලාප

#### 1. සංතුරු අෂ්ටක කලාපය

බලන්න මේ දැන් පුවුවල, මේසවල, මහ පොලොව ආදි බාහිර හැම දේශම තියෙනවා ගුද්ධාෂ්ටක. රේදේ කරා කලා විත්තය රුප කලාප පිළිබඳව. අද කරා කරන්නේ සංතුරු රුප කලාප ගැන. සංතුවෙන් හට ගන්නා එක් රුප කලාපයක් තියෙනවා. ඒකට කියනවා “සංතුරු අෂ්ටකමක රුප කලාපය” කියල.

#### 2. සංතුරු ගබදු තවකය

තව එකක් තියෙනවා. දැන් අකුණක් ගහනවා, මොනවාද තියෙන්නේ? ගබදුය විතරක් තියෙනවද? නැ, ආලෝකයට එන්න බැහැ තනියම, ගබදුයටත් තනියම එන්න බැහැ. ගබදු හැදෙන්න වායෝ දාඩුව ඔනැ. වායෝ දාඩුව තියෙනවා නම්

අනිත් රුප 7 මත් එතන තියෙනවා. ඒ නිසා ගුද්ධාෂ්ටකයන් වින. අපි ප්‍රධාන කාරණය අල්ලාගෙන කඩා කළාට තිකම් ගබිදයක් හැදෙන්නේ තැහැ. පයිවී, ආපෝ, තේරෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, සිජා, කියන මය 8 ම තියෙන තැනක, මන්ඩියක, තමයි මය ගබිදය ඇහෙන්නේ. හැබැයි ගබිදයට උපදින්ට ගුද්ධාෂ්ටකයෙන් කිවිටුම එක තමයි වායෝ දානුව. අපි ගබිද රුපය එකතු කරනවා ඒකට. දැන් මොනවද තියෙන්නේ? කියක් තියෙනවද? ගුද්ධාෂ්ටක 8 සි, ගබිදයයි. මේකට කියනවා සාතුවෙන් හටගන්නා “ගබිද නවකය” කියලා. පළවෙනි එකේ තිබුණේ ගුද්ධාෂ්ටක 8 විතරයි.

දැන් හිතලා බලන්න, දිය ඇල්ලක වතුර හෝ ගාලා වැක්කෙරෙනවා, පහළට ගලාගෙන යනවා. එතන පහළට ගලායන ගබිදයක් ඇහෙනවා නේද. එතන තියෙන්නේ මොනවද? එතන තියෙන්නේ ගුද්ධාෂ්ටක සහ ගබිදය. ඒ නිසා ගබිද නවකයක් තියෙන්නේ. අපි තේරුම් ගන්න හොඳ තැහැ ගබිදය විතරක් තියෙනවා කියලා. ගබිදයක් එන්නේ ගුද්ධාෂ්ටක තියෙන තැනකින්. ඒ නිසා ඒ රුප කළාප සාතුවෙන් ඇති වෙලා තියෙන්නේ.

හුළු හමාගෙන යනවා, හෝ ගාලා ගබිදයක් එනවා. එතන මොනවද තියෙන්නේ? ගබිද නවකයක් තියෙන්නේ. එකේ ගබිදය එතකොට පැහැදිලිව පේනවා.

### 3. සාතුරු ඒකාද්‍යක කළාපය

මය බිම ඇල්ලුවම මොකක්ද තියෙන්නේ, තද ගතිය ඒ කියන්නේ පයිවී දානුව. මය කුළුන් (cushion) එකක් ඇල්ලුවම මඟ ගතියක් තියෙන්නේ. එතරම් තද තැහැ. ස්පේන්ස් (sponge) කැල්ලක් අල්ලනවා. ඒක නවන්න පුළුවන්. දැන් දර ලි කැල්ලක් ස්පේන්ස් එක වගේ නැවෙන්නේ තැහැ.

ර්ලගට අපි ගන්නවා ගල් කැටයක්. ගල් කැටය හරි හයියයි.

ර්ලගට ගම් (gum) ඇලෙන ගතියෙන් යුක්තයි. එතකොට ඒවා හරි මඳුයි. රෝස්ට්‍ර් පාන් එකකයි බනිස් එකකයි තියෙන වෙනසක් තියෙනවා නේද? රෝස්ට්‍ර් පාන් හයියයි, බනිස් මඳුයි. දැන් තෝරනවනේ මේ වස්තු වල (කැමේ උනත්) වෙනසක් තියෙනවා කියලා, නේද? අත්ත වශයෙන්ම අපි ඕලාරිකව සම්මුතියෙන් දමා ගත්තු නම් තමයි මේ භාවිතා කරන්නේ. හැඳුයි ඒවා තුළ වෙනසක් තියෙනවා.

කර්කෘ සිමෙන්ති කැල්ලක තිබෙන ගතිය, ලි කැල්ලක තිබෙන ගතිය, ස්පොන්ස් කැල්ලක තියෙන ගතිය පිළිබඳව හිතලා බලන්ව. ඒවායේ ස්වභාවයන් එකිනෙකට වෙනස්. ර්ලගට, යම් කිසි පානයක් හැදුවාම ඒක නිකම්ම දියර ගතිය වගේ තියෙන්නේ. එතකොට ඒවායේ තියෙන්නේ පය්චි, ආපෝ, තෝපෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඩිජා යන ගුද්ධාෂ්ටක වලට එකතු වෙලා තිබෙන තව ධර්ම තුනක්. ඒ තමයි ලහුතා, මඳුතා, කම්මක්දුක්දාතා. එතකොට මක්කාම රුප 11 ක් තියෙනවා. මේ රුප කළාපයට කියනවා "සූත්‍ර ඒකාද්‍යක කළාපය" කියලා. ලහුතා, මඳුතා, කම්මක්දුක්දාතා යන රුප වල තියෙනවා අමුතු විදියේ ගතියක්. මේ තුනෙන් යම්කිසි දෙයක තිබෙන්නා වූ ගුණ ස්වභාවය, එහෙම තැත්තම් එහි තියෙන්නාවූ ගති ස්වභාවය වෙනස් වෙනවා.

#### 4. සූත්‍ර ද්වාද්‍යක කළාපය

සූත්‍ර තිසා අපේ ගීරයේන් රුප කළාප හැදෙනවා. මේ කියන ලහුතා, මුදුතා, කම්මක්දුක්දාතා මේක ඇතුළේ තියෙන්නේ. උදාහරණක් හැටියට සළකා බැලුවාත්: දැන් කෙනෙක් බට තළාවක් පිළිනවා. ඒ බට තළාව පිළින කොට ඇති ස්වර වෙනස් විමට අනුව අපිට දුකක්, සතුටක්, කරුණාවක් වගේ හැඟීම ඇති වෙනව නේද? බට තළාවක් පිළින කොට, සංගිත භාණ්ඩයක් වාදනය කරන කොට ඒකේ තියෙන්නේ මොනවාද? ගබ්දයක් තියෙන කොට අනිත් ගුද්ධාෂ්ටක 8ත්

නියෙනවා. එතකොට මක්කොම රුප 9 ක් නියෙනවා. ඒ ගබිදය මඟු, මොලොක්, සියුම් වූ, ගාන්ත වූ, ලයාන්විත වූ, ගතියක් ඇති කරනකොට ලහුතා, මුදුතා, කම්මස්සුන්තා ගති තුනම නියෙනවා. එතකොට මක්කොම රුප 12 ක් නියෙනවා. මේ රුප කලාපයට කියනවා “සැතුෂ ද්වාද්‍යක කලාපය” කියලා.

දැන් මේ විස්තර කළ රුප කලාප පහළ වෙන්නේ මොන ඩොවෙන්ද? සැතුවෙන් පහළ වෙන්න්. සැතුෂ රුප කලාප නියෙනවා 4ක්.

| සැතුෂ අභ්‍යක් කලාපය | සැතුෂ ගබිද නවකය | සැතුෂ ඒකාද්‍යක කලාපය | සැතුෂ ද්වාද්‍යක කලාපය |
|---------------------|-----------------|----------------------|-----------------------|
| 1. පයිවි            | 1. පයිවි        | 1. පයිවි             | 1. පයිවි              |
| 2. ආපෝ              | 2. ආපෝ          | 2. ආපෝ               | 2. ආපෝ                |
| 3. තේශෝ             | 3. තේශෝ         | 3. තේශෝ              | 3. තේශෝ               |
| 4. වායෝ             | 4. වායෝ         | 4. වායෝ              | 4. වායෝ               |
| 5. වර්ණ             | 5. වර්ණ         | 5. වර්ණ              | 5. වර්ණ               |
| 6. ගන්ධ             | 6. ගන්ධ         | 6. ගන්ධ              | 6. ගන්ධ               |
| 7. රස               | 7. රස           | 7. රස                | 7. රස                 |
| 8. ඕජා              | 8. ඕජා          | 8. ඕජා               | 8. ඕජා                |
|                     | 9. ගබිදය        | 9. ලහුතා             | 9. ගබිදය              |
|                     |                 | 10. මුදුතා           | 10. ලහුතා             |
|                     |                 | 11. කම්මස්සුන්තා     | 11. මුදුතා            |
|                     |                 |                      | 12. කම්මස්සුන්තා      |

ර්යෙ කියලා දුන්නා කර්මජ රුප කලාප 9 ත්, විත්තජ රුප කලාප 6 ත් පිළිබඳව. අද කියලා දුන්නා සැතුෂ රුප කලාප 4ත්. දැන් මක්කොම රුප කලාප 19 යි.

**ප්‍රශ්නය :** ප්‍රචාරයේ ස්වාමීන් වහන්ස, කම්මක්ස්ස්තා රුප කියන්නේ මොනවාද?

**පිළිතුර :** දැන් බලන්න යකඩයක් ගන්න. යකඩයක් ගත්තට පස්සේ ඒක තවත්න බැහැ. ඒක තම්බිලි (flexible) නැහැ. රබර කැල්ලක් ගන්න. රබර කැල්ල හරවන්න, පද්දන්න, වෙවිලවන්න පුළුවන්. අපිට පුළුවන් රබර පටියක් අරන් ඇදලා ගල් කැටයක් විසි කරන්න. එතකොට ඒකේ තියෙනවා ක්‍රියාකාරී ගතියක්, ක්‍රියා ස්වභාවයට මිරෝත්තු දෙන තම්බිලි ස්වභාවයක්. ඒකට කියනවා කම්මක්ස්ස්තා (workability) කියලා. ක්‍රියා කරන්න පුළුවන් ගතිය. ඒක හැම රුප වලම නැහැ.

**ප්‍රශ්නය :** ඕහා රුපය කියන්නේ මොකක්ද?

**පිළිතුර :** දැන් අපි හිතමු රුප කළාප 2 ක් තියෙනවා කියලා. ඒක මෙහෙමයි තියෙන්නේ. දැන් අපේ ඇගට ආහාර යනවා. එතකොට ගරිරයේ තියෙනවා කරමණ, විත්තණ, සෘතුණ, ආහාරණ කියලා වර්ග හතරක රුප කළාප. එහෙම රුප වර්ග 4 ක්ම තියෙනවා. ආහාරය ගත්තාම, වික කාලයක් යන කොට ගරිරයේ ආහාරණ රුප අඩු වෙනවා. අඩු වෙලා, අඩු වෙලා ආහාරණ රුප අඩු මට්ටමකට බහිනවා. එතකොට පිටින් ආහාරණ රුප දාන්න ඕන. හැබැයි මේ ගරිරයට ගැලපෙන ඒවා වෙන්ව් ඕන. ඉතින් අපි කැම කනවා. මේ ගන්න ආහාර වල තිබෙනවා, දැනට ගරිරයේ තිබෙන්නාවූ රුප වලට ගිහින් සම්බන්ධ වෙලා ඒවාට රැකුල් දෙන්නාවූ ගතියක් (supportive condition). තවත් රුපයකට උපස්ථිතික කරන්නාවූ ගතිය. ඒකෙන් කරන්නේ තියෙන රුපය ගක්ති සම්පත්ත කරන එක. ඒවා වැඩි කරනවා. ඒකට තමයි කියන්නේ ඕහා රුපය කියලා. ඕහා රුපය වැඩියෙන් තියෙන අහාර තියෙනවා. ඕහා රුපය අඩුවෙන් තියෙන ආහාරත් තියෙනවා. හැබැයි කොට්ටර හරි යම් මට්ටමකට තියෙනවා. ආහාර වල තියෙන්නාවූ හැම රුපයකටම ඒ ගතිය නැහැ. ඕහා රුපයට පමණයි ඒ හැකියාව තියෙන්නේ.

දැන් අපේ ගරිරයේ සිජා රුපය තියෙනවා. දැන් අපී හිතමු වෙනත් සතෙක් අපිව මරා ගෙන කනවා. ඒ සතාට අපේ මාස සිජා රුපයක් වෙනවා.

ප්‍රශ්නය : එතකොට එන්සයීම (enzyme) වලට තියෙන සම්බන්ධය මොකක්ද?

පිළිතුර : එන්සයීම කියනකොට ඒවා ගනන් ගන්නේ විකක් ඩිලාරික ලොකු මට්ටමින් නේ. ඒ එන්සයීම ඇතුළත් ගුද්ධාප්ටක තියෙනවා.

තවත් උදාහරණයක්: අපී මෙහෙම හිතමුකෝ. ගෙදරක ඉන්නව පවුලක්. අම්මයි, තාත්තයි, ලොකු දුව, පොචි දුව, ලොකු පුතා, පොචි පුතා, ආයා. දැන් කියද? මෙතත දැනේ 7 දෙනෙක් ඉන්නවා. මේ අය තවත් ගෙදරකට යනවා. අනිත් ගෙදර ඉන්නවා නොතැයි, මහත්තයි, ලොකු දුව, පොචි දුව, ලොකු පුතා, පොචි පුතා, ආයා කෙනෙකුයි. දැන් මේ පලමු ගෙදර අය දෙවනි ගෙදරට යනවා දවල් කැමට, කියල හිතමු.

දැන් මෙහෙම ගියාම, මේ පින්වතුන් දන්න තරමට කියන්න, මේ අයගේ එක එක්කනාට ගැලපෙන එකතුවක් (unit) එකකයක් තියෙනවතේ. කොහොමද ඒක වෙන්නේ? ලොකු දුලා දෙන්නා එකට එකතු වෙනවා. ඒ ගොල්ල විභාග ගත්තද? කොච්චර ලකුණු ගත්තද? ඒ මක්කොම ගැන කතා කරනවා. පොචි දුලා දෙන්නා එකට එකතු වෙනවා. මහත්තුරු දෙන්නා එකට එකතු වෙනවා. ඒගොල්ලන් කතා කරනවා දේශපාලනය ගැන, කවුද දිනන්නේ? කවුද පරදින්නේ ආදි දේවල්. නොනලා දෙන්නා වෙනම එකතු වෙනවා. ඒ අය කතා කරනවා, මය මූකුණුවැන්න මලවන්නේ කොහොමද, කේක් හදන්නේ කොහොමද, රට ඉදී කොච්චර දානවද, ඒ වගේ දේවල්. පුතාල දෙන්නා සෙල්ලම් කරන්න ගියා. ආයල දෙන්නත් වෙනම එකතු වුණා. දැන් තේරෙනවතේ මේ අය මුවනොවුන්ට ගැලපෙන විදිය.

දැන් මේ අපේ ගරිරයට ආහාර ඇතුල් වූණාට පස්සේ මේ ගරිරය ඇතුලේ තියෙනවා පස්වී, ආපෝ, තේපෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, මිජා කියන ගුද්ධාෂ්ටක. මේවා හතරාකාරයටය උපන්නේ. හරියට එක පවුලක් ජයවර්ධන පවුල, අනිත් පවුල නානායක්කාර පවුල. ඒත් නම් වලින් එහෙම වූණාට දුවලා -දුවලා, මහත්තුරු-මහත්තුරු, කුඩා දරුවන්-කුඩා දරුවන්, ආයල-ආයලා එකට ගැලපෙන ගතියක් තියෙනවා. අලුතෙන් අපි පාන් කොටසක් කුවාම, ඒ පාන් කොටස ඇතුලේ තියෙනවා ගුද්ධාෂ්ටක. එතන ගුද්ධාෂ්ටක තිබුණට මේ හැම එකකටම උපස්ථිතික (supportive condition) කරන ගතිය නැහැ. හැඳුයි සමාන ගතියක් තියෙනවා. මිජාව එහෙම නොවයි. දැන් මේ මිජාව එකතු වෙනවා ගරිරයේ තියෙන මිජාවට. පාන් වල තිබු මිජාවේ රුකුලෙන් ගරිරයේ මිජාව වැඩි කරලා දෙනවා. දැන් ගරිරයේ තිබු ගුද්ධාෂ්ටකයේ මිජාවට පාන් වල තිබු මිජාව එකතු වූණාම එතන නවයක් වෙන්න ඕන තේද? නමුත් එහෙම වෙන්නේ නැහැ. මේ වැඩි වෙන මිජාවට තව පස්වී, ආපෝ, තේපෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස එකතු වී අලුතෙන් තව ගුද්ධාෂ්ටකයක් හැදෙනවා. තව පාන් කැල්ලක් කාපු ගමන් තව වැඩි වෙනවා. තව කන්න කන්න වැඩි වෙලා වැඩි වෙලා මහත් වෙනවා.

මම ඉස්සර වෙලාම මිජාව තේරුම ගත්තේ තුවාලයක් තින්දයි. අපි පොඩි කාලේ ගුරුවරු කියනවා ඔක කුණු වෙලා මිජාව ගලනවා කියලා. තවත් එකක් තමයි සතර පෙර නිමිති වල අර මළ මිනියක් ගැන කියනවනේ. ඒ මිජාව, කුණු වෙලා වැක්කෙරෙන දියරයක් කියලා. මය තමයි ඉස්සර වෙලාම මිජාව කියන එක් තේරුම දැනගත්තේ. හැඳුයි මය කාලේ ඉදාලම මිජාව කිවිවම මතක් වෙන්නේ එක්කො මළමිනියක්, එක්කො තුවාලයක්. එතැනින් එහාට මිජාව ගැන කිසීම තේරුමක් මගේ හිතේ නැහැ. ඉතින් ඔහාම යන කොට තව විකක් ගැහුරින් බුද්ධ ධර්මය ඉගෙන ගත්තකොට, තව තැනාකදී අහන්න ලැබුණා මෙන්න මෙහෙම එකක්. බුදුරජාණන් වහන්සේ

දානය වළඳන වෙලාවට සමහර දෙවියෝ ඇවිල්ලා දිව්‍ය ඔහුව එක්කාපු කරනවායි. එතකොට නම් විකක් සතුටක් දැනුණා. එහෙම ජාතියකුන් තියෙනවා නේද, කියලා. දිව්‍ය ඔහුවේ තියෙනවා ගරීරයට අවශ්‍ය කරන්නා වූ එක්තරා රස ස්වභාවයක්. මුදුරජාණන් වහන්සේ මුළු ජීවිත කාලය තුළම දානය සමග රස ඔහුව වැළදුවා. හැම ගෙදරකම දානයක් තියෙන කොට,

| ආහාරජ අෂ්ටමක කලාපය | ආහාරජ එකාදික කලාපය |
|--------------------|--------------------|
| 1. පය්චි           | 1. පය්චි           |
| 2. ආපෝ             | 2. ආපෝ             |
| 3. තේරෝ            | 3. තේරෝ            |
| 4. වායෝ            | 4. වායෝ            |
| 5. වර්ණ            | 5. වර්ණ            |
| 6. ගන්ධ            | 6. ගන්ධ            |
| 7. රස              | 7. රස              |
| 8. ඔහු             | 8. ඔහු             |
|                    | 9. ලහුතා           |
|                    | 10. මුදුතා         |
|                    | 11. කම්මක්සුතා     |

දෙවිවරුන් දානය පූජා කරනවනේ. එකට කියනවා රස ඔහු කියලත්. දැන් තේරෙනවතෙන ඔහුව කියන එක පාවිච්චි කරන තැන් සහ විදිය. අපි යම් කිසි වෘත්තයක් ඉස්සර වෙලා ගුහණය කර ගත්තා නම් හැම වෙලාවේම හිතේ එකට තමයි මුල් තැන දෙන්නේ.

### අහාරජ රුප කලාප

ආහාරජ රුප කලාප දෙකක් තියෙනවා. එකක් තමයි සමහර ජ්වා වල ගුද්ධාෂ්ටකය විතරයි තියෙන්නේ. ගරීරයට සම්බන්ධ ජ්වා. සමහර ආහාරජ රුප වල ලහුතා, මුදුතා, කම්මක්සුතා ස්වභාව තුනත් තියෙනවා.

දැන් එතකොට ඔක්කොම රුප කලාප 21 ක් තියෙනවා. කර්මජ රුප 9 සි, විත්තජ රුප 6 සි, සෘජුජ රුප 4 සි, ආහාරජ රුප කලාප 2 සි, ඔක්කොම රුප කලාප 21 සි.

ප්‍රශ්නය : ජීවිත ඉන්දිය කියන රුපය මේ රුප කලාප වල නැතිද?

පිළිතුර : ජීවිත ඉන්දියේ වෙනසක් තියෙනවා. ජීවිත ඉන්දිය කියන රුපය තියෙන්නොම කර්මජ රුප කලාප 9 යේ විතරයි. අනිත් ඒවායේ නැහැ.

ප්‍රශ්නය : ස්වාමීන්වහන්ස, පිටින් ගන්නා අභාර වල ඕඟාව තියෙනවනේ. දැන් අපේ ගරිරයේ එන්සයිම තියෙනවනේ. ඒ දෙක කොහොමද සම්බන්ධ වෙන්නේ?

පිළිතුර : මෙහෙම එකක් තියෙනවා. සමහර වස්තු වල පයිචි වැඩියි. සමහර වස්තු තියෙනවා පයිචි අඩුයි. ආපෝ වැඩියි. සමහර ඒවා තියෙනවා වායෝ වැඩියි. සමහර ඒවා තියෙනවා තේරේ වැඩියි. කිසිම විදියකින් කියන්නේ නැහැ මෙතන අනිත් ඒවා නැහැ කියලා. වෙන්නේ අධිකත්වය වීම පමණයි. ගින්දර වල 4 ම තියෙනවා. තේරේ අධිකත්වය නිසා තමයි ගින්දර කියලා කියන්නේ. ජලයේ අර 4 ම තියෙනවා. ආපෝ අධිකත්වය නිසා තමයි ජලය කියලා කියන්නේ. පොලොවේත් 4 ම තියෙනවා. නමුත් පයිචි අධිකයි. ඒ වගේම තමයි අපි මලක් දිහා බැලුවම ඒ මලේ පාටයි, වතුර දිහා බැලුවම, වතුරේ පාටයි එක සමානය? වතුර වල වර්ණ මූලිකත්වය තියෙනවා. නමුත් වතුරේ ඒවා අඩුයි. විදුරුවයි, බිත්තියේ පාටයි එකයිද? විදුරුවේ වර්ණ ස්වහාවය අඩුයි. ඉතින් ඔය වගේ අඩු වැඩි ගතිය තියෙනවා. ඒවගේම තමයි සමහර ඒවා වල ඕඟාමය ගතිය අඩුයි. සමහර ඒවා වල වැඩියි.

එතකොට එන්සයිම කියන්නේ දියරයක්. තැනකින් තැනකට වහනය වෙන ගතියක්, ගලා ගෙන යන ගතියක් තියෙනවා

නම් එතැනා ආපෝ වැඩියි. ඇත්ත වශයෙන්ම මෙහෙම එකක් තියෙනවා. බලන්න අපි යම් යම් දේවල්වලට තම් තියෙනවනේ. අපි නම් තියලා තියෙනවා මෙහෙම, පොල්වතුර වලට මොකද්ද කියන්නේ? පොල්වතුර, කුරුමිබා ගෙඩිය කහ පාට වෙලා තිබුණෝත් තැකිලි වතුර. ඒක පාට වෙන්නේ නැතුව තිබුණෝත් කුරුමිබා වතුර. රේඛට හොඳට මෝරලා තියෙනවා නම්, එතකොට පොල් වතුර. ඇයි මේ ඉතින් එකම ගහේ. මේ හැම එකේම තියෙන්නේ වතුරනේ. මිදෙන් ගත්තොත් ලිං වතුර, ගගන් ගත්තොත් ගං වතුර, මහා මූහුදෙන් ගත්තොත් මූහුදු වතුර. ටැප් එකන් ගත්තොත් වැප් වතුර. කිතුල් ගහකින් පැණි ගත්තොත් පැණි වෙන්නේ නැහැ එතකොට "තෙලිප්ප" කියලා වවනයක් කියනවා. ඒකත් දියරයක්. දැන් මය හැම තැනම තියෙන්නේ දියර. දැන් මය උක් ගහකින් ගත්තොත් උක් පැණි, මේ වදයකින් ගත්තොත් මේ පැණි. වතුර ගතිය තියෙනවා නේද? ඒ වතුර ගතිය යම් යම් තැන් වල බාහිරව ගත්තොත් තියෙන තැනෙහා හැටියට, මලේ හැටියට, ගෙඩියේ හැටියට, මය නම් විකක් දාලා තියෙනවා.

ගේරයෙන් ඔය වගේමයි. ගේරයේ කටවන් එනවා නම් කෙළ, ඇගෙන් එනවා නම් දහඩිය, ඇහෙන් එනවා නම් කදුල්, මූත්‍රා, සොට්‍රු, නහර වලින් එනවා නම් ලේ. හම යටින් තියෙනවා නම් වසා කියලා කියනවා. රට පස්සේ ලේ වලන් වර්ග දෙකක් තියෙනවා. එකක් සුදු පාටයි, එකක් රතු පාටයි. එතකොට ලේ, සැරව, මූත්‍රා, කෙළ, සොට්‍රු, කදුල්, දහඩිය, සෙම, දැන් මේ ඔක්කාම රික තියෙන්නේ එක මන්ඩියක, එක ප්‍රදේශයක. රට අමතරව, මය විකට පරිබාහිරව ප්‍රංචි ප්‍රංචි තැන් වලන්, මය පිත්තාගයෙන් (gall bladder) පිත ග්‍රාවය වෙනවා, ආහාර ජීරණය කරන්න එන්සයිම තියෙනවනේ. ආහාර එන තැනට යම්කිසි දියරයක් කොතනින් හරි ආවාම, ඒවාට නමක් දානවා. ඔවට අපි නම් තැබුවාට ඕවා දන්නේ නැහැ ඒවාට අපි ඒ නම් කියනවා කියලා. මය අපි පිටින් එක එක ජාති හදාගෙන කියාගෙන දානවා. ඒ

වගේ ආපෝ ගතිය ගොඩක් තියෙනවා. මොලෝට ගලන ඒවා වෙනම තියෙනවා. උදරයට ගලන ඒවා වෙනම, හෘදයට ගලන ඒවා වෙනම, පෙනහැර වලට ගලන ඒවා වෙනම, ගුන්රී වලින් ග්‍රාවයන් ගලනවා. කනෙනුත් ග්‍රාවයක් එනවා.

ප්‍රශ්නය : අවසරයි ස්වාමින්වහන්ස, රුප කලාපයක හෝ රුපයක ආයුෂ වෙනස් වෙන්න ප්‍රූලවන්ද?

පිළිතුර : රුප කලාපයක ආයුෂ විත්තක්ෂණ 17 යි. එක විත්තක්ෂණයක් කියන්නේ, උපදිනවා, පවතිනවා, නැති වෙනවා. මේ එක් විත්තක්ෂණයක උත්පාදය, දීරිය, හංගය කියලා අවස්ථා 3ක් තියෙනවා. මේ තුනම අරගෙන තමයි විත්තක්ෂණයක් කියලා කියන්නේ. මේ 3 අඩු වැඩි කරනවා 17 න්. එතකොට මෙය 51 ක් වෙනවා. මේවට කියනවා කුඩා විත්තක්ෂණ 51 ක් කියලා. එක විත්තක්ෂණයක කුඩා විත්තක්ෂණ 3ක් තියෙනවා. විත්තක්ෂණ 17 ක් කියන්නේ කුඩා විත්තක්ෂණ 51ක්. රුප කලාපයක් පහළ වෙනවා පළුවෙනි කුඩා විත්තක්ෂණයේදී. තව කුඩා විත්තක්ෂණ 50ක් ඉතිරිව තියෙනවා. අවසාන විත්තක්ෂණයේ මෙය තැතිවෙනවා. උත්පත්ති වෙලාව කුඩා විත්තක්ෂණ 1යි. රුපයක නැසී යන කාලය කුඩා විත්තක්ෂණ 1යි. මැද කාලය විත්තක්ෂණ 49. ඒ විත්තක්ෂණ 49 ක කාලයට කියනවා, දීරි කාලය හෙවත් පවත්නා කාලය කියලා.

ප්‍රශ්නය : මේ රුප සියල්ලම තියෙන්න සිතක් තියෙන්න ඕන නේද?

පිළිතුර : මව. සවික්ද්‍යාණක වෙන්න ඕන. කර්මත රුප සවික්ද්‍යාණකයි. විත්තත රුප සවික්ද්‍යාණකයි.

ප්‍රශ්නය : පැලැටි වල ජ්විතේන්දිය රුපයක් තිබෙනවාද?

පිළිතුර : පැලැටි වල තිබෙන්නේ ගුද්ධාෂ්ටකය පමණයි. අපි මේ කතා කරන විදියේ ජ්විතේන්දියක් ඒවා තුළ තැහැ.

බාහිර ලෝකයේ තියෙන ගුද්ධාෂ්ටක වල සංයෝග හරි  
 විවිධයි. මැණක් ගලක් ගත්තම හැඳිවිව තැන, තිබිවිව තැන, කාල  
 පරාසය, පාට වෙවිව තැන, ඒකේ හැඩිය, ආලෝකය විහිදීම්  
 පරාසය වෙනස්. ගහක්, pine ගසක් කුපුවාම ඒකේ කොට  
 කැල්ලේ තියෙන රුප කළාප තිබිවිව විදිය, පරිසරය අනුව  
 වෙනස් වෙනවා. තව වෙන හයිය තියෙන ගහක් ගැන සළකා  
 බලන්න. හැම එකේම තියෙන්නේ ගුද්ධාෂ්ටක තමයි. හැබැයි  
 ඒවා තුළ තියෙන සංයෝග, ඒවා තුළ සිදුවෙන කියාවලිය, අවහිර  
 කම් මත හැඩිතල වෙනස් වෙනවා. ඒක නිසා ගස් වැළැ වලත්  
 තියෙනවා ඔය ගතිය. ගහක තියෙනවා මේ ගුද්ධාෂ්ටක. වැළැ  
 වලත් තියෙනවා ගුද්ධාෂ්ටක. හැබැයි වැළැ වල ගුද්ධාෂ්ටකය  
 තිබූණට ඒකේ මෙලෙක් ගතිය වැඩියි. දැන් ගහ යන්නේ  
 කෙලින්. නමුත් වැළ යන්නේ එති එති. එකේ තියෙන්නාවූ  
 සංයෝග නිසයි. ඒ නිසා සමහර වෙළාවට පිටින් බලාගෙන  
 ඉන්න කෙනෙක් හිතනවා මේ ගස් වලට වැළ හරිම හිතවත්,  
 ආදරයක් ඇතිවයක් තියෙනවා කියලා. පිටින් ඉන්න මිනිස්සු  
 මොකද කරන්නේ ඕකට දානවා ජ්විතේන්දිය කියලා. ඒවායේ  
 නැති වුණාට මිනිස්සු හයි කරපු ජ්විතේන්දියක් ඒකේ තියෙනවා.  
 පැලවල කරම්ත රුප, විත්තත රුප, ආහාරත රුප තැහැ. සෘත  
 රුප විතරයි. ආහාරාත රුප තියෙන්නේ ඇතේ ගරිරයේ පමණයි.

**ප්‍රශ්නය :** ගහක ආහාරාත රුප නැත්තේ ඇයි?

පිළිතුර : බොහෝම පරිස්සමෙන් මේ කාරණය තෝරුම් ගත්ත.  
 උදාහරණයක් විදියට අඟ ගෙඩියක් ගන්නවා. මේ අඟ ගෙඩිය  
 කරමයෙන් හැඳුනේ නැහැ. මේ විදියට හැදෙන්න කියලා කරම  
 කරලා නැහැ. හිතක් හිත්දද මේ අඟ ගෙඩිය හැඳුනේ? නැහැ.  
 එතකොට මේ අඟ ගෙඩිය මොනවා හරි කැමක් කැවද? දිරවත්න  
 එකක් තියෙනවද? නැහැ. කරමත් නැත්තම්, විත්තත් නැත්තම්,  
 කැම කාලත් නැත්තම් මොකද්ද මේකේ තියෙන්නේ, සෘත  
 විතරයි. මේ අඟ ගෙඩිය ඇතුළේ තියෙන්නේ සෘත රුප කළාප.  
 බිජ නියාමයට අනුව සකස් වෙවිව සෘත රුප කළාප.

දැන් මතුපායයක් මේ අඩ ගෙඩිය කනවා. එතකොට මේ මතුපායගේ ඇගේ තියෙන්නේ මොන රුපද? කරුමජ, විත්තජ, සූතුජ, ආහාරජ. මෙයා ඉන්නේ රුප නතරක එකතුවෙන්. මේ මතුපාය අඩ කැල්ලක් කනවා. දැන් අඩ කැල්ල දිරවලා දිරවලා යනවා. දැන් මෙයා ගරිරයට ගත්තේ සූතුජ රුප. දැන් මේ ගරිරයට ගියාට පස්සේ එක තැනකදී ගරිරයේ සූතුජ ඕනෑම රුපයක් සමඟ අඩ ගෙඩියේ සූතුජ ඕනෑම රුපය එකතු වෙනවා. රට පස්සේ මෙක් ඕනෑමයි, ඒකේ ඕනෑමයි එකතු වෙලා තව එකක් හදනවා. අන්න ඒක ආහාරජ රුප කළාපය වෙනවා. ඔන්න මය විදියට සත්ව ගරිරයක තමයි ආහාරජ රුප තියෙන්නේ.

**ප්‍රග්නය :** රුපයක ආයු කාලය විත්තක්ෂණයක් උත්පාද, දීති, හංග වශයෙන් කුඩා විත්තක්ෂණ 17යි. විත්තක්ෂණයක් උත්පාද, දීති, හංග වශයෙන් කුඩා විත්තක්ෂණ 3යි. මේ විදියට බලන්නොට රුපයක ආයු කාලය කුඩා ක්ෂණ වලින් බලන විට උත්පාද 17යි, දීති 17 යි, හංග 17 යි ලෙස විය යුතු නමුත් එය උත්පාද 1 යි, දීති 49 යි, හංග 1 යි ලෙස සලකන්නේ ඇයි?

**පිළිතුර :** විත්තක්ෂණයක් කියලා කියන්නේ ඒකකයක්, වචනයක්. ඇත්ත වශයෙන් ඒකේ නියම තම ක්ෂණය. ඒ ක්ෂණය සිතක් උපදින කාලයට සමාන නිසා අපි ඒකට විත්තක්ෂණය කියලා කියනවා. ඇත්ත වශයෙන්ම මේ විත්තක්ෂණ පාවිච්ච කරන්න හේතුව, සිතක් උපදින කාලය එය නිසයි. අපි හිතමු සිතක් උපදිනවා, මේ “විත්තක්ෂණය” කියන කාලයේ ක්‍රියා 3ක් සිද්ධ වෙනවා. එකක් ඉපදිම, එකක් පැවතීම, අනික් එක නැති වීම. ක්‍රියා තුනම සිදුවීමට ගතවන කාලයට තමයි කියන්නේ විත්තක්ෂණය කියල. මේ විත්තක්ෂණය ඇතුළු කුඩා විත්තක්ෂණ 3ක් තියෙනවා. කුඩා විත්තක්ෂණයක් උපදිනවා, කුඩා විත්තක්ෂණයක් පවතිනවා, කුඩා විත්තක්ෂණයක් නැතිවෙනවා. විත්තක්ෂණය කියන්නේ කුඩා විත්තක්ෂණ 3ක වෙනස් ක්‍රියා.

දැන් රුපයක ආයු කාලය මතිනකොට, අපි “ක්ෂණ” කියන ඒකකයයි පාවිච්ච කරන්නේ. රුපයක ආයු කාලය සමාන

වෙනවා විත්තක්ෂණ 17කට. ඒ කියන්නේ ක්ෂණ 51 සි (17x3). රුපයක ජීවිත කාලය කියන්නේ මැරි මැරි ඉපදි ඉපදි ඉන්න එකක් නොවේයි. එක රුපයක් උපදිනවා, පවතිනවා, මැරෙනවා. පවතින කාලයේ රුප අලුතින් ඉපදිමක් නැ. එතන තිබෙන්නේ ඉපදින රුප පවතින එක පමණයි. හැඳුයි අර සමාන කාලය කුඩා විත්තක්ෂණ වලින් ඒ කියන්නේ ක්ෂණ වලින් මැන්නාමයි 51 ක් වෙන්නේ. ඒකෙනුත් උපදින එකයි නැති වෙන එකයි අයින් කරපු ගමන් ඉතුරු 49.

**ප්‍රශ්නය :** ස්වාමින්චංග, ගුද්ධාෂ්ට්‍රකයක් ඇති වෙලා නැති වූණාට පසු නැවත ඇති වන්නේ රේට සමාන, මූල ගක්තියෙන් අඩු ගුද්ධාෂ්ට්‍රක. එතකොට යම් කිසි දෙයක් ක්ෂය වෙනවා කියන්නේ හෝ අපි වයසට යනවා කියලා කියන්නේ ගුද්ධාෂ්ට්‍රක වල මූල ගක්තිය අඩු විමේ ප්‍රතිපලයක්ද?

**පිළිතුර :** දැන් මේ ඇස් ගැන සළකා බැලුවාම, ඇස් තියෙනවා කරම්ප රුප. උදාහරණයක් විදියට අපි මේ ඇසට දාමු මිලියන 10ක කරම්ප රුප කළාප තියෙනවා කියලා. ඇස් ගොඩික් නොවේයි. එක ඇහේ ප්‍රං්ඩි තැනක රුප කළාප, රුප පොකුරක් තියෙන්නේ. මික එක ගුලියට තියෙන්නේ. මික තමයි අඟේ ඇස් කියන්නේ. පොඩි කාලේ අඩුයි. දැන් වැඩිලා වැඩිලා අවුරුදු විස්සක් වෙනකොට දැන් මිලියන 10 ක් තියෙනවා කියලා හිතමු. දැන් රේට පස්සේ කන. කන් බෙරේ තියෙන හරියේ තියෙනවා රුප කළාප මිලියන 10ක්, නාසයේ මිලියන 10ක්, දිවේ මිලියන 10 ක්, හැම තැනම මිලියන 10ක් තියෙනවා. මය අත, පය හැම එකෙක්ම කායික වශයෙන් හැම පොකුරකම හැම මාංග ඒශියකම මිලියන 10 ගාන් තියෙනවා. අවුරුදු 20 දි මිලියන 10 යේ රුප කළාප ගොදුට වැඩි කළා. වක්බූ ප්‍රසාදය ගත්තොත් හැම වෙලාවෙම එක වැඩි කරන්නේ ඒ හරියේ තියෙන කාය ප්‍රසාද කළාප, සංකුත කළාප, විත්තර කළාප, ආහාරු කළාප තිසයි. ආහාරු රුප කළාප වල උදව්ව මෙතෙන්ට අවශ්‍යයි. ඉතින් මේකෙන් ආහාරු රුප කළාප වල උදව්ව නැති වෙන විට වැඩි

කරන්නේ තැකි මළානික ගතියක් ඇති වෙනවා. ආයත් ආහාර අරගෙන, මුහුණ සෝදා ඇස් පිරිසිදු කරනවා. එතකාට මේක පණ ගැස්පුවම ආයත් වැඩ කරනවා.

දැන් අවුරුදු 50ක් තැත්තම් 60ක් විතර යන කොට වෙන්නේ මේකයි, රුප කලාප පොකුරක් හැදෙනවා. හැදිලා මැරෙනවා. ඔක්කොම එකට මැරෙන්නේ නැහැ. එතකාට මේක වැඩ කරන්නේ නැහැනේ. රුප කලාප ටිකක් මැරෙන කොට තව ටිකක් හැදෙනවා. ඒ ටික මැරෙන කොට තව හැදෙනවා. මික එක එක මට්ටමේ (level) තියෙන්නේ. දැන් මේක දිගටම පවත්තනවා.

හැදෙන හැදෙන හැම රුපයක්ම අර පළවෙනි ඒවාට සමානයි. එකම වෙන්නේ නැහැ. අපි හිතමු පවුලක දරුවෙක් ඉදලා මැරුණා එයා වගේම තව එක්කෙනෙක් උපදිනවා. මුළු දරුවට තිබෙන ආදරේට දානවා ඒ නමම. අපි හිතමු මංුෂ කියලා. ඉස්සෙල්ලා දාපු තම අනිත් දරුවටත් මංුෂ කියලා දානවා. හැබැයි අර මංුෂයි මේ මංුෂයි වෙනස්. ඉස්සෙල්ලා හැදිවිව රුප කලාප පස්සේ ඒවාට සමානයි. එකම නෙවෙයි. ඒ වගේ පස්සේ පස්සේ හැදෙන ඒවා ඒ වර්ගයට අයිති ඒ විදියටම තමයි හැදෙන්නේ. එකට කියනවා “පරම්පරානුයාතය” කියලා.

දැන් අවුරුදු 50 ක් වෙනකාට මෙයාට මෙහෙම වෙනවා. වෙලිවිෂන් බලලා, බලලා, කුකටි මැවි බලලා, බලලා දැන් මිලියන 10න් මිලියන 1ක් විතර අඩු වෙනවා. දැන් මිලියන 9යි තියෙන්නේ. දැන් මේ ඇසට බාහිර රුපයක් ගුහණය කර ගන්න පොච්චික් රුප කලාප අඩුයි. එතකාට පෙනීම අඩු වෙනවා. තව අවු: 51, 52 වෙන කොට තවත් ටිකක් අඩු වෙනවා. දැන් රුප කලාප මිලියන 7ව අඩු වෙලා. ප්‍රමාණය අඩුයි. දැන් බාහිර රුපයක් බලන්නේ රුපකලාප මිලියන 7කින්. වයසට යන්න යන්න මෙතන තිබෙන්නාවූ රුප කලාප වල, රුප මණ්ඩිය වික වික අඩු වෙනවා. ඕනෑ තරමට පදමට නැහැ. එහෙම අඩුවෙන

කොට අඩුවෙන කොට පස්සේ, පස්සේ මිලියන 5 ව බහිනවා. මේ මිලියන 5 න් බාහිර රුපයක සම්පූර්ණ තියම ස්වභාවය හොඳවම අල්ලගන්න බැහැ.

තවත් උදාහරණයක්: හිතල බලන්න මිලියන 10 ක් තියෙන කොට මේ රුප කළාප වික හොඳව ලැංගින් ලැංගින් එකට පොදියට තියෙන්නේ. මිලියන 10, මිලියන 5 වෙන කොට තියෙන්නේ දුරින් දුරින්. එතකොට රුපය ග්‍රහණය කර ගන්න හරියටම බැහැ. අන්න එක තමයි වයසට යනකොට වෙන්නේ. ඕනෑම අනිත් පැත්තට ගන්නත් පුළුවන්. අපි පරිගණකයක හරි රුපවාහිනියක හරි තීවුනාවය (resolution) ගැන කතා කරන කොට pixel වැඩි වෙන්න වැඩි වෙන්න පින්තුරේ දරුණුය සංඝ්වී වැඩියි. පැහැදිලියි. pixel අඩුවෙන්න අඩු වෙන්න එක් තියෙන ග්‍රණාත්මකභාවය දරුණුනීය භාවය අඩුවෙනවා.

තවත් දෙයක් තියෙනවා, මේ කයත් උදුවූ කරන්න ඕනෑ පෙනීම ඇති වෙන්න. එකෙන් හොඳව ඇස යොමුකරවලා, focus කරලා දෙනවා ඉස්සරහට පස්සට. සමහර වෙලාවට කායික රුප හරියට වැඩ කරන්නේ නැහැ. ඉස්සරහට පස්සට ගන්න ගතිය, හරවන ගතිය කරන්නේ නැහැ. එතකොට වෙන්නේ ඇහැ පෙනීම හොඳ වුනත් අපිට focus කර ගන්න බැහැ. එක නිසා මේ පෙනීන් හොඳව වැඩ කරන්න බාහිර වශයෙන් එක එක බෙහෙත්, ඕජාව, දානවා. ඊට පස්සේ පෙනීම හොඳයි.

වයසට යනකොට රුප කළාප වල පරමිතරාව අඩු වෙනවා. මොලෙත් එහෙමයි. අපි ප්‍රසාද රුපය කිවිවට එකක් නෙවෙයි. ප්‍රසාද රුප කියයක්ම තියෙනවා එක තැනක. පොකුරකට තියෙන්නේ. එකම රුප කළාප නෙවෙයි. එක වර්ගයේ රුප කළාප මිටියක් තියෙන්නේ. එකෙන් තමයි බලන්නේ.

මිලියන 10ක රුප කළාපයක් කියන්නේ ප්‍රසාදන් මිලියන 10ක් තියෙනවා. හැම කළාපයකම තියෙනවනේ ප්‍රසාද රුප. එකම තමයි කනට වෙන්නේ. ඉස්සෙසල්ලා මිලියන 10ක ප්‍රසාද රුප

තියෙන කොට භෞද්‍රට තික්ෂණව ගබඳය වැශේදනවා. ගබඳය භෞද්‍රට ඇහෙනවා. පස්සේ පස්සේ ගබඳ අහල අහල, දෙදරලා, දෙදරලා මේක මිලියන 5කට බහිනවා. දැන් අවු: 55 වෙනකොට කියන එක නෙවෙයි ඇහෙන්නේ, මිලියන 5කින් අහනකොට ගබඳය වදින තැන අඩුයිනේ. උදාහරණයක් විදියට බලන්න: ඉස්සරවෙලා අපිට තිබූණ tape recorder එක් භෞද්‍රම tape එක නැවීලා නැත්තම්, භෞද්‍රට record වෙනවා. එක නැමිලා පොඩි වෙලා, ලමයි ඇදලා තිබූණාත් ඒ හරියේ ක්‍රිස් ක්‍රිස් ගාලා skip වෙනවා. record වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අඩු ප්‍රමාණයට තිබෙන කොට මේ ප්‍රසාද රුප අඩු වෙන්න අඩු වෙන්න ගබඳය ග්‍රහණය කරගන්න එක අඩුයි. අතිත් එක තමයි ප්‍රසාද රුප දුර්වල වුනාම දුර තියෙන ගබඳ වැද්ද ගන්න ගතිය අඩුයි.

**ප්‍රශ්නය :** අන්ධ අයගේ, බිජිරි අයගේ ප්‍රසාද රුප /කලාප තියෙනවද?

**පිළිතුර :** නැහැ. මොකවත් නැහැ. ප්‍රසාද රුපත් නැහැ. රුප කලාපත් නැහැ. එතකොට මිලියන 10 තොවෙයි බින්දුවයි. කනේ භැඩියක් විතරක් තියෙනවා නැමුත් එතන ප්‍රසාද රුප නැහැ. කලාප කියන ජාති මොකවත් නැහැ.

**ප්‍රශ්නය:** ස්වාමින් වහන්ස, සමහර අයට අවුරුදු 80ක් ගියන් භෞද්‍රට පෙනීම, ඇසීම තියෙනවා. ඒ කොහොමද?

**පිළිතුර :** අපි උපදීන කොට අලේ ඒවිතයේ කර්ම ගක්තිය පුදුමයි. එක මත්‍යාශයයෙකුගේ ඒවිතයේ තියෙනවා ඇස් හදන කර්ම ගක්ති, කන් හදන කර්ම ගක්ති, නාසය හදන කර්ම ගක්ති, දිව හදන කර්ම ගක්ති, කය හදන කර්ම ගක්ති. ඒ කර්ම බලයෙන් තමයි මේවා හදල තියෙන්නේ. භෞද කන් හදල දෙනවා, ප්‍රසාදනීය ඇස් හදල දෙනවා. භෞද්‍රට කර්ම ගක්තිය, පුණ්‍ය ගක්තිය බලවත් එක්කෙනාට රුප කලාප මිලියන 10 කින් පටන් ගත්තොත් එක තැති වෙන්නේ නැතුව අවසානය දක්වා පරම්පරා පැවැත්ම

තියෙනවා. ඒ වගේ අයට ඇස් පෙනීම දුර්වල තැහැ. හේතුව වෙනත් ඇස් රෝගී අයගේ ඇස් පෙනීමට උදුවූ කරලා, බෙහෙත් අරන් දිලා, ඇස් වෙදකම් කරලා, ගොඩික් හොඳ දේවල් කරලා මෙයාගේ පුණු ගක්තිය, කරම ගක්තිය පවත්වා ගැනීමේ ගක්තිය වැඩියි. කන් වලටත් එහෙමයි. නාසය, දිවටත් එහෙමයි.

සමහර වෙලාවට අකුසල කරම තියෙනවා. කනටත්, නාසයටත්, දිවටත් ගරීරයටත් හොඳයි. හැබැයි අම්මලාගේ, ආච්චිල්ගේ කණ්ණාඩිය හංගලා හරි, මොනවා හරි අකුසල් කරලා, එක්කේය් ඇස් පොටට වේවා කියලා, අන්ධ වේවා කියලා සාප කරලා ඇතිකරගත්ත අකුසල් තිබෙනවා. එතකොට උපතින් ජීවිතය පටන් ගන්න කොටම රුප කළාප මිලියන 3කින් පටන් ගන්නේ. ඒ කියන්නේ පොඩි කාලේදීම ඇස් පෙනීම දුර්වලයි. සමහර වෙලාවට මෙහෙම වෙනවා, මිලියන 10කින් පටන් ගත්තත් උඩිට කවරයක් දාල වගේ පටලයකින් ඒක වහල තියෙන්නේ. මෙකත් කරමයක් නිසා වෙන්නේ. හැබැයි සම්පූර්ණයෙන් ඇස් අන්ධ කරලා තැහැ. දොස්තර කෙනෙක් ලගට ගිහින් සුද්ධ කරලා ආය පෙනීම හදා ගන්නවා. මෙකට කියනවා ප්‍රයෝග සම්පත්තියෙන් කරම යටකරනවා කියලා.

බුදුරජාණන් වහන්සේගේ ඇස් පෙනීම අඩු වුණේ තැහැ. කන් ඇසීම අඩු වුනේ තැහැ. ඉන්දිය දුබලත්වයක් ඇතිවුණේ තැ. හේතුව, පාරමි බලයෙන් උන්වහන්සේගේ ජීවිතය පිරිලා තියෙන්නේ.

**ප්‍රශ්නය :** භාවනා කරලා පෙනීම වැඩි කරගන්න පුළුවන්ද?

**පිළිතුර :** කරමඡ රුප කළාප හරහා නම් බැහැ. ඒ කියන්නේ පුසාද රුප වෙනස් කරන්න බැහැ. කරමයෙන් හදුපු ඒවා එහෙමම සි. නමුත් උපකුම යොදන්න පුළුවන් බෙහෙත් දාලා රේට පස්සේ විකක් පෙනීම වැඩි කරගන්න පුළුවන්.

ප්‍රකාශනිමත් සිත සමාධි හොඳට වුණාම වර්ණය එහෙම හොඳට පේනවා. භාවනා කරන්නේ තැතුව ඉන්නකොට කෙලෙස් වැඩියි.

එතකාට මනුස්සයෙක් හොඳව යහපත්ව ඇවේදගෙන ගියන් කෙලෙස් වැඩි තිසා එයාට ජේන්තේ නොන්වී ගහනවා වගේ. ඒ මනුස්සයාට කිසිම අමාරුවක් නැහැ. අර හිතේ තිබෙන්නා වූ කෙලෙස් ගතියෙන් දාන මතොමය අදහස තමයි ඇහෙන් ජේන්තේ. මනුස්සයෙක් හොඳව ප්‍රිය මතාප විදියට තිනාවලා ඉන්න පුළුවන්. නමුත් තමාගේ තියෙන රෝහාව, මානය ආදි කෙලෙස් තිසා, අනෙකා මට ඔරවගෙන ඉන්නවා වගේ ජේන්න පුළුවන්.

තවත් දෙයක් කියන්න ඔහු. දිවැස කියලා එකක් තියෙනවා. නීම් රෑශ්‍රරුවේ (බොධිසත්වයන් වහන්සේ) ඇස් දන් දුන්නා බුදු බව ප්‍රාර්ථනා කරලා. ඇස් දන් දුන්නට පස්සේ දැන් ඇස් දෙකම නැහැ. එතකාට ගකු දේවීන්ද්‍රයා ඇවේල්ලා අධිෂ්ථාන කරලා ඇස් පිහිටෙවිවා. කර්මයෙන් පිහිටියාවූ ඇස් දෙකම නැහැ. දැන් බෝසතාණන් වහන්සේ කර්මයෙන් පහළ වූ ඇස් දෙකම දන් දුන්නෙන්. ඉතින් දාන පාරම්ත්‍රාවට ඒක උපකාර වූණා. ඊට පස්සේ ලැබුණ ඇස් දෙක දිව්‍ය ඇස්. ඒක බොහෝම දුර, විනිවිද පෙනෙන, මහා ප්‍රභාෂ්වර, ආලෝකමත් ඇස් දෙකක්. එහෙම දේවල් ආශ්වර්යමත් දේවල් හැටියට සැලුකෙනවා.

**ප්‍රශ්නය :** කෙනෙක් මැරෙණ කොට කර්මජ රුප ඔක්කොම මැරෙනවා නැතිවෙනවා. නැවත උත්පත්තියට නැවත රුප හැදෙන්නේ කොහොමද?

**පිළිතුර :** අපි මනුෂ්‍යයෙක් වශයෙන් උපදින කොට යම්කිසි කර්මයක් හේතු කොට ගෙන ඉස්සෙල්ලා හැදෙනවා ප්‍රතිසන්ධි සිතක්. ඒ එක්කම. හැදෙනවා කාය, ව්‍යුතු, භාව කියලා දෙක තුනක්. ඊට පස්සේ හැදෙනවා ඇස් කන් නාසා යන ඉන්දියයේ. මේ වික දිගටම මරණය දක්වා පවතිනවා. ව්‍යතියෙන් පසු නැවත ප්‍රතිසන්ධියක් ගන්නවා. මේ සිතේ තියෙනවා කර්ම ගක්තියක්, මේ සිතේ තියෙනවා කර්ම බලයක්. මේ හටය අතහැරෙන

කොට මෙතනින් ආයෝමත් ඇස් හදන්න, කන් හදන්න, නාසය දිව ගේරය හදන්න පුළුවන් බලය මේ ප්‍රතිසන්ධි සිත අස්සේ තියෙනවා. ඒකෙන් තමයි මේක හැඳෙන්නේ.

උදාහරණයක් විදියට, වූතියෙන් මෙහා පැත්තේ මෙයා රංජීන් හැටියට සැලකෙනවා. මරණයෙන් පසු වෙනස් වෙනවා. වූතියෙන් එහාට ගිහිල්ලා එයා උපුල්. මෙයාගේ හවාංග සිතන් ප්‍රතිසන්ධි විශ්වෘතාණයන් වෙනස් වෙනවා. හැබැයි මෙයා එක පාරටම ගිය හින්දා මෙයා වෙනස් කෙනෙකුන් නොවෙයි. මේ මහවැලි ගග හැටන් පැත්තෙන් ගලනකොට මිනිස්පු කියන්නේ මම හැටන් ගගෙන් තැවා කියලා. නාවලපිටිය හරියේදී කියන්නේ නාවලපිටිය ගගෙන් මම නාලා ආවා කියලා. රට පස්සේ ඩික පේරාදෙණියෙන් යනවා. එතමෙකාට කියනවා පේරාදෙණිය ගග කියලා. රේගට තෙල්දෙණිය, වික්ටෝරියා ජලායය කියනවා. දැන් බලන්න හැම තැනකදීම වෙනස් වෙනස් නම් ගන්නවනේ. ඒ ඒ පලාතෙන් යනකොට ඒ ඒ පැත්තේ නම් කියනවා. හැබැයි ඒ ගග මොකද්ද? එකම මහවැලි ගග. දැන් මහවැලි ගගට ඉස්සර වෙලා පොඩි අලුකින්, දෙළුකින් වැට්ටිව වතුර නොවෙයි මුහුදට වැටෙන කොට. කලාප වෙනස් වෙලා වෙනස් වෙලා වෙනමම වතුර විකක් තමයි මුහුදට වැටෙන්නේ.

**ප්‍රශ්නය :** අපි සංසාරයේ කළ කුසල අකුසල කර්මයන් ප්‍රතිසන්ධි සිතේ ගබඩා වි තිබෙනවාද?

**පිළිතුර :** ප්‍රතිසන්ධි සිතේ තියෙන්නේ ඒ ප්‍රතිසන්ධිය ඇති කරන්න අවශ්‍ය ගක්තිය විතරයි. අවස්ථාව ආවම කුසල, අකුසල කර්මයන් මතුවෙන්න පුළුවන් විධියේ ගක්තියක් හවාංග සිතේ තියෙනවා. හවාංග සිත ඇතිවන්නේ ප්‍රතිසන්ධි සිතෙන් පස්සේ. මේ ගක්තිය කොහොමද තියෙන්නේ, කොහද තියෙන්නේ?

උදාහරණයක් විදියට; දැන් ජල විදුලි බලාගාරය කියනකොට විදුලි ගක්තිය කොහද තියෙන්නේ? වතුරෙද? වර්බයින් එක්ද?

ගලා යන වතුරෙන් කරන්නේ වර්ධයිනයේ දැකි රෝද මත පිඩිනය ඇති කර එය කරකවත එකතේ. ඉතින් ඒක කරකවතකාට ඒ එකකම, රට ප්‍රතිචිරදේධා මූදාලන බලයට තමයි වූදිය කියන්නේ. ඒක තියෙන්නේ වතුරෙද, නැතිනම් දැකි රෝදයේද කියන්න බැහැ. ඒ වගේ තමයි කුසල අකුසල කරම, ප්‍රතිසන්ධී සිතට භා හවාංග සිතට සම්බන්ධ වී මතුවෙන්නේ.

බූදුරජාණන් වහන්සේ බූදු වෙලා නිතුවා, මේවා මිනිස්සුත්ට තේරුම් ගන්න පුළුවන්ද කියලා. පසු බැසීමක් වුනානේ. සමහරුන්ට උත්තරයක් දුන්නත් උත්තරේ වටින්නේ නැහැ. ප්‍රශ්නයි වටින්නේ. උත්තරේ ලැබේවා ගමන් ප්‍රශ්නය දිය වෙනවා.

මම එංගලන්තයේ ඉන්න කාලයේ, එක්තරා ආන පොලකිදී මට හමිබ වුනා මනුෂ්‍යයෙක්, 2002 -2003 වර්ෂයේ වගේ. එයා තමන්ගේ ප්‍රතාලත් කියන්නේ පරලොවක් නැහැ කියලා. අපි මැරිලා ගියාට පස්සේ ඉවරයි. ආයේ වෙන කොහොවත් උපදින්නේ නැහැ කියලා කියනවා. මහොම ඉදාලා මේ කෙනා මා සමග කතාවට වැටුනා. මම පිළිගන්නේ පරලොවක් නැහැ කියලා, ඉතින් ඔබ වහන්සේ එකට මොකද කියන්නේ. මම කිවිවා එකට මට කියන්න දෙයක් නැහැ කියලා. මට කරන්න දෙයක් නැහැ එයාට පරලොවක් නැති වුනාට. රට පස්සේ ඇපුවා මහණකම් කිරීම ආදි කුසල ධර්ම කළාට, අපි නිකම් සමාජයේ ඉන්නකම් එහෙම කරනවා. නැත්තම් ඒක මොකවත් නැහැ. මම කිවිවා මට එහෙම හිතෙන්නේ නැහැ කියලා. මයාට හිතෙන විදියයි මට හිතෙන විදියයි වෙනස් කියලා. එයා කියනවා බූදු රජාණන්වහන්සේ කියලා තියෙනවා කිසි කෙනෙක් කිවිවට යමක් පිළිගන්න එපා කියලා. එතැනැදි එයා එක පිළිගන්නේ එයාට වාසි විදියටයි. මය මත්පැන් බොන්නේ මය අදහස ඉස්සරහට දාගෙනා. එයා මට කියනවා බූදුරජාණන් වහන්සේ පිළිගන්නේ නැහැ කියලා. සරලව කියනවා තම් මේ සිහියක් කල්පනාවක්

තියෙන ප්‍රකාශනයක් නොවෙයි. වාදයට හඳා ගත්තු මහා මෝඩ්බ් තර්ක මේවා.

මූල්‍යභාෂ්‍යරුවේ පහළ වෛව්‍ය මුල් කාලය තුළ අවුරුදු 20ක් සික්ෂා පද පැනවුයේ නැහැ. හේතුව, අවශ්‍ය නැහැ. කවදා රහත් භාවයට පත් වෛව්‍ය කෙනෙක් වුණත් සික්ෂා පද ඇතත් නැතත් 12 න් පස්සේ ආහාර ගත්තේ නැහැ. අනාගාමින් වහන්සේලාත් එහෙමයි. ඒක ස්වභාවයෙන්ම පිහිටන්නාවූ ශිල ධර්මයක්. ඒක නිසා සික්ෂා පද පනවත්න ඕනෑ නැහැ. රීට පස්සේ අවුරුදු 20 කට පස්සේ එක එක අය එකතු වෙලා අර සිල්වත් ස්වභාවයෙන් දුකිල්වත් වුණා. රීට පස්සේ කරුණු කාරණා ඇතුව තමයි සික්ෂාපද පැනවිවේ. මුල් කාලයේ සික්ෂා පද පනවත්න අවශ්‍ය නැහැ. සියලු දෙනාම වාගේ ශිලයෙන් පිරිව්‍ය පිනෙන් පිරිව්‍ය අය.

## ධර්ම දේශනාව

මාත්‍රකාව : මිස ය ධම්මා - පළමුවෙනි කොටස  
දේශනයාණ් වහන්සේ : පූර්ෂ හන්තේ ජ්‍යාලංකාර  
ස්ථානය : ඕක්ලන්ඩි, ශ්‍රී ලංකාරාම විභාරස්ථානය

දිනය : 2015-09-18

17

## තිසා ධම්මා

පළවෙනි කොටස

සැම දෙනාටම තෙරුවන් සරණයි. එහෙනම්, අපි මේ වෙලාවේ අපේ දහම් වැඩ සටහන පටන් ගනිමු. මොනවද අපි ගිය වතාවේ කරා කළේ? මක්කොම රුප කළාප පිළිබඳව කරා කළා.

රුප කළාප 21 ක් තියෙනවා කියල කිවිවා. මම කියල දුන්නා කර්මජ රුප කළාප 9යි. විත්තජ රුප කළාප 6යි. සංතුජ රුප කළාප 4යි. ආහරාජ රුප කළාප 2යි ඔක්කොම කියද? 21 යි.

මය තමයි සියලුම රුප කළාප සමුහය.

අද මම කියල දෙනවා දර්ම කරුණු දෙකක්. මේක අලුත් පාචමික්.

තිසා ධම්මා - අහල තියෙනවද මිස ධම්මා ගැන? ඇයි මිස ධම්මා කියල කියන්නේ?

පිරිස පිළිතුරු දෙයි - ගසාගෙන යන නිසා

ස්වාමින් වහන්සේ - මවි එකක් තමයි ගසා ගෙන යන නිසා, අනිත් එක තමයි, අපි කොහොමද සංසාරය ගැන කියන්නේ? අවිච්‍ය පටන් හාවාගුරු දක්වා.

අපි කුමක්ද භාවගුය වශයෙන් සඳහන් කරන්නේ? නේවසක්දැයා නාසක්දැයායතනය. නේවසක්දැයා නාසක්දැයායතනය අරුප තලයක්. අරුපාවචර මූහ්ම ලෝකයක්. ඒක තමයි භාවාගුය. මේ හටයෙහි පත්‍රලේම තියෙන්නේ අව්වියයි.

|                                       |
|---------------------------------------|
| නේවසක්දැයානාසක්දැයායතනය               |
| අධික්වික්දැයායතනය                     |
| වික්දැයානාක්වායතනය                    |
| ආකාශනක්වායතනය                         |
| අකණ්ටික                               |
| පුද්සී                                |
| පුද්සි                                |
| අතර්ප                                 |
| අවිභ                                  |
| වේහපේලල                               |
| පරිභේත සුහ, අප්පමාතා සුහ, සුහක්න්හක   |
| පරිභේතාහ, අප්පමාතාහ, අහස්සර           |
| ඉහ්මපාරිස්ථීප, ඉහ්මපුරෝහිත, මහා ඉහ්මය |
| පරිමිමිමිත වසවර්තිය                   |
| තිම්මානුරිය                           |
| තුයිතය                                |
| යාමය                                  |
| තාවතිංසය                              |
| වාතුර්මහාරාජකය                        |
| මනුදේස ලෝකය                           |
| සංඛීවය                                |
| කාල සුත්‍රය                           |
| සංසාතය                                |
| රෝරවය                                 |
| මහා රෝරවය                             |
| තාපය                                  |
| ප්‍රතාපය                              |
| අව්විය                                |



මේ භවයෙහි කෙලවර වූ නොවසක්දැකුණාසක්දැකුයතනයෙහි සිට අවෝවියටත්, බුජමලෝකයේ සිට අවෝවියටත්, ද්‍රව්‍යලෝකයේ සිට අවෝවියටත් ඇද දැමිය හැකි ධර්මයක් සත්වයන්ගේ සන්තානයේ තියෙනවා.

අද දෙවිදත් තෙරුන් වහන්සේ කොහොද ඉන්නේ? අවෝවියේ දෙවිදත් තෙරුන් වහන්සේගේ උප්පත්තිය කොහොමද සිද්ධ උනේ?

දෙවිදත් තෙරුන් වහන්සේගේ උප්පත්තිය සිද්ධ වෙන්නේ හොඳ කුසල වේතනාවකින්.

උප්පත්තිය ද්වීහේතුකද? ත්‍රිහේතුකද? අහේතුකද?

පිරිස උත්තර දෙයි - උප්පත්තිය ත්‍රිහේතුකයි

ස්වාමින් වහන්සේ - ත්‍රිහේතුකයි කියන්නේ කොහොමද? අපි කොහොමද දැන ගන්නේ ඒ උප්පත්තිය ත්‍රිහේතුකයි කියල?

දෙවිදත් තෙරුන් වහන්සේගේ උප්පත්තිය ත්‍රිහේතුකයි. මොකද උන්වහන්සේට සඳුදී ප්‍රාතිභාර්ය පැමෙ ගක්තිය තිබුණා. ඒ කියන්නේ ද්වීහේතුක අයට ද්‍රාන ලබා ගන්නට පුළුවන් කමක් තැ. ත්‍රිහේතුක අයට හරි ලේසියෙන් පුළුවන්.

ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබීමට තිබිය යුතු දේ. හොඳ පිනක් තිබිය යුතුයි. ඒ පිනෙන් තමයි මනුස්ස ලෝකයට ආවේ. මේ පිනෙන් මනුස්ස ලෝකයට ඇවිල්ල ඊට පස්සේ කොහොටු ගියේ? අවෝවියට.

 මනුස්ස ලෝකයට ආවා

 ඊට පස්සේ ගියේ අවෝවියට

මෙව්වර පින් තියෙන කෙහෙක් මතුස්ස ලෝකයට ඇවිල්ල රීට පස්සේ ඇවිචියට යන්න හේතුව මේ දේවදත්ත තෙරැන්ගේ හිතේ තියෙනවා මෙන්න මේ ඕස කියන ධර්මය. අපි අද කතා කරන්නේ මෙන්න මේ ඕස ධර්ම ගැනයි.

ඕස කියල කියන්නේ සත්වයාව ගසාගෙන ගිහිල්ල රූ පතරෙන් ඇතුළටම ඇද දම්මන්න පුළුවන් ගතිය තිබෙන, ගක්තිය තිබෙන ධර්ම වලටයි.

තව එකක් - මුහුදේ නාන්ට ගිහින් තියෙනවද? මුහුදේ අත පය හෝදන්ට ගිහින් තිබෙනවද? මුහුදේ උදේට මුහුණ හෝදන්ට ගිහින් තියෙනවද? අහලා තියෙනවාද, මුහුදේ දිය වැළැ කියලා දෙයක් තියනවා (current) කියලා. ඒවාට අහු වුණෙන් ඒ පැත්ත්වම, ඇතුළටම ඇදගෙන යනවා. බෙරිමට හරිම අමාරුයි.

ඒවශේම දැකළ ඇතිනේ වැහි කාලෙට ගංගා වලින්, ඇල දොල වලින් එන ජලය ඉතා සැරෙන් කඩා ගෙන ඉතාමත් බියජනක ලෙස දෙගොඩතා ගලාගෙන යන ආකාරය. මෙවැනි අවස්ථාවකට කටුරු හරි ගොදුරුවුණෙන් බෙරින්නට ඉතාමත් අමාරුයි. දැන් මය තරම් විසාල ජල කදකට ගොදුරු වුණාට පස්සේ, ඒවිදියට ඇද ගෙන යනවා නම් රීටත් වඩා බලයක් තියෙන්නාවූ දෙයක් තමයි මේ හිත ඇතුළු තිබෙන්නේ. යම් ධර්ම කොටසක් තියෙනවා, ඒවා අපිව ඇදගෙන යනවා. ඒවශේ සුළුයකට හෝ දිය වැළකට හෝ එහෙම තැත්ත්නම් ඕසයකට අහු උනායින් පස්සේ අපිව ඇදගෙන යනවාමයි. ඇදගෙන යන්නේ හොඳ තැනකට නම් නෙමෙයි.

කටුක, ගොරෝසු, කරුකු, දුක්ඛ දායක තැනකට තමයි අපිව ඇදගෙන යන්නේ. එතකොට ඒකට කියනවා, ඕස ධර්ම කියලා.

ප්‍රශ්නය: - ස්වාමීන් වහන්ස මේ ධර්ම, සත්වයාව භාවාගුරුයේ සිට අවිචියට ගෙනාවට කවදාවත් අවිචියන් හවාගුරුයට යන වැඩ කරන්නේ තැත්ද?

**උත්තරය** - කොහො ගියත් සත්ව සත්තානයේ මෙක තියෙනවා. ඕස ධර්ම ගැන සඳහන් වෙන්නේ සංසාරයේ පත්‍රලට ඇද දමන ගතියෙන් යුක්තවන ධර්ම හැටියටයි. සංසාරයේ පත්‍රලට කියන්නේ සතර අපායටම ඇද දමනවා කියන එකයි. ඒ ගැන තව ඉස්සරහදී වැඩි පුර විස්තර වෙයි, ඕස ධර්ම කියන්නේ මොනවාද කියල. මේ ඕස ධර්ම, සත්වය පෙරේත ලෝකයට, දුගති ලෝකයට යනාදී වශයෙන් තොයෙක් ආකාරයේ යුක්කට ඇද දමනවා. සංසාරය වටයක් හැටියටතේ තියෙන්නේ, සංසාර වතුයක්තේ තියෙන්නේ, සංසාර සාගරයක්තේ තියෙන්නේ, ඒකේ හිහිල්ල යුක්කට ඇද දමන්නාවූ ගතියට කියනවා ඕසය කියලා.

මන්න දැන් ඕසය කියන එකේ තේරුම දැන ගත්තා. දැන් අපි බලමු තව කාරණයක්.

ධර්ම ස්වභාව සියල්ලම කියක් තියෙනවද? මම මෙක මේ පින්වතුන්ට කියල දිලා තියෙනවා. ධර්ම ස්වභාව, ධර්ම ගක්ති, ධර්ම ගුණ විත්ත, වෙළතසික, රුප, නිරවාණ වශයෙන් 170 ක් තියෙනවා.

|              |     |
|--------------|-----|
| සිත්         | 89  |
| වෙළතසික      | 52  |
| රුප          | 28  |
| නිරවාණ ධාතුව | 1   |
| සියල්ල       | 170 |

මෙයින් නිරවාණ ධාතුව හේතුවෙන් වලින් අමිශ්‍රයි. එය අසංඛතයි. සිත් 89 ත් වෙළතසික 52ත් රුප 28 ත් සංඛත ධර්ම වෙනවා. මේ සංඛත ධර්ම අයිති සංසාරයටයි. මේ ධර්ම 170 වම වෙනස් වෙනස් ලක්ෂණ තිබෙන, වෙනස් ගුණ තිබෙන, වෙනස් ධර්මස්වභාව තිබෙන ඒවා.


අපි ඕස ධර්ම සෙවිය යුත්තේ මේ ධර්ම 170 තුළයි. මෙහි ධර්මතා 3ක් තිබෙනවා.

- |      |             |   |         |
|------|-------------|---|---------|
| ඒනම් | 1). ලෝහය    | } | ඕස ධර්ම |
|      | 2). දිවිධිය |   |         |
|      | 3). මෝහය    |   |         |

මෙන්න මේ ලෝහයටත්, දිවිධියටත්, මෝහයටත් කියනවා ඕස ධර්ම කියල. සත්වයේ සංසාරයේ පත්‍රලටම යන්නේ මේ ඕස ධර්ම නිසයි.

current එකක් (දිය වැළක්) තියෙනවා. ඒක මහා බලයක්. ඒකට ඇදගෙන යන්න එකකුත් තියෙන්න එපාය. දැන් දිය සූලියක් තියෙනවත්ම ඒකට අභුවෙවිව දෙයක් තියෙන්න එපැයි ඇදගෙන යන්න. ඒ වගේ මේ ඕස ධර්ම වලට අභු වූණ එක්කෙනා තමයි සත්වයා. සත්වයා මේ ඕස ධර්ම වලට අභුවෙලා ඇදගෙන ගසාගෙන යනවා.

මේ ඕස ධර්ම සියල්ල වෙතසික කාණ්ඩයටයි අයිති වෙන්නේ. එතකොට මේ ධර්ම අතුරිත් සිත් 89 ඕස ධර්ම නොවේ. ඒ වගේම ලෝහ, දිවිධි, මෝහ යන වෙතසික තුන ඇර ඉතිරි වෙතසික 49 ත් ඕස නොවේ. රුපත් ඕස නොවේ. නිවනත් ඕස නොවේ.



එතකාට ඕස නොවෙන්නා වූ ධරුම 167 ක් තිබෙනවා. ඕස වන ධරුම 3 දි. සියල්ල ධරුම 170 දි.

ප්‍රශ්නය: - ස්වාමීන් වහන්ස සිත් 89 ට උදාහරණයක් කියන්න පුළුවන්ද?

උත්තරය - උදාහරණයක් ගෙන දක්වයි.

මේ ඉහත රුපයේ පෙනෙන පරිදි මේ පුද්ගලයාගේ ඇසට ගසක් දිස්වෙනවා. තමුත් ඇස කියන්නේ හිත නොවයි. මෙයාට මේ ඇස හරහා මේ මල ගැන දැන ගන්න හිතක් පහළ වෙනවා.

මේ ඇස ඉදිරියට එන මල ගැන දැනගන්නේ ඇසෙන් නොවයි, සිතෙන්. අපි කට වචනයට ඇහෙන් දැන ගන්නවා කියා කිවට ඇසට දැන ගැනීමේ හැකියාව තැහැ. හැබයි ඇසට තියෙනවා මේ දැන ගන්න හිතට උදව්වක් කිරීමේ ප්‍රබල හැකියාවක්. මේ මල ගැන දැන ගැනීම සඳහා හිතට මේ ඇස තුළින් මලවෙත යා යුතුව තිබෙනවා. එම නිසා එයට කියනවා වක්බූ ද්වාරය කියල. හිතට බැහැ ඇස skip කරලා (අතහැරලා) යන්න. තව විදියකට කිවවෙන් මේ මල සිතට පතිත වන්නේ ඇස හරහායි. මල හිතට එන්නෙන්, හිත මලට යන්නෙන් මේ ඇස හරහායි. මේ හිතට මල දකින්නට තනියම පහළ වෙන්නට බැහැ. හිත කියන්නේ ඇසට නොපෙනන්නාවූ මතෙන්මය ධරුමයක්. හිතක් කිසිම ද්වසක මුදකලාව, තනියම පහළ වෙන්න තැහැ. මේ හිතට පහළ වෙන්ට තවත් උදව් උපකාර කරන ධරුම අවශ්‍යයි. එවාට කියනවා වෙතසික ධරුම කියල. මේ වෙතසික ධරුම පහළ වන්න සිත තුළයි.

අපි හිතමු මේ පහළ වුණු සිත් වෙතසික ධරුම 7 ක් තියෙනවා කියල. එනම් එස්ස, වේදනා, සංයා, වේතනා, ඒකග්‍රනා, ජ්විතෙනදිය සහ මනසිකාරය යනුවෙන්. මේ වෙතසික ධරුම, සිතන් සමගම ඇතිවි, සිතත් සමගම පැවති, සිතත් සමගම තැනී

වී යනවා. ඒකට කියනවා ‘ඒකුප්පාද නිරෝධාව - ඒකාලමිහන වත්ප්‍රකා’ කියලා.

මෙහි ලක්ෂණ 4 ක් තියෙනවා.

- 1) ඒකුප්පාද - සිතයි වෙතසිකයි එකට උපදිනවා.
- 2) ඒක නිරෝධා - විත්ත වෙතසික එකට නිරැද්ද වෙනවා.
- 3) ඒකාලමිහන - සිත ගන්න අරමුණමයි වෙතසික ගන්නේ.
- 4) ඒක වත්ප්‍රකා - එක වේලාවට ඇතිවන සිතත් වෙතසික ධර්මත් සියල්ල එකම වස්තුවක් ආගුය කරගෙන ගමන් කරනවා.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස ඒ හිත වක්බූ වික්ද්‍යාණයද?

අත්තරය - මව ඒ මල ගැන දැන ගන්නා සිත වක්බූ වික්ද්‍යාණයයි.

දිදාහරණයක් - දැන් පවුලක් ඉන්නවා කියල හිතමු. ඒ පවුලේ ඉන්නවා අම්මයි, තාත්තයි, ලමයි හයදෙනෙකුයි. මේ ගොල්ලන්ගේ වාසගම ජයසිංහ කියල කියමුකො. දැන් මේ ජයසිංහ අම්මයි, ජයසිංහ තාත්තයි, ජයසිංහ රංජිත් යනාදී වශයෙන් වෙන් වෙන්ව නම් නොකර සියලුදෙනාම එක වර හඳුනාගැනීමට අපි ජයසිංහ පවුල කියනවා.

ඒ වගේම යම් කිසි දෙයක්, ඇස භාවිතා කර හඳුනා ගැනීමේදී එයට උපකාරවන සියලුම විත්ත වෙතසික ධර්මයන්ට වක්බූ වික්ද්‍යාණය යන ලස්සන පොදු නම පාවිචිචි කරනවා. මේවා තුළ තිබෙන නම් සහ ඒ තුළ තිබෙන ක්‍රියා කරිත්වය ඔන්න ඔය විදියට තමයි අදුනා ගත යුත්තේ. මේක තෝරුණාද?

එන්න ඔහොම තමයි සිතත් වෙතසිකත් වැඩ කරන්නේ. හැබැයි වෙතසික ප්‍රමාණය වෙනස් වෙනවා. සමහර සිත් තියෙනවා වෙතසික 13, 15, 17, 18, 19, 20, 30 ආදී වශයෙන් පහළ වෙන. අපි උදාහරණයට ගත්තේ අඩුම වෙතසික ප්‍රමාණයක් පහළ වන සිතක්.

වෙතයික ධර්ම වැඩියෙන් පහළ වෙනව නම් ඒවා කුසල සිත්. 17, 18 ආදී වශයෙන් අඩුවෙන් වෙතයික යෙදෙන සිත් බොහෝසේයින් අකුසල් සිත් වේ.

**ප්‍රශ්නය** - ස්වාමින්වහන්ස අර 89 ට වැටෙන්නේ ඕවද?

**උත්තරය** - නැහැ. මේවා අයිති වන්නේ 52 ගොඩියි. ඒවා වෙතයික.

මෙවගේ වෙතයික ගොඩිල් ඇතුළත් වෙච්ච සිත් තියෙනවා 89 ක්. (වක්බු වික්ද්‍යාණ) වැනි.

අපි අර ඉස්කේලේ යන කාලේ ගොඩක් වෙහසක් අරගෙන, කොට්ටන් ඇට තලලා තලලා බොහෝම පුංචි පොඩි මදයක් ගන්නවා වගේ, මේ සිත් අපි කොටස් වලට කඩල කඩල තමයි මේ වෙතයික එලියට අරන් හඳුනා ගන්නේ.

**ප්‍රශ්නය** - වෙතයික වැඩි වෙන්න වැඩි වෙන්න ඒවා, අකුසල කරමද?

**උත්තරය** : ස්වාමින්වහන්සේ - නැහැ. මෙහෙමයි ඒක තියෙන්නේ.

ඒවා වෙනස් වෙනස් විදියට යෙදෙනවා.



සිත



අස



අරමුණ

මේ අරමුණ දැකීමට සිත, ඇස උපකාර කර ගන්නවා. මේ නිතට බැහැ මලට යන්න. මේ හිත මේ මල වෙත ගෙනියන්ට, මේ හිත මේ මල වෙත හජ්පවන්ට යම් කිසි ගුණයක් අවශ්‍යයි. මේ හිතේ තියෙනවා, එහි තිබෙන වෙතයිකයි, හිතයි සියල්ලම

අර මලේ හිහිල්ල හඡ්පවන ගුණ විශේෂයක්. ඒක කරන්නේ සිත තුළ තිබෙන 'ඒස්සය' කියන ගුණ විශේෂයෙනුයි. මේ 'ඒස්සය' මේ හිතේ හැදෙන්නේ ඕය වැඩය කරන්නයි. ඒක කරන්න බැරිනම් මේ 'ඒස්සය' මේකට වැඩික් තැහැනේ.

දැන් මේ අරමුණෙන් තියෙනවා යම් කිසි හොඳ ගතියක්. ආස්ථාදිනීය ගතියක්. මිහිර ගතියක්. හිතට පිළිගන්න පුළුවන් ගතියක්. ඒ මලේ (අරමුණෙන්) තියෙන මේ ගතිය ඒස්සයට විදින්නත් බැහැ, හිතට විදින්නත් බැහැ. ඒක නිසා ඒ අරමුණේ තිබෙන්නාවූ රස ස්වභාවය, ගුණ ස්වභාවය විදින්නේ සිත තුළ තිබෙන 'වේදනා' වෙතසිකයෙනුයි. 'ඒස්සය' සහ 'වේදනාව' යනු ගුණ විශේෂ දෙකක්. 'ඒස්සය' කරන වැඩි 'වේදනාවට' කරන්න බැහැ. 'වේදනාව' කරන වැඩි 'ඒස්සයට' කරන්නත් බැහැ.

ර්ලයට තියෙනවා, මේ හිතයි වෙතසික විකයි ඇසි හරහා ගොස් අරමුණේ ස්පර්ශ වීමත් සමගම හිතට වෙන එකකට යන්න නොදී ඒ අරමුණම කොටු කරගන්න ගතියක්. ඒ අරමුණේ හැඩය, අරමුණේ තාලය, අරමුණේ ස්වභාවය කොටු කර ගන්නා ගතියට කියනවා සංයුත කියල. මේ සංයුත කරන්නේ හරියට කැමරාවක් කරන focus කිරීමක් වැනි දෙයක්. වේදනාවෙන් විදිය හැක්කේ සංයුතවන් ගන්නා ප්‍රමාණය පමණි.

දැන් මෙතන ක්‍රියා කියක්ද?

ස්පර්ශ වීමේ ක්‍රියාව, විදිමේ ක්‍රියාව සහ හඳුනා ගැනීමේ ක්‍රියාව. හඳුනා ගැනීමේ ක්‍රියාව කියන්නේ හරියටම focus වීමේ ක්‍රියාවලියට.

ර්ලයට ඇත්තේ 'වේතනාව' සි. 'වේතනාව' කියන්නේ අමුතුම එකක්. 'වේතනාව' කරන්නේ අනිත් සියලුම වෙතසික ධර්ම balance කර ගැනීමයි. Balance කරනවා කියන්නේ හිතට වැඩියෙන් යන්න දෙන්නත් තැහැ. ස්පර්ශයට වැඩියෙන්

හැඳ්පෙන්න දෙන්නෙත් නැහැ. වේදනාවට වැඩියෙන් විදින්න දෙන්නෙත් නැහැ. සංඝාවට වැඩිය හසුකරගන්න දෙන්නෙත් නැහැ. ‘වේතනාව’ කරන්නේ මේ සියලුම ගුණ විශේෂ සමව පැවැත්වීමයි.

මේ සියලුම වෙතසික එකම වැඩිකට යොමු කරමින් වෙන කිසි තැනකට යන්න නොදී team leader කෙනෙක් team එක මෙහෙයවනවා වගේ මේ ගුණ විශේෂ එකම අරමුණක තබා ගන්න උද්වි කරන්නේ ‘ඒකාග්‍රතා’ වෙතසිකයයි.

ජ් වගේම, මේ සියලුම වෙතසික වලට ජ්ව බලය දෙන්නාවූ තවත් ගුණ විශේෂයක් සිත් තුළ තියෙනවා. ජ්කට කියනවා ‘ජ්විතේන්නදිය’ කියල.

ර්ලගට මේ සියලුම වෙතසික එකම දේ අරමුණු කරවීම පිණිස යොමු කරන්නේ ‘මනසිකාරය’ සි.

දැන් නැවතත් බලමු මේ වෙතසික ධර්ම ජ්වාට තියුමින වැඩිය කරනවද කියල.

‘ඡ්ස්සිය’ කරන්නේ හැඳ්පීම.

‘වේදනාවෙන්’ කරන්නේ විදිම.

‘සංඝාවෙන්’ කරන්නේ හදුනා ගැනීම.

‘වේතනාවෙන්’ කරන්නේ සියල්ලක්ම (organise) සංවිධානය කරගැනීම.

‘ඒකාග්‍රතාවයෙන්’ කරන්නේ මක්කාම එක අරමුණකට ගැනීම. ‘ජ්විතේන්නදිය’ කරන්නේ සියල්ල මැරිමට නොදී බ්ල ගන්වා ගැනීමයි.

‘මනසිකාරයෙන්’ කරන්නේ අරමුණු කරගැනීමයි.

මේ වෙතසික ධර්ම සමගින් සිත තමයි අරමුණ දැන ගන්නේ.

එතකොට වෙතසික 7යි සිතයි ඔක්කොම ධර්ම 8. මේ අරමුණ භදුනා ගැනීමට මේ ධර්ම 8ම අවශ්‍යයි. මෙන්න මේ නිසා මේ පොකුරම පොදුවේ අරගෙන කියනවා, 'වක්ඩු විශ්වාසය' කියල. නමුත් එතැන වෙතසික ගැන කතාකරන්නේ නැ.

'ගෙදර තිබෙන දොර' සහ 'දොර තිබෙන ගෙදර' යන වාක්‍ය දෙකෙන් වඩා නිවැරදි වන්නේ 'ගෙදර තිබෙන දොර' කියන එකයි. හේතුව දොර තිබෙන්නේ ගෙදරට අයිතිව නිසා. අපි ඉස්සෙල්ලා කරා කරන්නේ ගෙදර ගැනයි. නමුත් ගෙදර ගැන කරා කළාම, නැවතත් ජනෙල් දොරවල් ගැන කරා කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ගෙදර කිවිවාම අනිවාර්යයෙන්ම ඒ සියල්ල ඇතුළත්ව තිබෙන නිසා.

ඒ වගේම නිතක් කියල ගත්තාම අනිවාර්යයෙන්ම ඒ තුළ වෙතසික ධර්ම තියෙනවා.

මේ වගේ සිත් 89 ක් තියෙනවා. සමහර සිත්වල වෙතසික ධර්ම වැඩියි. වෙතසික ධර්ම වැඩිවෙන්න වැඩිවෙන්න අරමුණ සම්බන්ධයෙන් කරන වැඩත් වැඩියි.

**ප්‍රශ්නය** - ස්වාමීන්වහන්ස, දැන් මේ මල දැකින කොටම ආස්‍රාණය දැන ගත්තා විත්ත වෙතසික ධර්මන් පහළ වෙනවද?

**උත්තරය** - එක වෙළාවටම වෙන්නේ නැහැ. මේවා වෙන වෙනම සිද්ධ වෙන්නේ.

**ප්‍රශ්නය** - ස්වාමීන්වහන්ස, වෙතසික ධර්ම ඇඩු වූණ තරමට හොඳයිද?

**උත්තරය** - එක වෙළාවකට හිතෙනවා හොඳයි කියල. හැබැයි නිවන් දැකින්න නම් වැඩිපුර මිනැ.

**ප්‍රශ්නය** - ස්වාමීන් වහන්ස, ඒකාග්‍රතාවය කියන්නේ එක්කහු කරන එක නේද?

**උත්තරය** - මව එක්කහු කිරීම. 'One-pointedness' ඒ තමයි සමාධිය.

ප්‍රශ්නය - ස්වාමින් වහන්ස දැන් අපි අභිජරමය වගේ දෙයක් ඉගෙන ගන්න කොට අපිට වීරය, කුදාව වැනි වෙතසික වැඩයෙන් තිබෙන සිත් අවශ්‍ය වෙනවා නේද?

පිළිතුර - මව ඒවෙලාවට 30න් එහා වෙතසික ධර්ම පහළ වෙනවා. ඒවා ඉඩීම පහළ වෙනවා. අපිට කිසිවක් අමුතුවෙන් කරන්න නැ.

විත්ත වෙතසික යනු ධර්ම දෙකක් වුනාට, අරමුණ සම්බන්ධයෙන් වැඩ කරන්නේ එකට.

එතකොට මේවගේ සිත් කියක් තියෙනවා? 89 සි.

එ අතරින් සමහර ඒවා කාම ලෝකයට අයිති ඒවා. සමහර ඒවා රුප ලෝකයට අයිති ඒවා. සමහර ඒවා අරුප ලෝකයට අයිති ඒවා. සමහර සිත් නිවන් දැකීමට පමණක් අවශ්‍ය සිත්. මේ සියල්ල එකට ගත් කළ සිත් 89 ක් වෙනවා.

අපි උදාහරණයක් වශයෙන් ගත්තේ මෙයින් එකයි.

දැන් තැවතත් ඕස ධර්ම වලට යමු.

දැන් වෙතසික ධර්ම ඔක්කොම කියක් තියෙනවාද? 52සි.

මේ වෙතසික ධර්ම 52න් ඕස ධර්ම කියක් තියෙනවාද? 3 සි,

එ තමයි ලෝහය , දිටියිය , මෝහය.

එස නොවන වෙතසික ධර්ම 49සි.

සිත් සියල්ල 89. මේ සිත් වල ඕස ස්වභාවය තැහැ.

ඉතා උස් කදු සහිත රටවල් වල, කත්මන්ඩු වැනි පළාත්වල පරිසරය තැරැකීම සඳහා යොදා ගන්නා විශාල බැලුන් සහිත යාත්‍රා වල් තිබෙනවා. ඒවාට උඩට පාවී යන්ට උපකාරවන ගක්තිය, උඩ යන ගක්තිය තියෙන්නේ එහි තුළ රදවී තිබෙන උණුසුම් වාතයේයි. (hot air balloons) බැලුනයේ එ ගතිය තැත්.

ඒවැන් මේ සිතට අරමුණකට යන්න බැහැ. හිතක් අරමුණකට ගෙනියන හැකියාව තියෙන්නේ ඒක ඇතුළේ තිබෙන්නාවූ වෙතසික වල පමණයි. අපි සාමාන්‍යයෙන් කජා කරනාකාට “හිතට යන්න පුළුවන්” කියලා කියන්නේ මේ විත්ත වෙතසික දෙකම එකතු කරලයි.

“දුරංගම්, ඒකවර්, අසරිර්, ගුහාසයය්” යනුවෙන් අපි කියන්නේ මේ වායේ තියෙන ගක්තිය එකතු කරලයි.

දැන් අපි ඕසා ධම්මා කියල කියනවා. මේවා සියල්ල 3යි. ඕස නොවන ධම්ම 167යි. මේ ධර්ම 167 තුළ තියෙනවා සිත් 89 යි, වෙතසික 49යි, රුප 28යි, නිවතයි.

ප්‍රශ්නය - ස්වාමීන් වහන්ස ද්වේශය අපායට ගෙන යන ධර්මයක් නොමෙයිද?

පිළිතුර - අපායේ යන එකක් නම් තමයි, හැබැයි ඕස ධර්මයක් නොමෙයි. ඒක වෙන ඒවාට යනවා. සංයෝජන වලට යනවා. මේ ඕස හැබියට සදහන් කරන එකේ තියෙන්නේ ලෝහ යයි, දිවියියයි, මෝහයයි. හැබැයි සුතු දේශනා වල එහෙම එනවා ධර්ම 4ක්. එහි සදහන් වන්නේ කාම ඕස, හට ඕස, දිවියි ඕස, අවිර්ජා ඕස යනුවෙති.

මෙහි කාම ඕස සහ හට ඕස දෙකම අයිති වන්නේ ලෝහයටයි. ඒ කියන්නේ කාමයන්ට ලෝහ කිරීමට කියනවා කාම ඕස කියල. හටයට ලෝහ කිරීමට කියනවා හට ඕස කියල. මුලික වශයෙන් ධර්මතාවය එකයි. ඒකෙන් කරන වැඩි කටයුත්ත තැන් දෙකක තියෙන හින්ද දෙකක් කියල කියනවා. දැනට ලැබේ තිබෙන කාම සම්පත්වලට ඇලීම කාම ඕස වෙනවා. අනික් අතට මෙතැන තියෙන කාම සම්පත්තිය තැනි ව්‍යෙශාත් එහෙම එහා පැන්තෙදී මට ලැබේවා කියල පැනීම හට ඕසය හැබියට සැළකෙනවා. මේ දෙකටම මුළු වන්නේ ලෝහය කියන ඕස ධර්මයයි.

දිවියි ඕස = දිවියි වෙතසිකයි

අවිර්ජා ඕස = මෝහය

දැන් මම ධර්ම කොටස් දෙකක් කියල දුන්නා.

- ඕසා ධම්මා
- නො ඕසා ධම්මා (එස නොවන ධම්ම)

දැන් තවත් ධර්ම දෙකක් තියෙනවා

- ඕසණීය ධම්මා සහ
- අනෝසණීය ධම්මා

එස කියන ඒවය ඕසණීය කියන ඒවය වෙනස්.

එස ධර්මයක් වූ ලෝහයට, ලෝහ කරන්නට තව දෙයක් අවශ්‍යයි. ආත්ත ඒ කියන තව දේ තමයි, ලෝහයට යටත්වන, ලෝහයට ලෝහ කරවන්ට අපු වෙන, ලෝහයට වැඩ කරන්න හේතු වන දේවල්. ඒවාට කියනවා මසණීය ධර්ම කියල.

ලදාහරණ - රුප 28ම ඕසණීයයි. කොට්ඨාම පංච උපාදාන ස්කන්ධයම ඕගණීයයි.

**එසණීය ධර්ම**

|            |     |
|------------|-----|
| ලෝකික සිත් | 81  |
| වෛතසික     | 49  |
| රුප        | 28  |
| සියල්ල     | 158 |

එසණීය නොවන (අනෝසණීය ධර්ම) = නව ලොවිතුරා ධර්ම

ලෝකෝත්තර සිත් 8

නිවන 1

ප්‍රශ්නය - පැහැදිලි වුණේ නැ ස්වාමීන් වහන්ස.

**පිළිතුර** - ඕස ධර්ම තිබෙනවා 3ක්. නැතිවී යන්නේ දිටියේ ඕසය විතරයි. ලෝහය සහ මෝහය තිබෙනවා. ඒකෙන් සතර අපාය කියන පැත්ත වැහෙනවා. භැංකි සංස්‍යයේ තව විකක් තියනවා එයාව.

**ප්‍රශ්නය** - පැහැදිලි නැත.

**පිළිතුර** - මෙහෙම ඒකක් තියෙනවා. ඒක හොඳ කරාවක්. ඒකට තව විකකින් උත්තර දෙන්නම්.

**ප්‍රශ්නය** - ලෝකෝත්තර සිත්වලට උදාහරණ?

**පිළිතුර** - ධර්ම වල තියෙනවා ලක්ෂණ 2ක්. ඒකක් තමයි, හේතුවෙන් හට ගත්තාවූ ධර්ම වලට කියනවා සංඛත ධර්ම කියල. මේ සංඛත ධර්ම අරමුණු කරන, සංඛත ධර්ම පිළිබඳව හිතන, සංඛත ධර්ම පිළිබඳව මෙනෙහි කරන හිත් තියෙනවා. ඒවෙශ සංඛත ධර්ම රාමුවේ වැඩ කරන්නාවූ සිත් තියෙනවා 81ක්. ඒවාට තව තමක් කියනවා ලොකික සිත් කියා.

තව තියෙනවා ධර්ම කොටසක් ඒවා හඳුන්වන්නේ අසංඛත ධර්ම නමින්. මේවා හේතු වලින් හැඳුන ඒවා නොවෙයි. ඒ තමයි නිවන.

මේ අසංඛත ධර්මය වූ නිවන සංඛත ධර්ම 81 න් දකින්න බැහැ.

ගෙවල් දොරවල්, යාන වාහන, මේ මිනිස්සුන්ගේ තියෙන්නාවූ කළබැඟැනී, දිවු ලෝක, බුහ්ම ලෝක යනාදිය මේ සංඛත ධර්ම 81න් දැක ගත ගැකියි.

නමුත් මේ අසංඛත දාතුව (නිවන) දකින්න මේ 81න් ඒකකින්වත් බැහැ.

ඒ තිසා මේ නිර්වාණ දාතුව දකින්ට අවස්ථා 4කදී වැඩ කරනවා සිත් 8ක්. ඒවට කියනවා ලෝකෝත්තර සිත් 8 කියල.

ඉස්සර වෙළාම නිවන දකින්නේ සේවාන් වෙන අවස්ථාවේ. සේවාන් වෙන අවස්ථාවේ නිවනේ 4 න් 1 ක් දකිනවා. එයට කියනවා සේවාන් මාර්ග සිත සහ එල සිත කියල.

රට පස්සේ සකඟාගාමී මාරුග සහ එල සිතින් දකිනවා ඒ නිවනම, පෙරට වඩා පැහැදිලිව සහ පිරිසිදුව.

රට පස්සේ අනාගාමී මාරුග සිතෙන් සහ එල සිතෙන් දකිනවා ඒ නිවනම තවත් පැහැදිලිව.

රේලයට අවසානයේ අරහත් මාරුග සිතෙන් සහ එල සිතෙන් ඉතා පිරිසිදුව සම්පූර්ණයෙන්ම නිවන දැක ගන්නවා.

මේ මාරුග සිත් 4 වත්, එල සිත් 4 වත් පෙනෙන්නේම නිවන පමණයි. ඒවායින් ලොකික ධර්ම අරමුණු කළ තොහැකියි.

**ප්‍රශ්නය - දියාන සිත්?**

පිළිතුර - දියාන සිත් සියල්ල ඇතුළත් වන්නේ සංඛත ධර්ම 81වයි.

මේ සිත්වල තියෙන වැඩ සටහන් බැලුවාම හරිම පුදුමයි.

**ප්‍රශ්නය - ස්වාමීන් වහන්ස, සෝච්චන් වෙවිව කෙනෙක් මනුස්ස ලොකියට එන්නේ කෙසේද?**

සිත් 89 න් ලොකෝත්තර සිත් 8 අයින් කළාම ඉතුරුවෙනවා සිත් 81ක්. මේ සිත් 81 ඇතුළේ තියෙනවා ප්‍රතිසන්ධි ගක්තියි තිබෙන හිත් විකක්. හැඳුයි මේ සිත් 81 වම බැං ඔය වැඩි කරන්න. ප්‍රතිසන්ධි සිත් හදන, ප්‍රතිසන්ධිය ගෙන දෙන ගක්තින් තියෙන, භවයක ගැට ගහන සිත් කියක් තියෙනවාද? 29යි.

**එනම් -**

|                    |    |
|--------------------|----|
| අකුසල් සිත්        | 12 |
| කාමාවවර කුසල් සිත් | 8  |
| රුපාවවර            | 5  |
| අරුපාවවර           | 4  |
| සියල්ල             | 29 |

ලොකික සිත් 81 - 29 = 52

සිත් 29 ක් තියෙනවා ප්‍රතිසන්ධිය ලබා දෙන. ඒවා කොකටද අයිති? මේ ප්‍රතිසන්ධි සිත් 29 ය අයිති වන්නේ ලොකික සිත් 81ටයි. හේතුව මේ ලොකික සිත් අස්සේ තියෙන සිත් 29 කට ප්‍රතිසන්ධි ගක්තිය තිබෙනවා.

හැඟැයි සියලුම මාරුග එල සිත් වලට ප්‍රතිසන්ධි ගක්තිය, ජනක ගක්තිය තැහැලි. ඩොඳට මතක තියාගන්න ප්‍රතිසන්ධියක් සිද්ධ වෙන්නේ සංසාරේ තුළයි.

ලෝකෝත්තර සිත් 8 වැඩ කරන්නේ නිවන සම්බන්ධයෙන් පමණයි. මේ නිවනේ වැඩ කරන සිත් සංසාරය පිළිබඳ කිසිම වැඩ කටයුත්තක් කරන්නේ තැහැලි.

සෝච්චන් වෙවිව කෙනා නිවන් අවබෝධ කරාට, එයා මනුස්ස ලෝක් මනුස්ස ගිරිරයේ ඉදෙගන ආරාමයක, සේනාසනයක හෝ ඉදෙගන ගෙදර හෝ ඉදෙගන එයා නිවන් අරමුණු කරනවා නම් එයාට පාවිචිචි කරන්න වෙන්නේ ලෝකෝත්තර සිත් 8 න් එකක්. හැඟැයි ඒකෙන් එයාට දිව්‍ය ලෝක් ඉපදෙන්න බැහැලි.

අපි නිතමු සෝච්චන් වෙවිව කෙනෙක් මිය පරලොට යනවා කියල. මිය පරලොට ගිහිල්ල එයා දිව්‍ය ලෝක් ඉපදෙනවා. අපි නිතමු තුසිත දිව්‍යලෝක් ඉපදුනා කියල. සෝච්චන් වෙලා නිරියත් ඉපදෙන කොට එයා ඉපදෙන්නේ ඉහත සඳහන් කළ ප්‍රතිසන්ධි ගක්තිය තිබෙන සිත් 29 ට ඇතුළත් කාමාවටර, සෝච්චනස්ස සහගත කුදාණ සම්පූද්‍යක්ත සිතකින් පමණයි. තේරුණාද?

ප්‍රශ්නය- ස්වාමීන්වහන්ස, බෛම්බිසාර රජ්පුරුවෝ සෝච්චන්වෙලා ඉදෙන් වාත්‍යාමනාරාජක දිව්‍යලෝකයේ ඉපදුන් ඇයි?

පිළිතුර - ඒක ඉතා සරලයි. අපි දැන් බෛම්බිසාර රජ්පුරුවෝ ගැන පැන්තකින් තියලා, අපි මෙහේ ගැන නිතමුකොය්. දැන් අපි ඉන්නේ නව සිලන්තයේන් තේදි? නවසිලන්තයේ ඉන්න මේ පින්වතුන්ට options 3 ක් දෙනවා. එකක් තමයි නිවාඩුවට ලංකාවට යන්ම, අනින් එක තමයි ඕස්මෙලියාවට යන්න,

අතින් එක තමයි මැද පෙරදිග යන්න. ඒකෙන් කෝකද තෝරා ගන්නේ?

පිරිස - ලංකාවට යන්ව.

ඇයි ඒ ලංකාව තෝරා ගන්නේ?

පිරිස - අපිට පුරු පුරුදුයි, අපේ අය ඉන්නවා, නැදැයේ ඉන්නවා, තව කැමති කැම තියෙනවා. කැමති පරිසරය. තව? වන්දනාවේ යන්න පුළුවන්. දැන් තේරෙනවනේ මෙහේ අත ඇරුණෙන් එහෙම ආයිත් යන්න වෙනවා නම් යන්නේ ලංකාවට කියලා.

ඒවගේ තමයි ඉස්සරවෙලා වාතුරමහාරාජීකය ඉදාලා, ඉතා බලගතු දෙවි කෙනෙක් මනුස්ස ලෝකේ මගධ රාජ්‍යයේ උපදිනවා බිමිසාර රජු ලෙස. බිමිබිසාර රජුට යම් කිසි කර්මයකුන් විපාක දෙනවා. නමුත් පිනකට බුදුරජාණන් වහන්සේත් මූණ ගැහෙනවා, ධර්මයන් අසනවා. සෝවාන් වෙනවා. රිට පස්සේ ඒ රජු එතනින් වුත වෙවිව ගමන්ම පුරුදු තැනට යනවා. ඔන්න ඕක තමයි වෙන්නේ. දැන් එතුමාට කියන නම 'ඡනවසහ'.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස, සෝවාන් වුණු කෙනෙක් තව භව 7 ක් උපරිම වශයෙන් ඉපදෙනවා කියනවනේ නිවන් දකින්න පෙර. එතකොට එයා දිව්‍ය ලෝකේ විතරමද යන්නේ.

පිළිතුර - නැ මනුස්ස ලෝකේ ඉපදෙන්නත් පුළුවන්.

ප්‍රශ්නය - එතකොට එයා භව භතම මනුස්ස ලෝකේ ඉපදුනෙන් කොහොමද ප්‍රතිසන්ධිය වෙන්නේ ස්වාමීන්වහන්ස?

පිළිතුර - සෝවාන් වෙවිව පුද්ගලයෙක් නිවන් දැකළ තිබුණට, එයාට මනුස්ස ලෝකේ උපදින්නට ඉදිරිපත් වෙන්නේ කාමාවවර කුසල් සිතක්මයි. එයා මනුස්ස ලෝකේ ඉපදුනාට නිවන් අවබෝධ කරපු ලෝකේත්තර සිත් නැති වෙන්නේ නැහැ. එයා නිවන අරමුණු කරන කොට ඒ සිත් පාවිච්ච කරනවා. මෙයා දිව්‍ය මානුසික ලෝකයක ඉපදෙන සැම අවස්ථාවකම

ඉපදින්නේ කාමාවටර සිතකින්මයි. මේ පුද්ගලයා හට 7 ක් ම ඉපදුනා කියල හිතමුකෝ. එහෙම ඉපදිලා අන්තිම හටයේ අවසාන මොහොතේ ධර්මස්වාහාවයට අනුව සකඟාගාමී වෙලා, අනාගාමී වෙලා, අරහත් වෙලා නිවී යනවා.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස මෙයා ධර්මයක් පුරුෂ කරේ නැතත් භාවනාවක් වැඩුවේ නැතත් මෙහෙම හට 7 අවසානයේ පිරිනිවන් පානවද?

පිළිතුර - ඔව්, මුකුත් නොකර හිටියත් අවසානයේ දී රහත්වෙලා පිරිනිවන් පනවාමයි. ඒක තමයි ධර්මයේ බලය. ධර්මයේ ගක්තිය.

මේ සෞචාන් වූ පුද්ගලයා අතින් මේ හට 7 තුළ වැරදිලාවත් ආනන්තරිය පාප කර්මයක් සිදු වෙන්නේ නැ. කිසිදාක පන්සිල් කැබේන්නේ නැ. එයට හේතුව සෞචාන් වෙනවත් සමගම කෙලෙස් බොහෝ ප්‍රමාණයක් තැනි වෙන නිසා. සෞචාන් වූ පුද්ගලයාට දෘශ්‍යීයක් ඇත්තේත් නැ.

ප්‍රශ්නය - ස්වාමීන් වහන්ස, සෞචාන් භාවයෙන්ම ඉපදිවිව කට්ටිය ඉන්නවද?

පිළිතුර - කවුරුවත් කියන්නේ නැහැනේ, මම මිට ඉස්සෙල්ලා ආත්මයේදී සෞචාන් වූණාය කියලා. තමුත් ඒ ගුණය එයාගේ මනසේ කැවිලා, බැඳිල, පිහිටලා තියෙන්නේ. කෙනෙකුට අයින් කරන්නත් බැහැ. එයාට අයින් කරන්නත් බැහැ. ඒක ජේරාවර වෙලා තියෙන්නේ. ඒක අවල ධර්මයක්. ඒක තුණුරුවත් කෙරෙහි අවල ගුදයාවක් පිහිටපු හිතක්. අතින් එක තමයි, අපි හිතමු මෙයා හින්දු ප්‍රවානක ඉපදුනා කියල. ඒත් එයා කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ග්‍රාවකයන්ට ගරහන්නේ නැහැ. බනින්නේ නැහැ. දෙන්ස් කියන්නේ නැහැ. හේතුව ඒ ගුණය සෞචාන් වෙනවත් සමගම එයාගේ ජීවිතයේ පිහිටනවා. කවදාවත් ඉරිසියා කරන්නේ නැහැ. සෞචාන් වෙවිව කෙනෙක් වෙන ආගමක ඉපදුනාට එයාගේ හිත වෙනස් වෙන්නේ නැහැ.

සේවාන් වුණ කෙනෙක් පටුලක් වෙලා ලමයි ලපටි හදන්න පුළුවන්. වෙළඳාම් කරන්න පුළුවන්. හැබැයි කටඩාවත් වැරදි දෙයක් කරන්නේ නැහැ.

ප්‍රශ්නය - පැහැදිලි නැත.

පිළිතුර - එයාට ඇත්ත වගයෙන්ම මතකයක් නැති වෙන්න පුළුවන්. නමුත් එය හේතුවෙන් ධර්මය පිළි ගන්නවා.

ප්‍රශ්නය - සේවාන් වෙන එක පුද්ගලයෙක් හරි ඉන්නවා නම්, ලෝකේ විනාශ වෙන්නේ නැහැ කියල අපි අහලා තියෙනවා ස්වාමීන්වහන්ස.

පිළිතුර - ඒ වෙන කථාවක්. එහෙම එකක් තියෙනවා. ඒ වෙන ධර්මයක්.

අතිරේකයක් - මේ ලෝකේ හොඳ සත්පුරුෂයෝ ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් තවම ඉපදිලා නැහැ. අනිත් එක්කෙනා මේ වෙනකාට මැරිලා. මේ ඉන්න අය අන්තිම එපාකරපු අය. (පිරිස හිනාවෙයි)

අපි ධර්ම වචන කොට ඒ ධර්ම වලට මූලික වෙන ධර්මයක් තියෙනවා. අපි හැම එක්කෙනාම යන්නේ ඒකෙන්. අපේ ලංකාවේ ගැමි ජනතාව ධර්මය පුරුදු කරන්ට ආරම්භ කරන්නේ ගුද්ධාවෙන්. එක නරක එකක් නෙවෙයි.

· ගුද්ධාවෙන් පටන් ගන්නවා මෙයි පුරා පවත්වන්න. මේ විදියට ගුද්ධාවෙන් තව තව දේවල් කර කර ගුද්ධාවෙන් ධර්මයට යනවා. ගුද්ධාවන්තයාට මල් සිනැ. හඳුන්කුරු දුම සිනැ. එට පස්සේ සාම්බානි, පාවාච සිනැ. මෙයා ගුද්ධාවෙන් සිල් ගන්නවා. භාවනා කරනවා. මෙයාට ගුද්ධාව මූලික වුණාට මෙයාට පූජාවත් තියෙනවා.

ර්ලග කාරණය, මෙහේ ඉන්න මිනිස්පු (western අය) ධර්මයට එන්නේ පූජාව මූල් කරගෙනයි. මේ අයට පූජාව මූල් වුණාට

ශ්‍රද්ධාවත් තියෙනවා. මෙයා ශ්‍රද්ධාව ඇති කර ගන්නේ එයාට ධර්මය අවබෝධ වෙච්ච ප්‍රමාණයට පමණයි.

මේ ශ්‍රද්ධාව මුල්‍ය කෙනාගේ සිතේ විරිය, සති, සමාධි, සහ ප්‍රයා යන ධර්මත් තිබෙනවා. නමුත් ප්‍රධාන දේ ශ්‍රද්ධාවයි.

ඒවගේම ප්‍රයාව මුල්‍ය කෙනාගේ සිතේද ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි යන ධර්ම තිබෙනවා. නමුත් ප්‍රධාන වන්නේ ප්‍රයාවයි.

අපි කවුරුත් මේ මාරුග දෙකින් එකකින් ගිහින් තමයි ආර්ය අෂ්ට්‍රාංගික මාරුගයට පිවිසෙන්නේ.

ශ්‍රද්ධාව මුල්‍ය කෙනා මෙහෙම ගිහිල්ලා මාරුග අවස්ථාවට පත්වෙලා සතිපටියානය වඩන කොට එයාට වැඩියෙන් වැටහෙනවා කාය, වේදනා යන කොටස් දෙක.

ප්‍රයාව මුල්‍ය කෙනා සතිපටියානය වඩන කොට එයාට වැඩියෙන් වැටහෙන්නේ විත්ත සහ ධම්මානු පස්සනාව.

දැන් මේ පුද්ගලන් දෙදෙනා මෙහෙම ගිහින් විපස්සනාවට වැටී මාරුග අවස්ථාවට පත්වන විට ශ්‍රද්ධාව මුල්‍ය කෙනාට මේ පාර හදාලා දුන්නේ ශ්‍රද්ධාව විසින් නිසා මේ පුද්ගලයාට කියනවා ශ්‍රද්ධානුසාරී පුද්ගලයා කියා.

ප්‍රයාව මුල්‍ය කෙනාට මේ මාරුග අවස්ථාවට පත් වීමට උදව් වූණේ ප්‍රයාව මුල්‍ය වෙලා නිසා ඒ පුද්ගලයාට කියනවා ධම්මානුසාරී පුද්ගලයා කියල.

මේ දෙදෙනාම අවසානයේදී නිවනට පත්වෙනවා.

සාමු ! සාමු! සාමු!

## ඛර්ම දේශනාව

මාත්‍රකාටි : ඕස ගර්ම

දේශකයන් වහන්සේ : පුෂ්‍ර හන්තේ ජ්‍යෙෂ්ඨාලංකාර

ස්ථානය : මික්ලන්ධිඩි, ශ්‍රී ලංකාරාම විභාරස්ථානය

දිනය : 2015 - 09 - 29

18

## මිසා ධම්මා

දෙවනී කොටස

ස්වාමින් වහන්සේ ප්‍රශ්නයකින් දේශනාව ආරම්භ කරයි.

හොඳයි පින්වත්ත්නි, ඕස ධම්ම කියන්නේ මොනවද?

උත්තරය - සංසාරයේ පත්‍රලටම ගසා ගෙන යන, සංසාරයේ පත්‍රලටම ඇද දමන ගර්ම වලට කියනවා ඕස ගර්ම කියල.

ස්වාමින් වහන්සේ - එතකොට, ඒ ගර්ම කියක් තියෙනවද?

පිරිස - ගර්ම 3 ක් තියෙනවා.

මූලික ගර්ම 3 ක් තියෙනවා. ඒවා මොනවද? ලෝහය, මෝහය, දිවියිය. මේ ගර්මතා 3 ට කියනවා ඕස ගර්ම කියල.

අපි මේ ගර්ම කොටස් ඉගෙනගැනීමේදී සියලුම ගර්මතා කියක් ඉගෙන ගන්නවද? 170 ක්.

එනම්, සිත් 89 යි. වෙතසික 52 යි. රුප 28 යි. නිරවාණ බාතුවයි. මේ 170 න් ඕස ගර්ම හැටියට තියෙන්නේ ගර්ම 3 යි. අනිත් සියලුම ගර්ම එනම් 167 ක් ඕස නොවන ගර්මයි. විත්ත කාණ්ඩය, මෙතතසික කාණ්ඩය, රුප කාණ්ඩය සහ නිරවාණ කාණ්ඩය යන කාණ්ඩ 4 න් මේ ඕස ගර්ම අයත් වන්නේ වෙතසික කාණ්ඩයටයි.

මිස ධර්ම සහ මිස නොවන ධර්ම අපි ඉතා හොඳින් වෙන් කර දැනගත යුතුයි. මේවා මේ වයිට බෝධී එකේ කළ පාට තින්තෙන් ලියලා පෙන්නුවට මේවාගේ සැර ඉතා බලවත්.

(ස්වාමීන් වහන්සේ වතුර වලින් ඇති ප්‍රයෝගනය අසා එය පැහැදිලි කර දෙයි)

දැන් හිතලා බලන්ට වතුර ගැන, වතුරෙන් අපි පිරිසිදු කරනවා, පිපාසය සන්සිද්ධවා ගන්නවා, යම් කිසිදෙයක් මෙලෙක් කිරීමට උපකාර කරගන්නවා. ගස් කොළන් වලට ප්‍රත්‍යාය පහසු කම් සලසනවා. රස්නය අඩු කිරීමට උදව් වෙනවා. මේ දේවල් වලට අම්තරව අපි විදුලිය තිෂ්පාදනය කිරීමටත් වතුර පාවිචි කරනවා. මේ විදියට වතුර බොහෝ දේවල් වලට ප්‍රයෝගනවත් වෙනවා. නමුත් බැඳු බැඳුමට වතුරේ මෙහෙම ගක්තියක් තියෙනවා කියල අපිට පෙන්නේ නැහැ නේද?

ඒ වගේම මේ ලෝහ දිවියි මෝහ යන ටෙටසික තුන මහාම ත්‍රිබුනට ඕවයේ තියෙන ගක්තිය හරි සැරයි. ලෝහය කියල කියන්නේ කොහෝ හරි තිබෙන අරමුණකට ගිහින් එල්ලෙන ගතිය. ඒකට ලෝහ කරන ගතිය.

දිවියිය කියල කියන්නේ, තියෙන දේ ඒ විදියටම බාරගන්නේ නැතුව පොඩිඩික් එහෙට මෙහෙට කරලා පිළිගන්න, බාරගන්න ගතිය. ඒකේ හැරි එහෙම තමයි. හරි අදහස Distorted කරලා වෙනස් කරලා තමයි බාරගන්නේ.

අපේ ගම් පළාත්වල කට්ට සම්බල් ජාතියක් හදනවා. ඒක හැම තැනම නැහැ, බණ්ඩාරවෙල පැත්තේ තමයි තියෙන්නේ. (පිරිස සිනාසයි) මිරිස් එහෙම දාලා තක්කාලි එහෙමත් දාලා කොටලා හදනවා. හැබැයි ඒක විකුණ්නන්න බැහැ. ඒක රස මුසුවට ගමේ පළාතේ පිගානක පරිහෝග වෙනවා ඇරෙන්න 'තක්කාලි දාපු ලුණුමිරිස්, තක්කාලි දාපු ලුණුමිරිස්' කියල මික කවපලක විකුණ්නන්න බැහැ. ඒකට මිලක් නියම කරන්ට එහෙමත් බැහැ.

සාමාන්‍ය හෝටලයක මිකම එනවා මිරිස් කපලා, තක්කාලිත් කපලා තක්කාලි පෙන්තට හැඩි වැඩි පොඩිඩුන් එක්කාපු කරලා. තව මය ගම්මිරිස්, ලුණු විකකුන් එකතුකරලා දෙනවා. හැඳුයි එකට ලුණු මිරිස් කියන නම පාවිච්චි කරන්නේ නැහැ. එහෙම එකකුන් තියෙනවා. දැන් නම වෙනස් කරනවා. සිකට විදි යන නම වාසගම හැරියට කියවෙන මොකක් හරි නමක් දාල මේසය උචින් ගෙනත් තියනවා. එහෙම අලුත් නමක් දාලා මය ආහාර පිශාන ගෙනාවම එකට රුපියල් 500 ක් විතර මුදලක් ගන්නවා. තමුන් අර ලුණු මිරිස නමින් එක එව්වර එහෙම ගාණකට විකුණ්න්න බැහැ.

දිටියීයන් මය වගේ. දාජ්ටීය, ස්වභාවයෙන් තිබෙන දෙය ඒ විදියටම ගන්න කැමති නැහැ. හැම වෙළාවේම දාජ්ටීය කරන්නේ, තියෙන එක අනිත් පැන්තට හරවල, වෙන අයයක් දිලා, වෙනස් කරලා තමයි ගන්නේ. ආන්න එහෙම එකක් තියෙනවා ඔය දාජ්ටීයේ. එක නිසා දාජ්ටීයට සත්‍ය පේන්නේ නැහැ. හැඳුයි බැලු බැලුමට දාජ්ටීය, ප්‍රඟාවේ ස්වරූපයයි ගන්නේ. ඇත්ත වශයෙන්ම හිතලා බැලුවම තේරෙනවා, අපේ ගමේ ඉන්න මිනිස්සු කාල තියෙන්නේ අර අන්තර්ගතය සාමාන්‍ය නමකින්. නගරයේ මනුස්සයා එකම කනවා වෙන නමකින්. ගමේ එක්කෙනා එක ලුණු මිරිස් කියන නමින් කනවා. නගරයේ එක්කෙනා එකම ඉංග්‍රීසි නමකින් කනවා, රුපියල් 500 කුන් ගෙවනවා. එක නිසා මේ දාජ්ටීය කියන වෙතසීකය හරිම ප්‍රබලයි. එක නිසා තමයි ඔය දාජ්ටීය සසරේ පතුලට ඇද දමනවා කියලා කියන්නේ. ඇත්ත හරියට පෙන්නුම් කරලා දෙන්නේ නැහැ. හැම වෙළාවෙම වෙනස් කරලා තමයි පෙන්නන්නේ. එකට මෝහය හරියට උද්ධි කරනවා. මෝහය ලෝහයටය දාජ්ටීයටය දෙකටම හරියට උද්ධි කරනවා. එක නිසා තමයි සිවට ඕස කියල කියන්නේ.

අපි තව කිවිවා ඕස්සීය ධර්ම කියල කොටසක්. ඕස්සීය ධර්ම කියන්නේ මොනවද?

උදාහරණයක් වශයෙන් ගතහොත් දැන් ලෝහය තිබුණට අපිට ලෝහ කිරීමට යම් කිසි දෙයක් තිබිය යුතුයිනේ. අන්න ඒ දේවල් වලට කියනවා ඕස්සිය ධර්ම කියල.

දාජ්ට්ටිය කියල එකක් තියෙනවා. නමුත් මෙසේ දාජ්ට්ටියෙන් වෙනස් කොට හඳුනා ගන්නා දේ ඕස්සිය ධර්මයක් වෙනවා.

මෝහය තියෙනවා. මෝහය කියන්නේ හිත මුලා කරනවා. මෝහයෙන් මුලා වෙත, නොදැනෙන්න දෙයක් තියෙන්න ඕනෑතේ. අන්න ඒකට කියනවා ඕස්සිය කියල.

ලෝහය, දිවියිය සහ මෝහය ඕස් ධර්ම වෙනවා. ඒවාට අඩුවෙන ගොදුරු වෙන ධර්ම ඕස්සිය ධර්ම වෙනවා.

ඕස්සිය තොවෙන්නාවූ ධර්මත් තියෙනවා. ඒවා අනෝස්සිය ධර්ම කියලා හඳුන්වනවා. ඒවා නම් ලෝකෝන්තර ධර්ම අටයි, නිරවාණ ධාතුවයි. අනෝස්සිය ධර්ම තියෙන්නේ නවයයි.

සේවාන් මාරුග එල, සකදාගාමී මාරුග එල, අනාගාමී මාරුග එල, අරහත් මාරුග එල සහ නිරවාණ ධාතුව, මේ ලොවිතුරා ධර්ම 9 යට ලෝහයෙන්, දිවියියෙන් හෝ මෝහයෙන් බලපැමි ඇති වෙන්නේ නෑ. ඒවාට මේ ධර්ම අඩුවෙන්නේ නෑ.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස මානය ගැනෙන්නේ දිවියියවද? මෝහයවද? නැත්තම් ඒ දෙකටමද?

ලත්තරය - මානය මේ එකකටවත් අයිති වෙන්නේ නෑ. මානය කියන්නේ වෙනමම ධර්මයක්.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස දැන් දිවියිය කිවිවාම අපි කොහොමද තේරුම්ගන්නේ?. දැන් සම්මා දිවියිය කියල එකකුත් තියෙනවනේ.

ලත්තරය - මෙතන මෙහෙම එකක් තියෙනවා. මේ දිවියිය කියන වචනයේ සාමාන්‍ය තේරුම දැකීමයි. මේ දැකීම ගතියම

තියෙනවා තවත් එක ධර්මයක, හැඳුයි ඒ දැකීම මේට වඩා වෙනස්. ඒ තමයි.

ප්‍රජාව = දැකීම

දිවිධිය = දැකීම

මේ දෙකම දැකීම ව්‍යුණාට ප්‍රජාවෙන් දැකීමේදී ඇත්ත තත්ත්‍ය වෙනස් කරන්නේ නැහැ. ප්‍රජාව කරන්නේ තියෙන දේ ඒ විදියටම පෙන්වා දීමයි, දැකීමයි.

දිවිධිය රෝට වැඩිය වෙනස්. එක තියෙන දේ එහාට මෙහාට අඩංගුවනවා. වෙනස් කරනවා. වෙනස් කරලා තේරුම් ගන්නවා, වෙනස් කරලා දකිනවා.

ඒ වගේම, ඇතුළතින්, හිතෙන් දැනගැනීමටත් දිවිධිය යන වචනය පාවිචිචි කරනවා.

සම්මා දිවිධිය = (ප්‍රජාව = දැකීම)

මිල්‍යා දිවිධිය = (දිවිධිය = දැකීම)

සමහර තැන්වල මේ මිත්‍යා කියන වචනය නැතුව නිකම්ම දිවිධි යන වචනය පාවිචිචි කරනවා. එතකොට තැනේ නැරියට කළුපනාකරලා තේරුම් ගත යුතුයි. අනින් එක තමයි සම්මා නැතුව නිකම්ම දිවිධි යන පදය යෙදුනොත් ඒ කියන්නේ මිත්‍යා දිවිධිය කියලා තේරුම් ගත යුතුයි.

දැන් අපි මේ දක්වා ඉගෙන ගත්තේ වෙතසික 52 න් වෙතසික ධර්ම 3 ක් විතරයි. අපි දැන් ඉගෙන ගත්මු මේ විදියට.

මිස සම්පූර්ණත්තා ධම්මා - මිස විප්පයුත්තා ධම්මා, වගයෙන්.

ඉස්සරවෙලාම ඕස ධර්ම මොනවාද කියා දැන ගත යුතුයි. ඒවානම් ලෝහය, දිවිධිය සහ මෝහයයි. මේ කරුණු තුන වැඩ

කරන, ක්‍රියාත්මක වෙන තැන් තියෙනවා. ආන්ත ඒ තැන්වල පවතින ධර්මන් එක්ක තමයි මේක බලන්නේ.

දැන් ලෝහයයි, දිටියියයි මෝහයයි කියන්නේ කුසලද අකුසලද? අකුසල්. එහෙනම් මේ අකුසල් සංඛ්‍යාවට යන ඕස ධර්ම 3 වැඩ කරන්නේ කුසල් සිත්වලද අකුසල් සිත්වලද? අකුසල් සිත්වල.

එතකොට, අකුසල් සිත් කියක් තියෙනවාද? 12 ක් තියෙනවා.

එනම් ලෝහ මූල සිත් 8 යි.

ද්වේශය මුල් වෙච්ච සිත් 2 යි.

මෝහය මුල් වෙච්ච සිත් 2 යි. එතකොට ඔක්කොම අකුසල් සිත් 12 යි.

දැන් මේ කියන කරුණු රික හරි පරෙස්සම් තේරුම් ගත යුතුයි.

ලෝහය කියන කොටම පැහැදිලියි මේවා ඕස කියල. මේ ලෝහ මූල සිත් වල දිටියියන් තියෙනවා. මෙහි මෝහයන් තියෙනවා. එනිසා මේවා ඉතා සැර අකුසල් වශයෙන් ඉතා බලවත් සිත්.

නමුත් ද්වේශ මූල සිත් වල ඇත්තේ ඕස සංඛ්‍යාවට ගැනෙන ධර්ම වලින් මෝහය පමණයි. ද්වේශය ඕස සංඛ්‍යාවට වැටෙන්නේ නැහැ.

මෝහ මූල සිත්වල ඇත්තේද ඕස සංඛ්‍යාවට ගැනෙන ධර්ම වලින් මෝහය පමණි.

ප්‍රශ්නය - ස්වාමීන්වහනස ද්වේශ සිතේ තියෙන්නෙන් මෝහය විතරද?


උත්තරය- නැහැ, ඒ හිතේ ද්වේශයන් තියෙනවා. නමුත් ඕස ධර්ම වලින් තියෙන්නේ එකයි. ඒ මෝහය පමණයි. මේ කාරණය

පටලවා ගන්න එපා. ඕස ධර්ම වල ද්වේගය නැහැ. ඕස ධර්ම තියෙන්නේ තුනයි. එනම් ලෝහයයි දිවියයයි මෝහයයි. ද්වේගය සංයෝජන සහ අනිකුත් ධර්ම යටතේ තිබෙනවා නමුත් ඕස ධර්ම යටතට වැටෙන්නේ නැහැ.

අපි මේක මේ විදියට බලමු. ඉස්සෙල්ලා බලමු ඕස සම්පූත්ත් ධර්ම.


අපිට භාවනා කරන කොට මෙනෙහි කරගන්නත් උපකාර වෙන විදිහේ එකක් උදාහරණයක් වශයෙන් ගනිමු.

උදාහරණයක් - මනුස්සයෙක් ඇවිදගෙන යනවා.



මේ ඇවිදගෙන යන මනුස්සයට කම්සයක් පෙනෙනවා. අපි දැන් මෙයින් ඉගෙන ගන්න යන්නේ "එස සම්පූත්ත් ධම්ම" ගැනයි. ඕස සම්පූත්ත් ධම්මා කියන්නේ මොනවාද? ඕස එකක් තියෙන ධර්ම.

දැන් මේ කෙනා මේ කම්සය දිහා බලනවා. මේ ඇපුම මෙයාට ද්රුගනය වෙනවා. ද්රුගනය වෙන කොටම මෙයාට හිතක් පහළ වෙනවා. ඒකට ඇස තමයි ද්වාරය. කම්සය තමයි අරමුණ. මේ දෙකම හිත නෙමෙයි. මේ දෙකට සම්බන්ධ වෙන්න බැහැ. ඇස ක්‍රියාත්මක වීමට නම් සිතක් තිබිය යුතුයි. මෙයා මේ ඉදිරියේ තිබෙන කම්සයට ලෝහ කිරීමට සිතක් සමඟ සම්බන්ධ වීමට යොදා ගන්න ද්වාර වස්තුව තමයි ඇස. ඇස රුපයි. කම්සයත් රුපයි. නමුත් සිත අරුපයි. එතිසා මෙය නාම ධර්මයක්.



## සිත

මේ සිත ඇතුලේ, සිතට සම්බන්ධ වී පවතින තවත් නාම ධර්ම සම්භාරයක් තියෙනවා. මේ සිතේ තියෙනවා සබැං විත්ත සාධාරණ කියලා ලෙවත්සික 7 ක්. එනම් එස්ස, වේදනා, සක්ෂේකා, වේතනා, ඒකග්ගතා, එවිතිනුය, මනසිකාරය. මූලිකව පහළ වෙන්නේ මේ භතයි. තව තියෙනවා විතක්කය, විවාරය. අධිමොක්කය, විරිය, ප්‍රීති සහ ජන්දය. තවත් අකුසල ධර්මන් තිබෙනවා. එනම් මෝහ, අහිරික, අනොත්තප්ප, උද්දව්චය, දිවියිය සහ ලෝහය යි. දැන් සියල්ල 19 යි. මේ පුද්ගලයාට ඉදිරියේ දිස්වන කම්සය කෙරෙහි ලෝහ සිතක් පහළ වීමට මේ ලෙවත්සික 19 යම අවශ්‍ය වෙනවා.

හිතක් කිසිවිටෙක තතියම හට ගන්නේ නැහැ. තතියෙන් හිතකට එන්න බැහැ. තතියෙන් අවදිවීමේ, නිෂ්පාදනය වීමේ හැකියාවක් සිතකට නැහැ. හිතකට අවශ්‍යය ඒකේ ආම්පන්න වික. අතිවාර්යයන්ම අවශ්‍යයි. ඒ ආම්පන්න වික නම් සිත තුළ පවත්නා වූ විත්ත ගතියි. මේ ලෙවත්සික 19 ය සහ සිත් එකතුව සියල්ල 20 යි. මේ 20 ම නාම ධර්මයි. මය අපි භාවනා කරන කොට නාම රුප කියන්නේ මේවටයි. යම් කිසි කෙනෙකුට මේ ලෙවත්සික ධර්මන් ඇස සහ අරමුණ යන රුප ධර්මන් වෙනම හඳුනා ගත හැකි නම් එයා නාම රුප තේරුම් ගන්න තැනට පත් වෙනවා.

දැන් බලමු ඕස සම්පූර්ණ කියල කියපු වාක්‍යයේ තේරුම.

හොඳට මතක තියාගන්න මෙතන හිතත් එක්ක නාම ධර්ම සියල්ල 20 යි. මේ මනුස්සයා කම්සයට ලෝහ කරනවා. මේ

හිතේෂ තියෙන ලෝභය හරි සැරයි. ලෝභ මූලික හිතක් නිසා මේ සිතේෂ තියෙන ලෝභය හරිම සැරයි. එම නිසා මේ හිතට කියනවා ලෝභ මූල සිතක් කියලා. මේ ලෝභය මොකක්ද? මෙය ඕස ධරුමයක්.

මේ සිතේෂ පවතින අනිත් ඕස ධරුමය කුමක්ද? ඒ තමයි දිටියිය.

අනිත් ඕස ධරුමය කුමක්ද? එයා නම් මෝභය යි.

මේ ලෝභ දිටියි සහ මෝභ යන තිදෙනාම ඕස ධරුමයෝය.

එතකොට මේ සිතේෂ ඇති සියලුම නාම ධරුම 20 න් 3ක්ම ඕස ධරුමයෝ වෙති. ඉතිරි නාම ධරුම 17 ට කියනවා මේ ඕස ධරුමන් එක්ක එකට ඉන්න 17 දෙනා කියල. ඕස සම්පෘතක්ත ධරුමයෝ කියල. සම්පෘතක්ත කියන්නේ සමග ඉන්න, සමග වැඩිකරන කියන තේරුමයි. ඉතින් මේ ඕස ධරුම එක්ක වැඩ කරනවා හිත සහ අනිකුත් සියලුම නාම ධරුම එනම්: එස්ස, වේදනා, සංස්කෘතා, වේතනා, ඒකග්ගතා, ජ්විතත්වීය, මනසිකාරය, විතක්කය, විවාරය. අධිමොක්කය, විරිය, ප්‍රීති, ජන්දය. අහිරික, ආනොත්තප්ප, උද්දවිචිය යි.

දැන් එක හිතක් ගත්තහම එය තුළ ඕස ධරුම විකකුත් තියෙනවා. ඕස සම්පෘතක්ත වන ධරුම කොටසකුත් තිබෙනවා. ඒ ඇරුණාම, ඕස නොවන සම්පෘතක්ත ධරුම විකකුත් වෙනමම් තියෙනවා.

දැන් අපි මේ ඉගෙන ගත්තේ ලෝභ මූල පළවෙනි හිත.

දැන් අපි දෙවෙනි සිත ගමු. ඒක පොචිචික් වෙනස් වෙනවා.

ප්‍රශ්නය - අපිට ඒක හරියටම පැහැදිලි වුණේ තැ ස්වාමීන් වහන්ස.

උත්තරය - නීවරණ සම්බන්ධ කරලා කථා කරන්නේ නැහැ. හේතුව එක ධරුමයක් ගත්තහම ඒකේ තියෙනවා පුදුම විදියෝ එක එක දේවලට පාවිචිවන ගුණ, ලක්ෂණ ස්වභාව විකක්.

ලංකාවේ තියෙනවා බිලිං කියල ජාතියක්. නේද? ඒ බිලිං මොකටද පාවිච්චි කරන්නේ? ඔව් .. ඇමුල් වලට, තව උයන්න පාවිච්චි කරනවා, භාජන මදින්නත් පාවිච්චි කරනවා. අව්‍යාරු හදන්නත් ගන්නවා. තව වටිනි හදන්නත් සිති දාල ගන්නවා.

දැන් බලන්න මේ බිලිං උයන්නත් ගන්නවා, අව්‍යාරු දානවා, භාජන සුද්ධ කරන්න ගන්නවා, වටිනි හදන්න ගන්නවා. මේ බිලිං කියන ජාතිය මහ ක්‍රියා පරාසයක් තියෝගනය කරනවා. ඒ වගේ තමයි, එක ධර්මයක් ගත්තයින් පස්සේ එකේ තියෙනවා මදින ගති වගේ, අව්‍යාරු දාන ගති වගේ, හොඳ හදන ගති වගේ යම් ගතිගුණ විකක්. ඕනෑම මගුල් ගෙදරට පාවිච්චි කරන්නත් පුළුවන්, මරණ ගෙදර පෝච්චි සුද්ධ කරන්නත් පුළුවන්. ඒ වගේ ගතියක් ඔය ලෝජාදී ධර්ම වල තියනවා.

හැබැයි එහෙම ගොඩාක් දේවල් තිබුණට, අපි කරා කරන කොට පැටලැවෙන නිසා එයින් එකයි ඉදිරිපත් කරගන්නේ.


ලදාහරණයක් - දැන් අපි හිතමු ගෙදරට එනව අපේ තැදැයේ කට්ටියක් කියල. අපි ඒ අයට බිලිං මාලවක් හදලා දෙනවා කියමුකොක්. හැබැයි අපි එතැනැදී කියන්නේ නැහැ අර භාජන මදින බිලිං විභාග මේ මාලව හැඳුවේ කියල. නමුත් ඒ වෙළාවේදී අපි මතක් කරන්නේ නැහැ අර භාජන මදින්න හැකි බවත් ඒ උයපු බිලිං වල තියෙනවා කියල. නමුත් අපි නොකීවට ඒ ගුණයත් ඒ තුළ තිබෙනවා.

එ වගේ මේ ලොහයේ නීවරණ ගතිය තිබෙනවා, සිස ගතියත් තියෙනවා, යෝස ගතිය තියෙනවා, ආසව ස්වභාවය තියෙනවා, සංයෝගන ස්වභාවය තියෙනවා. ග්‍රන්ථ ස්වභාවය තියෙනවා. ඔය මහා රාජියක් ඕවගේ අස්සේ තියෙනවා.

මන්න ඔය විදියටයි සිස සම්පූජ්‍යක්ත ධර්ම බලන්නේ.

දැන් මේ වගේ ඔය යෙදෙන set කියක් තියෙනවද? 12 ක් තියෙනවා.

## ඡිජ විජ්-පයුක්ත බරම



දැන් මේ තැනැත්තාට මූණ ගැසෙනවා මලක්. මෙයා මේ මල ගැන හිතනවා මෙන්න මේ විදියට. මෙයා හොඳ හිතක් තියෙන කෙනෙක්. ඒ නිසා එයාට බුදුරාජාණන් වහන්සේ සිඩිපත් වෙනවා. එතකොට එයා මේ මල අරගන හිහිල්ල “පුජම් බුද්ධං කුසුමෙන නේන” ආදී වශයෙන් “මේ මලෙන් බුදුරාජාණන්වහන්සේට පුජා කරමි” යනුවෙන් හිතනවා හිතින් පුජාකරනවා. රේඛට මෙයාට පහළ වෙනවා මේ වැඩේ කිරීම පිළිස සිතක්.

මේ සිතේ පහළ වෙනවා සබඳ විත්ත සාධාරණ වෙතසික 7 යි.

පුකිරණක වෙතසික 6 යයි.

කුසල් සිත් වල අනිවාර්යෙන්ම යෙදෙන වෙතසික 19 ක් තියෙනවා.

එච්චාට කියනවා කුසල සාධාරණ කියල. ඒනම්, 1. සද්ධා 2. සති 3. හිරි 4. මත්තජ්ප 5. අලෝහ 6. අදෝස 7. තතු මත්ජත්තතා 8. කාය පස්සද්ධී 9. විත්ත පස්සද්ධී 10. කාය ලහුතා 11. විත්ත ලහුතා 12. කාය මුදුතා 13. විත්ත මුදුතා 14. කාය කම්මක්කුතා 15. විත්ත කම්මක්කුතා 16. කාය පාගක්කුතා 17. විත්ත පාගක්කුතා 18. කායුප්පුකතා 19. විත්තුප්පුකතා සහ ප්‍රඟාව යනුවෙති.

## ඒවා සියල්ල ම

|                           |    |
|---------------------------|----|
| සබැඩ විත්ත සාධාරණ වෙළතසික | 7  |
| ප්‍රකීරණක වෙළතසික         | 6  |
| කුසල වෙළතසික              | 19 |
| ප්‍රයා වෙළතසිකය           | 1  |
| සියල්ල                    | 33 |

මේ ඉහත සඳහන් කළ පුද්ගලයා “මේ මලෙන් බුදුරජාණන් වහන්සේට පූජා කරමි” යනුවෙන් සිතන විට ඒ කුසල් සිතේ වෙළතසික ධර්ම 33 ක් පහළ වේ. වෙළතසිකඩර්ම 33 යි, ඒ සිතයි සියල්ලම නාම ධර්ම 34 ක් වෙනවා. මේ නාම ධර්ම 34 න් තමයි මෙයා මේ මල පූජා කරන්නේ.

මේ සබැඩ විත්ත සාධාරණ වෙළතසික වල තිබෙන එවතනා වෙළතසිකය හරිම බලවත්. ඒකෙන් තමයි කරම රස් වෙන්නේ. තවද මේ කුසල් හිත්වල තියෙනවා අලෝහ අදෝස සහ ප්‍රයා වෙළතසික. එවතනාව සමග මේ අලෝහ අදෝස සහ ප්‍රයා වෙළතසික යෙදුන විට ඒ සිත ඉතාම බලගතු වෙනවා. දැන් මේ තැනැත්තා බුදුරජාණන්වහන්සේට මල පූජා කරලා ඉටරයි.

ප්‍රාග්‍රාම මෙයා මේ සිතෙන් ආයතන් හිතනවා “පුද්ධැඹුද්ධන ඒතේනා - මේ මල පූජා කරනකාට ඇති වුණ පිතෙන්” “ලබාමි මොක්ඛං - මොක්ෂය ලබම්වා” කියලා. මෙයා තව ප්‍රාර්ථනාවකුත් කරනවා. දැන් මෙයා මේ ප්‍රාර්ථනාව කරන විට පහළ වන්නේන් මේ ඉහත සඳහන් කළ වෙළතසික ධර්ම 33 සමග තවත් හිතක්මයි.

නැවතන් මෙයා තව දෙයක් කරනවා. ඒ තමයි “පුජ්ච්ං මිලායාති යථා ඉදං මේ - මේ මල පරවී යනවා” යනුවෙන් මෙනෙහි කරන විට මහුගේ සිතේ නැවතන් පෙර පරිදීම වෙළතසික ධර්ම 33 ක් එක්ක හිතක් පහළ වෙනවා.

|                            |    |
|----------------------------|----|
| සඩ්බ් විත්ත සාධාරණ වෙළතසික | 7  |
| ප්‍රකීරණක වෙළතසික          | 6  |
| කුසල වෙළතසික               | 19 |
| ප්‍රයා වෙළතසිකය            | 1  |
| සියල්ල                     | 33 |

නැවතත් ඒ තැනැන්තා "කායේ තරා යාති විනාසහාවම" වගයෙන් ඒ මල ලෙසින්ම තමාගේ කයත් විනාස වෙන බව, විනාශ වෙන ස්වභාවය සිහි කරනවා. එවිටත් ඔහුගේ සිතේ පෙර ලෙසම ඒ වෙළතසික ධර්ම 33 ම පහළ වේ.

"ප්‍රජේම් බුද්ධං කුසුමොන නේන  
ප්‍රස්දෙස්න ඒත්ත ලභාම් මොක්ඛ。  
ප්‍රජේම්. මිලායාති යරා ඉදං මේ -  
කායේ තරා යාති විනාසහාවම"

දැන් අපි බලමු මේ සිතේ ඇතිවුණ ඕස විජ්‍යාපුක්ත ධර්ම.

සඩ්බ් විත්ත සාධාරණ වෙළතසික වල තියෙනවාද ඕස ධර්ම? නැත.

ප්‍රකීරණක වෙළතසික වල තියෙනවාද ඕස ධර්ම? නැත

කුසල් සිත් ඇතුලතත් ඕස ධර්ම නැත. ප්‍රයාවත් ඕස ධර්මයක් නොමෙයි.

එතකොට මේ වෙළතසික 33 නම මේ මලට අනුව ක්‍රියාත්මක වෙන්නේ ඕස ධර්ම සම්බන්ධතාවයක් නැතුවයි. දැන් තේරෙනවා නේද?

එක නිසා ඒකට කියනවා ඕස විජ්‍යාපුක්ත ධර්ම කියල. එමනිසා මේ සිතේ තියෙන මේ වෙළතසික 33 ඕස විජ්‍යාත්තයි.

**ප්‍රශ්නය** - ස්වාමින්වහන්ස දැන් මෙව්වර කල් මල් පුජා කරන කොට අපි සිත ගැන ඔව්වර විස්තරයක් දැන ගෙන හිටියේ නැහැනේ. ඒත් ඒ සිද්ධ වෙන කුසලය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවද?

**උත්තරය** - ඒ ඒ මට්ටමට කුසලයක් ලැබෙනවා. හැඳුයි ඔක්කොම information හම්බවුණේ දැන් තිසාත් කුසල සිතක ක්‍රියා කාරිත්වය දැන ගන්න දැන ගන්න ඒ තිසා ලැබෙන කුසලයක් වැඩිවෙනවා.

කර්මය සහ කර්ම එලය යන්තම් විස්වාස කරන එකයි, කර්මය සහ කර්ම එලය භාඳට විස්වාසකරන එකයි, කර්මය සහ කර්ම එලය තේරුම් අරගෙන පිංකම් කරන කොටයි ඇතිවෙන වෙනස හරියට වැඩියි. එහි ගක්තිය හරිම වැඩියි. ඒක තිසා මේ කාරණා දැන ගෙන මේවා කරන කොට ඒ වැඩි කරන මට්ටම ඉතා ඉහළයි.

පොඩී ගාලාවක් මය තියෙන්නේ, ඒ උතාට ඇතුළත තිබෙන ධර්ම ස්වභාවය හරිම බලවත්, හරිම ඉහළයි. හර ගැහුරුයි.

**ප්‍රශ්නය** - ස්වාමින් වහන්ස අකුසල් සිත් වලට වඩා කුසල් සිත් බලවත් කියලා ඒකෙන් තේරෙනව නේද? අකුසල් සිත්වල මේ තරම් වෙතයික ප්‍රමාණයක් තිබුණේ නැහැ නේද?

**උත්තරය** - ද්වසක් අපිට පරණ රුපවාහිනී යන්ත්‍රයක් හම්බවුණා. ඇත්තේතාවක් වෙනුවට දිග වයර් එකක් තමයි පාවිච්ච කළේ. අපි ඒක බොහෝම ප්‍රවේෂමෙන් තමයි පාවිච්ච කරන්ව යන්නේ. ජේත්තුව ඒක ඒ තරම් භාඳම එකක් නොවයි. ඉතිං අර ඇත්තේතාව හැටියට දිග වයර් එකක් දාල, දිග උණ ලියක් එකේ ගැට ගහළ තව කෙනෙකුට කිවා ඒක මසවත්ට කියලා. ඉතින් එහෙම මසවතකාට පොඩී පින්තුර කැලි විකක් එහෙන් මෙහෙන් පෙනෙන්ව පටන් ගත්තා. රේට පස්සේ මම කිවිවා දැන් ජේතාවා පේතාවා කියල. එතකාට අනින් කෙනා ඒක

දාල දුවගෙන ආවා, ඒ එන කොට නැවතත් තොපේනී හියා. රිට පස්සේ මම ගිහින් ඇත්වෙනා වයර එක එහාට මෙහාට කරකවන කොට අනෙක් එක්කෙනා ඇතුළේ ඉදත් ජේනවා ජේනවා කිවිවා. ආයිත් මම ඒක දාල යනකොට ආයිමත් ඉවර වුනා. ඔන්න ඔය වගේ තමයි ඉස්සර TV ඒවායේ රුප ජේනවා හැඳුයි අර කැලැත්තිවිව වතුරේ මුණ ජේනවා වගේ තමයි පෙන්නේ. ඒ රුප සෙලවෙනවා. ඇයි ඒ?

ඒකට තියෙන pixel ප්‍රමාණය හරි අඩුයි. Pixel අඩුවෙනකොට resolution හරි අඩුයි. පැහැදිලි මදි. Pixel වැඩි වෙන්ට වැඩි වෙන්ට resolution හරි හොඳයි. පින්තුර හරිම පැහැදිලියි.

මෙක කිවිවේ කාරණයක් නිසයි. අකුසල් සිත් වැඩ කරන කොට ඒවායේ තියෙනවා උද්දවිවය කියල එකක්. උද්දවිවය කරන්නේ හැම වෙශේම හිත ගස්සන එක. හිත් අව්‍යස්සලා කළමිලා දානවා. හැඳුයි ඒ ගතිය කුසල් හිත්වල නැහැ. අනිත් එක තමයි සාමාන්‍යයන් අකුසල හිත් වල විසිගණනක් තමයි වෙතසික පහළ වන්නේ. කුසල සිත් වල 30 න් එහා ප්‍රමාණයක් පහළ වෙනවා. එතකොට නම්කතාවය සෞම්‍ය භාවය ඒවායේ වැඩි වෙනවා. ඔන්න එක නිසා කුසලයේ වැඩි බලයක් තියෙනවා. ඔන්න ඕක කියන්නයි මම ඔය ටීවී එක ගැන කිවිවේ.

**ප්‍රශ්නය:** ධම්ම විවය කියල වචනක් පාවිච්ච කරා. ඒකේ තේරුම මොකද්ද?

ධම්ම කියන්නේ ධර්මයමයි.

ධම්ම + විවය = ධර්මය + සොයා බැලීම / ධර්මය සෙවීම

ධර්මයට ඇපුන්කන් දෙමින් මනසිකාර කරමින් ධර්මය සොයා යැම. මෙය කරන්නේ ප්‍රයාවෙන්. එතිසා ප්‍රයාවට ධම්මවිවය සම්බාජ්ජධිංගය කියලා කියනවා.

ප්‍රශ්නය : මේ ගාලාවේ තේරුම කුමක්ද?

සම්බුද්ධෙයි අවධි විසංච - ද්වාදසංච සහස්‍රකෝ

පංචසත සහස්‍රානි - නමාමි සිරසාදරු

තේසං ධම්ම සංසංච - ආදරේන නමාමන

නමක්බාරානුහාවේන - සබැන හය උපද්දවා

අන්කා අන්තරයාපි - විනස්සන්තු අසේසතෝ

මෙහි තේරුම - අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න  
හිතපු ද්‍රව්‍යෙයි දැකුපු, වැදපු, මූණගැහුණු බුදුරජාණන්  
වහන්සේලා ගේ ප්‍රමාණය පන් ලක්ෂ දොලොස් දහස් විසි හත්  
නමක් වෙන බව සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේත්  
සමග 28 යි. බුදුරජාණන් වහන්සේගේ පාරමී භූමියේ භම්බ  
වුන බුදුවරු ප්‍රමාණය පන් ලක්ෂ දොලොස් දහස් විසි අවෙන්  
බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ස්ථිර කරපු බුදුරජාණන්  
වහන්සේලා සඳහන් වෙන්නේ 24 නමයි. මේ සියලු බුදුරජාණන්  
වහන්සේලාට මම නමස්කාර කරමි. තැවතත් ඒ බුද්ධ සාසන වල  
පහළ වෙවිව ධම්ම රත්නයටත්, සංස රත්නයටත් මම නමස්කාර  
කරමි. මේ සියලුම බුදුරජාණන් වහන්සේලාටත් ධර්ම රත්නයටත්  
සංස රත්නයටත් නමස්කාර කිරීමේ පින් බලයෙන් සියලුම හය,  
ශ්‍රේෂ්ඨ සහ සියලුම අන්තරය ධර්මයෙයි ඉතිරි තැතුවම විනාස  
වෙත්වා! කියන එකයි මේ ගාලාවේ තේරුම.

සැම දෙනාටම තේරුවන් සරණන්

ඇර්මාවබෝධය වේවා....!

## ඩරම දේශනාව

මාත්‍රකාව : ලෝකධාතු හා අපට ලැබේ ඇති දේශනාගාණය් වහන්සේ : පූජ්‍ය හන්තේ ජීවාලංකාර  
ස්ථානය : මික්ලන්ඩිහි, ශ්‍රී ලංකාරාම විභාරස්ථානය

දිනය : 2015-10-18

19

## ලදියබු ගොනය

හොඳයි ගැම දෙනාටම තෙරුවන් සරණය!

අපි දැන් අදට නියමිත වැඩසටහන ආරම්භ කරමු. අපි මේට පෙර ඩරම කරුණු කිපයක් ගැන කළා කළා. පළවෙනි එක මොකක්ද?


1) නොදන්නා කම / නොතේරන ගතිය / අනවබේදය

මෙක හොඳට තේරුම් ගන්න. මෙක විකක් අමාරුයි. 'නොදන්නා කම' කියල, 'නොතේරන ගතිය' කියල යම් කිසි ඩරම ස්වභාවක් තියෙනවා. ඒ ඩරම ස්වභාවයට, ඒ නොදන්නා ගතියට නොදැනෙන්න දෙයක් තියෙන්න ඕන. මේ නොදන්නා කම කියන එක ඇති ව්‍යුණාම, හටගත්තාම ඒකට නොදැනෙන්න, නොතේරන්න, අනවබේද වෙන්න දෙයක් තැන්නම් ඒකෙන් වැඩක් නැහැ. ඒක පහළ විමෙන් වැඩක් නැ. මෙක තේරුණාද?

මේ නොදන්නා කම කියන එක ඇති ව්‍යුණාම ඒ නොදන්නා ගතියට, ඒ නොදන්නා කමට, නොදන්නා ස්වභාවයට යටත් වන දෙයක් තියෙනවා. තේරුණාද?

අපි දැන් මෙහෙම හිතමු.

(ස්වාමින්වහන්සේ මෙය රුප සටහනක් ආධාරයෙන් පහදා දෙයි)



A නමැති නොදුන්නා කමට වැඩ කිරීමට යම් කිසි කාරණාවක් අවශ්‍යයි. A නමැති නොදුන්නා කම B නමැති කාරණය දන්නේ නැහැ. තේරුණාද?

ඉස්සර වෙළාම තේරුම් ගන්න, නොදුන්නා ගතියක් කියල දෙයක් තියෙනවා කියල. ඒක හතරස් පෙවිටියක් වගේ දෙයක් වෙන්න පුළුවන්, රවුම් බෝලයක් වගේ වෙන්න පුළුවන්, සුළුගක් වගේ වෙන්න පුළුවන්, අහස වගේ වෙන්න පුළුවන් කියල හිතන්නකෝ. හැඳුයි ඒක රුපයක් එහෙම තම් නෙමෙයි.

නොදුන්නා ගතියක්, නොවැටහෙන ගතියක්, නොතේරන ගතියක් තියෙනවා. යම් කිසි වෙළාවක, යම් කිසි තැනක මය 'නොදුන්නා ගතිය' ඉලිප්පෙනවා. මතු වෙනවා. ඇති වෙනවා. 'නොදුන්නා කම' නිකං උච්ච මතුවෙළා එනවා. 'නොදුන්නා කම' එහෙම මතුවෙළා ඉලිප්පිලා ආවාම, ඒකට නොදුනෙන්න දෙයක් තියෙන්න ඕනෑම. නොවැටහෙන්න කාරණයක් තියෙන්න ඕනෑම. එහෙම නොදුනෙන්ට කාරණයක් නැත්නම් ඒ 'නොදුන්නා ගතිය' එතෙන්ට වැඩික් වෙන්නේ නැහැ. තේරුණාද? ඒකනිසා, අපි තේරුම් ගත යුතුයි 'නොදුන්නා කම' කියා දෙයක් තියෙන බව.

මේ 'නොදන්නා කම' යම් කිසි තැනක තියෙනවා. ඒ 'නොදන්නා කමට' නොදැනෙන්නේ මොකක්ද? මේ අපේ ජීවිතය. මේ ඇහැ, කන, නාසය. මේ සද්ද බලද්ද යනාදී කිසිවක් මේ 'නොදන්නා කමට' තේරෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. වැටහෙන්නේ නැහැ. අවබෝධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ඔක්කොම වික 'නොදන්නා කමට' යටයි. තේරුණාද?

මෙන්න ඔය 'නොදන්නා ගතිය' නිසා තමයි අපිට යමක් තියම විදියට දැනෙන්නේ නැත්තේ. දැන් අපිට තේරෙන්නේ නැත්තේ ඇයි? තේරෙන්නේ නැති ගතිය තියෙන නිසානේ. මොකක් ගැනද තේරෙන්නේ නැත්තේ? අපේ ගිරිරයේ තිබෙන සියලුම කොටස් ගැන, එනම් සිත ඇතුළ හිසේ සිට දෙපතුල දක්වා තියෙන සියලුම කොටස් ගැන තියෙන අනවබෝධය. මේ සියලුම දේවල් තේරෙන්නේ නැති, වැටහෙන්නේ නැති ගතියට කියනවා 'නොදන්නා කම' කියල.

එතකොට හැම වෙළාවේම නොදන්නා කම කියල එකක් තියෙනවා, නොවැටහෙන නොතේරන කම තියෙනවා (A), ඒ නොතේරන්නේ කුමක්ද කියල එකකුත් තියෙනවා (B). මෙන්න මේ විදියයි මේ වැඩි. මේක තේරුණාද?

ඒ විතරක් නොවෙයි, 'නොදන්නා කම' කියන ඒ ධර්මය නොදන්නාකම කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. නොදන්නා බව දන්නෙත් නැහැ. මේ 'නොදන්නා කම' කියන ධර්මතාවය එයා ගැන දන්නෙත් නැහැ.

2) ඇලෙන ගතිය / බැලෙන ගතිය / කාන්දම සේ යොමු වෙන ගතිය / ආකර්ෂන ගතිය / ඇදී යන ගතිය

මේ ලෝක් ඇලෙන ගතියක් තියෙනවා. ඒකේ තියෙන ස්වභාවය තමයි දේවල් වලට ඇලෙනවා, බැලෙනව, ආකර්ෂනය වෙනවා, ඇදී යනවා. මේ ඇලෙන, බැලෙන, ඇදී යන ධර්මස්භාවයටත්, ඇලෙන්න බැලෙන්න යම් කිසි දෙයකුත්

අවශ්‍යයි. කාරණයක් අවශ්‍යයි. ධර්මයක් අවශ්‍යයි. ඒ ධර්මයටයි ඇදී යන්නේ. ඒ ගතියටයි ඇදී යන්නේ.

එතකොට ඇදී යන දෙයක් තියෙනවා. ඇදී යන තැනක් තියෙනවා. දැන් මේ කාරණය තෝරනවද?

අපි යම් කිසි දෙයක් ගැන සිතමින් ඉන්න විට හෝ සවන් දෙමින් ඉන්න කොට හෝ අපිට දැනෙනෙනවා, අපේ හිත ඒ අරමුණ කෙරෙහි ඇදී යන ස්වභාවය. හිත ඒ අරමුණ කෙරෙහි බැඳෙන ගතිය.

නමුත් හැම හිතකම හැම වෙලාවම ඇලෙන ගතිය, බැඳෙන ගතිය තැහැ. මේ ස්වභාවය ඇත්තේ සමහර සිත්වල පමණයි.


අපි දැන් ගති ස්වභාව දෙකක් ගැන කරා කළා. ‘නොදන්නා කම’ සහ ‘ඇලෙන ගතිය’.

දැන් අපි හිතමු මෙහෙම. උදාහණයක් වගයෙන් හැමෝම කැමති ice-cream එකක් ගතිමු.



අපි දැන් කරපු ‘ඇලෙන ගතිය’ මේ ice - cream එකට ඇදී යනවා. ice - cream එකට ඇදී යන්නේ නිකම්ම නොවේයි. මොකක්ද හේතුව?

මෙන්න මෙහෙමයි ඕක වෙන්නේ.



A නමැති 'නොදත්තා කම' ice - cream එක් තිබෙන ඇත්ත ගතිය (සිනි ගතිය යනාදිය) වහල දානවා. ඇත්ත තේරුම් ගන්න දෙන්නේ නැහැ. රට පස්සේ 'ඇලෙන ස්වභාවය' ඒ කෙරේ යොමු වෙනවා. තණ්හාවෙන් ගිහිල්ල ඇලෙනවා.

- 'නොදත්තා කම' කියන ධර්මතාවයට ඇලෙන්න බැහැ.
- 'ඇලෙන ස්වභාවය' කියන ධර්මතාවයට මූලා වෙන්න බැහැ.
- දැන් තේරනවා නේද? ධර්මතා දෙකක වෙනස.

'ඇලෙන ස්වභාවය' ට ඇත්තේ ඇලීමේ, බැදීමේ, කාන්දම් වීමේ ගතිය විතරයි.'

'නොදත්තා කම' කියන ධර්මතාවයට පුළුවන් මූලාවෙන්න, නොතේරන්න පමණයි. මේ ධර්මතාවයට ඇලෙන්න, බැඳෙන්ට බැහැ.

මේ වැසුණු ස්වභාවයට කියනවා අවිද්‍යාව කියල.  
(අවිද්‍යාවෙන් වැසුණු).

ඇලෙන ස්වභාවයට කියනවා තණ්හාව කියල.  
(තණ්හාවෙන් බැඳුණු)

හැම වෙලාවේම තණ්හාවට උද්වී වෙන්නේ අවිද්‍යාවයි. ඕක තමයි අපි තුළ තියෙන්නේ.

දැන් මම කරුණු දෙකක් තිවිවා. ඒ දෙකම අදාළ විද්‍රෝහනාවටයි.

"අවිත්තා නීවරණානං සත්තානං තණ්හා සංයෝගනානං"  
කියලයි බණ පදයේ යෙදිලා තියෙන්නේ.

3) ඇතිවූ ගක්තියකින් මතුවන ගතිය.

තවත් මෙහෙම ධර්මතාවයක් තියෙනවා. දැන් අපි බැවිරියක් ගත්තාම ඒක් පාට, හැඩිය, ප්‍රමාණය යන දේවල් බාහිරයට

පෙනුනට, ඡිකේ තියෙනවා අපිට තොපෙනෙන ගුණ විශේෂයක්. අපිට ජේත්තෙන නැති ගක්ති විශේෂයක්, ගුණ විශේෂයක්, යම් කිසි බල විශේෂයක් ඒකේ ඇතුලේ තියෙනවා. ඒක කඩල බැහුවොත් අපිට ජේත්තෙන් අර කඳ පාට කාබන් වික විතරයි. නමුත් ඒක අස්සේ බැස ගත්ත, ඒකේ අස්සේ ගිලිලා තියෙන, අපිට ප්‍රමාණයක් පෙන්නන්න බැරි යම් කිසි ගුණ විශේෂයක් එකේ ඇතුලේ තියෙනවා. බැටරිය තුළ තිබෙන ඒ ගක්තිය නිසා තමයි අපි එකෙන් බල්බී එකක් පත්තුකර ගත්තේ. රේඛියෝ එකක් ඔරලෝසුවක් වැඩ කරවන්නේ. බැටරිය තුළ ඒ විශේෂ ගක්තිය නැත්තම්, අතෙක් එකක්වත් වැඩ කරන්නේ නැහැ.

අපි, ඒ වගේ තව උදාහරණයක් ගතිමු. මේක rechargeable බැටරියක්. මේ බැටරිය ගත්ත කොට ඒකේ තියෙනවා නියමිත බල බාරිතාවයක්. දැන් මේ බැටරිය අපි සම්පූර්ණයෙන්ම charge කරලා පාවිචි කරනවා. දැන් යම් කිසි කාලයක් පාවිචි කරන කොට ඒකේ තිබු බලය අඩු වෙලා යනවා. නමුත් ඒකේ ගක්තිය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. එහෙම වුණෙන් ඒක මැරෙනවත්තේ. නමුත් මේක re-chargeable බැටරියක් නිසා අපි එක දැන් charge කරනවා. charge කරනවා කියන්නේ මොකක්ද? නැවතත් ගක්තියක් ලබාදී පවත්වාගෙන යනවා. මේක තමයි මම කියා දිපු තවත් එක ධර්මතාවයක් වෙන්නේ.

රේඛ ධර්මතාවය වන්නේ

4) පවත්වාගෙන යන ගතිය.

දැන් අපි මෙතැනදී මේ කරුණු 4 සරලව ඉගෙන ගතිමු.

- 1) තොදුන්නා කම
- 2) ඇමෙලන ගතිය
- 3) ගක්තියකින් මතුවන ගතිය
- 4) පවත්වාගෙන යන ගතිය

සමහර දේවල් වලට අපි ඇලී යනවා. ඇලී යන්නේ කුමක් නිසාද? නොදත්තා කම නිසා.

අපි නැවතත් පෙර උදාහරණයම ගනිමු.

දැන් මේ ice - cream එකට ඇලීමක් ඇතිවෙනවා. ඇලීම ඇති වූවේ නොදත්තා කම නිසානේ. යම් කිසි තැනක ඇලීමත්,

නොදැනීමත් තියෙනවා නම් එතැන කරම ගක්තියක් ජනනය වෙනවා.

උදාහරණයක් ලෙස අපි හිතමු මේ ice-cream එක පිළිබඳව ඇතිවූණ



'නොදත්තා කම' - 90%

'ඇලීම' - 90%

එයින් නිපදවා ගත්තු 'කරම ගක්තිය' - 90%

මේ විපාකයට ප්‍රධාන හේතුව ice-cream එකට ඇතිවූ ලෝහයයි. ලෝහය යම් කිසි තරමකට තියෙනවාද, ඒ තරමටම කරමයත් හදලා දෙනවා. ලෝහය කොයි තරමිද, ඒ තරමටම ගක්තින් මතුවෙයි.

මේ කරුණු 4 නොදුට මතක තියාගන්න.

ඊට පස්සේ අපි හිතමු මෙහෙම.

කෙනෙක් භාවනා කරන්නට යනවා. ගිහිල්ල එයා රුප පිළිබඳව භාවනා කරනවා. දැන් භාවනාවට නාම ධර්ම යොදාග න්නේ තැහැ. මෙයා භාවනා කරන්නේ රුප පිළිබඳව පමණයි. මෙයා රුප පිළිබඳව මෙනෙහි කරනකොට එයාට තේරෙනවා 'රුප පිළිබඳ නොදත්තාකම නිසා රුප ඇති වෙනව්' කියලු. ඒකනේ වෙන්නේ.

පෙර අපි ගත්තු උදහරණයේදී ice cream = (රුප) එහි ඇත්ත නොදන්නා කම නිසාතේ, එයට ලෝභයක් ඇති වී ඒ ලෝභයට විපාක වශයෙන් තැවතත් රුපයක්ම (එනම් තරඟාරු ගරීරයක්) ලැබුණේ.

- නොදන්නාකම නිසා රුප හට ගනියි.
- බැඳෙන ගතිය නිසා රුප හට ගනියි.
- කර්ම බලය නිසා රුප හට ගනියි.
- පැවැත්වීමේ බලය නිසා රුප හට ගනියි.

අපි දැන් උදේෂ්‍යත් කැම කාලා, ද්වාලටත් කැම කාලනා ඉන්තේ. ඒ අපි කැම ගත්තේ අලුතින් ගරීරයකට නොවෙයිතේ, නේද? ඉස්සර වෙලා ඇති වෙලා තිබුණ ගරීරය පවත්වාගෙන යන්නයි ගත්තේ. ඒ කියන්නේ ඉස්සර ගරීරයේ තිබුවිව රුප විකක් අඩුවෙලා මැරිලා, බැටරිය බැහැල යන්න වගේ රුප වික අඩුවන නිසා, තැවතත් ආහාර ගත්තාම අලුතින් රුප හට ගන්නවා. ඒක අපිට දැනෙනවා.

දැන් අපිට කැම ගත්තාම දැනෙනෙනවා නේද මත් ගතියක්? තවත් බඩ තධ වෙචිව ගතිය, ඇවිදීමට අපහසු ගතියක්, තිදි මත ගතියත් සමඟ ඇතිවන ගරීරයේ බර ගතියක් ආදි වශයෙන් දැනෙනවාතේ. ගරීරයේ ඇතිවූ මේ සියලුම වෙනස් කම් ඇති වූණේ 4 වෙනි කාරණාව නිසයි. එනම් පැවැත්වීමේ බලයක් ලබාදුන් නිසා. එයින් හටගත් රුප නිසයි.

අප තුළ රුප හට ගැනීමට හේතු 5 න් 4 ක් පහත සඳහන් වෙනවා.

1. නොදන්නා කම නිසා නොහොත් අවිද්‍යාව නිසා රුප හට ගන්නවා.

2. බැඳීයාම හෙවත් තණ්හාව නිසා රුප හට ගන්නවා.
3. කර්ම බලය නිසා රුප හට ගන්නවා.
4. ආහාරය නිසා රුප හට ගන්නවා.

භාවනා කරගෙන යන කොට මේ කරුණු 4 න්ම උපදින රුප අපි භූතා ගන්නවා.

දැන් අපිට මේ ලැබේලා තියෙන රුපය, මේ ගෝරය, අපිට පුරුණ දැනුම් දීමකින් ඇතිවෙවිව එකක් නෙවෙයි.

- නොදැන්නාකම (අවිද්‍යාව) නිසා රුප හැදෙන බවත්
- ආසාව නිසා රුප හැදෙන බවත්
- කර්ම බලය නිසා රුප හැදෙන බවත්
- ආහාර නිසා රුප හැදෙන බවත් අපි විද්‍රෝහනාවෙන් දැනග න්නවා.

හරකෙක් ගොයමට පැන්න ගමන් ගොයම කන එක ගැන සැකයක් ඇතිකරගන්ව දෙයක් නෙවෙයිනේ. ඒ වගේම, අවිද්‍යාව, තණ්හාව, කර්මය සහ ආහාර තිබෙන තැන රුප භැඳීම වලක්වන්ව බැහැ.

මේ විදියට, රුප පිළිබඳ භාවනාවේදී ඇතිවන දැකීමට දැනීමට කියනවා “රුපය සම්බන්ධයෙන් ඇතිවිම දකිනවා” කියලා.

අඩ ගහක් තියෙන යම් කිසි කෙනෙක් අඩ ගස දෙස බලාගෙන කියනවා “එන අඩ වාරයේදී අඩ විකක් කචලා විකුණළා ඇදුම පැලදුම් විකක් ගන්න පුළුවන්” කියල. දැන් මේ තැනැත්තා කුමක් දිනා බලා ගෙනද මේක කියන්නේ?

පිරිස - ගහ දිහා බලලා. මල් දිහා බලලා.

මව්, මල් දිහා බලලා තමයි කියන්නේ. නමුත් තවම අඩු හැදිලා නැහැ. එවගේම තමයි අවිද්‍යාව, තණ්ඩාව, කර්මය සහ ආහාර යන ප්‍රත්‍ය 4 දෙස බලලා අපිට කියන්න පුළුවන් රුපයේ හට ගැනීම සම්බන්ධයෙන්.

හැබැයි මේ බැලීම විකක් අමාරු දෙයක්. මේකට මිට වඩා ලෙහෙසි කුමයක් තියෙනවා. එක මම දැන් කියල දෙන්නම්.

එශකදී අපි රුප ධර්මයන් අවබෝධ කරගැනීම පිණිස භාවනා කරනවා. දැන් අපිට අවිද්‍යාව ජේනවද? නැහැ. තණ්ඩාව ජේනවද? නැහැ. කර්මය ජේනවද නැහැ. ආහාර ජේනවද? නැහැ.

හැබැයි මය කරුණු හතර (4) නොපෙනුනාට මේ භාවනා කරන එක්කෙනාට එක එක වේලාවට වෙනස් වන ගති ස්වභාව දැනෙනවා. එනම් තද ගතිය, කර්කර ගතිය, මිත්‍ර ගතිය, රසනේ ගතිය ආදි දේවල්. දැන් මේවා මොනවද? මේවා රුප. ඒ රුප ඇතිවෙන වේලාවට 'මන්න රස්නයක් ඇති වුණා' කියල දැනීමක් ඇතිවෙනවා. මේ දැන ගැනීමට කියනවා 'රුපයක් ඉපදීමේ ලක්ෂණය' දකිනවා කියල. නමුත් ඒ යෝගියාට අවිද්‍යාව, තණ්ඩාව, කර්මය සහ ආහාර යන ප්‍රත්‍ය ධර්ම පෙන්නේ නැහැ. හැබැයි ඉපදෙන විදිය ජේනවා. එනම් එලය ඇතිවෙන විදිය ජේනවා.

මේ ඉපදීමේ ලක්ෂණය දැකිමට පෙනීමට කියනවා 'නිබ්බන්ති ලක්ෂණය' දකිනවා කියලා.

රුප ඇතිවෙන විදි 5 යි. එනම්:

- අවිද්‍යාව
  - තණ්ඩාව
  - කර්මය
  - ආහාර
- }

හේතු හට ගැනීමෙන් රුපය  
ඇති වන බව දැකිම,

- නිබුඩත්ති ලක්ෂණය
- රුප ඇතිවීමේ ලක්ෂණ ස්වභාවය දැකීම.

හොඳයි දැන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න.

ස්වාමීන්වහන්ස, මේ ගති ලක්ෂණ තියෙන්නේ හිතේද?

ඡවි හිතේ තියෙන්නේ, අවිද්‍යාව, තණ්ඩාව සහ කර්මය සිතට සම්බන්ධයි.

දැන් විද්‍රෝහනා භාවනා කරන එක්කෙනා මය කුම 5 න්ම රුප ඇති විම දැකිනවා. ඒ කෙනා මේ හේතු 5 නැතිවීමෙන් රුප නැතිවීමත් දැකිනවා.

රුප වගේම ඉතිරි ස්කන්ධ හතර, එනම් වේදනා, සංයු, සංඛාර සහ වික්ද්‍යාණ යන මේවත් මේ අවිද්‍යා, තණ්ඩා, කර්ම, ආභාර යන හේතු 4 නිසාත් හටගන්නවා. එහි නිබුඩත්ති ලක්ෂණයන් දැකිනවා. මේ හේතු තිරුද්ධ වීමෙන් රුප, වේදනා, සංයු, සංඛාර සහ වික්ද්‍යාණ තිරුද්ධ වේ.

ප්‍රශ්නය - ස්වාමීන් වහන්ස, විද්‍රෝහනාවේදී මේ ධර්ම 5 එකට දැකිනවද?

පිළිතුර - නැහැ. එකට බලන්න බැහැ. වරින් වර බලන්න ඕනෑ.

රුපස්කන්ධයේ ඇතිවීම දැකින කෙනා ඉහත සඳහන් 5 ස් ආකාරයට ම එහි ඇතිවීම දැකිනවා. රුපස්කන්ධයේ නැතිවීම දැකින කෙනාත් ඉහත සඳහන් කරුණු අභාවයෙන් එහි නැති වීම දැකිනවා.

අපිට වර්තමාන 3 ක් තියෙනවා. එනම්

- 1) අද්ධා පව්චුප්පන්න (දිරිස වර්තමානය)
- 2) සන්තති පව්චුප්පන්නය. (ක්‍රියාපෙළක් සිදුවෙන වර්තමානය)
- 3) ක්ෂණ පව්චුප්පන්නය. (ක්ෂණ වර්තමානය)

දිරස වර්තමානය සියුම් ලෙස කරන හාටනාවට යොදාගන්නේ නැහැ. එය ලොකුවට දැනෙන වෙනස්කම් සලකා බැඳීමට යොදාගන්නවා. ක්ෂේත්‍ර පවිච්ච්පන්ත්‍යන් හාටනාවට හසු වන්නේ නැහැ. එය ඉතාම කෙටි ක්ෂේත්‍රයක කාලයක් නිසා හිතට හසු කර ගැනීමට අමාරුයි.

එනිසා, අපි හාටනාවට ගන්නේ සන්තති පවිච්චන්ත්‍යයි. දැන් වේදනාව ඇතිවෙන කොට වේගයෙන් වේදනාවල් කොටීයක් ඇතිවෙනවා. හැඳුයි ඒකේ ප්‍රංශ ප්‍රංශ ඒවා බලන්න ගියෙන් එහෙම බලාගන්න බැහැ. ජේන්නේ නැහැ. ඒක නිසා ඒවා එක මිටියකට රාජියකට වගේ අරගෙන තමයි බලන්න වෙන්නේ. අපි විද්‍රෝහනාවේදී නාම රුප සන්තතියක් වශයෙන් තමයි බලන්නේ.

ප්‍රශ්නය - ස්වාමීන් වහන්ස, අපිට විත්ත විමියක් ජේන්නේ නැත්තේ එහි වේගය අඩු නිසාද?

පිළිතුර - නැහැ, විත්තවිලියේ වේගය වැඩි නිසා.

ඒක මෙහෙම හිතලා බලන්නකෝ.

• • • • • • • • • • • • • • • • • • •

විත්තක්ෂණ 17 කින් යුත්ත විත්ත විමියක්

මේ වගේ පොඩි විත්තක්ෂණ ජේලියකින් අපිට මූකුත් බලන්න බැහැ. මේවා ඉතා කුඩායි. යම් කිසි වේදනාවක් දැන ගැනීමට මේවා ඉතා විශාල ප්‍රමාණයක් පහළ විය යුතුයි. අපිට විද්‍රෝහනාවේදී දැක ගැනීමට හැකි වන්නේ ඒවා මිටි වශයෙන්, රාජි වශයෙන්. ඒකට කියනවා සන්තතියක් කියල. ඒ කියන්නේ ගොඩක්, පෙළක්.

අපි රුපයක් කියල ඒක වවනයෙන් කියන්නේ පොඩි එකකට නෙමෙයි. රුප මිටියකට. වේදනාවක් කිවිවහම එක වේදනාවක්ම නෙවෙයි. වේදනා මිටියක්, වේදනා රාජියක්. මේ කුඩා විත්තක්ෂණ වෙන්ව දැකිය හැක්කේ බුදුරජාණන් වහන්සේ නමකටම පමණයි.

**ප්‍රශ්නය** - ස්වාමීන් වහන්ස, දැන් මලක් හට ගැනීමේදීත් ඔය කරුණු 5 ම බලපානවාද?

**පිළිතුර** - නැහැ. ඒකේ අවිද්‍යාව නැහැ. තණ්හාව නැහැ. කර්මය නැහැ, ආහාර නැහැ. ඇතිවිම ලක්ෂණ මාත්‍රය පමණය ඒවා තුළ තියෙන්නේ. මලේ ඇත්තේ ඇති වීම නැතිවිම පමණයි.

**ප්‍රශ්නය** - ආහාර ගතිය තියෙනවාද?

**පිළිතුර** - ආහාර ගතිය තියෙන්නේ සත්ව ගරීරවල පමණයි. මලකට පෝර දැමීම, ධර්මයේ කරා කරන්නාවූ ආහාර යන අර්ථයට වැටෙන්නේ නැහැ. ඒක සතු තියාමයට සහ ඩිජ තියාමයට යටත්ව ක්‍රියාත්මක වන ධර්මස්වාහාවයක්.

**ප්‍රශ්නය** එතරම පැහැදිලි නැත.

**පිළිතුර** - අපි වක්බූ ප්‍රසාදය ගැන හිතමු. ඒක ඇතිවෙලා තිබෙන්නේ කර්මයෙන් තේදී? කර්මයෙන්නේ වක්බූ ප්‍රසාද රුපය හැදෙන්නේ. එතකාට මේ කර්මය තිසා වක්බූ ප්‍රසාද රුපය හැදිලා තියෙනවා කියල දැකීම කර්මයෙන් හැදෙන රුප දැකීමක්.

එ වගේම සංස්කාර ඇතිවන ආකාරය දැකීමෙන්, මේ වගේ ඇහැක් හදන ගතියක් පහළ වනවා කියල දැකීමත් අයන් වන්නේ කර්මයෙන් රුප හැදෙන හැටි දැකීමටයි.

වර්තමානයේ තිබෙනවා සේතුප්‍රසාදය, සාණ ප්‍රසාදය, ජ්විහා ප්‍රසාදය, භාව රුප, වස්තු රුප යන සියල්ලම කර්මය මුල් කරගෙන හැදිවිව ඒවානේ. මේ වර්තමාන රුප හැදිලා තියෙන්නේ කර්මයෙන් කියල තේරෙන්න ඕනෑ. "කර්ම සමුද්‍යා රුප සමුද්‍යෝ"

ਆහාර තිසා ඇතිවන රුපත් අපිට මෙහෙම තේරුම් ගන්ට ප්‍රාථමික දැන් අපි හිතමු ගිලන් බවක් හරි, බඩින්නක්, පිපාසයක්, ක්ලාන්ත ගතියක් ඇති වීමෙන් පසු ආහාරයක් ගත් විගස

නැවතත් රුප ප්‍රබෝධමත් වන ආකාරය අපට දැනෙනවා. එවිට අපට තේරෙනවා මේ රුප නිෂ්පාදනය වෙන්නේ ආහාර ප්‍රත්‍යාය යෙන් කියල.

මින්න ඔය විදියට මේ වර්තමාන රුපය ඒ ඒ ප්‍රත්‍යාය හට ගන්නා ආකාරය දැකිය යුතුයි.

මේ වක්‍රුව කියන ඒක හැඳිලා තියෙන්නේ නිකන් තෙවෙයි. කළුන් හටගන්ත කරුමයක් තිබිල තියෙනෙවා මේක හැදෙන්ට. මේ වගේ ඇහැකට ආසාවකුත් තිබිල තියෙනවා. ඒක නිසා තමයි ආසා කරපු දේ දැන් ලැබිලා තියෙන්නේ. ආසාව තුළ පැමිමකුත් තිබිල තියෙනවා. අනිත් ඒක තමයි ඒ ආසා කළේ අවිද්‍යාවෙන් නිසා, මේ ඇහැ මෙව්වර ආරක්ෂා කරන්න වෙයි කියල, මෙව්වර දුක් ඇති කරයි කියල වැටහිලත් තැහැ. අවිද්‍යාව මූල් කරගෙන තමයි මේක හැඳිලා තියෙන්නේ.

මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා.

‘පව්‍යුප්පන්නානා ධම්මානා විපරිණාමානුපස්සනේ පස්සුදා, උදයවියානු පස්සනේ කදාණ’ කියල. ඒකේ තේරුම වර්තමානයේ පවතින්නාවූ ස්කන්ධ ධරුමයන්ගේ විපරිණාමය හෙවත් තැකිවී යුතු දැකීම උදයවයා ඇුනයයි.

මේ තැකිවීම දකින්න ඉස්සෙල්ලා ඇතිවීම දකින්න ඕනනේ. ආත්ත ඒ ඇතිවීම දැකීම තමයි ඉහත සඳහන් කළේ.

ප්‍රශ්නය - ස්වාමීන් වහන්ස, අපි හාවනා කරමින් ඉන්නකාට සද්ධියක් ඇහුනෙන් එයට ආසා කළේ තැක්නම්, ඒ අනුව රුප හැදෙන්නේ තැක්ද?

පිළිතුර - ඒක මෙහෙමයි. තණ්ඩාවක් ඇති වුණත් තැකි වුණත්, එතන රුප හැදෙනවා. සද්ධියක් තියෙනවනේ. ඒවා සෘත්‍ර රුපනේ.

මෙහෙමයි තියෙන්නේ. මේක ඇස්සේ තියෙනවා රහසක්, හැංගිච්ච දෙයක්. අපි හිතමු මොකක් හරි අහනවා කියල. අපි උදාහරණයකට ගත්තේ රුපය. හැබැයි රුපය විතරක් නෙවෙයි ගත්ත මින. වේදනාව, සංඛ්‍යාව, සංස්කාර සහ වික්‍රේද්‍යාණයත් අරගන්න යිනැ.

දැන් අපි සින්දුවක් ඇපුවට පස්සේ ඒ සිංදුව අපේ හිතට පින්තුරයක් ගේනව තේ. ඒ පින්තුරය ගෙනල්ල හිත කරන්නේ ඒක සින්දුවත් එක්ක සම්බන්ධ කරලා දෙනවා. මේවා සංස්කාර. මේවා මතෝමය රුප. මෙහි විතක්ක තියෙනවා, විවාර තියෙනවා. මය වගේ ගොඩික් ධර්මතා එකතුවෙලා ඇතුළේ විතුපටයක් වගේ නිෂ්පාදනය වෙනවා.

දැන් හොඳට හිතන්න. ඇය මේ reel එක නවතින්නේ තැත්තේ. ඒක නවතින්නේ තැත්තේ ඒ reel එක නිසා විදීමක් තියෙනවා. ඒ වින්දුනයට බැඳීම තියෙනවා.

**ප්‍රශ්නය - ස්වාමින් වහන්ස, එතකොට ඒ ත්‍යාගාච්චෙන් බැඳෙන බව හඳුනා ගත්තොත්?**

**පිළිතුර** - එතකොට වෙන්නේ, යෝනිසේ මනසිකාරයෙන් ත්‍යාගාච්ච දැක්ක නිසා ත්‍යාගාච්ච එතනින් කැඩිලා යනවා. කැඩිලා ගිය ගමන් reel එක නවතිනවා. ඒ reel එක තැවත්තේ 'තොදුන්නා කම' කියන ගතිය තැතිවී ගිය නිසා. ත්‍යාගාච්ච තැතිවී ගිය නිසා. තොදුන්නා කම ඒකට apply වෙලා තිබෙන තාක් කල් reel එක වැඩ කළා. තොදුන්නා කම තැති උන ගමන් reel එක නවතිනවා. ඒකට තමයි යෝනිසේ මනසිකාරය කියන්නේ.

මේ බැලීමට කියනවා සංස්කාරයන්ගේ ඇතිවීම බලනවා, තැතිවීම බලනවා කියල.

සැම දෙනාටම පරම ගාන්ත වූ ධර්මාවබෝධය වෙවා...!

## ඩේමල දේශනාව

මාත්‍රකව : ලෝකධාතු හා අපට ලැබේ ඇති දේ දේශකයාණන් වහන්සේ : පූර්ෂ හන්තේ ජනාලංකාර ස්ථානය : ඕක්ලන්ඩිහි, ශ්‍රී ලංකාරාම විභාරස්ථානය

දිනය : 2015-10-18

20

## ලෝකධාතු හා අපට ලැබේ ඇති දේ

අපි අද සලකා බලමු, සම්මුතියට අනුව ලෝකධාතු කියන්නේ කුමක්ද කියලා, සහ ඒවා ඇතිවන්නේ කොහොමද කියලා. පලමුවෙන්ම අපි සලකා බලමු, අපි පාසලදී ඉගෙනයන්ත විද්‍යාවට අනුව සූර්යයා සහ අනෙකුත් ග්‍රහ තාරකා ඒක රාජී වී තිබෙන්නේ කෙසේද කියලා. මූලින්ම සූර්යයා මූල් කරගෙන එය වටා අනෙකුත් ග්‍රහ තාරකා එය වටේ ගමන් කරනවා. ඒ අනුව අපි ඉගෙන ගෙන තිබෙනවා සූර්යයා මහ ගෙදර කරගෙන, සූර්යයා මූල් කරගෙන, සූර්යයා අල්ලාගෙන සිටින ග්‍රහ මණ්ඩලයට සූර්යය ග්‍රහ මණ්ඩලය කියලා.

ඉතින් මේ විදියට සූර්යයා මූල් කර ගෙන අනෙකුත් ග්‍රහයන් නිතරම සූර්යයා වටා ගමන් කරනවා. මේ විදියට කුඩා ග්‍රහයින් රාජීයක් එනම් දොළහක් පමණ සූර්යයා සමගින් ඒකරාඹී වී වත්‍යාකාරව ගමන් කරනවා. මූලින් අපිට කියලා දුන්නා ග්‍රහයේ නවයයි කියලා. එට පස්සේ තව වැඩිවෙලා තියෙනවා. ඉතින් සූර්යය ග්‍රහ මණ්ඩලයන් ගමන් කරන ප්‍රදේශයක් තිබෙනවා. එය පථයක් හෙවත් වටයක් ලෙසද හඳුන්වනවා.

ඉතින් මෙම සූර්යයාද වතුයක් හෙවත් වටයක් ගමන් කරන ප්‍රදේශයට, එක විදියකට, අපි කියනවා එක් සක්වලක් කියලා. මේ තමයි එක් කුමයකට සූර්යය මුල්කරගෙන මිනිස්ලොව පෘතුවිය ඇතුළු අනෙකුත් ගුහ මණ්ඩලය ගමන් කරන ආකාරය. මේ විස්තර සූත්‍ර ධර්මදේශනාවක ද සඳහන් වී තිබෙනවා.

එසේම තවත් කුමයක් තිබෙනවා. අපි එය විස්තර රිකක් සහිතව දැන් සලකා බලමු. ඒ තමයි, අපි සිටින සත්ත්ව ලෝකය හා ඒ ආග්‍රිතව තිබෙන අනෙකුත් දිව්‍ය ලෝක සහ බුහ්ම ලෝක. මෙතනදී අපට වැදගත් වන්නේ අපි ජ්වත්වන මෙම සත්ත්ව ලෝකය ගෝලාකාරව පිහිටා තිබෙනවාද කියන එක නොවෙයි. මෙයින් අපට වැදගත් වන්නේ අපි ජ්වත්වන මනුෂ්‍ය ලෝකයයි. මිනිස් ව්‍යසයයි. මෙම මිනිස් ලෝකය තුළ, මේ පරිසරයේ මිනිසාට අවශ්‍ය උෂ්ණය, ආලෝකය, ඔක්සිජන් ආදී අවශ්‍ය වාතය හා අනෙකුත් දේවල් ද තිබෙනවා. ඒ විතරක් නොවෙයි මෙම මනුෂ්‍ය ලෝකය ආග්‍රිතව සතර අපායන් වන, නරකය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය, නාගලෝකය ආදී ලෝක තිබෙනවා.

ඉතින් දැන් අපි සලකා බලමු මනුෂ්‍ය ලෝකය ආග්‍රිතව ඉහළින් පිහිටා තිබෙන දිව්‍ය ලෝක මොනවද කියලා. මෙයින් මනුෂ්‍ය ආග්‍රිතවම තිබෙන දිව්‍ය ලෝකයෙහි දෙව්වරු සතර දෙනෙක් ප්‍රධානව එනම් සතරවරම දෙව්වරු ප්‍රධානව දෙව් දෙවතාවන් ජ්වත් වෙනවා. මෙයට කියන නම තමයි වාතුර්මාභාරාජීක දිව්‍යලෝකය. වාතුර්මාභාරාජීකයට ඉහළින් ඒ ආග්‍රිතව තවිතිසාව කියන දිව්‍යලෝකය තිබෙනවා. මෙම තවිතිසාවට හා වාතුර්මාභාරාජීකයට අධිපතිව ගකු දේවේන්ද්‍රයා ව්‍යුහය කරනවා.

ඉතින් තවිතිසා දිව්‍යලෝකයට ඉහළින් තුසිත නම්වූ දිව්‍යලෝකය තිබෙනවා. මෙහි බොහෝ විට බුද්ධ බේඛිසත්වයන්

වහන්සේලා වාසය කරනවා. ඉන් පසුව තුළිනයට යාබද්ධ ඉහළින් යාමය කියන දිව්‍යලෝකය පිහිටා තිබෙනවා.

ඉන් අනතුරුව රීටත් ඉහළින් පවතින දිව්‍යලෝකය තමයි ‘නිරමාණරතිය’ කියන දිව්‍යලෝකය. මෙම නිරමාණරතිය කියන දිව්‍යලෝකයට ඉහළින් වසවර්ති දිව්‍යලෝකය පිහිටා තිබෙනවා. මෙහි මාර දිව්‍යප්‍රත්‍යා ප්‍රධාන දෙවියන් වාසය කරනවා. මේ ආකාරයට දිව්‍යලෝක හයක් ද, සතර අපාය ද, මනුෂ්‍යලෝකය ද ඇතුළත්ව ලෝක හෙවත් තුම් එකොළසක් තිබෙනවා. මේ ලෝක එකොළහට කාම තුම්ය කියා කියනවා.

ඉන් අනතුරුව රීටත් ඉහළින් තමයි බුහුමයින් වාසය කරන බුහුම ලෝක තිබෙන්නේ. මේ බුහුම ලෝක එකිනෙකට ආශ්‍රිතව පිළිවෙළින් ඉහළට රුපතුම් වශයෙන් සැලකෙන බුහුමලෝක දහසයක් (16) ද, අරුප තුම් බුහුමලෝක හතරක් (4) ද තිබෙනවා. ඒ අනුව බුහුමලෝක 20 ක් තිබෙනවා. ඒවා එකින් ඒක ඇත්ත විස්තරණය වෙළඳී පිහිටා තිබෙන්නේ. එතකොට මෙම කාම තුම් 11 යි, රුප තුම් 16 යි, අරුප තුම් 4 කින් සමන්විත ලෝකයට හෙවත් සමූහයට අඩු කියනවා එක් ලෝක ධාතුවක් කියලා. මේ කියන ලෝක ධාතුවේ අංශ මේ මනුෂ්‍ය ලෝකය පිහිටා තිබෙන්නේ ඉතා කුඩා ප්‍රදේශයකයි. එයිනුත් අප්‍රේවත්වන මේ ත්‍රිපිළින්තය අයත් වන්නේ එක්තරා විදියක ප්‍රංශිකාලීන කෙළවරකටයි.

ඉතින් එක ලෝකධාතුවක් කියන්නේ මනුෂ්‍යලෝකය ද, එයට ආශ්‍රිතව යාබද්ධ සතර අපායද, මෙම මනුෂ්‍ය ලෝකයට ඉහළින් පිහිටි දිව්‍යලෝක හයද සහ බුහුමලෝක විස්සකින් (20) සමන්විත තුම්තල තිස් එකකින් (31) යුත්ත වූ ලෝක සමූහයටයි. මේ ආකාරයට මෙම ලෝකධාතුවෙන් පසු තව දස දහසක් ලෝකධාතු පිහිටා තිබෙනවා. මෙවැනි ලෝක ධාතු දස දහසක් යුතු වූත් එක් ලෝකධාතුවකට කියනවා “වූලනිකා ලෝකධාතුව” කියලා.

දැන් අපි දන්නවා ඒ වූලනිකා ලෝකධාතුවක මහා බුහ්ම රාජ්‍යයන් දස දහසක්ද (10,000) තිබෙන බව, ගකු දේශෙන්දුයන් දස දහසක්ද ඉන්න බව. ඒ වගේම සතර වරම් දෙවිවරුන් හතලිස් දහසක්ද (40,000), වාසය කරනවා කියලා.

තරාගත ලොවිතුරු බුදුරජාණන් වහන්සේගේ පළමු දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව ගුවණය කිරීම සඳහා දස දහසක් ලෝක දාතුවලින් දස දහසක් මහාඛ්ම රාජ්‍යයන්ද, දස දහසක් ගකු දෙවියන්ද, හතලිස් දහසක් සතරවරම් දෙවිවරුන්ද, සෙසු පිරිවර දෙවියන්ද සිහින් ගරිර මවාගෙන එදා දැඩිව බරණැස ඉසිපතනාරාමයට පැමිණියා.

මේ පින්වතුන්ට මේ සඳහා වැඩි විස්තර දැන ගැනීමට දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව, මහාසමය සූත්‍ර දේශනාව, ආචානායිය සූත්‍ර දේශනාව ආදි සූත්‍ර දේශනා කියවා දැනගන්ට පුරුවන්. තවද පින්වතුන්ට වූලනිකා ලෝක දාතුව පිළිබඳව වැඩි විස්තර කළින් දේශනායකදී ද විස්තර කළා කියලා තමයි මට මතක.

ඉතින් අපගේ තරාගත ලොවිතුරා සම්මා සම්බුද්‍ර රජාණන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වුයේ මේ සියලුම ලෝකධාතුවල වාසය කරන මනුෂ්‍ය, දිව්‍ය හා බුහ්ම ආදි සියලු සත්වයින්ට පිහිටිවිම පිණිසයි. මෙක මහා ආශ්චර්යය සිද්ධියක්. ලොවිතුරා තරාගතයන් වහන්සේ පාරම් දම් පුරා බුද්ධත්වයට පත් වූයේ මේ ලෝකධාතුවල ඉන්න සියලු ලෝක සත්වයා සංසාර දුකින් එතෙර කිරීම පිණිසයි.

පින්වතුනි, මෙම මනුෂ්‍ය ලෝකයේ යමිකිසි වැදගත් සිද්ධියක් සිද්ධ වෙනවා නම්, ඒක අසල්වැසි දිව්‍ය ලෝක, බුහ්ම ලෝකවල වාසය කරන දෙවියන්ටද බුහ්මයන්ටද සංවේදී ව දැන ගැනීමට ලැබෙනවා. ඉතින් ලොවිතුරු බුදුබෙවට පත්වී පළමු ධර්ම දේශනාව ගුවණය කිරීමට මෙසා විශාල ප්‍රමාණයක් දිව්‍ය, බුහ්ම, ගකු ආදි දෙවිවරු පැමිණියේ ඒ නිසයි. මේ පිළිබඳව සවිස්තරාත්මක දේශනා අංගත්තර නිකායේ වූලනිකා දාතු සූත්‍රයේද, තවත්

සූත්‍ර දේශනාවලද සඳහන් වෙනවා. ඒවායේ ලෝක විනාශය පිළිබඳවත් සඳහන් වෙනවා.

එම වගේම පින්වත්ති, තවත් මෙවැනි අදහසක් ද තිබෙනවා. ඒ තමයි ඒ ලෝකධාතුවල වාසය කරන සත්වයෝ පෘථිග්රන අයයි. ඒ වගේම මෙම ලෝකධාතුවේ වාසය කරන සත්වයෝද බොහෝමයක්ම පෘථිග්රන සත්වයෝයි. මෙම පෘථිග්රන සත්වයා ජීවත්වත්තේ තොයෝ විදියේ දාජ්ධී ඇතිකරගෙනයි. ඒ අය තැංශ්ණා දාජ්ධී හා මාන වල බැසගෙන ජීවත්වෙනවා. ඉතින් මේ පෘථිග්රන පිරිස මේ ලෝකධාතුවේ සිදුවෙන දේ දත්තේ නැහැ. මේ නිසා තමයි ලොවිතුරු බුදුරජාණන් වහන්සේලා විසින් මේ ගැන සවිස්තරාත්මකව දේශනා කරලා තිබෙන්තේ. තැත්තම බුදුරජාණන් වහන්සේ එහෙට වැඩිම කරලා දේශනා කරන්න ඕනෑම. එමගින් ඒ සත්වයෝ දැනගන්නවා. එසේ අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා තොකළාතම අපිත් ඒවා ගැන දත්තේ නැහැ.

පින්වතුති, මෙම සක්වලවල්වල වාසය කරන සත්වයින්ට සහ පිටසක්වල වාසය කරන සත්වයින්ට ඔවුන් සතු දාජ්ධී දෙකක් තිබෙනවා. ඒක අපි භාඳිත් දැන ගන්න ඕනෑම. එයින් පළමුවන එක තමයි ගාස්වත දාජ්ධීය. අතෙක් දාජ්ධීය තමයි උච්චේද දාජ්ධීය කියන එක.

සාස්වත දාජ්ධීය ඇති සත්වයෝ දෙවියන් බුහ්මයන් විශ්වාස කරනවා. ආත්මයක් විශ්වාස කරනවා. ඔවුන් විශ්වාස කරනවා ඔවුන්ගේ මැලුම් කාරයා ගැලුම් කාරයා තවත් මහා බලවත් දෙවියක් හැටියට. ඒ වූණත් ඒ ලෝකවල ආරය දෙවියෝද ආරය බුහ්මයෝද සිටිනවා. මෙම ආරය දේව සහ බුහ්ම පිරිස ලොවිතුරු බුදුරජාණන් වහන්සේලාගෙන් ධර්මය අසා පැහැදි සිටින අයයි.

එම විතරක් තොවේ පින්වතුති, ලොවිතුරු බුදුරජාණන් වහන්සේලා මහා කරුණාවෙන් ඒ ඒ ලෝකධාතුවල සිටින දිවා

බහ්මයින්හට, ඒ ඒ ලෝකධතුවල සිටින ආරය දෙවියන්ට, දහම් දේශනා කරවනවා. ඒ ධර්මය ග්‍රුවණය කොට ඒ සමහර සත්වයින් අනු දිව්‍යලෝක, බ්‍රහ්මලෝක ආදී සුගතිවල උපදිනවා. ඒ වගේම, තවත් සත්වයින් අප වාසය කරන මනුෂ්‍ය ලෝකයෙහි ඉපදී ආරයන් වහන්සේලාගෙන් දහම් ග්‍රුවණය කොට දහම් අවබෝධ කර ගන්න අවස්ථාවන්ද තියෙනවා.

ඒ විතරක් නොවෙයි, මේ ලෝකයේ වාසය කරන පෙරුග්ජන සත්වයින්ද තමාගේ කර්ම බලය නිසා පිටසක්වල තිබෙන ලෝකධාතු වලත් උපදිනවා. ඔවුන්ට ධර්මය ග්‍රුවණය කිරීමට නැවතත් ලැබෙන්නේ ඉතාමත්ම කළාතුරකින්. එහෙත් බොහෝ දුරට බොහෝමයක්ම සත්වයින් ඇතුළ මනුෂ්‍යයින් ඒ ඒ ලෝකධාතුවලම ඉපදෙමින් මැරෙමින්ම ජ්වත්වෙනවා මිස ඔවුන්ට නියම ධර්මයක් ග්‍රුවණය කිරීමට ලැබෙන්නේ නැහැ.

තෙරුවන් සරණින් සැමදෙනාටම

අතුම් ධර්මාවබෝධය වේච!

## බරම දේශනාට

මාත්‍යකාව : කාලාම සුතුය

දේශකයන් වහන්සේ : පූජ්‍ය හන්තේ ජීනාලංකාර

ස්ථානය : මික්ලන්ඩිඩි, ශ්‍රී ලංකාරාම විභාරස්ථානය

දිනය : 2015 - 12- 12

21

## කාලාම සුතුය

සැම දෙනාටම තෙරුවන් සරණයි,

එහෙනම් පින්වත්ති, අපි දැන් බරම සාකච්ඡාවක් කරමු. අද විශේෂ කොටසකුත් මම මේ පින්වතුන්ට කියල දෙන්න හිතාගෙන ඉත්තවා. අදට නියමිත මාත්‍යකාව මතකයිද? එහෙමයි ස්වාමීන්වහන්ස, කාලාම සුතුය.

මේ පින්වතුන් කාලාම සුතුය අහල තියෙනවද? මේ පින්වතුන් කාලාම සුතුය ගැන මොකක්ද අහල තියෙන්නේ? ගොඩක් පිරිස කාලාම සුතුය ගැන අහල තියෙනවා නේද? මොනව ගැනද අහල තියෙන්නේ? කියන්න බලන්න.

පිරිස - තව කෙනෙක් කිවිවට හැම දේම විස්වාස කරන්න එපා. තමන් තුළින් දැකළම අවබෝධ කර ගන්න කියල.

ස්වාමීන්වහන්ස - මය එක අර්ථයක්, එක තේරුමක්. තව මොනවාද තියෙන්නේ? ....එවිවරද?

හොඳයි, මෙන්න මෙහෙම කාරණයක් කියෙනවා. මේ කාලාම සුතුය බොහෝ දෙනා හාවිතා කරනවා. අපි ඉස්සර වෙලාම තේරුම් ගන්න යින ඒ කාරණය. අබෞද්ධයනුත් මේ කාලාම

සූත්‍රය පාචිචිවි කරනවා, දකින්ට ලැබෙනවා. ඒ අය කරුමය, කරුම එලය තේරුම් ගත්තේ නැතත් කාලාම සූත්‍රය නම් පාචිචිවි කරනවා. ඒ අයට මේ කාලාම සූත්‍රය පාචිචිවි කරන්නට යම් කිසි හේතුවකුත් ඇති තේරුද?

මේ කාලාම සූත්‍රය ගැන එක එක්කෙනා එක එක දේවල් කියනවා. ගොඩක් අය තමන්ගේ අදහසක්, තමන්ගේ දාෂ්ටීයක්, තමන්ගේ වාදයක් ඉස්සරහට දාන්න ඕන නම් මෙන්න මේ සූත්‍රය පාචිචිවි කරනවා, ඒ අරමුණ සඳහා. ඒ අයට බුදුහාමුදුරුවෙට් ඕනෑන් නැහැ. ධරුමයත් ඕනෑන් නැහැ. සංසරත්නය ඕනෑන් නැහැ. දානය දෙන්න ඕනෑන් නැහැ. සිලේ ඕනෑන් නැහැ. භාවනාව ඕනෑන් නැහැ, හැබැයි 'බුදුහාමුදුරුවෝ කියල තියෙනවා තේරු කවුරුවත් කිවිවට පිළිගන්න එපා' කියන වික නම් ඕනෑ. ඒ කැල්ල, ඒ කොටස නම් ඕනෑ. ගොඩක් අය ලැය ඔහාම ඒවා තියෙනවා.

බුදුහාමුදුරුවෝ පංච සිලය දේශනා කරලා ඒවා ආරක්ෂා කරන්න කියල කිවිවත් එක පිළිගන්නෙනත් නැහැ. එකට කියන්නෙනත් 'අපිට බුදුහාමුදුරුවෝ කියල තියෙනවනේ කවුරුවත් කිවිවට පිළිගන්න එපා', කියල. එහෙම කියලා පංචසිලාදී දේවල් බාරගන්ට කැමති නැ.

මය විදියට බොහෝම දෙනා තමන්ගේ වාසිය සඳහා, තමන්ගේ දාෂ්ටීය ඉදිරිපත් කිරීම සඳහා මේ කාලාම සූත්‍රය යොදා ගන්නවා. මේ සූත්‍රය තියෙන්නේ කොහේද කියලා දන්නෙනත් නැහැ. දෙපුවේ කාටද කියලා දන්නෙනත් නැහැ. ඒක් අන්තර්ගතය කොච්චිවරද කියලා දන්නෙනත් නැහැ. එය තුළ තිබෙන කරුණු මොනවාද කියලා දන්නෙනත් නැහැ. හැබැයි කොහෙන් හරි පොඩි කැල්ලක් අහුවෙලා තියෙනවා, කාලාම සූත්‍රය කියල එකක් තියෙනවා. ඒක් මෙහෙම එකක් කියලා තියෙනවා කියලා. ඒක තමයි ඒ අය මය විදියට පාචිචිවි කරන්නේ.

මට මතකයි ගංගොඩිචිවිල සේම භාමුදුරුවෝ ජීවත් වෙලා ඉන්න කාලේදී එක ඇමතිවරයෙක් සේම භාමුදුරුවෝ

සමග වාදයකට පටලැවිලා, එයත් මේ කාලාම සූත්‍රය පාවිච්චි කළා.

එතකොට අපිට හොඳවම පැහැදිලියි, තමන්ගේ අදහස ඉදිරිපත් කිරීමට විතරයි මෙක පාවිච්චි කරන්නේ.

අම්මල තාත්තල දරුවන්ට යම් ආකාරයක අවවාදයක්, ඒවාගේම තරවු කිරීමක්, යමකට එපා කියලා කීමක් එහෙම කළුන්, ඒ ලමයා දන්නවා තම ඔය හැමෝම භාවිතා කරන “අපිට බුදුහාමුදුරුවේ කියල තියෙනවනේ කුවරුත් කිවිවට පිළිගන්න එපා” කියන රික, එහෙනම්, එයත් ඒකම කියයි. මේ කොටස තමයි හැමෝම වාසියට පාවිච්චි කරන කොටස.

මම අද මේ පින්වතුන්ට කියල දෙන්නේ මේ සූත්‍රයෙන් මොකක්ද කියන්නේ කියලයි. හොඳට පරෙස්සම්න් අහන්න. අහලා දැනගන්න. ඒ වගේම හිතේ දරාගන්න.

අපි ඉස්සර වෙලාම මෙහි එත ජනපියම කොටස අරගනිමු. මේ සූත්‍ර දේශනාවේ තියෙනවා ජනපිය කොටසක්. ඉතාමත්ම ඉහල තලයේ කථා කරන කොටසක් තියෙනවා. ආන්න ඒ කොටස ඉදිරිපත්කර ගන්තයින් පස්සේ අපිට ඉදිරියේදී තේරුම් ගන්න ප්‍රාථමන් වේවි, මෙකෙන් කියන්නේ මොකක්ද කියල.

මම දැන් ඒ කොටස කියන්නම්. මෙක මේ පින්වතුන් පාඩම් කර ගන්න.

හොඳයි සියලු දෙනාම තමස්කාරය කියලා මම කියන රික කියන්න.

නමො තස්ස හගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

නමෝ තස්ස හගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

නමෝ තස්ස හගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

- මා අනුස්සවෙන,
- මා පරමිපරාය,
- මා ඉතිකිරාය,
- මා පිටකසම්පදානෙන,
- මා තක්කහෙතු,
- මා නයහෙතු,
- මා ආකාර පරිවිතක්කෙන,
- මා දිවධීනිජ්ජකානක්බන්තියා,
- මා හඩුරුපතාය,
- මා සමණෝ නො ගරුති.

“මා අනුස්සවෙන” කියන්නේ, දැන් මෙහෙම මේ විදියේ කථාවක් සමාජයේ ඇහෙන්න තියෙනවා. හැඳුයි ඒක එකඟාරටම පිළිගන්න එපා කියන එකයි කියන්නේ. පාලි හාංචාවෙන් “මා” කියලා කියන්නේ එපා කියන එකයි. අපි පාලියෙන් “මා ගව්ත” කියල කිවිවෙත් ඒකේ තේරුම මොකක්ද? ඒකේ තේරුම “යන්න එපා” කියන එක.

“මා ආගධ්‍ය” කියන්නේ එන්න එපා කියන තේරුම “මා කරෝල්” කියන්නේ කරන්න එපා, කියන එක.

“මා මේ බාල සමාගමෝ” කියන්නේ “මට බාල ඇසුර නොවේවා” කියන එක. නොවේවා කියන අර්ථයන්.

එතකොට “මා” කියන වචනයේ පදයේ තේරුම “එපා සහ නොවේවා” කියන එකයි.

යම කිසි දෙයක්, යම කිසි කාරණයක් පිළිගන්න ගියාම මා අනුස්සවෙන කියන්නේ, මෙහෙම කට කතාවක් සමාජයේ

අ�හෙන්න තියෙනවා. හැබැයි ඒක එකපාරටම පිළිගන්න එපා කියන අදහසයි.

දැන් අපි මේ කතා කරන්නේ සූත්‍ර දේශනාමේ ජනප්‍රියම කොටසයි.

“මා පරම්පරාය කියල කියන්නේ, අම්මලාගෙන් තාත්තලාගේ න් අපිට යම් යම් කරුණු ඇවිල්ලා තියෙනවා. ඒ ගොල්ලන්ට සියලාගෙන්, මුත්තලගෙන් ඒවා ආවා. ඒ ගොල්ලන්ට මේ මුත්තලාගෙන් ආවා. මය විදියට අපේ පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා කියල කියනවා.

“මා ඉතිකිරාය” කියන්නේ, මේ විදියට මේ විදියට කරුණු කාරණා තියෙනවා. ඒක නිසා මේ විදියට වෙන්න ඇති නේද කියා සැලකීමට ගන්න එපා කියල කිමයි.

“මා පිටකසම්පදානෙන” කියන්නේ, පොත පන් ආවා කියල එහෙමත් පිළිගන්න එපා කියල කියනවා.

“මා තක්කහේතු” කියන්නේ, යම් කිසි දෙයක් තරකයට ගැලපෙනවාය කියල පිළිගන්නත් එපා කියනවා. සමහර වේලාවට තරක කරලා කරුණු ඉදිරිපත් කරන්වත් පුළුවන්. නමුත් එහෙමත් පිළිගන්න එපා කියල කියනවා.

“මා නයහේතු” කියන්නේ, යම්කිසි නයායකට ගැලපෙනවාය කියලත් පිළිගන්න එපා කියනවා.

“මා ආකාරපරිවිතක්කේන” කියන්නේ, සමහර වේලාවට තමන් විසින්ම යම් කිසි දෙයක්, යම් ආකාරයකට හිතාගෙන ඉන්නවා. එය තමන් හිතාගෙන ඉන්න ආකාරයේ යම් විදියකට තමන්ට වැටුහුනත්, එයත් එකපාරටම පිළිගන්න එපා කියල කියනවා.

“මා දිවිධිනිර්ක්ෂානක්ඛන්තියා කියන්නේ, තමන් යම් දෘශ්‍යීයකට පත් වෙනවා. මේක මේ විදියටය විය යුත්තේ කියලා.

තමන් දරාගෙන ඉන්න තමන් ලග තියෙන දැඡ්ටීයකට බැසු ගෙන ඒකෙන් පිළිගන්නවා. එහෙම කරන්නත් එපා කියලා කියනවා.

මා හඩ්බරුපතාය කියන්නේ, අපි හිතමු යම් කිසි විද්‍යායැයක් කියනවා එයා Oxford University එකට ගියා කියලා. එයා Oxford එකට ගියා කියපු නිසාත් එයාට degree එකක් තියෙන නිසාත්, අපි සමහර වෙලාවට එයා කියන ඒවා පිළිගන්නවා. ඒකත් කරන්න එපා කියනවා. උගත් වැඩිහිටි, සමාජය පිළිගත් කරුණු පදනම් කරගෙන පිළිගත්ට සූදුසු නැ.

මමත් මේ "මා හඩ්බරුපතාය" කියන කොටස ක්‍රියාත්මක කරපු අවස්ථාවක් තියෙනවා. මම මහණ වෙන්න එනකොට මට කෙනෙක් කිවිවා "අපි වැඩිහිටියේ කියන දේවල් අහන්න මිනැ, පිළිගන්න මිනැ. එකනිසා මහණ වෙන්න යන්න එපා" කියල. මම හැබැයි ඒක එවෙල් පිළිගත්තේ නැහැ.

"මා සමණෝ නො ගරු" කියන්නේ, අපේ ඉන්න ගුමණයන් වහන්සේ ඉතා ගොරවනීය කෙනෙක්. සමාරයේ ගරු සරු ඇති කෙනෙක් කියල එතුමත් වහන්සේ කියන දේවලුත් එකපාරටම පිළිගන්නත් එපා කියල කියනවා.

දැන් එතකොට මෙතන කරුණු කියක් කිවිවද? කරුණු ද්‍රහයක් කිවිවා.

අපේ සමහර අය ඔය කරුණු මක්කාම දන්නෙත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවත් "කවුරුත් කිවිවට පිළිගන්න එපා" කියල කියන කොටස නම් බොහෝ අය දන්නවා. ඔය කොටස හැමෝම පාවිච්චී කරන්නේ වෙන කෙනෙක් කියන දෙයක් ප්‍රතික්ෂේප කිරීම පිණිස නේ.

අපි හිතමු යම් කිසි කෙනෙක් හොරකම් කරනවා කියලා. එයාට අපි කියනවා "හොරකම් කරන්න එපා, පවි සිද්ධවෙනවා. හොඳ ජීවිතයක් ගත කරන්න. සමාජය පිළිගත්ත ජීවිතයක් ගත

කරන්න, වංචික දේවල් කරන්න එපා” කියල. එතකොට ඒ කෙනාටත් කියන්ට පුළුවන්, “මයා කොහොමද කියන්නේ මම වංචික දෙයක් කරනවා” කියල. කෙනෙක් කිවිවට කොහොමද මම කොහොමද ඒක පිළිගන්නේ, කියලා.

මම අහලා තියෙන පරිදී, ඉන්දියාවේ වෙළෙදුන් අතර බොහෝම වේලාවට තියෙන දෙයක් තමයි, යම් කිසි භාණ්ඩයක් රැඹියල් සියක් මිලයි නම්, ශ්‍රී ලාංකිකයෙක් එන කොටම ඒ ගොල්ල ඒ භාණ්ඩයේ මිල රැඹියල් දාහයි කියල කියනවා. මම මේ උදාහරණය කියන්නේ මේ දහම් කාරණය තේරුම් ගන්න. දැන්, මේ කියපු ගාන වැඩි නිසා ඒ පුද්ගලයා ඒක ප්‍රතික්ෂේප කරනවා. මෙහෙම කිහිප වාරයක්ම ප්‍රතික්ෂේප් කිරීමෙන් පසුව ඒ වෙළෙන්දා, ශ්‍රී ලාංකිකයාටම කියනවා, ඒ භාණ්ඩයට මිලක් නියම කරන්ට කියලා. එතකොට ඔහු රැඹියල් පන්සියක් කිවොත් ඒ ගානට ඒ භාණ්ඩය ශ්‍රී ලාංකිකයාට විකුණුනවා .

මෙතන සිදුවූයේ විගාල වංචාවක්. නැමුත් යම් කිසි කෙතෙක් ඒ වෙළෙන්දාට ඒ කරපු දේ වංචාවක් කිවිවට එයා පිළිගැනීමට කුමති වන්නේ නැහැ. “මයා කොහොමද එහෙම කියන්නේ? මම වංචාවක් කරේ නැහැ. එයාමයි ඒ ගානට ගන්න කුමැති උනේ” ආදි වශයෙන් නොයෙක් දේ කියනවා. තරකානුකූලව නම් ඒක හරි. එවගේ වංචික මීනිස්සුන්ටත් පුළුවන් මේ වගේ කොටස් එකතු කරලා කියන්න. මේ දහම් කාණ්ඩය භාවිතා කරගෙන අසාධාරණීය දේවල් සාධාරණීය කරනවා.

මේ කාරණය තේරුණාදී? තව බොහෝ උදාහරණ තියෙනවා මේ සමාජයේ. තමන්ගේ දේවල් ඉස්මතු කරන්න, අනුන්ගේ දේවල් ප්‍රතික්ෂේප කරන්න පාවිචි කරන කොටසක් තමයි මේ අපි දැන් ක්රා කරගෙන යන්නේ.

එතකොට මේ කරුණු දහය තමයි කාලාම සූත්‍රයේ ජනප්‍රියම කොටස. දැන් අපි අනෙක් කොටස් වික මේ විදියට ඉගෙන ගනිමු. ඉස්සර වෙලාම දැන ගන්න, මේ කාලාම සූත්‍රය ත්‍රිපිටක දේශනාවේ කොහොද තියෙන්නේ කියලා.

මෙක තියෙන්නේ සූත්‍ර පිටකයේ, අංගුත්තර තිකායේ තික නිපාතයේ.

දැන් තික නිපාතය කියන්නේ කරුණු තුනක් තුනක් අඩංගු දේශනාවල් සහිත කාණ්ඩයටයි. නමුත් මේ කියපු කරුණුවලට අනුව මේ සූත්‍රයේ කරුණු දහයක් තියෙනවානේ? එහෙනම් කරුණු දහයක් තියෙන කොටසක්, කරුණු තුනක් කියවෙන කොටසකට එකතු කරන්ව තම්, ඒකටත් හේතුවක් තියෙන්න ඕනෑනේ. අපි දැන් බලමු ඒකට හේතුව මොකක්ද කියලා.

අපි ධර්මය ඉගෙන ගන්න කොට හැමවෙළේම පරිපුරණව, පිරිසිදුව ඉගෙන ගත යුතුයි. මිනැම තැනකදී බුද්ධ, ධම්ම, සංස යන ත්‍රිවිද රත්නයට ගෞරව සහිතව කිසිම තැනකදී ධර්මය කතාකොට හැල්ලුවට පත් නොවී, අවශ්‍යාවට ලක් නොවී මේ කාරණය තව කෙනෙකුට කියල දීමේ හැකියාවත් ඇතිකරගත යුතුයි.

එක් කාලයක ලොවිතුරා බුදුරජාණන් වහන්සේ කොසාල් රාජධානියේ වාරිකාවේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ ගමෙන් ගමට, නගරයෙන් නගරයට වැඩිම කරනවා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වඩින්නේ මහා සංසරත්නයත් සමගයි.

මේ රාජ්‍යයේ තියෙනවා කේසපුත්ත කියලා ගමක්. මේ ගම් වැසියන් හැඳින්වූයේ කාලාමයන් වගයෙන්. ඒ ගම් වැසියන් හැම දේකටම වගේ අප්‍රේන්කන දෙන මිනිස්සු පිරිසක් බව සූත්‍රයට අනුව ජේනවා. මවුන් එහෙම අයුන පිරිසකුන් නොවෙයි. යම් කිසි අවබෝධ ගක්තියක් තිබුණු, බොහෝම හොඳ ස්කාණ්ධවන්ත පිරිසක්.

මේ කේසපුත්ත ගමේ යම් කිසි ස්ථානයක, බුදුරජාණන් වහන්සේ හික්ෂු සංසයා සමග වැඩ ඉන්න අවස්ථාවක, ගම් වැසියන්ට ආරං්ඩ් වෙනවා හාගාවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගමට වැඩිලා ඉන්න බව.

සංසාර විමුක්තිය කියලා දෙන්නාවූ, අවිහිංසා වාදීවූ, රජ පවුලකින් පැමිණ මහණ වුණාවූ, නව අරහාදී බුදුගුණ වලින් සමන්නාගතවූ ලොවිතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගමට වැඩමෙම ගැන මේ ගම් වැසියෝ බොහෝම සතුවට පත්වුණා. ඒ කාලයේදී මේ සැම ගමකම වාගේ තිබිල තියෙනවා සමන්තුණ ගාලා වෙග් ගාලාවල්. දැනට ලංකාවේ තිබෙන ප්‍රජා ගාලා වෙග් ගාලාවල්.

ඉතින් මේ පිරිස බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ඒ ස්ථානයට ගියා. ඒ පැමිණ පිරිස තම තමන්ව හඳුන්වා දී බුදුරජාණන්වහන්සේට තමස්කාර කොට පැත්තකින් වාචිවුණා.

එසේ වාචිවෙලා ඉන්න එක් කාලාමවරයෙක් බුදුරජාණන්වහන්සේට මෙහෙම කියනවා.

"සන්ති හන්තේ එකේ සමණඩුහ්මණා කේසපුත්තං ආගවිවන්ති," ස්වාමීනි සමහර ගුමණ බාහ්මණයන් වහන්සේලා මේ කේසපුත්ත ගමට එනවා"

"තේ සකක්ශේක්ව වාද්‍ය දීපෙන්ති, ජේතෙන්ති" - ඇවේල්ලා එගාල්ලන්ගේම ද්‍රුගනය, ඒ ගාල්ලන්ගේ තිබෙන පිළිගැනීම, ඒ ගාල්ලන්ගේ තිබෙන්නාවූ ආගම ධර්මයම ඉස්මතු කරමින් අපිට කියා දෙනවා".

"පරවාද්‍ය පන බුංසෙන්ති, වමෙහන්ති, ඔපපක්ඩි. කරුන්ති, පරිහවන්ති." - අනිත් දාජ්ටී තියෙනවා තම්, අනිත් වාදයක් තිබෙනවා තම් එවාට ගරහනවා, ප්‍රතික්ෂේප කරනවා, පහත් කරමින් තින්දා කරමින් සියල්ල හෙළාදකිනවා".

දැන් කවුද මෙක කරන්නේ?

අර කේස පුත්ත ගමට එන අනිත් ගුමණ බාහ්මණයන් වහන්සේලා.

එ වගේම, අර කාලාමවරු කියනවා ස්වාමීනි "අපට මේ කවුරු ඇත්ත කියනවද, කවුරු බොරු කියනවද කියල තේරෙන්නේ"

නැහැ”. එතන තියෙන්නේ මෙහෙමයි. “කෝසු නාම ඉමෙස් හවන්තාන් සමඟ බ්‍රාහ්මණාන් සවච්ච ආහ, කෝ මූසාති” යනුවෙනි.

මේ තමයි කාලම සුතුය දේශනා කරන්නට ඉදිරිපත් වුණ කාරණය. එතකොට මේකට හේතුවක් තිබුණා. බුදුරජාණන් වහන්සේ:

“මා අනුස්සවෙන, මා පරම්පරාය, ම ඉතිකිරාය, ම පිටකසම්පදානේන, මා තක්කහෙතු, මා නයනේතු, මා ආකාර පරිවිතක්කේන, මා දිටියිනීල්කඩානඛන්තියා, මා හඩුබරුපතාය, මා සමණෝ නො ගරුති”. යනුවෙන් දේශනා කරන්නටත් හේතුවක් තිබුණා. උත්වහන්සේ කාලාමයන් පැමිණි විගසම අණ දිමක් වශයෙන් නෙමෙයි මේ දේශණාව කළේ.

ඒ කරුණු දේශනා කිරීමට අවශ්‍ය පරිසරයක් සැකසී තිබුණා. ප්‍රශ්න නැගු මිනිසුන් රිකක් හිටියා. මේ එන කවුරු කියන දේවලද අපි පිළිගන්න ඕන, පිළිගන්ට සුදුසු කියල, ඒ අය නොදන්නා බව කියනවා.

එවිට බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට කියනවා “අන්තම කාලාම වරුනි, මේ නම් සැක කිරීමට සුදුසු තැනක්මයි. විමතියට කාරණයක්මයි. ඔය වගේ අවස්ථාවක් ආවට පස්සේ “ඒම ක්‍රමීයෙෂ් කාලාමා- මේ කාරණයට ඇවිල්ල බලන්න” කියලා කියනවා.

මේ ගමට පැමිණෙන ගුමණ බ්‍රාහ්මණයන් දේශනා කරන්නේ දේශපාලනය නෙවෙයි නේ. යම්කිසි බිස්නස් කරාවක් නෙවෙයිනේ. ඒ අය කියන්නේ මෙලොව පරලොව ගැන හරි, ඒ අයගේ ඇදහිලි විස්වාස හරි ගැනනේ.

මේ කාලාම වරුන්ට මේ වනවිට කිසිම වින්තන නිදහසක් නැති, හිරවීමේ ගතියක් තමයි තිබිලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම ඒ අයට හොඳ සිතාබැලීමේ නිදහසක් දෙනවා. මේ කාරණය පිළිගැනීමට හොඳ නිදහසක්

ලඛා දෙනවා කරුණු දහයක් පෙන්වා දෙමින්. අන්ත ඒ කරුණු දහය තමයි අපි ඉස්සේල්ලා මේ පින්වතුන්ට කියා යුත්තේ. මොනවද ඒ කරුණු දහය. ඒ තමයි:

"මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන්න, මා තක්කහෙතු, මා නයහේතු, මා ආකාර පරිවිතක්කේන්, මා දිවිධීනිප්සකඩානබන්තියා, මා හබුරුපතාය, මා සමණෝ නොශේරු".

මේ වන විටත් බුදුරජාණන්වහන්සේ ඒ පිරිසට හරියටම ධර්මයක් දේශනා කරලා තැහැනේ. ඔක්කොටම ඉස්සරවෙලා බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ නොකළ යුතු දේවල් රිකක්. ඒ කරුණු වික තමයි ඔය කියවුණේ.

සමහර අයට මේ විදියට කිව යුතුයි. මොකද සමහර අය පරම්පරාවෙන් ආපු දේවල් පිළිගන්නවා. මම ඕකට උදාහරණයක් වශයෙන් කතාවක් කියන්නම්.

මෙයින් කියවෙන්නේ විපරම කිරීමකින් තොරව යම් කිසි දෙයක් පිළිගන්න එකේ විපාක. ඉස්සර, එක ස්වාමීන්වහන්සේ නමකගේ පාත්තරය හිල් වෙලා තිබුණා. එහි පොඩි සිදුරක් තිබුණා. පිණ්ඩාතයේ වැඩිමට පෙර ඒ ස්වාමීන් වහන්සේ ඒ පාත්‍රයේ තිබෙන සිදුර සෞයා ගැනීමට පාත්තරය අව්වට අල්ලනවා. එහෙම කරලා ඒ සිදුර ඇගිල්ලෙන් වසාගෙන දානය පිළිගන්නවා. එහෙම කරන්නේ හොඳ වාගේ ආහාර ජාතියක් බෙදුවොත් වැක්කෙරෙන ගතිය වළක්වා ගන්ව.

ලොකු ස්වාමීන්වහන්සේගේ මේ ක්‍රියාවට හේතුව නොදුන්නා අනිත් ස්වාමීන්වහසෙලාත් තම තමන්ගේ පාත්තර උස්සලා අහසට අල්ලලා, ඇහැ තියලා බලනවා. නමුත් ඒ ස්වාමීන්වහන්සේලා දැන ගෙන හිටියේ නැහැ ලොකු ස්වාමීන්වන්සේගේ පාත්තරේ සිදුරක් තිබුණ බව. මේකෙන් අපි තේරුම් ගත යුත්තේ විපරම නොකර අතිත් අය කරන දේවල් නොකළ යුතු බව.

තව එකක් කියන්නම්. මේක තායිලන්තයේ කරාවක්. තායිලන්තයේ හිටියා ස්වාමීන්වහන්සේ නමක් අජාන් මහාඩ්‍රාවා කියල. ඒ ස්වාමීන්වහන්සේගේ ආරණ්‍යයේ, මම රික කාලයක් ඉදාලා තියෙනවා. ඒ සේනාසනයේ තිබෙන ස්වහාවය තමයි, පිණ්ඩාතයේ වැඩියාම දානය හමුබ වෙනවා මහා විසාල ප්‍රමාණයක්. ස්වාමීන් වහන්සේලා ද්‍රව්‍ය එක වේලය වළදන්තේ. උදේ පාන්දර පහත පහමාරට විතර යන්න ඕන ගමට පිණ්ඩාතයට. ගොඩික් දුර යන්න තියෙනවා. හැම ස්වාමීන්වහන්සේ නමකටම කැප කරු ලමයෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවා. ඒ රටේ තියෙනවා අර ලංකාවේ ප්‍රමය නාවන්න ගන්න විසාල බෙසන් වගේ ලොකු භාජන. එවගේ බෙසන් තුනක් විතර හමුබ වෙනවා එක ස්වාමීන් වහන්සේ නමකට. පාන්තරේට ලැබෙන සියලුම දේවල් අර ලමයි ගාව තියෙන බෙසන් වලට දානවා. ඒ ලමයි ඒ සියල්ල ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ආරණ්‍යයට අරගෙන යනවා. රට පස්සේ පැදුරු ගොඩික් බිම දාල ස්වාමීන්වහන්සේලා වාචි වූණාට පස්සේ එක ස්වාමීන්වහන්සේ නමකට දානේ බෙසන් 3 ක් ම ලගින් ගෙනත් තියනවා. එතකොට ඒ ස්වාමීන්වහන්සේ යම් කිසි ප්‍රමාණයක් බෙදාගන්නවා. අනිත් ඒවා ඔක්කොම අර ඉන්න පිරිසට දෙනවා.

හැබැයි එතන වළදන්නට බැහැ. දානේ පාන්තරන් අරගෙන අපි යන්න ඕනෑ දාන ගාලාවට. ඒ මහා බුවා ස්වාමීන්වහන්සේ දානේ වළදන්ට ගන්නේ විනාඩි රක් පමණ පොඩි කාලයක්. ඒ නිසා අනෙක් ස්වාමීන් වහන්සේලාත් වළදන්ට ඕනෑ ඒ කාලය තුළයි. දැන් එතන වැඩ සිටින අනිත් ස්වාමීන්වහන්සේලාත් ඔක්කොම, උපරිම විනාඩි දහයක් ඇතුළත දානෙ වළදලා, අතන් සෝදලා ඉවරයි. හැබැයි නියම විදියට නම්, මෙහෙම දානේ වළදන්නට බැහැ. එක සුදුසු කුමය නොවෙයි.

මම එහෙදි අත් දැකපු දේ තමයි විනාඩි දහයක් වැනි පොඩි කාලයක් ඇතුළත, කුස ගින්නෙන් ඉන්න, ද්‍රව්‍යකට එක වේලක්

පමණක් වළදන්නා වූ සේවාමින්වහන්සේ නමකට ප්‍රමාණවත් තරම් ආහාර විකක් ගන්න බැහැ. නිරෝගීමත් ආහාර වේලක් ගන්න නම්, වළදන දානය නොදු හැඹිය යුතුයි. එහෙම තේදි කියල . තියෙන්නේ? ඒකට තමයි අපිට මේ දත් පිහිටලා තියෙන්නේ.

මට පළවෙනි දච්චේ දානය වළදන්න බැරි වූණා. දෙවෙනි දච්චේ එහි වැඩ ඉන්න සුදු හාමුදුරුවෝ කෙනෙක් හිටියා මට උද්ධිවට. ඒ හාමුදුරුවෝ කිවිවා, "හන්නේ, මෙතන වැඩ පිළිවෙළ මෙහෙමයි. මම නම් කරන්නේ හපන්නේ නැතුව ගිලලා වතුර බොන එක තමයි. නැත්නම් හවසට බඩ ගිනි වෙනවා" කියලා. ඒ නිසා ඔබවහන්සේත් වැඩිය හපන්ට යන්නේ නැතුව යන්තම් ගිලලා වතුර බොනට කියලා. හැබැයි ඕක බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ තියෙන එකක් නොවෙයි.

බුද්ධ දේශනාවේ හැටියට ආහාරය ප්‍රත්‍යාවේක්ෂා කළ යුතුයි, එහි පිළිකුල මෙනෙහි කළ යුතුයි. ඉක්මනට ඉක්මනට දානය වැළදීම බුද්ධ දේශනාවේ කොහොවත් නැහැ. දේශනාවේ තියෙන්නේ ආහාරයේ ප්‍රමාණය දැන ගත යුතුයි කියලා. වළදන කාලය දැනගන්ට කියලා නොවෙයි.

එතනත් වෙලා තියෙන්නේ නොයල බලන්නේ නැතුව ඉස්සේල්ලා කරපු දේ අනුව පිළිපැදීම. (මා පරම්පරාය)

දැන් නැවතත් පිළිනොගත යුතු කරුණු දහය මතක් කර ගන්න. මේ කරුණු දහයෙන්, බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කිරීමට පෙරම කාලාමයන්ට වින්තන තිදහස ලබා දුන්නා.

රට පසු උන්වහන්සේ මෙසේ දේශනා කරනවා. "යදා තුමහෙ කාලාමා අත්තනාව ජානෙයාථ: ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවප්පා, ඉමෙ ධම්මා වියුද්ධුගරහිතා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති: අථ තුමහෙ කාලාමා ප්‍රජාජ්‍යාථ" - කාලාමයෙනි යම් කිසි ද්වසක ඔබ තුමන්ලාටම තේරෙනවා නම්, වැටහෙනවා නම්, මේ ධර්මයේ අකුසල්, මේ කියන ධර්ම කොටස් වැරදි සහිතයි, මේවා

දූනවන්තයන් විසින් ගරහන, ප්‍රතික්ෂේප කරන දේවල්, මේවා ජීවිතයට සම්බන්ධ කර ගත්තෙක් අනිවාර්යෙන්ම එය දුකට හේතු වන දෙයක්, මේවා අනර්ථයට හේතු වන දේවල් කියලා, එහෙනම් කාලාමයෙනි ඒ කරුණු අයින් කළ දැමීය යුතුයි. ඉවත් කළ යුතුයි” කියල දේශනා කරනවා.

මේ විදියට අයින් කර යුතු ධර්ම ගැන කරා කරන බුදුරජාණන්වහන්සේ රේඛා මෙහෙම ප්‍රග්‍රහයක් අහනවා.

“තං කිං මක්ක්දෙප කාලාමා, ලෝහෝ පුරිසස්ස අජ්ංකඩත්තං උප්පජ්ජමානෝ උප්පජ්ජති හිතාය වා අහිතාය වාති?” කාලාමයෙනි ඔබල මේ ගැන හිතන්නේ කුමක්ද? ලෝහය කියන ධර්මතාවය මනුෂ්‍යයෙකුගේ සිත්ති පහළ ව්‍යුණාම එය ඔහුට හිත පිණිස පවතිනවාද? අහිත පිණිස පවතිනවාද?”

එවිට කාලාමවරු පිළිතුර දෙනවා අහිත පිණිස පවතින බව.

නැවතත් බුදුරජාණන්වහන්සේ විමසනවා “ලුදෙධා පනායං කාලාමා පුරිස ප්‍රග්‍රහලා ලෝහෝන අහිඹතො පරියාදින්න විත්තෝ, පාණම්පි හනති අදින්නම්පි ආදියති. පරදාරම්පි ගවති, මූසාපි හනති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දිසරත්තං අහිතාය දුක්ඛායාති”

ලෝහයෙන් මැඩිවිව, ලෝහයෙන් පිරිවිව හිත් තියෙන්නාවූ කෙනා, ලෝහයෙන් යට වෙවිව කෙනා මෙන්න මේ වික කරනවා. මොනවාද? සත්තු මරනවා, හොරකම් කරනවා, පරදාර කර්මය කරනවා, බොරු කියනවා අනිත් අයත් ඒවාට යොමු කරවනවා.

ලෝහ සහගත හිතකින් කළ ත්‍රියාවක් ගැන උදාහරණයක් දෙන්නම්, මේක මට ස්වාමීන්වහන්සේ කෙනෙක් කියපු දෙයක්. මේ ස්වාමීන්වහන්සේ මහණ වෙන්න ඉස්සරවෙලා තරුණ කාලේ රෙදි බිස්නස් එකක් කරලා තියෙනවා. ශිහි කාලේ මේ කෙනා වෙළඳපාලක රෙදි ලාබයි, ලාබයි කියල විකුණන වෙලාවක,

గමේ අහිංසක මනුස්සයෙක්, ගොවීතැන් බත් කරගෙන ජ්වත්වන කෙනෙක් අවුරුදු හතරක පහක විතර පොඩි ගැහැණු ලමයෙකුත් අතින් අල්ලගෙන මේ වෙළඳාම් කරන තැනට එනවා.

ඇවේල්ලා පොඩි ලමයෙකුගේ ඇදුමක් පෙන්නලා, මුදලාලි මේ ඇදුම කියද කියලා ආහුවලු. ඉතින් එයා කිවිවලු රැඹියල් 28 යි කියලා. ඒ ආපු මනුස්සයා කිසිම කතාවක් නැතුව ඒ මුදල ගෙවලා ඒ ඇදුම ගත්තලු. හැබැයි ඒක එව්ච්චර මිල වෙන්නේ නැතිලු. ගිහි කාලේදී එවැනි බොරුවක් කියල අහිංසක කෙනෙකුගේ න් වැඩි පුර මුදලක් ගත්ත එක, මහණ වුණාට පස්සෙන් ඒ ස්වාමීන්වහසේට නිතරම මතක් වෙලා තියෙනවා. පසුව මහණ වෙලා හොඳ වැඩ කළන් ඒ පසුතැවීම උන්වහසේගේ ජීවිතයට ගොඩික් බලපාලා තිබුණා. ඔන්න බලන්න ලෝහය කරන වැඩ. මේවෙගේ දේවල් හරිම හයානකයි.

දැන් මේ වගේ ලෝහ සිතක් නිසා කෙනෙකුට ඇති වෙච්ච වේදනාව හඳුනා ගත්ත, ඒ සඳහා විශේෂ පොතක්වත්, Oxford ඉදාල ආපු කෙනෙක්වත් ඕනෑද? නැහැ නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට දේශනා කරන්නේ මෙන්න මේ ලෝහය තිසයි, මේ ඉහත සඳහන් සියලුම කරම සිදුවෙන්නේ කියලා. ඒ විතරක් නොමෙයි, මේ කරම වල විපාක දිටියධම්ම වශයෙන් මෙලොවදීමත් එල දෙනවා. පරලොව වශයෙන් අපාය දුක්ද විදින්නට සිදුවෙනවා කියා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

තව දුරටත් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා:

“තං කිං මක්කුදු කාලාමා දේශස් පුරිසස්ස අජ්ජධත්තං උප්ප්ප්ක්කමානෙනා උප්ප්ප්ක්කති, හිතාය වා අහිතාය වාති.” කාලාමටරුනි මිබලා මේ කරුණ ගැන මොකක්ද හිතන්නේ? ද්වේශය කියන එක මනුස්සයාගේ හිතේ ඇති වුණාම එය හිත පිණිස, සැපය පිණිස, යහපත පිණිස පවතිනවාද? එහෙම නැත්තම් අතිත පිණිස, අවැඩ පිණිස පවතිනවාද?”

එතකොට කාලාමවරු පිළිතුරු දෙනවා “අහිතාය හන්තේ - අහිත පිණිසයි ස්වාමීන්වහන්ස” යනුවෙන්.

පසුව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ද්වේශය නිසත් පෙරසේම මිනිසා සත්ත්‍ර මරනවා, හොරකම් කරනවා, පරදාර කර්මය කරනවා, බොරු කියනවා අතිත් අයත් ඒවාට යොමු කරවනවා කියලා.

නැවතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මූල්ඨෝ පනාය කාලාමා පුරිසපුග්ගලා මෝහෙන අහිඹුතා පරියාදින්න විත්තා පාණම්පි හනති අදින්නම්පි ආදියති. පරදාරම්පි ගවඡති, මුසාපි හණති, පරම්පි කථත්තාය සමාදපෙති, ය. ස හොති දිසරත්තං අහිතාය දුකකා යාති - ඔබ මොකද හිතන්තේ කාලාමයෙනි මෝහය, අවිද්‍යාව යම් කිසි මනුස්සයකුගේ හිතේ පහළ උනෙන්ත්, ඒ මෝහය ඒ පුද්ගලයාට හිත පිණිස, සැප පිණිස, යහපත පිණිස පවතිනවාද? එහෙම නැත්තම් අහිත පිණිස පවතිනවාද?”

කාලාමවරු පිළිතුරු දෙනවා “අහිතාය හන්තේ - අහිත පිණිස ස්වාමීන්වහන්ස” යනුවෙන්.

මෙන්න මේ කරණා තුන එනම් ලෝහය, ද්වේශය, මෝහය යන කරණු තුන යම් කිසි කෙනෙක් වචනව නම්, දියුණුකරනවා නම්, එයාට එය අහිත පිණිසම් පවතිනවා.

මෙවා කුසලද අකුසලද? ඒකාන්තයෙන්ම මෙවා අකුසල්.

මෙවා වැරදි සහිතයිද, තිවැරදි සහිතයිද? මෙවා වැරදි සහිතයි.

මෙවාට යුතුවන්තයෝ ගරහනවාද? ප්‍රශ්නසා කරනවාද? ඒකාන්තයෙන් මෙවාට සුදාණ්ඩුවන්තයෝ ගරහනවා.

එ්වගේම මෙවා ජීවිතයට සම්බන්ධ කරගෙන ගියෙන් එයාට සැපක් තියෙනවාද? දුකක් තියෙනවාද? එයින් දුකක් ඇතිවෙනවා.

මේ විදියට බුදුරජාණන්වහන්සේ කාලාමවරුන්ගෙන් ප්‍රශ්න කරලා රළුගට මෙහෙම වාක්‍යයක් දේශනා කරනව.

“ඉති කො කාලාමා යන්තං අවෝවුමිහ, එප තුම්හේ කාලාමා මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාර පරිවිතක්කෙන, මා දිවිධීනිර්කානක්බන්තියා, මා හඩුබරුපතාය, මා සමණෝ නො ගරුති. යදා තුම්හේ කාලාමා අත්තනාව ජානෙයාපි: ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාච්ඡා, ඉමෙ ධම්මා වික්ද්‍යුගරහිතා, ඉමෙ ධම්මා සමන්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තියි: ඇප තුම්හේ කාලාමා ප්‍රශ්නයාපාති. ඉති යන්තං වූත්තං ඉදෙමතං පරිවව වූතකං.

“කාලාමවරුනි, මම මේ කාරණය කියන්න ඉස්සර වෙලා ඔබලාට කරුණු දහයක් 10 ක් කිවිවනේ. (මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාර පරිවිතක්කෙන, මා දිවිධීනිර්කානක්බන්තියා, මා හඩුබරුපතාය, මා සමණෝ නො ගරුති) ඒ කරුණු 10 ය මම දේශනා කළේ යම් කිසි දෙයක් සඳහාද, ඒ මෙන්න මේ කාරණා තුන සඳහාමයි. දැන් බලන්න මෙතන කොවිටර පැහැදිව දේශනා කරලා තිබෙනවාද කියලා.

දැන් සමහර අය මේ කරුණු දහය පාවිච්ච කරන්නේ කුමක් සඳහාද කියල බලන්න? ලෝහය, ද්වේශය සහ මෝහය ගැන මේ අය හිතන්නේ තැහැ. ඒ අය ඒ ගැන දන්නේත් තැහැ.

ඒ අය තුළ තියෙන මෝහයෙන් මුලා වෙවිව, ද්වේශයෙන් දැවිච්ච, ලෝහයෙන් උල් වෙවිව අදහස් රික වෙනත් කෙනෙකුට කවන්න, වද්දවන්ට, තරක කරන්නයි. මේ කරුණු පාවිච්ච කරන්නේ.

නමුත් බුදුරජාණන්වහන්සේ මේ කාරණා දහය දේශනා කළේ එවිච්ච නෙමෙයි නේ. ලෝහයෙන්, ද්වේශයෙන් මෝහයෙන් මුලා වෙවිව කෙනා කරන ද්වල් හොඳයිද, තරකයිද, කුසල්ද.

ඇකුසල්ද කියල තේරුම් ගන්වයි මේ කරුණු දේශනා කළේ. ඒ සඳහා වෙන කටුවරුත් කියපු දෙයක් දිහාවක් බලන්ට එපා. එහෙනම් මොකක්ද බලන්ට කිවිවේ, තමන්ගේ හිතට එකත්ව විපරම් කරන්න, එතකොට ඔයගොල්ලන්ට තේරේවි මේවා වැරදිද, නිවැරදිද, කුසල්ද, ඇකුසල්ද කියන එක. තමන්ට තේරනවා නම් මේක ඇකුසල් කියලා එහෙනම් අයිත් කරන්න කියලා, වින්තන නිදහස දීපු තැන තමයි ඔය.

මේ කාරණය මේ පින්වතුන් ට තේරුණාද?

දැන් අර සෝම හාමුදුරුවොත් එක්ක තර්ක කරපු එක්කනා, කුසල් ඇකුසල් දැනගෙනද ආවේ? එයා ඒ වෙලාවේ දැනගෙන හිටියාද ලෝහය ද්වේශය මෝහය ගැන? නැහැ නේ. එතැනදී එයා මේ සූත්‍ර කොටස පාවිච්ච කළේ තමන්ගේ අදහස ඉස්මතු කරලා පෙන්වන්ටනේ.

සමහර අය සූත්‍ර වල පොඩි පොඩි කොටස් අරගෙන, තම තමන්ගේ වැරදි දෘජ්‍රී අනිත් අයගේ මුළුවලට දාන්න ඒ ධර්ම උදව් කර ගන්නවා. ඒක නිසා බොද්ධ පින්වතුන් හැරියට සූත්‍රය හරියටම දැනගත යුතුයි.

හරි. දැන් ර්ලගට තව කාරණයක් තියෙනවා.

මෙතෙක් බුදුරජාණන්වහන්සේ දේශනා කළේ ලෝහය ද්වේශය සහ මෝහය ගැන.

දැන් උන්වහන්සේ දේශනා කරනවා ඒවායේ අනිත් පැත්ත.

යම් කිසි කෙනෙක් අලෝහය දියුණු කරනවා නම්. ඒ අලෝහ චේතනාව මුල් කරගෙන, පුළුවන් විදියට දන් දීම ආදි කටයුතු වල නිරත වෙනවා නම්, එවැනි අලෝහ සිත් වලින් කරන හියා තුළින් ජනිත වන්නාවූ ඒ සැනසිලි ප්‍රිතිමත් ගතිය අපිට කියා දෙන්න විශ්ව විද්‍යාලයකින් පැමිණි කෙනෙක් වත්, පොත්පත් වත්, පමිපරාවත් ආපු දැනුමක්වත් අවශ්‍යයද? කෙටියෙන්

කිවොත් පෙර අභි කථා කරපු කරුණු 10 න් එකක්වත් අවශ්‍ය තැහැලි.

ඒ විදියටම බුදුරජාණන්වහන්සේ අද්වේශය සහ අමෝහය සම්බන්ධයෙන් ලැබෙන සැනසීම, සතුට දැනගැනීම සඳහාත් පෙර කි කරුණු 10 ම අනවශ්‍ය බව පෙන්වා දෙනවා.

මේ සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ ලෝහය, ද්වේශය සහ මෝහය යන කරුණු තුන මුල් කරගෙන පැවැත්වූ නිසා මෙය තික නිපාතය (ධර්ම කරුණු තුන තුන කියවෙන) යටතේ ගොනු වී තියෙනවා.

තැවතත් බලමු මේ සූත්‍රයේ අඩංගු ධර්ම කොටස්

- ලෝහය, ද්වේශය , මෝහය
- අලෝහය, අද්වේශය, අමෝහය.
- වින්තන නිධනස සඳහා දේශනා කළ කරුණු 10
- මෙත්‍රී භාවනාව ගැන කියනවා.
- අපේ සිතට ඇති වෙන්තාවූ ආශ්චර්ජීය සැහැල්ලු ගති ස්වභාව ගැන කියනවා.

දැන් මේ ලෝහය, ද්වේශය,මෝහය තැති කළාවූ සතර බුහ්ම විහරණයෙන් වාසය කරන්නාවූ, ඒ ආර්යන් වහන්සේලාගේ සිතේ ඉතාමත් සැහැල්ලු ස්වභාවක් ඇතිවෙනවා. ඒ පහළ වන්තාවූ සත්තෝස ගතිය එනම් අස්වැකිලි හතර රේඛට කියල දෙන්නම්.

1. යම් කිසි විදියකින් පරලෙවක් තියෙනවා නම්, හොඳ තරක වල යම් කිසි කර්ම විපාකයක් තියෙනවා නම් මම කරන හොඳ වැඩි නිසා අනිවාරයෙන්ම මරණින් මතු සුගතිගාමී වෙනවා කියන පළමෙනි සැනසීම ඔහුගේ හදුවතේ ඇති වෙනවා.

2. යම් කිසි විදියකින් පරලොවක් තැත්තම්, කරන කරුම වලට විභාකත් තැත්තම් මම මේ ජ්‍යවත් වෙලා ඉන්න කාලය තුළ කිසි කෙනෙකුගෙන් දොසක් අහන්තේ තැතුව, දුකක් තැතුව ඉන්න පුළුවන්ය කියන දෙවෙනි සැනසීම ඔහුගේ හද්වතේ පහළ වෙනවා.
3. පත් කම් නොකරන්නාවූ මට කිසීම විදියකින් දුක්ඛ දායක ස්වභාවයක් ඇති වෙන්තේ තැහැ යනුවෙන් තුන්වෙනි අස්වැසිල්ලත් ඔහුගේ හද්වතේ පහළ වෙනවා.
4. මම පරලොව වශයෙනුත්, මෙලොව වශයෙනුත් නරක දේවල් නොකිරීම් වශයෙනුත් භාඳ දේවල් කිරීම් වශයෙනුත්, භාඳ විභාකයක්ම මට ලැබෙනවා කියන 4 වෙනි අස්වැසිල්ලත් ඔහුගේ හද්වතේ පහළ වෙනවා.

සතර බුණුම විහරණයෙන් වාසය කරන්නාවූ ඒ ආර්යයන් වහන්සේගේ සිතේ පහළ වන්නාවූ අස්වැසිලි සතර මේ විදියට දැනගත යුතුයි.

කාලාමවරුන්ට තිබුණ පළවෙනි ප්‍රශ්නය තමයි කාගේ කතාව පිළිගන්නද කාගේ එක නොපිළිගන්නද කියල තිබුණ අසරණ කම. බුදුහාමුදුරුවේ දේශනා කලේ එවැනි අවස්ථාවක් ඇත්ත වශයෙන්ම එය සැකූ ඉපද්‍රවීමට හෙතුවන කාරණාවක් බවයි.

බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙළින් මේ සූත්‍ර දේශනාවේ කරුණු වික ඉදිරිපත් කළාට පසු කාලාමයන් පැවසුවේ “මබ වහන්සේ, අපේ හිත්වල අන්ධකාරය තැති කළා, අපේ මුලාව තැති කළා, මබ වහන්සේ අතරමං වූ පිරිසකට පාර පෙන්නුවා. ඒ තිසා අද සිට අපි මබ වහන්සේගේ ග්‍රාවකයින් බවට පත් වෙනවා” කියා ඉතාමත් සතුවින් තමතමන්ගේ සතුට ප්‍රකාශ කළා.

අපි ඉන්නේ බටහිර රටක. මෙතේ අය හරියට වින්තන තිදහස අගේ කරනවා. සමහර අයට ලෝහය තිබෙනවා, සමහර අයට ද්වේශය තියෙනවා. මෝහයත් එට සමානුපාතිකව තිබෙනවා. එහෙම නමුත් ඒ අය යමක් ඩොයන්න බොහෝ මහන්සී ගන්නවා. මේ අයට ධර්ම දේශනා කරන කොට ඒ අයගේ තිදහස අයයින් තිදහසට ගරු කරලා, කරුණු පැහැදිලි කරලා දෙපුවෙන් තමයි ඒගාල්ල පිළි ගන්නේ. තිදහසට මුල් තැන දීලා දේශනාකරායින් පස්සේ මේ ගාල්ල ඩොඳට ඉක්මනට ධර්මයට එකතු වෙන ගතියක් තියෙනවා.

සැම දෙනාටම ධර්මාවලෝධය වේචායි

මෙමතියෙන් ප්‍රරේතා කරනවා.

සාඩු! සාඩු! සාඩු!

# ලිතෙරීත් දැනුම් හඩි හන්තේ පිනාලකාර

ආරණ්‍ය ව්‍යාසි නිකුත්ත් වහන්සේ නමක් වන ප්‍රති පිනාලකාර උච්චාමින්වහන්සේ ගේ පාටිලි පිවිතයට දැනට අවුරදු 32 සම්පූර්ණ වී ඇත. උච්චාමින්සේ අවුරදුදේ ප්‍රමාණය වීමත් අනුරූප සාම්පූර්ණ පාටිලි පිවිතයට පාටිවේය.

එහේ අනුරූප අති පූජ්‍යතාය කඩවලැද්දුවේ ක්‍රි එනවාංස උච්චාමින්දුයන් වහන්සේ ආචාර්ය උපාධිතාගේවයෙන් උපස්මිප්‍රභා තුම්සට අභ්‍යාවත් සේවීය.

බුදුරාතාන් වහන්සේ විසින් පනවන ලද විනාශිත නිතිවලට අනුකූලව අවුරදු 5 ක කාලයක් ආචාර්ය වහන්සේ වහන්සේලා යටතේ නිකුත්වන් ලෙස ප්‍රහාරුව් ලැබූ උච්චාමින්සේ මෙම කාලය බොහෝ සේවීන් පෙළ අවුවා දාඟල් පොත් ඡැඳුක්රාමට ද, ඒ සඳහා අවශ්‍ය පාලි භාජා දැනුම් මඟ ගැනීමට ද විය කළයේය.

ඉදෑද වටනය අඩංගු ගුන්ට මාගාව කොටස් 3 කින් යුත්ත වේ. ව්‍යාපෘති නිකුත්ත් වහන්සේලා විසින් පිළිපැදිය ගුතු විනය මාගාව අඩංගු විනය පිවිතයෙන් වහන්සේ විනය දේශීනා අඩංගු ගුතු පිවිතයෙන් පරමාර්ථ ධර්ම විසිනරය අඩංගු අනිඛිරම පිවිතයෙන් යුතුවෙනි.

පිනාලකාර උච්චාමින්වහන්සේගේ මෙම ත්‍රිප්‍රකාශ ඉගෙනිමේ කටයුතු ගොර්වනීය වැඩිහිටි ආචාර්ය වහන්සේලාගේ උචන්ද කර්මත්, අධික්ෂණයෙන් යුතුවේ ඉතාමත් භොද්ධීන් දේශීවිය. තවද බිජිතිර ජනතාවයේ නිකුත්ව පිණිස ධර්මය බෙවු දීම සඳහා අවශ්‍ය භාජා දැනුම්ද වේ සම්මත ලබා ගන්නේය.

මේ දියලුම අවශ්‍ය දැනුම් සම්බාදාරය මඟ ගැනීමෙන් අනුරූපව, උච්චාමින්සේ තමා උගන් දැනම් ප්‍රතිඵල්පත් සාර්ථකීම පිළිස් භාවහාටිව යොශීය ඉතාමත් සන්ස්කුත් පර්සරයින් තෙකි සේනසුන්හා වෙත වැඩිව කළ සේකේ.

මෙම කාලය තැපැලී බ්‍රා ගත් අති ප්‍රාලිජ දැනුම් සහ අවශ්‍යිතයෙන් සම්මත උච්චාමින්සේට අරණය සේනසුන්හා හාජා දැනුම්ද වේය.

බුරයේ වැඩි සිරි වසර 5 ජ්‍යෙ පමණ කාලය තුළ තම උගන් දැනුම් සම්බාදාරය උන්වහන්සේ යටතේ ප්‍රහාරු වූ නිකුත්ත් වහන්සේලාට බෙඳා දීමට ද හඳුන් විය.

ආරණ්‍ය ව්‍යාසි නිකුත්ත් වහන්සේ නමක් ලෙස ලැබූ මූලික ප්‍රහාරුවන්, තායිලන්තයේ අභ්‍යන්තා ස්වාමීන්වහන්සේගේ ඉගාස්ථිල් තුමයන්, වුරුම් රැලී මහාම් භාවනා තුමය සහ පා අවුක් භාවනා තුමය යෙහාදී නොයෙකුන් භාවනා තුම සම්බාධයෙන් ගරන ඉද වැඩිදුර ප්‍රහාරුවීම් නිකුත් උන්වහන්සේ තුළ ප්‍රාලිජ ප්‍රාදායක් සහ අවශ්‍යිතයෙන් ඇත්ත විය. මේ නිකාම උන්වහන්සේට බොහෝ දෙනෙකුට දැනම් මග පෙන්වීමට භාජ්‍යවී ඇත්ත.

තවද උන්වහන්සේ සිංහල සහ ඉංග්‍රීසි සහ භාජා දෙනෙකුම් ඉගාස්ථිල් කරන අතර භාවනා පිළිබඳව උපදෙස් ද ලබා දෙයි. බොහෝ විට නිකි පින්වතුන් අසන ප්‍රශ්නවලට වෙහෙස නොබාලා පිළිතුර සංජයන උන්වහන්සේ ඔවුනට අවශ්‍ය දැනම් ඇතුම් ද කිරුරුව ද ලබා දෙයි.

උන්වහන්සේගේ නිකුත්ත් වහන්සේ නමක් ලෙස ලේඛනයේ බොහෝ රාච්‍ය සංජාරය කර ඇත. බුද්ධය, තායිලන්තය, ඉන්දියාව, ශේපාලය, ඕස්ට්‍රොලිඩාව, ඇංමෙරිකාව, ව්‍යාජලන්තය, ජපානය, මැදෙස්සිකාව, සිංහලපුරුව, ගන රටවල් විසින් තිබිපායකින් දැනෙර උන්වහන්සේ ස්විචිට වැඩි වැසන්නේ නිවිශ්චිතන්තයේ වෙළින්විත තුවර ය. මේ කියලුම සංජාරයන්ගේ ප්‍රදහම වුයේ තානාන ධර්ම බෙමෙන ලෙවාට බෙඳා දීමය.

මෙවැනි ලේඛන භාෂාකික වෙහෙවරක තිබුණු පූජ්‍ය පිනාලකාර උච්චාමින්වහන්සේට මුදුන් වහන්සේගේ උන් හඩි තවත්වන් ප්‍රහාරුන් ජනතාව වෙත අවශ්‍යිතයින්හට උතුම්බූ තුනුරුවන්ගේ අන්ත්තවූ ගුණය, බලය, ආක්ෂිරාභාය ලැබේවා! මේ උතුම් ධර්මභානම්ම තුනු බෙඳා උන්වහන්සේට වහ විය වනුරායීන් සහසා අවශ්‍යිත වේවා!

දොශීනර අයෙක ඩියැසි  
සිංහලභාෂි, නවසිලන්තය